





පාර්ලිමේන්තු විවාද

(ගැන්කඩ)

තිල වාතාව

(අශෝකීය පිටපත)

අත්තභීත ප්‍රධාන කරුණු

1981 දෙසැම්බර් 7 වන සඳුදා

[වැඩි කටයුතු ඉදිරියට ගෙන යාම]



විසර්ජන පනත් කෙටුම්පත, 1982 [දහතුන්වන වෙන් කළ දිනය] :

(අංක 90-95 (පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම්)) කාරක සභාවෙහි දී සලකා

බලය දේ

ධීවර නියෝග

වාර්ෂික වාර්තා

ජේතු යෝජනා

ක්‍රීඩා පනත : නියෝගය

රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනත : යෝජනාමි

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

1981 දෙසැම්බර් 8 වන අනන්‍යවාද

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

විසර්ජන පනත් කෙටුම්පත, 1982 [දහහතරවන වෙන් කළ දිනය] :

(අංක 155-158 (රාජ්‍ය)) කාරක සභාවෙහි දී සලකා බලන ලදී



பெரிய கல்வியறிவு

(தமிழ்)

பெரிய கல்வியறிவு

(தமிழ்)

பெரிய கல்வியறிவு

1881

[பெரிய கல்வியறிவு]

பெரிய கல்வியறிவு (தமிழ்) 1881

1881

1881

1881

1881

1881

1881

1881

1881

1881

1881

1881

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

திங்கட்கிழமை, 7 டிசெம்பர் 1981

[நிகழ்ச்சித் தொடர்]

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1982 [ஒதுக்கப்பட்ட பதின்மூன்றாம் நாள்]:

குழுவில் ஆராயப்பட்டது (தலைப்புகள் 90-95 (உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாணம்))

கடற்றொழில் ஒழுங்குவிதிகள்

ஆண்டறிக்கைகள்

சங்கத் தீர்மானம்

வினையாட்டுத்துறைச் சட்டம்: ஒழுங்குவிதி

அரசு கைத்தொழிற் கூட்டுத்தாபனம்: தீர்மானம்

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

செவ்வாய்க்கிழமை, 8 டிசெம்பர் 1981

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1982 [ஒதுக்கப்பட்ட பதினான்காம் நாள்]:

குழுவில் ஆராயப்பட்டது (தலைப்புகள் 155-158 (இராசாங்கம்))

Volume 18

No. 7

Tuesday

8th December 1981

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

Monday, 7th December 1981

[Continuation of Proceedings]

APPROPRIATION BILL, 1982 [Thirteenth Allotted Day]:

Considered in Committee (Heads 90-95 (Local Govt., Housing and Construction))

FISHERIES REGULATIONS

ANNUAL REPORTS

CUSTOMS RESOLUTIONS

SPORTS LAW: REGULATION

STATE INDUSTRIAL CORPORATIONS ACT: RESOLUTION

WRITTEN ANSWERS TO QUESTIONS

Tuesday, 8th December 1981

ORAL ANSWERS TO QUESTIONS

APPROPRIATION BILL, 1982 [Fourteenth Allotted Day]:

Considered in Committee (Heads 155-158 (State))

புத்தகத்தின் விவரம்

இந்த புத்தகம் 1981 ஆம் ஆண்டு
 செப்டம்பர் 7-ம் நாள் முதல்
 [பக்க 1 முதல் 100 வரை]
 ஆகிய பக்கங்களில் உள்ள
 சட்டசபை உறுப்பினர்கள்
 (பெரும்பாலும்) உறுப்பினர்கள்
 பற்றிய விவரம் உள்ளது.
 இது சட்டசபை உறுப்பினர்கள்
 பற்றிய விவரம் உள்ளது.
 இது சட்டசபை உறுப்பினர்கள்
 பற்றிய விவரம் உள்ளது.

சட்டசபை உறுப்பினர்கள்
 பற்றிய விவரம் உள்ளது.
 இது சட்டசபை உறுப்பினர்கள்
 பற்றிய விவரம் உள்ளது.

Tuesday
 8th December 1981

Volume 13
 No. 7

PARLIAMENTARY DEBATES

(TAMIL)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

Monday, 7th December 1981

Committee of Procedure

ATTORNEY GENERAL'S DEPARTMENT (Attorney General's Department)
 COMMITTEE OF PROCEDURE (Committee of Procedure)
 CUSTOMS RESOLUTIONS (Customs Resolutions)
 FINANCIAL RESOLUTIONS (Financial Resolutions)
 LEGAL RESOLUTIONS (Legal Resolutions)
 REPORTS LAW - RESOLUTION (Reports Law - Resolution)
 STATE INDUSTRIAL CORPORATION ACT - RESOLUTION (State Industrial Corporation Act - Resolution)
 WRITTEN ANSWERS TO QUESTIONS (Written Answers to Questions)

Tuesday, 8th December 1981

GENERAL ANSWERS TO QUESTIONS (General Answers to Questions)
 ATTORNEY GENERAL'S DEPARTMENT (Attorney General's Department)
 COMMITTEE OF PROCEDURE (Committee of Procedure)

பார்லிமென்டு

பாராளுமன்றம்

PARLIAMENT

1981 டிசம்பர் 7 வன டெடி

திங்கட்கிழமை, 7 டிசம்பர் 1981

Monday, 7th December 1981

[1981 டிசம்பர் 7 வன டெடி லீட் வர்ஸுவே
1454 வன சி.டி.லீட் சி.டி ஓ.சி.டி வ.டி லெடி]

[1981 டிசம்பர் 7, திங்கட்கிழமை அடிகார
அறிக்கை பத்தி 1454 இலிருந்து நிகழ்ச்சித்
தொடர்.]

[Continuation of Proceedings from Col.
1454 OF OFFICIAL REPORT for Monday, 7th
December 1981]

பிசர்வன பவன் கெட்டிபன, 1982

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1982

APPROPRIATION BILL, 1982

90 வன டீபீட்டி—பொன் பாலன, தி.வி.டி லா
ஓ.சி.டி ஓ.சி.டி ஓ.சி.டி

1 வன வ.டி லெடி—பொன் பாலன பாலன லா லா
ஓ.சி.டி ஓ.சி.டி ஓ.சி.டி, ஓ.சி.டி ஓ.சி.டி
ஓ.சி.டி 1,02,72,000

தலைப்பு 90.—உள்ளூராட்சி, வீடமைப்பு, நிர்
மாண அமைச்சர்

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிர்வாகமும் பதவி
பினர் சேவைகளும்—மீண்டுவருள் செலவு, ரூபா
1,02,72,000

HEAD 90.

Programme 1.—General Administration
and Staff Services Recurrent Ex-
penditure, Rs. 10,272,000

...**தி. டி. டி. டி. டி. டி.**

(திரு. வி. தர்மலிங்கம்—மாண்புமாய்)

(Mr. V. Dharmalingam—Manipay)

கௌரவ அக்கிராசனவர்களே,

“உள்ளூராட்சி, வீடமைப்பு அமைச்சின்
லாக்குப் பணத்தில் ரூபா 10 ஆற் குறைக்கப்
பட வேண்டும்”

என நான் பிரேரிக்கிறேன்.

இந்தோர்திலே நீண்டதோர் உரையை
நிகழ்த்த நான் விரும்பவில்லை. சில குறிப்புக்
களை மட்டும் கௌரவ பிரதமருடைய கவனத்
துக்குக் கொண்டுவர விரும்புகிறேன். முத
லிலே எனது தொகுதியிலேயுள்ள ஒரு நீர்
விநியோகத் திட்டத்தை அவருடைய கவனத்
துக்குக் கொண்டுவர விரும்புகின்றேன்.
இரண்டு ஆண்டுகளுக்கு முன் சுண்டைத்தி
லிருந்து கந்தரோடைக்கு நீர் விநியோகம்
செய்வதற்காக ஒரு திட்டம் ஆரம்பிக்கப்பட்டது.
அதன்படி இன்று நீர்க் குழாய்கள்
புதைக்கப்பட்டுவிட்டன; தொடர் கட்டப்
பட்டு விட்டது; ஆனால், இப்பொழுது பல
மாநங்களாகத் தொடர்ந்து வேலை நடைபெறு
மல் இருக்கிறது. ஏதற்காக அந்த வேலை நடை
பெறாமல் இருக்கிறது என்று எனக்கு இன்ன
மும் புரியவில்லை. கௌரவ பிரதமர் அவர்கள்
இந்த ஆண்டுத் தொடக்கத்தில் யாழ்ப்பாணத்
துக்கு விஜயம் செய்தபொழுது அந்தத் திட்டத்தை
முடிக்க வேண்டுமென்று மிகச் சற்று
சுறுப்பாக வேலை நடைபெற்றது. ஆனால்
இன்று அந்த வேலை நின்றுவிட்டது. ஆகையால்
கௌரவ பிரதமரவர்கள் இதை விசாரித்து
என் அந்த வேலை நின்று விட்டது; எப்பொழுது
அந்த வேலை ஆரம்பிக்கப்படும்; எப்பொழுது
அந்த வேலை முடியும் என்பதை எனக்கு
அறிவிக்க வேண்டும் என்று கேட்டுக் கொள்கிறேன்.

1977, 1978, 1979 ஆம் ஆண்டுகளிலே வீடமைப்புத்
திட்டம் மிகச் சற்றுசுறுப்பாக நடந்து குறிக்கப்பட்ட
கால எல்லைக்குள் ஐந்து விடுகள், பத்து வீடுகள்,
இருபது விடுகள் என ஒவ்வொரு தொகுதியிலும்
கட்டப்பட்டன. இந்த ஆண்டு சய உதவி வீடமைப்புத்
திட்டத் தின் கீழ் ஒவ்வொரு தொகுதியிலும் முப்பது
வீடுகள் அமைக்கிற வேளையிலே, நல்லூர்த் தொகுதியிலே,
மாண்புமாய்த் தொகுதியிலே, வேறும் இரண்டொரு
தொகுதிகளிலே மூன்று, நாலு வீடுகள் மட்டுமே கட்டப்பட்டிருக்கிறது,
கிளிநொச்சித் தொகுதி தவிர, கிளிநொச்சியிலே இருபது
வீடுகள் கட்டப்பட்டதாக நான் அறிகிறேன். பல தொகுதிகளிலே
இதுவரை காலமும் எந்தவிதமான வேலையும் ஆரம்பிக்கப்படவில்லை.
இதற்குக் காரணம் என்ன? ஏன் இந்த வேலையைத் தொடர்ந்து

என்பதில்லை என்பதையும் அறிய விரும்பு

[E. டி.லே.லே.லே. லேல]

கிறேன். நான் அறிந்த வரையிலே மாஸிப் பாய்த் தொகுதியிலே உள்ள வீடமைப்புத் திட்டத்திலே வீடமைப்புக்கு வேண்டிய பொருள்கள் கிடைக்காமல் இருக்கிற காரணத்தான் இந்தத் தாமதத்துக்குக் காரணம் ஆக இருக்கிறது என்று அறிகிறேன். ஆகவே, இந்தப் பொருள்களை ஒவ்வொரு திட்டத்துக்கும் உடனடியாக வழங்கி முப்பது வீடுகளைக் கட்டிய விவரவிலே முடித்து வைக்க வேண்டும். அடுத்த ஆண்டு ஒவ்வொரு தொகுதியிலும் நாற்பது வீடுகளை அரசாங்கம் அமைக்க இருக்கிறது. அந்த வீடுகள் அமைக்கப்படுமா என்பதை நான் அறிய விரும்புகிறேன். பல தொகுதிகளிலே இதற்காக இடங்கள் நிர்ணயிக்கப்பட்டு விட்டன. எனது தொகுதியிலே இடம் நிர்ணயிக்கப்பட்டு விட்டது. அதே போல வேறும் பல தொகுதிகளிலே இடங்கள் நிர்ணயிக்கப்பட்டு விட்டன. இன்று இருக்கும் நிலையிலே அடுத்த ஆண்டு கட்ட வேண்டிய நாற்பது வீடுகளும் கட்டப்படுமா என்பதை அரசாங்கம் எமக்குக் கூற வேண்டும். நாங்கள் எங்கள் தொகுதி மக்களுக்கு நம்பிக்கையோடு கூற வேண்டும், நிச்சயமாக வீடுகள் கட்டப்படும் என்று. ஆகையால்தான் அடுத்த ஆண்டிலே இந்தத் திட்டம் நிறைவேறுமா அல்லவா என்று நான் கேட்கிறேன்.

யாழ்ப்பாணத்திலே 11 தொகுதிகள் இருக்கின்றன. அவற்றிலே ஒரேயொரு தொகுதியில்தான் மாதிரிக்கிராமம் அமைக்கப்பட்டிருக்கிறது. அதுதான் உடுப்பிட்டித் தொகுதியிலே அமைக்கப்பட்ட "இராசா கிராமம்" மற்ற எந்தத் தொகுதியிலேனும் மாதிரிக் கிராமம் அமைக்கப்படவில்லை. என்னுடைய தொகுதியிலே காணி ஒன்றை அளவை செய்தார்கள் காணியை கொள்வதற்கான நடவடிக்கைகளையும் மேற்கொண்டார்கள். காக்கை தீவிலே 20—25 பரப்புக் காணியை வாங்குவதற்காக அரசாங்கம் நடவடிக்கை எடுத்தது. ஆனால் அந்த மாதிரிக் கிராமம் அமைக்கும் வேலை ஒன்றுமே நடக்கவில்லை என்பதை மிகவும் வருத்தத்துடன் தெரிவித்துக்கொள்ளுகிறேன். வேறு பல தொகுதிகளிலே—காணிகள் ஆயத்தமாக இருப்பதாகவும் ஆனால் மாதிரிக் கிராமங்கள் அமைப்பதற்கான நடவடிக்கைகள் எதுவும் எடுக்கப்படவில்லைபெனவும் கௌரவ யாழ்ப்பாண அங்கத்தவர் அவர்களும் கௌரவ நல்லூர் அங்கத்தவர்

களும் எடுத்துக் கூறினார்கள். இம்மாதிரிக் கிராமங்கள் அமைக்கப்படுமா இல்லையா என்பது பற்றி கௌரவ பிரதம அமைச்சரவர்கள் எங்களுக்குத் திட்டவாட்டமாகத் தெரிவிக்க வேண்டும். நாங்கள் எங்களுடைய மக்களை ஏமாற்ற விரும்பவில்லை. கௌரவ பிரதம அமைச்சரவர்கள், அரசியல் காரணங்களை வைத்தோ வேறு காரணங்களைக்காவோ திட்டங்களைக் கைவிடமாட்டார் என்பது எங்களுக்கு நன்றாகத் தெரியும். ஒருவேளை பண நெருக்கடி காரணமன்றால் அதனால்தான் அத்திட்டங்களைக் கைவிட்டுவிட்டோம் என்று கௌரவ பிரதம அமைச்சரவர்கள் எங்களுக்கு அறிவித்தால் மக்களை ஏமாற்றிவிட்டோம் என்ற குற்றச்சாட்டுக்கு நாங்கள் ஆளாக மாட்டோம். ஆகவே கௌரவ பிரதம அமைச்சரவர்கள் இந்த மாதிரிக் கிராமத்தையும் இந்த 40 வீடுகளையும் அடுத்த ஆண்டிலே ஆரம்பிப்பதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்படுமா இல்லையா என்பதை எங்களுக்கு அறிவிக்க வேண்டும்.

அடுத்ததாக, மாவட்ட அபிவிருத்திச் சபைகளைப் பற்றி ஓரேரு குறிப்புக்களைக் கூறவிரும்புகிறேன். மாவட்ட அபிவிருத்திச் சபைகளின் செயற்பாட்டை—அவற்றின் பொறுப்பை—பிரதம அமைச்சரவர்களிடத்தில் கையளித்ததையிட்டு நான் மிக மகிழ்ச்சியடைகிறேன். ஏனெனில் ஒரு கருமத்தை எடுத்தால் அதை முடிக்க வேண்டுமென்ற அவா பிரதம அமைச்சரவர்களிடத்தில் உண்டு. அக்கருமத்தை முடிப்பதற்கு வேண்டிய நடவடிக்கைகளை எடுக்கும் ஆற்றலும் அவரிடத்தில் உண்டு. எனவே, தான் இந்த மாவட்ட அபிவிருத்திச் சபைகளின் நிருவாகத்தைப் பிரதம அமைச்சரிடத்தில் பொறுப்புக் கொடுத்தமைக்காக நாங்கள் மகிழ்ச்சியடைகிறோம். மாவட்ட அபிவிருத்திச் சபைகள் ஆக்கப்பட்டதன் முக்கிய நோக்கம் நிருவாகத்தைப் பரவலாக்குவதும் மாவட்டத்தின் அபிவிருத்தியைத் துரிதப்படுத்துவதுமேயாகும். தமிழ் மக்களின் பிரச்சினைகளை—அரசியல் பிரச்சினைகளை இந்த மாவட்ட அபிவிருத்திச் சபைகள் நிறுவப்பட்டதனால் தீர்த்துவிடலாம் என்று நாங்கள் கருதிக்கொண்டிருக்கிறோம்.

கொள்ளக்கூடாது. சமூக கோரிக்கைக்கு முற்புள்ளி போட்டு விடலாம் என்ற அடிப்படையிலும் அவை அமைக்கப்படவில்லை. மாவட்ட அபிவிருத்திச் சபைச் சட்டமூலத்தை ஆக்குவதற்கு—அதை வரைவதற்குச் செயற்பட்ட குழுவினர்கூட தமிழ் மக்களுடைய பிரச்சினைகள் என்ன என்று யோசிக்கவில்லை. ஆனால், அபிவிருத்தியைத் தூரிதமாக்க நிருவாகத்தைப் பரவலாக்க வேண்டுமென்ற அந்த ஒரே நோக்கத்தோடுதான் அவை அமைக்கப்பட்டன.

மாவட்ட அபிவிருத்திச் சபைகளுக்கு என்ன விடயங்கள் ஒப்படைக்கப்பட வேண்டுமென மாவட்ட அபிவிருத்திச் சபைகள் சட்டத்திலேயே கூறப்பட்டுள்ளது. அதாவது 15 விடயங்கள் மாவட்ட அபிவிருத்திச் சபைக்கு ஒப்படைக்கப்பட்டுள்ளன. ஆனால், அவ்விடயங்களை அமுல் நடத்துவதற்கு இதுவரை ஒரு நடைமுறையும் தயாரிக்கப்படவில்லை. ஒரு நடைமுறையைத் தயாரிக்காத விட்டால் அவ் விஷயங்கள் வெறுமனே போய்விடும். அதனால் மாவட்ட அபிவிருத்திச் சபையினால் எந்தவிதமான பயனும் இல்லை. கல்வி பற்றிக் கூறப்பட்டிருக்கிறது. குடியேற்றத்தைப் பற்றிக் கூறப்பட்டிருக்கிறது. வேறு எத்தனையோ விஷயங்களைப் பற்றிக் கூறப்பட்டிருக்கிறது. கல்வியில் என்ன அதிகாரம் மாவட்ட அபிவிருத்திச் சபைக்கு இருக்கிறது, குடியேற்றத்தில் என்ன அதிகாரம் மாவட்ட அபிவிருத்திச் சபைக்கு இருக்கிறது என்பதை எல்லாம் ஒரு சட்டத்தின் மூலம் அல்லது பிரமாணங்கள்மூலம் இந்தச் சபையிலே ஏற்று அதற்கு வேண்டிய நடவடிக்கைகளை எடுத்தால் மாவட்ட அபிவிருத்திச் சபைகள் திறமையாக இயங்கும். ஆகையால் முக்கியமான நடைமுறைச் சட்டங்களை பாராளுமன்றத்தில் கொண்டுவந்து நிறைவேற்ற வேண்டும். அமைச்சர்கள், மற்றும் அதிகாரிகள் தங்களுக்கு உள்ள அதிகாரங்களை மற்றவர்களுக்கு கொடுப்பதற்கு விருப்பமற்றவர்களாகத்தான் இருப்பார்கள். தங்கள் அதிகாரங்களைச் சந்தோஷமாக ஒப்படைக்க மாட்டார்கள் அது மனித சுபாவம். அப்படிப்பட்ட நிலையிலே அவர்களிடமிருந்து அதிகாரத்தை எடுத்து மாவட்ட அபிவிருத்திச் சபைகளுக்குக் கொடுக்க வேண்டும் என்றால் அதற்கு அரசாங்கம் பிரேரணைகளைப் பாராளுமன்றத்

தில் நிறைவேற்ற வேண்டும். அதையொட்டிக் கௌரவ பிரதமர் அவர்கள் என்ன நடவடிக்கைகளை எடுத்திருக்கிறார்கள் என்ன நடவடிக்கைகளை எடுக்க உத்தேசித்திருக்கிறார்கள் என்பதை நாங்கள் அறிய ஆவலோடு இருக்கிறோம்.

மாவட்ட அபிவிருத்திச் சபைகளை இயக்குவதற்குப் போதிய நிதி இல்லை. பன்முகப்படுத்தப்பட்ட வரவு செலவுத் திட்டத்திலே கிடைக்கும் நிதிதான் மாவட்ட அபிவிருத்திச் சபைக்கும் என்றால் மாவட்ட அபிவிருத்திச் சபைகளைத் தாழ்த்தித் பிரயோசனம் இல்லாமற்போய்விடும். மாவட்டங்களில் போதிய அபிவிருத்தியைச் செய்வதற்குப் போதிய நிதியை அரசாங்கம் வழங்கவேண்டும்; போதிய வரிகளை வசூலிக்க மாவட்ட அபிவிருத்திச் சபைகளுக்குப் போதிய அதிகாரம் வழங்கவேண்டும். அப்போதுதான் மாவட்ட அபிவிருத்திச் சபையை அமைத்ததன் பிரயோசனம் ஏற்படும். ஆகையால் அதற்கு வேண்டிய நடவடிக்கையை கௌரவ பிரதமர் அவர்கள் கூடிய விரைவில் எடுப்பார்கள் என்று நம்புகிறேன்.

இன்று கிராமோதய மன்றங்கள் அமைக்கப்பட்டிருக்கின்றன. ஆனால் வடக்கு, கிழக்கு மாகாணங்களில் இந்த மன்றங்கள் அமைக்கப்படவில்லை. இவற்றைத் தமிழ்ப் பகுதிகளில் அமைக்கவும் பிரதமர் அவர்கள் விரைவில் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்ளுகிறேன். கிராமோதய மன்றங்கள் அமைக்கப்பட்டால்தான் மக்களுடைய உதவியை மாவட்ட அபிவிருத்திச் சபையோ பாராளுமன்றமோ பெற முடியும். ஆகவே இவற்றை அமைப்பது மிகமிக அவசியம். இவற்றை அமைப்பது மட்டுமல்ல, அவை இயங்க வேண்டிய வாய்ப்பு வசதி ஆகியவற்றையும் அரசாங்கம் செய்து கொடுக்க வேண்டும். இதையும் கௌரவ பிரதமர் அவர்கள் கவனிக்க வேண்டும் என்று கேட்டுக்கொள்ளுகிறேன்.

[தி. டி. 1951]

கௌரவ பிரதமர் அவர்களைப் பார்த்தும் போதெல்லாம் எனக்கு யாழ். சம்பந்தாசிரியர் கல்லூரியில் அதிபராக இருந்த வணக்கத்துக் குரிய பிதா லோங் அவர்களுடைய ஞாபகம் தான் அடிக்கடி வருகின்றது. வண. பிதா லோங் அவர்கள் இலங்கையிலிருந்த அதிபர்களுள் மிகவும் சிறந்த ஓர் அதிபராக இருந்தார். அவர் இலங்கையை விட்டு அவுஸ்திரேலியாவுக்குத் திரும்பியபோது அவருக்குப் பல பிரியானிடைக் கூட்டங்கள் நடாத்தப்பட்டன. அந்தக் கூட்டங்களில் ஒன்று இன்றைக்கும் எனது ஞாபகத்தில் இருக்கிறது. அந்தக் கூட்டத்தில் ஒருவர் குறிப்பிட்டார், வண. பிதா லோங் அவர்களுடைய திறமைக்கு முக்கியமான காரணம் தகுந்தவர்களிடம் தகுந்த பொறுப்பைக் கொடுக்கும் திறமையே என்று. அந்த அடிப்படையில் தான் கௌரவ பிரதமர் அவர்கள் இயங்குகிறார்கள். அரசியல் வேற்றுமை பாராது இன வேற்றுமை பாராது ஒரு உத்தியோகத்தர் நல்ல திறமையாக இயங்கக் கூடியவராய் இருந்தால் அவரிடம் துணிவாகப் பொறுப்பைக் கொடுத்து அவரிடம் வேலை வாங்கும் திறமை பிரதமர் அவர்களிடம் இருக்கின்றது. பயங்கரவாத இயக்கத்திற் பங்குபற்றிய சுகில் சிறிவர்த்தன போன்றவர்களில் நம்பிக்கை வைத்து அவருக்குப் பெரிய பொறுப்பான இடத்தைத் தமது அமைச்சில் கொடுத்து அவர் ஒரு சிறந்த உத்தியோகத்தராக இயங்க வேறு எந்த ஓர் அமைச்சர் தாம் துணிவார்? இதைப்போல கௌரவ பிரதம அமைச்சர் அவர்களால் நியமிக்கப்பட்ட உத்தியோகத்தர்கள் மிகத் திறமையான முறையில் இயங்குகிறார்கள். அவர்கள் எந்த இனத்தைச் சேர்ந்தவராக இருந்தாலும் திரு. பாஸ்கரலிங்கமோ, வேறு எவருமோ மிகத் திறமையாக இயங்கித் தமது கடமைகளைச் செய்கிறார்கள். ஆகையால் தான் கௌரவ பிரதமர் அவர்களும் தமது கடமையைத் திறமையாகச் செய்யக்கூடியதாக இருக்கிறது என்று கூறி எனது உரையை முடித்துக் கொள்ளுகிறேன்.

தி. டி. இம்புலான மகலா (பலன் பாலா, சிவசுபாஷா ஓட்டிசெரி தினேச்சா டி. டி. இம்புலான — உள்நாட்சி, வீடமைப்பு, நிர்மாண பிரதி அமைச்சர்)

(Mr. P. C. Imbulana—Deputy Minister of Local Government, Housing & Construction)

Sir, I wish to take this opportunity of congratulating the Hon. Minister of Finance on his Budget speech. While commending him, I also wish to take this opportunity of enumerating some of the very important items of work started by the Hon. Prime Minister as Minister of Local Government, Housing and Construction and Minister of Highways. This volume of work has been of great benefit to urban dwellers as well as the rural folk. The benefits accruing from these schemes are not only being appreciated by the Members of Parliament but also by the people of this country. Therefore, I wish to enumerate in fair detail the works that the Ministry of Local Government has undertaken and completed, most of them during the last 4 1/2 years.

First of all, I wish to deal with the housing development programme. The Ministry of Local Government, Housing and Construction continues to pursue vigorously the implementation of the 100,000 houses programme. To achieve this objective several sub-programmes have been introduced. They are:

- The Urban Housing Programme;
- The Aided Self-Help Housing Programme;
- The Model Village Programme;
- The Public Servants Quarters Programme; and
- The Electoral Housing Programme.

I am mentioning all this in detail so that all Members of Parliament will have a fair knowledge of the programmes that have been conducted by our Ministry and as that may also save some of the time of this honourable House in not delving into those any further because sufficient information has been given.

Before that I should like to say something regarding some observations made by the hon. Member for Manipay (Mr. V. Dharmalingam). He said that some items of work in his own electorate, like the water supply scheme, have been started but have been held up. I must say, in fairness to everybody concerned, that nothing is held up for political reasons. Maybe there are certain delays.

මම, සිවසිත්තම්පරම් මහතා

(திரு. எம். சிவசித்தம்பரம்)

(Mr. M. Sivasithamparam)

He did not say they were political reasons.

සී. සී. ඉම්බුලාන මහතා

(திரு. பி. சி. இம்புலானா)

(Mr. P. C. Imbulana)

He said he hoped nothing would be help up for political reasons. There are various snags and shortcomings and those will have to be overcome, but whatever the Hon. Prime Minister has started will be completed. There are also more works to be commenced.

Under all these programmes, including the loans programme, the total number of houses completed to date is in the region of 35,000 units. The number of houses under various stages of completion is also about the same, thus bringing the total to 70,000 units.

Water Supply : The period 1981-90 has been declared the International Drinking Water Supply and Sanitation Decade by the United Nations. One of the primary goals is to provide safe drinking water and sanitation to all people of the world by 1990. My Ministry is actively pursuing a plan for provision of a safe, adequate and reliable supply of water within easy access to the entire population.

Central Environmental Authority : The Central Environmental Authority was established in August 1981 under the provisions of the National Environmental Act, No. 47 of 1980. This Authority will be the

“lead agency” and the policy co-ordinating body for the protection and management of environment in Sri Lanka. The rapid development effort of the Government is significantly affecting the ecosystems and the resource base of the country. This Authority will therefore be responsible for the development of a National Environmental Code, formulation of environmental studies, assessment of environmental impact, development legislation, and undertaking of research and training.

Establishment of Development

Councils : This, Sir, is a most important matter. The Development Councils Act, No. 35 of 1980, became effective on 22nd September 1980. Elections to the Development Councils were held to establish 24 Development Councils in the 24 administrative districts. Election to seven District Councils have not been contested. Election to the remaining 17 councils were held on 4th June 1981. The District Secretaries to Development Councils were appointed on 15th June 1981. All the assets and liabilities of the former town councils and the former village councils were transferred to the Development Councils with effect from 1.7.1981. The first meetings of the Development Councils were held on 20th July 1981. The Development Councils have already formulated their annual development plans in respect of the subjects assigned to them under the Act. The Development Councils (Amendment) Act, No. 45 of 1981, was enacted for the purpose of ensuring effective participation of the people in the exercise, discharge and performance of the powers, functions and duties of Development Councils. This amendment enabled the establishment of a Gramodaya Mandalaya in every one of the 486 grama sevaka niladhari's divisions in the Island. It also provided for the establishment of the Pradeshiya Mandalayas in every Assistant Government Agent's division. The first meetings of the Gramodaya Mandalayas were held on 15th October 1981. Up to date 3,838 Gramodaya Mandalayas have been established.

[පී. ඩී. ඉමුසාන මහතා]

A resource survey to be undertaken by the Gramodaya Mandalayas was organized from 16th November 1981. The first meetings of the Pradeshiya Mandalayas will be held on 1st January 1982.

Mobile Office of the Ministry: During the year 1981, five mobile offices were held in the electorates of Kankasanturai, Ambalangoda, Mawanela, Dambulla and Trincomalee. The main purpose of the mobile office is to bring the administration closer to the people and find immediate solutions to their problems by direct dialogue and on-the-spot inspections. These mobile offices were well patronized and well received by the people. The Deputy Minister along with senior officials of the Ministry, departments and corporations attended these mobile offices. The district level officials led by the Government Agent actively participated. A small-scale exhibition depicting the work of the Ministry and its agencies was also conducted on these occasions.

Sri Lanka Construction Industry Training Project: The World Bank has provided assistance to the tune of Rs. 194.5 million to organize a programme to train personnel to meet the manpower requirements of the construction industry. The objectives are to increase the supply of trained manpower and improve the level of technical management and expertise so that the construction industry can gear itself to meet the demands of Sri Lanka's investment programme. This project has been designed to provide the following training opportunities during the three-year period of its operation:

- (a) To provide about 45,000 people with construction skills to attain a standard where they will be able to carry out simple building craft tasks under supervision.
- (b) To upgrade the skills of about 9,600 construction workers.
- (c) To train about 1,800 mechanical operators in correct operation and maintenance procedures.

- (d) To provide supervision and quality control training of about 900 work supervisors; and
- (e) To train about 80 experienced senior work managers in important work planning and management.

Model Villages: The Model Village Development Programme has found acceptance with the people and has assumed massive proportions. Up to date, 142 model villages have been completed throughout the island with 10,514 housing units. This programme not only envisages construction of houses but provides total infrastructure and common amenities, including electricity, community centres, shops, as well as self-employment opportunities in agriculture and small industry. The central theme of this programme is housing for shelter, production and employment.

Gam Udawa—Third Anniversary of the Village Re-awakening Movement. The Third Anniversary celebrations of the Village Re-awakening Movement were held at Tissamaharama from 20th June to 3rd July 1981. The total number of organizations that participated in the exhibition was 251, consisting of 149 state corporations and boards, 30 private sector organizations. 72 model villages were also represented. Admission to the exhibition was by lottery tickets priced at Rs. 2. The profit obtained from this exhibition and lottery was Rs. 5.5 million. This surplus had been credited to the National Housing Development Fund for provision of housing for the most deserving homeless people.

The Fourth Anniversary celebrations of the Village Re-awakening Movement will be held at Dambulla from 20th June to 3rd July 1982 on the same lines and scale. However, unlike at Amparai and Tissamaharama, the exhibition grounds will get automatically converted to a Model Village at the end of the exhibition. Sir, I must mention here, that even Tissamaharama and Amparai have been virtually turned into model villages with lock-towers, etc.

The Contribution of UDA to urban Development—Economic Utilization of Land: The under-utilized 16 acres of very valuable land at Echelon Square in the heart of the Fort area has been an eyesore for a long time. This piece of land could be the most valuable in the entire island. There was, however, no agency that could undertake the re-development of this area.

With the creation of the UDA it was possible to sell this land at the rate of Rs. 150,000 per perch to the private sector. Four large-scale commercial projects have been launched at Echelon Square. Two are hotels and the other two are bank buildings. Total investment of these four projects is expected to exceed Rs. 4,000 million. This investment has not only brought in foreign exchange to the country but also generated employment, both direct and indirect.

The Chalmers Granaries and Manning Market, comprising approximately 25 acres of valuable commercial land is another example of gross under-utilization of land. It is also a wrong use of land in the heart of a commercial area. Moreover, the existence of the food stores in this area added to the terrible traffic congestion that is plaguing the Fort and Pettah areas.

The UDA has reclaimed 15 acres of land at Orugodawatte and has now completed the construction of several food stores which will accommodate all the food stores at the Chalmers Granaries and at Manning Market. This will throw open valuable land for commercial development in the Fort and Pettah areas. The construction of a shopping complex will ensure the relocation of a similar premises in Colombo.

Generation of Funds: The UDA within the last three years, has earned Rs. 200 million by the sale of land. The UDA is not financed by the Government. The salaries and all the expenses of the UDA are met by the UDA itself.

In addition to the generation of income by way of sale of land, tremendous impact has been made in the economy of the country by way of indirect development made possible by the activities of the UDA. The construction of hotels like Taj, Sheraton, Trans Asia have been taken up at a time when the tourist industry of this country is in dire need of more hotels.

Investment on building activity undertaken by the UDA on behalf of the Government is in the region of Rs. 1,214 million. Investment by the private sector on UDA projects is expected to exceed Rs. 10,000 million on completion.

The construction of commercial buildings like the bank building, the shopping complex at Reclamation Road and the other commercial buildings for office accommodation are other examples of private investment generated by the UDA.

Planning Function: Another important aspect of the UDA is the planning function it has undertaken for the areas declared as UDA areas. The necessity for regulations governing construction of buildings and the strict compliance with these regulations is very important for planned development of any city.

In a recent survey of the City of Colombo and the suburban areas, it was found that there are several buildings which have been constructed or are under construction without any prior permission of the relevant local authorities.

The infrastructure pertaining to water supply, sewerage and surface drainage have reached breaking point in the Colombo City. This crisis situation is not readily seen by the public. Further, uncontrolled construction activity will soon make the City of Colombo a concrete jungle with unbearable traffic congestion, breakdown of sewerage and water supply, and promote inhuman living conditions.

[සී. ඩී. ඉඹුලාන මහතා]

Concerted efforts and planned activity with stringent control would be necessary to save the City of Colombo. In order to do this, the UDA should have the necessary powers to deal with errant developers and builders. The UDA guided by a Cabinet Sub-Committee on Urban Development, headed by His Excellency the President, has been making considerable progress in this regard.

National Housing Development Authority: The Contribution of NHDA to Housing Development. The National Housing Development Authority which commenced operations on the 1st of April, 1979, was entrusted with the primary task of the completion of 100,000 houses programme of the Government.

From 1970 to 1977 the annual pattern of investment has been around Rs. 50 million per annum, both for direct construction of houses and for granting of housing loans. The investment pattern has changed dramatically since 1978 as indicated in the following table :

Year	Amount (Rs.)
1978	198.5 million
1979	423.2 million
1980	1,110.2 million
1981	1,020.0 million
Total for the four years	2,751.9 million

During the last seven years of the previous government, they spent only about Rs. 50 million. So, this is a great achievement by the Loal Government Ministry, and I think we have to congratulate our Hon. Prime Minister on this for his dynamic efforts.

"The biggest impact of the National Housing Development Authority has been in the rural housing sector. With the decentralised administrative set-up, it has been able to galvanize the rural people into a tremendous effort at home building through the establishment of model villages and aided self-help housing schemes. This housing activity has spurred the rural

economy into greater activity and would be undoubtedly one of the most significant factors in the economic and social development of the rural areas. Another strong feature of the NHDA has been its ability to generate income on its own. During a short period of about 2 years, approximately Rs. 100 million has been generated. Rs. 76 million out of this has been by the sale of houses.

The NHDA. Special Fund for housing of the poorest of the poor in the country, which was established with voluntary contributions from the public and largely aided by activities like the Gam Udawa Lottery and Exhibition, now stands at Rs. 12 million. The activities of the Housing Authority have also had a direct impact on the housing and land market. It is noticeable that land prices and rentals have dropped considerably in 1981, especially in Colombo and the suburbs. This has been mainly due to the direct activities of the NHDA and the indirect promotion of private sector housing with attractive incentives offered to the private sector.

Direct Construction Programmes

This programme is designed to ease the present urban housing shortage. The strategy adopted is to remove the pressure of housing in the metropolis by developing self-contained fully integrated neighbourhoods within easy commuting distance from the city and redeveloping blighted areas in the city. Under this programme 9,190 units have been completed. The total investment so far is Rs. 1,470.6 million.

Aided Self-Help Housing Programmes and Model Villages Programmes: These programmes are primarily in the rural areas of the country. Under this programme, the State provides buildable land, building materials and technical advice while the labour component is contri-

contributed by the allottees. Up to the end of September 1981, 11,869 units have been completed. The total investment so far made under this programme is Rs. 331 millions.

Electoral Housing Programme :

This programme is launched to commemorate the assumption of office of the present Government and has resulted in the completion of 6,227 units so far. This programme envisages completion of 40 houses per electorate by July 1982.

Public Servants' Quarters Programme : This programme is mainly for the benefit of the Public Servants, and already 239 units have been completed.

Foreign Assistance : The National Housing Development Authority has formulated schemes to obtain the following foreign assistance :—

- (a) Building materials supply to the value of Rs. 14.5 million from the Overseas Development Ministry of the United Kingdom ;
- (b) Food Aid for distribution to allottees engaged in Aided Self-Help and Model Villages Programmes from the World Food Programme ;
- (c) Assistance in community development in villages from the Fredric Neumann Foundation of the Federal Republic of Germany.

Department of National Housing : The main functions of the Department of National Housing now are :—

- (a) Implementation of the Housing Loans Programme ;
- (b) Allocation and maintenance of flats and housing schemes ;
- (c) Implementation of Housing Legislation, namely Rent Act, Protection of Tenants (Special Provisions) Act and the Ceiling on Housing Property Law.

Implementation of the Housing Loans Programme : During the four-year period ending September 30,

1981, a sum of Rs. 261 million has been offered as loans for the construction of houses. In addition, an interest-free loan of Rs. 3,000 per person was offered during the period 1979-1980 for upgrading of rural houses.

This loan was granted to people of rural areas whose income was below Rs. 500 per month. The Loans Programme was slowed down since 1980, as this programme has exceeded the set target and funds have been exhausted.

Allocation and maintenance of flats and Houses : The Department of National Housing is responsible for the allocation and maintenance of houses belonging to the Department of National Housing and the National Housing Development Authority. The Department carries out the maintenance work through the Common Amenities Board. Arrangements have been made to transfer the flats in the Bambalapitiya Housing Scheme to tenants. Similarly, arrangements would be made in due course to transfer the ownership of flats at Anderson Golf Links and Hospital Road, Dehiwella, to the tenants. This principle will be applied to the other flats at Colpetty, Armour Street, etc.

Implementation of Housing Regulations : One of the most significant events that took place under the implementation of the Ceiling on Housing Property Law was the free transfer of houses to tenants where the monthly rental was below Rs. 25. Already 9,000 tenants have been benefited by this scheme.

ආනන්ද දසනායක මහතා

(සී. ඊ. ආනන්ද තෙලනායක)

(Mr. Ananda Dassanayake)

Tenants have to pay Rs. 25 ?

පී. පී. ඉම්බුලාන මහතා

(සී. ඊ. ඒ. ඩී. ඉම්බුලාන)

(Mr. P. C. Imbulana)

The houses have been allocated to those tenants who have been paying less than Rs. 25.

අ. ප්‍රේමදාස මහතා

(*திரு. ஆர். பிரேமதாச*)

(Mr. R. Premadasa)

Those houses where the tenants were paying Rs. 25 and below have been given over to them free.

සී. පී. ඉම්බුලාන මහතා

(*திரு. பி. சி. இம்புலான*)

(Mr. P. C. Imbulana)

Already the houses have been allocated to 9,000 tenants. That means, they are the virtual owners now.

The Rent Act was amended making provision for the single house owners to obtain such houses for their personal use from tenants. This provision will be of great assistance to single house owners owning houses below a monthly rental of Rs. 100, and rented out before the year 1972. Provision has also been made to demolish houses built over fifty years ago, and utilise the lands for development purposes.

Under the Protection of Tenants (Special Provision) Law 4,536 complaints have been received. Of this, 3,025 have been investigated and decisions given.

Private Development: Under Section 31 of the Inland Revenue Law No. 28 of 1979, the Department has approved nine private development so far, and they have been given tax relief.

Administration: New Divisional Offices were established at Batticaloa, Kalmunai, Badulla, Gampaha and Kurunegala. This is to help to lessen the pressure of work at the Head Office and the offices at Maligawatte and Anuradhapura.

NATIONAL WATER SUPPLY & DRAINAGE BOARD

Performance during the period 1977-1981: During the four year period ending September 1981, the NWS and DB, that is the National Water Supply and Drainage Board, completed 24 major water supply schemes, 32 UNICEF assisted rural water supply schemes, 34 rural institutional and other water supply

schemes, 4 surface drainage schemes and 2 sewerage disposal schemes.

During the first three quarters of 1981, 8 major water supply schemes, 5 UNICEF assisted water supply schemes, 4 rural institutional and other water supply schemes, 1 sewerage disposal scheme and 1 surface drainage schemes were completed.

49 major water supply schemes, 28 UNICEF assisted water supply schemes, 4 rural institutional and other water supply schemes, 3 sewerage disposal schemes and 2 surface drainage schemes are under construction.

During the four year period ending September 30, 1981, investigations and designs were completed in respect of 121 water supply schemes, 3 sewerage disposal schemes and 14 surface drainage schemes.

At present the NWS & DB is operating and maintaining 108 water supply schemes. It is also envisaged to take over the operation and maintenance of all water schemes presently operated and maintained by local authorities. The number envisaged is about 76.

Assistance from Foreign Agencies: The World Bank assisted South West Coastal water supply project covering the entire coastal area starting from Ja-ela to Ambalangoda is now in different stages of construction. ODM/UK is financing the Matara Project to augment the existing water supply scheme at Matara and to supply water to Devinuwara, Gandara, Kottegoda and Dickwella. Netherlands assistance has been pledged for the Mannar water supply project.

Studies have commenced on the Government of Denmark assisted rural water supply and sanitation project for the Polonnaruwa and Matale districts.

US Aid has pledged support for the water scheme for the Market Towns of Chavakachcheri and Point Pedro and Master Plan Study for water and sanitation project for the Jaffna

Peninsula and the Government of France for the Trincomalee water supply project to supply water to Kantalai, Tampalagamam, Nilaweli and Kinniya.

Swedish Aid will be utilised for consultancy studies for Minuwangoda, Polgolla and Amparai water supply project and also Diyatalawa and Haputale, and Finnish Aid for Harispattuwa and Nilambe consultancy studies. UNICEF Aid will be available for 100 rural water supply projects throughout the island and WHO Aid for technical advice on design and investigation, construction expertise, training and fellowships.

Ground Water Projects: The UNICEF has placed machinery and experts at the disposal of the Government for drilling deep wells in hard rock in water scarce areas such as Hambantota, Anuradhapura, Puttalam and Mannar districts. Up to September 1981, 475 wells were drilled, of which 318 were successful. 179 hand pumps have been installed. Work is proceeding to extend this programme to 1,000 deep wells.

Scraping and Lining of Water Mains in Colombo and its suburbs: This project was undertaken to increase the capacity of water mains in the City of Colombo and its suburbs. This is the first time that such an operation has been undertaken in Sri Lanka since the water mains in Colombo were laid about one hundred years ago, 47,000 meters of pipes were scraped and lined costing around Rs. 54 million.

Colombo Sewerage Scheme and the Greater Colombo Water Supply Scheme—Stage II.—An agreement has been signed with the Government of the Kingdom of Saudi Arabia for the sewerage Project. This is programmed for commencement in 1982.

Financial Performance

Rs.

First three Quarters of 1980	.. 228.6 million
Last Quarter of 1980...	123.9 million
First three Quarters of 1981	.. 416.2 million

Future Activities: In 1982, 21 major water supply schemes, 26 local authority schemes and 18 UNICEF—assisted schemes will be taken up for construction, in addition to the ongoing continuation projects. It is also proposed to take up 20 water supply schemes and 5 surface drainage schemes for investigation and design.

Department of Buildings: During the four year period ending September 1981, the Department of Buildings was called upon to undertake a heavy building programme. In 1978 the Department handled the construction of 500 buildings and incurred an expenditure of Rs. 107 million. In 1979 it handled 600 buildings and incurred an expenditure of Rs. 266 million. The number of buildings handled rose to 854 in 1980 and to 550 buildings up to September 1981 and incurred an expenditure of Rs. 700 million and Rs. 306 million respectively.

The Department has also completed the construction of 5,530 living units under the Electoral Housing Programme for and on behalf of the National Housing Development Authority.

Under the Village Reawakening Movement, the Department of Buildings has completed the construction of 12 model villages and handed them over to the National Housing Development Authority.

Financial Performance

Rs.

First three quarters of 1980	.. 465 million
Last quarter of 1980	.. 235 million
First three quarters of 1981	.. 306 million

[පී. සී. ඉම්බුලාන මහතා]

Future Activities: The Department is expected to undertake construction programmes to the value of around Rs. 230 million during the year 1982. This will include a number of major projects such as Secretariat Complexes, Hospital Buildings, Housing Schemes, Post Office buildings and other public buildings.

STATE ENGINEERING CORPORATION OF SRI LANKA

Performance during the period 1977 to 1981: The State Engineering Corporation has shown marked progress during the four year period ending September 1981. During this period the total turnover of the Corporation was Rs. 1,067.8 million made up as follows:—

	Rs.
1977 ..	101.8 million
1978 ..	117.0 million
1979 ..	164.3 million
1980 ..	364.7 million
1981 (Estimated) turn-over ..	320.0 million
	<hr/>
	1,067.8 million

The Corporation made a profit of Rs. 57 million during the same period. This Corporation increased its contribution on to direct public benefit by carrying out a large share of the Housing Programme launched by the Government. The Corporation also participated in the electoral Housing Programme of the Ministry. A new and unique feature of the Corporation was the construction of 10 overhead bridges at Colombo Fort, Maradana, Bambalapitiya, Ward Place, Kandy and Gampaha and a shopping complex at Marasana utilising its own resources.

Building Research: The Building Research Institute continued to carry out research in low cost housing. The model low cost house perfectly by the institute using established soil-cement bricks which can be cast at the site itself together with other low cost material and techniques is being adopted in the rural housing projects on a large scale.

Mechanical and Electrical Work: The mechanical and electrical group was able to expand its activities during this period. Some of the major works carried out by the group were the fabrication and installation of gates at Kalawewa and Kirindi Oya, penstocks at Bowatenna and piling work at Maligawatte and Wekande.

Consultancy Work: The State Engineering Corporation was engaged as Consultants in about 117 projects. Some of the major consultancy jobs handled during the last year were Customs Secretariat, Attanagalla Housing Project, St John's Fish Market, Maligawatte Secretariat, Raddoluwa and Rukmale Housing Projects.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Order, please. Shall we stop now. You might take another hour or so.

පී. සී. ඉම්බුලාන මහතා

(திரு. பி. சி. இம்புலான)

(Mr. P. C. Imbulana)

Another half an hour.

අර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

We want the whole thing to go into HANSARD and we have already distributed this booklet.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

I have got about fifty speakers who have given notice.

පී. පී. ඉම්බුලාන මහතා

(திரு. பி. சி. இம்புலான)

(Mr. P. C. Imbulana)

I will try to be brief.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Order please. The Sitting is suspended till 2 p.m.

දැන්ම මීට අනුකූලව නවකැලිසව අත්සිටුවන ලදී. අ. ස. 2 ට නැවත පවත්වන ලදී.

அதன்படி, அமர்வு பி. ப. 2 மணிவரை இடை நிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாயிற்று.

Sitting accordingly suspended till 2 P.M. and then resumed.

පී. පී. ඉම්බුලාන මහතා

(திரு. பி. சி. இம்புலான)

(Mr. P. C. Imbulana)

Sir, before the adjournment I was informing the House about the performance of the State Engineering Corporation. I shall now go on to its financial performance.

Financial Performance :

The 1st three quarters of 1980	Rs. 279.2 million
Last quarter of 1980	Rs. 85.5 million
1st three quarters of 1981	Rs. Rs. 279.9 million

Employment : The corporation has at the end of September 1981 a total work force of 8,860.

The principle activities to be undertaken during 1982 : The outlook for 1982 may not be as good as in 1980/81 in view of the curtailment of construction activities as a result of the cut-back in Government expenditure on construction activities. However, the corporation is making every

attempt to maintain the current level of operations by entering into competitive bidding for available work. The budget for 1982 envisages a turnover of Rs. 295 million.

DEPARTMENT OF TOWN AND COUNTRY PLANNING

Sacred Area Development Scheme : The Department of Town and Country Planning is engaged in the development of Sacred Area Schemes at Kataragama, Kelaniya, Muthiyamgama, Mahiyangana, Tissamaharama, Kirinda, Thiriyaya, Seruwila, Ratnapura, Saman Devale, Mihintale, Devinuwarra, Dambulla, Deegawapa, Hathikuchchi, Tantirimale, Uggal Alutnuwarra, Warana, Panduwasnuwarra and Welgam Vihare.

Town Planning Schemes : District and Rural Town Centre Planning Schemes in 120 townships were completed during the last 4-year period. A further 42 Town Planning Schemes are under preparation.

Civic Buildings : Detailed plans and estimates were prepared for 78 markets, 23 shops, 6 town halls, 9 community centres, 6 secretariat buildings, 15 libraries, 7 resthouses, 4 stadiums, 1 auditorium, 12 sports pavilions and 4 pilgrims' rests.

Model Villages : Lay-out plans have been prepared by the department in respect of 24 new model villages.

Construction : The following projects were completed by the department :

- 20 blocks of low-cost houses in Ambagahawa'te Shanty Dwellers' Housing Schemes.
- 4-storeyed flats at Mihindumawatha Housing Scheme.
- Stage I, II and III of Dias Place Flats.
- Super Market at Maligawatte.
- Shops and Flats at Dam Street, Pettah.

[ප. ප. ප්‍රතිපාන මහතා]

Future Activities : It is proposed to take up 194 town schemes in 1982-83 along with the continuation work in hand.

FINANCIAL PERFORMANCE :

Expenditure during the
1st three quarters of
1980 .. Rs. 6.0 million

Expenditure during the 1st
three quarters of
1981 .. Rs. 9.3 million

Expenditure during the
last quarter of 1980 .. Rs. 3.0 million

URBAN DEVELOPMENT AUTHORITY

The Urban Development Authority is presently engaged in the following activities ;

- (a) Preparation of development plans for areas declared under the Urban Development Authority Act ;
- (b) Development of the Sri Jayawardenapura Kotte Parliamentary and Administrative complexes ;
- (c) Relocation of industries and warehouses outside Colombo ;
- (d) Planning of district capitals ;
- (e) Promotion of private sector investment in urban and housing development projects ;
- (f) Slum and Shanty Upgrading Projects ;
- (g) Colombo Central Area Redevelopment ;
- (h) Food Stores complex ;
- (i) Resthouse Management ; and
- (j) Establishment of a Land Bank.

Preparation of Development Plans for areas declared under the Urban Development Authority Act : Under the Urban Development Authority Law, 69 local authority areas consisting of 24 district capitals and all the municipal and urban council areas have been declared as development areas. Preparation of development plans have been undertaken for most of the declared areas. The following district capitals have been taken up

for planning—Batticaloa, Trincomalee, Jaffna, Galle, Matara, Kalutara, Hambantota, Ratnapura, Panadura, Gampaha and Amparai. In Batticaloa several action projects have been formulated for the redevelopment of the central area.

In Trincomalee several action projects have been identified within the central area, such as construction of a new market, environmental improvements in the "Maidan" site. With regard to planning of district capitals of Galle, Jaffna, Matara, Kalutara, Hambantota and Ratnapura, contracts have been entered into with an Indian firm of planners. This firm has submitted their interim reports for the six towns. In Panadura a detailed layout plan for 70 acres of land at Moderawila has been prepared and the implementation of this project is being carried out by the National Housing Development Authority.

A land use survey has been completed for the following towns—Minuwangoda, Gampaha, Amparai and Hikkaduwa.

Sri Jayawardenapura Kotte Parliamentary and Administrative complexes : In the Parliamentary Complex, roof work of all buildings has been completed. The internal finishes and the installation of service equipment and furniture are in progress. Other infra-structure improvements in highways, electricity, water supply, sewerage and telecommunications for the new capital city have been carried out by the respective institutions.

Detailed land use surveys of the project area converging an extent of 40,000 acres were carried out with a view to preparing a comprehensive structure plan for the development of the new capital. The structure plan includes the following features : a new rapid transit road, a new railway, 3 new administrative complexes at Battaramulla, Pelawatte and Depanama, a cultural grove, an international stadium, parklands, forest belts and a lake.

Land surveys and preliminary soil investigations have been completed for the 1,001 bed hospital. Two Japanese firms of architects and engineers and construction contractors have been appointed design consultants and contractors for this project.

Administrative Complex—Battaramulla: This Administrative Complex is a 10-storeyed building with a total floor area of approximately 500,000 sq. ft. This project commenced in December 1980. Work on ground floor is in progress.

Administrative Complex—Pelawatte: This complex is a 12-storeyed building with a total floor area of 572,000 sq. ft. Work on 1st floor and 2nd floor is in progress.

Reallocation of industries and warehouses outside Colombo: Two projects have already been formulated for industrial and warehousing development outside Colombo, one of which is at Peliyagoda and the other at Ratmalana. The Peliyagoda Project envisages the development of 250 acres of low-lying marshy land for light industries, warehousing, housing and commercial development. The project is now under implementation. About 25 per cent of the land has been filled and about 100 housing units have been completed for the settlement of low-income families.

At Ratmalana 21 acres of agricultural land situated at Kandawela Road, Ratmalana, has been blocked out and sites have been allocated for the establishment of two industries by the Pharmaceuticals Corporation. A 3-acre land has been allocated to the Ministry of Textile Industries for the location of a Textile Industrial Training Centre.

Planning of District Capitals and Towns: Preparation of the structure plans and the identification of action projects have been completed in respect of the following district capitals and towns—Badulla, Mawanella,

Mawatagama, Maho, Vavuniya, Kurunegala, Puttalam, Haptutale, Hambantota, Galle, Ratnapura, Kandy and Nuwara Eliya.

Promotion of private sector investment in Urban and Housing Development Projects: The UDA has leased out land in the city and the provinces to private developers for commercial development and for construction of cinemas, etc. Project briefs were prepared for advertising and leasing out of 32 resthouses.

Slum and Shanty Upgrading Projects: The slum and Shanty Division of the UDA is entrusted with the task of upgrading of slums and clearance of shanties in areas declared as Urban Development Areas. This programme has been extended to several parts of Colombo and to the district towns of Kandy, Jaffna and Badulla. There are 28 projects which are under implementation.

Central Area Redevelopment: In the central area of Colombo the UDA has undertaken three main projects and the development of several sites for hotels and office complexes—

(a) *Redevelopment of Markets*: A vegetable market and a fish market are under construction in the Pettah area. In the St. John's Fish Market, superstructure work has been completed and work on finishes and internal services is in progress. In the vegetable market at Kachcheri Road, work on the ground floor and 1st floor columns are in progress.

(b) *Echelon Square*: The area proposed to be redeveloped consists of four parcels of land. The Bank of Ceylon has been allocated a block for the construction of a 30-storeyed office building. The area allocated to the Galadari Brothers for the construction of a luxury hotel has been cleared and excavation work is in progress.

[සී. සී. ඉඩමක් මෙහෙය]

(c) *Hotel Sites* : The site in Galle Face area has been made available to the Taj Group from Bombay for the construction of a Five-Star Hotel. This site has been cleared and excavation work completed. Work on the Trans Asia Hotel at Parsons Road has commenced.

(d) *Night Bazaar* : Action has been taken to shift the Night Bazaar to the land adjoining the Fort Railway Station. The design provides for 5 structures containing 37 covered stalls and 176 open spaces or hawkers.

(e) The former Employment Exchange site has been given on a long lease for the construction of an office, hotel and shopping complex. The York Building and Boggala Building have been acquired by the UDA for redevelopment.

Food Stores Complex : The existing food stores in the city central will be relocated at Orugodawatte. Seven stores buildings have been completed. Work on the other seven buildings is nearing completion. Road work and construction of railway sidings are in progress.

Resthouse Management : The control and management of resthouses belonging to the local authorities was vested with the UDA from September, 1980. Since then 34 resthouses were taken over by the UDA for management with the objective of providing better facilities and increasing the revenue of local authorities to whom these resthouses belong.

Establishment of a Lank Bank : The Lands and Property Division of the UDA is entrusted with the task of acquiring private land and leasehold rights of State land required for development and redevelopment projects. Action has been taken to lease out land to prospective developers in and around the Colombo

area. Action has also been taken to acquire under-developed and under-utilized private land along the Galle Road at Kollupitiya, Bambalapitiya, Wellawatte and several other Colombo Municipal areas. These lands are being offered to developers for hotel, office and residential purposes. Acquisition of land for development on the following towns has also been undertaken—Batticaloa, Nuwara Eliya, Kandy, Bibile, Bula-tsinhala and Dehiwela-Mount Lavinia.

Financial Performance

1st 3 quarters of 1980	Rs. 353.9 million
Last quarter of 1980	Rs. 142.8 million
1st 3 quarters of 1981	Rs. 594.3 million

DEPARTMENT OF LOCAL GOVERNMENT

Capital Grants : The Department of Local Government has allocated a sum of Rs. 62.6 million as grants to local authorities within the first three quarters of 1981 as against an allocation of Rs. 52 million during the same period last year. This money is allocated for development activities such as slum clearance and upgrading of housing settlements, construction of community centres, public libraries, resthouses, surface drainage schemes, playgrounds, cemeteries and crematoria, markets and polas, railway crossings, as well as minor water supply schemes.

The department has also assisted in the completion of super markets at Mawanella, Nittambuwa and Rambukkana. Work is in progress on super markets at Ambalantota, Aranyaka and Wariyapola.

The department has constructed fifty toilets at Madhu Church, a place of special religious importance.

Rural Bridges : The department has completed construction of 23 rural bridges on the basis of one bridge in each district in 1981, as against 22 bridges in 1980.

Community Development : Under the guidance of the department there are around 2,000 community centres functioning throughout the Island. In addition, there are active pilot industrial projects under the supervision of the department.

Legislation : Several new laws have been enacted and amendments to existing laws passed such as—

- (a) Rules and regulations for the payment of allowances to mayors and deputy mayors of municipal councils, chairman of urban councils and members of municipal and urban councils.
- (b) Municipal Councils and Urban Councils (Special Provisions) Act, No. 42 of 1979, which provides for a rebate of 10% and 5% to those who pay their rates for a year during the first month of the year, or the quarterly rates during the first month of a particular quarter.
- (c) The Development Councils Act, No. 35 of 1980, for the creation of Development Councils.
- (d) Development Councils (Elections) Act, No. 20 of 1981, for holding of elections to Development Councils.
- (e) Development Councils (Amendment) Act, No. 45 of 1981, providing for the establishment of Gramodaya Mandalayas at Grama Seva Niladhari Division level, and Pradeshiya Mandalayas at AGA Division level.
- (f) Municipal Councils and Urban Councils (Amendment) Act, No. 10 of 1981, to provide for the exemption of assessment taxes on certain residential properties below a particular annual value.

(g) Municipal Councils and Urban Councils (Special Provisions) Act to provide for the increase in penalties for contravention or by-laws to this Order on closure of trades run without licences.

(h) Legislation to include provision for the reduction of rates in areas where they are felt high in relation to services rendered.

Structure of Local Government

Administration : The number of local authorities at the beginning of 1981 was 683 comprising 12 Municipal Councils, 39 Urban Councils, 83 Town Councils and 549 Village Councils. With the implementation of the Development Councils Act, No. 35 of 1980, in July 1981, there are now 12 Municipal Councils, 39 Urban Councils and 24 Development Councils.

In connection with the implementation of the Development Councils Act, seminars were held for District Ministers, Chairman of Development Councils and District Secretaries on three different occasions.

Future Activities : The department will continue to direct and supervise the work of local authorities and to give them financial assistance to undertake infrastructure works which are conducive to the development of the respective local authority areas.

DEPARTMENT OF LOCAL GOVERNMENT SERVICE

Improvement of Service conditions : Conditions of service and other benefits to the Local Government employees are now equated with those prevailing in the Public Service.

[සී. සී. ඉංග්‍රීසි මහල]

Officers of the Local Government Service who are in parallel grades of the Public Service were given the opportunity of sitting for the SLAS Limited Competitive Examination. They are also considered to be eligible for merit promotions.

	1st 3 yrs. in 1980	2nd 3 yrs. in 1981	Last yr. in 1980
1. New appointments to Local Government Service ..	739	587	692
2. Number absorbed to Local Government Service ..	82	111	15
3. Promotions in the Local Government Service ..	132	200	—
4. Number of Pensioners whose pensions have been accounted ..	2,550	2,775	2,610

New Activities for the year 1982 : The establishment of Credit Councils for Local Government employees will be actively pursued. The Local Government Service employees who were serving the former Town Councils and Village Councils will be trained to be directly involved in development work in the respective Development Councils to which they are now attached.

Building Materials Corporation Turnover : The four-year period ending September 30, 1981 has seen an unprecedented increase in the trading activities of the Building Materials Corporation. The turnover of the BMC has grown steadily as follows : 1977 Rs. 109.9 million, 1978 Rs. 231.6 million, 1979 Rs. 574.7 million and 1980 Rs. 845.5 million.

Agency Rights : This Corporation has obtained Agency rights for a wide range of reputed products in the post-1977 period. Sole agencies and distributor rights are now held by the BMC for-(a) Wolf Electrical Tools of England ; (b) Spear & Jackson Industrial Ltd. of England ; (c) Spear & Jackson Tools of England ; (d) Royal Doulton Sanitaryware of England ; (e) Hitachi Fluorescent Tubes & Electrical Tools of Japan ; (f) Sheet Glass of Philippines ; (g) Fowler Ware Sanitaryware of Australia ; (h)

Legislation has been formulated to set up a scheme of Credit Councils for Local Government Service employees.

Service particulars of all local authority employees belonging to the Local Government Service were collected to attach former Town Council and Village Council employees to newly constructed Development Councils.

Asbestos Roofing Sheets of James Hardie of Indonesia ; (i) Asbestos Pipes from James Hardie of Australia and Indonesia and (j) Asano Cement from Japan.

Rural Supplies : The BMC continued to give prominence to its rural sector channelling activities, as the responsibility of supplying materials for the Rural Housing Programme was cast on this Corporation. The main items of local materials supplied to the Rural Housing Programme are bricks, sand, metal, lime, door and window frames, door and window sashes and tiles.

Construction Activities : The major achievement in the diversification of activity was that Cabinet approval was granted for the BMC to engage in direct construction work. Some of the major construction projects undertaken by the BMC are-(a) Renovation of the Tower Hall ; (b) Restoration of Village Tanks, and (c) Repairs to Bridges etc. This Corporation has also undertaken the production of door and window frames in order to ensure a continuous supply to the Model Villages Programme.

Cyclone Relief Work : The Corporation played a positive role in the reconstruction of the area devastated by the cyclone in 1978. Essential supplies of materials were diverted to these areas on an emergency basis.

Principal Activities undertaken during the 9 month period ending September 30, 1981: The turnover of the BMC during this period amounted to Rs. 375 million. The above figure illustrates that the level of activities of the Corporation has receded during the recent past. This is due to the decline in the demand for building materials stemming from the policy to cut down construction expenditure. This is also due to the Corporation losing its monopoly status in respect of asbestos sales and limited supply of locally produced cement and steel.

During the 9-month period ending 30th September 1981, goods valued at Rs. 137 million have been purchased locally and goods to the value of Rs. 117 million were imported. Under channelling activities, local materials to the value of Rs. 37 million were supplied to the Rural Housing Programme.

Price Reliefs to Customers: The Corporation made a special attempt to grant price reliefs to customers during the year. Strategic studies for a uniform price structure for local and imported asbestos products prevented the creation of a black market with respect to this item. Further, the BMC pricing policy was revised

to charge a low margin on trading items. This resulted in the creation of a fair price structure of the items marketed by this Corporation.

Future Activities: The Corporation has budgeted for a turnover of Rs. 457 million for the year 1982. The breakdown of this anticipated turnover is as follows: Sale of local items Rs. 235 million, Sale of imported items Rs. 150 million, Channelling activities Rs. 72 million, totalling Rs. 457 million.

BUILDING MATERIALS MANUFACTURING CORPORATION

Activities: The Building Materials Manufacturing Corporation is engaged in the production of bricks, metal, sanitaryware, door and window frames. The entire output of this Corporation is used for the housing programmes of the Ministry.

The brick making projects are located in Dankotuwa, Embilipitiya and Ganewalpola. The metal producing units are located at Yakkala, Ganewalpola, Bopitiya and Gonapola. The sanitaryware production unit is at Urapola and the carpentry workshops are located in Dankotuwa, Ganewalpola and Nuwara Eliya.

PHYSICAL PERFORMANCE

Commodity	Quantity (Unit)	1st 3 qrs. of 1980	1st 3 qrs. of 1981	Last qr 1980
Bricks ..	Nos. ..	1,879,226 ..	1,306,400 ..	1,015,340
Metal ..	Cubes ..	2,920 ..	4,185 ..	1,892
Door & Window frames ..	Nos. ..	21,993 ..	5,923 ..	3,014
Sanitaryware ..	Nos.	29,774 ..	—

[පී. සී. ඉඩුලාන මහතා]

COMMON AMENITIES BOARD

Provision of Common Amenities :
During the 4-year period ending September-1981, the Common Amenities Board has provided common amenities in 880 tenement gardens consisting of 17,049 housing units. During this period 2,929 toilets were constructed and 1,358 bathrooms were either improved or constructed. In addition 1,894 water taps were fixed. The activities of the Common Amenities Board were also extended to other towns such as Kandy, Galle, Trincomalee and Jaffna. In these towns 29 tenement gardens have been improved.

The Board is also functioning as the implementing agency of the Urban Development Authority in the

Slum and Shanty upgrading programme at Stuart Street, Dematagoda Passage, Devanampiyatissa tenement gardens, Kew Lane tenement gardens and Bandaranaike Slum Upgrading project.

Maintenance of Housing Schemes :

The Board is responsible for the maintenance of 6,817 housing units, 35 housing schemes consisting of 292 blocks, owned by the Commissioner for National Housing and National Housing Development Authority. This Board is also maintaining the houses vested with the Commissioner of National Housing under the Ceiling on Housing Property Law.

Physical Performance

	1st 3 qrs. of 1980	Last Qr. of 1980	1st 3 qrs. of 1981
Number of tenement gardens ..	171	75	784
Number of houses benefited ..	2,111	1,351	4,917
Number of latrines constructed ..	433	175	696
Number of bath rooms improved or repaired ..	189	83	1,358
Number of water taps provided ..	341	234	1,894

Financial Performance :

Value of work done ..	4.4M	1.8M	5.6M
-----------------------	------	------	------

COLOMBO COMMERCIAL CO.
(ENGINEERS) LTD.

Mechanical Engineering : The Mechanical Engineering Department has been engaged in the production of tea machinery for the Maskeliya tea project and for export to Malaysia, Nigeria and Kenya. During the last 4-year period four major tea factory development projects in the Nuwara Eliya region amounting to Rs. 6 million were undertaken. A tea factory project in the Maskeliya region amounting to Rs. 15.5 million was also completed.

Construction : During the 4-year period under review, several housing, water supply, drainage and sewerage schemes and piling work for foundations have been undertaken.

Refrigeration, Air Conditioning and Electrical Work : The Colombo Commercial Co. specialises in these fields. The volume of work has increased considerably over the past four years.

Financial Performance :

1st 3 qrs. of 1980—Rs. (M)	Last qr. of 1980—Rs. (M)	1st 3 qrs. of 1981—Rs. (M)
----------------------------	--------------------------	----------------------------

Future Activities: This organisation is proposing to expand and increase the production capacity in tea and rubber machinery. It will also intensify promotional activities for the export of more tea machinery. In the field of refrigeration more activities are envisaged as this is a specialised field of this organisation.

GOVERNMENT-OWNED BUSINESS UNDERTAKING OF HEVYQUIP LTD.

Activities: Hevyquip Limited deals mainly in the sale and service of agri-

cultural and industrial equipment and machinery to both the public and private sectors. This organisation has a Workshop to undertake repairs to the various items of machinery sold by or through them. This Workshop has also been diversified to undertake repairs to motor vehicles including tinkering and painting work. This Workshop is now being equipped to carry out hoist lubricating services to all types of vehicles.

trical Tools of Japan ; (f) Sheet Glass

Performance :

1st 3 qrs. of 1980—Rs. (M) Last qr. of 1980—Rs. (M) 1st 3 qrs. of 1981
Rs. (M)

Value of business done	9.6	..	5.8	..	12.3
------------------------	-----	----	-----	----	------

Future Activities: It is proposed to increase the volume of business for the year 1982 to Rs. 12 million.

Canal Development Division: The Canal Development Division is engaged in the dredging of the Colombo-Puttalam Canal from Hekitta to Kochchikade and bank protection work along the same distance. The developed section of the Canal from

Hekitta to Kochchikade is now fully utilised by about 500 fishermen. In addition, industrial and tourist projects also utilise the Canal for their activities. Many tourist boats ply between Kelani Ganga, Kelaniya Temple and the Ranveli Holiday Resort at Waikkal, Kochchikade.

Achievements :

	Unit	1st 3 qrs. of 1980	1st 3 qrs. of 1981	Last qr. 1980
Dredging ..	Cubes ..	3,675 ..	3,179 ..	329
Bank Protection ..	Miles ..	1.4 ..	1.7 ..	0.5
Maintenance ..	Miles ..	1.3 ..	0.8 ..	0.5
Financial Performance ..	Rs.)M) ..	3.0 ..	3.2 ..	1.4

Future Activities: The balance work of dredging and bank protection between Negombo and Kochchikade will be completed by the end of 1982.

CENTRE FOR HOUSING, PLANNING & BUILDING :

Present Activities: The principal activities of the Centre are—

- (a) To undertake training in construction management in the field of housing, planning and building personnel involved in the Development programmes of the Ministry

(b) To identify, stimulate and undertake supporting research in technologies, working methods and building materials in association with other organisations in Sri Lanka.

- (c) Provide library, documentation and dissemination of information services to the housing and construction industry.

Can I have a clarification ?

The Government of the Netherlands has provided assistance to the

[පී. ඩී. ඉඹුලාන මහතා]
value of Rs. 1.2 million Dutch Guilders towards this project.

Training Programmes : The Centre has up to now conducted four Training Courses for Middle Grade Technical Officers and 10 Training Courses for Site Supervisors. A training Course on Construction Management for the apprentices of the National Apprenticeship Board was completed and one other is under way. A Training Course in Housing and Planning was conducted for Architects, Planners, Engineers and Administrators. The total number of personnel trained on the above Courses is 463. The Centre has also conducted a Seminar on "Return to Tradition in Rural Housing" and Orientation Seminar on Soil Mechanics and Foundation Engineering. Six other short Seminars have also been organised.

A Research Committee has been set up under the Research Programme to identify and promote research in the relevant areas.

Future Activities : The Centre has planned to conduct 14 Courses in 1982 and about 420 persons will be enrolled for training. A new Training Course in the area of Slum Upgrading will also be conducted in 1982.

COLOMBO MUNICIPAL COUNCIL

Libraries : The new Public Library at Ananda Coomaraswamy Mawatha has been completed and opened for the public. Due to the extended facilities now available, this Library is very popular among the reading public. Work on the Maligawatte Branch Library is in progress.

Markets : St. John's Fish Market Complex which is being constructed by V.D.A. is nearing completion. Work on the new Markets at Kotahena, Borella and Nagalagam Street are in progress. Work on the Maligawatte Market has been completed. Restoration work on the old Town Hall also has been completed. Work on the new vegetable market complex at Pettah is in progress.

Parks and Playgrounds : Work on the Havelock Park and Playground have been completed.

Fire Services : The Council has purchased Rs. 26 million worth of Fire Fighting Equipment with the assistance of the Insurance Corporation of Sri Lanka and a major portion of the equipment is due to arrive shortly. The following proposals for the improvement of the Fire Services are now under consideration—

- (a) Construction of a modern Fire Bridge Headquarters at D. R. Wijewardena Mawatha ;
- (b) Opening of sub-stations in the City of Colombo with a view to giving a better service to the City and the suburbs ;
- (c) To provide advanced training in modern Fire Fighting Techniques ;
- (d) To organise a Volunteer Fire Brigade in the City to reinforce the present Fire Fighting Services.

Health : Nutrition Education Project and Health Education work are being continued. 300 Community Development Councils have been formed. Entomological Surveys and Night Blood Filming is being continued and 270,000 slides have been obtained in twelve Wards.

The Nutrition Education Project is an experimental-cum-research project designed to improve nutritional status of the pre-school children by educating their mothers. The results have been very encouraging and in the light of this experience, it is proposed to extend this to cover the entire pre-school population in the City.

An initial survey of Filiarisis (positive cases) in the City has been completed in 31 Wards. All the equipment from WHO and the UNDP required for this Project has been received. Vector Control operations to control breeding sites of mosquitoes which are responsible for the trans-

mission of Filiarisis is being done throughout the City and spraying operations are being carried out on a weekly cycle.

Environmental Health and Community Development in Slums and Shanties has been undertaken with NICEF assistance. Under this Project, 1,300 bucket latrines have been converted into sanitary water-sealed latrines. It is proposed to convert 3,200 bucket latrines before 1983. 56 male and 42 female Community Health Workers have been trained by the Council and they are engaged on this Project to maintain environmental health and to promote community development in the slums of the City.

23 School Health Councils have been formed, particularly in the less privileged schools to promote environmental sanitation in the schools, and to educate the children on topics pertaining to health.

200 Community Development Councils are actively engaged in improving environmental health, Health Education and in providing Vocational Training particularly for the women in the slums.

Cleansing Services: Cleansing Services are continued and ploythene bags have been introduced to collect the garbage in houses, boutiques and store them at temporary dumps pending removal. To improve this service, a bank loan has been obtained and 12 vehicles from Japan are expected shortly.

TOWER HALL THEATRE FOUNDATION

Theatre Workshop: For the first time in Sri Lanka, a Theatre Workshop of a bigger magnitude was conducted for four months with the kind assistance of the Government of India. Five Indian experts from the Schol of Drama in New Delhi participated in the Workshop and four Plays were produced.

Film Festivals: The German Democratic Republic had its Seventh Film Festival and the USSR its Fifth Film Festival at the Tower Hall.

Siri Sangabo Abroad: The new version of 'Siri Sangabo' was shown at the Sixth Festival of Asian Art in Hong Kong and thereafter in the People's Republic of China and Thailand. Due to popular demand there have been repeat performances in these countries. Our participation in these countries has been of tremendous publicity value for Sri Lanka Theatre and the Arts.

Chitrasena Dance Festival: A Dance Festival presenting Chitrasena and Vajira was conducted at the Tower Hall from the 14th of January to 26th of January, 1981. Twelve different ballets were presented during this period.

Old Favourites: Old favourite songs of Tower Hall era were recorded by the Tower Hall Theatre Foundation and 2,000 cassettes containing the most popular songs of old stars were put to the market for sale at the Foundation to collect funds.

Drama Festival: A ten-day Drama Festival was conducted with accomplished success to assist and encourage the Producers, Directors and Artists. The following plays were staged—

1. Oedipus.
2. Kelani Palama.
3. Suba Saha Yasa.
4. Sri Wickrema.
5. Ekhadhipathi.
6. Merchant of Venice.
7. Hunuwataya Kathawa.
8. Ratuhettakari.
9. Samudra Devi.
10. Siri Sangabo.

The hon. Minister for Manipay (Mr. V. Dharmalingam) raised certain matters regarding housing. I like to bring to the notice of the hon Member as well as the House the follow-

[பி. சி. குடிசை கணக்க]
ing statistics pertaining to the Jaffna
ed and under construction, electorate-
ed and under construction, electorate
wise, are as follows :—

Kayts	..	210
Vaddukodda	..	177
Kankesanturai	..	170
Manipay	..	65
Kopay	..	181
Udupiddy	..	150
Point Pedro	..	309
Chavakachcheri	..	428
Nallur	..	65
Jaffna	..	316
Kilinochchi	..	65

There are about 25,000 houses under construction all over the Island at the moment which is part of the 100000 housing unit programme.

The 40 houses programme as promised by the Hon. the Prime Minister will be continued by giving priority to the completion of houses under construction. It would be pointless to commence new schemes without completing the ones already under construction, when there is an acute shortage of building materials in the country.

If there are no existing schemes under construction in any particular electorate, then a new scheme will be started in that electorate, for example—in Manipay Electorate and the Nallur Electorate and Kilinochchi Electorate the numbers seem to be very low. Therefore, new schemes will have to be commenced in these electorates.

MODEL VILLAGES—JAFFNA DISTRICT :

Rajakiramam in the Udupiddy electorate consists of 85 houses, which have been built.

Another Model Village called Vasanthapuram consisting of 80 houses is under construction in the Kankesanturai Electorate.

The following are in the planning stages :—

- (1) Sinnamadu—Kayts 90 houses
- (2) Santhai, Vaddukodai 50 houses
- (3) Kakaitivu, Kayts 50 houses
- (4) Vasavilan, Kop. 50 houses
- (5) Thevarai-alli, Udupiddy 65 houses
- (6) Mathumariamman Kovil, Point Pedro 50 houses
- (7) Eruthidal, Chavakachcheri 50 houses
- (8) Pulliyan Kulavalevu, Nallur 50 houses
- (9) Marathondikaddu, Jaffna 42 houses

It appears that no Model Village has been planned for Manipay Electorate yet. I request the member for Manipay to identify an area so that we could commence a Model Village programme in his Electorate.

The hon. Member referred to Development Councils. The Ministry of Local Government, Housing and Construction has appointed several Committees to study the work of the Development Councils. All what has been promised by the Hon. Prime Minister regarding Development Councils will be undertaken. It is our intention to make the Development Councils a success with the assistance of all hon. members and the public.

His Excellency the President is reviewing periodically the work of the Development Councils with a view to achieving the objectives of the Development Councils.

The hon. Member for Manipay also referred to the water supply scheme for Chunnakam. As the Railway authorities have not been able to give the two wells in Chunnakam, new wells are under construction. There is a lot of rock-blasting involved in digging these new wells and the emergency situation in that area had prevented the use of

blasting explosives. This matter will be expediated. All other work in connection with this water supply scheme has been completed.

our Ministry. I have also distributed copies of this Progress Report to all hon. Members of Parliament.

To save time, I have only read extracts from the Progress Report of

I am also tabling the Sinhala version of this for inclusion in HANSARD.

නියෝජ්‍ය පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමාගේ කථාවෙහි සිංහල පිටපත

SINHALA TEXT OF THE SPEECH OF THE HON. DEPUTY MINISTER OF LOCAL GOVERNMENT, HOUSING & CONSTRUCTION

உள்ளூராட்சி, வீடமைப்பு பிரதி அமைச்சரது பேச்சின் சிங்களவாக்கம்

1-හැඳින්වීම

1.1 නිවාස සංවර්ධනය

පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය නිවාස 1,00,000 ක් තැනීම සඳහා අරඹා ඇති සිය වැඩ සටහන දැඩි උනන්දුවෙන් හා උදෙසාගයෙන් සුස්තව ක්‍රියාත්මක කර ගෙන යයි. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා උප වැඩසටහන් කීපයක්ම අරඹා තිබේ. ඒවා මෙසේය:—

- නාගරික නිවාස සම්පාදන වැඩ සටහන,
- අත්කම් නිවාස වැඩ සටහන,
- ආදර්ශ ගම්මාන වැඩ සටහන,
- රාජ්‍ය නිලධාරීන් නිල නිවාස තැනීමේ වැඩ සටහන සහ
- ජන ද කොන්විදාය නිවාස සම්පාදන වැඩ සටහනයි.

නිවාස ණය දීමේ වැඩ සටහනද ඇතුළුව මෙම සියළුම වැඩ සටහන් යටතේ මේ දක්වා තනා නිම කොට ඇති නිවාස ඒකක සංඛ්‍යාව 35,000 ක් පමණ වේ. ඉදිකිරීම අරඹන ලදුව විවිධ අවධි දක්වා වැඩ නිම කොට ඇති නිවාස සංඛ්‍යාවද එපමණ වේ. මේ අනුව මෙම දෙවර්ෂයටම වැටෙන නිවාස ඒකක සංඛ්‍යාව දළ වශයෙන් 70,000 කි.

1.2 ජල සම්පාදන

1981-1990 දක්වා වන කාලසීමාව පානීයජනය සැපයීමේ හා සනීපාරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර දශකය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ 1990 වන විට ලොව සියළු දෙකටම පිරිසිදු බොන වතුර සනීපාරක්ෂක පහසුකම් සැපයීමය. අප රටේ සම්පූර්ණ ජනතාවටම පිරිසිදු ජලය ප්‍රමාණවත් තරමින් හා ස්ථිරභාරය පහසුවෙන් ලබාගත හැකි මාර්ග සපයාදීම සඳහා වූ සැලැස්මක් මගේ අමාත්‍යාංශය විසින් උනන්දුවෙන් ක්‍රියාත්මක කර ගෙන යනු ලැබේ.

1:3 මධ්‍යම පරිසර අධිකාරිය

මධ්‍යම පරිසර අධිකාරිය 1980 අංක 47 දරණ ජාතික පරිසර පනතේ විධිවිධානයන් ප්‍රකාර 1981 අගෝස්තු මස පිහිටුවන ලදී. මෙම අධිකාරිය, ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම හා කළමනාකරණ සම්බන්ධයෙන් "පුරෝගාමී සංවිධානය" හා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කරන සංවිධානය ලෙසින් ක්‍රියා කරනු ඇත. රජයේ වෙනමත් සංවර්ධන ප්‍රයත්නයන් හි බලපෑම රටේ පරිසර පද්ධතියට හා සම්පත් පදනමට ඉතා සැලකිය යුතු ප්‍රමාණයකින් දැනෙන්නට පටන් ගෙන තිබේ. එහෙයින් ජාතික පරිසර ව්‍යවස්ථා සංග්‍රහයක් සංවර්ධනය කිරීම, පෘථිවික අධ්‍යයන පරිපාටි සැකසීම, පරිසරයට ඇති වන බලපෑම් තක්සේරු කිරීම, සුදුසු නීති සකසා ගැනීමට ක්‍රියා කිරීම, පර්යේෂණවල යෙදීම හා පුද්ගලයින් පුහුණු කිරීම යන කාර්යයන් පිළිබඳ වගකීම මෙම අධිකාරිය විසින් දරනු ලබනවා ඇත.

[පී. සී. ඉබ්‍රාහිම මහතා]

1.4 සංවර්ධන සභා පිළිබදීම

1980 අංක 35 දරන සංවර්ධන සභා පනත ක්‍රියාත්මක බවට පැමිණියේ 1980 ජූනි 22 වන දින සිටය. පරිපාලන දිස්ත්‍රික්ක 24 ගි සංවර්ධන සභා 24 ක් පිහිටුවීම සඳහා සංවර්ධන සභා ඡන්ද පවත්වන ලදී. දිස්ත්‍රික්ක 7 ක සංවර්ධන සභා සඳහා මැතිවරණ පැවැත්වීමේ නැත. ඉතිරි දිස්ත්‍රික්ක 17 තේ සංවර්ධන සභා සඳහා 1981 ජූනි මස 4 වන දින මැතිවරණ පැවැත්විණි. සංවර්ධන සභාවලට දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කරනු ලැබුයේ 1981 ජූනි මස 15 වන දිනය.

කලින් පැවති සුළු නගර සභාවල හා ගම්පහාවල සියළුම වත්කම් හා බැරකම් 1981. 07. 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධන සභාවලට පවරන ලදී. සංවර්ධන සභාවල පළමු රැස්වීම් පවත්වන ලද්දේ 1981 ජූලි මස 20 වන දිනය. සංවර්ධන සභා පනත යටතේ මෙන්ම පැවරී තිබෙන විෂයයන් සම්බන්ධ සිය වාර්ෂික සංවර්ධන සැලසුම් සංවර්ධන සභා විසින් දැන් සකස් අකාට ගෙන තිබේ.

1981 අංක 45 දරන සංවර්ධන සභා (සංශෝධන) පනත පනවන ලද්දේ, සංවර්ධන සභාවල බලතල, ක්‍රියාත්මක කිරීමේලියා සහ කාර්ය හා කර්තව්‍යය ඉටු කිරීමේලියා ජනතාව ඵලදායී ලෙස සහභාගිවීම සහතික කරනු පිණිසය. මෙම සංශෝධනය නිසා දිවයිනේ තිබෙන 4,486 ක් වන සෑම ග්‍රාමයේ වා තිලධාරී කොට්ඨාශයකම ග්‍රාමෝදය මණ්ඩලයක් බැගින් පිහිටුවීමට ඉඩකඩ සැලසින. තවද, සෑම සහකාර දිස්ත්‍රික් කොට්ඨාශයකම ප්‍රාදේශීය මණ්ඩලයක් බැගින් පිහිටුවීමට ද එයින් විධිවිධාන සෑ සින. ග්‍රාමෝදය මණ්ඩලවල පළමු රැස්වීම් 1981 ඔක්තෝබර් මස 15 වන දින පවත්වන ලදී. මේ දක්වා ග්‍රාමෝදය මණ්ඩල 3,838 ක් පිහිටුවා තිබේ.

ග්‍රාමෝදය මණ්ඩල විසින් ක්‍රියාත්මක කැරෙන සම්පත් සමීක්ෂණයක් 1981 නොවැම්බර් මස 16 වන දින අරඹන ලදී. ප්‍රාදේශීය මණ්ඩලවල පළමු රැස්වීම් 1982 ජනවාරි මස 1 වන දින පවත්වනු ලබනවා ඇත.

1:5 අමාත්‍යාංශයේ ජංගම කාර්යාලය

1981 වර්ෂය තුළදී කන්සන්නද්‍රේ, අම්බලන්ගොඩ, මාවතලේල, දඹුල්ල හා ත්‍රිකුණාමලය යන ඡන්ද කොට්ඨාශවල ජංගම කාර්යාල පහක් පවත්වන ලදී. ජංගම කාර්යාලයේ ප්‍රධාන අරමුණ වනුයේ පරිපාලනය ජනතාවට සම්ප කිරීම සහ ඔවුන් හා මුණට මුණලා කරන කතාබහෙන් සහ ස්ථානිකවම කරන පිරික්සීම් මගින් ජනතාවගේ ප්‍රශ්නවලට අප්‍රමාද විසඳුම් සෙවීමය.

අමාත්‍යාංශයේ ජංගම කාර්යාල වලින් ප්‍රයෝජන ගැනීමට ජනතාව විශාල වශයෙන් ඉදිරිපත් වූ අතර ඒවා ඔවුන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්විය. අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තු වල හා සංස්ථාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැටුට නියෝග මගේ නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් මෙම කාර්යාල මෙහෙය වන ලදී. දික්කපතිවරුන් ප්‍රමුඛ දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් ද ජංගම කාර්යාලවලට ක්‍රියාශීලීව සහභාගි වූහ. එම කාර්යාල පැවැත්වෙන සෑම අවස්ථාවකම අමාත්‍යාංශයේ හා එහි සංවිධානවලින් ඉටු කැරෙන වැඩ කටයුතු පිළිබිඹු කරන කුඩා පරිමාණයේ ලා ප්‍රදර්ශණයක් ද පවත්වන ලදී.

1:6 ශ්‍රී ලංකා ඉදිකිරීම් කටයුතුන්හ අභ්‍යන්තර ව්‍යාපෘතිය

මෙරට ඉදිකිරීම් කටයුතුන්හට අවශ්‍ය සේවකයින් පුහුණු කිරීම සඳහා වැඩ සටහනක් සංවිධානය කරනු වස් ලෝක බැංකුවෙන් රුපියල් දස ලක්ෂ 194.5 ක් පමණ අධාර සපයා තිබේ. මෙම වැඩ සටහනෙන් බලාපොරොත්තු වන්නේ, ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩ සටහනේ අවශ්‍යතාවන් ඉටු කළ හැකි එක තත්ත්වයට ඉදිකිරීම් කටයුතුන්හ පමුණුවනු පිණිස පුහුණු මිනිස් ශ්‍රම සැපයුම් වැඩ කිරීම සහ ශිල්පීය කළමනාකරන විශේෂ ශු භාවයේ මට්ටම වැඩි දියුණු කිරීමය. මෙම ව්‍යාපෘතිය සැලසුම් කොට තිබෙන්නේ එය ක්‍රියාත්මක වන තුන් අවුරුදු කාලසීමාව තුළදී පහත දැක්වෙන පරිදි පුහුණුවීමට ඉඩ කඩ සපයනු පිණිසය:—

- (අ) අධිකෂණය යටතේ සරල ඉදිකිරීම් ශිල්පීය කටයුතු කිරීමට හැකිවන මට්ටමට, 45,000 පමණ දෙනාට ඉදිකිරීම් ශිල්පීය දස්කම් ලබාදීමට.
- (ආ) ඉදිකිරීම් සේවකයින් 9600 ක් පමණ දෙනෙකුගේ දස්කම් උසස් කිරීමට.
- (ඇ) යාන්ත්‍රික ක්‍රියාකරුවන් 1800 ක් පමණ දෙනෙකු නිවැරදි මෙහෙයුම් හා නඩත්තු කාර්ය පරිපාටි ගි පුහුණු කිරීමට.
- ...
- (ඈ) වැඩ පරිපාලකයින් 900 දෙනෙකුට පමණ අධිකෂණ හා තත්ව පාලක පුහුණුව සැපයීම.
- (ඉ) පලපුරුදු ජ්‍යෙෂ්ඨ වැඩ කළමනාකරුවන් 80 දෙනෙකු පමණ වැදගත් වැඩ සැලසුම් කාර්යයෙහි හා කළමනාකරණයෙහි පුහුණු කිරීමට.

1:7 ආදර්ශ ගම්මාන

ආදර්ශ ගම්මාන සංවර්ධන වැඩ සටහනට මහජනතාවගේ අනුකූලතාව ලැබී ඇති අතර එය දැන් අති විශාල පරිමාණයෙන් වැඩෙමින් පවතී. මේ දක්වා දිවයින පුරා සාමූහිකව ගත් විට නිවාස ඒකක 40514 කින් යුක්ත ආදර්ශ ගම්මාන 142 ක් තනා නිම කොට තිබේ. ආදර්ශ ගම්මාන වැඩ සටහන යටතේ අපේක්ෂා කරනුයේ නිවාස තැනීම පමණක් නොවේ. විදුලිබලය, පුළුස් මධ්‍යස්ථාන, කඩ කාමර ආදිය ද ඇතුළු මූලික හා පොදු පහසුකම් ද, කෘෂිකාර්මික හා කුඩා පරිමාණ කර්මාන්ත කටයුතු පදනම් කර ගත් ස්වයං රැකියා අවස්ථා ද මෙම වැඩ පිළිවෙල යටතේ සපයනු ලැබේ. ආදර්ශ ගම්මාන සංවර්ධන වැඩ සටහනේ ප්‍රධාන අදහස වනුයේ වාසස්ථාන තැනීමට මෙන්ම නිෂ්පාදනය නැංවීමට හා රැකියා නියුක්තිය වැඩි කිරීමටත් නිවාස සම්පාදන කාර්ය යොමු කිරීමය.

1:8 ගම් උදාව 81—ග්‍රාමෝදය ව්‍යාපාරයේ 3 වන සංවත්සරිකය

ග්‍රාමෝදය ව්‍යාපාරයේ තුන්වන සංවත්සරිකයේත් සවයට කටයුතු 1981 ජූනි මස 20 වන දා සිට ජූලි මස 3 වන දා දක්වා තිස්සමහරාමයේ දී පවත්වන ලදී. එම අවස්ථාවේ දී පැවැත් වූ ප්‍රදර්ශනයට සහභාගි වූ සංවිධාන සම්පූර්ණ සංඛ්‍යාව 251. මෙම සංඛ්‍යාව සමන්විත වූයේ රාජ්‍ය සංස්ථා හා මණ්ඩල 149 කින්, පොදුගලික අංශයේ සංවිධාන 30 කින් හා ආදර්ශ ගම්මාන 72 කිනි. ප්‍රදර්ශන භූමියට ඇතුළුවීම සඳහා ප්‍රවේශපත්‍ර ලෙසින් නිකුත් කරන ලද්දේ මිල රු. 2 ක් වූ ලොතරැයි ටිකට් පතය. ප්‍රදර්ශනයෙන් හා ලොතරැයිසයන් ලද ලාභය රුපියල් දස ලක්ෂ 5.5 කි. එම අතිරික්තය, නිවාස සපයනු ලැබීමට ඉතාම සුදුසු තත්වයේ සිටින නිවාස අතිමි දීලීල ජනයාට නිවාස සැපයීම සඳහා ජාතික නිවාස සංවර්ධන අරමුදලට බැර කරන ලදී.

ග්‍රාමෝදය ව්‍යාපාරයේ සතරවන සංවත්සරිකය, එම තුන්වන සංවත්සරිකය පැවැත් වූ පිළිවෙලටම හා පරිමාණයෙන්, 1982 ජූනි මස 20 වන දා සිට ජූලි මස 3 වන දා දක්වා දැමුල්ලේ පවත්වනු ලබනවා ඇත. එසේ වුවද, අම්පාර හා රිස්සමහරාම ප්‍රදර්ශන භූමි මෙන් නොව මෙවර ප්‍රදර්ශන භූමිය ප්‍රදර්ශනය අවසානයේ දී නිහැනිම ආදර්ශ ගම්මානයක් බවට පත්වන ලෙසින් කටයුතු යෙදෙනු ලබනවා ඇත.

1:9 නැගරික සංවර්ධනයට නැගරික සංවර්ධන අධිකාරියෙන් ඉටුවන වැඩ කොටස

1:10 ඉඩම් ඵලදායක ලෙස පාවිච්චියට ගැනීම

කොළඹ කොටුවේ මධ්‍ය ප්‍රදේශයේ ම වූ ඇට්ලන් වතුරුයට අයත් හරිහැටි ප්‍රයෝජනයට නොගත් අක්කර 16 ක ඉතාම වටිනා භූමි භාගය බොහෝ කලක සිටම පැවැතීමේ අසේබන පෙනුමෙන් යුත් පෙදෙසක් ලෙසය. මෙම භූමි භාගය මුළු දිවයිනේම පිහිටි වඩාත්ම වටිනා බිම් කොටස විය හැකි ය. එසේ වුව ද, මෙම පෙදෙස ප්‍රතිසංවර්ධනයට භාජනය කිරීම භාරගත හැකි සංවිධානයක් නොවීය.

නැගරික සංවර්ධන අධිකාරිය පිහිටුවීමෙන් පසු මෙම බිම් පෙදෙස පර්වස් එක රුපියල් 1,50,000/- ගණපත් පොදුගලික අංශයට විකිණීමට හැකි විය. දැන් ඇට්ලන් වතුරුයේ විශාල පරිමාණයේ වාණිජ ව්‍යාපෘති හතරක් අරඹා තිබේ. මින් දෙකක් හෝටල ගොඩනැගිලි වන අතර අනිත් දෙක බංකු ගොඩනැගිලිය. මෙම ව්‍යාපෘති හතරේ ආයෝජනය එකට ගත් විට රුපියල් දස ලක්ෂ 4,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ආයෝජනය නිසා රට තුළට විදේශ විනිමය ලැබීමේ අවස්ථා සිදු වී තිබෙනවා පමණක් නොව අදාළ ව්‍යාපෘති යටතේ කෙළින්ම මෙන්ම අනියම් ආකාරයෙන් රැකියා අවස්ථා බිහිවී තිබේ.

වාර්මර්ස් ධාන්‍යාගාර ගොඩනැගිලි හා මැනිං වෙළඳහල පිහිටා තිබෙන දළ වශයෙන් අක්කර 25 ක් පමණ වූ භූමි භාගය වාණිජ අංශයෙන් බලන විට ඉතා වටිනා බිම් පෙදෙසකි. මෙම ඉඩම් තදබල උන උපයෝගීකරණයට හොඳ උදාහරණයක් ලෙස දැක්විය හැකිය. තව අංශයකින් බලන විට එය වාණිජ වශයෙන් වැදගත් වන පෙදෙසක් මැද පිහිටි ඉඩම් වැරදි ආකාරයට පරිහරණය කිරීමක් ද වේ. තවද, මෙම පෙදෙසෙහි ආහාර ගබඩා පිහිටීම නිසා කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයෙහි වාහන තදබදය බෙහෙවින්ම උග්‍රවී තිබේ.

නැගරික සංවර්ධන අධිකාරිය දැන් මැදගොඩවත්තෙන් පහත් ඉඩම් අක්කර 15 ක් ගොඩකර ඇති අතර ගබඩා ගොඩනැගිලි කීපයක් තනා තිබේ. වර්මර්ස් ධාන්‍යාගාර ගබඩා මැනිං වෙළඳහල් ආහාර ගබඩා සියල්ලම හෙතෙසේ පිහිටුවීමට එකී ගොඩනැගිලි ප්‍රමාණවත් වනු ඇත. මෙසේ මෙම ආහාර ගබඩා ඉවත් කිරීමෙන් කොළඹ කොටුව හා පිටකොටුව පෙදෙස්වලින් වාණිජ සංවර්ධනය සඳහා වටිනා ඉඩම් ප්‍රමාණයක් ලැබෙනු ඇත. සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමේ ප්‍රතිඵලය ලෙසට කොළඹ පිහිටි තවත් මෙබඳු කාර්යස්ථාන කිහිපයක් වැඩිදුරටත් වැඩිදුරටත් පිහිටුවීමට හැකි වනු ඇත.

1:11 අරමුදල් උපයා ගැනීම

නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය තුන් අවුරුද්ද තුළ ඉඩම් විකිණීමෙන් රුපියල් දස ලක්ෂ 200 ක් උපයා ගෙන තිබේ. ඊට අමතරව මුදල් රජයෙන් යෙදවීමක් කරනු නොලැබේ. වැටුප් ගෙවීමේ විෂයදී ආදි අධිකාරිය අවශ්‍ය සියළුම විෂයදී එය විසින් සපයා ගනු ලැබේ.

ඉඩම් විකිණීමෙන් ආදායම ලබාගැනීමට අමතරව, නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යයන් නිසා අනියම් ආකාරයෙන් සිදුවන්නට මත පැදී තිබෙන සංවර්ධනයෙන් රටේ ආර්ථිකයට ඇතිවී තිබෙන ප්ලාසා බලපෑම අති විශාලය. එදී, ඡේරටන්, ප්‍රාන්ස් ඒෂියා ආදී හෝටල හැදීම අරඹා තිබෙන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතියට බෙහෙවින් හෝටල ඉඩපහසුකම් අවශ්‍යව තිබෙන අවස්ථාවකය.

රජය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් කටයුතු සඳහා කිරීමට භාරගෙන තිබෙන ආයෝජනය රුපියල් දස ලක්ෂ 1,214 ක් පමණ වේ. පොද්ගලික අංශය විසින් නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිවල සරණ අයෝජනය, එම ව්‍යාපෘති නිම වූ විට රුපියල් දස ලක්ෂ 10,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට ඉදිකෙරෙන බැංකු ගොඩනැගිල්ල රික්තවීමෙන් පාරේ සාදි පු සංකීර්ණය, කාර්යාල වශයෙන් භාවිතා කිරීමට අපේක්ෂා කරන වෙනත් ගොඩනැගිලි ආදී වාණිජ ඉදිකිරීම් වැඩ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ජනනය කොට තිබෙන පොද්ගලික අංශයේ ආයෝජනයන්ට උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

1:12 සැලසුම් සම්පාදන කාර්යය

නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉටුවන තවත් වැදගත් වැඩ කොටසක් නම් නාගරික සංවර්ධන අධිකාරි ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත් කොට තිබෙන ප්‍රදේශ සඳහා සැලසුම් සම්පාදනය කිරීමය. ගොඩනැගිලි ඉදිකිරීම් පාලනය කරන රෙගුලාසි තිබීමත් එම රෙගුලාසිවල නියමයන් තදින්ම පිළිපැදීමත් ඕනෑම නගරයක් සැලැස්මක් අනුව සංවර්ධනය කිරීමේ කාර්යයට ඉතාම වැදගත් වේ.

කොළඹ නගරය තුළත් තදාසන්න ප්‍රදේශ තුළත් අදාළ පළාත් පාලන අංශතනවලින් කිසිදු පුර්ව අනුමැතියක් නොලබා ඉදිකොට තිබෙන නොඑසේ නම් ඉදිකරගෙන යන ගොඩනැගිලි ගණනාවක් තිබෙන බව මැනවදී එම ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකින් පෙනී ගොස් තිබේ.

කොළඹ නගරයේ ජල සම්පාදනය, කසල ශෝධනය, මතුපිට ජලාපවහනය යන මේවාට පාදකව තිබෙන පහසුකම් බිදවැටෙන තත්ත්වයටම වෑහේ පැමිණ තිබේ. මෙම අර්බුදකාරී තත්ත්වය මහජනයාට මතුපිටින් පහසුවෙන් පෙනෙන්නේ නැත. තවද, කිසිදු පාලනයක් නොමැතිව, නොසෙක් ආකාරයේ ගොඩනැගිලි ඉදිකරගෙන ගියහොත්, වැසිකල් යත්තට ප්‍රථම කොළඹ නගරය දැරිය නොහෙන වාහන තදබදයක් පවතින්නා වූ කසල ශෝධනය හා ජලසම්පාදනය ක්‍රියා වීරහිත තත්ත්වයට පත්, මතුෂ්‍ය වාසයට තුනුසුසු පරිසරයකින් යුත් හුදු කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත්වනු ඇත.

කොළඹ නගරය මෙම තත්ත්වයට පත්වීමෙන් බේරා ගැනීමට පොදු එකඟත්වයකින් දරණ ප්‍රයත්නයකුත් සැලැස්මක් අනුව ක්‍රියාත්මක කැරෙන වැඩ පිලිවෙලකුත් එහි කැවෙන ඉදිකිරීම් කටයුතු ආදිය තදින් පාලනය කිරීමකුත් අවශ්‍ය වන්නේය. මෙම අරමුණ ඉටුකර ගනු වස්, වැරදි ආකාරයෙන් ක්‍රියා කරන සංවර්ධනයකින් හා ඉදිකරන්නන් සම්බන්ධයෙන් උචිත පියවර ගැනීමට අවශ්‍ය බලතල නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබිය යුතුය. ජනාධිපති උතුමාණන්ගේ සහභාගිත්වයෙන් යුත් කැබිනට් අනුකමවීමක මාර්ගෝපදේශකත්වය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය මේ අංශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබේ.

2. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

2:1 නිවාස සංවර්ධනයට ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉටුවන වැඩ සටහන

1979 අප්‍රේල් මස 1 වන දින සමුදායී ආරම්භ කරන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රජයේ මූලික කටයුතු සඳහා වන නිවාස ලක්ෂයක් ඉදිකිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම භාර කරන ලදී.

1970 සිට 1977 දක්වා කාල සීමාව තුළ වාර්ෂික ආයෝජන රටාව වී තිබුණේ කෙලින්ම රජයෙන් නිවාස ඉදිකිරීමට මෙන්ම නිවාස ණය දීමටත් රුපියල් දස ලක්ෂ 50 ක් පමණ ආයෝජනය කිරීමට. 1978 න් පසු මේ ආයෝජන රටාව, මෙහි පහත දැක්වෙන සටහනෙන් පෙනෙන අගුරු විඛේමය ජනක ලෙසට වෙනස් වී ගොස් තිබේ.

වර්ෂය	වැය කළ මුදල
1978 ... රුපියල් දස ලක්ෂ	198.5
1979 ... රුපියල් දස ලක්ෂ	423.2
1980 ... රුපියල් දස ලක්ෂ	1,110.2
1981 ... රුපියල් දස ලක්ෂ	1,020.0
එකතුව : ... රුපියල් දස ලක්ෂ	2,751.9

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වැඩකටයුතු වල ලොකුම බලපෑම ඇතිව තිබෙන්නේ ග්‍රාමීය නිවාස සම්පාදන අංශයටය. විමර්ශන කරන ලද පරිපාලන ක්‍රමය යටතේ, ආදර්ශ ගම්මාන පිරිවුණීම හා අත්කම් නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම තුළින් ග්‍රාමීය ජනතාව බෙදිරියමත් කොට සිය වැයසේචාන තනාගනු වස් අති විශාල ප්‍රයත්නයකට යොමු කර තිබේ.

මෙහි නිවාස තැනීමේ කාර්ය කරණකොට ගෙන ග්‍රාමීය ආවර්ණයෙහි කලින් නොතිබුණ පිහිදීමක් හා ක්‍රියාශීලී බවක් ඇති දී තිබෙන අතර එය ග්‍රාමීය ප්‍රදේශවල ආවර්ණ හා සමාජසිය සංවර්ධනයට හේතුවන ඉතා වැදගත් සාධකයක් ලෙස එකක් වනු නොඅනුමානය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නවත් වැදගත් ලක්ෂණයක් නම් ස්වාධීනවම ආදායම් උපයා ගැනීමට ඊට තිබෙන හැකියාවය. දෙවැරදක් පමණ වන කෙටිකාල සීමාවක් තුළදී රුපියල් දස ලක්ෂ 100 පමණ වන ආදායමක් ඇති කොට ගැනීමට ඊට හැකි වී තිබේ. මෙම මුදලින් රුපියල් දස ලක්ෂ 76 ක් උපයා ගෙන තිබෙන්නේ නිවාස පිහිනීමෙනි.

සමාජයේ බෙහෙවින්ම දිළිඳු ජනයාට නිවාස සැපයීම සඳහා ස්වේච්ඡා ගෙන ආධාර මුදල් ප්‍රයෝජනයට ගෙන පිරිවුවන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විශේෂ අරමුදල රුපියල් දස ලක්ෂ 12 දක්වා දැන් වැඩ වී තිබේ. මෙම අරමුදල තර කිරීමට වඩාත්ම උපකාර වූයේ ගම් උදාව ලෝකරැසිය හා පුද්ගලික වැනි පියවර වලින් උපයන ලද ආදායමයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වැඩකටයුතු නිවාස හා ඉඩම් වෙළඳ පොලටද කෙළින්ම බලපෑ තිබේ. 1981 වර්ෂය තුළ දී විශේෂයෙන් මි කොළඹ හා නදාසන්න ප්‍රදේශවල ඉඩම් මිල හා ගෙවල් කුලී සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී තිබෙන බව පෙනී යනු ඇත.

ප්‍රධාන වශයෙන්ම මෙම තත්ත්වයට හේතු වී තිබෙන්නේ කෙලින්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් කරනු ලබන වැඩකටයුතු හා පෙද්ගලික අංශයට සිත්ගන්නා දිරිගැන්වීම් වැඩි ලැබෙන්නට සමත්වූ පෙද්ගලික අංශයේ නිවාස සම්පාදන කටයුතු වලට දිරිදීමය.

2 : 2 සෘජු ඉදිකිරීම් වැඩ සටහන

මෙම වැඩ සටහන සැලසුම් කොට තිබෙන්නේ දැනට නාගරික පෙදෙස්හි පවත්නා නිවාස හිඟය ලිහිල් කරනු පිණිසය. අගනුවර නිවාස හිඟය ලිහිල් කිරීමට අනුගමනය කැරෙන උපය මාර්ගය නම් එහි සිට පහසුවෙන් ගමන් කළ හැකි දුරප්‍රමාණය තුළ මැනවින් ඒකබද්ධ කළ, අංග සම්පූර්ණ වාස පෙදෙස් ඇති කිරීම සහ නගරයේ අසනුවදායක පෙදෙස් ප්‍රතිසංවර්ධනය කිරීමය. මෙම වැඩ සටහන යටතේ නිවාස ඒකක 9190 ක් තනා නිම කොට තිබේ. මෙතෙක් කොට ඇති සම්පූර්ණ ආයෝජනය රුපියල් දස ලක්ෂ 1,470.6 කි.

2 : 3 අත්කම් නිවාස වැඩ සටහන හා ආදර්ශ ගම්මාන වැඩ සටහන

මෙම වැඩ සටහන ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක කෙරෙන්නේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වලය. මෙම වැඩ සටහන යටතේ රජය විසින් නිවාස තැනීමට සුදුසු ඉඩම් ගොඩනැගිලි ද්‍රව්‍ය හා ශිල්පීය උපදෙස් ලැබෙන්නට සලස්වනු ලබන අතර ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය ශ්‍රමය සපයනු ලබන්නේ නිවාස ලඝුක පුද්ගලයින් විසිනි. 1981 ජූලි මාසයේ මස අගවන විට නිවාස ඒකක 11,969 ක් තනා නිමවන ලදී. මෙම වැඩසටහන් යටතේ මේ දක්වා කරන ලද ආයෝජනය රුපියල් දස ලක්ෂ 331.00 කි.

2 : 4 ජන්ද කොටසක නිවාස සම්පාදන වැඩ සටහන

මෙම වැඩ සටහන අරඹා තිබෙන්නේ වර්තමාන රජය බලයට පත්වීමේ සිද්ධිය සමරනු පිණිසය. එය යටතේ මෙතෙක් තනා නිමවා ඇති නිවාස ඒකක සංඛ්‍යාව 6,227 කි. 1982 ජූලි මාසය වන විට සෑම ජන්ද කොටසකයකටම නිවාස සම්පාදන වැඩ සටහනක් දෙපේක්ෂා කෙරේ.

2 : 5 රාජ්‍ය සේවක නිල නිවාස නැතිවීම වැඩ සටහන

මෙය ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා අරඹන ලද වැඩ සටහනකි. මෙය යටතේ දැනට නිල නිවාස ඒකක 239 ක් තනා නිම කොට තිබේ.

2 : 6 විදේශාධාර

පහත සඳහන් විදේශාධාර ලබාගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැඩ පිළිවෙල යොදා තිබේ.

- (අ) එක්සත් රාජධානියේ විදේශීය සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශයෙන් රුපියල් දස ලක්ෂ 14.5 ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය නොගසක් ලැබා ගැනීම.
- (ආ) දත්තම් නිවාස හා ආදර්ශ ගම්මාන වැඩ සටහන්හි නියුතු, නිවාස ලැබීම් වශයෙන් පෝරා සිටින පුද්ගලයින්ට ලෝක ආහාර වැඩ සටහන යටතේ ආහාර ආධාර බෙදාදීම.
- (ඇ) පර්මන් පෙබරල් ජනරජයේ ප්‍රෙබ්‍රිතික් ක්‍රමයක් පදනමෙන් ආදර්ශ ගම්මානවල ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා ආධාර දීම.

3. ජාතික නිවාස දෙපාර්තමේන්තුව

3 : 1 ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් ඉටුකරෙන ප්‍රධාන කාර්යයන් මෙසේය:—

- (අ) නිවාස ණය වැඩ සටහන ක්‍රියාත්මක කිරීම.
- (ආ) මහල් නිවාස හා නිවාස යෝජනා ක්‍රමවල නිවාස වෙන් කර දීම හා නඩත්තුව.
- (ඇ) ගෙවල් කුලී පනත, බදුකරුවන් ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනත හා නිවාස දේපල උපරිමය පනත යන නිවාස නීති ක්‍රියාත්මක කිරීම.

3 : 2 නිවාස ණය වැඩ සටහන ක්‍රියාත්මක කිරීම

1981 ගැටුම්බර් මස 30 දිනෙන් අවසන් වූ සිවු අවුරුදු කාලපරිච්ඡේදය තුළ රුපියල් දස ලක්ෂ 261 ක් වන මුදල් ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා ණය වශයෙන් ලබා දී ඇත. මීට අතිරේකව ඉන්දියානු නිවාස වැඩිදියුණු කිරීම සඳහා 1979-80 කාලය තුළදී එක් පුද්ගලයෙකු හට රු. 3,000 ක් බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රභාතය කරන ලදී. මෙම ණය මුදල ලබාදෙන ලද්දේ ආදායම් මසකට රු. 500 කට වඩා අඩු ඉන්දියානු ජනතාවටය. අපේක්ෂිත ඉලක්කය ඉක්මවන ලද නිසාත්, අරමුදල් අවසන්වීම නිසාත්, මෙම ණය ප්‍රභාතය 1980 වර්ෂයේ දී සිට අනුක්‍රමයෙන් අඩුවිය.

3 : 3 මහල් නිවාස හා සාමාන්‍ය නිවාස වෙන්කිරීම හා නඩත්තුව

ජාතික නිවාස දෙපාර්තමේන්තුව හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස වෙන්කොට දීම හා නඩත්තුව කිරීම ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ වගකීම වේ. නඩත්තුව කිරීමේ වැඩ කටයුතු දෙපාර්තමේන්තුව ඉටු කරනුයේ පොදු පහසුකම් මණ්ඩලය මගිනි. බම්බලවිටිය මහල් නිවාස යෝජනා ක්‍රමයේ නිවාස, කුලී නිවාසයන් වෙත පැවරීමට කටයුතු කෙරුණ අතර, එපරිදීම ඇන්ඩර්සන් ගෝල්ස් පිටියේ මහල් නිවාස හා දෙල්වල රෝහල් පාලී මහල් නිවාසවල අධිතිය එම කුලී නිවාසයන් වෙත පැවරීමට ද විධිවිධාන යොදනු ලැබුවේය. (ආ) මහල් නිවාස හා කොල්ලුපිටිය මහල් නිවාස ආදිය සම්බන්ධයෙන් ද මෙම ප්‍රතිපත්තියම අනුගමනය කෙරෙනු ඇත.

3 : 4 නිවාස රෙගුලාසි ක්‍රියාත්මක කිරීම

නිවාස දේපල උපරිමය නීතිය ක්‍රියාත්මක කිරීම යටතේ සිදුවී ඇති ඉතා වැදගත් සිද්ධියක් නම්, මායින සුලිය රු. 25 ට වඩා අඩු නිවාසවල අධිතිය නොමැතිවීම එම කුලී නිවාසයන් වෙත පැවරීමයි. මෙම වැඩ පිළිවෙලින් දැනට කුලී නිවාසයන් 9,000 කට සහ සැලසී තිබේ.

හානි නිවාසක් පමණක් ගිලී පුද්ගලයින්ට එම නිවාසය ස්වකීය පෙද්දේ ප්‍රයෝජනය සඳහා ආපසු ලබා ගැනීමට විධිවිධාන සලස්වමින්, ගෙවල් කුලී පනත සංශෝධනය කරන ලදී. රු. 100 කට වඩා අඩු මාසික කුලියක් සහිත වූද, 1972 වර්ෂයට පෙරාතුව බිඳ දෙන ලද්දා වූද, නිවාස හිමි තනි නිවාස හිමියනට මෙම විධිවිධානය මගින් මහත් ප්‍රයෝජනයක් සැලසෙනු ඇත. එමෙන්ම වසර 50 කට වඩා ඉහත දී ඉදිකරන ලද නිවාස කඩා ඉවත් කොට එම ඉඩම් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමටත් විධිවිධාන සලසනු ලැබිණි.

කුලී නිවාසයන් ආරක්ෂා කිරීමේදී (විශේෂයෙන් බඩවිධාන) ප්‍රධාන වශයෙන් පැමිණිලි 4,536 ක් ලැබීය. මෙයින් පැමිණිලි 3,025 ක් පිළිබඳව පරික්ෂණයක් පවත්වා තීරණයන්ට එළඹී ඇත.

3 : 5 පොද්ගලික සංවර්ධනයෝ

1979 අංක 28 දරන ලද දේශීය ආදායම් පනතේ 31 වැනි වගන්තිය යටතේ පොද්ගලික සංවර්ධනයන් නම දෙතෙක් දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුමත කර අතර, ඔවුන්ට ආදායම් බදු සහන ද සලසා දී තිබේ.

3 : 6 පරිපාලනය

මහකලපුව, කල්වුණේ, බදුල්ල, ගම්පහ හා කුරුණෑගල නගරවල නව ප්‍රාදේශීය කාර්යාල පිහිටුවනු ලැබේ. මෙම ප්‍රාදේශීය කාර්යාල පිහිටුවන ලද්දේ ප්‍රධාන කාර්යාලයේ හා මාළිගාවත් සහ අනුරාධපුර කාර්යාලවල පවත්නා වැඩ තදබදය ලීහිල් කරනු පිණිසය.

4. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

4 : 1 1981 සැප්තැම්බර් මසයෙන් අවසන් වන සිව් අවුරුදු කාලය තුළදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් විශාල පරිමාණයේ ජල සම්පාදන යෝජනා ක්‍රම 24 ක් ද, යුනිසෙප් ආධාර ලබන ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම 32 ක් ද, ග්‍රාමීය ආයතනික හා වෙනත් ජල සම්පාදන යෝජනා ක්‍රම 34 ක් ද, මතුපිට ජලාපවහන යෝජනා ක්‍රම 4 ක් ද, කසල ශෝධන යෝජනා ක්‍රම 2 ක් ද නිම කරන ලදී.

1981 පළමු කාර්තු තුන තුළ දී විශාල පරිමාණයේ ජල සම්පාදන යෝජනා ක්‍රම 8 ක් ද, යුනිසෙප් ආධාර ලබන ජල සම්පාදන යෝජනා ක්‍රම 5 ක් ද, ග්‍රාමීය ආයතනික හා වෙනත් ජල සම්පාදන යෝජනා ක්‍රම 4 ක් ද, කසල ශෝධන ක්‍රම 1 ක් ද මතුපිට ජලාපවහන ක්‍රම 1 ක් ද නිමවිණ.

විශාල පරිමාණයේ ජල සම්පාදන යෝජනා ක්‍රම 49 ක්, යුනිසෙප් ආධාර ලබන ජල සම්පාදන යෝජනා ක්‍රම 28 ක්, ග්‍රාමීය ආයතනික හා වෙනත් ජල සම්පාදන යෝජනා ක්‍රම 4 ක්, කසල ශෝධන යෝජනා ක්‍රම තුනක් හා මතුපිට ජලාපවහන යෝජනා ක්‍රම 2 ක් දැන් තහවුරු යනු ලැබේ.

1981 සැප්තැම්බර් මස 30 වනදාට අවසන් වන සිව් අවුරුදු කාලසීමාව තුළදී ජල සම්පාදන යෝජනා ක්‍රම 121 ක්, කසල ශෝධන යෝජනා ක්‍රම 3 ක් හා මතුපිට ජලාපවහන යෝජනා ක්‍රම 14 ක් සම්බන්ධ විමර්ශන කටයුතු හා සැලසුම් සම්පාදනය නිම කැරින.

දැනට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල සම්පාදන යෝජනා ක්‍රම 108 ක් මෙහෙයවීම හා නඩත්තු කිරීම කරනු ලැබේ. පළාත් පාලන ආයතන විසින් දැන් මෙහෙයවනු ලබන්නා වූත් සියළුම ජල යෝජනා ක්‍රමවල මෙහෙයවීම හා නඩත්තු ඉදිරි කාලය තුළදී මෙම මණ්ඩලය විසින් හර ගැනීමට අදහස් කැරේ. හර ගැනීමට බලාපොරොත්තු වන යෝජනා ක්‍රම සංඛ්‍යාව 76 කි.

4 : 2 විදේශීය සංවිධානවලින් ලැබෙන ආධාර

ජාතික සිට අම්බලන්ගොඩ දක්වා වන සම්පූර්ණ වෙරළබඩ ප්‍රදේශයම අත්තලිගත වන, ලෝක බැංකු ආධාර ලබන නිරිතදිග වෙරළබඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ නොයෙක් අංශයන් දැන් ඉදිකිරීමේ විවිධ අවස්ථාවන්ට එළඹ තිබේ.

මාතර නගරයේ දැනට පවත්නා ජල සැපයුම වැඩි කිරීමත් දෙමිනුවර, ගන්දර, කෝට්ටේගොඩ, දික්වැල්ල යන නගරවලට ජලය සැපයුමක් සඳහා වන මාතර ජල සම්පාදන ව්‍යාපෘතියට යන විශදම් සපයනුයේ එක්සත් රාජධානියේ විදේශීය සංවර්ධන අමාත්‍යාංශය විසිනි. මත්තරමේ ජල සම්පාදන යෝජනා ක්‍රමයට ආධාර දීමට තෙදර්ලත්තය පොරොන්දු වී සිටී.

ඩෙන්මාර්ක් රජයේ ආධාර ලබන පොලොන්නරුව හා මහලේ දිස්ත්‍රික්කවල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියට අදාළ අධ්‍යයනයන් කිරීම දැන් අරඹා තිබේ. වාමාකව්වේරිය හා කන් කසන්තුවේ වෙළඳ නගරවලට ජල යෝජනා ක්‍රම ඇති කිරීමට හා යාපනේ අර්ධදීපයේ ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය පිලිබඳ මහ සැලසුම් අධ්‍යයනයට ආධාර කිරීමට එක්සත් ජනපද ඒ. අයි. ඩී. සංවිධානය පොරොන්දු වී සිටී. තද, කන්තලේ, තම්පලගාමම, නිරාවේලි, කිත්තියා යන ස්ථාන වලටද ජලය සැපයීමට සැලසුම් කැරෙන ත්‍රිකුණාමල ජල සම්පාදන ව්‍යාපෘතියට ආධාර කිරීමට ප්‍රංශ රජය පොරොන්දු වී සිටී.

මිනුවන්ගොඩ, පොල්ගොල්ල හා අම්පාර ජල සම්පාදන ව්‍යාපෘති උපදේශක අධ්‍යයනයන් කිරීමට හා දියුණුවට ආශ්‍රිතව ජල සම්පාදන යෝජනා ක්‍රමවලට ස්විඩන් ආධාර උපයෝගී කොටගනු ඇත. හාරිස්පත්තුව හා ත්‍රිලොඛ උපදේශක අධ්‍යයනයන් සඳහා පාවිච්චි කරන්නේ පින්ලන්ත ආධාරය. දිවයින පුරා වූ ශ්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම 100 කට සුනිසප් ආධාර ලැබෙන අතර, සැලසුම් හා විමර්ශන කටයුතු සඳහා ගිල්පිය උපදේශ් ද පුනුණුවිම් හා අධිගිණන්වයද, ඉදිකිරීම් කටයුතු සඳහා විශේෂඥයා දැනුමද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වශයෙන් ලැබෙනු ඇත.

4: 3 ගුගන ජල සැපයුම් ව්‍යාපෘති

ජලය හිඟ හම්බන්තොට, අනුරාධපුර, පුත්තලම, මන්නාරම ආදී ප්‍රදේශවල නද පාෂාණයෙහි ගැඹුරු ලිං තැනීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා විශේෂඥයින්ගේ සේවය සුනිසප් සංවිධානය විසින් රජයට ලබා දී තිබේ. 1981 සැප්තැම්බර් මස වන විට ලිං 475 ක් කනිනු ලැබී අතර, ඉන් 318 ක් සාර්ථක විය. අන් පොම්ප 179 ක් දැන් සවි කොට තිබේ.

ගැඹුරු ලිං 1000 ක් දක්වා මේල වැඩ සටහන ව්‍යාප්ත කිරීමට වැඩ කරගෙන යනු ලැබෙයි.

4: 4 කොළඹ නගරයේ හා නදසන්න ප්‍රදේශවල ප්‍රධාන ජලනල ඇතුළත සුරා පිරිසිදු කිරීම හා සිමෙන්ති කපරාදු කිරීම

මෙම ව්‍යාපෘතිය අරඹන ලද්දේ කොළඹ නගරයේ හා නදසන්න ප්‍රදේශවල ප්‍රධාන ජල නලවල ධාරිතාව වැඩි කරනු පිණිසය. මීට වසර සියයකට පමණ පෙර කොළඹ ප්‍රධාන ජලනල සවි කරනු ලැබුවා සිත් පසු මෙබඳු කාර්යයක් ශ්‍රී ලංකාවේ අරඹන ලද පළමු අවස්ථාව මෙය වේ. රුපියල් දස ලක්ෂ 54 ක් පමණ වියදමින් නල මාර්ග මිටර් 47,000 ක ඇතුළත සුරා පිරිසිදු කොට සිමෙන්ති කපරාදු කොට ඇත.

4: 5 කොළඹ කසල ගෝධනා ක්‍රමය හා මහ කොළඹ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ II වන අදියර

මෙම කසල යෝධනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සවුදී ආරාමියා රාජ්‍යය සමඟ ගිවිසුමකට එළඹ තිබේ. මෙය 1982 දී ක්‍රියාත්මක කිරීම ඇරඹීමට වැඩ සටහන් ශතකොට තිබේ.

4: 6 මුද්‍රා කාර්ය සාධනය

1980 පළමු කාර්තු 3	—	රුපියල් දස ලක්ෂ 228.6
1980 අවසන් කාර්තුව	—	රුපියල් දස ලක්ෂ 123.9
1981 පළමු කාර්තු 3	—	රුපියල් දස ලක්ෂ 416.2

4: 7 අනාගත වැඩ කටයුතු

දැනට ක්‍රියාත්මක කර ගෙන යනු ලබන අවිච්ඡින්න ව්‍යාපෘතිවලට අමතරව, තවත් විශාල පරිමාණයේ ජල සම්පාදන යෝජනා ක්‍රම 24 ක්, පළාත් පාලන ජල යෝජනා ක්‍රම 26 ක් සහ සුනිසප් ආධාර ලබන යෝජනා ක්‍රම 18 ක් ක්‍රියාත්මක කිරීම 1982 වර්ෂයේ දී අරඹනු ඇත. තවද, ජල සම්පාදන යෝජනා ක්‍රම 20 ක් හා මතු පිට ජලාපවහන යෝජනා ක්‍රම 5 ක් සම්බන්ධ විමර්ශනයන් හා සැලසුම් සම්පාදනය ඇරඹීමට ද අපේක්ෂා කෙරේ.

5. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව

5: 1 1981 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ සිව් අවුරුදු කාලසීමාව තුළ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට ඉතා විශාල ගොඩනැගිලි වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරිණ. 1978 වර්ෂයේ දී දෙපාර්තමේන්තුව ගොඩනැගිලි 500 ක් තැනීමේ කාර්යයෙහි නියුක්ත වූ අතර, ඒ සඳහා රුපියල් දස ලක්ෂ 107 ක් වියදමක් දැරීය. 1979 වර්ෂයේදී එම දෙපාර්තමේන්තුව ගොඩනැගිලි 600 ක් තැනීමේ නියුක්ත වූ අතර, රුපියල් දස ලක්ෂ 266 ක වියදමක් දැරීය. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් තනන ලද ගොඩනැගිලි ගණන 1980 දී 854 ක් වූ අතර, 1981 වර්ෂයේ සැප්තැම්බර් මස දක්වා තනන ලද ගොඩනැගිලි ගණන 550 ක් විය. මෙම දෙවර්ෂයේ දී දරන ලද වියදම පිළිවෙලින් රුපියල් දස ලක්ෂ 700 ක් හා 306 ක් විය.

ජාතික නිවාස හා සංවර්ධන අධිකාරිය සඳහා ඡන්ද කොටසක නිවාස සම්පාදන වැඩ සටහන සටහන් දෙපාර්තමේන්තුව විසින් තනන ලද නිවාස ඒකක සංඛ්‍යාව 5530 කි.

ශ්‍රාමෝදය ව්‍යාපාරය යටතේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් ආදර්ශ ගම්මාන 12 ක් හතරා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට භාර දෙනු ලැබීය.

5 : 2 මූල්‍ය කාර්ය සාධනය

1080 පළමු කාර්තු තුන—රුපියල් දස ලක්ෂ 465

1980 අන්තිම කාර්තුව—රුපියල් දස ලක්ෂ 235

1981 පළමු කාර්තු තුන—රුපියල් දස ලක්ෂ 306

5 : 3 අනාගත වැඩ කටයුතු

1982 වර්ෂය තුළදී ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් වටිනාකමින් රුපියල් දස ලක්ෂ 230 ක් පමණ වන ඉදිකිරීම් වැඩ ඉටුකිරීමට අපේක්ෂා කරයි. මෙම වැඩ සටහනට මහලේකම් කාර්යාල සංකීර්ණයක්, රෝහල් ගොඩනැගිලි, නිවාස යෝජනා ක්‍රම, තැපැල් කාර්යාල හා වෙනත් රජයේ ගොඩනැගිලි ආදී විශාල පරිමාණයේ ව්‍යාපෘති ගණනාවක් ඇතුළත් වනු ඇත.

6. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

6 : 1 1977—1981 කාලසීමාව තුළ කාර්ය සාධනය.

1981 සැප්තැම්බර් මසින් අවසන් වන සිව් අවුරුදු කාල පරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබේ. මෙම කාලසීමාව තුළ සංස්ථාවේ සම්පූර්ණ පිරවැවුම රුපියල් දස ලක්ෂ 1067.8 ක් වූ අතර එය හැදුම්ලත් ආකාරය මෙසේය:—

1977	...	රුපියල් දස ලක්ෂ 101.8
1978	...	රුපියල් දස ලක්ෂ 117.0
1979	...	රුපියල් දස ලක්ෂ 164.3
1980	...	රුපියල් දස ලක්ෂ 364.7
1981 (ඇස්තමේන්තුව)	...	රුපියල් දස ලක්ෂ 320.0
		රුපියල් දස ලක්ෂ 1,067.8

තවද, මෙම කාලසීමාව තුළ සංස්ථාව ලද ලාභය රුපියල් දස ලක්ෂ 57 කි. රජය විසින් දියත් කරන ලද නීවාස සම්පාදන වැඩ සටහනේ විශාල කොටසක් ක්‍රියාත්මක කිරීමෙන්, මෙම සංස්ථාව, නමින් ගෙන් කෙළින්ම මහජන යහපතට ඉටුවන වැඩ කොටස වැඩිකොට තිබේ. අමාත්‍යාංශය විසින් ජන්ද කොටසින් පදනමින් ක්‍රියාත්මක කරන නිවාස සම්පාදන වැඩ සටහනටද සංස්ථාව සහභාගී විය. සංස්ථාවේ ක්‍රියාකාරිත්වයෙහි විශිෂ්ඨ නව අංශයක් වූයේ ස්වකීය සම්පත්ම උපයෝගී කොටගෙන කොළඹ ජනාධිපති මරදාන, සම්බලපිටිය, වෝඩ් පෙදෙස, මහනුවර සහ ගම්පහ යන ස්ථානවල මහී උඩපලම් 10 ක් නැතිම හා මරදානෙහි සාප්පු සංකීර්ණයක් ගොඩනැගීමය.

6 : 2 ගොඩනැගිලි පර්යේෂණ

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අඩු වියදම් නිවාස නැතිම සම්බන්ධ සිය පර්යේෂණයන් තවදුරටත් කරගෙන යන ලදී. වැඩ බිමේදීම නිපදවා ගතහැකි ස්ථානික නළු මැටි-සිමෙන්ති ගඩොල් හා වෙනත් අඩු වියදම් ගොඩනැගිලි ද්‍රව්‍ය හා ශිල්පීය ක්‍රම භාවිතා කොට ගොඩනගා තිබෙන ආදර්ශ අඩු වියදම් නිවාසය ප්‍රාමීය නිවාස යෝජනා ක්‍රමවල නිවාස නැතිමේ දී දැන් බෙහෙවින් අනුගමනය කරනු ලැබේ.

6 : 3 සාන්ත්‍රික හා විදුලි කාර්මික වැඩ

සංස්ථාවේ සාන්ත්‍රික හා විදුලි කාර්මික කණ්ඩායමට මෙම කාලසීමාව තුළ දී සිය වැඩකටයුතු පුළුල් කිරීමට හැකි විය. කලා වැව හා කිරිදි ඔය අමුණු දොරටු හා බෝවනැන්තේ සොරොච් සැකසීම හා සම්බන්ධ සහ මැලියාවන්තේ හා වැකැන්දේ ජම්බාර ගැසීම මෙම ශිල්පී කණ්ඩායම විසින් ඉටු කරන ලද විශාල පරිමාණයේ වැඩ වලින් සමහරකි.

6 : 4 උපදේශක සේවා

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ව්‍යාපෘති 117 ක පමණ උපදේශකයින් ලෙසින් යොදවා ගන්නා ලදී. සංස්ථාව විසින් පසුගිය වසරේ උපදේශක සේවය හැපසු විශාල පරිමාණයේ වැඩ වලින් සමහරක් නම් රේඛු මහලේකම් කාර්යාලය, අත්තනලේල නිවාස යෝජනා ක්‍රමය, සාන්ත ජෝන් මාළු වෙළඳසැල, මැලියාවන්ත මහලේකම් කාර්යාලය, රද්දොච්ච නිවාස යෝජනා ක්‍රමය හා රුක්මලේ නිවාස යෝජනා ක්‍රමය යනාදී යයි.

6 : 5 මූල්‍ය කාර්ය සාධනය

1980 මුල් කාර්තු තුන—රුපියල් දස ලක්ෂ 279.2

1980 අවසන් කාර්තුව—රුපියල් දස ලක්ෂ 85.5

1981 මුල් කාර්තු තුන—රුපියල් දස ලක්ෂ 279.0

6 : 7 1982 දී ඇඹීමට අපේක්ෂා කරන ප්‍රධාන වැඩකටයුතු

1981 සැප්තැම්බර් මස අගවන විට සංස්ථාවේ සිටි සම්පූර්ණ සේවක සංඛ්‍යාව 8860 කි.

6 : 1982 දී ඇරඹීමට අපේක්ෂා කරන ප්‍රධාන වැඩකටයුතු

ඉදිකිරීම් වැඩ පිළිබඳ විශදම අඩු කිරීමේ ප්‍රතිපත්තිය අනුව ඉදිකිරීම් කටයුතු අඩු කිරීමේ ප්‍රතිඵලය ලෙසට වැඩ කටයුතු අතින් බලන විට 1982 වර්ෂයේ 1980/81 වර්ෂය තරම් යහපත් විය නොහැකි බව පෙනෙන්නට තිබේ. එසේ වුවද තිබෙන වැඩ සඳහා තරගකාරීව ඉල්ලුම් කිරීමට ඉදිරිපත් වීමෙන් වර්තමාන කාර්ය තත්ත්වය පවත්වා ගැනීමට සංස්ථාව හැම මහත් සියක්ම දරයි.

7. නගර සා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව

7 : 1 පුජා ප්‍රදේශ සංවර්ධන යෝජනා ක්‍රම

නගර සා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව කතරගම, කැලණිය, මූතියංගනය, මහියංගනය, තිස්සමහරාමය, කිරින්ද, නිරියාය, සේරුවිල, රත්නපුර, සමන් දේවාලය, මිහින්තලේ, දෙවිනුවර, දඹුල්ල, දීඝවාපි, හත්තිකුවිටි, තන්ත්‍රිමලේ, උග්ගල් අළුත්තුවර, වාරණ, පඬුවස්තුවර සහ වෙල්ගම් වෙහෙර යන පුජා ප්‍රදේශ සංවර්ධනය කිරීමේ කටයුතුවල නිරතව සිටී.

7 : 2 නගර සැලසුම් යෝජනා ක්‍රම

දිස්ත්‍රික්ක සා ග්‍රාමීය නගර මධ්‍ය සැලසුම් යෝජනා ක්‍රමයන්හි කුඩා නගර 120 ක වැඩ පසුගිය සිටි අවුරුදු කාල පරිච්ඡේදය තුළ දී අවසන් කරන ලදී. තවත් නගර නිර්මාණ යෝජනා ක්‍රම 42 ක වැඩ කෙටි ගෙන යයි.

7 : 3 පුජා ගොඩනැගිලි

වෙළඳපොල ගොඩනැගිලි 78, සාප්පු 23, නගරශාලා 6, පුජා මාස්ථාන 9, ලෝකම් කාර්යාල ගොඩනැගිලි 6, පුස්තකාල 15, තානායම් 7, ක්‍රීඩාගාර 4, රැස්වීම් ශාලා 1, ක්‍රීඩා මණ්ඩප 12 සහ වන්දනාකරුවන්ගේ විවේකාගාර 4ක් ද සඳහා සවිස්තර සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කර ඇත.

7 : 4 ආදර්ශ ගම්මාන

ආදර්ශ ගම්මාන 24කට විනාශ සැලසුම් දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරන ලදී.

7 : 5 ඉදිකිරීම්

දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් ව්‍යාපෘති අවසන් කරන ලදී.

- (අ) අඹගහවත්ත පැල්පත් සංවර්ධන යෝජනා ක්‍රමයේ අඩු වියදම් නිවාස කාණ්ඩ 20 ක්.
- (ආ) මිහිඳු මාවත නිවාස යෝජනා ක්‍රමයේ තවටු 4 ඊර් මහල් නිවාස.
- (ඇ) බයස් පෙදෙස මහල් නිවාස අදියර I, II, III.
- (ඉ) මාලිගාවත්ත මහ වෙලඳ පොල.
- (ඊ) පිටකොටුවේ වේල්ල විදියේ සාප්පු සා මහල් නිවාස

7 : 6 අනාගත කාර්ය භාරය

දැනට කරගෙන යනු ලබන අවිච්ඡින්න වැඩ ද සමග නගර සැලසුම් යෝජනා ක්‍රම 194 වැඩ 1982/83 කාල පරිච්ඡේදයේ දී භාර ගැනීමට යෝජනා කොට තිබේ.

7:7 මූල්‍ය කාර්ය සාධනය

1980 මුල් කාර්තු තුන සඳහා වියදම	...	රු. දස ලක්ෂ 6,000
1981 මුල් කාර්තු තුන සඳහා වියදම	...	රු. දස ලක්ෂ 9,300
1980 අවසන් කාර්තුව සඳහා වියදම	...	රු. දස ලක්ෂ 3,000

8. නාගරික සංවර්ධන අධිකාරිය

8:1 දැනට නාගරික සංවර්ධන අධිකාරිය නියුක්තව සිටින්නේ පහත සඳහන් වැඩ කටයුතුවලය :-

- (අ) නාගරික සංවර්ධන අධිකාරිය පහත යටතේ සංවර්ධන ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම;
- (ආ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය හා පරිපාලන ගොඩනැගිලි තැනීම;
- (ඇ) කජුමානිකොල හා ගබඩා කොළඹ නගරයෙන් පිටතට ගෙන ගොස් පිහිටුවීම;
- (ඈ) දිස්ත්‍රික් අගනුවරවල් සැලසුම් කිරීම;
- (ඉ) නාගරික හා නිවාස සංවර්ධන යෝජනා ක්‍රමවල පෞද්ගලික අංශයේ බනායෝජනයට දිරි දීම;
- (ඊ) මුහුක්ක හා පැල්පත්වල තත්ත්වය වැඩිදියුණු කිරීමේ යෝජනා ක්‍රම;
- (උ) කොළඹ නගර මධ්‍ය ප්‍රදේශය ප්‍රතිසංවර්ධනය කිරීම;
- (ඌ) ආහාර ගබඩා සංකීර්ණය;
- (එ) තානායම් කළමනාකරණය;
- (ඵ) ඉඩම් බැංකුවක් පිහිටුවීම;

8:2 නාගරික සංවර්ධන අධිකාරිය පහත යටතේ සංවර්ධන ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම

නාගරික සංවර්ධන අධිකාරිය පහත යටතේ පළාත් පාලන ආයතන ප්‍රදේශ 69 ක් සංවර්ධන ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම සංඛ්‍යාව සමන්විත වන්නේ දිස්ත්‍රික් අගනුවරවල් 24 කින් හා සියළුම මහ නගර සභා හා නගර සභා ප්‍රදේශ වලිනි. මෙසේ සංවර්ධන ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රදේශ බොහොමයක් සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම අධිකාරිය විසින් දැන් අරඹා තිබේ. මඩකලපුව, ත්‍රිකුණාමලය, ශාපනය, ශාල්ල, මාතර, කළුතර, හම්බන්තොට, රත්නපුර, පානදුර, ගම්පහ, අම්පාර යන දිස්ත්‍රික් අගනුවරවල් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සම්පාදනය දැන් අරඹා තිබේ. මඩකලපුවේ නගර මධ්‍ය ප්‍රදේශය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ප්‍රායෝගික ව්‍යාපෘති කීපයක් සකසා තිබේ.

ත්‍රිකුණාමල නගර මධ්‍ය ප්‍රදේශයේ නව මහ වෙළඳපොලක් තැනීම, 'මෙදැන්' පෙදෙසේ පරිසරය වැඩි දියුණු කිරීම ආදී ප්‍රායෝගික ව්‍යාපෘති කීපයක් තෝරා ගෙන තිබේ. ශාල්ල, ශාපනය, මාතර, කළුතර, හම්බන්තොට, රත්නපුර යන නගර සංවර්ධනය සඳහා සැලසුම් කරනු පිණිස ඉන්දියානු සැලසුම් සම්පාදන ව්‍යාපෘති සමගමක් සමඟ කොන්ත්‍රාත්තුවක් ඇති කොට ගෙන තිබේ. මෙම සමාගම මෙම නගර හය සඳහා සිය අතුරු වාර්තා ඉදිරිපත් කොට ඇත. පානදුර, මෝදරවල අක්කර 70 ක වතුරැබිම් සංවර්ධනය සඳහා විස්තරාත්මක වින්‍යාස සැලැස්මක් සකසා ඇති අතර, එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම දැන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අරඹා තිබේ.

මුහුන්ගොඩ, ගම්පහ, අම්පාර, හික්කඩුව යන නගරවල ඉඩම් පරිහරණය පිළිබඳ සමීක්ෂණ දැන් ක්‍රියාවට තිබේ.

8:3 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු හා පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයන්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සියළුම ගොඩනැගිලිවල වහලවල් තැනීම සම්පූර්ණ කොට ඇත. ගොඩනැගිලි අභ්‍යන්තර නිමැවීම යුරීම, සේවා උපකරණ සවි කිරීම හා ගෘහ භාණ්ඩ සැපයීම දැන් කර ගෙන යනු ලැබේ. නව අගනුවර බවට පත්වන මෙම නගරයෙහි මහා මාර්ග, විදුලිබල සැපයුම, ජල සම්පාදනය, කසල භේදනය, විදුලි සංදේශ පහසුකම් යන මූලික පහසුකම් වැඩි දියුණුවට පත් කිරීමේ කාර්ය එම කටයුතු හැර ආයතන විසින් ඉටු කොට ඇත.

නව අගනුවර, සංවර්ධනය සඳහා අංශ සම්පූර්ණ නිර්මාණ සැලැස්මක් සකසනු වස් ප්‍රමාණයෙන් අක්කර 40,000 ක් වන ව්‍යාපෘති ප්‍රදේශයෙහි ඉඩම් පරිහරණය පිළිබඳ විසඳා ගැනීමක සම්බන්ධයක් කරන ලදී. මෙම නිර්මාණ සැලැස්මට, අධිවේග ගමනාගමනය සඳහා වූ මහා මාර්ගයක්, නව දුම්රිය මාර්ගයක්, බත්තරමුල්ල, පැලවත්ත, දෙපානම යන ස්ථානයන්හි ඉදි කෙරෙන පරිපාලන සංකීර්ණ තුනක්, සංස්කෘතික උද්‍යානයක්, ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රීඩාංගනයක්, උයන්, වන බිම් තීරු හා විලක් යන අංශ ඇතුළත් වනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර ඇඳුන් 1,001 කින් යුක්ත වන නව රෝහල තැනීම සඳහා ඉඩම් මැනීම හා ප්‍රාරම්භක පාෂාණ පරීක්ෂණ තිබේ. මෙම ව්‍යාපෘතියේ සැලසුම් උපදේශකයින් හා කොන්ත්‍රාත් කරුවන් ලෙසින් පිළිවෙලින් ජපන් උපදේශක ඉංජිනේරු හා කොන්ත්‍රාත්කාර සමාගම් දෙකක් පත් කර ගෙන තිබේ.

8:4 පරිපාලන සංකීර්ණය, බත්තරමුල්ල

මෙහි ඉදි කෙරෙන පරිපාලන ගොඩනැගිල්ල වර්ග අඩි 5,00,000 ක ගෙබිම් ප්‍රමාණයක් ඇති දස මහල් ගොඩනැගිල්ලකි. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇරඹුණේ 1980 දී ය. දැනට බිම් මහලෙහි වැඩ කර ගෙන යනු ලැබේ.

8:5 පරිපාලන සංකීර්ණය, පැලවත්ත

මෙය වර්ග අඩි 5,72,000 ක් වන සම්පූර්ණ ගෙබිම් ප්‍රමාණයකින් යුක්තවූ මහල් 12 කින් යුක්ත වූ ගොඩනැගිල්ලකි. පළමුවන හා දෙවන මහල්වල වැඩ කටයුතු කර ගෙන යනු ලැබේ.

8:6 කර්මාන්තශාලා හා ගබඩා කොළඹ නගරයෙන් ඉවතට ගෙන යාමේ පිහිටුවීම

කර්මාන්තශාලා හා ගබඩා ඉඩතබා කොළඹ නගරයෙන් පිවතට ගෙන යාමේ යෝජනා ක්‍රම දෙකක් අරඹා තිබේ. මින් එකක් පැලියපොහා ද, අනික රත්මලානේ ද ක්‍රියාත්මක වේ. පැලියපොහා යෝජනා ක්‍රමය යටතේ බහු කර්මාන්ත හා ගබඩා පිහිටුවීම, නිවාස තැනීම හා වාණිජ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම සඳහා වරදා බිම් අක්කර 250 ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම යෝජනා ක්‍රමය දැන් ක්‍රියාත්මක කර ගෙන යනු ලැබේ. අදාළ වතුරු බිමෙන් 25% ක් පමණ ගොඩ කර ඇති අතර, පහළ ආදායම් මට්ටමේ පවුල් පදිංචි කරුවන් සඳහා නිවාස ඒකක 100 ක් දැනට තනා තිබේ.

රත්මලානේ කඳවල පැරේ කෘෂිකාර්මික ඉඩම් අක්කර 21 ක් කැබලි කොට බෞද්ධ සංස්ථාවට කර්මාන්ත දෙකක් සඳහා කර්මාන්තශාලා පිහිටුවීම පිණිස වෙන්කර දී තිබේ. ජ්‍යෙෂ්ඨ අභ්‍යාස මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ජ්‍යෙෂ්ඨකර්මාන්ත අමාත්‍යාංශයට අත්තර තුනක ඉඩමක් වෙන් කොට දී ඇත.

8:7 දිස්ත්‍රික් අගනුවරවල් හා නගර සැලසුම් කිරීම

පහත සඳහන් දිස්ත්‍රික් අගනුවරවල් හා නගර සඳහා වින්‍යාස සැලසුම් සකස් කිරීම හා ඒ වූයේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රයෝගික ව්‍යාපෘති වෙන්කර ගැනීම නිමවා තිබේ. එනම් බදුල්ල, මාවනැල්ල, මාවතගම, මාහේ, මවුනියාව, කුරුණෑගල, පුත්තලම, හඹුතලේ, හම්බන්තොට, ගාල්ල, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය යන නගරයි.

8:8...නාගරික හා නිවාස සංවර්ධන යෝජනා ක්‍රමවල පෞද්ගලික අංශයේ ධනයෝජනයට දිරි දීම

නගරය තුළ හා පළාත්වල පිහිටි යම් යම් ඉඩම් වාණිජ වශයෙන් සංවර්ධනය කිරීමටත්, සිනමාශාලා ආදිය ඉදි කිරීමටත්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් පෞද්ගලික සංවර්ධකයින්ට බදු දී තිබේ. දැන්වීම් පළ කොට තානායම් 32 ක් බදු දීම සඳහා ව්‍යාපෘති සටහන් සකසන ලදී.

8:9 මුඛක්කු සහ පැල්පත් තත්ත්වය වැඩි දියුණුවට පත් කිරීමේ යෝජනා ක්‍රම

නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත් කොට තිබෙන ප්‍රදේශවල පවත්නා මුඛක්කුවල තත්ත්වය වැඩි දියුණුවට පත් කිරීමේ හා පැල්පත් ඉවත් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියේ මුඛක්කු හා පැල්පත් අංශයට භාර කොට තිබේ. මෙම වැඩ සටහන කෙළබා නොයෙක් ප්‍රදේශවලටත්, මහනුවර, යාපනය, කිලිනොච්චි, බදුල්ල, පුත්තලම, නගරවලටත් ව්‍යාප්ත කොට තිබේ. දැනට ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ව්‍යාපෘති සංඛ්‍යාව 28 කි.

8 : 10 කොළඹ නගර මධ්‍ය ප්‍රදේශයේ ප්‍රතිසංවර්ධනය කිරීම

කොළඹ නගර මධ්‍ය ප්‍රදේශයෙහි ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීමත්, හෝටල හා කාර්යාල සංකීර්ණ සඳහා ස්ථාන කිපයක් සංවර්ධනය කිරීමත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අරඹා තිබේ.

(අ) වෙළඳ පොළවල් ප්‍රතිසංවර්ධනය කිරීම

පිටකොටුව ප්‍රදේශයෙහි එළවළු මහ වෙළඳ පොළක් හා මාළු මහ වෙළඳ හලක් තනා ගෙන යනු ලැබේ. සාත්ත පේන් මළු වෙළඳ පළාතේ අත්තිවාරමෙන් ඉහළ කොටස නිම කොට ඇති අතර, ගොඩනැගිල්ල නිමවී කිරීමේ හා එහි අභ්‍යන්තර සේවාවන් සැපයීමේ වැඩ දැන් කර ගෙන යනු ලැබේ. කවිච්චි පාරේ එළවළු වෙළඳහලේ බිම මහලේ හා පළමුවන මහලේ කුළුණු ගොඩ තැනීම දැන් සිදු කෙරේ.

(ආ) ඇමිලන් මතුරුළය

ප්‍රතිසංවර්ධනය කිරීමට අපේක්ෂා කරන පෙදෙස බිම් කොටස් සතරකින් යුක්තය. මහල් 30 ක කාර්යාල ගොඩනැගිල්ලක් තැනීම සඳහා එක් බිම් කොටසක් ලංකා බැංකුවට වෙන් කොට දී තිබේ. සුඛෝපභෝගී හෝටලයක් තැනීම සඳහා ගලදැරි බුදර්ස් සමාගමට වෙන් කොට දී තිබෙන බිම් කොටස ඉදිකිරීම් වැඩ සඳහා සකසා දැන් අත්තිවාරම සඳහා හැරීම් කරනු ලැබේ.

(ඇ) හෝටල තැනීම සඳහා භූමිභාග

ගාලු මුවදොර පිහිටි භූමිභාගය රාජ පහේ හෝටලයක් තැනීම සඳහා බොම්බායේ ටැප් ව්‍යාපාරික සමූහයට ලබා දී ඇත. මෙම හෝටල් ගොඩනැගිල්ලේ අත්තිවාරම සඳහා වූ භූමිම වැඩ දැන් නිමව ඇත. පාර්සන්ස් පාරේ ටරාන්ස් ඒමියා හෝටලය තැනීමේ වැඩ ඇරඹී ඇත.

(ඈ) රාත්‍රි පොළ

රාත්‍රි පොල කොටුවේ දුම්රියපොළට ශාඛ ද ඉඩමෙහි නැවත පිහිටුවීමට කටයුතු කර ගෙන යනු ලැබේ. ආවරණය කළ වෙළඳ පිල් 37 ක් සහිත ගොඩනැගිලි ඒකක පහක් තැනීමට හා විවෘත වෙළඳ පිල් 176 ක් පිහිටුවීමට මෙම සැලසුමෙන් විධිවිධාන යෙදේ.

(ඉ) කලින් රැකිරීම් හා කාර්යාලය වැඩැති භූමිභාගය කාර්යාල, හෝටල, සාප්පු සංකීර්ණයක් තැනීම සඳහා දීර්ඝකාලීන පදනමින් හදු දී තිබේ.

යෝර්ක් ගොඩනැගිල්ල හා බෝගල ගොඩනැගිල්ල ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබේ.

8 : 11 ආහාර ගබඩා සංකීර්ණය

දැනට ප්‍රධාන නගරයෙහි පිහිටි ආහාර ගබඩා ඔරුගොඩවත්තට ගෙන ගොස් පිහිටුවීමට නියමිතය. ඔරුගොඩවත්තෙහි මේ සඳහා දැනට ගබඩා ගොඩනැගිලි හතක් තනා ඇත. තවත් ගොඩනැගිලි හතක වැඩ දැන් කර ගෙන යනු ලැබේ. අවශ්‍ය මාර්ග හා දුම්රිය සවිධි තැනීම ද දැන් සිදු කෙරේ.

8 : 12 තානායම් කළමනාකරණය

පළාත් පාලන ආයතනවලට අයත් තානායම්වල පාලනය 1980 ජූලි 1 වන දින සිට කාගරික සංවර්ධන අධිකාරියට අත්කර දෙන ලදී. එයින් පසු තානායම් 34 ක පාලනය කාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම තානායම්වල පාලනය පවරා ගැනීමේ අරමුණ වනුයේ ඒවායින් සැලසෙන සේවයේ තත්ත්වය දුරස් කිරීම හා ඒවා හිමි පළාත් පාලන ආයතනවලට ඒවායෙන් ලැබෙන ආදායම වැඩි කිරීමය.

8 : 13 ඉඩම් බැංකුවක් පිහිටුවීම

සංවර්ධන හා ප්‍රතිසංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය පෞද්ගලික ඉඩම් අත්කර ගැනීමේ හා රජයේ ඉදිමිමල බදු අයිතිය ලබා ගැනීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් හා දේපොල අංශයට පවරා තිබේ. කොළඹ හා ඒ අවට ඉඩම් සංවර්ධනය සඳහා ඉදිරිපත් වන පුද්ගලයින්ට බදු දීමට පියවර ගෙන තිබේ. කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්තේ ගාලු පාරට ශාඛව පිහිටි හා කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ පිහිටි තවත් පෙදෙස් කිපයක ඇති උණ සංවර්ධන හා මඳ වශයෙන් ප්‍රයෝජනවලට ගෙන තිබෙන පෞද්ගලික ඉඩම් අත්කර ගැනීමට පියවර ගෙන තිබේ. හෝටල, කාර්යාල හා නිවාස සංකීර්ණයන් තැනීම සඳහා මෙහි ඉඩම් සංවර්ධකයින්ට ලැබෙන්නට සැලැස්වීමට ක්‍රියා කරනු ලැබේ. මඩකලපුව, නුවරඑළිය, මහනුවර, බිහිලේ, බුලත්සිංහල, දෙමළුවල-ගල්කිස් සහ නගරවලින් ද සංවර්ධන කටයුතු සඳහා ඉඩම් බැංකුවක් තිබේ.

8:14 මූල්‍ය ක්‍රියාකාරීත්වය

1980 පළමු කාර්තු තුන තුළ	—	රු. ද. ල. 353.9
1980 අත්තිම කාර්තුව තුළ	—	රු. ද. ල. 142.8
1981 පළමු කාර්තු තුන තුළ	—	රු. ද. ල. 594.3

9. පළාත් පාලන දෙපාර්තමේන්තුව

9:1 ප්‍රාග්ධන ආධාර මුදල්

පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් 1981 වර්ෂයේ පළමු කාර්තු තුන ඇතුළත දී පළාත් පාලන ආයතනවලට ආධාර දීමනා වශයෙන් රුපියල් දස ලක්ෂ 62.6 ක මුදලක් වෙන් කොට දෙන ලදී. මෙය සංසන්දනාත්මක වශයෙන් දක්වතොත්, පසුගිය වර්ෂයේ මෙම කාලසීමාව තුළදීම දෙපාර්තමේන්තුව විසින් පළාත් පාලන ආයතනවලට ආධාර දීමනා වශයෙන් වෙන් කොට දෙන ලද මුදල රුපියල් දස ලක්ෂ 52 කි. මෙම මුදල් වෙන් කොට දෙන ලද්දේ මුහුක්කු ඉවත් කිරීම හා ජනාවාස නිවාසවල තත්ත්වය උසස් කිරීම සහ ප්‍රජා මණ්ඩල, මහජන පුස්තකාල, තානායම්, මතුපිට ජලාපවහන ක්‍රම, ක්‍රීඩා භූමි, සුසාන භූමි හා ආදානාංගාර, වෙළඳ හල් හා පොලවල් දුම්රිය හරස් පාරවල් යන මේවා පිහිටුවීම සඳහා මෙතෙම කුඩා පරිමාණයේ ජල සම්පාදන යෝජනා ක්‍රම ගොඩ නැගීම සඳහාත් ය.

මාවනැල්ල, නිව්ටලුව, රඹුක්කන යන ස්ථානවල මහා වෙළඳහල් තැනීම ද දෙපාර්තමේන්තුවේ ආධාරය ලැබෙන්නට සලස්වනු ලැබීය. අම්බලන්ගොඩ, අරනායක, වාරියපොල යන ස්ථානවල මහ වෙළඳ පොළවල් තැනීම දැන් කරගෙන යනු ලැබේ.

විශේෂ ආගමික වැදගත්කමකින් යුත් මඩුපල්ලිය භූමියෙහි වැසිකිළි පහහක් දෙපාර්තමේන්තුව විසින් තනා තිබේ.

9:2 ග්‍රාමීය පාලම

එක දිස්ත්‍රික්කයක තුළ එක පාලමක් බැගින් තැනීමේ පදනමින් 1981 වර්ෂය තුළ දී දෙපාර්තමේන්තුව විසින් ග්‍රාමීය පාලම 23 ක් තනා තිබේ. මීට සංසන්දනාත්මක වශයෙන් දක්වතොත් 1980 වර්ෂයේ දී තනන ලද්දේ ග්‍රාමීය පාලම 22 කි.

9:3 ප්‍රජා සංවර්ධනය

දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකත්වය යටතේ දිවයින පුරා ක්‍රියාත්මකව පවතින ප්‍රජා මණ්ඩල ගණන 2,000 ක් පමණ වේ. මීට අමතරව, දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකව පවතින කිසිම කාර්මික ව්‍යාපෘති ද තිබේ.

9:4 නීති සම්පාදනය

අළුත් නීති කිහිපයක් පනවා ඇති අතර, පවත්නා නීතිවලට සංශෝධනයන් ද ඇති කොට තිබේ. ඉන් සමහරක් මෙසේය :—

- (අ) මහනගර සභාවල නගරාධිපතිවරුන් හා නිමෝජ්‍ය නගරාධිපතිවරුන්ට, නගර සභා සභාපති වරුන්ට හා මහනගර සභාවල හා නගර සභාවල සාමාජිකයින්ට දීමනා ලෙවීම සඳහා වූ ව්‍යවස්ථා හා රෙගුලාසි.
- (ආ) කිසියම් වර්ෂයෙක පළමු මාසය තුළ දී එම වර්ෂය සඳහා සිය වරිපනම් ගෙවන අයට හා කිසියම් කාර්තුවක් සඳහා වන වරිපනම් එම කාර්තුවේ පළමු මාසය තුළ ගෙවන අයට පිළිවෙලින් 10% ක හා 5% ක අඩු කිරීමක් කිරීමට විධිවිධාන සලසන 1979 අංක 42 දරන මහනගර සභා හා නගර සභා (විශේෂ විධිවිධාන) පනත.
- (ඇ) සංවර්ධන සභා පිහිටුවීම සඳහා වූ 1980 අංක 35 දරණ සංවර්ධන සභා පනත.
- (ඈ) සංවර්ධන සභාවල මැතිවරණ පැවැත්වීම සඳහා වූ 1981 අංක 20 දරණ සංවර්ධන සභා (මැතිවරණ) පනත.
- (ඉ) ග්‍රාමසේවා නිලධාරී කොටසය මට්ටමින් ග්‍රාමෝදය මණ්ඩල හා සහකාර දිවාපති කොටසය මට්ටමින් ප්‍රාදේශීය මණ්ඩල පිහිටුවීමට විධිවිධාන සැලසීම පිණිස වූ 1981 අංක 45 දරන සංවර්ධන සභා (සංශෝධන) පනත.

- (2) එක්තරා වාර්ෂික වටිනාකමකින් පහළ, පදිංචිය සඳහා වන නිවාස දේපල තක්සේරු බදු වලින් නිදහස් කිරීමට විධිවිධාන සලසනු පිණිස වූ 1981 අංක 10 දරණ මහ නගර සභා භා නගර සභා (සංශෝධන) පනත.
- (උ) බලපත්‍ර රහිතව පවත්වා ගෙන යන ව්‍යාපාරයන් නවත්වා දැමීමේ නියෝගයට අදාළ අතුරු ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම සඳහා වැඩි දඬුවම් පැනවීමට විධිවිධාන සලසන මහ නගර සභා භා නගර සභා (විශේෂ විධිවිධාන) පනත.
- (ඌ) සපයනු ලබන සේවා සලකා බලන කල, අය කරනු ලබන වරිපනම් වැඩි යයි හැඟෙන ප්‍රදේශවල වරිපනම් අඩු කිරීම සඳහා වූ විධිවිධානයන් ඇතුළත් කිරීම සඳහා වූ නීති.

9 : 5 පළාත් පාලන පරිපාලන ව්‍යුහය

1981 වර්ෂය ආරම්භයේ දී වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 683 ක් විය. මෙම සංඛ්‍යාව, මහ නගර සභා 12 කින් ද, නගර සභා 39 කින් ද, සුළු නගර සභා 83 කින් ද, ගම් සභා 549 කින් ද සමන්විත විය. 1980 අංක 35 දරණ සංවර්ධන සභා පනත් ක්‍රියාත්මක කිරීමෙන් පසු දැන් මහ නගර සභා 12 ක් ද, නගර සභා 39 ක් ද, සංවර්ධන සභා 24 ක් ද ඇත්තේය.

සංවර්ධන සභා පනත ක්‍රියාත්මක කිරීමට අදාළව, ගරු දිස්ත්‍රික් අමාත්‍යවරුන්, සංවර්ධන සභා සභාපතිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් යන අයගේ ප්‍රයෝජනය සඳහා සම්මන්ත්‍රණයක් තුන් වතා වෙත දී පවත්වන ලදී.

9 : 6 අනාගත වැඩ කටයුතු

පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු මෙහෙයවීම හා අධීක්ෂණය කිරීමත්, ඒ ඒ පළාත් පාලන ආයතන ප්‍රදේශවල සංවර්ධනයට හේතුවන මූලික පහසුකම් ගොඩ නැඟීමට මුදල් ආධාර දීමත් දෙපර්තමේන්තුව තවදුරටත් කර ගෙන යනු ලබනවා ඇත.

10. පළාත් පාලන සේවා දෙපාර්තමේන්තුව

10.1 සේවා කොන්දේසි වැඩි දියුණු කිරීම

පළාත් පාලන සේවයට අයත් සේවකයන්ගේ සේවා කොන්දේසි හා වෙනත් ප්‍රතිලාභයන් රාජ්‍ය සේවකයින්ට අදාළව දැනට පවත්නා කොන්දේසි හා ප්‍රතිලාභයන් සමඟ සම තත්ත්වයට පත් කර තිබේ.

පළාත් පාලන සේවයේ සිටින, රාජ්‍ය සේවයේ අදාළ ශ්‍රේණිවලට සමාන්තර ශ්‍රේණිවලට අයත් ක්‍රියාකාරීන්ට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සීමිත තරඟ විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබේ. තවද කුසලතා උසස් කිරීම් සඳහා සලකා බලනු ලැබීමටද ඔවුහු හුදුස්සන් ලෙසින් සලකනු ලැබේ.

පළාත් පාලන සේවයේ නියුතු සේවකයින් සඳහා ණය සහන සහා ක්‍රමයක් පිහිටුවීමට අවශ්‍ය නීති පනවා තිබේ.

කලින් සිටි සුළු නගර සභා හා ගම්සභා සේවකයින් අලුතින් පිහිටුවා තිබෙන සංවර්ධන සභාවලට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන සේවයට අයත් සියළුම පළාත් පාලන ආයතන සේවකයින්ගේ සේවා විස්තර එක් රැස් කරන ලදී.

	1980 පළමු කාර්තු තුන	1981 පළමු කාර්තු තුන	1980 අවසන් කාර්තුව
1. පළාත් පාලන සේවයට අලුතින් පත්කල සේවකයින් සංඛ්‍යාව...	739 ...	587 ...	692
2. පළාත් පාලන සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නා ලද සංඛ්‍යාව	82 ...	111 ...	15
3. පළාත් පාලන සේවයේ කරන ලද උපයෝගී සංඛ්‍යාව	... 332 200 ...	—
4. විශ්‍රාම වැටුප් ගිණුම්ගත කරන ලද විශ්‍රාමිකයින් සංඛ්‍යාව	... 2550 2775 ...	2610

10.2 1982 දී ඉටු කිරීමට බලාපොරොත්තු වන අලුත් වැඩ කටයුතු

පළාත් පාලන සේවකයින් සඳහා ණය සහන සහා පිහිටුවීම සම්බන්ධයෙන් ක්‍රියාශීලීව කටයුතු කරනු ඇත. දැන් සංවර්ධන සභාවලට අනුයුක්ත කොට සිටින, කලින් සුළු නගර සභා හා ගම් සභාවල සේවය කළ සේවකයින් වත්මන් සංවර්ධන සභාවල සංවර්ධන කටයුතු වලට කෙළින්ම සහභාගීව ක්‍රියා කිරීමට පුහුණු කරනු ලබනවා ඇත.

11. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව

11:1 පිරිවැටුම

1981 සැප්තැම්බර් මසින් අවසන් වූ සිව්වස් කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ව්‍යාපාරික වැඩ කටයුතුවල පෙර නොවැඩි වර්ධනයක් සිදුවූ තිබේ. මෙහි පහත දක්වා ඇති පරිදි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ පිරිවැටුම අවශ්‍යව වැඩිවී තිබේ.

1977	...	රු. ද. ල.	109.9
1978	...	රු. ද. ල.	231.6
1979	...	රු. ද. ල.	574.7
1980	...	රු. ද. ල.	845.5

11.2 නියෝජන නිමිකම්

1977 ට පසු කාලසීමාව තුළදී සුප්‍රසිද්ධ නිෂ්පාදන රැසක නියෝජන අයිතිවාසිකම් මෙම සංස්ථාව විසින් ලබාගෙන ඇත. පහත සඳහන් නිෂ්පාදනවල එකම නියෝජිතයා හා බෙදාහරින්නා ලෙසින් සංස්ථාව ක්‍රියා කරයි

- (අ) චුල්ස් ඉලෙක්ට්‍රිකල් ට්‍රල්ස්, එංගලන්තය.
- (ආ) සිමාසනික ස්පියර් සහ ජැක්සන් ඉන්ඩස්ට්‍රියල් සමාගම, එංගලන්තය.
- (ඇ) ස්පියර් සහ ජැක්සන් ට්‍රල්ස්, එංගලන්තය.
- (ඈ) ස්පියර් සහ ජැක්සන් ට්‍රල්ස්, එංගලන්තය.
- (ඉ) හිවැට් ප්ලොරසන්ට් විසුබ්ස් සහ ඉලෙක්ට්‍රිකල් ට්‍රල්ස්, ජපානය.
- (ඊ) ඕට් 'ලාස්, පිරිමිනස.
- (උ) පව්ලර් වෙයාර් ඇන්ඩ් සැනිටරිවෙයාර්, ඕස්ට්‍රේලියාව.
- (ඌ) ඇස්බ්ලෝස් පබ්ලිෂර්ස්—ජේම්ස් හාර්ඩ් සමාගම, ඕස්ට්‍රේලියාව හා ඉන්දුනීසියාව.
- (ඍ) ඇස්බ්ලෝස් පබ්ලිෂර්ස්—ජේම්ස් හාඩ් සමාගම, ඕස්ට්‍රේලියාව හා ඉන්දුනීසියාව
- (ඎ) අසානෝ සිමෙන්ති, ජපානය.

11.3 ඉාමිය සැපයුම්

ඉාමිය නිවාස සම්පාදන වැඩ සටහනට ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමේ වගකීම මෙම සංස්ථාවට පවරන ලද බැවින්, ඉාමිය අංශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන් වෙතින් පැරිහෝගිකයින්ට යොමු කිරීමේ කාර්යයට සංස්ථාව විසින් වැදගත් තැනක් දී ක්‍රියා කරන ලදී. ඉාමිය නිවාස සම්පාදන වැඩ සටහනට සපයන ලද ප්‍රධාන දේශීය, ගොඩනැගිලි ද්‍රව්‍ය නම් ගබොල්, වැලි, කැබෙලි ගල්, හුණු, උඵවසු හා ජනේල රාමු, දොරපලු හා ජනේල පියත් සහ උළුය.

11.4 ඉදිකිරීම් කටයුතු

සංස්ථාවේ වැඩ විවිධාංගීකරණය කිරීම අතින් ලබන ලද ප්‍රධාන ජයග්‍රහණය නම් ඉදිකිරීම් වැඩ කෙළින්ම භාරගෙන ඉටුකිරීමට සංස්ථාවට අවසර දෙනු ලැබීමය. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් භාරගෙන ඉටු කරන ලද විශාල පරිමාණයේ වැඩවලින් සමහරක් මෙසේ ය:—

- (අ) වවර් රහගල පිලිසකර කිරීම.
- (ආ) ඉාමිය වැව් පිලිසකර කිරීම.
- (ඇ) පාලම් ආදිය අලුත්වැඩියා කිරීම.

අමතකයෙන් ආදර්ශ ගම්මාන වැඩ සටහනට අවශ්‍ය ලේඛනාංකය. ජනේල් රාමු නොකඩව, සැපයීමට හැකිවන අයුරු සංස්ථාව විසින් ද මාලාගාමියා නිෂ්පාදන සංස්ථාවට අරඹා තිබේ.

11:5 සුළු සුලං සහනධාර

1978 සුළු සුලංගේ හානි පැමිණි ප්‍රදේශ පුනරුත්ථාපනය කිරීමේ කාර්යයෙහිලා මෙම සංස්ථාව විසින් ඉතා ඵලදායී වැඩ කොටසක් ඉටු කරන ලදී. වාසස්ථාන ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය, හදිසි සේවයන් ඉටු කිරීමක් ලෙසින් සලකා මෙම ප්‍රදේශවලට යොමු කරන ලදී.

11:6 1981 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වන 9 මස කාලසීමාව තුළ අරඹන ලද ප්‍රධාන කාර්යයන්

මෙම කාල සීමාව තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ පිරිවැටුම රුපියල් දස ලක්ෂ 375 ක් විය. මෙම සංඛ්‍යාවෙන් මෑතදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ද්‍රව්‍ය අලෙවියෙහි ඇතිව තිබෙන පසු බැස්මේ ප්‍රමාණය පෙන්නුම් කෙරේ. මීට හේතු වූ ප්‍රධාන කරුණ නම් ඉදිකිරීම් වැඩ සඳහා කැරෙන වියදම අඩුකිරීමට ගන්නා ලද ප්‍රතිපත්තිය පියවර නිසා ගොඩනැගිලි ප්‍රධාන සඳහා වූ ඉල්ලුම අඩුවීමය. මීට තවත් හේතුවක් නම් ඇස්බ්ලෝටෝස් තහනු වෙළඳාම අතින් සංස්ථාවට තිබුණු හානි අධිනිය නැතිව යාම හා මෙරට නිෂ්පාදන සීමෙන් නිසා වෘත්ත සැපයුම් අඩුවීමය.

1981 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් 9 මස කාලසීමාව තුළදී රුපියල් දස ලක්ෂ 137 ක් වටිනා භාණ්ඩ මෙරටින් මිලදී ගනු ලැබූ අතර, රුපියල් දස ලක්ෂ 117 ක් වටිනා භාණ්ඩ ආනයනය කරන ලදී. යොමු කරවීමේ වැඩ පිලිවෙල යටතේ රුපියල් දස ලක්ෂ 37 ක් වටිනා දේශීය ද්‍රව්‍ය හා භාණ්ඩ ඉාමිය නිවාස සම්පාදන වැඩ සටහනට සපයන ලදී.

11:7 ගනුදෙනු කරුවන්ට දෙන ලද මිල සහන

වර්ෂය තුළදී ගනුදෙනු කරුවන්ට මිල සහන ලැබෙන්නට සැලැස්වීමට සංස්ථාවෙන් විශේෂ මහත් සියක් ගන්නා ලදී. දේශීය හා ආනයනය කළ ඇස්බ්ලෝටෝස් නිෂ්පාදන සඳහා උපාය ශීලීව තීරණය කළ සමාන මිල ගණන් නියම කිරීම නිසා මෙම නිෂ්පාදන සම්බන්ධයෙන් කළකඩයක් ඇතිවීම වැළකිණ.

තවද සංස්ථාවෙන් අලෙවි කැරෙන භාණ්ඩ සඳහා අඩු ලාභයක් පමණක් තබාගෙන අලෙවි කිරීම සඳහා මිල නියම කිරීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කරන ලදී. මේ හේතුවෙන් ගෙන මෙම සංස්ථාවෙන් අලෙවි කැරෙන භාණ්ඩ සඳහා සාධාරණ මිල ක්‍රමයක් ඇතිවිය.

11:8 අනාගත වැඩ කටයුතු

සංස්ථාව 1982 වර්ෂයට රුපියල් දස ලක්ෂ 457 ක පිරිවැටුමක් සඳහා, අයවැය ඝනසා ඇත. මෙම අපේෂිත පිරිවැටුම මෙසේ බෙදා දැක්විය හැක:—

දේශීය භාණ්ඩ වර්ග අලෙවිය	රු. ද. ල. 235
ආනයනය කල භාණ්ඩ වර්ග අලෙවිය	රු. ද. ල. 150
යොමු කිරීම්	රු. ද. ල. 72
මුළු ගණන	රු. ද. ල. 457

12. ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන සංස්ථාව

12:1 වැඩකටයුතු

ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන සංස්ථාව විසින් ගඩොල්, කැබලි ගල්, සනීපාරක්ෂක භාණ්ඩ සහ උඵවහු හා ජනේල රාමු නිෂ්පාදනය කරයි. මෙම සංස්ථාව නිෂ්පාදනය කරන සම්පූර්ණ භාණ්ඩ ප්‍රමාණයම මෙම අමාත්‍යාංශයේ නිවාස සම්පාදන වැඩ සටහන් සඳහා ප්‍රයෝජනයට ගනු ලැබේ.

සංස්ථාවේ ගඩොල් නිෂ්පාදන ව්‍යාපෘති පිහිටා තිබෙන්නේ දංකොටුව, ඇබ්ලිපිටිය, ගනේවල් පොල, කැබලි ගල් නිෂ්පාදන ඒකක පිහිටා තිබෙන්නේ යක්කල, ගනේවල් පොල, බෝපිටිය, ගේනපොල යන ස්ථාන වලය. සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදන ඒකකය උරාපොල පිහිටුවා තිබෙන අතර වඩුකාර්මික වැඩපොලවල් පිහිටා තිබෙන අතර වඩුකාර්මික වැඩපොලවල් පිහිටා තිබෙන්නේ දංකොටුව, ගනේවල් පොල, කුරුමුල්ල, අඟහර, ගනේවල් පොල වලය.

12 : 2 භෞතික කාර්ය සාධනය

වෙළඳ ද්‍රව්‍ය	ප්‍රමාණ (ඒකක)	1980 පළමු කාර්තු 3	1981 පළමු කාර්තු 3	1980 අවසන් කාර්තුව
ගඩොල් ඒකක සංඛ්‍යාව	18,79,225	13,06,400	10,15,340
කැබෙලිගල් කියුබ් ...	2,920	4,185	1,892
උළුවහු හා ජනෙල් රාමු ඒකක සංඛ්‍යාව	21,993	5,923	3,014
සනීභාරක්ෂක භාණ්ඩ ඒකක සංඛ්‍යාව	—	29,774	—

13. පොදු පහසුකම් මණ්ඩලය

13 : 1 පොදු පහසුකම් සැපයීම

1981 සැප්තැම්බර් මාසයෙන් අවසන් වන අවුරුදු 4 ක් වන කාලසීමාව තුළදී නිවාස ඒකක 17,049 කින් යුත් ගෙපත් වතු 880 කට පොදු පහසුකම් සපයා තිබේ. මෙම කාලසීමාව තුළදී වැඩිකිලි 2,929 ක් ඉදිකරනු ලැබූ අතර වැඩි දියුණු කරනු ලැබූ හෝ අලුතින් ඉදිකරනු ලැබූ ගෙ. නානකාමර ගණන 1,358කි. මීට අමතරව ජලකරාම 1,894 ක් සවිකරනු ලැබීය. මෙම කාලසීමාව තුළදී පොදු පහසුකම් මණ්ඩලයේ වැඩ කටයුතු මහනුවර, හාල්ල, ත්‍රිකුණාමලය, ශාපනය ආදී නවත් නගරවලටද ව්‍යාප්ත කළහ. මෙම නගරවල වැඩිදියුණුවට පත් කරන ලද ගෙපත් වතු ගණන 29 කි. නාගරික සංවර්ධන අධිකාරියේ මුහුක්කු හා පැල්පත් වැඩිදියුණු කිරීමේ වැඩ සටහන යටතේ ස්ටුවර්ට් විදිය, දෙමටගොඩ පැසේ ඡී, දේවානම්පියතිස්ස මාවත, කිවි පටුමහ, බණ්ඩාරනායක මාවත යන ස්ථානවල මුහුක්කු හා පැල්පත් වැඩි දියුණු කිරීමේ කාර්යයෙහිදී එම අධිකාරියෙහි ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙසින් පොදු පහසුකම් මණ්ඩලය ක්‍රියා කරයි.

13 : 2 නිවාස යෙ.ජනා' ක්‍රම නඩත්තු කිරීම

ජාතික නිවාස කොමසාරිස්ට් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිලි 292 කින් හා නිවාස ඒකක 6,817 කින් යුත් නිවාස යෙජනා ක්‍රම 35 ක් නඩත්තු කිරීමේ වගකීමද මණ්ඩලය විසින් දරන ලදී. නිවාස දේපල උපරිමය පිලිබඳ පනත යටතේ ජාතික නිවාස කොමසාරිස් වෙත පවරා තිබෙන නිවාස නඩත්තු කිරීම කරනුයේද මෙම මණ්ඩලය විසිනි.

13 : 3 භෞතික කාර්ය සාධනය

	1980 වේ පළමු කාර්තු 3	1980 අන්තිම කාර්තුව	1981 පළමු කාර්තු 3
ගෙපත්වතු සංඛ්‍යාව ...	171	75	784
ප්‍රයෝජන අත්වූ නිවාස ගණන ...	2111	1351	4917
ඉදිකරන ලද වැඩිකිලි ගණන ...	433	175	696
අළුතින් නැනු හෝ අළුත්වැඩියා කළ හෝ නාන කාමර ගණන ...	189	83	1358
සපයන ලද ජල කරාම ගණන ...	314	234	1894

13 : 4 මූල්‍ය කාර්ය සාධනය

ඉදිකරන ලද වැඩවල වටිනාකම	රු. දස ලක්ෂ 4.4
	රු. දස ලක්ෂ 1.8
	රු. දස ලක්ෂ 5.6

14. සීමා සහිත කොළඹ කොමර්ෂල් (ඉංජිනේරු) සමාගම

14 : 1 යාන්ත්‍රික ඉංජිනේරු අංශය

යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය වී ඇත්තේ මස්කෙලිය හෝ නිෂ්පාදන ව්‍යාපෘතියේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම හා මලයාසියාව, තයිපීරියාව හා කෙන්යාව යන රටවලට අපනයනය කිරීම සඳහා හෝ නිෂ්පාදන යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය කිරීමය. පසුගිය සිව් අවුරුදු කාල සීමාව තුළදී, නුවරඑළිය ප්‍රදේශයේ විශාල පරිමාණයේ හෝ කම්හල් සංවර්ධන ව්‍යාපෘති 4 ක් භාරගෙන ඉටු කරන ලදී. මේ ව්‍යාපෘතිවල සෑමගින වටිනාකම රුපියල් දස ලක්ෂ 6 කි. මස්කෙලිය ප්‍රදේශයෙහි රුපියල් දස ලක්ෂ 15.5 ක හෝ කම්හල් ව්‍යාපෘතියක් ද භාර ගෙන ඉටු කරන ලදී.

14 : 2 ඉදිකිරීම් වැඩ

සමාලෝචිත සිව් අවුරුදු කාලසීමාව තුළදී නිවාස සම්පාදන, ජල සම්පාදන, ජලාපවහන හා කසළ ශෝධන ක්ෂේත්‍රය තුළ කිහිපයක් ද අන්තිමාරම් කිහිපයක ජම්බාර ගැසීමේ වැඩ ද භාරගෙන ඉටු කරන ලදී.

14 : 3 ශිතකරණ වායු සම්කරණ හා විදුලි කාර්මික වැඩ

කොළඹ කොමර්ෂල් සමාගම මෙම කටයුතු අතින් විශේෂඥතාවයක් උසුලයි. පසුගිය අවුරුදු 4 තුළදී සමාගමෙන් ඉටු කැරෙන වැඩ ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී තිබේ.

14 : 4 මූල්‍ය කාර්ය සාධනය

1980 පළමු කාර්තුව රු. ද. ල.	1980 අවසන් කාර්තුව රු. ද. ල.	1981 පළමු කාර්තුව රු. ද. ල.
67.8	26.7	100.5

14 : 5 අනාගත වැඩ කටයුතු

මෙම සංවිධානය සිය වැඩ කටයුතු පුළුල් කොට තේ හා රබර් කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට අදහස් කරයි. තම තේ කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර අපනයනය වැඩි කරගනු වීණිස ප්‍රවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම් ද කරනු ඇත. ශිතකරණය මෙම සංවිධානයේ විශේෂඥ කාර්ය ක්ෂේත්‍රයක් වන බැවින් එම ක්ෂේත්‍රයේ තව තවත් වැඩ කටයුතු ඇරඹීමට එය අපේක්ෂා කරයි.

15. රජයට පවරාගත් ව්‍යාපාරික ආයතනයක් වන සීමාසහිත හෙවික් විප් සමාගම

15 : 1 වැඩ කටයුතු

සීමාසහිත හෙවික් විප් සමාගමෙන් ප්‍රධාන වශයෙන්ම කරනු ලබන්නේ රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට කෘෂිකාර්මික හා කාර්මික යන්ත්‍ර සූත්‍ර හා උපකරණ විකිණීම හා එම දෙඅංශයට එම යන්ත්‍ර සූත්‍ර හා උපකරණ පිළිබඳ සේවාවන් සැපයීමය. සමාගමෙන් හෝ එය මගින් හෝ විකුණනු ලබන නොයෙක් යන්ත්‍ර සූත්‍ර අලුත් වැඩිහා කිරීම භාරගෙන ඉටු කිරීම සඳහා, වූ වැඩසටහනක් එය සතුව පවතී. බෙලෙක් වැඩ හා පින්තාරු කිරීමේදී ඇතුළු මෝටර් වාහන අලුත් වැඩියාවන් භාර ගැනීමට හැකිවනු අයුරු වැඩ පොලේ කාර්යයන් විවිධත්වයට පත් කොට තිබේ. සෑම වර්ගයකම වාහනවලට හොඳින් උලුකෝටිං සේවා සැපයීමට අවශ්‍ය උපකරණ දැන් වැඩපලේ සවි කර ගෙන යනු ලැබේ.

15 : 2 කාර්ය සාධනය

1980 පළමු කාර්තුව රු. ද. ල.	1980 අන්තිම කාර්තුව රු. ද. ල.	1981 පළමු කාර්තුව රු. ද. ල.
...	9.6	...

ඉටුකරන ලද ව්‍යාපාරික කටයුතුවල වටිනාකම ... 9.6 ... 5.8 ... 12.3

15 : 3 අනාගත වැඩ කටයුතු

1982 වර්ෂයේ ව්‍යාපාරික කටයුතුවල වටිනාකම රු. ද. ල. 12 ඉක්මවීමට අදහස් ඇත.

16. ඇලමාර්ට් සංවර්ධන අංශය

16 : 1 ඇලමාර්ට් අංශය දැනට, කොළඹ-පුත්තලම ඇල මාර්ගයේ - හේකිත්තේ සිට කොච්චිකඩේ දක්වා වූ කොටසෙහි පත්ල භාරා ගැඹුරු කිරීමෙහිත් එම කොටසෙහිම ඇල ඉවුරු ශක්තිමත් කිරීමෙහිත් නිරතව සිටී. ඇල මාර්ගයේ, හේකිත්තේ සිට කොච්චිකඩේ දක්වා වන සංවර්ධිත කොටස සිවරසින් 500 ක් පමණ දෙනෙකු විසින් සපුරා ප්‍රයෝජනයට ගනු ලැබේ. මීට අමතරව කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරික කටයුතුවල නියුතු කොටසක්ද මෙම ඇලමග ඔවුන්ගේ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගනී. කැලණි ගඟ, කැලණි විහාරය, කොච්චිකඩේ වසික්කල් හි රන්වැලි නිවාඩු නිකේතනය යන ස්ථාන පසුකොට යන කොටසෙහි සංචාරක විනෝද බෝවිටි යාත්‍රා කෙරේ.

16 : 2 ලබාගෙන තිබෙන ජයග්‍රහණ

	එකක	1980 පළමු කාර්තු 3	1981 පළමු කාර්තු 3	1980 අවසන් කාර්තුව
ඇලපත්ල හැරීම	... කියුබ	... 3,675	... 3,179	... 325
ඉවුර ශක්තිමත් කිරීම	... සැනපුම්	... 1.4	... 1.7	... 0.5
නඩත්තුව	... සැනපුම්	... 1.3	... 0.8	... 0.5
මූල්‍ය කාර්ය සාධනය	... රු.ද.ල.	... 3.0	... 3.2	... 1.7

16 : 3 අනාගත වැඩ කටයුතු

ඇල මගේ මෙහෙයුම හා කොවිට්කඩේ අතර කොටසෙහි පත් ල හැරීම හා ඉවුර ශක්තිමත් කිරීම 1982 අවසාන වන විට නිම කෙරෙනු ඇත.

17. නිවාස සැලසුම් හා ඉදිකිරීම් මධ්‍යස්ථානය

17 : 1 වත්මන් වැඩ කටයුතු

මධ්‍යස්ථානයෙන් ඉටුකැරෙන ප්‍රධාන කාර්යයන් මෙසේ ය :—

- (අ) අමාත්‍යාංශයේ සංවර්ධන වැඩ සටහන්වලට සම්බන්ධව සිටින සේවකයින්, නිවාස සම්පාදන සැලසුම් සම්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල ඉදිකිරීම් කළමනාකරණ හා කාර්යයෙහි පුහුණු කිරීම.
- (ආ) ශ්‍රී ලංකාවේ වෙනත් සංවිධානයන් සමඟ සහයෝගීව නව ශිල්පක්‍රම, කාර්ය ක්‍රම හා ගොඩනැගිලි ද්‍රව්‍ය සොයාගෙන ඒවා පිළිබඳ ආධාරක පර්යේෂණයකට දිරිදීම හා එම පර්යේෂණවල යෙදීම.
- (ඇ) නිවාස සම්පාදන හා ඉදිකිරීම් කාර්යාලයට, පුස්තකාල සේවා, ලියකියවිලි සැපයීම් සේවා හා තොරතුරු ප්‍රචාරය කිරීමේ සේවා සැපයීම.

මෙම ව්‍යාපෘතියට නෙදර්ලන්තයේ රජය විසින් නෙදර්ලන්ත ගිල්බර් දස ලක්ෂ 1.2 ක් වරිනා ආධාර සපයා තිබේ.

17 : 2 පුහුණු කිරීමේ වැඩ සටහන්

මධ්‍යස්ථානය විසින් මෙතෙක් මධ්‍යම ශ්‍රේණියේ කාර්මික නිලධාරීන් සඳහා පුහුණුවීමේ පාඨ මාර්ග හතරක් ද වැඩබිම් පරිපාලකයින් සඳහා පුහුණුවීමේ පාඨ මාර්ග දහයක් ද පවත්වා තිබේ. ජාතික ආබුනිකත්ව මණ්ඩලයේ ආබුනිකයින් සඳහා ඉදිකිරීම් කළමනාකරණ පාඨ මාර්ගයක් පවත්වා තිබීම ඇති අතර, දැන් තවත් එබඳු පාඨ මාර්ගයක් පවත්වා ගෙන යනු ලැබේ.

නිර්මාණ ශිල්පීන්, සැලසුම් සම්පාදකයින්, ඉංජිනේරුවන් හා පරිපාලකයින් සඳහා නිවාස සම්පාදනය හා සැලසුම් සම්පාදනය පිළිබඳ අභ්‍යාස පාඨ මාර්ගයක් පවත්වන ලදී. ඉහත සඳහන් පුහුණු කිරීමේ පාඨ මාර්ග යටතේ පුහුණුව ලත් සම්පූර්ණ සංඛ්‍යාව 463 කි.

"ග්‍රාමීය නිවාස සම්පාදනයේ දී සම්ප්‍රදායික ක්‍රමවලට නැවත හැරෙමු" යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් ද පාලූබල විද්‍යාව හා අත්තිවාරම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අනු හුරුකිරීමේ සම්මන්ත්‍රණයක් ද පවත්වන ලදී. මීට අමතරව විවිධ විෂයයන් පිළිබඳව කෙටි සම්මන්ත්‍රණ හයක් පවත්වා තිබේ.

තවද අදාළ කාර්ය ක්ෂේත්‍රයන් පිළිබඳව කළයුතු පර්යේෂණ කටයුතු තෝරා ගෙන සිදුකිරීම සඳහා පර්යේෂණ කමිටුවක් පිහිටුවා තිබේ.

17 : 3 අනාගත වැඩ කටයුතු

1982 වර්ෂයේ දී පාඨ මාර්ග 14 ක් පැවැත්වීමට මධ්‍යස්ථානය සැලසුම් කොට ඇති අතර, ඒවා හැදෑරීම සඳහා 420 දෙනෙකු පමණ බඳවා ගනු ලබනවා ඇත. 1982 වර්ෂයේ දී මුහුක්කුවල තත්ත්වය වැඩි දියුණු කිරීම පිළිබඳ නව පුහුණු කිරීම් පාඨමාර්ගවක් පැවැත්වීමට අදහස් කෙරේ.

18 : 3 උයන් හා ක්‍රීඩා භූමි

හැවිලොක් උයන හා ක්‍රීඩා භූමිය වැඩ දියුණු කිරීමේ වැඩ නිමවා තිබේ.

18 : 4 ගිනි නිවීමේ සේවා

කොළඹ මහ නගර සභාව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ආධාරය ඇතිව රුපියල් දස ලක්ෂ 26 ක් වටිනා ගිනි නිවීමේ උපකරණ තොගයක් මිල දී ගෙන තිබේ. මෙම උපකරණ තොගයෙන් විශාල ප්‍රමාණයක් තව නොබෝ කලෙකින් මෙරටට ලඟවීමට නියමිතය.

ගිනි නිවීමේ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා පහත සඳහන් යෝජනා සැලකිල්ලට භාජනව පවතී.

- (අ) ඩී. ආර්. විජේවර්ධන මාවතේ නවීන ගිනි නිවන හමුදා මූලස්ථානයක් නැතිම.
- (ආ) කොළඹ නගරයටත් එහි නදාසන්න ප්‍රදේශවලටත් වඩා හොඳ සේවයක් සලසනු පිණිස, කොළඹ නගරය තුළ ඒ ඒ ස්ථානවල උප සේවා ස්ථාන පිහිටුවීම.
- (ඇ) ගිනි නිවීමේ නවීන ශිල්පමය පිලිබඳව සේවකයින්ට ඉහල මට්ටමේ පුහුණුවක් දීම.
- (ඈ) දැනට පවත්නා ගිනි නිවීමේ සේවාවන් තර කරනු පිණිස නගරයේ ස්වේච්ඡා ගිනි නිවන හමුදාවක් සංවිධානය කිරීම.

18 : 5 සෞඛ්‍යය

පෝෂණ අධ්‍යාපන ව්‍යාපෘතිය හා සෞඛ්‍ය අධ්‍යාපන සේවය ක්‍රියාත්මක කර ගෙන යනු ලැබේ. ප්‍රජා සංවර්ධන මණ්ඩල 300 ක් පිහිටුවා තිබේ. කීට විද්‍යා සමීක්ෂණ පැවැත්වීමත් රාත්‍රී රුධිර පටල ගැනීමක් කර ගෙන යනු ලැබේ. මහ නගර සභා ආසන දෙලහකින් රුධිර පටල තහවු 2,70,000 ක් ලබාගෙන තිබේ.

පෝෂණ අධ්‍යාපන ව්‍යාපෘතිය වූ කලී පූර්ව පාසල් වයසේ ළමුන්ගේ මව්වරුන්ට අධ්‍යාපනය දීමෙන් එම ළමුන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට සැලසුම් කරන ලද අත්හදා බැලීමක් මෙන්ම පර්යේෂණයක් ද වේ. මෙයින් ලැබී තිබෙන ප්‍රතිඵල බෙහෙවින් දීර්ගත්වන සුළුය. එහෙයින් මෙම ව්‍යාපෘතිය නගරයේ සම්පූර්ණ පූර්ව පාසල් ළමා ජනගහනයම අත්තර්ථන වන සේ පුළුල් කිරීමට අදහස් කරනු ලැබේ.

බරවා රෝගය පිලිබඳව (රෝගය වැළඳී අය පිලිබඳව) නගර සභා කොට්ඨාශ 31 ක් වැළඳගත් මූලික සමීක්ෂණයක් පවත්වා තිබේ. මෙම ව්‍යාපෘතියට සියළුම උපකරණ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනින් ලැබී තිබේ. බරවා රෝගය පතුරුවන මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම සඳහා කැරෙන රෝග හාරක මර්ධන කටයුතු නගරය පුරාම කරගෙන යනු ලැබේ. මදුරු නාශක ද්‍රව්‍ය ඉසීම සතියකට වරක් බැගින් කරනු ලැබේ.

පාරිසරික සෞඛ්‍ය සේවා කටයුතු හා මුහුක්කුවල හා පැල්පත්වල වෙසෙන ජනයා සම්බන්ධ ප්‍රජා සංවර්ධන වැඩකටයුතු යුනිසෙස් සංවිධානයේ ආධාර ඇතිව කරගෙන යනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සවනේ බාල්දි වැසිකිළි 1,800 ක් සනීපාරක්ෂක ජලමූලිත වැසිකිළි බවට පරිවර්තනය කර තිබේ. 1983 ට කලින් තවත් බාල්දි වැසිකිළි 3,200 ක් එසේ වෙනස් කිරීමට බලාපොරොත්තු වනු ලැබේ. ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 56 දෙනෙකු හා ප්‍රජා සෞඛ්‍ය සේවිකාවන් 42 දෙනෙකු සභාව විසින් පුහුණු කොට ඇති අතර, ඔවුහු නගරයේ පාරිසරික සෞඛ්‍යය රැකීමටත් මුහුක්කුවල හා පැල්පත් පිහිටි පෙදෙස්වල ප්‍රජා සංවර්ධනය සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ යොදවනු ලැබ සිටිති.

පාසල්වල පාරිසරික සනීපාරක්ෂාව දියුණු කිරීම සහ සෞඛ්‍ය සම්බන්ධ විෂයයන් ගැන ළමුන්ට අධ්‍යාපනයක් දීම සඳහා, විශේෂයෙන්ම අඹු වරප්‍රසාද සහිත පාසැල් තෝරා පාසැල් සෞඛ්‍ය මණ්ඩල 23 ක් පිහිටුවා තිබේ.

පාරිසරික සෞඛ්‍ය නගා සිටුවීම, සෞඛ්‍ය අධ්‍යාපනය දීම හා විශේෂයෙන්ම මුහුක්කුවල වෙසෙන කාන්තාවන්ට වෘත්තීය පුහුණුවක් දීමෙහි ප්‍රජා සංවර්ධන මණ්ඩල 300 ක් ක්‍රියාශීලීව යෙදී සිටී.

18 : 6 පිරිසිදු කිරීමේ සේවා

නගරයේ පිරිසිදු කිරීමේ සේවා අඛණ්ඩව කරගෙන යනු ලබයි. නිවෙස්වල හා වෙළඳහල්වල කුසි කසල පොලීතින් බැස්වලට එක් රැස්කොට ඉවත් කිරීම සඳහා ගෙන යන තුරු නාවකාලික ස්ථානයන් ඒ තබා තිබීමේ ක්‍රමයක් අරඹා ඇත. පිරිසිදු කිරීමේ සේවාවන් වැඩි කරනු පිණිස බැංකු ණයක් ලබාගෙන තිබේ. සභාවේ ප්‍රයෝජනය සඳහා ජපානයෙන් ඇණවුම් කළ කසල ඉවත් කිරීමේ වාහන 12 ක් තව නොබේ කලෙකින් ලැබෙනු ඇත.

19 වවර්නෝල් රහහල පදනම

19 : 1 නාට්‍ය කාර්ය සැසිය

ශ්‍රී ලංකාවේ පළමු වතාවට විශාල පරිමාණයේ නාට්‍ය කාර්ය සැසියක් ඉන්දියානු රජයේ කාරුණික ආධාරයෙන් පවත්වන ලදී. මෙය මාස හතරක කාලසීමාවක් තුළ පැවැත්විණ. නව දිල්ලියේ නාට්‍ය විද්‍යාලයේ ඉන්දියානු විශේෂඥයින් පස් දෙනෙකු කාර්ය සැසියට සහභාගි වූ අතර නාට්‍ය හතරක් නිෂ්පාදනය කරන ලදී.

19 : 2 වික්‍රම උලෙලවල්

ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් සිය සත්වන වික්‍රම උලෙලද, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු රජය විසින් සිය පස්වන වික්‍රම උලෙලද වවර් රහහලේ දී පවත්වන ලදී.

19 : 3 සිරිසභාබේ නාට්‍යය විදෙස්හි වේදිකා ගත කිරීම

සිරිසභාබේ නාට්‍යයේ නව නිෂ්පාදනය හොංකොංහි පැවති හයවන ආසියානු කලා උලෙලේ දී වේදිකා ගත කරන ලදී. ඉතික්ඛීව එය මහජන චිනයේ හා තායිලන්තයේ පෙන්වන ලදී. ජනතාවගේ ඉල්ලීම නිසා මෙම නාට්‍ය මෙහි රටවල දින කීපයක්ම වේදිකාගත කිරීමට සිදුවිය. සිරිසභාබේ නාට්‍ය මෙම රටවල පෙන්වීම කරණකොට ගෙන ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට හා කලාවට විශාල ප්‍රවර්ධයක් ලැබිණ.

19 : 4 වික්‍රමේ නැටුම් උලෙල

වික්‍රමේ නගේ සහ වර්ධනෝ නැටුම් ඉදිරිපත් කෙරෙන නැටුම් උලෙලක් 1981 ජනවාරි මස 14 වැනි ද සිට 26 වැනි ද දක්වා, වවර් රහහලේ දී පැවැත්විණ. මෙම කාලසීමාව තුළදී විවිධ ස්වරූපයේ මුද්‍යා නාට්‍ය 12 ක් ඉදිරිපත් කරන ලදී.

19 : 5 ජනප්‍රිය පැරණි ගී

වවර්නෝල් රහහල පදනම විසින් වවර්නෝල් යුගයේ ජනප්‍රිය ගී පටිගත කරනු ලැබූ අතර පැරණි ගායකයින්ගේ ඉතාම ජනප්‍රිය ගී අඩංගු කැසට් 2,000 ක් පදනම මගින් අලෙවියට ඉදිරිපත් කර තිබේ. මෙම පියවර ගන්නා ලද්දේ පදනමේ අරමුදලට මුදල් උපයා ගනු පිණිසය.

නාට්‍ය නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් හා ශිල්පීන්ට ආධාර කිරීමට හා ඔවුන් දිරිගැන්වීම පිණිස දස දිනෙක නාට්‍ය උලෙලක් පැවැත්විණ. මෙහි දී පහත සඳහන් නාට්‍ය වේදිකා ගත කරනු ලැබිණ.

1. ඔයිඩ්පස්
2. කාලනී පාලම
3. සුභ සහ යස
4. ශ්‍රී වික්‍රම
5. ඒකා අධිපති
6. මර්වන්ට් මිෆ්ස් වෙනිස්
7. හුනු වටයේ කපාව
8. රතු හැට්ටකාපි
9. සමුද්දේවි
10. සිරිසභාබේ,

ச. க. 2.30

ஊர்ன் இன்னைடுவெகம் மெனா

(திரு. சரத் முத்தெட்டுவெகம்—கலவான)

(Mr. Sarath Muttetuwegama—Kala-wana)

Sir, I wish to make a few remarks on the Votes of the Hon. Prime Minister as the Minister of Local Government, Housing and Construction. I have already quoted the World Bank Report. The World Bank Report for 1980 released somewhere this year said that priorities of this Government are not being worked according to proper resource allocation but that certain Ministers, the more influential Ministers, as the World Bank put it, are in a position to grab a large share of the resource cake. Of course, naturally as he is also the Prime Minister, he is able to grab one of the largest shares of the resource cake. Therefore, we must examine carefully what has happened and in what field these monies are actually being spent.

The hon. Deputy Minister read out a long statement. I think the actual statement from which he read about the progress achieved by various departments and Corporations under his Ministry is much longer than that. I would like to question both the Ministry concerned and the Government as to whether the allocations that have been made in certain fields in that Ministry have in fact justified the identification of national priorities, because we now know that certain housing schemes, particularly in the City, for example, the housing scheme opposite the Liberty, the Housing scheme at Buller's Road where the land has been reclaimed, the Housing Scheme at Raddoluwa, all these housing schemes have proved to be white elephants. For example, in the Liberty Housing Scheme, though they started at Rs. 1 million for a unit, we are now told that it is going to be about Rs. 1.8 million a unit. And at these prices there are no takers also. The position is the same at the Raddoluwa Housing Scheme. In relation to certain other housing schemes, the work is stopped and

again started. There is a gigantic tower somewhere along the sea front at Bambalapitiya. We do not know what has happened. I say this because this is national money. The work is stopped and then again started. The work progresses in fits and starts.

ஈர். ப்ரேமடாசா மெனா

(திரு. ஆர். பிரேமடாசா)

(Mr. R. Premadasa)

No, Sir, I deny that.

ஊர்ன் இன்னைடுவெகம் மெனா

(திரு. சரத் முத்தெட்டுவெகம்)

(Mr. Sarath Muttetuwegama)

As far as we are concerned, at one stage we find the work is stopped, then later we find the work is started again. God only knows when they will stop again. Large sums of monies are being wasted. According to the United Nations this country is one of the poorest 20 countries in the world. Can it afford this expenditure on luxury housing schemes? Whilst on this point I must say some of the contracts have been given to foreigners. For example, there is Keang Nam which has taken the contract for the housing scheme opposite the Liberty. The Liberty housing scheme walls are pasted with its name. The other day when I was passing through the Pettah I found the Pettah drainage scheme is also given to them. We would like to know who the local commission agents are for Keang Nam and how its commission is worked out in relation to the total contract, because these commissions have become a source of great rumour in the country. And one person, in fact who was the Sri Lanka Ambassador to the United Nations came and sued in Sri Lanka asking for his commission and the party who was sued settled it for Rs. 8 million or some such amount. So, big amount are changing hands by way of commission. We want to know who the actual people are who pick these commissions.

[සරණ ඉන්තෙට්ටුවෙහි මහතා]

There are a lot of matters I wish to speak about, but I shall, as far as possible, try to put it in point form as there are as many as fifty odd hon. Members who would wish to take part in the deliberations.

With regard to the Building Materials Corporation, the Hon. Deputy Minister said that this Corporation has a very big turnover. Talking in terms of turnover comparatively, is rather misleading because the value of money has lost all meaning. In an inflationary situation to compare the turnover from one year to another sometimes loses the exact meaning, because the turnover in terms of money does not mean very much. But, what is the position with regard to the turnover? How has this turnover been achieved? It is mostly achieved by supplying materials for the housing schemes undertaken by the National Housing Development Authority. So that, if you take the turnover sectorally of the BMC you will see that a large portion of the turnover is for supplying materials for the National Housing Development Authority. The BMC purchases bricks, sand, metal, lime, timber, coconut rafters, and so on, at district level and supplies them to the Housing Development Authority projects. That counts for one of the largest slices of the business turnover of the BMC. And in regard to these items I have been informed and I am subject to correction on this—the BMC charges 20 percent commission from the National Housing Development Authority. If the NHDA purchases direct, without going to the BMC, from the people who supply bricks or lime or sand to the BMC, the NHDA would save this 20 per cent that the BMC charges, and be able to even bargain for the purchases in a competitive market. So, the profits made by the Building Materials Corporation in regard to those items are really losses to the National Housing Development Authority. To put all this into the turnover and say the

turnover is so much, is in itself misleading.

The Building Materials Corporation has, in fact, lost on certain matters because the Corporation pays a large sum of money to banks by way of interest on overdrafts and loans. It gets payment for goods supplied to certain projects undertaken by the Water Resources Board and the Housing projects of the NHDA but because the goods supplied are being bought on bank overdrafts, the BMC loses because it is paying interests on those overdrafts.

I am not quite sure about this, but the Water Resources Board has paid to the BMC about Rs. 70 million, and the amount the BMC has to get from the National Housing Development Authority was at one time about Rs. 100 million, but now it is about Rs. 60 million. For all this the BMC has to pay interest because the BMC has generated a large amount of capital by way of overdrafts and loans.

The Hon. Prime Minister's Ministry is very publicity conscious. The BMC pays for a magazine called "Peramaga". I think the printing of that amounts to about Rs. 75,000. The Hon. Prime Minister's publicity drive is quite a drive. I know, for example, that when the Dhanyagama was opened in Trincomalee, the stage, constructed by the State Engineering Corporation, was transported to Trincomalee in four lorries for that public meeting. It is transported to all the places where the Hon. Prime Minister has these opening ceremonies in four state lorries. Several other vehicles take the musicians supplied by the Tower Hall Foundation. I think that some cheer squads also go in certain other vehicles, according to the people who watched the Trincomalee opening ceremony.

I would ask the Hon. Prime Minister this—now that I am on the Trincomalee opening ceremony—400 houses were built for the Prima Flour Mill employees. I am told that of the 400 houses 39 are almost in a state of collapse.

අ.ප. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

I deny that. There are a lot of things I have to deny, but I will do that in my reply. I will not disturb the hon. Member now.

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

But does the Hon. Prime Minister deny that four lorries took the state to the Trincomalee meeting? [Inter-ruption] And all that at the cost of the Building Materials Corporation. The Building Materials Corporation maintains a brand new Izuzu van with four 23 inch colour television sets on four sides, with booster video decks to be used for propaganda activities at Udagama openings. This will probably be used for the next elections also. The fully equipped propaganda van, exclusively used by the Ministry, is owned and maintained by the Building Materials Corporation.

Mr. Chairman, I have already mentioned the question of the "Paramaga". The Chairman, who is a well-known figure in public life now, I am told is very strict about the use of official cars in the BMC by other people. But as far as I know, there are five cars, 11 Sri 8662, a Mitsubishi Lancer, 11 Sri 8663 another Mitsubishi Lancer, 12 Sri 259, Peugeot 504, 9 Sri 6797 another 504 and a Mitsubishi jeep, 31 Sri 649. Now, car No. 1, that is the Mitsubishi Lancer, is used exclusively for the Chairman's domestic work and a private driver is in charge of that car. Car No. 2 is supposed to be used for the representatives of foreign firms—I do not know whether it is so used. Car No. 3 is driven by the Chairman himself, that is the 12 Sri 504 and it is kept at his residence. Car No. 4 is also used for official running by the Chairman and that too is parked at the Chairman's residence. In the case of the jeep—very interesting—it is used for transporting men and material for the new

Artex building at Jayantha Weerasekera Mawatha. The story is that this building is going to house a new newspaper at Jayantha Weerasekera Mawatha. In fact the number of employees that the Engineering Services Division of the—

අ.ප. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

What is the name of the newspaper?

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

When you start it, you will name it.

අ.ප. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

You should know all these things.

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

I thought it is the "World".

අ.ප. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

Is it so?

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

I thought so; it is a good name, in competition with the—

අ.ප. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

What is the Sinhala name for it?

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

"ලෝකය"!

ආර්. ප්‍රේමදාස මහතා

(ති.රු. ඥා. පිරෝමතාස)

(Mr. R. Premadasa)

You are doing its publicity.

සරත් මුත්තේවුට්ටේ මහතා

(ති.රු. ජාත් ප්‍රාදේශීය සේවා)

(Mr. Sarath Muttetuwegama)

The majority of the employees of the Engineering Services Division of the BMC, including the Manager, who is a chartered engineer, the technical staff, electricians, masons and carpenters are working on this building. We would like this newspaper to flourish, because these two papers between them will relieve us also of a lot of work. Anyway I do not want to go into that. There is an allegation of how the land was acquired. The majority of the employees are working on the building.

ආර්. ප්‍රේමදාස මහතා

(ති.රු. ඥා. පිරෝමතාස)

(Mr. R. Premadasa)

I deny that.

සරත් මුත්තේවුට්ටේ මහතා

(ති.රු. ජාත් ප්‍රාදේශීය සේවා)

(Mr. Sarath Muttetuwegama)

You deny; what else can one do, but deny? Then, for security men paid by the BMC are working at the Sucharitha Hall. It may be a good place, but they are paid by the BMC and working at the Sucharitha Hall.

Then, with regard to recruitment and transfers, there is no procedure at all. The Chairman fixes the procedure as and how he wants, it varies from person to person. When they want somebody out from the BMC—they cannot get them out as they like because there are labour tribunals and other safeguards for workers—they transfer them. There is one case of a lady who was transferred to Nuwara Eliya, while her husband was working in the Ambalantota Depot. There are several other people who were transferred to Jaffna, Batticaloa, Kilinochchi, and so on, from places in the South and who gave up work—

ආර්. ප්‍රේමදාස මහතා

(ති.රු. ඥා. පිරෝමතාස)

(Mr. R. Premadasa)

Not because of any domestic problem!

සරත් මුත්තේවුට්ටේ මහතා

(ති.රු. ජාත් ප්‍රාදේශීය සේවා)

(Mr. Sarath Muttetuwegama)

No, not for any domestic problem. It is because the Building Materials Corporation executives, and all the people in charge of the Corporation did not want them and wanted them sacked. Therefore, they were transferred to Kilinochchi and some places like that. So, those people could not go for work and they kept away from work. Those are the matters in regard to the BMC.

Then, there are two or three other matters in regard to the Housing Department, which I will raise in point form to save time. This is specially important. There are several cases which went up in appeal, and then some ejection cases in the District Court of Colombo. I will give the case numbers. They are Court of Appeal No. 458 of 1981, Supreme Court Application No. 17/9. Then there was an Appeal Court Case, No. 875 of 1977, District Court Colombo Case, No. 83130, Appeal Court Case, No. 962/81, again Court of Appeal No. 958/81 and Court of Appeal No. 963/81.

In regard to the premises in respect of each of these cases, the Commissioner of National Housing has started entertaining appeals from the former owners for divesting property legally vested in the Commissioner of National Housing under the Ceiling on House Property Law, No. 1 of 1973. The commissioner in those cases should have conveyed title to the lawful tenants who have applied to purchase such vested premises from the Commissioner of National Housing. They have made forward payments to the Commissioner of National Housing until the valuation is made. The procedure is that they make a forward payment until the valuation is completed, and when the valuation

is completed they pay the balance. Now, in these cases that I mentioned, the people have made the forward payments. After the forward payments have been made the Commissioner of National Housing has started proceedings to divest these premises and hand them back to the former owners. I do not think the Hon. Prime Minister is aware of this. I think he should look into this. If that is true, a grave injustice is being done to the people who were the tenants and who are legally entitled to these houses.

Then there is a matter under the Water Supply and Drainage Board. I wanted to ask it as a question after notice, but now that the subject has come up I might raise it.

Is the Hon. Prime Minister aware that the Government decided in November 1978 that pensioners employed in certain departments and in government boards and corporations should be paid the full saalary of the post in which they are re-employed in addition to their pension? That was a decision taken in 1978. But in the Water Supply and Drainage Board, in terms of section 74 of Law No. 2 of 1974 it is not possible to pay this salary, and therefore an amendment to Section 74 of Law No. 2 of 1974 is necessary to enable the pensioners who are working in the Water Supply and Drainage Board to be paid their full salary in addition to their pension, which is the Government policy in regard to pensioners.

There are certain other matters which I deal with in point form. In the Local Government Ministry there is a peculiar situation which has been brought to my notice by a member of the Matara Urban Council. It is a short letter, I will read it out.

"පළාත් පාලන ආයතනයන්හි අමුදා ගණන් දෛනික වැටුප් ලබමින් සේවය කළ කමිකරුවන් ස්ථිර සේවයට වැටුණයින් පසු ඔවුන්ට හිමි අර්ථසාධක ප්‍රතිලාභ මුදල් වෙක්පත් මගින් හෝ මුදල් ඇණවුම් මගින් හෝ ලැබෙන පළාත් පාලන ආයතන ඒවා රඳවාගෙන, කමිකරුවන් ලවා මාරු කරවා, එම මුදලින් සියයට 60ක් පළාත් පාලන ආයතනයට ගෙන, ඉතිරි සියයට 40 මුදල පමණක් කමිකරුවාට දෙයි.

පළාත් පාලන ආයතන මෙම සියයට 60 මුදල නගර සභාවට බලෙන් ලබාගන්නේ ඔවුන්ගේ දෛනික වැටුප් ලැබූ කාලයද විශ්‍රාම වැටුපට එකතු කරන බව කියමිනි. අතුරු ව්‍යවස්ථවක් අනුව කමිකරුවන් විශ්‍රාම වැටුප් ලබන විට, දෛනික වැටුප් ලැබූ කාලයද ගණන් ගත සුභුය.

මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ, කමිකරු දෙපාර්තමේන්තුව විසින් කමිකරුවකු නමට එවන මුදලක් කමිකරුවාට හොඳී, නගර සභාවේ කොටස ඉල්ලමින්, කමිකරුවන් සිය වද්දමින්, නගර සභාවකට කටයුතු කළ හැකිද යන්නයි. ඇත්ත වශයෙන්ම මෙය නීති විරෝධී ක්‍රියාවක් බව නම් කරුවන්ගේ අදහසයි. නගර සභාවට කොටසක් ලබා ගැනීම නීත්‍යනුකූල නම් නගර සභාවේ දැකු ගම් විය යුත්තේ කමිකරු දෙපාර්තමේන්තුව මගින් නගර සභාවට හිමි කොටස වෙන් එයයෙන් ගෙන්වා ගැනීමයි. නගර සභාව ඉල්ලා සිටියද, කමිකරු දෙපාර්තමේන්තුව කමිකරුවාගේ නම වම මෙම මුදල් එවයි. මුළු මුදලම එවයි."

ආර්. ප්‍රේමදාස මහතා
(කීරු. මුර. 1970/1374)
(Mr. R. Premadasa)

කොයි නගර සභාවට ?

සරත් මුත්තෙටුවෙගම මහතා
(කීරු. පාඤ්ඤා ප්‍රතිලාභ 1976/106)
(Mr. Sarath Muttetuwegama)

කොයි නගර සභාවෙන් කෙරෙනවා. මෙහි සඳහන් වන්නේ මාතර නගර සභාව ගැනයි. නගර සභාත් අර්ථසාධක අරමුදලේ කොමසාරිස්තුමා න් අතර පොඩි අර්මුදයක් තිබෙන බවයි මෙයින් අපට පෙනෙන්නේ. නගර සභාව කියත් හෝ සියයට 60ක් එ ගොල්ලන් ලබා ගන්නේ කමිකරුවන් දෛනික වැටුප් ලැබූ කාලයද විශ්‍රාම වැටුපට එකතු කරන තිසා බවයි.

කෙසේ වෙතත්, මෙසේ සියයට 60ක් ලබා ගැනීම මම හිතන්නේ නීත්‍යනුකූල නොවන බවයි. මෙහි මොකක් හෝ නිවැරදි කිරීමක් කළ යුතුයි. මෙය කමි කරුවන්ට පෙනෙන්නේ ඒ ගොල්ලන්ට හිමි මුදලක් පළාත් පාලන ආයතනය ලබා ගන්නා බවයි.

[සරත් මුත්තේවෙල මහතා]

ඊළඟට, තවත් වැදගත් කරුණක් තිබේ. පළාත් පාලන අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට අයත් මහ නගර සභා, නගර සභා ඇතුළු සෙවා සඵ.න.ල 1980 ජූලි වැඩ වර්ෂයට—නැතනම් අප අගමැතිතුමා විටින් විට කියා තිබෙන උපයෝගී වැඩට නොපමණීමට—සහභාගී වුණු උදවියගෙන් සියයට කීයක් නැවත අරගෙන තිබෙනවාද කියා දැනගන්න නැමතියි. මිට කලින් මම කීප වතාවකම සඳහන් කර තිබෙනවා, මෙම දෙපාර්තමේන්තුවේ අය බොහෝම අඩුවෙන් බව නැවත සේවයට ගෙන තිබෙන්නේ. වෙනත් අමාත්‍යාංශවල නම් වැඩිපුර අරගෙන තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සාබ්‍ය ලේඛන අපට දැනගැනීමට සලස්වනවා නම් හොඳයි. මා හිතන්නේ අගමැතිතුමා නමුත් කරන අවස්ථාවේදී ඒ විස්තර දේවි කියා.

ඒ වගේම, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවලත් 1980 ජූලි වැඩ වර්ෂයට සහභාගී වූ—ඒ වචනයට අකමැති නම් වැඩට නොපමණීම නිසා සේවය අතිම වූ—උදවියගෙන් සියයට කී දෙනෙක් ආපසු වැඩට ගෙන තිබේද කියා අපි දැනගැනීමට කැමතියි.

1981 ඔක්තෝබර් 7 වෙනිදාත් 14 වෙනිදාත් කැබිනට් නිර්දේශ දෙකක් තිබුණා, ඒ උදවිය ආපසු වැඩට ගැනීම පිළිබඳව. මිට කලින් ඒ කැබිනට් සන්දේශ මම මේ සභාවේ කියවා තිබෙනවා. නැවතත් කියන්න ඕනෑ නැහැ, ඒක නැතැයි කියන්නේ නැහැ. කවරවත්, ඒ කැබිනට් නිර්දේශ අනව වැඩ වර්ෂයක් පිළිබඳ සියලු තොරතුරු පළාත් පාලන අමතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුව ඇතත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් මේ දක්වත් ඒ තොරතුරු යවා නැහැ. ඒ නිසා ඒ තොරතුරු ඉක්මනින්ම යවා වැඩ වර්ෂයක් නොපමාව අපසු සේවයට ගන්නා හැටියට මේ සභාව මාර්ගයෙන් මම ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඒ පිළිබඳව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද කියා අමාත්‍යාංශය වැය ශීර්ෂය ගැන කතා කරන අවස්ථාවේදී ගරු අගමැතිතුමා ප්‍රකාශ කරනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ඊළඟට, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වැඩ බිම්වල කම්කරුවන් පිළිබඳව අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද කියා අපි දැනගන්න කැමතියි. මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන සෙවකයන් දෙපාර්තමේන්තුවට අයිතිද එසේ නැත්නම් පෞද්ගලික කොන්ත්‍රාතකරුවන්ට අයිතිද කියා පැහැදිලි කළොත් හොඳයි. මේ සම්බන්ධයෙන් අංක කක/1/11 හා 81.4.8 ද නමින් ඇති වන ලේඛයේ සඳහන් කර තිබෙන තත්ත්වය අනුව මෙහි දැනට පවතින නියම තත්ත්වය ගරු අගමැතිතුමා, මේ සහ වට පැහැතිලි කර දෙනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

කොමිෂන් සභාවල නිර්දේශයන්ට අනුව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ලාභීය යතු ශ්‍රේණි—උසස් වීම්—සඳහා පරීක්ෂණ පවත්වා ඇතත්, හිඟ වැටුප් හා උසස්වීම් මෙතෙක් ප්‍රදානය කර නැහැ. මේවා ඉක්මණින්ම ඒ අය වෙත ලබා දීමට කටයුතු කරන මෙන් ගරු අගමැතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා.

තවත් ප්‍රශ්නයක් තිබෙනවා. කොළඹ හැව්ලොක් පාරේ අංක 201 සිට 249 දක්වාත්, ස්වර්ණ පාරේ අංක 3 සිට 11 දක්වාත් නිවස 56 ක් මාස 2 ක් ඇතුළත කඩා ඉවත් කරන බවට ජාතික නිවස සංවර්ධන අධිකරණයේ නිලධාරීන් දන්වා තිබෙනවා. ඒ නිවාසවල ඉන්න අයට යන්න වෙන දිනාවක් නැහැ. ඉඩනත් නැහැ. මේ නිවාස ඒ වගේ පදිංචිකරුවන්ට පවරා දීමත් තිබෙනවා. ඒ වගේම නටම ජාතික නිවස දෙපාර්තමේන්තුවෙන් ඔප්පු ලබා නැහැ. ඒ නිසා ඒ අයට නව කලී දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

තවත් ඒ වගේම පශ්චාත් රජයේ නව නගරය නැතිමට රජයට පවරා ගත් 'ප්‍රාග්ධන' වත්තේ—ඒක රාජ්‍ය වැදීමක්—ගල්කඩව කියන 'සිවිපත්' එකේ කම්කරු නිවාසවල පදිංචි උදවිය

පවුල් 118 කට විතර ඒ ස්ථානයෙන් වහම පිටවෙන්න කියා දැනුම් දී තිබෙනවා. එ ගෙල්ලන්ට වෙන විකල්ප ස්ථාන දීලත් නැහැ. ඒ නිසා මම ඒ තොල්ලන්ගේ අභියාචනයක් මේ වෙලාවේදී ගරු අගමැතිතුමාට භාර දෙන න කැමතියි. මම හිතන්නේ මේක මීට ඉස්සරවෙලත් අමතරාංශයට එවා තිබෙනවා. මේ ගැන විශේෂ අවධානය යොමු කරලා, මේ අයට පදිංචි වෙන්න වෙනත් ස්ථාන සපයන්නේ නැතිව මේ අය දන් සිටින මේ නිවාසවලින් පිටම නොකරන මෙන් මම ඉල්ලා සිටිනවා.

ගරු නියෝජ්‍ය අගමැතිතුමා ගිවිසුම් රත්න පුර කොට්ඨාශයේ 'පන්සිටිගම' කියා නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කළා. මම හිතන්නේ ඒ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියත් ඇතුළත්ව තවත් සමිති ගණනවකින් ඒ පන්සිටි ගමේ නිවාස බෙදා දුන් ආකාරය ගැන අමතරාංශයකින් පමණිලි කර අලල පහසු මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන දන්වා තිබෙනවා. අංක 2, 19, 22 යන ගෙවල් තුනම එක පවුලකට සම්බන්ධ උදවියට දීල තියෙනවාය, කියන පැමිණිලි අමතරාංශයට එවා තිබෙනවා. ඒ ගැන කරුණු සොයා බලන හැටියට මම ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපක්ෂපාත සමිති සමාගම් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සංවිධානත් පැමිණිලි කර තිබෙනවා.

ඊළඟට මම අගමැතිතුමාගෙන් දැන් ගන්නට කැමතියි, නිවාස ණය පිළිබඳ කන්නටය මොකක්ද කියා. දැනට අවුරුදු දෙකක් තිස්සේ නිවාස ණය දීම නවතා තිබෙනවා. පසුගිය අවුරුදු 2 තුළම ණය දුන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අත්හිටුවලද, නැත්නම් නාවක ආරම්භ කරනවද, එහෙම නම් නාවක ආරම්භ කරන්නේ මොන කොන්දේසි යටතේද, කියා මා දැන ගන්න කැමතියි. ඒ දිළි බදුව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කරන හැටියට අගමැතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා.

අ.පී. ප්‍රේමදාස මහතා
(තිලු. ජු. ශ්‍රීරාමදාස)
(Mr. R. Premadasa)
There are details about it in that report.

පී. සී. ඉම්බුලාන මහතා
(තිලු. ඒ. බී. ඉම්බුලාන)
(Mr. P. C. Imbulana)
What we propose to do is mentioned there.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
(තිලු. සරත් முத்தேட்டடுவெகம்)
(Mr. Sarath Muttetuwegama)
ඒක කියවන්න වුණේ නැහැ. ඒ ගැන මොකක්ද කරන්නට යන්නේ කියලා රජයේ තුටු වියෙනවුලු. ඒක ලැබුණේ මේ සභාවට ආවට පසුයි. මේ කාරණා වක තමයි, මට සභාවට ඉදිරිපත් කරන්න තියෙන්නේ.

චන්ද්‍ර ජනරාණ මහතා (මාවනැල්ල)
(තිලු. ජන්තිරා ජනරාණ—මාවනැල්ල)
(Mr. Chandra Ranatunga—Mawanella)
ගරු සභාපතිතුමනි, අපේ කලවාගේ ගරු මන්ත්‍රීතුමා (මුත්තේට්ටුවෙගම මහතා) නිවාස ප්‍රශ්නය ගැන අදහස් ප්‍රකාශ කරන අවස්ථාවේදී 'ලිබර්ටි' සිනමාහල දැනුම නිවාස ගනන්, බිම්බල පිටියේ ටීවී එක ගැනත් සභා කළා මිසක්වා. අපේ ගම්වල දුගී දුප්පත් ජනතාවට ලැබී තිබෙන නිවාස දහස් ගණන ගැන කථා නොකිරීම ගැන පළමුවෙන්ම මගේ කණගාටුව ප්‍රකාශකරනවා.

මේ නිවාස අමතරාංශය ගැන කථා කරන උකාට අද අපි ඉතාමත්ම අසම්බර වෙන්නවා. අපේ රටේ බිම් අඟලක්වත් නොතිබුණු, නිවාසයක් කියා කියන දෙයක් සිතීමෙන් පමණක් මවාගෙන සිටි අයට—අපේ ගම්වල දහස් සංඛ්‍යාත ගණනකට— නිවාස ලැබී තිබෙන බව මේ ආසම්බරයෙන් මතක් කරනවා. ඒ කාරණය ගැන මහත් කරන විට අපේ අගමැති තුමාගේ නිවාස සංකල්පය ගැන මේ රටේ

[මන්දස රහතුංග මහත]

මුළු මහත් ජනතාවම කල්පනා කරන්නේ, එතුමාට ඇති කෘතඥ පුද්ගලික හක්ති ප්‍රණාමයෙන් බව මේ අවස්ථාවේ දී මම ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

ගරු අගමැතිතුමාගේ “ගම හදු රට හදමු” කියන සංකල්පය යටතේ අද සෑම මානවයෙකු කොටසකම නිවාස රාශියක් ඉදිවෙලා තිබෙනවා. කිසිම ගෙයක් දොරක් නොතිබුණු බිම් අගලක් නොතිබුණු දුගි දුප්පත් ජනතාව පදිංචි වී සිටි මානවයෙකු කොටසක අතර අද නිවාස 500, 600 ලැබුණු සම්හර කොටසක තිබෙන බව මම ඉතාමත්ම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම මගේ ජනාදි කොටසකයන් දැනට නිවාස 80 ක් පමණ ඉදිවෙලා තිබෙනවා. සම්හර වීට වීට වඩා වැඩි ප්‍රමාණයක් ඉදි කිරීමට පුළුවන් වෙනවා. මාවනැල්ල හිටපු මන්ත්‍රිතුමා අසනිපයෙන් පසුවූණේ නැත්තම්, එතුමා සැහෙන කාලයක් අසනිපයෙන් පසුව නිසා අපට සැහෙන නිටස සංඛ්‍යාවක් ඉදිකර ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මාවනැල්ල ආසනයේ මන්ත්‍රිවරයා වශයෙන් පත් වුණට පසුව, නිවාස යෝජනා ක්‍රම දෙකක් ආරම්භ කර දැනට කටයුතු කරගෙන යනවා. එමගින් සැහෙන ප්‍රමාණයක් නිවාස ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අ. හා. 3.00

මේ නිවාස සංවර්ධන අධිකාරිය ගැන කල්පනා කරන විට මහක් කළ යුතු එක කරුණක් තිබෙනවා. සම්හර අවස්ථාවලදී නිවාස වලට යෙදිය යුතු ඒ ඒ උපකරණ, බඩුබාහිරාදිය ප්‍රමාදවීම නිසා යම් යම් අවස්ථාවලදී ඒවා ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වෙන බව අපි දැක තිබෙනවා. නිවාස ඉදිකිරීමේ යෝජනා ක්‍රමයක් පවත්ගන්නා අවස්ථාවේදීම, ඒ ඒ පළාතෙන් ලබාගන්නට පුළුවන්, නිවාස ඉදිකිරීමේ වැඩවලට අවශ්‍යවන බඩුබාහිරාදිය මොනවාද කියා කල්පනා කර බලනවා නම්, ඒ දේවල් මොනවාද කියා පළාතේ මන්ත්‍රීවරයන් සමඟ සාකච්ඡා කර, නිවාස සංවර්ධන

අධිකාරිය ඒ දේවල් ඒ පළාතෙන්ම ලබා ගැනීමට කටයුතු කරනවා නම්, මා හිතනවා අවශ්‍ය කරන බඩුබාහිරාදිය වැඩි ප්‍රමාදයක් නැතිව, ඒ වගේම ඉතාමත්ම හොඳ ආකාරයට ලබාගන්නට පුළුවන් වේය කියා, එසේ කර ඒ පළාතෙන් ලබාගන්නට නොහකි දේ පමණක් වෙනත් ප්‍රදේශවලින් ලබා ගැනීමට කටයුතු කරනවා නම්, එය ඉතාමත්ම සුදුසු කියන එක මා මතක් කරනවා.

මම පවත්ගෙන තිබෙන මොල්ලිගොඩ කියන නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 50 කට වැඩිය ඉදිකිරීමට කටයුතු කරගෙන යනවා. දැනට නිවාස 30 කට කට්ටි කරා වත් තෝරා බිම් අගලක්වත් නැතිව සිටි ඉතා දුගි දුප්පත් අයට ඒවා භාර දී වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් මාස දෙක තුනක් බඩුබාහිරාදිය නැතිවීම නිසා ඒ වැඩ විකක් ප්‍රමාද වී තිබෙන බව මා මේ අවස්ථාවේදී මතක් කරනවා.

ඒ එක්කම මාවනැල්ල ආසනයේ නව එක උදා ගමක් ඉදිකිරීමට මගේ කොටසක යෝජනාව ඉතාම උනන්දුවෙන් කටයුතු කරගෙන යනවා. සියබලාව කියන ගමෙන් ඒ සඳහා ඉඩම් කොටසක් ලබාගෙන, මහජනතාවගේ ශ්‍රමදානයෙන් හැතප්මක් පමණ දුර පාරක් කපා ඒ යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු කරගෙන යන බව මා සන්තෝෂයෙන් මතක් කරනවා. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරී මහත්වරු දැඩි උනන්දුවකින් යුතුව අවශ්‍ය කරන පිඹුරු පත් ආදිය සකස් කර, සැලැස්මවල් අද දී තිබෙනවා. නමුත් ඒ යෝජනා ක්‍රමයට අවශ්‍ය වන මදල් ප්‍රමාණය අපිට ලැබෙයිද නොලැබෙයිද කියන ප්‍රශ්නය උඩ, අද ඒ කට්ටිකරුවන් නිවාස යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වී සිටිනවා. එම නිසා මුදලක් ලබා දී, ඉතාමත්ම වෙහෙස අඩු වශයෙන් මේ යෝජනා ක්‍රමයටවත් මහත්වරු වී සහපමක පමණ දුර පාරක් කරලබිපපප සපපපපපපපප පමි උමිඋමි ශ්‍රමදානයෙන් කපාගෙන බලා සිටින ජනතාවට, බිම් අගලක්වත් නැති ඒ ජනතාවට, බිම් ක බැල්ලක් ලබා දී නිවාසයක් ලබාදීමට කටයුතු කරන ලෙස ගරු අගමැති තමාගෙන් ඉතාමත් ඕනෑකමින් මුල් ලා සිටිනවා.

එවැනිම මාවතාලේ නගරය ගැනත් මේ අවස්ථාවේදී කිව යුතුව තිබෙනවා. කවුරුත් දන්න ආකාරයට මාවතාලේ නගරය සැලැස්මක් නැතිව ඉදිවුණ නගරයක් නොවෙයි. ඉතාමත්ම පැරණි නගරයක් වුණාට, එය කොයි විධියේ තදබදයක් තිබෙන, හරියාකාර ගොඩනැගිලිලේලක් ඉදි කර නැති නගරයක්ද යන්න මාවතාලේ නගරය මැදින් යන ඕනෑම කෙනෙකුට පෙනෙනවා. නමුත් එ නගරයත් සංවර්ධනය කිරීම සඳහා නගර සංවර්ධන අධිකාරියේ මහත්වරුන් කීප වත වක් එහි ගොස්, අවස්ථාවන් අනුව සැලැස්මවල් සකස් කර තිබෙනවා. ඒ පිළිබඳව මේ අවස්ථාවේදී නගර සංවර්ධන අධිකාරියට මගේ පූර්වක ස්තූතිය පිරිනමනවා. නමුත් එ ස්ථානය තිබෙන පිළිවෙලට මාවතාලේ නගරය දියුණු කරන්නට අපට පුළුවන්කමක් නැහැ. මාවතාලේ නගරයේ ඉතාමත්ම සුළු බිම් ප්‍රමාණයකුයි තිබෙන්නේ. මාවතාලේ නගරය දියුණු කිරීමට නම් ඒ නගරය අසල තිබෙන සුළු බිම් ප්‍රමාණය, මුඩු බිම් ප්‍රමාණය නගර සංවර්ධන අධිකාරියෙන් හෝ එහෙම නැත් නම් සංවර්ධන සභාවෙන් අත්පත් කර ගෙන, ඒ සකස් කර තිබෙන සැලැස්මට අනුව දියුණු කිරීමට අපට සිදු වී තිබෙනවා.

අපේ තිබුණා, මාවතාලේ සුළු නගර සභාවෙන් දියුණු කරපු මාර්ගයක්. පසුගිය රජය කලයේ ඒ මාර්ගයේ කොටසක් එක් මුස්ලිම් ජාතිකයෙකුට හිමිව තිබුණා. පසුගිය රජය වගේ බලගත්කාරයෙන් ඉඩම් නොගත් නිසාද එහෙම නැත්නම් මේ රජයෙන් ලිහිල්කමක් පෙන්නු නිසාද මම දැන් තැහැ. ඔහු ඒ ඉඩම් කැබැල්ල හදිසියෙන්ම ආපසු ලබාගෙන සුළු නගර සභාවෙන් සකස් කර තිබුණු පාරේනුත් කෙටසක් අල්ලාගෙන කම්බි ගසා අවහිර කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මම මේ කාරණය පිළිබඳව නගර සංවර්ධන අධිකාරියටත් දන්වා තිබෙනවා. එම නිසා එතැනි අවස්ථාවලදී මෙවැනි ස්ථාන රජයට පවරා ගන්නා ලෙසත්, රජයෙන් වියදම් කර දියුණු කර තිබෙන මාගී ආදී දේවල් මහජනයා අල්ලා ගෙන කවයනු කරනවා නම්, ඒ වැඩට අවහිර කරනවා නම් ඒවා නිසඬ වෙනවා.

රජයට පවරා ගෙන අපේ නගර දියුණු කිරීමට කටයුතු කරන ලෙසත් නගර සංවර්ධන අධිකාරියෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඒ එක්කම, මාවතාලේ නගරය අසල තවත් එක් බිම් කැබැල්ලක් තිබෙනවා, ඒ ඉඩම් කැබැල්ලත් රජයට පවරා ගත යුතුය කියා මම ඉල්ලීමක් කර තිබෙනවා. මාවතාලේ නගරයේ තිබෙන, ගොඩනැගිලිලේලක් ඉදිරි කරන්නට පුළුවන්, නගරය දියුණු කරන්නට පුළුවන් එකම බිම් කැබැල්ල එයයි. ඒ බිම් කැබැල්ලේ නම දිගනවත්තයි. ඒ බිම් කැබැල්ල නගර සංවර්ධන අධිකාරියට පවරා ගෙන, නගරය දියුණු කිරීමට සකස් කර තිබෙන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස මම මේ අවස්ථාවේදී ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

එපමණක් නොවෙයි, ඒ සකස් කර තිබෙන නගර සංවර්ධන සැලැස්ම අනුව පළමුවෙන්ම අපට කළ යුතුව තිබෙන්නේ මාවතාලේ ලංගම බස් සිපෝව සහ බස් නැවතුම් පොළ සකස් කිරීමයි. මම හිතන විධියට ඒ සකස් කර තිබෙන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නම් සෑහෙන මුදලක් යනවා. ඒ සම්පූර්ණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අපට යම්කිසි කාලයක් ගියත්, ඒ ලංගම සිපෝව සහ බස් නැවතුම් පොළ සකස් කිරීමේ කටයුත්ත 1982 වර්ෂයේදී අවසාන කර මාවතාලේ නගරය දියුණු කිරීමේ වැඩ පිළිවෙලේ ප්‍රථම පියවර ගන්නා ලෙස පළාත් පාලන අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා.

මේ අමාත්‍යාංශය යටතේ මන්නිවරුන් විශාල සංඛ්‍යාවක් කතා කරන්නට බලා පොරොත්තුවෙන් සිටින නිසා මීට වඩා දීර්ඝ කථාවක් කරන්නට මම බලාපොරොත්තු වන්නේ නැහැ. මෙම අමාත්‍යාංශය යටතේ සෑම කෙටියායයකම සෑහෙන වැඩ කොමසක් කෙරී තිබෙන බව සන්නෝෂයෙන් මතක් කරන අතර 1982 වර්ෂයේදී ඒ වැඩ කොටස ඊටත් වඩා ක්‍රමවත්ව, ඊටත් වඩා හොදින් කර ගැනීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම

பி. டிபீல்டி.லி மலல (கல்கலல)
கல்கலி

(திரு. ஏ. அமிர்தலிங்கம்—கல்கலல)
கல்கலி

(Mr. A. Amirthalingam—Kaskesanturai)

Mr. Chairman, I wish to make a few observations with regard to some of the departments under the Hon. Prime Minister. First, with regard to Local Government: in 1979, elections were held to all the Municipal Councils, and Village Councils, but the Batticaloa Municipal Council was left out in view of the havoc it suffered as a result of the cyclone. Now it is nearly three years—more than three years—since the cyclone damaged Batticaloa and we have had Development Council elections covering the entire Island So that, Sir, it cannot be said that Batticaloa Municipal Council is not yet right for elections to be held. I would earnestly request the Hon. Prime Minister not to deny the public of Batticaloa of their right to have the civic authority elected by them but to take steps to hold early elections in the Batticaloa Municipal Council.

The next matter is with regard to Development Councils. I know the anxiety of the Hon. Prime Minister to make these Development Councils work. We have confidence that the Hon. Prime Minister will do his level best to make these Development Councils a success, but as far as the areas represented by the TULF are concerned, the Gramodaya Mandalayas and the Pradesiya Mandalayas have not yet been formed. Because of the delays in the appointment of Special Service Officers these Mandalayas were not formed. But, I think, now that arrangements have been made for the appointment of these officers, these elections should be held early and these grass-root level institutions of Local Government also should be made to function.

We find that there is a great deal of confusion with regard to the running of the former Village Councils and Town Councils but, I suppose, these are teething troubles and the Hon.

Prime Minister and his Deputy will see these institutions through and make them work successfully because the Development Councils as an institution will go very far towards making the people participate not merely in the development work but in the day-to-day administration at the District level. I am fully aware that the Hon. Prime Minister is dedicated to the ideal of democratic decentralization and to making these institutions work. I hope he will be able to get co-operation of the entire Cabinet and make these work.

Next, I come to the subject of housing. The hon. Member for Manipay referred to the fact that in the entire Jaffna District it was only one model village that has been opened. I think that the model village in my own electorate, Wasanthapuram, in Kankesanturai, is under construction, but the progress is not fast enough. I understand that the materials for the buildings do not come in time. That is the cause of the delay. The local allottees are very enthusiastic. It is a minority Tamil village that I selected for this model village. The young men there have formed an organization and are giving full co-operation, so that if the Government will see that the materials are sent in time the work on the model village in the Kankesanturai electorate will be completed soon. But I have one complaint to make.

There is an Assisted Self-Help Housing Scheme which was started in 1978 in my electorate at Myliddy North, in a place called Myluwakadai. That again serves the needs of an under-privileged community. Sixty people were selected in 1978 and in 1980. We laid the foundation stone of this scheme. Apart from the foundation stone being laid, absolutely no work has been done on this Aided Self-Help Housing Scheme in the Kankesanturai Electorate. I would earnestly urge the Hon. Prime Minister to see that this housing scheme also takes off and that action is taken to complete it, because that

serves the needs of very poor people in that area that is, in Myliddy North, in my own electorate. It was started in 1978, the foundation stone was laid in 1980, and no work has been done thereafter. It is a very serious complaint. Of course, there may be other Ministers with whom this sort of neglect may be common, but I thought in the Hon. Prime Minister's Ministry this sort of thing would not happen.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරොමතාස)

(Mr. R. Premadasa)

This was not brought to my notice by the mobile office.

ඒ. අමිර්තලිංගම් මහතා

(තිரு. ආ. අමිර්තලිංගම්)

(Mr. A. Amirthalingam)

Why not? This was brought to your notice. Actually the foundation stone was laid in 1980. I want that to be looked into.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරොමතාස)

(Mr. R. Premadasa)

Myliddy ?

ඒ. අමිර්තලිංගම් මහතා

(තිரு. ආ. අමිර්තලිංගම්)

(Mr. A. Amirthalingam)

Myliddy North. The name of the scheme is Myluwakaddai. The land was taken over in 1978—one of the earliest schemes in the North.

Then, Sir, I have also been told that in the Batticaloa District, apart from the model villages, none of the Assisted Self-Help Housing Schemes in any one of the three electorates in the Batticaloa District has been started. In Paddirippu the Hon. Prime Minister made order with regard to 350 houses, but apart from the model village at Mahilur there has been no work done on any of the Assisted Self-Help Housing Scheme. And I am told the same is the position with

regard to Batticaloa and the Kalkudah Electorates in the Batticaloa District. In the matter of Assisted Self-Help Housing Scheme, the Batticaloa District appears to have been completely neglected. I know certain electorates have cornered all the facilities early. It is the early bird that catches the worm, and here early Members who were able to get it, and they have got much more than what they were even entitled to. I hope these electorates which have been lagging behind.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරොමතාස)

(Mr. R. Premadasa)

A. S. H.

ඒ. අමිර්තලිංගම් මහතා

(තිரு. ආ. අමිර්තලිංගම්)

(Mr. A. Amirthalingam)

Pardon ?

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරොමතාස)

(Mr. R. Premadasa)

A.S.H. That is, Aided Self-Help Housing Scheme. In the Batticaloa District—Kalkudah 192 on-going projects being constructed; in Batticaloa 298—Paddirippu 152.

ඒ. අමිර්තලිංගම් මහතා

(තිரு. ආ. අමිර්තලිංගම්)

(Mr. A. Amirthalingam)

The Hon. Prime Minister has made order. In fact the hon. Member for Paddirippu—

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරොමතාස)

(Mr. R. Premadasa)

Some of them are under construction.

ඒ. අමිර්තලිංගම් මහතා

(තිரு. ආ. අමිර්තලිංගම්)

(Mr. A. Amirthalingam)

He telephoned me and said that no work has been started as far as these schemes are concerned.

ஈர். ப்ரேமடாசா மனா

(திரு. ஆர். பிரேமதாசா)

(Mr. R. Premadasa)

I can find out.

ஈர். அமிர்தலிங்கம் மனா

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

I want that looked into. Then, Sir, with regard to water supply. There again I am sure the Hon. Prime Minister will recall that when I raised this matter of the water supply K.K.S. town, which is a fairly important town in the North with the cement factory, the harbour, the railway terminal, and all that, I was assured that with UNICEF aid, a water-supply scheme for K.K.S. town will be started in 1981, but nothing has been done. I think the officers of the Department came and wanted to know where the time he visited, many of us were Deputy Minister will recall that at well could be sunk. I am sure the there, and we discussed that matter, and the land has been identified and yield tests have been carried out fairly successfully. So, I want the water supply scheme at Kankesanturai Town to be taken up.

Then, Sir, there is a small water supply scheme to a very poor village occupied by the under-privileged people at Kaladdi in the Tellipallai V.C. area. I gave money out of the two lakhs allocation that was given for the electorate. For two years I gave the money and, I think, nearly 2½ lakhs were spent on it, the tanks have been constructed, but the pump has not yet been installed. But today I was told by the officers concerned that the pump has just been taken there and it may be that tomorrow or the day after they will be able to instal it. I was very happy to hear that at least now those people are going to get water.

Then, Sir, there are the Mannar and Mullaitivu Towns. They are not merely in the dry zone, but they are in the arid zone. So, those two towns

should have water supply schemes very urgently. The water supply in Mannar Town is very bad and it is the same in Mullaitivu. These are two coastal towns on either side of the island in the north and there have been various schemes mooted and considered, but nothing has been done to solve the problem of the water supply to the people of Mannar and Mullaitivu. I would request the Hon. Prime Minister to look into that matter also.

ஈர். ப்ரேமடாசா மனா

(திரு. ஆர். பிரேமதாசா)

(Mr. R. Premadasa)

In Myliddy you were referring to the fisheries housing scheme?

ஈர். அமிர்தலிங்கம் மனா

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

The fisheries scheme is different. It is in a place called Mailuwaddaddai; it is the A.S.H. scheme. In fact, the foundation stone was laid—I was myself present—in 1980.

ஈர். ப்ரேமடாசா மனா

(திரு. ஆர். பிரேமதாசா)

(Mr. R. Premadasa)

I am told that the KKS water supply scheme is nearing completion.

ஈர். அமிர்தலிங்கம் மனா

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

That is the Kaladdi one, not the UNICEF scheme for the KKS town. They have only selected the land for sinking the well. Nothing else has been done.

ஈர். ப்ரேமடாசா மனா

(திரு. ஆர். பிரேமதாசா)

(Mr. R. Premadasa)

UNICEF?

ஈர். அமிர்தலிங்கம் மனா

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

Yes. Actually, the work should have started in 1981. Let us have it at least in 1982.

Sir, I want to say one thing that whatever the criticisms there may be about the Prime Minister's housing schemes, all hon. Members in this House will be agreed that that there are the schemes which have produced something substantial in every electorate; at least there is something visible and tangible for the poor man in the shape of a few houses. We are with the Hon. Prime Minister in the need for these housing schemes to be carried through, whatever may be said about them on economic grounds or other grounds. The Hon. Prime Minister, as the hon. Member for Manipay remarked, has chosen the correct men to be in charge, not merely of the department but even of the various boards and corporations under him.

We bring up these matters here in order to remind the Hon. Prime Minister of the necessity to carry these things out early. That is all I want to say.

විරසිංහ මල්ලිමාරච්චි මහතා (කොළඹ දිසා, ඇමතිතුමා)

(ශ්‍රී ලංකා නීතිඥ මංගලාකාරණි—කොළඹ දිසා, ඇමතිතුමා)

(Mr. Weerasinghe Mallimaratchi—District Minister, Colombo)

ගරු සභාපතිතුමනි, මේ පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ගැන සම පූර්ණ සාකච්ඡාවක් කරනවා නම් අඩු වශයෙන් එක මන්ත්‍රීවරයෙකුට පැය තුනක් වත් ඕනෑ. මේ අමාත්‍යාංශයෙන් කර තිබෙන සේවය ගැන හිතට එකඟව කථා කරනවා නම් පැය තුනකුත් මදි නිසා මට හිතෙනවා. ගරු අමාත්‍යාංශයට අයත් පළාත් පාලන අමාත්‍යාංශයේ සිරිත සියලුම නිලධාරී මහත්වරුන්ටත්, නිවාස අධිකාරියේ සභාපතිතුමා ඇතුළු එහි සියළුම මහත් සභාපතිතුමා ඇතුළු එහි සියළුම නිලධාරී මහත්වරුන්ටත්, පොදු පහසුකම් මණ්ඩලයටත්, ජලාපවහන මණ්ඩලයේ සභාපතිතුමා, ඇතුළු සියලුම නිලධාරී මහත්වරුන්ටත් මා ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙන් ක කැමතියි.

මා මුලින්ම ඒ ප්‍රකාශය කළේ මෙන් නම් ක්‍රීඩා කිරීම: මේ ගරු සභාවට පත් වන සාම මන ක්‍රීඩකයන් ම ලකෂයක පමණ ජනතාවක් නියෝජනය කරනවා. ලකෂයක පමණ ජනතාවකට එක තැනකට ඇවිත් කථා කරන්නට බැරි නිසයි, වැඩි දෙනෙක් කැමැත්ත අනුව එක් පුද්ගලයෙක් මන්ත්‍රී වරයා වශයෙන් පත් කර එවන්නේ. එසේ එන මන්ත්‍රීවරයා පත් වන අවස්ථාවේ නම් ජනතාවට බොහොම පෙරොන්දු දීලයි, මේ ගරු සභාවට එන්නේ. එසේ ආචාර පසුව සිදු වී තිබෙන්නේ මොකක්ද? 1948 සිට 1977 දක්වා නම් සිදු වී තිබුණේ “අපි නිවාස හදන්නම්” කියා පෙරොන්දු වුණත්, “ජලය ලබා දෙන්නම්” කියා පෙරොන්දු වුණත්, “වෙනත් පොදු පහසුකම් ලබා දෙන්නම්” කියා පෙරොන්දු වුණත්, ඒවා එක්තරා කොටසකට පමණක් සීමා වී තිබීමයි. විශේෂයෙන්ම ඒවා බාර ඇමතිවරයෙක් සිටියා නම් පසු ගිය රජයන් පැවති කාලවල—1970, 1965, 1960 ආදී වශයෙන්, මම එක පැත්තකට බර වී තොවෙයි, මේ කථා කරන්නේ—ඒ ඇමතිතුමාටත් ඒ අමතිතුමාට ගිහවත් මන්ත්‍රීවරු සිටියා නම් ඒ උදවියටත් පමණයි, ඒවා හරියකාර ඉටු වුණේ. එහෙත් අවුරුදු ගණනාවක්ම පැවති ආ ඒ ක්‍රියා කලාපය අපේ ගරු අමාත්‍යාංශය මේ අමාත්‍යාංශය බාර ගැනීමෙන් පසුව සම්පූර්ණයෙන්ම වෙනස් කලා. එතුමා ඒ ක්‍රියා කලාපයෙහි විශේෂ පරිවර්තනයක් කර තිබෙනවා.

අද මේ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතුරින් සියයට හත්තා පහකගේම ආසනවල උදගම් තිබෙනවා. මා හිතන විධියට උදගමක් නැති ආසන අඩුවෙන්ම තිබෙනවා නම් තිබෙන්නේ මගේ කොළඹ දිස්ත්‍රික්කයේ නිසලයි. එයට හේතුව ඉඩමේ නැතිකමයි. කොළඹ දිස්ත්‍රික්කයේත් දැනට අපි එක උදගමක් හදා තිබෙනවා. මහරගම ආසනයේ, තවත් ගම් කීපයක් ඉදිවෙමින් පවතිනවා. එහෙනම් ගරු අගමැතිතුමාට මා ස්තූතිවන්ත වෙන් කට ක මතියි, මෙතෙක් කලක් පැවති අ, මේ ආකල්පය වෙනස් කිරීම ගැන. මොකද

විරසිංහ මල්ලිමරච්චි මහතා

අනුගතයේදී මේ අමාත්‍යාංශය භාරව කටයුතු කරන්නට කැට සිදු වුණත්, කොතැනකදී සිදු වුණත්, මොන විධියට සිදු වුණත්, මේ ක්‍රියාකලාපයම අනුගමනය කරන්නට ඔහුත් පියවර ගනියි කියා මා හිතනවා.

අපේ රජය පටන්ගන්නා අවස්ථාවේදී ම හරු අගමැතිතුමා පොරොන් දුටුකින් දුන්නා ගෙවල් ලක්ෂයක් හදනවා කියා, මට මතකයි ඒ අවස්ථාවේදී හුඟ දෙනෙක් අසූ බව, ආකාශයේද ගෙවල් හදන්නේ කියා. ආර්ත වශයෙනම 1977 ට කලින් නම් ආකාශයේ තමයි ගෙවල් හදන්නට තිබුණේ. ඒ කලයේ ගෙවල් හදවෙත් එහෙම තමයි. ඒවා නිකම් හුළඟට ගිය වචන පමණයි. මා කියන්නට කැමතියි අද සමහර උදවිය පුවත්පත් මගින් මේවා විවේචනය කරන්නේ මේවා හැදීම ගනනොවෙයි; කොයින්ද මේවාට මුදල් කියන එක ගැන හොවෙයි; කොහොන්ද ගෙවල් හදන්න අදහස් ආවේ කියන එක ගැන නොවෙයි. ඉපදුණු හැටියේ ලමයා කොහොමත් ටිකක් දඟලනවා වැඩියි. කිරි තැනිට අඩනවා; උණුසුම තැනිට අඩනවා. ඒ වගේ පටන්ගත් හැටියේම සමහර පුවත්පත් බලනවා, ඉගිලිලා යන්නට.

ආර්. පී. විජේසිරි මහතා (හැරිස්පත් තුව දෙවන)

(*ශ්‍රී ලංකා, ආර්. පී. විජේසිරි—ඉන්දියානු පුස්තකාල මධ්‍යස්ථානයේ දෙවන වන පාඨමාලාව*)
(Mr. R. P. Wijesiri—Second Harispat-tawa)

ගැලපියේ හිරි අයත් යන්න යනවා.

විරසිංහ මල්ලිමරච්චි මහතා

(*ශ්‍රී ලංකා, විරසිංහ මල්ලිමරච්චි*)
(Mr. Weerasinghe Mallimaratchchi)
මොකද්ද කිව්වේ? මට ඇහුණේ නැහැ.

ආනන්ද දසනායක මහතා (කොන් ටලේ)

(*ශ්‍රී ලංකා, ආනන්ද දසනායක—කොත්මලේ*)
(Mr. Ananda Dassanayake—Kotmale)
ගැලපියේ හිරි අයත් යන්න යනවද

විරසිංහ මල්ලිමරච්චි මහතා

(*ශ්‍රී ලංකා, විරසිංහ මල්ලිමරච්චි*)
(Mr. Weerasinghe Mallimaratchchi)

ඒ නිසා බලනවා, එක ඇත තක් වන රක්. නමුත් ඒ පත්තර බිඳ වන්නත් කොපමණ කලින්ද, යම් අදහස්—සාකල්ප—ඇති කරගෙන, හරු අගමැතිතුමා මේ නිවාස හදන්න පටන් ගත්තේ; මේ පහසුකම් දෙන්න පටන් ගන්නේ?

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වශයෙන් අපි කැමැතියි, විවේචනයට. එහෙත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මම එක ප්‍රශ්නයක් අහන්න කැමැතියි. මේ රජය බලයට පත් වුණට පසුව හැදු ගෙවල් ප්‍රමාණයෙන් 1/5 ක් තබා 1/10 ක් වත් හදන්න, 1948 මේ රටට නිදහස ලැබුණට පසුව 1977 වන තුරු බලයට පත් වුණ කිසිම රජයකට පුළුවන් වුණද? එහෙම නම්, යම් වැඩක් තැන්පත් කරන්නාට සහතික කරන අයට අපිත් රුකුල් දෙන්න ඕනා නේද?

මේ රජය යටතේ දැනට හදා තිබෙන ඒ නිවාස ඔක කෝම හ.ම අඩුපඩුකින්ම තොරයයි මම කියන්නේ නැහැ. මේ අමාත්‍යාංශය විසින් හදා දුන් නිවාසවලට වැඩ කිලි පහසුකම් ලබා දී තිබෙනවා. විදුලිය පහසුකම් ලබා දී තිබෙනවා. ජල පහසුකම් ලබා දී තිබෙනවා. මේ විධියට කොඹි තරම් පහසුකම් ලබා දුන්නත්, ඒ නිවැසවල මිනිසුන් පදිංචි වී වික කලක් ඒවා පාවිච්චි කරන විට ඒවායේ අඩුපඩුකම් ඇති වන්නේ නැද්ද ඒවා කැඩෙන්නේ නැද්ද? එහෙමත් නොවෙනවා නම් කොහොමද, රැකිරකණ ප්‍රශ්නය විසඳෙන්නේ? එහෙම අඩුපඩුකම් ඇතිවන්නේ තැන්පත්, කැඩෙන්නේ තැන්පත් ඒවා වෙනුවෙන් අලුතින් කොටස් නිපදවන්න ඕනා වෙන්නේ නැහැ. ගෙවල්වලට 'බල්බස්' සවි කොට විදුලිය ආලෝකය ලබා දුන්නට පස්සේ කවදාවත් ඒවා හරක් වන්නේ තැන්පත්, අවුරුද්දක් විතර යන විට ඒ 'බල්බස්' නිපදවන කම්හල් වසා දමන්න වෙන්නේ නැද්ද? එහෙම නම්, මේවා දිරා පත් වන්න ඕනා, කැඩෙන්න ඕනා, මේවායේ අඩුපඩුකම් ඇති වන්න ඕනා. එහෙම වෙනවාය කියන බලපොරොත්තුවෙන් තමයි, අපි මේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්නේත්.

අ. හා. 3-30

මේ අමාත්‍යාංශය යටතේ තිබෙන නිවාස දෙපාර්තමේන්තුවේ, නිවාස අධිකරීන්ගේ ප්‍රධානියාගේ සිට අන්තිම සුළු සේවකයා දක්වා ඉන්න හමු කෙරෙන්නේ ලොකු උතුරු සහයක් ගන්නවා, මේ වැඩස කරන්න ඕනෑ" කියා අගමැතිතුමා ගිනන විට එය ක්‍රියාත්මක කෙරෙන තනතුරුව යක් ඇති කරන්න. ම. ඒ බව කියන්නේ මහේ ජිනට එකඟවයි. එහෙම නැතිව, මහේ කොට්ඨාශයට නිවාස යෝජනා ක්‍රම යටතේ නිවාස දහස් ගණන් ලැබී නැහැ. අපට තිබෙන සුළු ඉඩම් ප්‍රමාණය අනුව දැන් අපි පුළුල් ගමක් හදාගෙන යනවා. තවත් නිවාස දෙතුන් සියක් අපට ලැබී තිබෙනවා. තවත් නිවාස හදන්න පුළුවන් නම්, ඒ සදහා සුදුසු ඉඩම් අරගෙන ඒ වඩා කරන්නට අපි කටයුතු කරනවා. ඒ මිස විශේෂ වරප්‍රසාදයක් මට මේ අමාත්‍යාංශයෙන් ලැබී නැහැ.

මම මේවා කියන්නේ එක්තරා වේදනාවකිනුයි. අපේ රටේ හැම දාමත් තිබුණු සිරිත තමයි, වැඩ කරන මනුෂ්‍යයාට පහර දීම. ඒ සිරිත නම් මෙතෙක් කල් අබණ්ඩව පවත්වාගෙන ඇති තිබෙනවා. කවුරු හරි මොන විධියකින් හෝ හරියට වඩා කරනවා නම්, ඒ වැඩ කොටස තවත් වත් තයි, උත්සාහ කරන්නේ. මේ රටට නිදහස ලැබුණු දා සිටම වැඩියෙන් කෙරී තිබෙන්නේ විවේචනය කිරීමයි. වැඩ කරන මිනිසුන්ට පහර දීමයි. ලෝකයේ, වැඩ කරන මිනිසුන්ට රකුල් දෙන පිරිස අඩුවෙන්ම සිටින රට කෙ හේදයි සොයා බැලුවොත් එය ශ්‍රී ලංකාව බව පෙනෙනවා ඇති.

මම මිලනට කියන දේ ගැනත්, විරද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් එකඟ වෙනවා ඇති. මේ අමාත්‍යාංශය යටතේ නිවාස සෑදීමේදී, ජල පහසුකම් සැලසීමේදී වෙනත් පොදු පහසුකම් සැලසීමේදී, වැඩ කර තිබෙන්නේ, ඒ ඒ දිස්ත්‍රික්කයේ ඉන්නා ජනතාව දිහා බලලයි. ඒ මිස ඒ ඒ මන්ත්‍රී වරයා දමාගෙන ඉන්නා කණ්ණාඩිය දිහා බලා නොවෙයි මන්ත්‍රීවරුන්ගේ පාව දිහා බලා නොවෙයි, මන්ත්‍රීවරුන් අයත් දේශ පාලන පක්ෂය දිහා බලා නොවෙයි.

විරද්ධ පාර්ශ්වයේ නායකතුමාගේත් දැනගන්නම සදහා මම තවත් වැදගත් දෙයක් පෙනවා දෙන්නම්. මම ගින තිබෙනවා, උතුරේ ගම් කීපයකටත්. පෙනු විල් ජන්ද කොට්ඨාශයේ ගමක් ගෙවල් 120 ක් හැදුණු උදාගමක් බලන්නත් මම ගියා.

ආර්. පී. විජේසිරි මහතා
(කි.ල. ශ්‍රී. ජී. බිලෙසිරි)
(Mr. R. P. Wijesiri)
කත එක්කද, පොතුවිල් ගියේ ?

විරසිංහ මල්ලිමාරච්චි මහතා
(කි.ල. බී.ඒ.ඒ. මාලිමාරච්චි)
(Mr. Weerasinghe Mallimarachchi)
මම ගියේ තනියමයි.

මම පොතුවිල් ගියේ "කණක ගාමම්" නමැති උදාගම විවෘත කෙරුණු උතසාය වයි. පොදු කොඩි හේවයටත් සහයෝගය දෙන, අට වැනි පන්තිය සමත් වුණු එක්තරා මහත්මයෙක් තමයි, ඒ ගමේ ප්‍රධාන පුද්ගලයා. ඒ මහත්මයා යටතේ තමයි, ඒ ගමේ සියලුම වැඩ කෙරී තිබුණේ. ඒ නිවාස යෝජනා ක්‍රමයට නැත්නම් උදා ගමට ගෙවල් 120 ක් තිබුණ. මම එහි යන දවස් වෙනකොට එවකට එහි මනත්‍රී වරයාව සිටි කනකරන්නම් මහත්මයා අහ වළාප්ත වෙලා. එම නිසා ඒ කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් වත්, මනත්‍රීවරියක් වත් හිටියේ නැහැ.

මම එහිදී සොයා බැලුවා, ඒ නිවාස යෝජනා ක්‍රමයට ජලය ලබා දෙන්නේ කොහොමද කියා. එතෙක් ඒ ගමේ මිනිසුන් පවිවිවි කර තිබුණේ, ඒ ගම මැදින් පොඩියට ගලාගෙන ගිය අපිරිසිදු ජලයයි. ඒ නිවාස යෝජනා ක්‍රමය හැදුවාට පසුව තමයි, ඒ ගමේ මිනිසුන්ට පිරිසිදු ජලය පිකක් ලබා ගන්න පුළුවන් වුණේ. එහෙම නම් එයින් අපට පෙනී යන්නේ මොකක්ද? මේ අමාත්‍යාංශයේ වැඩ කෙරී තිබෙන්නේ උතුරට එක විධියකටත්, දකුණට තවත් විධියකටත් නැගෙනහිරට වෙනත් විධියකටත්, බටහිරට නැත්නම් කොළඹට ඒ හමට වඩා, වෙනත් විධියක යන් යාදී වශයෙන් එක-එක විධියට නොවෙයි. ජාති හේදයෙන් තොරව, අගම්

[විරසිංහ මල්ලිමාරච්චි මහතා]
 හේදයෙන් තෙරව, නියෝජනය කරන
 මන්ත්‍රීවරයාගේ දේශපාලන පක්ෂය සැල
 කිල්ලට නොගෙන හෙවත් පක්ෂ හේද
 යෙන් තෙරව හැම දිස්ත්‍රික්කයකම වැඩ
 කෙටි තිබෙන බව එයින් පැහැදිලි වෙන
 වා. එහෙම නම් මේ අමාත්‍යාංශයෙන්
 කෙරෙන වැඩවලට පුළුවන් තරම් රුකුල්
 දීම අපේ යුතුකමක් නේද?

ආහන්ද දසනායක මහතා (කොත්
 මලේ)

(ශ්‍රී ලං. ආනන්ද තෙරායාඡ්ඡ—කොත්මලේ)
 (Mr. Ananda Dassanayake—Kotmale)
 කවුද විරුද්ධ වුණේ ඔය තරම් කා
 ගහන්න.

විරසිංහ මල්ලිමාරච්චි මහතා,
 (ශ්‍රී ලං. වීරසිංහ මල්ලිමාරච්චි)
 (Mr. Weerasinghe Mallimaratchchi)

තමුත් නාන්සෙ නම් පක්ෂයේ කියල මම
 දන්නව නෙවැ හොදට. නමුත් ඒ ආස
 නයේ අගමැතිවරු කීප දෙනෙක්ම සිටිය.
 කොත්මලේ ගරු මන්ත්‍රීතුමාගේ පක්ෂයේ
 නායිකව අත්තනගල්ලේ මන්ත්‍රීවරිය
 හැටියට සිටිය; අගමැති වශයෙන් සිටිය.
 නමුත් එක ගෙයක් හදල මහජනයාට
 දෙන්න පුළුවන් කමක් තිබුණද? රුපි
 යල් ලක්ෂ ගණන් වටිනා පොල් වතු
 තිබුණ; පොල් වතු අධිරාජ්‍යයක් තිබුණ.
 නමුත් එක ගෙයක්වත් හදල මහජනත
 වට දෙන්න පුළුවන් වුණේ නැහැ. සිරිමා
 බණ්ඩාරනායක අගමැති වෙලා ආවය;
 ආයගෙ ස්වාමිපුරුෂයා අගමැති වෙලා
 සිටිය. නමුත් එක ගෙයක් හදල මහ
 ජනයාට දෙන්න පුළුවන් වුණද කියල
 මම අහන්න කැමතියි. අද එතුමියගෙ
 වලව්වට අල්ලපු වන්නෙ, ඒ ගමේම පෙල්
 ගස් තග්ග පියදාහත්, ඔහුගෙ හරිය
 වත්, ලුමසින් තුන් දෙනත්, විදුලි ආලෝ
 කය ඇති හොද ජලය ලැබෙන ගෙයක
 පදිංචි වී සිටිනව. මේවා කරන්න පුළුවන්
 කම ලැබුණේ මේ රජය බලයට පත් වුණ
 නිසයි. මේ හැම වැඩක්ම කළේ ජනතාවට
 දුන් පෙරොන්දු අනුවයි.

උතුරු කොළඹ ආසනයේ කාක දුපතේ
 නිවස හදනවා නබා කෙනෙකුට එහි යන්
 තට පුළුවන කමක් තිබුණේ නැහැ. මඩ
 වගුරක් හැටියටයි, තිබුණේ. අද එහි තත්
 වය කොහොමද? කොත්මලේ ගරු
 මන්ත්‍රීතුමාට මම ආරාධනා කරනවා, එහි
 යන්න. ගිහින් බලන්න. එහි අද නිවාස
 දෙදහසක් හදා තිබෙනව. මේවා පක්ෂ
 හේදයක් නැතුවයි, බෙදා දෙන්නෙ.
 නිවාස හදන්න හදන්න ඉල්ලුම වැඩි
 වෙනවා මීස අඩු වෙන්නෙ නැහැ.

මෙහිදී ගරු අගමැතිතුමාගෙ අවධි තයට
 යොමු කරන්න කැමති එක් කාරණයක
 තිබෙනව. මේ නිවාස හැදීම අපට අලුත්
 ක්‍රමයකට කරන්න පුළුවනි. ලොකු
 ගෙවල් හදාගෙන ලොකු මිනිසුන් පදිංචි
 වන කුරුදු වත්ත—බුලර්ස් පරේ සිනමා
 ශාලාව ඉදිරිපිට—කොල්ලුපිටිය අදි
 පලාත්වල ඉඩම් පර්ච් එකක් රුපියල්
 එක් ලක්ෂ පනස් දහස දක්වා ඉහළ
 නැග තිබුණා. අද මොකද සිදු වී
 තිබෙන්නෙ? බුලර්ස් පටුමගේ ගෙවල්
 හතළිස් අටක් හදල, ඒ ගෙයක් රුපියල්
 ලක්ෂ 8 සි කියල ඉල්ලුම් පත් කැඳව්වට
 පස්සෙ අර අවට තිබුණු ඉඩම්වල වටිනා
 කම බැස්ස. ලක්ෂ එකකට ඉහළ නැග
 තිබුණු පර්ච් එක අද රුපියල් 65 දහස, 60
 දහස දක්වා පහත බැහැල තිබෙනව. අද
 ඒ ගණන්වලට ගන්න මිනිසුන් නැහැ.
 මම අපේ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටි
 නව, මේ වැඩ පිළිවෙල දිගටම පවත්වා
 ගෙන යන්නටය කියා. කොළඹ නගරයේ
 පර්ච් 10 ක ඉඩමක් තිබෙනවා නම්
 ඒකෙ ගෙයක් හැදුවම ඉතා වටිනවා.

මහජනයා සුරා කන්න බලා ගෙන සිටි
 හුණක් සල්ලි ඇති ලොකු මිනිසුන් මේ
 රජය බලයට පත් වුණ දා සිට රුපියල්
 ලක්ෂ ගණන්වලට ඉඩම් විකුණන්න
 පටන් ගත්ත. මේ විධියට විකුණ කෝටි
 ගණන් ගම්බ කර ගන්න උත්සාහ කළා.
 එයේ ගම්බ කර ගත්තා පමණක් නෙ
 වෙයි, අපේ හාරිස් පත්තවෙ දෙවන මන්ද්‍රී
 තුමා (අර්. පී. විජේසිරි මහතා) දන්නවා
 ඇති. ඉඩමෙ වටිනාකම රුපියල් ලක්ෂ
 14 ක් නම් එක පාරටම ලක්ෂ 7 බස්සලා.

ඉතුරු ලක්ෂ 7 අත යටින් දෙන්න ඕනෑ බව. මේ තත්ත්වය නොවෙද පැවතුණේ? මේවාට පිළියමක් යෙදුණේ නැහැ. විරුද්ධ පක්ෂය අපට උසුළු සිසුළු කලා, අපි අද හස් කරන මේ වැඩ කරයිද කියා.

විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ගෙන් මා ඉල්ලා සිටිනවා, මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය ගිහින් බලන්නය කියා; මොන මොන ජනියේ මිනිසුන් එකට ජීවත් වෙනවාද කියා, බලන්න කලින් මේක සම්පූර්ණයෙන්ම මඩ වගු රක් හැටියටයි, තිබුණේ. මේ වැඩේ පටන් ගෙන විකක් කරගෙන යන කොට අපේ ආණ්ඩුව පරාජයට පත් වුණ. එසේ පරාජයට පත් වුණට පස්සේ නිවාස අමනාංශය පැවරුණේ, මේ රටේ සමාජවාදය ගෙඩි නගන්නට යන, ඔක්කොටම ගෙවල් නිකම් දෙන්න යන, ඔක්කොටම රක්ෂා දෙන්න යන, ඔක්කොටම හැම දාම පඩි දෙන්නට යන, පීටර් කෙනමන් ඇමතිතුමාටයි. එයා කියද ගෙවල් හැදුවේ? මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයට මොකද වුණේ? කොළඹ ජීවත් වන අපි මැරීලා ඉපදුණු අය නොවෙයි. මාලිගාවත්ත ගෙවල් දහයක් හදන්න හිටපු ඇමති තුමාට බැරි වුණ. ඒ මඩ වගුරු ඊට වඩ විශාල මඩ වගුරක් වී තිබුණ, ඒ අවුරුදු හතර යනකොට. එහෙම නම් අපේ රජය ගත් පියවර නිසා, පොදු ජනතාවට වැඩක් සිදුවී තැද්ද කියා මම විරුද්ධ පක්ෂයෙන් අහනව.

ජල පවහන අංශය ගැන කල්පනා කරන කෙටි මොන තරම් කරදරයකට පත් වුණද? කොළඹ අවට පළත් පාලන සභාවල දැනටත් වික වික දුෂ්කරතා තිබෙනව. නමුත් එද මොන තරම් අමාරු කම්වලට මුහුණ දෙන්න සිදු වුණද? කොළඹ නගරයේ ජනතාවට බොහෝ වතුර ලැබුණේ, අහල් 17 ක් ගණකම් ඇති දුට්ටි, මඩ තට්ටුවක් බැඳුණු අපවිත්‍ර නල මගින්; ඒ අපවිත්‍ර ජලයයි අපට ලැබුණේ. පඩිපප සුද්ද කරන්න කෝටි ගණන් ගියා. මේ මුදල් ලබා ගන්න විට නම්, මේවා සුද්ද කර මිනිසුන්ට දෙන විට නම්, ඒවා පෙනෙන මිනිසුන් අඩුයි. නොපෙනෙන දේවල් පෙන්වන්න යනවා. උතුරු කොළඹ පැල්පත් පෙන්වනවා.

උතුරු කොළඹ පැල්පත් නැති කරන්න තමයි, මට්ටක්කලියේ, බිලුමැන්ඩල් පාරේ ගෙවල් දොහක් හදා තිබෙන්නේ. “අනේ, මේ මිනිස්සු ජීවත් වන හැටි අය්යෝ, අරෙහෙන් එල්ලගෙන, මෙහෙන් එල්ලගෙන” කියමින් එක්තරා ප්‍රවෘත්ති පත්‍රයක—අලුතෙන් පළ වෙන කරදාසි කැල්ලක—පින්තුරයකුත් සමග ප්‍රවෘත්ති යක් පළ කර තිබෙනවා මම දැක්කා. මිනිස්සු ඔහොම එල්ලාගෙන ඉන්නේ ඔහුන විතරක්ද කියා මම අහන්න කැමතිය.

මේ රටේ මොළේ තිබෙන මිනිස්සු හුනක් ඉන්නවා. විවේචනය කරන්න පුළුවනි. එක දවසකින් මේ ප්‍රශ්න විසදන්න පුළුවන්ද? අගමැති නොවෙයි, බ්‍රහ්මයා ආවත් පුළුවන්ද, ලංකාවේ තිබෙන පැල්පත් සේරම ඉවත් කර අලුතෙන් ඒ මිනිසුන්ට ගෙවල් හදා දෙන්න? පුළුවන් නම් කියන්න. මේ තත්ත්වය තිබෙන්නේ මේ රටේ පමණක් නොවෙයි. අපේ රජය බලයට පත් වුණට පස්සේ මම ගිහින් තිබෙනවා රට වල් කීපයකට. වැඩිදුර යන්න ඕන නැහැ. ඉන්දියාවේ නගරයකට යන්න. යන්න බොම්බායට. එහේ තත්ත්වයක් මෙහේ තිබෙන තත්ත්වයත් සංසන්දනය කර බලන්න. අපේ දුල්පත් රටේ තිබෙන තත්ත්වය මොකක්ද අපේ රට මුළු ලෝකයේම තිබෙන දුල්පත්ම රටවල් 18 ක් එකක් බව පසුගියද, ගරු මුදල් ඇමතිතුමාගේ කතාවේදී ප්‍රකාශ කලා. ඒ තරම් අමාරුකම් විදගෙනයි අපි මේ නිවාස යෝජනා ක්‍රම ආරම්භ කර තිබෙන්නේ. මේ රජය බලයට පත් වුණට පස්සේ අපි ගෙවල් හැදුවේ නැත කියා මේ ගරු සභාවේ සිටින කිසිම කෙනකුට නැගිට කියන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් දැන් මෙහි ඉන්නවා. එතුමන් ලාට ඒක කියන්න පුළුවන්ද? එතුමන් ලාට මේවා ගැන හිතන්නවත් ශක්තියක් තිබුණේ නැහැ. මම තමුත්තන්සේලාට දොස් කියන්නේ නැහැ.

ආනන්ද දසනායක මහතා

(*තිල. ඉතරුත තලනායක*)

(Mr. Ananda Dassanayake)

කියන්න, කියන්න, වෙන දෙයක්
ඇත්තෙන් නැහැ, නමුත් නාන්සේට
කියන්න.

වීරසිංහ මල්ලීමාරච්චි මහතා

(*තිල. වීරසිංහ මල්ලීමාරච්චි*)

(Mr. Weerasinghe Mallimaratchchi)

නමුත් නාන්සේලාට ඕනෑකමක්
තිබුණේ නැහැ. ඒ මන්ත්‍රීවරුන් සිටි
කාලයේදී අපේ ආසනවල තිබුණු ඉඩම්
කොහේවත් දිව්වාද? නැහැ. ඒතුමන්ලාට
ඒවා ගැන හොයන්න ඕනෑකමක්
තිබුණේ නැහැ. ඒ අයත් හැමදාම
කිව්වේ. " මුදල් නැහැ, මුදල් නැහැ, "
කියන කතාවමයි. මුදල් නැතිකම පිරිමසා
ගන්නත් හැටපත් වාසිත්ට හොද
ගෙවල් ලබා දෙන්නත් තමයි. කුරුදු
වත්තේ, කොල්ලුපිටියේ, බම්බලපිටියේ
ලොකු ගෙවල් හදා, ඒවා ධනපතියන්ට
සිකුණා ඔවුන්ට ඒවායේ ඉන්න ඉඩ හැර
ඒ මුදල්වලින් පොඩි නිවාස ගොන්නා ක්‍රම
ඇති කළේ.

ඊළඟට මම පොදු පහසුකම් මණ්ඩලය
ගැන වචනයක් කියන්න ඕනෑ. පොදු
පහසුකම් මණ්ඩලයේ සහාපතිතුමාත්
අධ්‍යක්ෂ මණ්ඩලයවත් නිලධාරී මහත්
වරුන්වත් කවදාවත් කිසිම මන්ත්‍රීවරු
යකුට ' බැහැ ' කියනවා යයි මම
හිතන්නේ නැහැ. මේ මණ්ඩලය
කොහොම මේ මුදල් සපයා ගන්නවාදැයි
මම දන්නේ නැහැ. මගේ ආසනයේ කළ
වැඩ වෙනුවෙන් මමත් ලක්ෂ දෙක හමා
රක් දෙන්න තියෙනවා. දෙන්නම්, දෙන්න
නම් කිය කියා ඉන්නවා. ගෙවල් හැදුවාට
පස්සේ කොහොම හරි පිරිමහ ගන්නත්
ඕනෑ. ණයක්වත් අරගෙන දෙන්න බලා
පොරොත්තු වෙනවා. නමුත් දෙන්න
පුළුවන්කමක් නැහැ. සහාපතිතුමා නම්
වැඩිපුර මේ ගැන මතක් කරන්නේ
නැහැ. නමුත් නිලධාරීන් ලියුම් එවනවා.
අපි ලියුම් යවනවා, ' දෙන්නම් ' කියා.
දැනටමත් කෙටි තිබෙන වැඩ අනුව පොදු
පහසුකම් මණ්ඩලය සඳහා මන්ත්‍රී
වරුන්ගේ අරමුදලක් ඇති කිරීමෙන්
හෝ විවර්ධකීන් ණයක් අරගෙන හෝ සහා වෙන්.

අපිව බේරා ගන්න. ලෙස මම ඉල්ලා
සිටිනවා. එහෙම නන්නම්, අපි විශාල
අමාරුවක වැටෙනවා.

ඊළඟට ජලය බෙදා හැරීම සම්බන්ධ
යෙන් වචනයක් කියන්න ඕනෑ.
කොළඹ අවට ප්‍රදේශ ගණනාවක් තිබෙන
නවා. ජල පහසුකම් නැති. අඹතලෙන්
ජලය බෙදා හරිනවා, පොම්ප කරන
මධ්‍යස්ථානයට. නමුත් අඹතලේ කිට්ටි
වම තිබෙන මුල්ලේරියාවට තවමත් ජලය
ලැබී නැහැ. කොටිකාවන්තට ජලය ලැබී
නැහැ. මෙය ලබා දීම සඳහා ලක්ෂ 50 කට
වැසිය යනවා. මුදල් අතින් රජයට අමාරු
කම් තිබෙන බව අපි දන්න නිසා කරදර
කරන්න කැමති නැහැ. නමුත් ගරු අග
තුමාගෙන් මම ඉල්ලා සිටින්නේ, අඹ
තලේ අපේ ජලය ලබා ගන්නවා නම්,
කළමනාකරණ සැලැකීමක් වගයෙන්වත් මේ
ප්‍රදේශවලට ජලය ලබා දීමට කටයුතු
කරන ලෙසයි.

නගර සභාවලට නමුත් නාන්සේ අඩු
රුද්දකට ලක්ෂ 2 ක් දෙනවා මොන
අමාරුකම් තිබුණත්, මේ ලක්ෂ දෙක
පමණ පාලන සභාවලටත්, සුළු නගර
සභාවලටත් නගර සභාවලටත් ගම් සභා
වලටත් දුන්නා. මුදල් අමාරුකම් ගැන
වචනයක්වත් කථා කෙළේ නැහැ.

ආනන්ද දසනායක මහතා

(*තිල. ඉතරුත තලනායක*)

(Mr. Ananda Dassanayake)

සුළු නගර සභා ගම් සභා දැන් නැහැ.

වීරසිංහ මල්ලීමාරච්චි මහතා

(*තිල. වීරසිංහ මල්ලීමාරච්චි*)

(Mr. Weerasinghe Mallimaratchchi)

නැති බව මම දන්නවා. නමුත් නාන්සේ
කවදාවත් සුළු නගර සභාවකවත්, නගර
සභාවකවත් හිටියේ නැහැ. මම අමුදුදු
17 ක් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී
වරයෙක් හැටියට සිටියා. [බාධාකිරීම්.]

ආනන්ද දසනායක මහතා

(*තිල. ඉතරුත තලනායක*)

(Mr. Ananda Dassanayake)

මම දේශපාලනය පවත් ගන්නෙ ගම්

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(*திரு. வீரசிங்கஹ மல்லிமாரச்சி*)
(Mr. Weerasinghe Mallimaratchchi)

ගම් සහ සුළු නගර සහ නැති බව මම දන්නවා. අපි ඒවා සංවර්ධන මණ්ඩලය යටතට පත් කර තිබෙනවා. එසේ වුවත්, බලය ලත් නිලධාරීන් සුළු නගර සහ ප්‍රදේශ භාර නිලධාරීන් භාවයට අපි පත් කර තිබෙනවා. මන්ත්‍රිතුමා මගින් මේ ලක්ෂ 2 මුදල යවන්නේ ඒ නිලධාරීන් වසි. ගරු අගමැතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. අපට 1978 ත් 1979 ත්, 1980 ත් මේ ලක්ෂ දෙක බැගින් මයි ලැබුණේ. දැන් මුදලේ වටිනාකම අඩු වී තිබෙන නිසා මම ගරු අගමැති තුමාගෙන් ඉල්ලා සිටිනවා, අපට සහනයක් වශයෙන් මේ මුදල රුපියල් ලක්ෂ 4 ක් වත් කරන්නය කියා. එසේ දුන් නොත් අපේ වැඩ වික කරදරයක් නැතිව කරගන්න ලෙසෙහි වෙනවා.

සුළු නගර සහ ගැන මම කොත්මලේ ගරු මන්ත්‍රිතුමාට පිළිතුරු දෙන්න වුව මනා නැහැ, නමුත් මම මතක් කරන්න කැමතියි, එතුමන්ලාගේ කාලයේ ඒවා මක්කොම විසුරුවා හැර ඒ ගොල්ලන්ගේ හෙවෙයිලා පත් කර තිබුණ බව. අපි එහෙම පත් කර නැහැ.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

තමුත්තාන්සේලාත් අවුරුදු හතර හමාරක් ගිහිල්ලයි, පවන් ගන්නේ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(*திரு. வீரசிங்கஹ மல்லிமாரச்சி*)
(Mr. Weerasinghe Mallimaratchchi)

අවුරුදු හතරහමාරක් ගිහිල්ල පවන් ගන්නත් තමුත්තාන්සේලා, ආවේ නැහැනෙ ජන්දෙට ? තමුත්තාන්සේලා කිව්ව නෙ ඒකත් හොද නැහැ කියා.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

අපි අදත් කියනවා.

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(*திரு. வீரசிங்கஹ மல்லிமாரச்சி*)
(Mr. Weerasinghe Mallimaratchchi)

තමුත්තාන්සේලා ඒකට සහයෝගය දුන්නේ නැහැ. තමුත්තාන්සේලා එන්නේ නැහැ කිව්වා. තමුත්තාන්සේලාගේ පක්ෂය අද දෙකඩ වෙන්තත් හේතුව ඒකයි.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

නැහැ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(*திரு. வீரசிங்கஹ மல்லிமாரச்சி*)
(Mr. Weerasinghe Mallimaratchchi)

නැත්තේ නැහැ. තමුත්තාන්සේලා සිටිමා කණ්ඩායමයි, මෙමන්ති කණ්ඩායමයි වශයෙන් බෙදුණේ ඒකෙන්.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ඒක පක්ෂයේ මතභේදයක්.

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(*திரு. வீரசிங்கஹ மல்லிமாரச்சி*)
(Mr. Weerasinghe Mallimaratchchi)

මතභේදයක් තිබෙන්න ඇති. ඒක නොවෙයි හේතුව. තමුත්තාන්සේ ආවා නම් පරදිනවා. ඒ පැරදීම ඉතිහාසගත වෙනවා. ඒකයි නාවෙ. මම කියන්නම් තමුත්තාන්සේලාට කවදාවත් ශ්‍රී ලංකා ත්‍රිදහස් පක්ෂය ලංකාවේ මොනම මැති වරණයක්වත් දිනන්නේ නැති බව කාගෙ වලිගෙ එල්ලිල ආවත්.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ශ්‍රේෂ්ඨ විර පුරුෂයෙක් !

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(*திரு. வீரசிங்கஹ மல்லிமாரச்சி*)
(Mr. Weerasinghe Mallimaratchchi)

පාර්ලිමේන්තුවට ආපු මිනිස්සු තමයි,

විරසිංහ මල්ලිමාරච්චි මහතා වුණේ මේ රටේ. තමුත්

ආනන්ද දසනායක මහතා

(*ශ්‍රී. ඉන්ද්‍ර. ත්‍යාග ජායාසේන*)
(Mr. Ananda Dassanayake)

වලච්චන දංකුඩ හුරු එකත් සැපක්.
තමුත් නාන්සේ ඒකවත් බැහැ.

වීරසිංහ මල්ලිමාරච්චි මහතා

(*ශ්‍රී. චීරසිංහ මල්ලිමාරච්චි*)
(Mr. Weerasinghe Mallimaratchchi)

තවමත් වලච්ච පස්සෙ යන්නෙ. අපි
කවදවත් වලච්ච පස්සෙ ගිහින් නැහැ.
අපි යන්නෙ නැහැ, අනාගතයෙදීත්.
තමුත් නාන්සේ ඒක මතක තියාගන්න.

ගැර සහපතිතුමනි, විරුද්ධ පාර්ශ්වයේ
ඉන්න කිසියම් මන්ත්‍රීවරයකුට කියන්න
පුළුවන්ද, මේ අමාත්‍යාංශයෙන් වැඩක්
කෙරිල නැහැ, කියල?

ආනන්ද දසනායක මහතා

(*ශ්‍රී. ඉන්ද්‍ර. ත්‍යාග ජායාසේන*)
(Mr. Ananda Dassanayake)

කවුද කියන්නෙ 'නැහැ' කියල.

වීරසිංහ මල්ලිමාරච්චි මහතා

(*ශ්‍රී. චීරසිංහ මල්ලිමාරච්චි*)
(Mr. Weerasinghe Mallimaratchchi)

එතුමා එක්ක කලා කරන්න ගියොත්
මගේ කාලය නාස්ති වෙනව.

ආනන්ද දසනායක මහතා

(*ශ්‍රී. ඉන්ද්‍ර. ත්‍යාග ජායාසේන*)
(Mr. Ananda Dassanayake)

තමුත් නාන්සේගෙ කාලය නොවෙයි,
නාස්ති වෙන්නෙ, අපේ කාලය.

වීරසිංහ මල්ලිමාරච්චි මහතා

(*ශ්‍රී. චීරසිංහ මල්ලිමාරච්චි*)
(Mr. Weerasinghe Mallimaratchchi)

තමුත් නාන්සේ පාර්ලිමේන්තුවට අවේ
අපි වගේ කෙළින් සටනක් කරල
නොවෙයි. අපේ නිදහස් මතධාරියෙක්
ස්වාධීනව ආව හින්දයි තමුත් නාන්සේ
මේකට ඊග ගත්තෙ. නාන්සේ තමුත්
නාන්සේත් පාර්ලිමේන්තුවේ නැහැ.

ආනන්ද දසනායක මහතා

(*ශ්‍රී. ඉන්ද්‍ර. ත්‍යාග ජායාසේන*)
(Mr. Ananda Dassanayake)

තමුත් නාන්සේ අනාගත චක්‍ර
කෙනෙක්.

වීරසිංහ මල්ලිමාරච්චි මහතා

(*ශ්‍රී. චීරසිංහ මල්ලිමාරච්චි*)
(Mr. Weerasinghe Mallimaratchchi)

සහාපතිතුමනි, තව මන්ත්‍රීවරුන්ගෙන්
එතුමාට පිළිතුරු ලබයි. දැන් ටිකක්
පණ ඇවිල්ල තියෙනව, සමාදානයක්
වෙන් කියන හින්දා, ඒ පැත්ත මේ පැත්ත
අල්ල ගන්න පුළුවන් වෙයි, කියල.
අනික් මන්ත්‍රීවරුන් කොහොම වුණත්,
මම එතුමා කියන දේවල් බරපතල ලෙස
ගණන් ගන්නෙ නැහැ. තමුත් නාන්සේ
පාර්ලිමේන්තුවේ කියන කරන දේවල්
මම හොඳින් දන්නව. මම එතුමාට
කියන්නෙ මේවිවරයි; 'තමුත් නාන්සේට
අභගෙන ඉන්න අමාරුවක් තියෙනව නම්,
කරුණාකරල ඉවත් වෙලා යන්න' කිය
ලයි. 'තමුත් නාන්සේ මේ පාර්ලිමේන්තුවේ
කෝලමේක' බවට පත්වෙලා දැන් හුඟක්
කල්. ඉස්සර සිංහල රජ කාලෙත් රාජ
සහාවේ නිවස කෝලමේක. ඒකට තමුත්
නාන්සේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න
එක ගැන මගේ අමතාපයක් නැහැ. කර
ණකර අභගෙන ඉන්න බැරි නම් ඉවත්ව
යන එකයි තියෙන්නෙ'

ගැර සහාපතිතුමනි, කොළඹ නගර
සභාව පවත්වාගෙන යන්න මුදල් අමාරු
කම් මැද්දෙයි. නගරය තුළ විශාල ගොඩ
නැගිලි ඉදිවෙමින් තියෙනවා. නිවාස
යෝජනා ත්‍රම ඇතිවෙලා තියෙනව.
සේවක සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්
කමක් නැහැ. ඉන්න සේවක සංඛ්‍යාවන්
මයි වැඩ ගන්න සිද්ධ වෙලා තියෙන්නෙ.
කොළඹ නගර සභාවේ වැඩ වශයෙන්
ඉන්නෙ අළුතෙන් පත් වුණු නවක
මන්ත්‍රීවරුන් කණ්ඩායමක්. ඒ නිසා ගැර
අගමැතිතුමාගේ විශේෂ අවධානය යොමු
කර කොළඹ නගර සභාවට මෙම අමාත්‍යාං
ශයෙන් දෙන්න පුළුවන් සෑම සහායක්ම
ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම

[විරසිංහ මල්ලිමාර්විඩ මහතා]

තමුත් නාන්සේගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලට සිත් ත්‍රිවරයෙකු වශයෙනුත්, කොළඹ දිසා ඇමති වශයෙනුත් මට දෙන න ප්‍රථමත් සම්පූර්ණ සහයෝගය දෙන බවට මම පොරොන්දු වෙනවා.

ආර්. පී. විජේසිරි මහතා (හාරිස්පත්තුව දෙවන)

(සී.රු. ඡුර්. පී. බිලීගුසුති—ஹாரிஸ்பත්තුව இரண்டாம் அங்கத்தவர்)

(Mr. R. P. Wijesiri—Second Harispat-tuwa)

ගරු සභාපතිතුමනි, මේ වැය ශීර්ෂ යටතේ වචන ස්වල්පයක් කපා කරන්නට මම අදහස් කරනවා. මම මුලින්ම, අවුරුදු ගණනාවක් තිස්සේ මතක් කළ කරුණ විකක් මතක් කරලා, මගේ අසහනයේ ප්‍රශ්නවලට බහින්නයි, කල්පනාව. 1977 මේ රජයේ පළමු වන අයවැය, කැරක සභාවේ සාකච්ඡා වූ අවස්ථාවේ මම මතක් කළා, මහනුවර ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ පැවති දූෂණ වගයක් සම්බන්ධ යෙන්. ඒ දූෂණ ගැන කරුණු ඉදිරිපත් කළට පස්සේ සිදු වුණේ මොකක්ද? ඒ දූෂණ නැවැත්වීම සිහිස කටයුතු කළ නිලධාරියෙකුට සිද්ධ වුණේ, ඒ දෙපාර්ත මේන්තුවෙන් පිටත් වෙලා යන්න. නිල ධාරියා පිටත් කරලා, ඒ දූෂණයට සම් බන්ධ වුණු උදවියට විරුද්ධව කරගෙන ගිය පරීක්ෂණ සම්පූර්ණයෙන්ම යටපත් කර තිබෙන බව කනගාටුවෙන් චුවත් මතක් කරන්නට බනා. ඒ දූෂණයට සම් බන්ධ වුණු උදවියත්, ඒ දූෂණත් එළි කරන තුරු, මමත් ඒ කාරණය මේ ගරු සභාව තුළ විවිත් විට මතක් කරන්නට බලාපොරොත්තු වන බව ගරු අගමැති තුමාට විශේෂයෙන් මතක් කරන්න බනා මොකද? තමුත් නාන්සේලා දූෂණයට විරු ද්ධව කපා කරනව නම්, දෙපාර්ත මේන්තු ප්‍රධානියෙක් වේවා, බලවතෙක් වේවා වැරදි විධියට මහජන මුදල් තාබා සිතියා කරනවා නම්, විනාශ කරනවා නම් ඒවා ගැන නියම පරීක්ෂණයක් පවත්වා ඒ උදවියට දඩුවම් දිය යුතුයි, කියන එකයි, මම කියන්නේ. ඒ නිසා මහනුවර දිස්ත්‍රික් කයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ දූෂණවලට සම්බන්ධ සිටින නිලධාරීන් කොයි තරම් බලවත් අය වුණත් ඒ අයට

දඩුවම් ලබා දිය යුතුයි. ඒ අය සම්බන්ධ වෙලා තියෙන්නේ විශාල මුදල් වංචාව කටයි. මම හිතන්නේ රහස් පොලීසියත් මේ ගැන හඟක් දුරට පරීක්ෂණ පවත්වල තියෙනව. ඒ පරීක්ෂණ වාර්තාත් ලබා ගෙන ඒ දූෂණ සම්බන්ධයෙන් ප්‍රමාද නොවී රාජකාරි කරන ලෙස මම විශේෂ යෙන් ඉල්ලා සිටිනවා.

හරිස්පත්තුවේ දෙවන මන්ත්‍රී හැටියට මම ගරු අගමැතිතුමාට ස්තූතිවන්ත වෙන්න බනා, මගේ මැතිවරණ කොට්ඨාශයේ ජනතා ප්‍රශ්න විසදීම සඳහා පසුගිය අවුරුදු හතර හමාර ඇතුළත එතුමා කිසිම දේශපාලන පක්ෂ හේදයක් නැතිව ආධාර දීම ගැන, එතුමාගේ අමාත්‍යාංශයෙන් පමණයි හරිස්පත්තුවේ ජනතාවට පක්ෂ හේදයක් නැතිව ආධාර ලැබුණේ කියන එක මා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න බනා. එය මම හැම දාමත් කියන දෙයක්. ඉදිරියටත් ඒ වගේම මට ජනතා ප්‍රශ්න විසදීමට ආධාර ලැබුණේත්, ඉදිරියටත් ඒ ස්තූතිය ඒ ආකාරයටම පිරිනමන්නට—කොයි තරම් කාටුත් ඇන්දත්—මම බය නැති බවත් විශේෂයෙන්ම මතක් කරන්න බනා. කාටුත් මොන අන්දමට ඇන්දත් පිදිය යුත්තට පිදිය යුතුයි කියන එක මම බය ගල්කාරියන්ට මතක් කරන්න බනා.

ගරු සභාපතිතුමනි, අර මුලින්ම ගෙවල් පහ හදන අවස්ථාවේදී මම ගරු අගමැති තුමාට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ගෙවල්වලට විශාල මුදලක් ගියා. ඒ ගෙවල් හැදවේ කොත්තූත් ක්‍රමයටයි. ඒ දුන්න කොන්නුත් ඒ නියම කොන්නරාත් කාරයින් විසින් නොවෙයි කළේ. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එක් එක්කොනාගේ නම් දමල, ඒ අය ලවා තමයි ඒ වැඩ කෙරුවේ. ඒ නිසා විශාල මුදලක් වැය වුණා. ඉදි කළ ගොඩනැගිලිත් ශක්ති සම්පන්න ගොඩනැගිලි නොවෙයි. මම ඒ කාරණය එදත් මතක් කළා. එසින් පාඩම් ඉගෙන ගත් නිසා වෙන්න ඇති, එසින් ලැබූ අන්දැකීම් තුළින් පසුගිය අවුරුද්දේ හදන ලද ගෙවල් තිහ හොඳ ශක්ති සම්පන්න ගෙවල් බවට පත් වුණා. අර මුලින් හදන ලද ගෙවල් 200 පියදම් වුණු ප්‍රමාණයෙන් බාගයකින් පමණ මේ ගෙවල් තිහ ඉදි කරන්නට ප්‍රථමත්

වුණු බවත් විශේෂයෙන් මහත් කරන්නා බිනා ගෙවල් දීමට සුදුසු පුද්ගලයන් තෝරාගෙන, ඒ උදවියට ගොඩනැගිලි උපකරණ සියල්ලම දෙමින්, නිවාස හදා ගැනීම පිණිස සැහෙන මුදලක් ආධාර මුදලක් හැටියට ලබා දී, ඒ උදවියටම ඒ ගෙවල් හදා ගන්නය කියා නියම කළ නිසා, සුළු මුදලකින් හොඳ ලක්ෂණ, ශක්ති සම්පන්න ගෙවල් හදාගෙන තිබෙන බවත් මේ අවස්ථාවේදී මහත් කරන්නා බිනා, මම හිතන්නේ 1980 දී සඳහා ලද ගෙවල් සඳහා ගිය වියදමෙන් සියයට 50ක් පමණ තමයි මේ ගෙවල්, සඳහා වියදම් වෙන්න ඇත්තෙ.

ඒ සමගම ගරු අගමැතිතුමාට මහත් කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. මා මේ කාරණය පසුගිය අවුරුද්දේදීත් මහත් කළ. අත්තම් නිවාස යෝජනා ක්‍රමයේ කොන්දේසි ගැන විකක් කල්පනා කර බලන්න බිනා. විශේෂයෙන්ම අපේ ප්‍රදේශ වල—කන්ද උඩරට—මහනුවර දිස්ත්‍රික්කයේ අත්තම් නිවාස යෝජනා ක්‍රමයේ ගෙයක් බලාපොරොත්තු වන උදවිය ඉතා මත් දිළිඳුයි, ඉතාමත් අසරණයි. ඒ අයට දෙප තීරණිතුවෙන් ගොඩනැගිලි උපකරණ ලැබුණත්, අර ගෙය සාදා ගැනීම පිණිස යන වියදම—රු. 5,000ක්, 6,000ක් පමණ වන මුදල—අතේ තැනි නිසා එය කරගන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. මම දන්නවා, මගේ මැතිවරණ කොට්ඨාශයේ මමත් ගෙවල් 40ක් ආරම්භ කළා. මගේ පළමුවැනි මන්ත්‍රී තුමා—විදේශ කටයුතු භාර අමතිතුමා—ඊට වඩා විශාල නිවාස ගණනක් අත්තම් නිවාස යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කර තිබෙනවා. ඒවා අද වන තෙක්ම ඒ පටන් ගත් තැනමයි. මාස ගණනක් ගත වුණත් සමහර ඒවා පැවුත්තේම මට්ටමේ පමණයි. සමහර ඒවායේ බිත්ති විකක් උස්සල තිබෙනවා. ඊට වැඩි දෙයක් කර ගන්න ඒ උදවියට මුදල් නැහැ. ඒ නිසා ම, ගරු, ඇමතිතුමාගේ ඉල්ලීමක් කරන්න කැමතියි. ගිය අවුරුද්දෙන් ම, මේ ඉල්ලීම කළා. අත්තම් නිවාස යෝජනා ක්‍රමය යටතේ ගෙවල් හදන විට කඩින් කඩ ගොඩනැගිලි උපකරණ සපය දෙන අතර, ඒ වැඩ සඳහා යන වියදමක් ගෙවා, අර ම ඕනව අය කරගන්නා කලිය

වැඩකර, ඒ මුදල අය කරගන්නා මේ උදවියට ගෙවල් ඉදි කරගන්න පුළුවන් වේවි කියා ම හිතනවා. මගේ ගෙවල් තිහ විවෘත කරන්න ගිය අවස්ථාවේදී මහ නුවර දිස්ත්‍රික් ඇමතිතුමාගෙන් ඒ උදවිය මේ ඉල්ලීම කළා. ම, ඒ නිසා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා, ඒ දුප්පත් ජනතාවගේ ඉල්ලීම ඉටු කර දෙන්නය කියා. මම දන්නවා මේ නිසා කුණ්ඩසාලේ මැති වරණ කොට්ඨාශයේත් අත්තම් නිවාස යෝජනා ක්‍රම ආනතිවල තිබෙන බව. පෙළවේ මහනුවර දිස්ත්‍රික්කය අරඟෙන බලවෘත්ත බොහෝ අසනවල මේ අත්තම් නිවාස බලාපොරොත්තු වෙන සාම පුද්ගලයෙක්ම වාගේ ගෙයක් නැති, ඉඩම් කාල්ලක් නැති, අඩු ආදායමක් ඇති අය නිසා, මේ අඩු ආදායම්කරුවන්ට රු. 5,000 ක්, 6,000 ක් ගෙයක් ඉදි කිරීමේ වැඩ කලිය වශයෙන් ගෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ලබන අවුරුද්දේදී තමුත්තාත්තේගේ සංවත්සරික නිවාස 40 ට අමතරව මේ කරගෙන ගිය, අඩපණ වී තිබෙන, අතරමග තනාර වී තිබෙන නිවාසවලටත් මොනවා හරි ක්‍රමයක් යොදලා අඩු වශයෙන් ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් ණයක් හරි ලබා දී මේ නිවාස ඉදි කරගැනීමට ඒ අයට අවස්ථාව සලසා දී මෙහි අවසානයක් දකින්නය කියා. එසේ නැත්නම් ඒවාට සැහෙන මුදලක් වැය කර, ගොඩනැගිලි උපකරණ යට කර, ඒවායින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක ම, මහත් කරනවා.

ඒ වාගේම මම තවත් කාරණයක් මහත් කරන්න බිනා, නගර සංවර්ධන අධිකාරිය ගැන. මේ නගර සංවර්ධන අධිකාරිය කටයුතු කරන්නේ—අපි සොයා බලා තිබෙන අන්දමට—ඒ ප්‍රදේශයේ මහ නගර සභා—පළාත් පාලන ආයතන—සමග සකවීම කර තොවෙයි කියන එක ම. විශේෂයෙන්ම මහත් කරන්න බිනා. අවුරුද්ද දෙකකට ඉස්සරවෙලා මම මේ ගැන කිව්වා. මහනුවර පොදු වෙළඳ සැල ඉදිරිපිට, ආරෝග්‍යශාලාවට යන පාරේ, කැප්පෙට්පොල මාවත හැරෙන තැන හදිසියේම රාත්‍රියේ ගොඩනැගිලි ලක් ඉදි කළ බව මම කිව්වා. මේ ගැන

[ආර්. පී. විජේසිරි මහතා]
 මා සොයා බැලුවාම මහනුවර නගර සභාවෙන් නොවෙයි, අවසරය දී තිබෙන්නේ. නගර සංවර්ධන අධිකාරියෙන්ලු අවසරය දී තිබෙන්නේ. ඒ ස්ථානයේ හැටියට ඒ ගොඩනැගිල්ල ඉතාමත්ම අලෝභනයි. නගරයට ඇතුළුවෙන තැනම කිසිම සැලැස්මක් තැනී ගොඩනැගිල්ලක්. මිල මුදලකට දෙනවා නම් ඒ ස්ථානයෙන් ලක්ෂ ගණනක් නගර සභාවට හෝ නගර සංවර්ධන අධිකාරියට හෝ ලබා ගන්නට පුළුවන් ස්ථානයක් ඒක.

මේ ඊයේ—පෙරේදා හදිසියේම ගොඩනැගිල්ල තවත් උස්සලා, තවත් අවලස්සක් කරලා, ඒ හන්දිය සම්පූර්ණයෙන්ම අවලස්සන කරලා. රාත්‍රියේ තමයි මේ වැඩේ කෙරෙන්නේ. අපි ඒ බැන නගර සභාවෙන් ඇසුවාම කිව්වේ නගර සභාවේ අනුදැනුමක් තැනිව නගර සංවර්ධන අධිකාරියෙන් මෙය කර තිබෙන බවයි.

පී. පී. ඉම්බුලාන මහතා,
 (සී. ඊ. පී. ඩී. ඉම්බුලාන)
 (Mr. P. C. Imbulana)

ඒක ස්ථිරද තාවකාලිකද ?

ආර්. පී. විජේසිරි මහතා,
 (සී. ඊ. ආර්. පී. විජේසිරි)
 (Mr. R. P. Wijesiri)

දැන් තමා හිතෙන්නේ ස්ථිර වෙලා කියලයි. යකඩ දොරවල් දමා, සිමෙන්ති යෙන් බැඳලා තිබෙනවා. මහරෝග්‍යශාලාවට හැරෙන තැනම, මාර්කට් එක ලුහ.

නගර සංවර්ධන අධිකාරියට හෝ නගර සභාවට හෝ මුදල් අවශ්‍ය නම්, මේක ලක්ෂ ගණනක් සොයාගන්නට පුළුවන් ස්ථානයක්. ඊට අල්ලලා වැසිකිලි පෝලියකුත් සාදා තිබෙනවා. නගරයේ ලස්සන එහෙත් තැනිව යනවා, අනෙක් පැත්තෙන් ඒ ස්ථානයේ හැටියට ඒ වැසිකිලි පෝලිය කිසිසේත්ම සුදුසු නැහැ කියන එක මා මතක් කරන්න ඕනි.

රුද්දට කලින් අවුරුද්දේ කුඩාවට ගොඩනැගිල්ලක් හදුවා. දැන් සතිය දෙකකට තුනකට ඉස්සරවෙලා, හැන්දැවෙලා, පසුවදා උදේ යන විට උස්සලා, වහලෝගහලා, කපරා රු කරලා, ගේවිටු දෙකකුත් අල්ලලා අවසානයයි.

එවැනි දේ කිරීමේදී නගර සංවර්ධන අධිකාරියත්, පළාත්පාලන ආයතනය වන නගර සභාවත් සාකච්ඡා කර අවසර දෙනවා නම් සුදුසු කියා මතක් කරමින් මගේ කථාව අවසන් කරනවා.

සභාපතිතුම,
 (ඥාණීන්ද්‍ර ආචාර්යන්)
 (Mr. Chairman)

Order, please! I recognize the hon. Member for Nallur (Mr. M. Sivasithamparam). The Sitting is suspended until 4.30 p.m.

රැස්විම ඊට අනුකූලව තාවකාලිකව අත්සිටුවන ලදී. අ. හ. 4.30 ට නැවත පවත්වන ලදී.

අනන්තපාය, අගස්තු පී. පී. 4.30 ඔස්සේ මුහුණ දීමට නියමිතව ඇත. මේදී මුහුණ දීමට නොහැකිවීමට හේතු වන්නේ මුහුණ දීමට නොහැකිවීමයි.

Sitting accordingly suspended till 4.30 P.M. and then resumed.

එම්. සිවසිතම්පරම් (නල්ලූර්)
 (සී. ඊ. ආර්. පී. සිවසිතම්පරම්—නල්ලූර්)
 (Mr. M. Sivasithamparam—Nallur)

Sir, one of the functions I see enumerated in the Estimates of the Hon. Prime Minister is the co-ordination of different Ministries. I do not know whether at the centre we find that type of co-ordination. But we hope that at least at the district level the Hon. Prime Minister and the Minister of Local Government will be able to co-ordinate the activities of various Ministries through the District Development Councils. I am aware that he himself is keen to have that type of co-ordination at the district level and we hope that with the functioning of this officials' committee that is new sitting we will be able to have that type of co-ordination at the district level.

I also see that the Other Programme under the Head "Prime Minister" is the celebration of the 50th anniversary of Audit Franchise. I only want to join the hon. Leader of the Opposition and ask that the Batticaloa Municipal elections be held. A number of ratepayers have complained that the elections are long overdue and a number of amenities that an elected body might give to these ratepayers are not being given by the Special Commissioner. Therefore, I do ask the Hon. Prime Minister to have municipal council elections as early as possible. On the question of housing, the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) had—

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

On the same ward basis?

එම්. සිවසිතම්පරම් මහතා

(තිரு. எம். சிவசிதம்பரம்)

(Mr. Sivasithamparam)

Yes, on the present ward basis. I do not think anybody has made any representations.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

On a municipal limit area?

එම්. සිවසිතම්පරම් මහතා

(තිரு. எம். சிவசிதம்பரம்)

(Mr. Sivasithamparam)

Yes.

The hon. Member for Kalawana spoke about the expensive housing schemes that are coming up. I myself raised this question during the Committee stage last year. The answer of the Hon. Prime Minister was that whatever monies they recover from these people will be utilized for the poorer sections. Of course, if the Hon. Prime Minister had stopped with those expensive housing schemes one

can find fault with him, but we are aware that a number of housing schemes for the poorer sections have been started both on an electorate basis and also on a district basis. Therefore, one cannot find fault with the Hon. Prime Minister for thinking that with that money he can build more and more houses for the poorer sections.

I think the Hon. Deputy Minister indicated that the number of houses built in my electorate is rather small. I am not complaining because I think the District has benefitted, particularly the Jaffna electorate. I am not complaining, but one of the constraints which I have pointed out on more than one occasion on the Floor of this House is the question of land. In my electorate—there are a number of other electorates in the same situation—because of the lack of Crown land we find it difficult to get land on which housing schemes can be started. I see from his report that he has started this land bank in the main cities and also in some of the towns. I do not know whether Jaffna is not a place where you should start a land bank, particularly because I am aware that there are lands which have been given on trust to some temples in South India. For many years the income from these lands had not gone to the temples in South India, but various people are squatting on these lands or claiming title to these lands and such lands are not being utilized for that purpose. I think it will be easy to get a list of such lands. I do not know whether one cannot start a land bank with those lands.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

From where can I get that?

එම්. සිවසිතම්පරම් මහතා

(තිரு. எம். சிவசிதம்பரம்)

(Mr. Sivasithamparam)

That list is available. [Interruption] The Hon. District Minister says that they have already got that list.

[பி. சிவசுப்பிரமணியம்]]

If that is so, that would be a basis for strting the land Bank on which you can build. Therefore, I do ask the Hon. Prime Minister to remove one of the constraints we have in the building of houses in that respect.

The other matter I want to raise, Sir, is the question of the loans that you had given for housing. A very large amount had been given out as loans both on the Rs. 50,000 category as well as the Rs. 3,000 category. Even in the Rs. 3,000 category a fairly large number of people have received those loans, but to those whom you have given the Rs. 50,000, you gave the Rs. 50,000 at a time when that amount was sufficient to put up a house, but having started their houses, they now find that the Rs. 50,000 that was originally given is not enough to complete their buildings. Many of them who have taken the money for putting up their houses have been able to come up to three-fourth or half of little more than half level and are unable to complete the houses. The Hon. Deputy Minister said that this report says what he proposes to do about these loans. I am sorry it does not say what he is going to do in the future, whether he will resume the giving of the loans, or what is going to happen, to those who have started re-building the houses on the Rs. 50,000 loan scheme and reached a certain amount of construction or part of the construction, whether a further loan would be given.

சு. சே. சே. சே. சே. சே.

(திரு. ஆர். பிரேமதாசர்)

(Mr. R. Premadasa)

My problem is, people are taking loans but they are not repaying; even the instalments they are not repaying. During these four years we have given loans to the extent of Rs. 261 million. The hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) was speaking about loans. During their whole seven years they

have given only Rs. 105 million. But people who take the loans must repay. They are not doing so. If they repay, this capital alone is enough for me to assist others.

பி. சிவசுப்பிரமணியம்

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

I am not saying that there are no difficulties in the way, but I think the Hon. Prime Minister should think of those people who have started construction having received the loan.

சு. சே. சே. சே. சே. சே.

(திரு. ஆர். பிரேமதாசர்)

(Mr. R. Premadasa)

I propose to utilize the money that is repaid for the houses for the poor.

பி. சிவசுப்பிரமணியம்

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

I quite appreciate that is one way of looking at it. Those who have already started building on the premise that the Rs. 50,000 would be sufficient to complete the building and who are finally unable to do so—the Hon. Prime Minister should consider re-starting this loan scheme to that category of people.

The other matter I want to bring to the notice of the Hon. Prime Minister is that he has decided to charge rates for water. You have started in Kotte. I do not know how the rates are being fixed. There are meters fixed to each house. Many of those house owners tell me that the amount they have to pay as water tax—sometimes for a family of two or three people—amount to Rs. 50 or Rs. 60 a month, not much water being used. For a small family, a small house, they say the bill comes to Rs. 50 or Rs. 60. I think that is far too much for a household to pay as water tax alone. I know there is a metre, but nobody knows how the metre works or on what basis the calculation is. Therefore I do say that

this whole question might be looked into—I do not know who is responsible for it—to see whether it is possible to work out a scheme and a fair and reasonable amount is charged for the water that is being supplied.

On the question of allocation of flats, take the municipal quarters for instance. When a new municipal employee is transferred to the municipality he is unable to get quarters, but I am aware of people who have got other houses but still occupy municipal quarters, sub-let them and make almost three or four times the rent they are paying to the municipality. I know of one or two instances of people who have made representations to us saying that there is a gentleman who is nominally a tenant but does not stay there. He has got his own quarters or his own house, but he continues to occupy the quarters, sub-lets them to other employees and makes two or three times the amount he pays as rent for the Municipal quarters. This type of abuse of the facilities that the Municipality provides should be stopped. People who really deserve a flat and have no other residence should be given a flat.

One word about the Tower Hall. I think one must congratulate the Hon. Prime Minister for having taken this interest in giving new life to our arts and culture. But I would ask him, why do you not have Tamil plays also in Tower Hall?

ஈ. ப். ப். ப். ப். ப்.

(திரு. ஆர். பிரேமதாசு)

(Mr. R. Premadasa)

We do have them.

சி. சி. சி. சி. சி.

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

Well, I am not aware of any Tamil plays staged there in the recent past. I know of a gentleman who has a

troupe of actors, and has written and staged a number of Tamil plays. He is in Kankasanturai, the electorate of the Leader of the Opposition, a gentleman by the name of Vyramuttu. He has written a number of good dramas on historical themes as well as modern social dramas.

ஈ. ப். ப். ப். ப். ப்.

(திரு. ஆர். பிரேமதாசு)

(Mr. R. Premadasa)

Cannot some of us play a role in them

சி. சி. சி. சி. சி.

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

Some of us can. I do not think that there can be better actors than we politicians. We are acting all the time, all the 24 hours of the day. But that is by the way. For instance, he has written a play called Harischandra, the old story we all know. It has been staged in Jaffna as well as in other places more than 300 or 400 times. Even those who do not understand the language can easily follow the action.

ஈ. ப். ப். ப். ப். ப்.

(திரு. ஆர். பிரேமதாசு)

(Mr. R. Premadasa)

May I extend the invitation now itself, with great pleasure?

சி. சி. சி. சி. சி.

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

It is good if you can give an opportunity for one or two of those good Tamil plays also to be staged at Tower Hall.

ஈ. ப். ப். ப். ப். ப்.

(திரு. ஆர். பிரேமதாசு)

(Mr. R. Premadasa)

We will do that.

එම. සිවසිතම්පරම් මහතා

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

Before I conclude, I want to refer to the Rs. 2 lakhs which have been given. As hon. Members said, the Hon. Prime Minister is one of the few Hon. Ministers who do not discriminate against us. Whether we are TULF, SLFP or UNP, the two lakhs of rupees come to us. But why are we prevented from allocating that money for community centre buildings? The categories for which we are authorized to allocate that money are playgrounds, libraries, and so on. They exclude buildings for community centres. In some of our electorates, buildings to house community centres are very important.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

I can do that. I can extend it.

එම. සිවසිතම්පරම් මහතා

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

If it can be extended to include community centre buildings, it will be good.

The Hon. Prime Minister might wonder why we do not trouble him as often as we should. It is because he has got a good set of officials. In regard to anything we want done, we speak to his Secretary or to the Commissioner of Local Government. Mr. Abeyasinghe and Mr. Paskaralingam are gentlemen who listen to our problems. I do not say that they accede to all our requests, but they do listen to our problems and try to settle them. Even at the District level the officials of the Housing Department always listen to us and try to accommodate us as much as possible. Therefore, we do not need to trouble the Hon. Prime Minister as much as we should. Therefore, I wish to pay a tribute to his officials on this occasion.

There is one more request I would like to make. Model villages should be started in other electorates also.

We chose the electorate of the hon. Member for Uduppiddy because we thought that that was a most neglected area. But it is time that model villages are started in other electorates also.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

We have planned nine, including yours.

එම. සිවසිතම්පරම් මහතා

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

Thank you.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

ගරු සභාපතිතුමනි, පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හුඟක් විසාකාර කරන්නට තිබෙන අමාත්‍යාංශයක් කියා මම හිතනවා. අයවැය ඇස්තමේන්තුවල එම්. 1 සිට එම්. 90 දක්වා පිටු 90 ක පමණ ප්‍රමාණයක මේ අමාත්‍යාංශයට අයිති වැය ශීර්ෂ පිළිබඳව විග්‍රහ කර තිබෙනවා. මේ අමාත්‍යාංශය සඳහා රුපියල් 2,67,44,84,000 ක මුදලක් 1982 වර්ෂය වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙනවා. පසුගිය අවුරුද්දේ වෙන් කර තිබුණේ රුපියල් 2,12,79,31,500 ක පමණ මුදලක්. ඒ අනුව මේ වතාවේ එය කෝටි 55 කින් පමණ වැඩි වී තිබෙන බව පෙනෙනවා. පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩ කටයුතු කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට බෙදා දෙන රුපියල් දෙලක්ෂයේ මුදල වැඩි කරන ලෙස මන්ත්‍රීවරුන් හැම දෙනෙක්ම වාගේ ඉල්ලා සිටියා. මේ වතාවේ කෝටි 55 ක තරම් වැඩිපුර මුදලක් ලැබී තිබෙන බවයි පෙනෙන්නේ.

එම්. ඩී. ප්‍රේමරත්න මහතා (අවිස්සාවේලේ)

(திரு. எம். டி. பிரேமரத்ன—அவிசாவைலை)

(Mr. M. D. Premaratne—Avissaweila)

නමුත් නාන්සේලාගේ කාලයේදී දෙ ලක්ෂයක් දුන්නද?

අ. භා. 4.45

ආනන්ද දසනායක මහතා

(*සී. ඉ. ආ. ආ. ක. ක. ක. ක.*)

(Mr. Ananda Dassanayake)

නිකම් දුන්නේ නැහැ. වැඩ කරන්නට දීලා තිබෙනවා. ඒ කාලයේ නමුත්තාත් සේ හිටියෙන් නැහැ. මම හිටියෙන් නැහැ. ඒ කාලය ගැන අහන එක වැරදියි. අද දෙන බව ඇත්ත. ඒ දෙන දෙලක්ෂය මදිසි කියන එකයි. හැම මන්ත්‍රීවරයෙකුගේම හැරීම. අද පළාත් පාලන ආයතනයක වැඩ කටයුතු 100 ක් 200 ක් පමණ වෙනවා. සමහරවිට පළාත් පාලන ආයතනවල අයත් සමහරන්වු කර ගන්න පවා සිදු වෙනවා, මේ දෙලක්ෂය බෙදන්නට ගිය විට. සමහර විට මන්ත්‍රීවරුන්ට අවලංගු පවා අසන්නට සිදු වෙනවා.

ගමට ජලය සැපයීමේ කටයුතු කරන්නට තිබෙනවා; පාරවල් කපා හරි ගස් සත්තට තිබෙනවා, පාලම් හදන්නට තිබෙනවා, ඒවාගේම පළාත්පාලන ආයතනයට වුවමනා පොත් විකක් රැස් කරන්නට තිබෙනවා. මෙවැනි වැඩවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මග හරින්නට පුළුවන්කමක් නැහැ. එමනිසා කෝටි 55 ක් පමණ වැඩියෙන් ලැබී තිබෙන මුදලින් අඩු ගණනේ එක් මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 4 ක් නැත්නම් 5 තු' බැගින් ලබා දෙන ලෙස මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. එහෙම කළොත් පළාතේ තිබෙන ඉතාමත් වැදගත් වැඩ කටයුතුවලට ඒ මුදල් යොදවන්නට පුළුවනි. ඒවාගේම මන්ත්‍රීවරයෙකුට දැනට වඩා වැදගත් සේවයක් කරන්නටත් එවිට පුළුවන්කම ලැබෙනවා.

නිවාස යෝජනා ක්‍රම රටකට අනවශ්‍යයි කියා අපි කියන්නේ නැහැ. කවුරුවත් එහෙම කියලා නැහැ. සමහර ගරු මන්ත්‍රීවරුන් විරුද්ධ පක්ෂයේ අපි මෙයට විරුද්ධයි යන හැරීම දෙන්නට උත්සාහ කලා. අපි කිසිම තැනකදී ඊට විරුද්ධ වෙලා නැහැ. අපි සහයෝගය දී තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි ඉදිකිරීම අතින් ඉහළ තැනක් කොත්මලේ ආසනය ලබා ගෙන තිබෙනවා. කොත්මලේ ආසනය තුළ නවත්

ගොඩනැගිලි ඉදිකිරීමේ යෝජනා ක්‍රම කිපයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි ඒවා නැහැයි කියන්නේ නැහැ. ඒවාගේ ම අපි එකක් කියන්නට ඕනෑ. ආර්ථික විද්‍යානුකූලව, වැය ශීර්ෂයන් අනුව බලන විට රටක බහුය වැය කරන්නට ඕනෑ නිෂ්පාදනයක් සදහායි. අපි විරුද්ධ පක්ෂයේ සිටින නිසා මෙහෙම කියනවා නොවෙයි. අර්ථ ශාස්ත්‍රය ගැන පොඩ්ඩක් හරි දැනුමක් තිබෙනවා නම්, හම්බ කිරීම ගැන පොඩ්ඩක් හරි දැනුමක් තිබෙනවා නම් ඒකයි. කරන්නට ඕනෑ. අද අපේ රටේ තිබෙන තත්ත්වය අනුව ගොවිතැනට වැඩියෙන් මුදල් යොදවන්නට ඕනෑ බව අපි කියනවා. නිවාසවලට වඩා වැදගත් තැනක් ගොවිතැනට හා කර්මාන්ත වලට දෙන්නට ඕනෑ. ඒවා සල්ලි උපදවන දේවල්. ඒක අපි නැහැයි කියන්නේ නැහැ. නමුත් නිවාස සෑදීම අපේ රටට පුළුවන් ප්‍රමාණයට කළ යුතුයි කියන ඒක අපි කියනවා. ඒක දවසකින් දෙකකින් කරන්නට බැහැ. ගත වර්ෂ ගණනාවක සිට—සුද්දන්ගෙ කාලේ ඉදල—අද දක්වා ඇති වි තිබෙන සියලුම වැරදි දවසකින් දෙකකින් හදන්න ඕනෑය කියා අපට වැඩියෙන් මුදල් වෙන් කරන්න බැහැ. එහෙම කරනවා නම් ඒක ආර්ථිකය පිළිබදව සැලකිල්ලක් නොකිරීමක්. එපමණයි, ඒ සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ අප කරන විවේචනය.

ගරු සහාපතිතුමනි. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාරක සභාවේදී රජයේ සේවකයන්ට නිවාස ඉදි කිරීම සම්බන්ධව පැන නැගුණු සාකච්ඡාවක් ගැන මට මතකයි. ඒ සම්බන්ධව වෙනම වැය ශීර්ෂයක් තිබෙනවා. මේ වාරයේ එම වැය ශීර්ෂය සදහා කෝටි තුනකට වැඩි මුදලක් වෙන් කර තිබෙන බව අපට පෙනෙනවා. දැන් නුවරඑළියේ සිද්ධ වි තිබෙන්නේ මෙයයි. විශාල මුදලකට ඉඩමක් අරගෙන ඒ මුදල නිවාස හදන්න ඉඩම් ඉල්ල ඒ ආණ්ඩුවේ සේවකයන් අතර බෙදා තිබෙනවා. විශේෂයෙන්ම නගරවලින් නුවරඑළිය වැනි නගරයක රජයේ සේවකයන්ගේ නිවාස ප්‍රශ්නය විසදීම අවශ්‍යම බව මා ගරු අගමැතිතුමාට

[අනන්ද දසනායක මහතා]

කියන්නට ඕනෑ. එවැනි ප්‍රදේශවල සැප පහසුකම් ඇති නිවාස නියෝජන ඕනෑ. තැන්නම් ඒ ප්‍රදේශවලට යන ආණ්ඩුවේ සේවකයන් මාසයක් දෙකක් ඉඳල ගෙමුත්ම පල්ලම් බිහිනවා. ඔවුන් ඉන්න කැමති නැහැ. මේ නිවාස ප්‍රශ්නය මතු වූ අවස්ථාවේදී මමත් ඒකට මැදහත් වුණෙ. ඒ අවස්ථාවේදී දිසාපතිගේ පටන් හැම දෙනාම කියා සිටියේ තමන්ට එතරම් මුදලක් ගෙවන්නට බැරිය යන්නයි. එක ඉබම් කැල්ලකට තුන් ලක්ෂ ගණනක්. ඒක විශාල මුදලක්. ඒ තුන් ලක්ෂ ගණනක මුදල කොටස් වශයෙන් ඔවුන්ගේ පසිපතෙන් කපා ගන්නට සතුටුදායී අසා තිබෙනවා. මේ මුදල ඒ අයට ගෙවන්නට බැහැ. ඒ අයගේ මුළු ජීවිත කාලයම දැනුවත් ඒ තරම් මුදලක් ගෙවන්නට බැහැ. නිවාස හදා ගන්නත් බැහැ. ඒ ගැන තැවත සංශෝධනයක් කළයුතුය කියා මා සිතනවා. ආණ්ඩුවේ සේවකයන්ගේ නිවාස සෑදීම පිළිබඳව අමාත්‍යාංශය මීට වඩා ලිහිල්ව ඒ අයට ගෙවන්නට පුළුවන් ප්‍රමාණයකට ඒ පහසුකම් සලස්වා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ලක්ෂයක් කිව්වත් ඒ අයට ගෙවන්නට බැහැ. රජයේ සේවය ඉන්න කාලය තුළ නොවෙයි ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළමවත් ඒ තරම් මුදලක් ගෙවන්නට බැහැ. විශ්‍රාම ගත්තොත් ලැබෙන විශ්‍රාම වැටුප අනුව කොහොමවත් ඒ තරම් මුදලක් ගෙවන්නට බැහැ. එමනිසා ඒ සම්බන්ධව යළිත් සොයා බලා තුටුසුතු කරන මෙන් මා ඉල්ලීමක් කරනවා.

තවත් ප්‍රශ්නයක් තිබෙනවා. කොළඹ, අපර් වැනම් විදියේ “බෝගල හිල්ස්” කියන ගොඩනැගිල්ලේ පදිංචිව සිටින උදවිය ගැනයි, එය. එතැන මහ බැංකුවට ඕනෑ කරන ගොඩනැගිල්ලක් හදන්නාය කියා ඒ ගොඩනැගිල්ල තුළ පදිංචිව පවුල් 22 කට ඒ ගොඩනැගිල්ලෙන් අස් වෙන් නය කියා ‘නෝටිස්’ යවා තිබෙනවා. දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අය යන එන මං නැතිව ඉන්නවා.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.රු. ජ්‍ය. පිරෝග්‍යාසා)
(Mr. R. Premadasa)

Alternative accommodation will be provided.

අනන්ද දසනායක මහතා
(ති.රු. ජ්‍ය. නන්ද තලතායාඝක)
(Mr. Ananda Dassanayake)

ව්‍යාපාරිකයන් 22 දෙනෙක්. ඒ අයට දැනට ‘නෝටිස්’ දී තිබෙනවා එතැනින් අස් වෙන්නය කියල. ඒ අය මා සමග සාකච්ඡා කළා. ඒ අය කියන්නේ “අපට යන්න තැනක් නැහැ” කියල.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.රු. ජ්‍ය. පිරෝග්‍යාසා)
(Mr. R. Premadasa)

තැනක් දෙනව.

අනන්ද දසනායක මහතා
(ති.රු. ජ්‍ය. නන්ද තලතායාඝක)
(Mr. Ananda Dassanayake)

‘නෝටිස්’ දී අස් වෙන්නය කිව්වාට පසු ඒකට ප්‍රතිකර්මයක් හොදනවා නම් ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.රු. ජ්‍ය. පිරෝග්‍යාසා)
(Mr. R. Premadasa)

Alternative accommodation දෙකව.

අනන්ද දසනායක මහතා
(ති.රු. ජ්‍ය. නන්ද තලතායාඝක)
(Mr. Ananda Dassanayake)

ඒ සම්බන්ධව තමුත් නාත්සේගේ කථාවේදී පිළිතුරක් දෙනවා නම් වඩා හොදයි.

අනික් කාරණය. “Urban Development Authority” හෙවත් නාගරික සංවර්ධන අධිකාරිය ගැනයි. මම හැමදාම කිව්වා මේකෙ සේවක පිරිස වැඩිය කියල. මේකෙ විශාල සේවක පිරිසක් ඉන්නවා. ඩිපෝට්ට් ජේනරාල් කෙනෙක් ඉන්නවා. ආසිස්නල් ඩිපෝට්ට් ජේනරාල් වරු දහ දෙනෙක් ඉන්නවා. ඩෙපියුට් ඩිපෝට්ට් ජේනරාල් වරු විසි දෙනෙක් ඉන්නවා. අනෙකුත් කාර්ය මණ්ඩලයේ හැර සියයකට වැඩි පිරිසක් ඉන්නවා. අවුරුදු පහහක්

හැටක් තිස්සේ පුළුල් වූ දෙපාර්තමේන්තු වක සිටින සේවක පිරිසකටත් වැඩිය පිරිසක් මෙම අධිකාරියේ සිටින බවයි අපට පෙනෙන්නේ. මේ විධියට මේ අධිකාරිය නඩත්තු කරන්නට ගියාම අපට දෙන මුදල් කපන්න වෙනවා. ඒ කියන්නේ මෙයයි : වැඩට යෙදෙන මුදල අඩු වෙනවා; ඒ අධිකාරියේ නඩත්තුවට යනවා ඊට වඩා විශාල මුදලක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් නමුත්තාන්සේ යම් ක්‍රියා මාර්ගයක් ගන්නවා නම් හෙදයි කියා මා හිතනවා.

එමෙන්ම එතන සේවකපිරිසක්—විදේශයෙන්ම ප්‍රධාන පෙළේ සේවකයෙක්—අස් කලා. ගරු අගමැතිතුමා දන්නවා. එමෙන්ම ඒ තැනැත්තා වෙනුවට දැන් පත් කර සිටින තැනැත්තාට සුදුසුකම් නැත කියන එකත් මට ලැබී තිබෙන ලියවිල්ලකින් පෙනී යනවා.

පී. සී. ඉම්බුලාන මහතා
(*திரு. பி. சி. இம்புலான*)
(Mr. P. C. Imbulana)
කවුද ඒ ?

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)
ඒ තැනැත්තා කවුද කියන්න,

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

සාමාන්‍යයෙන් නම සඳහන් කරන්නේ නැහැ. මෙකද, නමුත්තාන්සේට අහු වුණෙත් ඒ සේවකයා ඉවරයි. [බාධා කිරීමක්] එතන සිටින ප්‍රධාන පෙළේ පිරිසාලත කටයුතු කරන නිලධාරී මහත්මයෙක්.

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)
තනතුර මොකක්ද ?

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)
මෙහි නම සඳහන් කර නැහැ.

මම කියන්නේ මෙයයි : මේවා මහජන අදහස්.

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)

මට කියන්න කොයි තනතුරද කියා කාවද අස්කර තිබෙන්නේ ? කාවද පත් කර තිබෙන්නේ ?

I like to know. You must not make wild charges!

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

මෙන්න මෙහෙමයි කියන්නේ :
"He does not do any work."

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)
Who is that ?

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

මෙතනට අලුතින් පත් කර ඇති ඩීරෙක්ටර් ජනරාල්ය කියනවා.

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)

The Director-General is not doing any work!

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

මහ. එහෙමයි කියන්නේ. Public opinion, මගේ අදහස නොවෙයි.

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)

You must verify before making such remarks.

ஈழநாடு உயர்நீதிமன்றம்
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா
கொடுத்த கிண்பு வினாக்கள் கீழ்க்கண்டவை.

ஈ. பி. முத்தையா
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

It is not fair. This is an important
organization, the UDA. You check up
and tell us.

ஈழநாடு உயர்நீதிமன்றம்
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா

ஈ. பி. முத்தையா
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

கீழ்க்கண்ட விடயம் குறித்து வினா

ஈழநாடு உயர்நீதிமன்றம்
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா
கொடுத்த கிண்பு வினாக்கள் கீழ்க்கண்டவை.

ஈ. பி. முத்தையா
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா
கொடுத்த கிண்பு வினாக்கள் கீழ்க்கண்டவை.

ஈழநாடு உயர்நீதிமன்றம்
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா
கொடுத்த கிண்பு வினாக்கள் கீழ்க்கண்டவை.

ஈ. பி. முத்தையா
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா

ஈழநாடு உயர்நீதிமன்றம்
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா
கொடுத்த கிண்பு வினாக்கள் கீழ்க்கண்டவை.

ஈ. பி. முத்தையா
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா

ஈழநாடு உயர்நீதிமன்றம்
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா
கொடுத்த கிண்பு வினாக்கள் கீழ்க்கண்டவை.

ஈ. பி. முத்தையா
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

How did you check that ?

ஈழநாடு உயர்நீதிமன்றம்
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலும் கீழ்க்கண்ட விடயம் குறித்து வினா
கொடுத்த கிண்பு வினாக்கள் கீழ்க்கண்டவை.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

එක් දහස් ගණනක් සේවකයින් ඉන්නවා. අස් කරන්නද කියන්නේ? කියනවා නම් අස් කරන්නම්. හැබැයි පස් සෙවෙයි යුනියන් පුස්තක ගේන්න එපා.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

ඒ පුස්තකයට මම එනවා. ඒකත් මම ගන්නම්.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

'ටර්නිට්' එකේ හැටියට සේවකයෝ ඉන්න එපාය.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

ගරු අගමැතිතුමනි, පුස්තක මෙයයි. අපට පෙනෙනවා කිසිම වැඩක් කරන්නේ නැතිව සිටින අය, සෙනුට්ස් ලා පහළොව විස්ස දමාගෙන සිටිනවා.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

කවද කියන්නකො.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

ඒ කියා මේ විෂයේ ශ්‍රී ලංකා ගමනකට විධිවිධාන කින් අඩු කරන්න පුළුවන් නම් මට වඩා වැඩක් කරන්න පුළුවන් කියන එකයි, මම කියන්නේ.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

ගරු මන්ත්‍රීතුමාට පුළුවන් මට ලෙකුම උපකාරයක් කරන්න. මම තමන් තාන්

සේව අවසර දෙන්නම් මගේ අමතකය යෙදේ ඕනෑම දෙපාර්තමේන්තුවකට යන්න. එසේ ගොස් තමුන් තාන් සේවයේ පරීක්ෂා කර බලා මට කියන්න මෙන් මේ උදව් අස් කරන්න කියා. මම කිසිම සෙවිලි ලක් බැලිලි ලක් නැතිව අස් කරන්නම්.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

මම එහෙම කියන්නේ නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

මට කියන්න මෙන් අහවලා වැඩ කරන්නේ නැහැ. මේ ජනාන්තරයෙන් වැඩක් නැහැ කියා.

I am giving him a blank cheque, Sir. I know he is a trade union person.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

මම දන්නේ නැහැ. තමුන් තාන් සේවයේ ඕනෑ නම් පැහැදිලි විස්තරයක් දෙන්නම්. මම මේ කටයුත්ත කළේ දල වශයෙන්.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

තමුන් තාන් සේවයේ එහෙම කියනවා නම් මට ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියාගෙන් අහන්න පුළුවන් මේ මේ උදව් සේවයේ කලාගෙන ඉන්නේ ඇයි කියා.

Somebody must advise. I am going on the basis of turnover and output. I am not approving any post that is unnecessary, but if the hon. Member for Kotmale can help me I would also like to save money. It is a great service that he will be rendering.

ආනන්ද දසනායක මහතා,
(*ශ්‍රී. ඉන්ද්‍ර. ත්‍යාගය*)
(Mr. Ananda Dassanayake)

මට පුළුවන්, එය කරන්න. 'මෙන්න
මේවා මේ විධියට කෙරෙන්න ඕනෑ' යි
සාකච්ඡා කරන්න අපිට පුළුවනි.

ආර්. පී. විජේසිරි මහතා
(*ශ්‍රී. ඉන්. පී. බි. ජයවර්ධන*)
(Mr. R. P. Wijesiri)

ඒ සඳහා මන්ත්‍රීතුමාට පඩියකුත්
ගෙවනවාද?

ආර්. ප්‍රේමදාස මහතා,

(*ශ්‍රී. ඉන්. පී. බි. ජයවර්ධන*)
(Mr. R. Premadasa)
ස්වේච්ඡා සේවයක්.

ආනන්ද දසනායක මහතා,
(*ශ්‍රී. ඉන්. ඉන්. පී. බි. ජයවර්ධන*)
(Mr. Ananda Dassanayake)

අනිත් අයට වගේ කාර් එකක් වත්
දෙනවා නම්! [බාධා කිරීම]

ආර්. ප්‍රේමදාස මහතා,

(*ශ්‍රී. ඉන්. පී. බි. ජයවර්ධන*)
(Mr. R. Premadasa)
හොඳයි, හොඳයි!

ආනන්ද දසනායක මහතා,
(*ශ්‍රී. ඉන්. ඉන්. පී. බි. ජයවර්ධන*)
(Mr. Ananda Dassanayake)

මම මේවා කියන කොට අරහෙන්න-
මෙහෙත් වේදනාවෙන් දහලන බවකුත්
පෙනෙනවා.

අ. හා. 5

නිවාස යෝජනාක්‍රම මිට වඩා දියුණු
කරන්න ඕනෑය කියන එක අපි කාගේත්
මතය බව මම කලින් කීවා. නමුත් ඊට
වඩා වැදගත් පොදු සේවයකුත් අපේ
ප්‍රදේශයට විය යුතුව තිබෙනවා.

ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්
ඩලයේ වැය ශීර්ෂ ගොඩක් තිබෙන
නමුත් ඒ මුදල් වියදම් කරන එක
යෝජනාක්‍රමයක් වන අපේ ප්‍රදේශ

සඳහා නොවන බවත් මට පෙනී ගියා. මම
දන්නේ නැහැ, ඊට හේතුව මොකක්ද
කියා. ඉඩේර කාලයට අපේ ප්‍රදේශවල
වතුර බෙදා හැරීම සඳහා, සමහර විට
වතුර බවුසර පවා යොදවන්න සිදු
වෙනවා. එම නිසා නොයෙකුත් ජල සම්ප
දන යෝජනාක්‍රම අපි ඉදිරිපත් කර තිබේ
නවා. නමුත් ඒවා එකක් වත් තවම
ක්‍රියාත්මක වුණේ නැහැ. ඇයි, එහෙම
වෙන්නේ කියන ප්‍රශ්නයයි, අපි
අහන්නේ.

කොළඹ අවට ප්‍රදේශයට නම් නොයෙ
කුත් ජල සම්පාදන යෝජනාක්‍රම කලස්වා
දී තිබෙනවා. උතුරුමැද පළාතටත් ඒවා
දිය යුතුයි. අපි නැහැ කියන්නේ නැහැ,
ඒ වගේම වයඹ පළාතටත් දිය යුතුයි,—
ඒවා වියළි කලාපයට අයත් ප්‍රදේශ. ඒ
වගේම හම්බන්තොට ප්‍රදේශයටත් දිය
යුතු බව අපි මිලිගන්නවා. එහෙත් අපි
කියන්නේ, මේ දක්වා මධ්‍යම පළාත
සඳහා, ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්
ඩලයෙන් කිසිම යෝජනාක්‍රමයක් ක්‍රියාත්
මක වී නැති බවයි. එහෙම වෙන්නේ
ඇයිද කියන එකයි, අපට තිබෙන ප්‍රශ්නය.

1976 දී ගම්පොළට ජලය සැපයීම ලෙස
ප්‍රශ්නයක් වී තිබුණා, ඒ තත්ත්වය එදත්
එකයි; අදත් එකයි. එම ප්‍රදේශයට ජලය
සැපයීම සඳහා යෝජනාක්‍රමයක් ඉදිරිපත්
කෙරුණා. නමුත් එය ඒතරම් සාර්ථක
ව්‍යාපාරයක් වුණේ නැහැ. ඉන් පසු ජල
සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින්
—මගේ මතකයේ හැටියට රූපියල් ලක්ෂ
44 ක් පමණ වියදම් කෙරෙන—යෝජනා
ක්‍රමයක් ඉදිරිපත් කෙරුණා. ගහෙන්
ජලය පොම්ප කර, ප්‍රදේශවාසීන්ට පිරි
සිදු ජලය ලබා දීම සඳහායි, ඒ යෝජනා
ක්‍රමය ඉදිරිපත් කෙරුණේ. එය මේ දක්වා
ක්‍රියාත්මක වීම ප්‍රමාද වී තිබෙන්නේ
ඇයිද කියා මම දන්නේ නැහැ.

**බබ්ලිමි. පී. බී. දිසානායක මහතා (මහ
නුවර දිසා ඇමතිතුමා)**

(*ශ්‍රී. ඉන්. ඉන්. පී. බි. ජයවර්ධන*)
(*ශ්‍රී. ඉන්. පී. බි. ජයවර්ධන*)
(Mr. W. P. B. Dissanayake—District
Minister Kandy)

සහාපතිතුමනි, අගමැතිතුමාගේත් අව
සරය ඇතිව ඒ සම්බන්ධයෙන් කිරුණු

පැහැදිලි කරන්න මම කැමතියි. මහවැලි ගඟේ ලී 3 ක් හරිගස්සා, ඒ වතුර පොම්ප කිරීම සඳහා පසිප්පත් හරිගස්සා තිබෙනවා. වතුර පොම්ප කිරීමට අවශ්‍ය යන්ත්‍රයක් පිරවපින් ගෙන්වා ගත අයිතේ සවිකර තිබෙනවා. නමුත් විදුලි බලය මදි නිසා පසුගිය කාලයේදී එය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. දැන් අලුතින් 'ට්‍රාන්ස්ෆෝමර්' එකක් සවි කර, එම ස්ථානයට යන තුරු වයරුන් දික් කර තිබෙනවා.

ඒ කටයුතු සඳහා අපේ විමධ්‍යගත අය වැයෙත්වත්, ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයෙන් හෙවත් ගම්පොළ නගර සභාවෙන්වත් සහයක්වත් වියදම් කර නැහැ. ඒ සඳහා වැය වුණු සියලුම මුදල් දී තිබෙන්නේ, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයයි. එය එම මණ්ඩලයෙන් ගම්පොළ නගර සභාවට නොමිලයේ ලැබුණු දෙයක්. විදුලි බලය සම්බන්ධ කළ වහාම වතුර බෙදා හැරෙන නිසා, නගරයේ ජල ප්‍රශ්නය එයින්ම විසදෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

ආනන්ද දසනායක මහතා
(සිලි. ඉනාඤ්ඤ ජනාභායක)
(Mr Ananda Dassanayake)

මහනුවර දිසා ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් කළා. එහෙම නම් මම ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට චෝදනා කරන්නේ නැහැ, එම මණ්ඩලය විවේචන යට ලක් කරන්නේ නැහැ.

ඊළඟට සේවකයන්ට රුකියා අනිමිවීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. විශේෂයෙන්ම ගරු අගමැතිතුමා මේ ප්‍රශ්නය ගැන සඳහන් කළා. පසුගිය 'ස්ටුඩියෝ' එකේදී සේවයෙන් පහ කරන ලද විශාල පිරිසක් පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති පළාත් පාලන දෙපාර්තමේන්තුව, නිවාස දෙපාර්තමේන්තුව, ජලාපවහන දෙපාර්තමේන්තුව ආදී දෙපාර්තමේන්තුවල සිටිනවා. ඊයේ-පෙරේදා 'දිවයින' පත්‍රයේ, ඒ වගේම 'අයිලන්ඩ්' පත්‍රයේ ඒ පිළිබඳව විග්‍රහයක් කර තිබුණා. වහාම ඒ අය නැවත රුකියා වලට හත්තටය කියා ගරු ජනාධිපතිතුමා

ගරු ඇමතිවරුන්ට නියෝග කර තිබුණාය, නමුත් ඒ ගැන ඇමතිවරුන් අතර කඩ ඇදීලීලක් තිබෙනවාය කියා එම පත්‍රවලින් පෙන්වුම් කර තිබුණා.

පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම එම අමාත්‍යාංශයට අයත් අති කුත් දෙපාර්තමේන්තුවලින් සේවයෙන් ඉවත් කරන ලද සේවකයන් නැවත සේවයට අරගෙන නැහැ. 'දිවයින' පත්‍රයේ පෙරේදා ප්‍රවෘත්තියක් පළ වී තිබුණා, ඊළේවේ දෙපාර්තමේන්තුවට අයත් පුද්ගලයෙක්—ඊළේවේ දෙපාර්තමේන්තුව අගමැතිතුමා යටතේ ඇති දෙපාර්තමේන්තුවක් නොවුණත් ප්‍රශ්නයට අදාළ නිසි සඳහන් කරන්නේ—සිය පණ හානි කර ගෙන තිබෙනව කියලා. සිය පණ හානි කර ගන්නට ඉස්සර ඔහු විසින් බිත්තියෙ ලියා තිබෙනවා, " රක්ෂාව ඉල්ලුව ඉල්ලුව ආපසු දන්නෙ නැහැ. 'තවදුරටත් ලැබිය කියා විශ්වාසයක් නැහැ. එම නිසා සිය පණ හානි කර ගත්තවා. කා ගැනවත් සැක හිතන්න එපා " කියලා. මේ අන්දමට දැනටමත් 13 න් දෙනෙක් සිය පණ හානි කර ගෙන තිබෙනවා. මම දන්නවා, අපේ අගමැතිතුමා මනුෂ්‍යත්වය ගැන කල්පනා කරන කෙනෙක්. එතුමා අපිට කියනව අනුකම්පාව, දයාව ටර්බනය කරන්නටය කියලා. නමුත් මම දන්නෙ නැහැ, මේ අයට අනුකම්දනකපකාව ක්ද ඊවසිරිඊර් මන්ද කියා.

ගරු අගමැතිතුමා කියන ඒ ප්‍රතිපත්තිය අපි කවුරුත් පිළිගන්න සූදානම්. නමුත් මේ ප්‍රශ්නය ගැන කියන්නට තිබෙන්නෙ මේකයි! එම සේවකයන් තව කොයි තරම් කලක් මේ තත්ත්වය උසුලා සිටින්නද? තව කී දෙනෙක් ජීවිත නැති කර ගතියිද? දැනටමත් 13 දෙනෙක් සිය පණ හානි කර ගෙන තිබෙනවා. බලත්ත, මේ අය මිනිස්සු නේද? එක වරදක් කළාම මුළු ජීවිත කාලයක් ඒ වරදට දඬුවම් කරනවා පමණක් නොවෙයි, වරදේ ප්‍රමාණයට වඩා ලක්ෂ ගුණයකින් දඬුවම් කරනවා. ඒ පුද්ගලයාගේ ජීවිතය නාස්ති වී යනවා පමණක් නොවෙයි, ඔහුගේ පවුලත් නාස්ති වී යන්නට කටයුතු යෙදීම සාධාරණද කියා ප්‍රශ්න කරන්න කැමතියි.

[ආහන් ද දසනායක මහතා]

ගරු සභාපතිතුමනි, රජයේ ප්‍රතිපත්ති ඔක්කොම තිබෙන්නේ ධර්මිෂ්ට කියන වචනයෙන් පමණයි. නමුත් ක්‍රියාවෙන් බැලූ වාම අපිට පාවිච්චි කරන්න වෙන්නේ ධර්මිෂ්ට කියන වචනයට විරුද්ධ වචනයයි. දැන් අවුරුදු එක හමාරකට කිව්වු කාලයක් ගත වෙන්න එනව; තවමත් මේ අය සම්බන්ධයෙන් නියම තීරණයක් අරගෙන නැත්තේ මොකද කියා අහන්න කැමතියි. අහන හැම වෙලාවේම කියන්නේ මේ අය නැවත සේවයට ගන්නවාය කියලයි. එහෙම නම් ආණ්ඩු යන්ත්‍රය දුර්වලද? ආණ්ඩුවේ වැඩ කටයුතු අඩාල වෙලාද? මොකද මේකේ තේරුම? ජනාධිපතිතුමා කියනවා, "මම නියෝග කළා" කියා. එතුමාගේ උපන් දිනයේදී, ගුවන් විදුලියෙන් කළ කතා අපි අහගෙන සිටියා; ඒ වාගේම පත්‍රවලින් කියෙව්වා; වේදිකාවලදී—මේ හැම තැනකදීම—ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා, මේ පිරිසට නැවත රැකියා දෙනවාය කියලා. එහෙම නම් එය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද කියා අහන්න කැමතියි.

ගරු සභාපතිතුමනි, අපේ ගරු අගමැති තුමා තමයි, මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන තැනැත්තා හැටියට අපි ගණන් ගෙන තිබෙන්නේ. එහෙම නම් මේතැන ගරු මන්ත්‍රීවරු කරන විවේචනවලට ඇහුම්කන් දී ඒවා සම්බන්ධයෙන් පියවර ගන්නේ නැත්තේ මන්ද කියා අහන්න කැමතියි. මේ ප්‍රශ්නය විසඳීම තව දුරටත් ප්‍රමාද කරන්නේ කුමක් නිසාද? පළාත් පාලන ආයතන, නිවාස අධිකාරිය, ජලපවහන මණ්ඩලය මේ ආදී ආයතනවල සේවයෙන් පහ කරන ලද සේවකයන් දහස් ගණනක් සිටිනවා. මා හිතන හැටියට ගණන් බැලූ වොත් දස දහසකට වැඩි පිරිසක් සිටිනවා රැකියා අහිමිව. මේ පිරිස ආපසු වැඩට නොගන්නේ මන්ද කියා අහන්න කැමතියි.

ඒ සේවකයන් බිඳවා ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නම් තවමත් සේවයට නොගෙන සිටින පිරිසත් නැවත වැඩට ගත යුතුය කියන කාරණය මතක් කරමින් මගේ වචන දෙක-තුන මෙයින් අවසන් කරනවා.

පේනකා හේරත් මහත්මිය (නුවර එළිය දිසා ඇමතිතුමිය)

(*සිරිපුරුණි රෙනුකා හේරත්—නුවරඑළිය*
மாண்புமிகு ரேணுகா ஹேரத்—நுவரெலிய
மாண்புமிகு அமைச்சர்)

(Mrs. Renuka Herath—District Minister Nuwara Eliya)

ගරු සභාපතිතුමනි, මා සන්නේප වෙනවා, මගේ දිස්ත්‍රික්කයේ කොත්මලේ ගරු මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසුව කතා කරන්න මට අවස්ථාව සලසා දීම ගැන. එතුමාගේ කතාව අහගෙන ඉන්න කොට මට පැහැදිලිවම තේරුම් ගියේ කිසිම සැලැස්මක් නැතුවා කතා කරන්න දෙයක් නැතුවා, කතා කළ බවයි. ඒ කියන්නේ, ඉස්සෙල්ලාම කිව්වා, ආදායම් ලැබෙන ක්‍රම තිබෙනවා නම්, ඒවා අනුව විදදම් කළ යුතුය කියා. ඊළඟට එතුමා රජයේ සේවකයන්ගේ නිල නිවාස ගැන කතා කළා. ඊට පසු යූ. ඩී. එකක් ගැන කතා කළා. ආපසු ගත්තා, නිවාස ප්‍රශ්නය. මේ විධියට එතුමා කතා කරගෙන යන කොට මට මතක් වුණේ, 'අවිචාරු' කියන සිංහල වචනය. ඒත් මේ කතාව ඒ කියන මිනිස් අවිචාරුවක් නොවෙයි. නිකම් ලෙට්ට අවිචාරුවක්.

එතුමා නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝම වේදනාවෙන් කතා කළා. ඊළඟට එතුමා කිව්වේ මොකක්ද? ලැබෙන ආදායම්වලට අනුව විදදම් කරන්න මිනිසා කියන තර්කයක් ඉදිරිපත් කළා. අපි නිවාස හැදීම ගත්තොත්, වහලක් නැති අයට වහලක් ලබා දීමට ගරු අග මැතිතුමා දැරූ උත්සාහයත්, දරන උත්සාහයත් ගැන අපි එතුමාට ස්තූතිවන්ත

වෙනත් මනා කොන්මලේ ගරු මන්ත්‍රී තුමා (ආනන්ද දසනායක මහතා) කියන නැවියට ආදායම් ලැබෙන තුරු බලා සිටියොත් මේ නිවාස ක්‍රමය කොහොමටත් අපිට දියත් කරන්න බැරි වෙනවා.

ඒ වාගේම ගරු අගමැතිතුමා ආරම්භ කළ අත්තමි නිවාස ක්‍රමය හා උදාහරණ ව්‍යාපාරය නිසා අද මේ ආණ්ඩුවට පින් දෙන දස දහස් ගණනක් ජනතාව සිටින බව අපි දන්නවා. කලාවතේ ගරු මන්ත්‍රී තුමාගේ (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) කතාව මම අසා සිටියා. එතුමා දැන් මෙතැන නැහැ. මම කතාගැටු වෙනවා එතුමා නැති එක ගැන. මාක්ස්වාදයේ පියවරුන් වාගේ එතුමන් ලා මෙතැන පොදු ජනතාව ගැන කෙස් පැළෙන තරමට කතා කළ; තර්ක ඉදිරිපත් කළා. කොපමණ තර්ක කළත් අපේ රජය බලයට පත් වී මේ අවුරුදු හතර ඇතුළත හැදූ නිවාස ප්‍රමාණයෙන් සියයට එකක් වත් නිවාස හදන්න එතුමන් ලාට බැරි වුණා. මාක්ස්වාදය හැදෑ ඒ අය පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දැරුවා. නමුත් ඒ කාලයේදී පවා ඒ අයට බැරි වුණා, නිවාස ප්‍රශ්නය හරියට විසදන්නට.

මනුෂ්‍යත්වය ගැන අපට උපදෙස් දෙන මේ අය හැමදාම ජනතාවගේ හදවතට කතා කරමින් දුප්පත් ජනතාව ගැන බොහෝම වේදනාවෙන් කතා කළා. ඒ කොච්චර කතා කළත් මේ අය ජනතාව මුළු කිට්ටම සුදනම් වී සිටින පිරිසක් බව අපට පෙනෙනවා. කිබුල් කළ එ හෙලි මට උපන් දක්ෂයන් පිරිසක් බව අපට පෙනෙනවා.

ගරු අගමැතිතුමාගේ නිවාස ඉදි කිරීමේ ව්‍යාපාරයේ වැදගත්කම අවබෝධ කරගෙන තිබෙන්නේ ලංකාවේ ජනතාවට පමණක් නොවෙයි. අප අවට ලෝකයේ සිදු වන දේත් අපේ රටේ තත්ත්වයත් සසඳා බලන විට, මේ රටේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපාරය ගැන අපි සන්තෝෂ විය යුතු බව. අපි එය අගය කළ යුතු බව පැහැදිලි වෙනවා. පසුගිය කාලයේ බටහිර ජර්මනියේ 'වෙස්ට් ජර්මන්' කියන නගරයේ කොතරම් දරුණු නිවාස හිඟයක් තිබුණද යන වග තමුන් නාන්සේ දන්නවා. ඒ හිඟය කොතරම්ද

කියනවා නම්, මිනිසුන් බලහත්කාරයෙන් නිවාසවලට ගිහින් ඒවායේ පදිංචි වුණු බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා. මේ විධියට බලන විට, මේ අය දේශනා කරන ඒකජන ආදායම ඉතාම ඉහළ රටක—සංවර්ධනය වුණු බටහිර ජර්මනිය වැනි රටක—ඒ තරම් දරුණු නිවාස හිඟයක් තිබුණා නම් ලංකාව වාගේ දියුණු වේගන එන රටක තිබෙන නිවාස හිඟය එතරම් දෙයක් නොවන බව අපට පැහැදිලි වෙනවා. නමුත් ගරු අගමැතිතුමාගේ නිවාස සංවර්ධන යෝජනා ක්‍රමය මගින් මේ නිවාස හිඟය දැනටමත් සැහෙන දුරට අඩු කර තිබෙන බව, තවදුරටත් එය අඩු කිරීමට උපදෙස් දෙන බව අපි දන්නවා.

මේ උදවිය පුස් තර්ක ඉදිරිපත් කරන ආර්ථික විශේෂඥයන් ගැන කරුණු සඳහන් කළා. ඒක පුද්ගල ආදායම කියන එක, ආර්ථිකය මතින් එකම තීරණයකය හැටියට ගණන් ගන්න හොද නැහැ. ගරු අගමැතිතුමා මේ ව්‍යාපාරය දිගින් දිගටම ගෙන යනවා. ඒ අනුව නගරබද පමණක් නොව ගම්බද පවා නිවාස හිඟය හුතාක් දුරට මග හැරෙන බව අපට විශ්වාස කරන්න පුළුවනි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වෙනවා. ලෝකයේ ජනතාවගෙන් ලක්ෂ 40,000 ක් තරම් ප්‍රමාණයකට තිබෙන්නේ මනුෂ්‍ය වාසයට සුදුසු නැති ගෙවල් බවත් මිනිසුන් ඒවායේ පදිංචි වී සිටින බවත්. මනුෂ්‍යයකුට කෑම බීම, ඇඳුම් පැළඳුම් පමණක් තිබුණට මදි බව අපි දන්නවා. සෑම මනුෂ්‍යයකුටම ඉන්නට ගෙයක් තියෙන්නට ඕනෑ. නිවාසයක් ඇති කර දීම මූලික අයිතිවාසිකමක්. මේ ප්‍රංචි ලංකාවේ පටන්ගත් මේ නිවාස ව්‍යාපාරය අද ගරු අගමැතිතුමා නිසා මුළු ලෝකයටම විදහාපාන පණිවිඩයක් බවට පත් වී තිබෙනවා. ගරු අගමැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කළ ඉල්ලීම අනුව, 1987 වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව අපට දැනගන්නට තිබෙනවා.

[පේනුකා හේරත් මහත්මිය]

ඒ හේතුවෙන්ම පැහැදිලි වෙනවා, කවුරු මොනවා කිව්වත්, මේ නිවාස ක්‍රමය පිළිබඳව ඉතාමත් වැදගත් තැනක් ලංකාව පමණක් නොවෙයි, මුළු ලෝකයම අරන් තිබෙනවාය කියා. 1970 සිට 1977 දක්වා කාලය ගතානොත්, කියන්න පුළුවන්, මේ වැදගත් අංශයේ අපට දක්නට ලැබුණේ සේන වෘද්ධියක් කියා. කිසියම් ප්‍රගතියක් තිබුණේ නැහැ. 1978දී සියයට 28කත්, 1979දී සියයට 25කත් ප්‍රගතියක් අපට දක්නට තිබෙනවා.

මම ඉතාමත් සන්තෝෂයෙන් මතක් කරන්න කැමතියි මේ කාරණය. කොත් මලේ මන්ත්‍රීතුමාගේ (ආනන්ද දසනායක මහතා) කථාවේදී කියවුණා, එතුමා සම්පූර්ණ සහයෝගය දෙනවාය කියා ඒ නිවාස යෝජනා ක්‍රමයට. ඒක අපි දන්නවා. ඒ මොකද? එතුමාගේ ආසනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගරු අගමැතිතුමා පසුගිය දිනවල ගොස් උදාගම් දෙකක් විවෘත කළා. ඒ උදාගම් දෙකේ නිවාස 171ක් තිබුණා. ඒ අනුව අපට හිතාගන්නට තිබෙන වැදගත් කාරණය මේකයි. අත්තම් නිවාස ක්‍රම හෝ මැතිවරණ කොට්ඨාශ නිවාස හෝ හදන අවස්ථාවේදී දේශපාලන හේදයෙන් තොරව මනුෂ්‍යත්වය ගැන සලකා ගෙයක් අවශ්‍ය එක්කෙනාටම ගෙයක් ලබාදෙන්න අපි උත්සාහ දරණ බව.

පසුගිය ආණ්ඩු කාලය ගැන බැලුවොත්, දේශපාලනය හැම තැනම විපුරා තිබුණු බව අපි දන්නවා. කොටින් කියනොත්, මේ වතාවේ අත්තම් නිවාස ලබා දෙන්නට අපට සිදු වුණේ පසුගිය ආණ්ඩුව ලණු ඇදලා ඉඩම් බෙදා දුන් ජනතාවටම බව මම කියන්න කැමතියි. අන්න ඒකයි වැදගත්කම, අන්න ඒකයි මේ රජයේ ප්‍රතිපත්තිය කියන එක මම විරුද්ධ පක්ෂයට මතක් කරන්න කැමතියි. අපට මතකයි පසුගිය කාලේ පාංශකුලේට රෙදි කැල්ලක් ගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙන් කිරීම, නන්නම් මන්ත්‍රීතුමා ලඟට ගිහින් තුන්බුවක් ගන්න ඕනෑ බව. නමුත් රෙදි කැල්ලක් නොවෙයි, දැන් කිසිම පක්ෂ හේදයක් නොතකා දස දහස් ගණන් නිවාස ලබාදෙන බව තමන්

නාන්සේ දන්නවා ඇති. මේවා කවුරුත් අගය කරන්න ඕනෑ. විවේචනය කරන්න ඕනෑ, නමුත් විවේචනය කළත්, ඒවා අගය කරන එක තමයි මිනිස්තම කියන්නෙ කියා. වැදගත්කම ඒකයි.

මට මතකයි 1981දී—පසුගියදා—ගරු අගමැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණි වෙලාවේ අපි එතුමාට අපේ දිස්ත්‍රික්කයේ තත්ත්වය ගැන පැහැදිලි කළ බව. ඒ දිස්ත්‍රික්කයේ දැනට අත්තම් නිවාස දෙදහසකට කිව්වු ප්‍රමාණයක් ඉදි වෙමින් පවතිනවා. ජාතික නිවාස සංවිධාන අධිකාරියේ සභාපතිතුමාගේ අනුග්‍රහයත්, එතුමාගෙන් ලැබෙන සහයෝගයත් ඇතිව ඒ වාගේම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයෙන් ලැබෙන සහයෝගයත් ඇතිව 1982 පෙබරවාරි වන විට ඒ නිවාස දෙදහසේ වඩා අවසන් කරගන්නට අපට පුළුවන් වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වාගේම, අපේ දිස්ත්‍රික්කයේ අවශ්‍යතා පිළිබඳව ගරු අගමැතිතුමාට අපේ ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා. අපේ දිස්ත්‍රික්කය දුෂ්කර දිස්ත්‍රික්කයක්. දැනටමත් අපි කර තිබෙන එක ඉල්ලීමක් තමයි, තවත් උදාගමක් වලපනේ වතු මුල්ල නගරයට ලබා දෙන මෙන් කළ ඉල්ලීම. අතින් ඉල්ලීම කොත්මලේ උතුරු මැද කුඹුරට ලබා දීම. ඒ උදාගම් දෙක ඇතුළු අපේ ඉල්ලීම්වලට ගරු අගමැති තුමාගේ අවධානය යොමු වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

1983 වන විට අපට පුළුවන් වේවි, නුවරඑළිය-මස්කෙළිය අත්තම් නිවාස 1,606 කුත්, වලපනේ 606කුත් කොත්මලේ 717 කුත් වඩා අවසන් කරගන්න. මම කියනවා වලපනේටත් වඩා කොත්මලේ ඉල්ලීම සර්ව සාධාරණයි කියා. [බාධා කිරීම්] ඔව්, විශේෂ ආදරයක් තිබෙනවා, කොත්මලේ ආසනය ගැන. ඒ වාගේම කොත්මලේ මන්ත්‍රීතුමා කිව්වා, නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ සේවකයන්ට නිල නිවාස නැතිව පීඩා විදිනවාය කියා. මම පිළිගන්නවා. ඒ එක්කම එතුමාගේ කථාවේදී කියවුණා, නිවාස වශයක් හදා තිබෙනවාය, ඒ ඉඩම් වැඩිමිලට අරඹෙන

නිබන්ධනය කියා. ඉඩම් වැඩි මිලට ගත් කාය කියන එක ගැන මෙතෙක්දී මට යමක් කියන්න බැහැ. ඒ ඉඩම් දිසාපති තුමා සතු ඉඩම් වගයක්. කෙසේ වෙතත්, ගරු මන්ත්‍රීතුමා ඒ ගැන පූර්ණ අවබෝධයක් නැතිවයි කථා කෙළේ. දැනට ගරු අගමැතිතුමාට ඉල්ලීමක් කර අපි කියා තිබෙනවා, ඒ නිවාසවල මිල විකක් අඩු ඉඩම්වල මිල තක්සේරු කරන්න කියා කර නැහැ. මමත් කියනවා නුවරඑළිය දිස්ත්‍රික්කය අතින් දිස්ත්‍රික්ක වශයෙන් නොවෙයි, දේශගුණය අතින් බැලුවත් නිවාස නැතිව ජීවත් වීමට අමාරුයි. ශීතල වැඩියි. නිවාස පුර්ණය උග්‍ර නිසාම එහෙ එන රජයේ සේවකයන් පුළුවන් තරම් උන සහ කරනවා, හැකි ඉක්මනින් ස්ථාන මාරු ලබාගෙන වෙනත් ප්‍රදේශයකට යන්න.

ඒ එක්කම මගේ දිස්ත්‍රික්කය ගත් තොත් අමුණාතරතුමා යටතේ තියෙන ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, නිවාස අධිකාරිය වැනි හැම දෙපාර්තමේන්තුවකම, හැම සංස්ථාවකම නිලධාරීන් මොන දුෂ්කරතා ගිලිහින්, නිල නිවාස නොතිබුණත් තමන්ගේ සේවය කලට වේලාවට නිම කරන බව මම සතුති පූර්වකම මතක් කරන්න කැමතියි.

මේ අවස්ථාවේදී මම ගරු අගමැතිතුමා ගෙන් ඉල්ලා සිටින්න කැමතියි, යම්කිසි සැලැස්මක් යටතේ නුවරඑළියේ රජයේ සේවකයන් සඳහා අඩු කුලී නිවාස යෝජනා ක්‍රමයක් සකස් කර දෙන්න කියා. නුවරඑළිය ගත්තොත්, සංචාරක ව්‍යාපාරය නිසා ඒ ප්‍රදේශයේ පෞද්ගලික නිවාසවල කුලී මට්ටම ඉහළ නැග තිබෙනවා. අද මිසෙකට රු. 500 ක් වත් නැතිව නිවාසයක කුලියට රැදී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විශාල ප්‍රශ්න රාශියකට මගේ දිස්ත්‍රික්කයේ සේවය කරන රජයේ සේවකයින්ට—විශේෂයෙන්ම සිටි පළාත්වලින් ගිහින් ඉන්න රජයේ සේවකයන්ට— මුහුණපාන්නට සිද්ධ වී තිබෙන බව ප්‍රකාශ කරන්න ඕනෑ. ඒ නිසා නුවරඑළිය තුළ අඩු කුලී නිවාස යෝජනා ක්‍රමයක් සකස් කිරීම කෙරෙහි ගරු අග මැතිතුමාගේ අවධානය යොමු කරනවා නම් මම එතුමාට ඉතාම ඉස්තුතිවන්න වෙනවා.

ඊළඟට, පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ගැනත් වචනයක් කියන්නට ඕනෑ. කලවාගේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තෙව්ටුවෙගම මහතා) මෙම ආයතනයේ ස්ථාන මාරුවීම් වගයක් ගැන කිව්වා. කථා කරන්න වෙන දෙයක් නැති නිසා, පාර්ලිමේන්තුව ඇතුළේ, මේ ගරු සභාව ඇතුළේ මේවා කථා කරනවා කියලයි මම හිතන්නේ. ස්ථාන මාරුවීම් ගැන කියනවා නම්, සෑම රජයේ සේවකයකුම එම සේවයට බැඳෙන්නේ දිවයිනේ ඕනෑම තැනක තමන්ගේ සේවය කරන්නට බැඳී සිටිනවා, කියන කොන්දේසිය උබයි. ඒවා ඒ තරම් ගණන් ගත යුතු දේවල් නොවෙයි. තමන්ට යම්කිසි හේතුවක් තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කළාම සමහර විට ස්ථාන මාරුවීම් අවලංගු කර ගන්නටත් පුළුවන්.

මේ අය දුන් කෑ ගහනවා, සේවය එපා කියා සේවය අත්හැර ගිය අය ගැනත්. ඒ අයගෙන් 13 දෙනෙක් මැරුණු බව කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කිව්වා. දැන් එතුමා මේ ස්ථානයෙන් පැහැල ගිහින. කවුද, මේ අයට උපදෙස් දුන්නේ, සේවය කරන්න එපාය, සේවය අත්හැර යන්නය, කියල? එහෙම උපදෙස් දුන් කු ඒ අයමයි, ඊට වත්දී ගෙවන්න ඕනෑ, කියා මම එතුමාට මතක් කරනවා. එදා උපදෙස් දුන්නා සේවය කරන්න එපාය, හැම වගකීමක්ම අපි භාර ගන්නවාය, කියා. අද ඇවිත් විශේෂයෙන්ම ගරු අගමැතිතුමාගෙන් ප්‍රශ්න කළා, ඇයි, ඒ අය සේවයට නොගන්නේ? කියා. අපි ඒ අයට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනෑ, මේ 'ධර්මිෂ්ඨ' කියන අකුරු පහ ආයුධයක් වශයෙන් අරගෙන අපට එයින් ගහන්න එන එක සුදුසු නැහැ, කියා. 'ධර්මිෂ්ඨ' කියන්නේ යුක්තිය ඉෂ්ට කරනවා, කියන එකයි. මේ රජයේ ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරු නිතරම යුද නම්, යුක්තිය ඉෂ්ට කරන්න, කියන එක මම විරුද්ධ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මතක් කර දෙන්න ඕනෑ. මේ අය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුවේ කථා කරන්න නැගිට්ටොත් කරන එකම කථාව තමයි, සේවය අතහැර ගිය අයට නැවත සේවය

[ජේතුක හේරත් මහත්මිය]

නොදෙන්නෙ ඇයි, කියන එක. අයවැය විවාදය යටතේ කපා කරන්න ගියත්, වෙනත් වැය ශීර්ෂයක් යටතේ කපා කරන්න ගියත්, වෙනත් කියන්න දෙයක් නැති නිසා වෙන්ක ඕනෑ, මේ ගැනම කියන්නෙ.

ඊළඟට මම මතක් කරන්න ඕනෑ, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සහාපතිතුමා ඇතුළු එහි නිලධාරී මණ්ඩලය සම්බන්ධයෙන්. ඒ නිලධාරීන් විශේෂ උනන්දුවක් දක්වනවා, කලට වේලාවට අත්කම් නිවාස යෝජනා ක්‍රම ආදියට අවශ්‍ය බඩුබාහිරාදිය සපයා දෙන්න.

ඒ වගේම ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් විශේෂයෙන් ස්තූති වන්න වෙන්ක ඕනෑ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඒ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ඉක්මණින් නිසියාකාරව ඉටු කර දීම සම්බන්ධයෙන්. සමහර අය ගොඩනැගිලි දෙපාර්තමේන්තු ගැන දෝවෂා රෙමපණ මුඛයෙන් කපා කළත් විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී සිටින, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මම විශේෂයෙන් ස්තූතිවන්න වෙනවා, ඒ ප්‍රදේශයේ වැඩ කටයුතු ඉක්මණින් කිරීම සම්බන්ධයෙන්. නිවාස අංශය සම්බන්ධයෙන් මම ඊට වැඩිය කපා කරන්න අදහස් කරන්නෙ නැහ.

දන් මම වචන කීපයක් සඳහන් කරන්න අදහස් කරන්නෙ පළාත් පාලන අංශය ගැනයි. පළාත් පාලන අමාත්‍යාංශය මගින් දැනට පළාත් පාලන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරගෙන යන බව කාවත් පැහැදිලිව පෙනෙනවා. ජනතාව පාලනයට සහභාගි කරවා ගත යුතුය, කියන එක හැම ආණ්ඩුවක්ම හැම කාලයකදීම ප්‍රකාශ කළා. ඒ වුණත් ජනතාව පැත්තකට තල්ලු කර දමල, ජනතාවගේ සිතූම් පැතුම් දැනගන්නට තිබුණු හැම කවුළුවක්ම වහල දමල, පසුගිය රජය කාලයේ මේ අය නොතොවක නැගී සිටිය, ජනතාව සාගරයක් මැද අතරමං කරල දමල.

ඒ වුණත් අපි සන්නායක වෙන්ක ඕනෑ, අපි ස්තූතිවන්න වෙන්ක ඕනෑ, ගරු අගමැතිතුමා ඇති කළ සංවර්ධන සහා ක්‍රමයට, ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමයට. අද අපි දන්නවා, ග්‍රාමෝදය මණ්ඩල තුළින්, ජනතාවට පාලනයට සහභාගිවීමට අවස්ථාව සලසා දී තිබෙන බව. මම ගිනනවා ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට දේශපාලන හේදවලින් තොරව, දේශපාලන පක්ෂග්‍රහයෙන් තොරව, ජනතාව පාලනයට සහභාගි කර ගැනීමේ ක්‍රමයක් ග්‍රාමෝදය මණ්ඩල තුළින් සකස් කර දී තිබෙන වාස කියා. ගරු අගමැතිතුමා විසින් ඉදිරිපත් කළ මේ ග්‍රාමෝදය මණ්ඩල සහ ප්‍රාදේශීය මණ්ඩල සංකල්පය තුළින් අද ගම් මට්ටමේ ස්වේච්ඡා සමිති—මම මූලින් කිව්වා වාගේ—සිසිම දේශපාලන හේදයක් නැතිව එකට එකතු වී වැඩ කරගෙන යනවා. ගමේ පොදු අභිවෘද්ධියට, මේ ග්‍රාමෝදය මණ්ඩලවල නියෝජිතවරුන් පුළුවන් තරම් උන්නදු වෙනවා, පුළුවන් උත්සහ කරනවා, ගම් මට්ටමේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවක කොට්ඨාශ 140ක් තිබෙනවා. මේ 140 න්, 138 කම කිසිම කරදරයක් නැතිව ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවන්නට අපට පුළුවන් වුණු බව. මො ඉතාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න ඕනෑ, මේවා සංවිධානය කරන විට, මේ ග්‍රාමෝදය මණ්ඩලවලට පත් වීමටත්, ඒ වගේම ඒවායේ සහාපතිත්වය දරන්නටත් ජනතාව කොසි තරම් උනන්දුවක් දක්වන වාද කියා අපට පෙනී ගියා. ඒ වගේම මේ ක්‍රමය නිසා, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික සමගියක් ඇති වුණය කියා පැහැදිලිවම කියන්න පුළුවන්. මෙතෙක් කල් මේ රටේ පළාත් පාලන ක්‍රමය ක්‍රියාත්මක වුණත් වතුකරයේ ජනතාවට මේ පාලන පද්ධතියට සහභාගි වෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහ. ඒ අය සදාකාලිකවම ලැබීන් කාමරවලට වී, හුදකලාව හේදලු කඩමත් තමාගේ පාඩුවේ කාලය ගත කළා. නමුත් අද ග්‍රාමෝදය මණ්ඩල තුළින් ඒ වතුකරයේ ජනතාවගේ නියෝජනයක්, මගේ දිස්ත්‍රික්කය තුළ සිදු වී තිබෙන බව ප්‍රකාශ කරන්නට ඕනෑ. වතුකරයේ කෝවිල් සමිති, මරණාධාර සමිති යනාදි

සමිතිවලින් ඉන්ද්‍රාමෝදය මණ්ඩලවලට අද සහාපතිවරුන් පත් වී ඉන්නවා. මේ නිසා අපි බලාපොරොත්තු වුණු ආකාරයට ගමන්, වතු කරයන් ඉබේම ඉන්ද්‍රාමෝදය මණ්ඩල තුළින් එකට එකතු වී, එකට අන් වැල් බැඳගෙන වැඩ කිරීමට පටන්ගෙන තිබෙන බව මහත් කරන්නට ඕනෑ. මා හිතනවා, පළාත පද්දතියේ මේ සිදු වන විප්ලවීය වෙනස ගැන මුළු ආසියාකරයම අපේ රට දිනා ඇස් යොමු කර ගෙන ඉන්නවා ඇත කියා.

ගරු සහාපතිතුමා: දැන් කිප වරක්ම මා දෙස බැලුවේ මගේ කතාව කෙටි කරන්න කියනවා විය හැකියි. ඒ නිසා ගරු අගමැති තුමාටත්, පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් දමාතාංශයේ සෑම දෙපාර්තමේන්තුවකම, සෑම සංස්ථාවකම සේවය කරන සෑම නිලධාරී මහත්මයෙකුටත් ස්තූති කරමින්, මේ ලැබුණු සේවයටත් වඩා වැඩි සේවයක් ලබන අවුරුද්දේදී බලාපොරොත්තු වෙමින් මා නවතිනවා.

එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා (නැගෙනහිර කොළඹ)

(திரு. எட்மன்ட் சமரவிக்ரம—கொழும்பு கிழக்கு)
(Mr. Edmund Samarawickrema—Colombo East)

Thank you immensely for giving me this opportunity to say a few words on the discussion of the Voets of the Ministry of Housing and Local Government.

As a member of the Colombo Municipal Council, for about 20 years, I have been associating with the Hon. Prime Minister. The day I got elected as a Member of this House, I was trying very hard to get what the late Sri Nissanka, Q.C. could not do.

Mr. Doric De Souza brought a number of motions in the Council to get Pamankade's bottle neck opened. [Interruption.] I am not referring to any other bottle neck; I am only referring to the Pamankade bottle neck. Mr. Doric de Souza was a Senator. He supported many governments, but he could not do it. Mr. Ananda Premasinghe, Mr. Sydney Wanasinghe and many others tried. I

managed to get what the others could not get. Pamankade is a highly congested area. I am very grateful to a senior officer, Mr. Wambeek, who had been trying very hard to get this matter through. I congratulate the hon. Member for Dehiwela-Mount Lavinia, who is junior to me, in seeing that up to the City of Colombo that road was widened. When we have a Prime Minister like our present Prime Minister we can always get anything done.

අපේ අගමැතිතුමා, සඳහන් කළා මම එදා තිටියේ මූලාසනයේ. පැලැතේ වජීර ඥන හාමුදුරුවෝ ගැන, ශ්‍රී ලංකා බෞද්ධ විශ්ව විද්‍යාල පනත සාකච්ඡා කරන අවස්ථාවේදී—මේක ලෝකල් ගවන් මන් වී එකත් එක්ක සම්බන්ධ නැහැ— ඒ වෙලාවේ මට උත්තරයක් දෙන්න බැරිවුණා, හරියට. මම ගරු අගමැතිතුමාට ස්තූතිවන්න වෙනවා. මේ සභාවේදී පැලැතේ වජීරඥන හාමුදුරුවෝ ගැන මහත් කිරීම ගැන, මොකද මම ඉපදුණේ පැලැතේ. අගමැතිතුමාට බුද්ධාගම ඉගැන්වුවේ පැලැතේ වජීරඥන ස්වාමීන් වහන්සේ. ජනාධිපතිතුමාටත් බුද්ධාගම ඉගැන්වුවේ පැලැතේ වජීරඥන ස්වාමීන් වහන්සේ. බිච්ලි සේනානායක මැති තුමාටත් බුද්ධාගම ඉගැන්වුවේ පැලැතේ වජීරඥන ස්වාමීන් වහන්සේ. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාටත් බුද්ධාගම ඉගැන්වුවේ පැලැතේ වජීරඥන ස්වාමීන් වහන්සේ. අපේ ජනාධිපති උතුමාණන්ට වජීරඥන හාමුදුරුවෝ, කිව්ව එකක් මට මතකයි. නමිබ්ව නිකමි බමිබ්ව වගෙයි කියල එදා ජනාධිපති උතුමාණන්ට කිව්වා, වජීරරාම පන්සලේදී. මේ වග ගරු ජනාධිපතිතුමාත් වරක් වජීරරාමයෙදීම කිව්වා.

අ. හා. 5.30

I suggested last year that auctions should be held to bring down land prices. The Hon. Prime Minister was good enough to carry out my suggestion, and now the land prices have been stabilised. The National Housing Department has got Rs. 8-10 Million from holding land auctions. I am in

[பித்திரி விசேஷம் செய்து]

possession of all these facts. I congratulate Mr. Paskaralingam, Mr. Danton Jayawardena and other Junior officers for their good work. In Colombo East alone there are about 1,000 acres of land which is untapped. These are very valuable lands which could be developed. If they can clear these shanties, I am a hundred per cent sure you can find the money to put up housing schemes from Point Pedro to Devinuwara. I need not go into that aspect any further.

Mr. Chairman, I wish to state that we can never forget the late Sir Kanthiah Vaithianathan, the UNP Minister of Housing who was interested in housing. The other Ministers of Housing became landlords by Acts of Parliament, such as the Housing Act. They were only talking of landlords. Sir Kanthiah Vaithianathan took over de Soysa Estate, Ratmalana, in 1947. As far as my recollection goes, that was taken at Rs. 120 per perch.

சுப. சி. விசேஷம் செய்து,

(திரு. ஆர். பி. விஜேசிரி)
(Mr. R. P. Wijesiri)

Who sold it? Who was the broker?

பித்திரி விசேஷம் செய்து,

(திரு. எட்மண்ட் சமரவிக்ரம)
(Mr. Edmund Samarawickrema)

I do not know. There is one matter I must explain. We are allowed to practise. When the last Government came into power I was a broker, and I was broke. The Hon. Prime Minister and His Excellency the President have allowed us to practise, just as much as lawyers can practise. There is one thing I can tell you. I brought half of Mahabage Town—[*Interruption.*] I was not the auctioneer. There was another auctioneer. I put up my property for sale. I could not get the price I wanted. So I told him to withdraw the sale, and I paid him. At the same time I must mention there was another property, 80 perches of land. The intended purchaser was a man who was working in a lorry, transporting cattle—a

labourer. He told me to sell him a right of way. I gave him a 20-perch right of way. Thereafter I got my good friend to sell the land by auction, and I paid him his commission. As far as I am concerned, if the Government is interested in buying a property, I have nothing to do with it.

சென்ட்ரல் மெம்பர்

(அங்கத்தவர் ஒருவர்)
(A Member)

Now you are well off!

பித்திரி விசேஷம் செய்து,

(திரு. எட்மண்ட் சமரவிக்ரம)
(Mr. Edmund Samarawickrema)

I have been well off from the age of 16.

Now, Sir, I am very happy that the Government, or rather the Hon. Prime Minister, has accepted my advice. I am very pleased to place on record that soon after my suggesting that land should be auctioned to enable the Housing Department to get more money to complete the proposed housing schemes, my suggestion was implemented. I refer to HANSARD of 19th November 1981, Columns 1518 and 1519. I understand that the Housing Department has realized something in the region of Rs. 8 million on the public auction of lands which were sold at Borella, Ratmalana, Battaramulla, Jayanthipura, Thalawatugoda, etc. The prompt and efficient services of the officers of the National Housing Department in conducting these auctions should be highly commended.

Slum clearance in the city and re-housing will not need any money from the Treasury. The project of slum clearance will generate its own capital requirements and will give our Government more than what it requires for community welfare development work such as the provision of schools, playgrounds, dispensaries and shopping centres.

In the outskirts of my own electorate, namely at Kirillapone, Narahenpita and Kirula, there is plenty of land ideally suited for housing. We can make a start on this project by constructing about 1,000 houses on, say, 50 acres of land for the slum dwellers in the city. We could then move these slum dwellers into these new houses, thus vacating high-priced land in the city, which could be sold to private developers at reasonable prices for construction of middle-class houses, shops or stores according to the suitability of the sites.

Now, there is very valuable land available at Torrington Avenue, which is close to Torrington Place. I think the Hon. Prime Minister must get a police report with regard to Hatewatta. It is *kasippu den*. So many people have been sent to the gallows from there. I am hundred per cent sure that about three and a half acres of land is available. About 40 acres have been taken over by the National Housing Department. I will mention all that later. If this place is cleared and sold at Rs. 40 000 per perch, a portion of it going for the road, I am quite sure the Hon. Prime Minister can get Rs. 15 million. Then there is a block of land available at Bullers Road, entrance to which is from Torrington. There are only about 12 houses. Now, that is a vested property. Why can you not take it over? Do not put up these big buildings. I will not tell you not to—yon can put them up—but do you know why I say so?

මම බොහෝම සන්තෝෂයි, බස් ඩිරටරි කෙනකුට රුපියල් දහ ලක්ෂයක ස්ඵම්භක ආදානය. ඒකත් කරන්න. ඒ අතර තුරේ මුදලින් මින. මම කියන්නේ— I sold Ekala Estate to Bennet Medonza and E. G. Wickramanayaka at Rs. 2,700 per acre. Not only that. Just think of property at Galle Road, where gem merchants have put up shops. And also think of Beruwela. Who sold Galketawatta? It is I who sold it for Rs. 90,000. I must tell you, if I could have purchased 50 acres of land at

Galketawatta the entire Galle Road would have belonged to me today. Gems are buried there, money is buried there. So, why should you go to the Hon. Minister of Finance? Also, there are many valuable properties available in Colombo East. These are available even immediately. I will give you the numbers. They are Nos. 53/11, 187, 187/1A, 187/1 and 187/2 at Torrington Avenue, where there are about ten houses. I would suggest that you take it over immediately. You need not even fill up those lands, because all the people who live right round are wealthy. You can collect money from them and put up houses. Build houses from Point Pedro right up to Devinuwara. So, the Housing Department can try this out as an experiment.

With regard to Hatewatta, which I mentioned earlier, it is a notorious place.—[*Interruption*]. Do not laugh. I can tell you one thing. That is, I cater to the poor people. I must also mention that when I went with my good friend, Mr. Alfred Kalubowila, I thought of where I should open a Dudley Senanayake school. We have the Anderson Flats. Alfred Kalubowila told me that 80 per cent of the children living in the area speak English; English is necessary; even if you go to Dubai, you should be able to say at least "Yes" or "No". I am thankful to Mrs. Premadasa and the Hon. Prime Minister who declared that open. Do not put up any more houses at the Anderson site. There are grounds for children to play cricket, and this school is coming up. Nobody wants to go to Royal College from there. අපේ අගමැතිතුමාගේ හොඳ අතින් මේක විවෘත කළ නිසා වෙන්න ඇති මේ ඉස්කෝලේ මේතරම් හොඳට දියුණු වෙන්නේ. ලබන අවුරුද්දේ— Next year, for the English day I will invite the Hon. Prime Minister and Mrs. Premadasa. What we want is a bus bay and the clearance of those shanties. We want schools. What did the last Government do? Milagiriya school is a good school. Mr. E. A.

[உத்தரவிடப்பட்ட பிறகு]

Cooray was a member of the municipal council. He had no children. He was a philanthropist. But what did they do? Under the Housing Act or whatever it may be somebody bought the property for Rs. 4,000 or 5,000 a perch and now there is no place for the school to expand. Every thirty three years the population of a country becomes double. When you plan a school you should not plan for a short period. You must plan for 200 years. That is why I say, do not put up any more flats or Anderson Golf Links. The 800 flats at Anderson grounds are quite enough. It is education that is very essential. There is a place, 'Kunumolawatta'. I went there for the laying of the foundation stone.

தேசிய சர்க்கார் கமிஷன்: நான் ஒரு சில வருஷங்களுக்கு முன்பு கிண்டிக்கு போய் பார்வையிட்டேன். அங்கே சர்க்கார் கமிஷன் ஒருவர் வந்தார். அவர் சொன்னார், 'உங்களுக்கு இப்போது என்ன வேலை?' என்று சொன்னார். 'இப்போது கமிஷன் கமிட்டி' என்று சொன்னார். 'ஆனால், உங்களுக்கு இப்போது என்ன வேலை?' என்று சொன்னார். 'இப்போது கமிஷன் கமிட்டி' என்று சொன்னார்.

உறுப்பினர்: அது உண்மைதான். ஆனால், உங்களுக்கு இப்போது என்ன வேலை? என்று சொன்னார். 'இப்போது கமிஷன் கமிட்டி' என்று சொன்னார்.

சுரேஷ் சி. விஜேசிரி

(திரு. ஆர். பி. விஜேசிரி)
(Mr. R. P. Wijesiri)

பார்லிமென்ட் கமிட்டி அமைப்பது பற்றி

[உத்தரவிடப்பட்ட பிறகு]

(திரு. எட்மண்ட் சமரவிக்ரம)
(Mr. Edmund Samarawickrema)

உறுப்பினர் கமிஷன் கமிட்டி

You know why? When I am in the Chair, I always say "Table," and that finishes the matter.

Thank you.

சு. லா. 5.45

பார்லிமென்ட்

(தலைவர்)

(The Chairman)

Order, please! The Deputy Chairman of Committees will take the Chair.

உறுப்பினர் கமிஷன் கமிட்டி அமைப்பது பற்றி

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, குழுக்களின் பிரதித் தலைவர்கள் அவர்கள் [திரு. எட்மண்ட் சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

சு. பி. அலாலசுந்தரம்

(திரு. எ. எம். அலாலசுந்தரம்—கோப்பாய்)

(Mr. A. M. Alaalasundaram—Kopay)

I will not be exaggerating if I say that the work of the Departments of Local Government and Housing is much appreciated by the people of this country.

Mr. Chairman, I will not take much time. I just want to point out one or two matters to the Hon. Prime Minister.

The Hon. Prime Minister will remember that durin his visit last February he was invited by the Farm Products Co-operative Societies Union to inaugurate the Toddy Tappers' Accident Benefit Scheme at Veerasingham Hall. I am the President of the National Co-operative Council. I too was present there, and the Hon. Prime Minister, as the request of the union, promised that he would give three housing schemes for the toddy tappers who are landless and houseless. The Hon. Prime Minister straightaway instructed the officers who were present there to take immediate action to start the preliminary arrangements in respect of the housing schemes. Up to date

nothing has taken place. I am certain the Hon. Prime Minister will keep his word to help those landless, houseless toddy tappers who are considered to be an under-privileged class of people who have no means to put up houses on their own.

I would next like to bring to the Hon. Prime Minister's notice the applications made in 1973 under the Ceiling on House Property Law by the tenants to purchase their houses. The then Minister of Housing, Mr Pieter Keuneman, scrutinised those applications and the decisions were conveyed to the tenants who were applicants. Before they could take action in respect of the decisions taken, the Ministry changed. Mr Kumarasuriyar became the Minister and he made an order to suspend further action in respect of these applications. In 1977, the Department came under the Hon. Prime Minister and he was good enough to appoint a one-man committee to go into the Ceiling on House Property Law and to make certain decisions in respect of these applications, but up to date nothing has happened and the tenants are put into a lot of difficulty. Some of them are taken to Court and prosecuted for ejection. They must know what is the fate of their applications in order to decide what they should do to the houses. I think the Hon. Prime Minister will look into this matter and definitely give redress to those poor tenants who had lived with the high hope that they were going to buy the houses.

The third thing I wish to bring to the notice of the Hon. Prime Minister is the unreasonable taxes imposed by the local bodies. I am, in particular, making reference to the Jaffna Municipal Council. The complaint is that they want every shop to pay about Rs 1,000 as tax per year. They want private hospitals to pay about Rs. 3,000 a year. I think the Hon. Prime Minister is aware of the fact that these private hospitals are taxed in several other forms too, and there

is also the BTT. in respect of these services. Of course, the health services in our country are inadequate. The service provided by these dispensaries is a boon to society because people are able to get the services of medical men and drugs at the time of need and emergency. The burdens that are being put on these dispensaries will be passed on to the ordinary citizen. As a concrete example, let me take the Jaffna Multi-Purpose Co-operative Society which runs a small hospital. If that hospital has to pay Rs. 3,000 as tax, in addition to 20 percent income tax, sanitary levy charges of the municipality and water rates, it would be impossible to run a hospital like that.

பி. சி. இம்புலானா

(திரு. பி. சி. இம்புலானா)

(Mr. P. C. Imbulana)

Are not the shops graded? Are they not categorised according to their property value?

அ. எம். அலாலசுந்தரம்

(திரு. ஏ. எம். அலாலசுந்தரம்)

(Mr. A. M. Alaalasundaram)

Yes Of course, the grading is done according to the value of the property but, I think, the Deputy Minister is having in mind the assessment tax. I am not on the assessment tax; they call it the Business Tax. In fact, a shopkeeper will have to pay assessment tax; he will have to pay this business tax; he will have to pay a name board tax, advertising tax. All these taxes are going to the local bodies. I do not know what services these local bodies render to such societies. The Jaffna Multi-Purpose Co-operative Society has 60 branches within the town in respect of them, they have to pay about one lakh twenty thousand rupees as taxes. But what is the service that local bodies are rendering to these societies?

නියෝජ්‍ය කාරක සභාපතිතුමා

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)

(The Deputy Chairman of Committees)

ඒ ගැන කතා කරන්න ඕනෑ නැහැ. ඒක මගේ වැඩක්.

බබ්ලිච්. පී. බී. දිසානායක මහතා,

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)

(Mr. W. P. B. Dissanayake)

මම ඒ ගැනත් ස්තුතිවන්න වෙනවා.

මම අද බොහොම සන්තෝෂයෙන් කතා කරන්නේ. තමුන් නාන්සේ මේ ගරු සභාවේ කතා කරනවා අපට අසන්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනුයි. තමුන් නාන්සේගෙන් අපට වැඩියෙන්ම ලැබෙන්නේ නියෝග. නමුත් අද තමුන් නාන්සේ කතා කරනවා අසාගෙන සිටින්නට අපට අවස්ථාව ලැබුණි. තමුන් නාන්සේ මෙහරම් දක්ෂ සිංහල කවිකයෙක් කියා අපි දැන ගෙන සිටියේ නැහැ. තමුන් නාන්සේ ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් මම අසා තිබුණි. අපි ඉගෙන ගන්නටත් කලින් කොළඹ තිබුණු උසස් පීඨයාලවල ඉගෙන ගත් නිසා මම හිතා ගෙන සිටියේ තමුන් නාන්සේ සිංහල කතා කරන්න එහරම් දක්ෂ නැහැයි කියලයි. කෙසේ වුණත් මම දැන් මගේ කතාවට බහින්නම්.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ අමාත්‍යාංශය යටතේ මන්ත්‍රීවරුන් හැටියට අපි කතා කරන්නේ හිතට එකඟව මෙහෙම සන්තෝෂයෙනුයි. මේ අමාත්‍යාංශය යටතේ අපේ ප්‍රදේශවල තිබෙන දෙපාර්තමේන්තුවලින් අපේ පිරිසර ඡන්ද කොට්ඨාශවල ජීවත් වන අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට බලපාන ප්‍රශ්න රාශියක් විසදී තිබෙනවා. තවත් ප්‍රශ්න රාශියක් විසදෙන විධියේ වැඩ පිළිවෙල වල් ඇතිවී තිබෙනවා. නිවාස ඉදි කිරීම පිළිබඳව කතා කර කලය නාස්ති කරන්නට මම අදහස් කරන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී පලාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයටත්, ඒ අමාත්‍යාංශයටත්, ඒ අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන්ටත්, ගරු අගමැතිතුමාටත් මගේ අවංක ස්තුතිය පුද කරන්නට කැමතියි. මගේ අසනයටත් උදා ගමක් ලබා දී මේ

නොබෝදා එය විවාහ කරන්නට ලැබුණු නිසා විශේෂයෙන් ඒ ස්තුතිය පුද කරන්නට ඕනෑ. එය අංග සම්පූර්ණ උදාගමක්. පෙර පාසලක්, සමිති ශාලාවක්, සමුපකාරයක්, පොදු ගව පවිටියක්, ජල පහසුකම්, විදුලිය පහසුකම්, මාර්ග පහසුකම් ආදී සෑම දෙයක්ම තිබෙන අංග සම්පූර්ණ නිවාස යෝජනා ක්‍රමයක් මගේ ආසනයට ලබා දී තිබෙන්නේ. කිසිම දවසක තමන්ට කීයා වහලක් නොතිබුණු, හිතයකින්වත්, තමන්ගේ වහලක් යට ජීවත් වෙන්නට පුළුවන් වෙයි කියා විශ්වාසයක් නොතිබුණු හැමදාම අනුන් යටතේ බැලූ මෙහෙවර කරමින් අනුන් යටතේ ගමේ ගොඩේ ජීවත්වුණු පිරිසක් ඒ නිවාසවල පදිංචි කරවා, අද ඒ උදවිය සතුටින් ජීවිත ගත කරනවා. එමනිසා ඒ ගැන මගේ අවංක ස්තුතිය පුද කරන අතර තවත් මනක් කළ යුතු කාරණයක් පිළිබඳව මේ අවස්ථාවේදී සඳහන් කරන්නට අදහස් කරනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අණඩු 4 කට මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට වැඩ පිරිස කට කර ගන්නට බැරිව තිබුණු වැඩක් මරියවත්තේ නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල පදිංචි උදවියට ඒවායේ අයිතිය පවරා දීම. මම දන්නවා එදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සිටියා; ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සිටියා; සභාග රජයේ මන්ත්‍රීවරු ඇමතිවරු සිටියා. මරියවත්තේ නිවාස යෝජනා ක්‍රමය එහි පදිංචිකරුවන්ට පවරා දෙන්න ඒ අය විශාල උත්සාහයක් කලා. වර්තමාන රජය යටතේ මේ අමාත්‍යාංශයෙන් නිලධාරී මහත්වරුන්ගෙන්, ගරු අගමැතිතුමාගෙන් මට ලැබුණු සහමයෝගය මත දැන් ඒ නිවාස ඒවායේ පදිංචිකරුවන්ට භාර දෙන්න කටයුතු කර තිබෙනවා. මම හිතන විධියට ලබන ජනවාරි පළමුවැනිදා වන විට ඒවායේ පදිංචි උදවිය ඒ නිවාසවල අයිතිකරුවන් බවට පත් වෙනවා. ඒ ගැන මම ආඩම්බර වෙනවා.

ඒ සමගම මම මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ, ගම්පොල නගරයේ තිබුණු උග්‍ර ජල හිඟය පිළිබඳ

[සබ්මි. පී. ඩී. දිසානායක මහතා]

ගන මණ්ඩලයේ සහයෝගය මට ලැබී තිබෙනවා. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) නැඟ පැන යට පිළිතුරු වශයෙන් මම ඒ අවස්ථාවේ දී එය පැහැදිලි කර දුන්නා. එමනිසා මම ඒ ගැන නැවතත් මහක් කරන්නට බලා පොරොත්තු වෙන්නේ නැහැ. කෙත් මලේ ගරු මන්ත්‍රීතුමා, නිවස ඉදිකිරීමේදී රටේ ආදායම ගැන කල්පනා කර කරන්නට ඕනෑ බව ප්‍රකාශ කළා. කර්මාන්ත ආරම්භ කරන්නට කිව්වා. කෘෂිකර්මයට සල්ලි වියදම් කරන්නට කිව්වා. උත්තූනේගේ උපදෙස් අපි අයය කොට සලකනවා. මම හිතනවා ගරු අගමැතිතුමාත් එය පිලිගන්නවා ඇති. නමුත් මම එකක් කියන්නට කැමතියි. අපි කර්මාන්ත කරන්නට ඕනෑ. අපි කෘෂිකර්මාන්තය කරන්නට ඕනෑ. ඒ දෙකම දැන් සිදු වෙනවා. කිසිම දවසක නොලැබුණු අස් වැන්නක් අද මේ රටේ කෘෂිකර්ම අංශයෙන් ලැබෙනවා. ඒවාගේම ජීවත්වීම සඳහා මිනිසුන්ගේ ජන ජීවිතවලට අහාස වශය දෙයක් තිබිය. කෘම බීම ඇදුම් පැල දුම්, නිවාස. Food, clothing and shelter. මේ මූලික කරුණු තුනෙන් එකක් නමයි. නිවාස. එමනිසා, නිවාස ඉදි කිරීමත් අනික් හැම කරණයක් වගේම වැදගත් කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

මේ අමාත්‍යාංශයෙන් අපි ලබා තිබෙන ප්‍රගතිය ගැන අපට අද ආබම්බරයෙන් කතා කරන්න පුළුවන්. මේ අමාත්‍යාංශය යටතේ තිබෙන දෙපාර්තමේන්තුවල සංස්ථාවල කාර්යයන් දෙස බලන විට ඒවායේ සේවය කරන සෑම කෙනෙකුටම අනිවාර්යයෙන්ම ප්‍රශංසා කරන්න සිදුවී තිබෙනවා. මේ අමාත්‍යාංශය යටතේ සේවය කරන සෑම නිලධාරී මහත්මයෙකුටම ස්තූති කරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් නල්ලුර් ගරු මන්ත්‍රීතුමා, [එම්. සිවසිතම්පරම් මහතා] ප්‍රකාශ කළ අදහස් මම සියයට සියයක්ම අනුමත කරනවා. මට මන්ත්‍රීවරයෙක් හැටියට මගේ ආසනයේ යම් කාරණයක් සඳහා කිසිම දවසක ගරු අගමැතිතුමා හෝ නියෝජ්‍ය ආමතිතුමා හමුවීමට සිදු වුණේ නැහැ. මගේ දිස්ත්‍රික්කයේ යම් කටයුත්තක් සම්බන්ධයෙන් ස්පීර් ලේකම්තුමා නැත්

නම් අධ්‍යක්ෂවරයෙක්, නැත්නම් උප ලේකම් කෙනෙක්, නැත්නම් කොමසාරිස් වරයෙක්, නැත්නම් සහාපති කෙනෙක්, නැත්නම් අතිරේක ලේකම් විපේදාස මහත්මයා හරි කවුරු හරි කෙනෙක් හමුවී ඒ කාරණය ඉදිරිපත් කළාම, ඒ නිලධාරී මහත්වරුන් විසින් අවශ්‍ය ලිපි ගොනු ආදිය සකස් කර ගරු අගමැතිතුමාට ඉදිරිපත් කර ඒ කටයුතු සියල්ලම කර දෙනවා.

අ. හා. 6.00

ඒ නිසාම මම නෝන්කඩුවක් හැටියට මේ අවස්ථාවේ කිව යුතු දෙයක් තිබෙනවා. මේ ගැන මට ගරු අගමැතිතුමා සමාව දෙනවා ඇතැයි බලාපොරොත්තු වෙනවා. මා ගියවර 'කතාවේදීන් කළ ඉල්ලීමක් තවමත් ඉටු වී නොමැතිවීම ගැන මා කනගාටු වෙනවා. අපි හැමදාමත් නිලධාරී වාදයට දොස් කියනවා. මේ රටේ ඉන්න නිලධාරීන් දෝස දර්ශනයට ලක් කරනවා. ඒ අහිංසක නිලධාරී මහත්වරුන් විකට මේ අමාත්‍යාංශයේ යම්කිසි දෙපාර්තමේන්තුවක, තුන් මාසයක පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියා මම එදත් ඉල්ලා සිටියා. ඒ පුහුණුව මේ රටේ ඉන්න නිලධාරීන් හුඟක් දෙනෙකුට අවශ්‍යයි. මෙම අමාත්‍යාංශය යටතේ තිබෙන දෙපාර්තමේන්තුවල සංස්ථාවල වැඩ කරන නිලධාරීන් වගේ අනෙක් දෙපාර්තමේන්තුවල, සංස්ථාවල ඉන්න නිලධාරීන් වැඩ කරනවා නම්, මම හිතන්නේ අපි බලාපොරොත්තු වන ඉලක්කයට යන්න අපි බලාපොරොත්තු වන කාලය අවශ්‍ය වෙන්නේ නැහැ. රාත්‍රියට ටෙලිපෝන් කළොත් ඒ නිලධාරී මහත්වරු ගෙවල්වල ඉන්නවා. උදේ නවයට කපා කළොත් ලේකම්තුමා කාර්යාලයේ ඉන්නවා. මා කණගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්නට ඕනෑ, අපි හැමදාම කපා කරන විට බොහෝ තැන්වලින් අපට ලැබෙන උත්තරය ගැන. "ලේකම්තුමා, උප ලේකම්තුමා, අධ්‍යක්ෂතුමා, උප අධ්‍යක්ෂතුමා නැත්නම් කොමසාරිස්තුමා වාරිකාවක යෙදිල", කියන උත්තරය තමයි. අපට හැමදාම ලැබෙන්නේ. කෙහෙය ගත වාරිකාදැයි මම දන්නේ නැහැ. නමුත් මේ අමාත්‍යාංශයේ ඒ ලෙඩේ නැහැ. එම

නිසයි අනික් ලොවින් මේ අමාත්‍යාංශයට ගෙනැවිත් තුන් මාසයකවත් පුහුණුවක් ලබා දී ඒ උදවියගෙන් රටට මිට වැඩි සේවයක් ලබා ගැනීමේ වැඩ පිලිවෙළක් සකස් කරන්නටය කියා මා කියන්නෙ.

ගරු අගමැතිතුමාගේ දර්ශනය තුළින් මේ රටේ ජනතාවට ස්වයංසේවකයන්ගේ වියවසායක් තබා කටයුතු කිරීමේ මත පැදි තිබීම ගැන මා ආඩම්බර වෙතවා. අත්කම නිවාස යෝජනා ක්‍රමය තුළින් අද තමන්ගේ ශක්තියත් රජයෙන් ලැබෙන සහයෝගයත් කලවම් කරමින් ගමේ ගොඩේ තමන් සමග ජීවත් වන සහෝදර සහෝදරියන්ගේ සහයෝගයත් ලබා ගනිමින් අද රටපුරා නිවාස ඉදි වේගෙන යනවා. අපේ රට නාවන වරක් සෞභාග්‍ය මත් තත්ත්වයකට පත් කිරීමට මේ ක්‍රමය ඉතාම වැදගත් වන අතර එය හදුන්වා දීම සම්බන්ධයෙන් ගරු අගමැති තුමාට මගේ ප්‍රශංසාව හිමි කරනවා.

මෙපමණ කල් කුලී නිවාසයන් වශයෙන් සිටි උදවියට ඒ ගෙවල් සින්නක් කරවම අයිති වේගෙන යන බවත් අපට පෙනෙනවා. අර 'සමිච් ප්ලැවිස්' වල රජයේ නිලධාරීන් විශාල පිරිසක් ජීවත් වෙතවා. ඒ උදවිය අපට මතක් කරනවා, ගරු අගමැතිතුමාගේ අවධානයට යොමු කරවන්නා කියා, ඒවගේ කාලයක් තිස්සේ ජීවත් වන උදවියට ඒවා පවරා දීමේ මාර්ගයක් සලස්වා දෙන්නා කියලා ඒ ඉල්ලීම කරන්නා කියා අපට කියනවා. ඒක සාධාරණ ඉල්ලීමක් බව මා විශ්වාස කරනවා. එය ගරු අගමැතිතුමාගේ කල්පනාවට භාජනය කරවන මෙන් මා ගෞරවයෙන් ඉල්ලනවා.

නියෝජ්‍ය සභාපතිතුමනි, මා මිට වඩා කඩා කරන්නට අදහස් කරන්නේ නැහැ. තමුන්තාන්සේ මා දිහා දෙතුන් වරක් බැලුවා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා,
(*குழு உப தலைவர்*)
(The Deputy Chairman of Committees)
බැලුවේ ඒ ගෙවල් නියෝජනය මගේ කොටසකයේ නිසා.

බඩලිවි. පී. බී. දිසානායක මහතා
(*திரு. பி. வி. பி. திசானாயக்க*)
(Mr. W. P. B. Dissanayake)
තමුන්තාන්සේගේ කොටසකයේ තිබෙන නිසා ඒ වැඩේ ඉක්මනින්ම කෙරෙවිය කියා මා සිතනවා. Sir you can do the broking.

නියෝජ්‍ය සභාපතිතුමනි, මේ රටේ කලා කරුවන් වෙනුවෙන් කළ සේවය සම්බන්ධයෙන් මේ අමාත්‍යාංශයට අපේ ස්තූතිය පුද කරන්නට මිහි. මේ සහ වට කලාකරුවන් වැඩිය පත් වී එක්තරා නැහැ. එක්තරා යුගයකදී මේ රටේ වේදිකා නාට්‍ය පිළිබඳව උනන්දුවක් දක්වූ කෙනෙකු හැටියට ම ස්තූතිවන්න වෙනවා. මෙම අමාත්‍යාංශයේ වැඩ පිලිවෙළක් යටතේ අරම්භ කරන ලද ටවර් හෝල් රඟහල පදනම ගැන. එදා වේදිකාවේ රඟපෑ දක්ෂ ගායක ගායිකාවන් සහ වේදිකා නළු නිලියන් වැටී සිටි අන්ත දුගී දුප්පත් තත්ත්වයෙන් මුදවා ගෙන නැවත වරක් ඒ උදවිය ලක්ෂණ ඇදුම් පැළඳුම්වලින් සරසී සමහර විට ඇස් තොපෙනෙන අය තවත් කෙනෙකුගේ ආධාරයෙන් වේදිකාවට පැමිණී ආකාරය දුටු අපේ ඇස්වලට කඳුළු ඉහුවා. ටවර් හෝල් රඟහල පදනමට පි. සිද්ධි වෙන්න අද ඒ උදවියට කාටවත් අත පාත්තේ නැතිව, කවුරුවත් භෙට හිඟමනේ යන්නේ නැතිව ආත්ම ගෞරවයක් ඇතිව ජීවත් වෙන්නට පුළුවන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. කලාකරුවන් වෙනුවෙන් ඒ කළ සේවය සම්බන්ධයෙන් මේ රටේ ජීවත් වන හැම කෙනෙකුගේම ගුහාසිරිවිදාය ගරු අගමැතිතුමාට හිමි වෙනවා. ගරු අගමැතිතුමා එහි නායකත්වය නොගන්නා නම් කවදාවත් එහෙම පදනමක් බිහි වෙන්නේ නැහැ. අපේ වාසනාවට ගරු අගමැතිතුමා දක්ෂ පාලකයෙක් පමණක් නොවෙයි, දක්ෂ කලාකාරයෙක්. මෙවැනි උත්තමයෙක් මේ රටේ අගමැති වීම මේ රටේ ජීවත් වන කලාකරුවන්ගේ භාග්‍යයක්ය කියා අපට කියන්නට පුළුවනි.

හරිස්පත්තුවේ දෙවන ගරු මන්ත්‍රී තුමා (ආර්. පී. විජේසිරි මහතා) මහනුවර ගොඩනැගිලි ජ්‍යෙෂ්ඨමෙන්තුවේ දුෂණ නිබන්ධනය කිව්වා. ලොකු අඩුපඩුවක්, ඒ ගැනත් වචනයක් මතක් නොකලොත්.

[වෙලිඩ්, පී. ඩී. දිසානායක මහතා]

පසුගිය කාලයේ සිදු වූ සිද්ධීන් ගැන කියන්න මා දන්නේ නැහැ. අද තිබෙන තත්ත්වය ප්‍රකාශ කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික්කය භාර ඉංජිනේරු මහත්මයෙක් දිව්‍යාවා බණ්ඩාර මහත්මයා කියා. මම කැමතියි, නමින්ම සදහන් කරන්නට. එතුමා යටතේ තවත් සහකාර ඉංජිනේරු මහත්වරු සිටිනවා. මම ඕනෑම තැනකදී තීර්භයට ප්‍රකාශ කරනවා, ඉතා මන්ම පිරිසිදු වර්තයක් ඇති හොඳ ගති ගුණ ඇති විශ්වාසවන්ත අවංක කාර්ය සූර නිලධාරීන් පිරිසක් ඒ කාර්යාලයේ වැඩ කරනවාය කියා. මා හිතනවා, හාටිස් පත්තුවේ දෙවන ගරු මන්ත්‍රීතුමා (ආර්. පී. විජේසිරි මහතා) සදහන් කළේ මහ නුවර ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ දැන් සිටින නිලධාරීන් ගැන නම්, වෙන්න බැහැ. කලින් සිටි නිලධාරී පිරිසක් ගැන වෙන්නට ඇති. එතුමා කිව්වා 1977 දීත් ඒ ගැන කථා කළාය කියා. එහෙයම් 1977 ට කලින් එහි සිටි නිලධාරී පිරිසක් ගැන වෙන්න ඇති, එතුමා ඒ සදහන් කළේ. මා ඒ පිරිසිදු කිරීමක් කළේ දැනට එහි සිටින ඒ අවංක නිලධාරීන් ආරක්ෂා කර ගත යුතු නිසයි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ අමාත්‍යාංශයේ කටයුතු ගැන අපි ආඩම්බර වන්නේ මේ රටේ කොතැනකට ගියත්, කොයි ඡන්ද කොට්ඨාශයට ගියත්, කවුරු නියෝජනය කරන ඡන්ද කොට්ඨාශයකට ගියත් ඒ ඕනෑම තැනකදී අද අපට ආඩම්බරයෙන් කියන්නට පුළුවන්කම තිබෙන නිසයි, අපේ ආණ්ඩුව පක්ෂගායීව කටයුතු නොකර හැම කෙනෙකුටම සාධාරණව හා සමානව නිවාස යෝජනා ක්‍රම, ජලාපවහන මණ්ඩලයේ කටයුතු ආදී වශයෙන් පළාත් පාලන අමාත්‍යාංශයෙන් කෙරෙන හැම කටයුත්තක් තුළින්ම සැලකිලි කර තිබෙනවාය කියා.

එ සමගම මා අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි, මේ ග්‍රාම මණ්ඩල සහ සංවර්ධන සභා ගැන. එපමණයි, මා කථා කරන්නේ. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ග්‍රාම මණ්ඩල තේරීම පසුගිය දිනක

පැවැත් වුණා. මම කාලයක් දේශපාලනයේ නිරතව සිටි තිසා මා දන්නවා පසුගිය කාලවල ගම්සභා ඡන්ද ඇති වන විට භාගම්සභාපති කෙනෙක් පත් කරන විට ඇති වන තත්ත්වය. එවැනි අවස්ථාවල මගේ කාර් එකේ ටයර් සෙට් එකක් ගෙවෙනවා නියෝජිතයන් සොයා ගෙන ගොස් අල්ලා කොහේ හරි භාගන්නට යැමෙන්. කන්න බත් උයාගෙන ඒවා කාර් එකේ ඩිකියෝ දමා ගෙන ඒ අය භංගලා සිටින තැනට අරගෙන යන්න ඕනෑ. අන්තිමේදී ඒ අය පැනලත් යනවා. එමෙන්ම ඒ අය භංගා තබා ගෙන ඔවුන්ගේ ගෙදර වලට වෙනම වියදම් ගිහිත් දෙන්නත් ඕනෑ.

මෙවර ග්‍රාම මණ්ඩල ඡන්ද තිබුණා. නමුත් ඒ සදහා අපි කාටවත් සහ පහක් වත් වියදම් වුණේ නැහැ. ගමේ එකම රණ ඩුවක් සරුවලයක් ඇති වුණේ නැහැ. අරක්කු බෙදන්න වුණේත් නැහැ; කොළ ගහන්න වුණේත් නැහැ. ඔක්කොම එකතු වී සභාපති කෙනෙකුත් පත් කළා. දැන් මහනුවර දිස්ත්‍රික්කයේ—අතීක් දිස්ත්‍රික්කවලත් එහෙමද මම දන්නේ නැහැ—අපි තීරණයක් අරගෙන තිබෙනවා, සංවර්ධන සභාවෙන් අපි වෙන් කරන මුදල් වලින් යම්කිසි කටයුත්තක් යම් යම් ග්‍රාම මණ්ඩල ප්‍රදේශයක ක්‍රියාත්මක වෙනවා නම් ඒ වැඩේ පිළිබඳව වාර්තාවක් ඒ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිතුමාගෙන් අපට ලැබෙන තුරු අපි ඒ මුදල් ගෙවන්නේ නැහැ කියා. යම්කිසි වැඩක් යම් ග්‍රාමෝදය මණ්ඩල ප්‍රදේශයක ඉටු වෙනවා නම් ඒ පිළිබඳව අවසාන වාර්තාව ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිතුමා සංවර්ධන මණ්ඩලයට එව්වාට පසුවයි, කොන්ත්‍රාත් කරුට හෝ ඒ වැඩේ ඉදි කිරීම් කළ තැනැත්තාට, ඒ සල්ලි ගෙවන්නේ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, නමුත් නාන්සේ මා දෙස බලනවා. මම වැඩි වේලාවක් ගන්නේ නැහැ. කථාව ඉවර කරන්නයි, සුදුනම් වන්නේ. පුස්සල්ලාවේ නගර සභාව ඉදි කිරීමේ කටයුතු අපි ආරම්භ කළා. අගමැතිතුමාගෙන් ලැබුණු ලක්ෂ දෙකක්ම අපි ඒ සදහා යෙදුවා. ගොඩනැගිලි අධ්‍යක්ෂතුමාට පින් සිදු වෙන්නට මා හිතනවා, පුළුවන් තරම්

ඉක්මණින් ඒ කටයුත්ත කර දෙයි කියා. මුදලක අඩුපාඩුවක් වුණොත් අපි අමාත්‍යාංශයේ පිහිටි බලාගරොත්තු වෙනවා. එමෙන්ම මම දන්නවා අපට එය ලැබෙන වාස කියා. ඒ ගැන විශ්වාසයි. මා මීට වඩා කපා කරන්නේ නැහැ. තමුන් නාන්සේට ස්තුතිවන්ත වෙනවා, මට මේ සුළු අවස්ථාව ලබාදීම ගැන.

ජනදාස විරසිංහ මහතා (තංගල්ල)
 (සිලු. ඉතිහාසය නිරාචිඤ්ඤා—තඹකඩුව)
 (Mr. Jinadasa Weerasinghe—Tangalle)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ වචන ස්වල්පයක් කපා කරන්නට ලැබීම මා අගය කොට සලකනවා. මම අදහස් කරන්නේ නැහැ, දීර්ඝ කපාවක් කරන්නට. පළාත් පාලන ඇමතිතුමා පිළිබඳව මේ රටේ ජන හදවත්වල අද සටහනක් ඇති වී තිබෙනවා එතුමා අගමැති වරයා වශයෙන් පමණක් නොවෙයි, පළාත් පාලන ඇමතිවරයා වශයෙනුත් තීරණ ගැනීමේ ශක්තියක් ඇති, ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඇති දක්ෂ අවංක පුද්ගලයෙක් හැටියට ඒ නිසා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ දී අටවා විසා ඇතිව දීර්ඝ විවිච්චිණයක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒක ජනතාවගේ බුද්ධියට කරන නිගාමක් හැටියට මම කල්පනා කරනවා, ජනතා පිළිගැනීම ගැන හිතා බලන විට.

ගරු අගමැතිතුමනි, මම තමුන් නාන්සේගේ අවධානයට යොමු කිරීම පිණිස කාරණා 3 ක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ. එයින් පළමු වන්න මෙයයි: නිවාස සංවර්ධනය සඳහා 1982 වර්ෂයට මේ අමාත්‍යාංශයට ලැබුණු මුදල් අලුතින් නිවාස සංවර්ධන යෝජනාක්‍රම ආරම්භ කිරීම සඳහා යොදනවාට වඩා, මේ අවුරුද්දේ 90% ක් පමණ වැඩ අවසන් කොට මුදල් අගහිඟකම් නිසා අත්හිටුවන්න සිදු වූ නිවාස යෝජනා ක්‍රම සම්පූර්ණ කිරීම සඳහා දුන්නොත් හොඳයි කියා මම කල්පනා කරනවා. අලුතින් තවත් එකක් පටලවාගෙන තව-තවත් අමාරුවේ වැටෙන්නේ නැතිව, ගම්බද ජනතාව ගරු අගමැතිතුමා කෙරෙහි තැබූ

විශ්වාසය ඉතාමත් ශක්තිමත් විධියට තහවුරු කරන්න එය හේතු වෙනවා ඇතැයි මම විශ්වාස කරනවා. මම මේ කාරණය පෞද්ගලිකවත් එතුමාට කීවා. මගේ ජන්ද කොට්ඨාශයේ තිබෙනවා, 90% ක් පමණ වැඩ ඉවර වුණු තව 10% ක් පමණක් වැඩ ඉතිරි වී ඇති, නිවාස 240 ක්. එම නිසා, අගමැතිතුමා ගෙන් තවත් උදාගම් ඉල්ලන්න මම බලාපොරොත්තු වන්නේ නැහැ. එමගින්, තවත් පිරිසක් තුළ අලුතින් බලාපොරොත්තු ඇති කර ඔවුන් මංමුළා කරන්න මම සූදනම් නැහැ. එම නිසා මම නැවතත් අගමැතිතුමාගේ කාරුණික අවධානය යොමු කරවන්න කැමතියි, 90% ක් පමණ වැඩ කෙරී, මුදල් අගහිඟ කම් නිසා නතර කර ඇති වැඩ ඉවර කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙන්නය කියා. ඒ, එක කාරණයක්.

අ. හා. 6.15

දෙවැනි කාරණය මෙයයි: සේවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයට මාරු වී යන රජයේ සේවකයන් රඳවා ගැනීම ඉතා මත් අසීරු කාරණයක් වී තිබෙනවා, නිවාස ප්‍රශ්නය නිසා. කොයි තරම් කාර්යක්ෂම නිලධාරියෙක් වුණත්, ඉන්න-හිටින්න නැතක් නැති නිසා, නිතරම මාන බලන්නේ ඒ ප්‍රදේශයෙන් පිටතට මාරුවක් අරගෙන යන්නයි. ඒ ප්‍රශ්නයට පිළියමක් වශයෙන්, අපේ හම්බන්තොට දිසා ඇමතිතුමාත් රජයේ සේවකයන් සඳහා නිවාස වශයක් ඇති කලා. මමත් ඒ වෙනුවෙන්, තංගල්ලේ සේනානායක ලැබීම වන්නේ මධ්‍යම පන්තියේ අංග සම්පූර්ණ නිවාස 17 ක් ඉදි කලා. එම නිවාස ඉදිකිරීමේදී අපේ මූලික පරමාර්ථය වුණේ, පදිංචියට සුදුසු නිවාස නොමැති කමින් රජයේ සේවකයන් ඒ ප්‍රදේශයෙන් මාරු වී යාමට කොතෙකුත් මාන බැලීම නිසා රාජකාරි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති වී තිබෙන මූලික ආධිකාරයට පිළියමක් යෙදීමයි. ඒ උඩයි, ඒ විධියේ නිවාස ඉදි කළේ.

අ. හා. 6.15

[ජනදාස විරසිංහ මහතා]

දැන අපට දැනගන්න ලැබී තිබෙනවා, ජාතික නිවාස දෙපාර්තමේන්තුව ඒ නිවාස විකුණා මුදල් උපයන්න යනවාය කියා. එම නිසා ඒ ගැන අගමැතිතුමාගේ විශේෂ අවධානය යොමු කරවන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ විධියට, මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් ඒ නිවාස විකුණනවා නම්, අපි බලාපොරොත්තු වන පරිදි රජයේ සේවය හරියාකාරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නිලධාරීන් නවත්වා ගන්න, අපට පුළුවන්කමක නැති වෙනවා. එම නිසා, ඒ නිවාස 17 ඒ ඒ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට බද්දට දෙන්නය කියා මම ඉල්ලා සිටිනවා මම කලිනුත් පෙන්වා දුන් පරිදි, අවශ්‍ය රජයේ සේවකයන් රඳවා ගැනීම මගින් අපේ ප්‍රදේශය තුළ රජයේ සේවය නිසියාකාරව, අඛණ්ඩව පවත්වාගෙන යාමේ වේගනාවෙනුයි, අපි ඒ නිවාස ඉදි කිරීමට මූලික පියවර ගත්තේ. එම නිසා ඒ ගැනත් අගමැතිතුමාගේ කාරුණික අවධානය යොමු වේයයි මම බලාපොරොත්තු වෙනවා.

තුන්වැනි කාරණය මෙයයි: මේ කාරණය මතක් කළා, මහනුවර දිසා ඇමතිතුමාත්. මේ රටේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නමින් එක්තරා අධිකාරියක් බිහි කර තිබෙනවා, අගමැතිතුමා, යටතේ. නිවාස ඉදි කිරීම, නිවාස බදු දීම, නිවාස විකිණීම ආදී ඒ හම කටයුත්තක්ම ඒ අධිකාරියට අයිති නම්, මහනුවර දිසා ඇමතිතුමාත් කිව්වා වාගේ, අර සමුළු නිවාස පිළිබඳ පරිපාලනය වෙනත් අංශයකට දී තිබෙන්නේ ඇයිද කියා අපිට හිතෙනවා. ඒ සමුළු නිවාස 140 පදිංචිකාරයන්ගේ බලාපොරොත්තු වෙනවා, නිවාසවල කුලියට ඉන්නා අයටම ඒ නිවාස සිත්ත කර දීමේ අගමැතිතුමාගේ උතුම් ප්‍රතිපත්තිය අනුව, තමන් පදිංචි ඒ නිවාස තමන්ටම සිත්ත කර ගන්න ලැබිය කියා. පළාත් පාලන ආයතන විසින් ඉදි කෙරුණු නිවාස පවා, පිරිසිදු ඔස්ප මගින් ඒවායේ කුලී නිවැසියන්ටම හිමි කර දීමට ගරු අගමැතිතුමා මීට අවුරුද්දකට පමණ කලින් කටයුතු කළා. නව නිවහනක් ඉදි කර ගන්න වත්

කළා. එහෙම නම් ගරු අගමැතිතුමාගේ අවධානයට යොමු කරල, මේ සමුළු නිවාස— Summit flats—140 හෙ පදිංචි උදවියට, රජයේ සේවකයන්ට එම නිවාසවල අයිතිය ලබා දෙන්නට කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටින්න කැමතියි. මන්ද? මේ රජයේ සේවකයෝ විශාම ගියාම ඔවුන්ට ඉන්න හිටින්න තැනක් නැතුව මගට බිහින්න සිද්ධ වෙනවා. ඒ වාගේම මොන යම් හේතුවක් නිසා හෝ සේවය අහිමි වුණොත් ඒ පුද්ගලයාට තමන්ගේ රක්ෂාවත් නැතුව, ඉන්න හිටින්නට තැනක් නැතුව යනවා. එම නිසා ඒ නිවාසවල කුලිය ගෙවා පදිංචිව සිටින අයට කිසියම් කාලසීමාවක් කුලී ගෙවා අවසන් වුණාම සිත්ත වන විධියට එම නිවාස පික පවරා දුන්නොත්,—ඇමති මණ්ඩලයේ අවධානය මෙයට යොමු කර ඒ කාර්යය කර දෙන්නට අපේ අගමැතිතුමාට පුළුවන් වුණොත්—එයින් විශාල පිංකමක් කර ගන්නාය කියා අවසානයේදී එතුමාට පිං අනුමෝදන් වෙන්නටත් පුළුවනි. ඔන්න ඔය කාරණයටයි අවසාන වශයෙන් එතුමාගේ අවධානය යොමු කරන්නට මම බලාපොරොත්තු වෙන්නෙ.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)
(A Member)

නමුත් නාන්සෙන් ඉන්නෙ ඒ කකනෙ.

ජනදාස විරසිංහ මහතා

(திரு. ஜினதாச வீரசிங்கம்)
(Mr. Jinadasa Weerasinghe)

මමත් ඉන්නෙ එයින් එකක තමයි. ඒක වෙනම ප්‍රශ්නයක්. අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ සදාකාලිකවම ඒකෙ ඉන්න. නමුත් ඒවායේ පදිංචි වී සිටින රජයේ සේවකයෝ ඉන්නවා. අපේ හැවය ගැලවිල ගෙදර යනකොට අපි ඕක හාර දීල යන බව අපි දන්නවා. නමුත් අපි වාගෙ තුන්—හතර දෙනෙක් නොවෙයි, එතැන රජයේ සේවකයෝ විශාල ගණනක් ඉන්නවා පදිංචි වෙල. ගෙයක් දොරක් නැති, අද පවතින උද්ධමනකාරී තත්ත්වය නිසා නව නිවහනක් ඉදි කර ගන්න වත්

කමක් නැති උදව්‍ය ඉන්නව. ඒ අය ගැනත් කාරුණික අවධානය යොමු වේවායි ප්‍රර්ථනය කරමින් මා නිහඬ වෙතවා.

ජනිට් ඒ. කාදර් මහතා (මැද කොළඹ දෙවන)

(ඉහුට් ඉාපිර් ආ. කාතර්—කොලුම්පු මත්ති
ඉරණ්ඩාම් අඞ්කත්තවර්)

(Mr. Jabir A. Cader—Second Colombo Central)

At the very outset I must refer to what the hon. Member for Kotmale (Mr. Ananda Dassanayake) was trying to say about what was happening in the electorate of the Hon. Prime Minister, the hon. Third Member for Colombo Central (Mr. Haleem Ishak) and myself. I wish to inform the hon. Member that it has been arranged to give alternative accommodation to the people residing in the buildings which are not in good condition and which the UDA has proposed to take over. In certain cases where alternative accommodation is not available, the people concerned have been asked to continue to stay in those buildings until such time as alternative accommodation is found. My good Friend was trying to make out that people have come to him and complained. I wish to tell him that we have already settled this matter. In this connection I wish to thank the Hon. Prime Minister and the Secretary to his Ministry, Mr. Paskaralingam, for helping us.

The second matter I wish to raise is this. With proportional representation a lot of hardship is created for the Mayor of the Colombo Municipal Council. I must categorically state that the members of the various wards seem to think that they are not responsible for any of those areas and that the council as a whole is responsible for all the areas. So the poor mayor is called upon to do all the work over the telephone and so on. I appeal to you to straighten this matter out over a conference with the members so that the work in the municipal council could be smoothly carried out. If it goes on like this you will find that even with all the

money given by the Government the work will not progress very much. Sir, my good Friend the Deputy Minister of Public Administration does not seem to be happy about what I say. I am requesting you to attend to these matters so that the anomalies and difficulties which the ratepayers anticipate can be corrected. The Hon. Prime Minister, the hon. Third Member for Colombo Central and I understand these problems. I do not think the hon. Deputy Minister of Public Administration is aware of these problems.

එම්. හලීම් ඉෂාක මහතා (මැද කොළඹ තුන්වන)

(ඉහුට් ආම්. හෆ්ලීම් ඉරාක්—කොලුම්පු මත්ති මුණ්ලුම් අඞ්කත්තවර්)

(Mr. M. Haleem Ishak—Third Colombo Central)

He is from Chilaw.

ජනිට් ඒ. කාදර් මහතා

(ඉහුට් ඉාපිර් ආ. කාතර්)

(M. Jabir A. Cader)

He does not seem to understand our problems and difficulties.

There is the Housing and Town Improvement Ordinance. The UDA also has a set of rules which run parallel to the Housing and Town Improvement Ordinance. There are certain rules which are in contradiction to the Housing and Town Improvement Ordinance, and this is creating a problem. As far as the UDA rules are concerned, where there is a public or private road no rear space is required because there is the 15 foot or 20 foot roadway. The rear space required is only 7½ feet. But under the Housing and Town Improvement Ordinance, whether the road is 20 or 30 feet, the 7½ feet rear space is required for the purpose of ventilation. So when there is a 30 foot road, whether it is private or public, the issue is automatically solved. Therefore, I think there is no purpose in having that rules in the Housing and Town Improvement Ordinance. I would kindly request you to look into that matter and bring an amend-

[சரிசீ லீ. காதர் மொழி]

ment, as that will allow more space for buildings. Further, 7½ feet of valuable land in Colombo is taken up for no purpose at all; for the 30 foot road serves the purpose of ventilation.

Thirdly, Sir, I would also wish to say that the Mayor should stop pavement stalls being privately sold or changing hand at exorbitant prices. If you see that that does not happen, if the tenderer or the original owner or renter is not allowed to change, then you would be able to get more revenue for the council. It is the same with regard to the stalls in the various markets.

Now about the beef stalls. I brought this matter up earlier also, and I think several other Members also did so. The beef stall holder have to pay a premium at the beginning of the year whereas the fish and the vegetable stall holders do not pay any premium although the prices at which they sell their items are much higher than the price of beef. I would like you, Sir, to see that there is a uniform rate charged from all the stall holders.

Also Sir, I would like you to look into the question of certain residential premises.

நியோசிய காரக சபாபதிஜுவ

(சுழு உப தலைவர்)

(The Deputy Chairman of Committees)

Order, please! There are so many hon. Members who wish to speak. I have given the hon. Member five minutes. The hon. Member has taken more than five minutes.

சரிசீ லீ. காதர் மொழி

(ஜனாப் ஜாபிர் ஏ. காதர்)

(M. Jabir A. Cader)

I have not taken five minutes. I will finish before that. I will be very short, Sir.

நியோசிய காரக சபாபதிஜுவ

(சுழு உப தலைவர்)

(The Deputy Chairman of Committees)

Two minutes more.

சரிசீ லீ. காதர் மொழி

(ஜனாப் ஜாபிர் ஏ. காதர்)

(M. Jabir A. Cader)

I gave way to four or five hon. Members.

நியோசிய காரக சபாபதிஜுவ

(சுழு உப தலைவர்)

(The Deputy Chairman of Committees)

All right. how long will you take ?

சரிசீ லீ. காதர் மொழி

(ஜனாப் ஜாபிர் ஏ. காதர்)

(Mr. Jabir A. Cader)

I will finish soon.

Sir, residential premises are being converted into business houses. Thereby special taxes could be recovered and more revenue could accrue to the council. I hope, Sir, you will look into that too.

மன் திரிவரணை

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Private roads have become car-parks.

சரிசீ லீ. காதர் மொழி

(ஜனாப் ஜாபிர் ஏ. காதர்)

(Mr. Jabir A. Cader)

You tell me the place, or tell the Hon. Prime Minister. Why are you telling me. You think I am the Prime Minister? Talking through your hat! You must tell it to the proper party. Why do you not change positions? We do not fight in the middle of the DC elections. We have no civil commotion. You people are fighting with each other. That is a disgrace.

Sir, regarding housing, I would appeal to you at least within these two years to concentrate on eliminating shanties and making alternative

housing available. I would like to discuss this matter and ask you to give a piece of land. I am willing to allot my entire Rs. 2.5 million decentralized budget for a housing scheme so that the sums can be cleared in a particular area in Colombo Central. Also I will try and see whether I can get further monies even from Saudi Arabia. I will see what I can do with regard to this matter.

මේ ශ්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

What about the car-park area?

ජබීර් ඒ. කාදර් මහතා

(ஜனாப் ஜபிர் ஏ. காதர்)

(Mr. Jabir A. Cadder)

Shanties are such an eyesore. This is an important matter, because there are many people in our electorates who are suffering without houses. They cannot even educate their children. In spite of your putting up houses, there is a big shortfall.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

Can I give you a reclaimed land?

ජබීර් ඒ. කාදර් මහතා

(ஜனாப் ஜபிர் ஏ. காதர்)

(Mr. Jabir A. Cadder)

No, Sir—

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

To put up those houses?

ජබීර් ඒ. කාදර් මහතා

(ஜனாப் ஜபிர் ஏ. காதர்)

(Mr. Jabir A. Cadder)

No, Sir, not reclaimed land. I will discuss the matter with you and show you a land.

I was very sorry to read in the newspapers that the Cabinet had decided to revoke the Marine Drive. As a past member of the municipal

council, as a past mayor and as a man on the road, I would like you to consider how you are going to ease the congestion on the roads. Where are you going to have another road? Duplication Road is totally inadequate to be called an A—class road. The only road available would have been Marine Drive. In another five years we will be regretting this serious decision not to develop that road. That is the only street line that has been ear-marked for a road. By changing the railway line from Mount Lavinia through the small gate that is already there, and by acquiring a little more land you can divert the railway line to go through to Baseline Road and continue to Foart. Then you can improve this further with the land which is adjoining the proposed Marine Drive. You can even make large profits by developing that area once the road comes up, because the land is so valuable.

So I appeal to you to kindly put this matter before the Cabinet and retain that land which for the last 50 years has been earmarked with street-lines for this Marine Drive. There is not other place to have an alternative road from Mount Lavinia to Fort. This is the only place that has been earmarked by several experts.

ද. හ. 0.30

නියෝජ්‍ය කාරක සභාපතිතුමා

(குழு உப தலைவர்)

(The Deputy Chairman of Committees)

Order, please! The Speaker will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලසන සෙන් ඉවත් වූයෙන්, කථනායකතුමා මූලසනාරූඪ විය.

அதன் பிறகு, குழு உப தலைவர் அவர்கள் அங்கி ராசனத்திலின்று அகலவே, சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY CHAIRMAN OF COMMITTEES left the Chair, and MR. SPEAKER took the Chair.

ජබර් ඒ. කාදර් මහතා

(ஜபர் ஜாபர் ஏ. காடர்)

(Mr. Jabir A. Cadder)

Sir, this road will act as a ring road right round Colombo. A road is one of the most important facilities for any big city. I would appeal to you not to miss this opportunity. If you miss this opportunity there will be no other place to have a road. Even for Rs. 200 million you will be unable to make a road, even widen Galle Road. How can you widen Galle Road? It is impossible. It will cost more than Rs. 500 million to widen Galle Road. So do not miss this opportunity.

In regard to this road, an alternative suggestion is that you can even get a foreign company to come and construct it for you and charge a toll, as is done in certain other developed countries. So this road will pay for itself. Once the cost of the road has been recovered in that way, the toll can be discontinued by the municipal council.

Sir, thank you for giving me this opportunity to speak on these Votes.

එම්. ඩී. එල්. ලීලරත්න මහතා (සේරුවිල)

(திரு. எச். டி. எல். லீலரத்ன—சேரூவில்)

(Mr. H. D. L. Leelaratna—Seruwila)

ගරු සහ පතිතුමනි, පළාත් පාලන, නිවාස හා බදිකිරීම් අමාත්‍යාංශයේ වාය ශීර්ෂය යටතේ කරුණු දෙක තුනක් පිළිබඳව කතා කිරීමට මම බලාපොරොත්තු වෙමිනවා. ප්‍රථමයෙන්ම, නිවාස නැති අයටත් නිවාසයක් හදා ගැනීමට වත්කමක් නැති අයටත් නිවාස ලබා දීම සඳහා ගරු අගමැතිතුමා ගෞරවයෙන් යුතුව ඉල්ලා වැඩ පිළිවෙළ ගැන මගේ බලවත් සහය ප්‍රකාශ කරන්න ඕනෑ. මේ වැඩ පිළිවෙළ අනුව සේරුවිල අසනයේ සාහෙන පවුල් සංඛ්‍යාවකට පසුගිය අවුරුදු හතර හමාර ආතුළත දී නිවාස ලබා ගැනීමේ භාග්‍යය ලැබී තිබේ නවා.

ලගදී සේරුවිල ආසනයට උදාගමකුත් ලැබුණා. ඒක මේ වර්ෂයේදී විවෘත කරන්න යෙහෙ. දැන් මම ගරු අගමැතිතුමා ගෙන් ඉල්ලා සිටින තේ තවත් උදාගමක් සේරුවිල ආසනයට ලබා දෙන හැටියටයි. මේක ඒ තරම් වියදම් දරන්න සිදු වන වැඩක් නොවෙයි. මෙය දැනටම බාගයක් පමණ වැඩ නිම කර තිබෙන ගමක්. අක් බොහෝ අත්තම් නිවාස යෝජනා ක්‍රමය යටතේ මෙහි දැනට නිවාස 34 ක් නිම කර තිබෙනවා. මම දැන් ඉල්ලා සිටින්නේ තවත් නිවාස 20 ක් ඒ අත්තම් නිවාස යෝජනා ක්‍රමයට ලබා දෙන ලෙසටයි. ඒ නිවාස 20 ත් ලැබුණොත්, ලබන වර්ෂයේ දී සේරුවිල ආසනයේ තවත් ආදර්ශ ගම් මාගයක් විවෘත කරන්න අපට පුළුවන් වෙනවා.

මේ අවස්ථාවේදී මම තවත් කරුණක් මතක් කරන්න ඕනෑ. මාසික කුලිය රු. 25 ට අඩු නිවාසවල පදිංචිකරුවන්ට ඒවායේ අයිතිය අපේ රජය විසින් අත්පත් කර දී තිබෙනවා, නමුත් සමහර ස්ථානවල, එකම ඉඩමේ, එකම සැලැස්ම අනුව හැදූ ගෙවල් වලින් කොටසකට පමණක් අයිතියක් ගෙවන්න නියම කර තිබෙනවා. මේක සාධාරණය කියා මම හිතන්නේ නැහැ. මේ නිවාස හැදීම සඳහා වැඩි වියදමක් කියාය කියා මේවායේ කුලිය වැඩි කර තිබේ නවා.

කන්නලේ සුළු නගර සභාවේ නිවාස යෝජනා ක්‍රමයක් යටතේ නිවාස 10 ක් කලින් හැදුවා. ඒවායේ මාසික කුලිය රු. 25 යි. ඒ නිවෙස් 10 යේ පදිංචිකරුවන්ට ඒවායේ අයිතිය ලබා දී තිබෙනවා. නමුත්, ඒ ඉඩමේම, ඒ සැලැස්ම අනුවම, ඒ ප්‍රමාණයටම, ලගදී සාදා තිම කළ නිවෙස් 10 පදිංචිකරුවන්ට දැන් රු. 60 බැගින් ගෙවන්න සිදු වී තිබෙනවා. මේ නිවෙස්වල පදිංචිකරුවන්ගේ ආදායම් තත්ත්වය අනුව ඔවුන්ට මේ කුලිය ගෙවන්න පුළුවන්කමක් නැති බව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනෑ. ඉතිරියට පළාත් පාලන ආයතනවලින් නිවෙස් හදන්නේ නැහැ. ඒ නිසා, ලගදී

සාදා නිම කර, රු. 25 ට වැඩි කුලියට දී නිලෙන් නිවෙසුන් ඒ වාගේ අයිතිකරුවන්ට පවරා දෙන හැටියට මම ගරා අගමැතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ගෙවල් වලින් තිස් ගණනක් මිනිසුන්ගේ පදිංචියට සුදුසු තත්ත්වයේ නැති බව කලවානේ ගරා මන්ත්‍රිතුමා (සරත් මුත්තෙව්වෙගම මහතා) එතුමාගේ කතාවේදී සඳහන් කළා. ඒක සම්පූර්ණ අසත්‍යයක් ; වැරදි ප්‍රකාශයක්. මම හිතන හැටියට, යම් කිසි කෙනෙක් වැරදි අවබෝධයක් දී තිබෙනවා. ඇත්ත වශයෙන්ම, ඒ නිවෙස් සාදදන අවස්ථාවේදී ඒ වාගේ යම් යම් ප්‍රමාද දෝෂ. අඩුපාඩුකම් තිබුණා. නමුත් ඒවා කඩා නැවත හැදවුවා. දැන් ඒ හැම නිවසක්ම ඉතා හොඳ තත්ත්වයෙන් පවතිනවා. එකම නිවසක්වත් කුසුදුසු තත්ත්වයක පවතින්නේ නැහැ. ගරා අගමැතිතුමා යටතේ නිලෙන් නිවාස සංවර්ධන අධිකාරියට පුළුවන්කමක් නැහැ, අඩු තත්ත්වයේ, දෝෂ සහිත නිවාස කොන්ත්‍රාත් කරුවන් ලවා හදවන්නට. මම මේ නිවාස නිලෙන් කිව්වුවම සිටින නිසා මෙහි තත්ත්වය හරිහැටි දන්නවා. එය ඉතාම හොඳ තත්ත්වයෙන් පවතිනවා.

ජල යෝජනා ක්‍රමයක් ගැනත් වචන යක් කියන්න මට තව විනාඩි දෙකක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

එම්. හැලීම් ඉෂාක් මහතා
(ඉහුට් ඉබ්ම් ඉබ්‍රාහිම්—කොලොම්පු මණ්ඩලීය මුහුණත) (Mr. M. Haleem Ishak—Third Colombo Central)

Mr. Chairman, the hon. Second Member for Colombo Central (Mr. M. Jabir Abdul Cader) questioned the right of the hon. Member for Kotmale—

සභාපතිතුමා
(තலைவர் அவர்கள்) (Mr. Chairman)
You can take only five minutes.

එම්. හැලීම් ඉෂාක් මහතා
(ඉහුට් ඉබ්ම් ඉබ්‍රාහිම්) (Mr. M. Haleem Ishak)
Ten minutes, Sir.

සභාපතිතුමා
(தலைவர் அவர்கள்) (Mr. Chairman)
I am sorry, there is no time. There are a number of speakers.

එම්. හැලීම් ඉෂාක් මහතා
(ஐஹாப் எம். ஹலீம் இஸாக்) (Mr. M. Haleem Ishak)
I have not got any time yet.

සභාපතිතුමා
(தலைவர் அவர்கள்) (Mr. Chairman)
The hon. Member has started to argue again. I cannot give more than five minutes.

එම්. හැලීම් ඉෂාක් මහතා
(ஐஹாப் எம். ஹலீம் இஸாக்) (Mr. M. Haleem Ishak)
Then I will sit down.

සභාපතිතුමා
(தலைவர்) (The Chairman)
All right.

එම්. හැලීම් ඉෂාක් මහතා
(ஐஹாப் ஹலீம் இஸாக்) (Mr. M. Haleem Ishak)
Sir, I am an Opposition Member. You have to be more considerate. We are just seven Members in the House.

සභාපතිතුමා
(தலைவர்) (The Chairman)
All that has been considered.

එම්. හැලීම් ඉෂාක් මහතා
(ஐஹாப் ஹலீம் இஸாக்) (Mr. M. Haleem Ishak)
You must be considerate towards us.

සභාපතිතුමා

(තலைவர்)

(Mr. Chairman)

Please do not waste time.

එම්. හැලීම් ඉෂාක් මහතා

(ஜனாப் ஹலீம் இஸாக்)

(Mr. M. Haleem Ishak)

Sir, the hon. Second Member for Colombo Central questioned the right of the hon. Member for Kotmale to speak about a building in Colombo Central.

ජබීර් ඒ. කාදර් මහතා

(ஜனாப் ஜாபீர் ஏ. காதர்)

(Mr. Jabir A. Cader)

I did not question. It was in my territory.

එම්. හැලීම් ඉෂාක් මහතා

(ஜனாப் ஹலீம் இஸாக்)

(Mr. M. Haleem Ishak)

But I think it is well within the right of any hon. Member of this House to speak on any matter that comes within the purview of the Government. Even last year, I made certain observations about the Colombo Municipal Council. I regret I have to make the same observations this time also. The Mayor of Colombo is a very good friend of mine. He was Ambassador in Malaysia. He gave up the appointment to take up a difficult job. But I would say that certain departments of the Colombo Municipal Council are not functioning in the way they should function. In fact, I brought this matter to the notice of the Hon. Prime Minister. Where the cleansing of the city is concerned, I am sorry to say that it is in a very poor state. I do not expect the Mayor of Colombo to go round to do this. There are overseers in the department who are never in the field. If overseers would do a good job of work for at least 4 hours a day, I am sure the City of Colombo would be a very clean place.

Now let me refer to the Water Supply Department. I must say with regret that when I had to go very recently to Central Road, some people brought me a glass of water, which was completely unclean, with a lot of rust in it. I am happy that the Hon. Prime Minister has taken steps to appoint Mr. Jayasundera, a very efficient young engineer, in charge of the Waterworks Department. I hope that necessary steps will be taken to see that the ratepayers of Colombo are supplied with an adequate quantity of water, and pure water.

Then I come to the question of street lighting. This is in a very bad state. If the Hon. Prime Minister will go around the city in the night, he will see that quite a number of lights are not burning. But if he goes round in the morning at 6 a.m. to 7 a.m. he will see some of the lights yet burning. In the night, quite a number of lights that should burn are not not burning. That is a very sad state of affairs.

As far as Community Centres are concerned, I regret to mention that some of them, which were serving the poor people in the city, have been taken over for commercial purposes. They have been demolished and certain commercial establishments have been set up. This I do not think is quite healthy, because it is only in the City of Colombo that the poor ratepayers have the facility of renting out a community centre for Rs. 16. There is no other place even for renting out today—even a house will cost more than Rs. 100. Especially the ratepayers of Colombo cannot afford it. I would kindly appeal to the Hon. Prime Minister to see that before any community centres are taken over and utility places are constructed for commercial purposes, these matters are taken into consideration.

I also regret to state that some of the community centres are in a very dirty condition—not whitewashed, no electricity, and some of the roofs are leaking. This has to be attended to without delay.

With regard to the UDA—the hon. Second Member for Colombo Central also mentioned this—I feel that there is a certain amount of duplication of work taking place. When a person has to submit an application for a building permit to the Colombo Municipal Council, he has to go to the UDA. I think it is much more feasible and better if a policy could be set up by the UDA and they ask the Municipal Engineer's Department to allow a building application, provided it conforms to all the requirements that are laid down. Even I had to intervene on behalf of a certain person in my constituency. I had to see the Minister of Local Government. I think it will be much better, easier and save time if the UDA sets out a policy and tells the Municipal Building Department that if an application conforms to all these regulations, they should allow it.

Then a word about the Common Amenities Board. I must congratulate the Hon. Prime Minister or the steps taken especially in repairing houses and giving certain necessary amenities to houses in Colombo Central and the City of Colombo. Of course we cannot solve the housing problem overnight. The only way to solve it, or at least provide for the people to live in better conditions, is to see that the shanties and slums are repaired and given certain facilities like water, public conveniences and so on. I would appeal to the Hon. Prime Minister to see that he allocates more funds to the Common Amenities Board for the service that it is doing.

Finally, I wish to appeal to the Hon. Prime Minister to consider reinstating the strikers who have been thrown out of employment from the local bodies. The Colombo Municipal Council is today in an inefficient state mainly because the efficient clerks, who were dismissed or asked to go home because they struck work for a wage increase,

have not come back. So I would kindly appeal to the Hon. Prime Minister to consider taking back these people who are members of the Local Government Service.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா—பாராளுமன்ற அலுவலர்கள், விளையாட்டுக்கள் அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs and Sports and Chief Government Whip)

The hon. Second Member for Colombo Central spoke as a man on the road. I am speaking as a man on the pavement. He complained that proportional representation is causing a lot of hardship. I think if the Member of Parliament of the area is vigilant, no hardship will be caused to the Mayor at all. There are eight Municipal Wards in Colombo North. Only six are represented. Two are not represented, I look after the two Wards myself and no hardship is caused to the Mayor. Similarly, I would ask the hon. Second Member for Colombo Central to spend more time in his electorate. It is true that the scavenging services in the City of Colombo have deteriorated. As the hon. Third Member for Colombo Central said, I do not put the entire blame on the Mayor, because he will admit that the Mayor is an honourable man. That goes without saying. He will not use his influence even to get his own building application passed. That is the attitude of the Mayor of Colombo.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

I fully endorse it.

එම්. වින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

But do you know that from 1973, at the time I relinquished office as Mayor, there was Rs. 14 million in

[එම්. වින්සන්ට් පෙරේරා මහතා]
fixed deposit and until the present Mayor, I think about a year ago was able to get some tractors, the entire money had been spent on other purchases, and not a single scavenging lorry had been purchased.

ආර්. ප්‍රේමදාස මහතා,

(තිரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

By whom ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා,

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

By the former Mayor of Colombo who was—

ආර්. ප්‍රේමදාස මහතා,

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

Who was he ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා,

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

Mr. A. H. M. Fowzie There was a fixed deposit of Rs. 14 million in 1973 which was a big amount—

ආර්. ප්‍රේමදාස මහතා,

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

Their great man. We threw him out. He lost his civil rights also.

එම්. වින්සන්ට් පෙරේරා මහතා,

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

Until the Council was desolved, he was the Mayor of Colombo. What did he do with the Rs. 14 million ? At the time I left the mayoralty, I had a plan. That was to buy at least five scavenging lorries, which he did not do. Therefore, the poor Mayor who had to take his place had to take up office with empty coffers, and had to face all these hardships, with the result that there is no regular scavenging service in the city. [Interrupt-

tion.] Nothing was done even to attend to road repairs. Now, one must not forget the fact that the Colombo Municipal Council is the only local authority which is providing the largest number of social benefits to its citizens. To tell you in short, they were looked after from the womb to the tomb All social benefits are provided. But from 1970 onwards, the Colombo Municipal Council was gradually losing the concessions or grants which they got from the Central Government. There are 48 Municipal dispensaries and the Central Government was providing these 48 dispensaries with drugs, but that concession was withdrawn in 1948. Then, up to 1943 the difference in salaries was paid by way of CLA and SLA. Today it comes to about Rs 36 million. In 1973 or 1974 the Central Government withdrew that concession and in lieu of that they agreed to pay the BTT tax. The tax paid to the Municipal Council in lieu of that is Rs. 10 million as against the Rs. 36 million. So, how can you expect the poor Mayor to run a satisfactory service in Colombo ? Therefore, I am glad that the Hon. Prime Minister had, through His Excellency the President, agreed to pay an additional Rs. 90 million commencing next year, and I have no doubt the present Mayor of Colombo will put his best foot forward and see that these services function well.

I do not want to say much more about the Municipal Council, but as pointed out by the Hon. Third Member for Colombo Central, the Common Amenities Board is doing a marvellous job. It questioned why the Chairman should provide common amenities to the house in the Commissioner of National Housing under the ceiling on House and Property Law. Thereafter, the scope was extended to provide common amenities to slums and shanties. The work done after 1977, I should say is three times the work done prior to 1977. Therefore, I should thank the Chair-

man and his officers for working very hard and I would appeal to the Hon. Prime Minister to give more and more funds so that they may be able to provide amenities to the ratepayers.

I would also like to mention something about the Urban Development Authority. I think you will remember—you were not in the Council when these 800 shanty dwellers who were removed overnight and taken to Mattakkuliya in Colombo North—I vehemently opposed it in the Municipal Council as well as here. They were not provided with any conveniences. I am thankful that since the Hon. Prime Minister took up office as Minister of Local Government he has directed the Urban Development Authority to upgrade these shanties. They are doing a perfect job, a bit slow but steady, and I would appeal to the Hon. Prime Minister to give more and more assistance to these miserable people so that they may live in better conditions.

I do not want to speak much about the Colombo Municipal Council. I do not want to make appeals to the Hon. Prime Minister on the Floor of this House I can meet him privately and settle it. I would once again thank the Hon. Prime Minister and the various boards and authorities under him for the services rendered to the ratepayers.

ගාමිණී අතුකෝරල මහතා (නියෝජ්‍ය යෞවන කටයුතු හා රැකිරිණි ඇමතිතුමා)

(திரு. காமணி அத்துக்கோரல்—இளைஞர் அலுவலர்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்)

(Mr. Gamini Atukorala—Deputy Minister of Youth Affairs & Employment)

ගරු සභාපතිතුමනි, කවුරුත් වාගේ ප්‍රශංසා මුඛයෙන් කථා කළ මෙම වාය ශීඨිය ගැන පැවැත්වෙන විවාදයට සහභාගි වීමට මටත් අවස්ථාවක් ලැබීම ගැන සන් තෝෂ වෙනවා. මට සිමිතව ඇති මිනිත්තු 5 ක කාලය තුළ ඉතාමත් කෙටියෙන් කරුණු ස්වල්පයක් ඉදිරිපත් කරන්නටයි, මා අදහස් කරන්නේ,

නිවාස ප්‍රශ්නය ගත කථා කරන විට මා නියෝජනය කරන නිවිතිගල ඡන්ද කොට්ඨාශයේත් ඒ වාගේම රත්නපුර දිස්ත්‍රික්කය පුරාමත් පසුගිය රජයේ හත් අවුරුදු පාලන කාලය තුළ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් එකම නිවාසයක් වත් සෑදූ තිබුණේ නැති බව කියන්න ඕනා. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා යටතේ ඇති පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් අපේ රජය බලයට ආවාට පස්සේ මේ දක්වා සාහෙන නිවාස සංඛ්‍යා වක් රත්නපුරේ දිස්ත්‍රික්කයේ ඉදි කර අවසානයයි, ඒ වාගේම තවත් නිවාස ඉදි වෙමින් පවතිනවා.

මේ අවස්ථාවේ දී විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනා, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස තැනීම ආරම්භ කෙළේ සාහෙන කාලයක් පසුවෙන බව ඒ මොකද? අවුරුදු 2 ක් පමණ යන තුරු නිවාස සංවර්ධන අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාලය පිහිටා තිබුණේ කළුතරයි. ඒ නිසා සාහෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වුණා. අපි දැන් උපරිමයකට යටත් වෙලයි නිවාස තැනීම කරගෙන යන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයට ලැබී තිබෙන නිවාස සංඛ්‍යාව අනික් දිස්ත්‍රික්කවලට ලැබී තිබෙන නිවාස සංඛ්‍යාව හා සසඳන විට අපට පෙනී යනවා. රත්නපුර දිස්ත්‍රික්කයට ලැබී තිබෙන්නේ ඉතාමත් සළු ප්‍රමාණයක් බව. අපේ ආසනයේ ගෙවල් සංඛ්‍යාව 350 කට සීමා වී තිබෙනවා. ඒ නිසා මම ගරු අග්‍රාමාතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලුම් ලා සිටිනවා, රත්නපුර දිස්ත්‍රික්කයට තිබෙන ඒ නිවාස සීමාව ඉවත් කර තවත් නිවාස හැකි පමණ සංඛ්‍යාවක් ලබා දෙන්න ය කියා.

ඒ වාගේම අපේ ඡන්දය පිළිය ජනු තවත් කාරණයක් නම් අග්‍රාමාත්‍යතුමාගේ පියවර නිසා රු. 25 ට අඩු කලී ගෙවමින් සිටි රත්නපුරේ දිස්ත්‍රික්කයේ සාහෙන සංඛ්‍යාවකට අද ඒ නිවාස හිමි වී තිබෙනවා. අනික් කාරණය නම් නිවිතිගල ඡන්ද කොට්ඨාශයේ දැනට අත්කම් නිවාස යෝජනා ක්‍රම කීපයක් ඇති වී තිබෙනවා. ඒවා ඉන් අත්කම් නිවාස යෝජනා ක්‍රම දෙකක ප්‍රශ්න මතු වී තිබෙනවා. යා ඉන්න අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ ගෙපලවල් කැපු වාට පස්සේ අපට දැනගන්න ලැබී තිබේ

[ශාමිණී අතුකෝරල මහතා]

නවා, එම යෝජනා ක්‍රමය තාවකාලිකව නවත්වන්න යනවාය කියා. ඒ වාගේම ඇල්ලගෙවන්න නිවාස යෝජනා ක්‍රමය මොකක්ද? ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිසා කළමනාකාර මහත්මයෙක් කොළඹින් ගිනිල්ලා එවකට වැඩ බලලුවේ. සම්බන්ධයෙන් ඇති වි තිබෙන තත්ත්වය ඒ මහත්මයා දැනුම් දුන්නා, ගෙවල් තැනීම පිණිස පැල්පත් කඩා දමන්නය කියා. ඒ අනුව ඒ ඉඩම් ලාහින් ගෙවල් තැනීමේ බලාපොරොත්තුවෙන් ඒ පැල්පත් නිවාස කඩා දැමීම. නමුත් මේ දක්වා ඒ උදවියට නිවාස තැනීමට ලැබී නැහැ. මේ කාරණා දෙකම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු වෙනවා ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ගරු අග්‍රාමාත්‍යතුමාටත් පළාත් පාලන අමාත්‍යාංශයටත් මම ස්තූතිවන්ත වෙනවා. ඉතා කුඩා නගරයක්ව තිබුණු තිව්තිගල නගරය එතුමාගේත්, අමාත්‍යාංශයේත් අනුග්‍රහය ඇතිව සංවර්ධනය කරන්නට ලැබීම ගැන. මෙපමණ ගණනක් මන්ත්‍රීවරයෙකුට දෙනවාය, මන්ත්‍රීවරයාගේ අභිමතය පරිදි ඒ මුදල වියදම් කරන්නය කියා යම්කිසි අමාත්‍යාංශයකින් මුද්‍රිතව අපට මුදලක් වෙන් කර දුන්නා නම් ඒ මෙම පළාත් පාලන අමාත්‍යාංශයෙන් බව මම සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. නමුත් අගමැතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරන්න කැමතියි, 1978 පටන් මේ දක්වා ලක්ෂ 2 මුදලක් දුන්නත්, ලක්ෂ 2 කින් අද කළ හැකි කට්ටින්න ප්‍රමාණය ගැන බලන විට එය දෙගුණයකින් වත් වැඩි කෙළේ නැත්නම් අපට වැඩ කර ගැනීමට අපහසු කියන කාරණය. එම නිසා ඒ මුදල වැඩි කර දීමට ගරු අග්‍රාමාත්‍යතුමා පියවර ගන්නවා ඇතැයි මම විශ්වාස කරනවා. ඒ අනුව අපේ ප්‍රදේශවල සැහෙන වැඩ කොටසක් කරගැනීමට පුළුවන්කම ලැබෙනවා ඇති.

අවසාන වශයෙන් ග්‍රාමීය පාලම් ගැන වචනයක් කියන්න ඕනැ. රත්නපුර දිස්ත්‍රික්කය නීතරම ගංවතුරෙන් යටවන ප්‍රදේශයක්. ඒ නිසා සෘණ පහරට පුළු ගම්සභා පාලම් සැහෙන සංඛ්‍යාවක් කැඩී යනවා. ඒවා අළුත්වැඩියා කිරීම සඳහා අපට විමර්ශන අයවැයෙන් මුදල් වෙන් කරන්නත් පුළුවන් කමක් නැහැ. ඒ මොකද නිධානිය අපට ඇති වන බව.

ලක්ෂ 25 ක් කරන්නට වෙනත් කටයුතු රාශියක් තිබෙන නිසා. එම නිසා ඒ ග්‍රාමීය පාලම් සම්බන්ධයෙන් ඔබතුමා යම්කිසි පියවරක් ගන්නවා ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් තිව්තිගල කොට්ඨාශයේ නිවාස ඉදි කිරීමටත් ඒ ප්‍රදේශවල නගර සංවර්ධනය කිරීමටත් ගරු අගමැතිතුමා හා අමාත්‍යාංශය දක් වූ අනුග්‍රහය ගැන කෘතඥතාව පළ කරමින් මම නිහඬ වෙන්නවා.

රෙජිනෝල්ඩ් වි. විජේගුණරත්න මහතා (මතුගම)

(නිල. ෆෙඩ්ලිනෙව්ඩ් බී. බිලිගුලුණා පුත්ත—
மந்திரம)

(Mr. Reginald V. Wijegooneratne—
Matugama)

ගරු සාපරිතුමනි, මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වචන දෙක—කුනක් මේ අවස්ථාවෙදි කතා කළ යතුය කියා මා අදහස් කරනවා. කොත්මලේ මන්ත්‍රීතුමා කතා කරන කොට මට පෙනුනා, කොළඹ කෙරෙන වැඩ කොත්මලේටත් අවශ්‍යය කියා එතුමා අදහස් කරන බව. මම එහෙම ප්‍රාර්ථනාවක් හෝ ඉල්ලීමක් කරන්නේ නැහැ. කොළඹ, කොළඹ, මතුගම, මතුගම කොත්මලේ කොත්මලේ. ඒ ඒ ප්‍රදේශවල අවශ්‍යතා ඒ ඒ පමණට කෙරෙනවා මිස අර තරමට වැඩ අපේ ගම්වල අපි බලා පොරොත්තුවන එක වැරදියි.

මේ අමාත්‍යාංශය යටතේ ඉතාම හොඳ ක්‍රම කීපයක් ක්‍රියාවේ යොදා තිබෙනවා. ගම් මට්ටමෙන් දැනට ග්‍රාමෝදය සභා පිහිටුවා ගෙන, ජනතාව සංවර්ධනයට යොමු කරන අලුත් න්‍යායයක් බිහි කර තිබෙනවා. මේ න්‍යායයෙදි සියලුම අඩුපාඩු කම් නැතිව පටන් ගන්න බැහැ. මෙපමණ කලක් අපි කර ගෙන ගියේ කොහොමද? මමත් පරණ ගම් සභාපතිවරයෙක්. මම දන්නවා ඒ කාලයේ ගම් සභාපතිකම් ගත්තේ බලය, නිලය යනාදිය පාවිච්චි කරලයි. ඒ ක්‍රමය ඔත්තේම අහෝසි කර ග්‍රාමෝදය මණ්ඩල පිහිටවීමට; සංවර්ධන සභා පිහිටවීමට. ඒ වගින් පෙනී යනවා, ඉදිරියෙදි අපි කරන වැඩවලට පොදු මහජනතාවන් සම්බන්ධ කරගෙන කරන්නට ඇති වන බව.

අපි කරන, වැඩේ ජනතාවත් එක්ක නොකළේත් මොකද වෙන්නෙ? අපිට හම්බ වෙන්නෙ රුපියල් සියයකි ය කියා හිතමු. පාරකට අපිට රුපියල් සියයක් යොදන්න ඕනෑ. ඒ මුදල් යොදන අවස්ථාවේදී මන්ත්‍රීතුමා මුදල් යොදන්නෙ හැමෝගෙන්ම අහල නෙවෙයි. ඒ මුදල් විසදුම් කරන්ට ඕනෑ. දැන් මට පුළුවන්කම තියෙනව, ප්‍රමුඛත්වය දිය යුතු තැන හෙදට වෙන් කරලා අරගෙන පොදුවේ කැමගේම කැමැත්ත ඇතුට ඒ මුදල් යොදවන්න. මෙහි හොඳකම හේරෙන්නෙ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙලා අවුරුදු 5 ක්, 6 ක්, යන කොටයි. ගම්සභා ක්‍රමයෙන් සිදු වුණොට වැඩිය හොඳ ග්‍රාමීය සංවර්ධනයක්, දිස්ත්‍රික් සංවර්ධනයක් මේ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නව ආයතනවලින් සිදුවන බව මම මේ වෙලාවේ මතක් කරන්ට කැමැත්තියි.

ඵලභව නිවාස පිළිබඳව. අගමැතිතුමාගේ උපදෙස් පරිදි අපි අද හදාගෙන යනව, පරණ අපේ තිබුණු ගෙවල් ක්‍රමයේ ගෙවල් පන්තියක් මතුගම, කැටගල් මැට්ටෙන් බැඳලා. දැන් ඒ ගෙවල් හතළිස් ගණනක වැඩ නිමවීගෙන යනව. බොහොම වියදුම් අඩුයි. කලින් අපි සිමෙන්තිවලට මුල්තැන දීල වැඩ කළා. අපට පෙනෙනවා, ඒකෙ ලොකු වියදුමක්, කැටගල් මැට්ටෙන් බැඳපු අපේ අවුරුදු සිය ගණන් පැරණි ගෙවල් අදත් හොඳට තියෙනව, පැවිච්චියට ගන්නව. තමුන් නාසේසේගේ උපදෙස් පරිදි කරගෙන යන ඒ ආදර්ශ ගම්මානයේ වැඩ ලහදී අවසන් කරනව. ඒ ක්‍රමය රටේම ව්‍යාප්ත කරන්ට මහන්සි ගන්නවා දැනෙයි, ලොකු බලාපොරොත්තුවක් මා තුළ ඇති බව ප්‍රකාශ කරනවා.

ඵලභව ඉතාම දිළිඳු තත්ත්වයේ උදවිය අපි කුලියක් නොගෙන සම්පූර්ණයෙන්ම රජයෙන් දරණ ඉතා සුළු මුදලකින්, එක රුපියල් අට දහකින් පමණ, නොතෙමෙන වහලක්, උච්ඡු, ජනෙල්, වරිච්චි බිත්තියක් සමඟ ගෙයක් හදන්න ග්‍රාමීය මට්ටමෙන් ගැමියෝත් එක්ක සැකවිණි කර මම පිළිවෙලක් සකස් කර තියෙනව. ඒකත් ඉදිරියට ගෙන යන්නට තමුන් හාත්සේ මට උදව් වෙනවා ඇති. ඉස්සර අපි රුපියල් දහට දන්න ගෙයක් වෙනුවට අද ජීවන වියදමේ ගැටියට රු. 8,000

ක් ඕනෑ. අපගේ නිලධාරීන් ඉතාම දක්ෂයි. මම දන්නව, මම ආශ්‍රය කරල තියෙනව, පළාත් පාලන අමාත්‍යාංශයේ නිවාස හා ඉදිකිරීම් අංශයේ සිටින නිලධාරීන්. ඒ අය ඉතාම ඕනෑකමින් හරියට තමන්ගේ වැඩ වගේ සලකාගෙනයි, මේ වැඩ කටයුතු කරන්නෙ. කළුතර විතරක්ද මේ තත්ත්වය තියෙන්නෙ කියා මම දන්නෙ නෑහැ. හැමතැනම එහෙම වෙන න ඕනෑ. මේ විධියට ඉදිවිගෙන යන්නෙ ඒ හින්දයි. මම මේ අවස්ථාවේදී ඒ ඇත්තන්ට මේ විශේෂ ස්තුතිය පුද කරමින් මම දැනුම් දුන්න කරුණු ඉදිරියට ගෙන යන්න සලකනවා ඇති බලාපොරොත්තු වෙමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසාන කරනව.

අ. හා. 7.00

ආර්. ප්‍රේමදාස මහතා (අනුමාන්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමති තුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(සිංහ. මු. පිරිමහලා—ප්‍රධාන අමාත්‍ය ජනරාල් මහත්මා, බි. ධ. මහත්මා, ජී. ඒ. ආර්. මහත්මා, ආර්. ආර්. මහත්මා, ආර්. ආර්. මහත්මා, ආර්. ආර්. මහත්මා, ආර්. ආර්. මහත්මා)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු සභාපතිතුමනි, මම ඉස්සරවෙලාවේ මේ අවස්ථාවේ අපට නොයෙක් ආකාරයෙන් අදහස් දුන් සියලුම මන්ත්‍රීවරුන්ට ස්තුතිය පිරිනමන්න කැමතියි. තමුන් නානාසේලා කිව්ව හැම කාරණයක් ගැනම මට පිළිතුරු දෙන්න අවකාශ නොලැබුණොත් ඒකෙන් අදහස් කරන්නෙ ඒ කරුණු සැලකිල්ලට ගත්තෙ නැති බව නොවෙයි, කාලවේලා මිදිකමයි. මම නියම කර තිබෙනවා මගේ නිලධාරීන්ට මේ කියන හැම දෙයක්ම සටහන් කර ගෙන ඒවායින් ලබා ගන්ට පුළුවන් උපදෙස් අනුව ක්‍රියා කරන්නාය, ඒ වගේම යම් යම් පැහැදිලි කිරීම් කළයුතු කරුණු තියෙනව නම්, මගේ කථාවෙන් එය සිද්ධ වුණොත් නැත්නම්, ඒවා ගැන පොද්ගලිකව

[ආර්. ප්‍රේමදාස බහන]

තමුත් නාන්සේලාට ලියා එවන්නය කියා. මීට ඉස්සර වාරවලදීත් එහෙම වුණු බව මම දන්නවා. මන්ත්‍රීවරුන්ට විවාදයෙන් පසුව ඒ තොරතුරු මගේ අමාත්‍යාංශයෙන් දන්වා තිබෙනවා.

අපේ වැඩ කටයුතුවලට කරපු ප්‍රශංසා ගැන ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පාර්ශ්වයේත් සියලුම මන්ත්‍රීවරුන්ට මගේ කෘතඥතාව පිරිනමනවා. එවැනි ප්‍රශංසාවක් අපට අහන්නට ලැබුණේ මගේ තිබෙන දක්ෂකමක් නිසා නොවෙයි මාත් එක්ක වැඩ කරන නිලධාරී මණ්ඩලයේ උන්නදුව, උත්සාහය නිසයි. වාසනාවකට වගේ ලේකම්තුමාගේ සිට අන්තම පහළ සේවකයා දක්වා මට ලැබිල ඉන්න සිටින නිලධාරී මණ්ඩලය සිනැම ආණ්ඩුවකට අඩමිබර වෙන්න පුළුවන් නිලධාරී මණ්ඩලයක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි. කිසියම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ පිළිබඳ දෝෂාරෝපනය මම භාරගන්න කැමතියි. යම් හෙයකින් තිබෙනවා නම් ඒ පිළිබඳ සම්පූර්ණ ගෞරවය මගේ නිලධාරී මණ්ඩලයට මම පවරන්න කැමතියි.

ඒ වගේම මගේ කටයුතු මේ ආකාරයට කරන්නට මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් විශාල උපකාර උපදෙස් ලැබිල තිබෙනවා. බොහොම කාරුණික ලෙස, නොයෙක් විට, එක්කෝ මාව හමු වී, නැත්නම් ලියුම් මගින්, නැත්නම් මගේ නිලධාරීන් මගින් විශාල සහායක් ඒ අයගෙන් මට ලැබිල තිබෙනවා. මේ සහාය විශේෂයෙන්ම මා අගය කොට සලකන්නේ මගේ අමාත්‍යාංශයේ වැඩ පිළිවෙල තමුත් නාන්සේලාගේ කොටසියා වල ගෙන යන්න තමුත් නාන්සේලා දෙන නායකත්වය නිසයි. මම තමුත් නාන්සේලා හැම දෙනෙකුටම කියා තිබෙන්නේ තමුත් නාන්සේලාගේ කොටසියාවල තමුත් නාන්සේලා පලාත් පාලන ඇමති වරයා හැටියට ක්‍රියා කරන්න ඕනෑය කියලයි. එතකොට තමයි මේ කාර්යය සාර්ථක කරන්නට පුළුවන් වන්නේ. මම බොහොම සන්තෝෂයි, තමුත් නාන්සේලාත් මගේ නිලධාරීන් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීම ගැන. මම නිලධාරීන් තෝරා ගන්නෝ ඒ අයගේ කුලය, ග්‍රෝත්‍රය, ජාතිය පංතිය ආදිය උඩ නොවෙයි. වැඩ කරන්න

දක්ෂ නම්, මහජනයාගේ අදහස් තේරුම් ගන්නවා නම්, මහජන වේදනාව හදුනා නවා නම්, එවැනි නිලධාරීන්ට මාත් එක්ක වැඩ කරන්න පුළුවන්. එහෙම බැරි උදවියට අපි කියන්න ඕනැත් නැහැ, ඒ ගොල්ලන් යනවා. එම නිසා මම කියන්න කැමතියි, මේ නිලධාරීන් තවත් උනන්දු කරවල අවශ්‍ය දේවල් සම්පූර්ණ කර ගැනීම තමුත් නාන්සේලාට භාරයි.

ඇත්ත තමයි, මගේ අමාත්‍යාංශයේ ලේකම් උවිඩ ජාතික මහත්මයෙක්. එක් කෙනෙක් නොවෙයි, කීප දෙනෙක්ම ඉන්නවා. සිංහල නිලධාරී මහත්වරු ඉන්නවා; මුස්ලිම් නිලධාරී මහත්වරු ඉන්නවා; බර්ග්ස් නිලධාරී මහත්වරු ඉන්නවා. ඔවුන්ගේ ජාතිය බාධාවක් නැහැ. මගේ අමාත්‍යාංශයේ වැඩ කරන්න. මට කනගාටුයි 'දිනකර' පත්‍රයේ දවසක් ලියා තිබුණා—අත්තනගල්ලේ මන්ත්‍රී තුමා ඉන්න නිසා මම බොහොම සන්තෝෂ වෙනවා—මා ගාව ලිංගමිල පහක් ඉන්නවාය කියල. පංචලිංගම් ඉන්නෝ මම ලගයි කියල.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයුක්කොආ*)
(Mr. Lakshman Jayakody)
තමුත් නාන්සේලාද, තමුත් නාන්සේලා වද?

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ප්‍රේ. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)
මා ගාව තිබෙනවාද කියල විකක් සොයල බලන්න වෙයි. කාටහරි. මා ලඟ පංචලිංගමිලා—ලිංගමිල කියල පස්—දෙනෙක් ඉන්නවාය කියා තිබුණා. මම දන්නවා වගකිවයුතු දේශපාලන පක්ෂය කට තරම් නොවන ප්‍රකාශයක් තමයි, ඒ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා ගන්න වෙලාවට නම් මෙවැනි දේවල් ගැන කතා කරන්නේ නැහැ. තමුත් තවත් දේශපාලන පක්ෂයකට පහර ගහන්නට චුවමනා වුණාම ඒ මිඬියේ තත්

වයසට පත් වෙනවා. මම කියන්න කැමතියි, එවැනි අදහස් පුවත්පත්වලින් පළ කිරීම, ජනතාව ඇවිස්සීමක්ය, කෝප කිරීමක්ය, ජනත්වට වැරදි ආදර්ශයක් දීමක් කියා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාඝ්‍රකොඩි*)
(Mr. Lakshman Jayakody)
අපි ගියේ නැහැ. අපි සම්බන්ධ වුණේ නැහැ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාඝ්‍රකොඩි*)
(Mr. Lakshman Jayakody)

“සියරට” පත්‍රයෙන් කිවවා, බණ්ඩාර නායක මහත්මියට ‘ඊලම් දේවි’ කියා.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)
මොකක්ද?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාඝ්‍රකොඩි*)
(Mr. Lakshman Jayakody)

සියරට පත්‍රයෙන් බණ්ඩාරනායක මැතිණියට ‘ඊලම් දේවි’ කියා කියලා තිබුණා,

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

ඔව්, ඊලම් එකට පක්ෂ වෙනවා නම් එහෙම කිව්වාට කමක් නැහැ. බණ්ඩාර නායක මැතිණිය එක අතකින් කියනවා “ඊලම් එකක් ඇති කරන්න ඉඩ දෙන්නෙ නැහැ” කියලා. අනික් අතින් සංවර්ධන සභා මැතිවරණයේදී, ඒ පැත්තට ඡන්දය දෙන්න කියනවා. ඒ නිසා ‘ඊලම් දේවි’ සාධාරණයි කියලා මම කියන්න කිව්වත් සාධාරණයි කියලා මම කියන්න කැමතියි. ඒකත්, පංචලිංගම් අපේ ළඟ වැඩ කරනවාය කියන එකත්, අතරේ සමානත්වයක් ඇති කරන්න බැහැ. දවලට සිංහල පැත්තේ; රූට විඩ ඡන්දය; එහෙමයි. මට සාක්ෂි ඔප්පු කරන්න පුළුවන්, තමුන්නාත්සේලා සංවර්ධන සභා ඡන්දයේ දී ඡන්දය ඉල්ලන්න ගිය ආකාරය ගැන.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

තනමුත්තාත්සේ දකුණු පැත්තේ තිබෙන ආසනයට අත දීක් කළේ, මැදවම්චියේ ගරු මන්තුමා ගැන සඳහන් කිරීමට. තුළුමා සරණ බන්ධනාපාළුවක් සිටින්නේ ද්‍රවිඩ කාන්තාවක් සමග. ඒක ඇත්ත.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාඝ්‍රකොඩි*)
(Mr. Lakshman Jayakody)

මොකක් ගැනද ඔය කියන්නේ?

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

මම කියන්නේ මෙහෙම කරලා පෙන්වපු හින්දා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාඝ්‍රකොඩි*)
(Mr. Lakshman Jayakody)

නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

මම දැක්කා ඒ ලකුණ. දවල්ට සිංහල රූට දෙමළ කිව්වාම තමුන්නාත්සේ ඒකට වෙනම තෝරුමක් දෙන්න ගියා. ඒක තමයි ආසනය පෙන්වුවේ—

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාඝ්‍රකොඩි*)
(Mr. Lakshman Jayakody)

That was what Mr. Dudley Senanayake said.

ආර්. ප්‍රේමදාස මහතා

(ති.රු. මු. පිරිමිපාස)

(Mr. R. Premadasa)

Mr. Dudley Senanayake might have said anything. Why do you want to follow him?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

I am not following him.

ආර්. ප්‍රේමදාස මහතා

(ති.රු. මු. පිරිමිපාස)

(Mr. R. Premadasa)

When he was living you were condemning him to the hilt. Is it after his death that you want to follow him?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

What about you?

ආර්. ප්‍රේමදාස මහතා

(ති.රු. මු. පිරිමිපාස)

(Mr. R. Premadasa)

I followed him right through.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

Oh, my goodness!

ආර්. ප්‍රේමදාස මහතා

(ති.රු. මු. පිරිමිපාස)

(Mr. R. Premadasa)

Of course!

සභාපතිතුමා

(ඡායාර්)

(The Chairman)

Order, please! I think I will have to pull up the hon. Member for Attanagalla.

ආර්. ප්‍රේමදාස මහතා

(ති.රු. මු. පිරිමිපාස)

(Mr. R. Premadasa)

That is all nonsense. He is dreaming and doting.

සභාපතිතුමනි, මොකද දන්නවාද ඒ කිව්වේ? දැන් 'දිනකර' පත්‍රයේ කියන්නේ 'මෙහි අහුර කණ්ඩායම' කියලා නොවෙයි, 'මෙහි රංජි හැන්ඩ් කණ්ඩායම' කියලයි. ඇයි එහෙම කියන්නේ? ඒකට උත්තර දෙන්න. මෙහි සිංහල කෙනෙක්, රංජි හැන්ඩ් දුටුව කෙනෙක් ඒකයි.

All the time they were referring to this group as the Maithri-Anura Group.

දැන් මොකද කියන්නේ? දැන් 'මෙහි රංජි හැන්ඩ් කණ්ඩායම'

You take a copy of the "Dinakara" today is this insinuation made? Because he is married to a Tamil lady. Is it a crime, is it forbidden? I am asking whether it is forbidden. This is the type of people who are advocating communal harmony, advocating a unitary form of government.

දැන් මොකද කියන්නේ? මහේන්ද්‍ර ඇහුවා 'ඊලාම් දේවි' ගැන. මම ඒකවිසි, ඔය උත්තර වික දුන්නේ. දේශපාලන පක්ෂයක් වුණොත් ඒ විධියේ දේශීය ප්‍රතිපත්ති අනුගමනය කරන්න තරකයි. මගේ තිතේ ලොකු වේදනාවක් ඇති වුණා මගේ අමාත්‍යාංශයේ මේ ක්‍රියා කරන තිල ධාරීන් සම්බන්ධයෙන් මෙහෙම කිව්වා. එහෙම කිව්වේ මොකද? ඒ මම දුටුව උදව් යට තැනක් දෙනවාය කියා පෙන්වන්න. මම එහෙම තැනක් දී නැහැ කාවමත්, විශේෂයෙන්. යමෙක් වැඩ කරන්න ලැස්ති නම්, උනන්දුවෙන් වැඩ කරනවා නම්, කුමන ජාතියකට අයත් වුණත්, කමක් නැහැ. තමන් නාත්සේන් දන්නවා කොයි තරම් මුස්ලිම් උදවිය මගේ අමාත්‍යාංශයේ සේවය කරනවාද කියා.

මේ රටේ අපි ඒකාන්තීක භාවයක් ඇති කරන්න ඕනා නම්, මේ ප්‍රතිපත්ති අපි පැත්තකට දමන්න ඕනා. මම එදත් කිව්වා මෙතැන, අපේ අතේ තමයි මේ රටේ ඊලාම් ඇති වෙනවාද තාද්ද කියන වගකීම තිබෙන්නේ. අපි ඒ විධියට වැඩ කළොත් එක ඊලාම් එකක් නොවෙයි, ඊලාම් 10 ක්, 12 ක් මේ රටේ ඇති වෙයි. අන්න ඒ නිසා ප්‍රවෘත්ති පත්‍රවල—වගකිවයුතු දේශපාලන

පක්ෂවල ප්‍රවෘත්ති පත්‍රවල—මේ විධියට සඳහන් කිරීම නරකයි. මගේ යුතුකමක් තිබෙනවා මගේ නිලධාරී මණ්ඩලය වෙනුවෙන් මේ විවිධය මේ අවස්ථාවේදී සඳහන් කිරීමට.

සභාපතිතුමනි, අපි මේ කරගෙන යන සංවර්ධන වැඩ අතරතුරේදී විවිත් විට ඇති වෙන ආපදාවල් ගැන අපට විශාල කණගාටු වක් ඇති වෙනවා. එක වරක් ඇති වුණා, ජාති හේදවාදී කෝලහල, විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වුණා. ඊළඟට මැන දීත් එහෙම ඇති වුණා. ඊට කලින් සුළු සුළඟක් හමා එන ප්‍රදේශයක් විනාශ වුණා. තමුත්තාන්සේ දත්තවා කොයි තරම් මුදල් අපට ඒ වෙනුවෙන් යොදවන්නට සිද්ධ වුණද කියා. දත් මේ දවස් දහය, දෙදහන ඇතුළත කිලිනොච්චි ප්‍රදේශයේ හා තංගල්ල ප්‍රදේශයේ ඇති වෙලා තිබෙන විනාශයේ වාර්තාවල් මම දක්කා. කරගෙන ආ වැඩ ඔක්කෝටම බාධා ඇති වන විධියට වැස්ස නිසා ගංවතුර ගලලා. මට තංගල්ලේ ගර, මන්ත්‍රිතුමා (ජීතදාස විරසිංහ මහතා) කීව්වා ඒ ප්‍රදේශයේ පමණක් පාරවල්වලට රූපියල් ලක්ෂ පහළොවක්වත් නැතුව බැරිය කියා. වැව් අමුණ කැඩී බිදී ගිහිල්ලා. කිලිනොච්චි ප්‍රදේශයේ—ඒ යාපනය දිස්ත්‍රික්කයේ—හුඟක් අලාභ හානි පැමිණිලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන කැබිනට් මණ්ඩලයේ දී සලකා බලන්න. මේ වාගේ අවස්ථා වලටත් අපට මුහුණ පාන්නට වෙනවා.

මම මේ කාරණය ගැන මෙහෙම සඳහන් කළේ මේකයි: මේ මූලික පහසකම් නිලීණෙන් පමණයි අපේ රටේ මිනිසුන්ට ස්ව යක්තියෙන් නැගී සිටින්නට පළවන්නේ. ඒ නිසා වාරිමාර්ග, විදුලි බලය, මහා මාර්ග, නිවාස යන මේ අවශ්‍යතාවන් නියම විධියට සම්පූර්ණ කිරීමයි, අපේ බලාපොරොත්තුව. මුදල් වෙන් කරන විට බල ගතු ඇමතිවරුන් මේ මුදල් විශාල වශයෙන් උදරා ගන්නවාය. ඒ නිසා එක අතකින් උද්ධමනය වැඩි වෙනවාය කියා කොත්මලේ ගරු මන්ත්‍රිතුමා සඳහන් කළා. අනිත් අනිත් අපේ කොටසියයට වතුර ඕනෑය, ගෙවල් ඕනෑය, පාරවල් ඕනෑය. විදුලිය ඕනෑය කියනවා. මේවායේ කිසිම සම්බන්ධය හැඟිමක් නැහැ. මේ රජය ක්‍රියා කරන්නේ යෝජනා ක්‍රම කීපයකට ප්‍රමුඛත්

වය දීලයි ප්‍රධාන වශයෙන් කෘෂිකර්මයට. We have our own priorities. The main item is agriculture. කෘෂිකර්මයට වුවමනා කරන අවශ්‍යතාවන් සම්පූර්ණ කරන්නට, වැව්, අමුණ, පොහොර, ජලය ලබා දීමේ වැඩ පිළිවෙලට තමයි, අපි ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ වැඩ පිළිවෙලත් සමගම විදුලි බලය, මහා මාර්ග, නිවාස, සෞඛ්‍යය වැනි දේවලටත් අපි ප්‍රමුඛත්වය දෙනවා. ඒ අනුව තමයි, වාර්ෂිකව මුදල් වෙන් කරන්නේ. මේක ඇමතිවරු කවුරුවත් මුදල් උදරා ගැනීමක් නොවෙයි. මේ කාරණා හත අට එකට ගියේ නැත්නම් රටක් දියුණු කරන්නට අමාරුයි. කොයි තරම් කෘෂිකර්මික සංවර්ධනයක් තිබුණත් ඇති වැඩේ මොකක්ද? සුදුසු මාර්ග නැත්නම්, සුදුසු පරිසරයක් නැත්නම්, විදුලි බලය නැත්නම්, මිනිසුන්ට හරි හම්බ කරන විට ජීවත් වෙන්න නැත්නැත්නම්, ගෙවල් නැත්නම්, මොකක්ද මේ සංවර්ධනය? නියම සංවර්ධනයක් ඇති වෙන්න නම් මේ අංශ කීපයම එකවර දියුණු කරන්නට ඕනෑ. මේක තෝරාගි ගන්නට ඕනෑ.

සමහර ගරු මන්ත්‍රිවරු, කලාවානේ ගරු මන්ත්‍රිතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) වැනි උදවිය අර වාර්තාවේ මෙහෙම තිබෙනවාය, මේ වාර්තාවේ මෙහෙම තිබෙනවාය කියනවා. ඔය කියන දේවල් ලෝක බැංකු වාර්තාවල නැහැ. ලෝක බැංකුව තෝරාගි ගෙන තිබෙනවා අපි යන ගමන. අවුරුදු 10 ක්, 12 ක් ඇණ ගිටපු ආර්ථිකයක් අපි භාර ගත්තේ. මොනවද කරලා තිබුණේ? කියන්න බලන්න. මේ කොළඹ නගරයේ තිබුණේ අවුරුදු 70 ක්, 80 ක් පරණ පඬිප්ප. ඔතුර අවේ අහල් තුනෙන්. අහල් 15 ක් 16 ක් මළකඩ තිබුණේ. ඒ පඬිප්පයක් මේ ගරු සභාවට ගෙනෙන්නට බැරි වුණ එක ගැන මම කණගාටු වෙනවා. ඒක පෙත්තුවා නම් තමුත්තාන්සේලාට පෙනේවි මේ රටේ කොයි තරම් මළකඩ කාලා තිබුණද කියා, මළකඩ කඩන්නට අපට සිදු වුණා. මේ අවුරුදු තුනහමාර, හතර ඇතුළත අපි වැඩ කර තිබෙන්නේ කොයි ආකාරයටද කියා මේ හැම මන්ත්‍රිවරයෙකුගේම ආසන යක දිහා බැලුවොත් තමුත්තාන්සේට පෙනේවි. තමුත්තාන්සේගේ -බේරුවල

[අ.ඊ. ජේෂ්ව සහන]

ආසනය දෙස බැලුවොත්, කලුතර දිස්ත්‍රික්කය ගැන බලුවොත්, ඒවාගේම අතික්ෂාම මන්ත්‍රීවරයෙකුගේම ආසනය දෙස බැලුවොත් මේ තත්ත්වය පැහැදිලිව පෙනෙනවා.

මොනවාද මේ අවුරුදු තුනහමාර හතර ඇතුළත කළේ? රු දවල් බැලුවේ නැහැ. තමන්ගේ පෞද්ගලික පහසුව බැලුවේ නැහැ. කෘමක් නින්දක් ගැන බැලුවේ නැහැ. ඒ ඒ ප්‍රදේශවලට ගියාම මෙය පැහැදිලිව පෙනෙනවා. හැම සතියකම වගේ යන නිසා මම දන්නවා. මට පුදුම හිතෙනවා, ගරු සභාපතිතුමනි, මේ දුර බැහැර පළාත්වල, කඳු හෙල් තිබෙන පළාත්වල, විශලි කලාපයේ මේ උදවිය වැඩ කරන්නේ කොහොමද කියා. මට මේ කොළඹ නගරයේ ගෙවල් 25,000 ක් පමණ තිබෙන ආසනයක ඇති අමාරුව මම දන්නවා. නමුත් මේ දුර බැහැර පළාත්වල, විශලි කලාපයේ, තෙත් කලාපයේ, කඳු හෙල් අතර මේ ගරු මන්ත්‍රීවරු මේ වැඩ කටයුතු කළේ කොහොමද?

මම ඊයේ අකුරැස්ස ආසනයට ගියා මට පුදුම හිතුණා ගරු සභාපතිතුමනි, අකුරැස්සේ ගරු මන්ත්‍රීතුමාගේ උනන්දුවෙන් කර තිබෙන වැඩ දැක්කාම. අපි ඊට කලින් දවසේ වැලිගමට ගියා. එතැනත් එහෙමයි. නමුත් අකුරැස්සට ගිය විට මට පුදුම හිතුණා, ඒ නවක මන්ත්‍රීවරයෙක්, තරුණයෙක්, ප්‍රථම වරටයි, පාර්ලිමේන්තුවට ආවේ. ආවෙත් ලෙනෙසියෙන් නොවෙයි. 1973 ඉදලා අපේ පක්ෂය සංවිධානය කරන විට තමන්නාන්සේලාගේ පාලනයට පින් සිදු වෙන්නට එතුමා නොමැරී බේරුණා. මරන්නට ගියා. මුයිවර්ට මැරුවා. මම ඒ මනුෂ්‍යයාගේ සොහොන් කෙනත් පසු කරගෙන ගියා. අම අමුවේ මැරුව. අදත් අකුරැස්ස මන්ත්‍රීතුමා ඉන්නේ රෝගීව, ඔළුවට ගහපු පාරවල් නිසා. අනික් මන්ත්‍රීවරුන් එහෙමයි. මට පුදුම හිතෙනව මේ අවුරුදු ස්වල්පය ඇතුළත මේ මන්ත්‍රීවරු කර තිබෙන වැඩ ගැන. මම ඒකයි විශ්වාසයක් ඇතිව කථා කරන්නේ. ඡන්දය පාවිච්චි කරන්න ඡන්ද පොළට ගියාම අපේ ඡන්දයකයන්ට මේවා මතක් වෙනවා. මා එදත් නිර්භීතව කථා කළේ ඒ නිසයි.

කලවානේ මන්ත්‍රීතුමා කියන එක අහගෙන ඉදලා කොත්මලේ මන්ත්‍රීතුමාත් මෙතැන ඇහුවා, “මේ තරම් විශල සල්ලි සම්භාරයක් තමුත්නාන්සේගේ අමාත්‍යාංශය අරන් මොනවද මේ කරන්නේ?” කියල. ඊළඟට, “අනේ අපේ කොට්ඨාශවලටත් තව ගෙවල් දෙන්න, වතුර දෙන්න” කිව්වා. මේ විශදම් කරන හැම මුදලකින්ම මේ රටේ සම්පත් කොයි තරම් ප්‍රයෝජනයට ගන්නවාද ඒ නිසා කී දෙනෙකුට ස්වයං රක්ෂා ලැබෙනවාද, කී දෙනෙකුට පහසුකම් ලැබෙනවාද යනාදි වශයෙන් දැන ගන්නට නම් යන්න රටපුරා; ගිහිත් බලන්න. මම බොහොම කණගාටු වෙනවා, මගේ පිළිතුරු කථාව අහන්න කලවානේ මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී මෙහි නොසිටීම ගැන. මම දන්නවා, එතුමා පැනල යන බව. මොකක් හරි කියල කාට හරි මඩ ගහල පැනල යන බව මම දන්නවා. මෙතැනට ඇවිත් වෝදනාවක් කලා නම් ඒකට දෙන පිළිතුර අහන්න තරම් ආත්ම ශක්තියක් ආත්ම ගෞරවයක් එතුමාට නැහැ. මම තව පිකකින් එතුමාට පිළිතුර දෙන්නම්.

කොළඹ නාගෙනහිර කොට්ඨාශය නියෝජනය කරන අපේ කාරක නියෝජ්‍ය සභාපතිතුමා හාෂා දෙකෙන්ම බොහොම හොඳ කථාවක් කලා. එතුමා කියපු එක ඇත්ත. එතුමාගේ අදහසක් අපි පිළිගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ අමාත්‍යාංශයේ වැඩවලට බොහෝ විට මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන් දෙන හොඳ අදහස් අපි භාර අරන් තියෙනවා. අපේ අමාත්‍යාංශය සන්නකව තිබෙන ඉඩකඩම්වලින් ප්‍රයෝජන ගන්නය කියා එතුමා කිව්වා. දැන් අපි අපේ අරමුදල් තර කරගෙන යන්නේ ඒ ආකාරයට, අපට අවශ්‍ය නැති ඉඩම් කැලි වෙන්දේසියේ දමා, විකුණා මුදල් උපයාගෙන. එබඳු හොඳ අදහස් ඉදිරිපත් කිරීම ගැන මා එතුමාට ප්‍රශංසා කරන්නට කැමතියි. එතුමාගේ අවබෝධය අනුවයි ඒ උපදෙස් අපට දුන්නේ. දැන් බලන්න, මතුගම මන්ත්‍රීතුමා (රෙජිනෝල්ඩ් විජේගුණරත්න මහතා) කථා කලා. එතුමා දුන් අදහස් බලන්න. කලවානේ මන්ත්‍රීතුමාට (සරත් මුත්තෙට්ටුවේගම මහතා) තව අඩු

රුදු සියයකින්වත් ඒ වාගේ කථා කරන්නට බැහැ. කොයි තරම් තීතිඤයකු වුණත් රටට වැඩදයක විධියට කථා කරන්නට බැහැ. මතුගම මන්ත්‍රිතුමා මොකක්ද කියන්නෙ මට? රුපියල් විසිපන්දහකින් තිස්දහකින් හදන ගේ රුපියල් අටදහකින් දහදහකින් හදන ක්‍රම භෝයනව. තමන්ගේ ප්‍රදේශයේ තිබෙන සම්පත් අරගෙන ඒක කරන්න බැරිද පුළුවන්ද කියල සොයා බලන්නය කියල මා එතුමාට කිව්වා.

ගරු සභාපතිතුමනි, අක්ක කෙනෙකුත් මල්ලි කෙනෙකුත් එකතු වී හදපු ගෙයක් මා විසලි කලාපයේ දී දුටුවා. තමුන්නාන්සේ පුදුම වෙයි ඒක දැක්කොත්. ගේ ඉස්සරහ පැත්තෙ වළක් තියෙනව. ඒකෙන් මැටි ගන්නා. අවිචුටකට පෙට්ටියක් හදගන්නා. අපි 'මෝඩ ගල්' කියන ඒවා හදන විධියේ අවිචුටක්. අර පස් අන්‍ය මේ අවිචුටට දමලා තද කලා. ඉන් පසු ඒවා වේලෙන්නට හැරියා. එහෙම හද ගත් ගල් 750 කින් ලක්ෂණ ගෙයක් හදල තියෙනවා. උළුවහුවලටත් වහලටත් පමණක් රු. 1,500 ක පමණ මුදලක් වියදම් වුණය කිව්වා. අක්කයි මල්ලියි හදල තියෙන්නෙ. අපිත් උත්සාහ කළොත් අපටත් පුළුවන් වෙයි ගම්බද ප්‍රදේශවලම තියෙන සම්පත් ප්‍රයෝජනයට අරගෙන වියදම් අඩු කර වැඩි ගෙවල් ප්‍රමාණයක් හදන්නට.

තංගල්ලේ මන්ත්‍රිතුමා (ජීනදස විරසිංහ මහතා) ඉදිරිපත් කළ අදහසත් මා බොහොම අගය කොට සලකනවා. පටන් ගත්තු ටික අවසාන කරමුය කිව්වා. සම්පූර්ණ ඇත්ත. ඒවා ඉවර කර යලිත් පටන් ගන්න පුළුවන් අලුත් ඒවා. අපි ආරම්භ කරපු සංඛ්‍යාව උඩ නොවෙයි අපව මණින් නෙ. අපව මණින්නෙ අපි අවසාන කළ සංඛ්‍යාව උඩයි. මා ඒ අදහස සම්පූර්ණ යෙන්ම පිළිගන්නවා. ආරම්භ කළ ඒවා ඉවර කරන්නය කියල මම උපදෙස් දිලත් තියෙනව. ආරම්භ කළ ඒවා ඉවර කරල අලුත් වැඩවලට බහිමු.

කොළඹ නැගෙනහිර කොට්ඨාශය තියෝ ජනය කරන අපේ කාරක නියෝජ්‍ය සභාපතිතුමා තවත් හොද කථාවක් කිව්වා. ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත් දිවංගත ඩඩ්ලි සේනානායක අග මැතිතුමාත් ඉගෙන ගත්තෝ වැඩ විසු යන එක.

පැලැණේ ශ්‍රී වජීරරාමයේ වජීරඤාණ නායක හාමුදුරුවන්ගෙන්. මමත් එතැන ඉගෙන ගත්තා. ඒ උදාරතර මහා සංඝ රත්නය රටට දුන් අදහස් උදහස් හුඟක් වටිනවා.

අපේ ජනාධිපතිතුමා කියන දෙයක් තමයි, එතුමා වරක් වජීරඤාණ නායක හාමුදුරුවන්ගෙන් ඇසූ අවස්ථාවක "ස්වාමීන් වහන්ස, නිවන කියන්නේ මොකක්ද" කියා, "අලෝභ, අද්වේෂ, අමෝහ යම් තැනකද, එතැන තමයි නිතිබෙන්නේ" කිව්වා. කියන එක. එවැනි මට්ටම්ට අන්දමින් ගැඹුරු ධර්මයක් කියා දෙන්නට පුළුවන් උදාර උත්තමයෙක් තමයි, පැලැණේ ශ්‍රී වජීරඤාණ නායක හාමුදුරුවන් වහන්සේ. එවැනි උත්තමයෙකු ගේ බැණ කෙනෙක් තමයි ගරු සභාපතිතුමනි, තමුන්නාන්සේගේ නියෝජ්‍ය කාරක සභාපතිතුමා. එතුමා ඒ වගේම මතක් කලා, අපේ ජනාධිපතිතුමාට පැලැණේ හාමුදුරුවන් කී තවත් එකක් 'තම්බුව කියන්නේ බම්බුව වගේ එකක්ය' කිව්වලු. එය කියාවෙන විට නම් හිතෙන්නේ සාමාන්‍ය නර්මාලාපයක් කියලයි. එහෙත් එහි ලොකු තේරුමක් තිබෙනවා. බම්බුව ඇතුළු හිස්. තම්බුව කියන එකත් හිස් දෙයක්ය කියන එකයි, ඒ නායක හාමුදුරුවෝ තේරුම් කර දුන්නේ. මම හිතුවා මේක මෙහිදී සදහන් කිරීම ප්‍රයෝජනවත්ය කියා, නියෝජ්‍ය කාරක සභාපතිතුමා එය සදහන් කළ නිසා.

කොත්මලේ ගරු මන්ත්‍රිතුමා (ආනන්ද දසනායක මහතා) මේ අවස්ථාවේ මෙතැන නැති වුණත් එතුමාගේ බැග් එක තිබෙන නිසා මම කැමතියි, එතුමාගේ බැග් එකට වත් පිළිතුරු සපයන්නට. මා හිතනවා මේ පිළිතුරු බැග් එක ඇතුළට ගොස් එහි රැදේවා කියා, ඇවිත් බැග් එක අරියම දැනගන්න. එමෙන්ම මම දන්නෙ නැහැ, ඒක ඇතුලේ වෙප් රෙකෝඩර් එකක්වත් තිබෙනවාද කියා. ඒ උදවියගේ තරක පුරුද්දක් තමයි, ප්‍රශ්න අහලා පැනලා යන එක.

[ආර්. ප්‍රේමදාස බහනා]

බෝගල ගොඩනැගිල්ලෙන් ඉවත් කරන අය ගැන මැද කොළඹ දෙවන ගරු මන්ත්‍රී තුමා (ජනීර් ඒ. කාදර් මහතා) සඳහන් කළ අන්දමට ඒ උදවියට ඊට සුදුසු ස්ථාන සපයා දී තිබෙනවා. අපි කිසිම තැනක කිසිම ගොඩනැගිල්ලක් කඩා කිසිම කෙනෙක් ගෙයකින් ඉවත් කර නැහැ, ඒ වෙනුවට තැනක් සපයා නොදී, ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. එහෙත් ඒ ප්‍රකාශය කරන්නට කලටානේ ගරු මන්ත්‍රීතුමාගේ නායක පීටර් කෙනමන් මැතිතුමාට බැහැ. එතුමන්ලාගේ කාලේ අමු අමුවේ මිනිස්සු ගෙවල් වලින් දොවට ආදලා දැමීමා. එහෙත් අපි කිසිම තැනක එහෙම කර නැහැ. මෙව්වර පාරවල් පළල් කර තිබෙනවා, නොයෙක් තැන්වල ඉඩම් අරගෙන තිබෙනවා, ඒ හැම අවස්ථාවකදීම අපි ඒ අයට වෙනත් ස්ථානයක් දීලා තිබෙනවා.

We have given alternative accommodation even to the people in Bogala Buildings. We have made arrangements for them at Parsons Road and that building is being taken over by the Central Bank—it is the property of the Central Bank—and they are going to re-develop it.

එමෙන්ම කොත්මලේ ගරු මන්ත්‍රී තුමාත් (ආනන්ද දසනායක මහතා) කල වානේ ගරු මන්ත්‍රීතුමාත් (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) පුනපුනා කියන දෙයක් තමයි, පුලි මාසයේ 18 වන දා වැඩට නොපැමිණි අය සම්බන්ධ ප්‍රශ්නය. මම කියන්න කැමතියි, අපේ විශාල අනුකම්පාවක් ඒ උදවිය ගැන තිබෙන බව. කරන්නට පුළුවන් හැම දෙයක්ම කරන්න අපි ලැහැස්තියි. එහෙත් එද එතුමන්ලාගේ වැරදි නායකත්වය නිසා—එතුමන්ලා කළ ඒ අපරාධය නිසා—40,000 ක පමණ පිරිසක් එදා වැඩට ආවේ නැහැ, අපි එව්වර කියද්දීත්. සම්පූර්ණයෙන්ම ආණ්ඩු යන්ත්‍රය අඩාල වෙන්නයි ගියේ. එහෙම වුණා නම් මොකක්ද තත්ත්වය? තමුත්තාත්සේව බොන්නට වතුර නැති වෙන්නට ගියා. තමුත්තාත්සේව කියා මම කිව්වේ මුළු රටටමයි. විදුලි බලය නැති වෙන්නට ගියා; ගමනාගමනය නැති වෙන්නට ගියා; වරායේ බඩ බැඳී තිබූ වෙත්තා ආදිය උදවිය ඒ ඒ දෙපාර්තමේන්තුවල

නට ගියා; පැවරල් බෙදා හැරීම නතර වෙන්නට ගියා. එහෙම වුණා නම් මොකක්ද ඇති වන තත්ත්වය කියා මට කියන්න. මොන විධියේ විශාල අපරාධයක්ද කරන්න ගියේ, පසි වැඩිවීමක් කරනවා, කියා අපි කියා තිබියදීත්, වැඩව නැවිත් සිටියා කියා එය වෙනස් වෙන්නේ නැත කියා සිටියදීත්? සමහර තැන්වල නොයෙක් විධියේ කඩාකප්පල්කාරි වැඩ කරලා ගියා. අපේ ජනාධිපතිතුමාගේ බුද්ධිමත් භාවය නිසා, නිසි වෙලාවට නිසි පියවර ගත් නිසා—අපේ ආණ්ඩුව අපේ කැසි නව එක අපේ මන්ත්‍රීවරු ඒ අනුව ක්‍රියා කළ නිසා—ඒ විනාශයෙන් මේ රට ආරක්ෂා වුණා. ඒ ගැන එතුමන්ලා කපා කරන්නේ නැහැ.

අපි සියලුම මන්ත්‍රීවරුන්ට කිව්වා, තම තමන්ගේ ප්‍රදේශවල වැඩ අඩාල නොවන විධියට රැකියා නැති දහස් ගණනක් සිටින නිසා ඒ අයගේ සේවය යොදවන්නය කියා. ඒ අනුව ඒ අයගේ සේවය යෙදුවා. ඒ අවස්ථාවේ ඒ උදවිය වැඩට ආවේ නොයෙක් තර්ජන ගර්ජන මැද්දෙයි. ඔවුන් මරන්න හිටියා. ඔවුන්ට අඩක් තේවිටම් කලා. ඒ වෙලාවෙන් ඔවුන් වැඩට ආවා, ආත්ම පරිත්‍යාගයෙන්. දැන් ඒ අය වැඩ කරනවා. ඒ වුණත් අපි කොයි තරම් අර අය ගැනත් කල්පනා කලාද? වැරදීම මනුෂ්‍ය ගතියක්. කරන්න දෙයක් නැහැ. වැරදි නායකත්වය නිසයි. අර අයට ඒ දේ වුණේ. එම නිසා කැබිනට් මණ්ඩලය කිප වීරිම ඒ ගැන සාකච්ඡා කර, කොහොම හරි පුළුවන් විධියකින් කාටත් සැහැසිල්ල ලබා දෙන්න ක්‍රම හැදූවා. නමුත් යම් ප්‍රතිපත්තියක් උඩයි, ඒ ක්‍රම ක්‍රියාත්මක කරන්නේ. අපිට පුළුවන්ද, එදා ඒ හයා නකා, මාරක අවස්ථාවේදී වැඩට ආ අය ආයෙමත් ගෙදර යවන්න? විකක් කල්පනා කර බලන්න, ඒ ගෝලේල ගැනත්. ආයි, එක පැත්තක් ගැන පමණක් කල්පනා කරන්නේ? එදා ඒ විධියට නොයෙකුත් කරදර මැද වැඩට ආ අය දැන් වැඩ කරනවා, එදා සේවයට නොපැමිණි අයගේ ආබාදීතු පුරවනවා. ඇත්ත වශයෙන්ම, අර පරණ උදවියට වඩා මේ උදවිය ඒ ඒ දෙපාර්තමේන්තුවල

කාර්යක්ෂමව වැඩ කරනවාය කියා අපිට බොහෝ තැන් වලින් ආරංචි ලැබෙනවා. මේ මන්ත්‍රීවරුන් ඊට සාක්ෂි දරනවා ඇති. අපේ අත්දැකීමත්, ඒකයි.

ඒත් කමක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේ චුනේත්, එදා සේවයට නොපැමිණේ අයව පිහිට වෙන්තත් අපි ලැස්තියි. ඒ සඳහා නොයෙක් ක්‍රම අපි ඇති කර තිබෙනවා, මොන—මොන විධියට ඒ ගොල්ලන්ට සහන දෙන්න පුළුවන්ද කියා කල්පනා කර ඒ අනුවයි, අදත් අපි වැඩ කරන්නේ. 'මගේ අමාත්‍යාංශයේ මෙහෙම කළා, අසුවල් අමාත්‍යාංශයේ මෙහෙම කළා' කියා කියන්න මම කැමැති නැහැ. අපි, එක ප්‍රතිපත්තියක් අනුවයි, වැඩ කරන්නේ. ඒ නිසයි. අර උදවියට අපි සහන දෙන්නේ. ඒ හැම සහනයක්ම දෙන්න අපි ලැස්තියි. නමුත් එකක් මතක තියාගන්න ඕනෑ. එවැනි සහන දීම සඳහා, අර අවස්ථාවේදී වැඩට ආ එක් කෙනෙක්වත් සේවයෙන් ඉවත් නොකර බලන්න ඒ ගැන පිකක් කල්පනා කරල. 250 දෙනෙක් ඉන්නවා.

සභාපතිතුමනි, කොත්මලේ මන්ත්‍රී තුමා (ආනන්ද දසනායක මහතා) කිව්වා, යූ. ඩී. ඒ. ආයතනයේ හුනක් සේවකයන් ඉන්නවය කිය. "ඇයි, ඔව්වර තියාගෙන ඉන්නේ?" කියාත් එතුමා ඇහුවා. එතුමාට මේ සම්බන්ධයෙන් හැගීමක් දෙන්න බැරි නිසා තමයි මම ඒ අවස්ථාවේදී කිව්වේ, 'නමුත් නාත්සේ ඇවිත් වාඩි වී මට කියා දෙන්න, අසුවල්-අසුවල් අය අස් කරන්නය කියා' යනුවෙන්. ඒ ගැන පිකක් කල්පනා කරල. 250 දෙනෙක් ඉන්නවා.

There are approximately 250 on the permanent cadre of the UDA. This staff is the bare minimum required for efficient work when it is taken into consideration the amount of work done by the UDA in Colombo, Kotte and the 24 districts. The UDA, for three years, has generated Rs. 300 million. Actually, I must pay these people more. They have, on their own, by exploiting the resources we have, generated Rs. 300 million. The UDA is not financed by Government

They themselves financ their salaries and emoluments. The investment on building activity is in the region of Rs. 1,214 million. As a result of the UDA Act and the Authority, the private sector investment has amounted to Rs. 10,000 million. This is an organization with 250 people and the hon. Member is asking me to re-trench. Then how can I function efficiently? Look at the UDA projects that are coming up; see how efficiently they are being constructed. The Parliamentary Complex alone is three days ahead of schedule. Look at the other projects.

අ. නා. 7.30

සභාපතිතුමනි, මැද කොළඹ දෙවැනි මන්ත්‍රීතුමා (ජබ්ජී ඒ. කාදර් මහතා) අද මේ ගරා සභාවේදී සඳහන් කළා, අද නගරයේ තිබෙන තදබදය ගැන. එතුමා කිව්වා, ෆැලූ පාර ගැන. ඒ වගේම එතුමා කිව්වා, 'මැරීං බිරිසිව්' එක ගැනත්. ඒ සේරම සම්පූර්ණ ඇත්ත. ඇයි, එතුමා එහෙම කිව්වේ? ඒ තරමටම, නගරයේ අති විශාල තදබදයක් තිබෙනවා.

ඇයි අපි, කෝට්ටේට මේට ගෙනියන්නේ? අලුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඇති කිරීමට පමණද, අපි ක්‍රියා කර ගෙන යන්නේ? නැහැ. කොළඹ නගරයේ තිබෙන තදබදය නැති කිරීමේ සම්පූර්ණ වැඩ පිලිවෙලකුයි, අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ.

'ලෝට් කළමිබු ස්කිම්' එක යටතේ එක පැත්තකින් හෝමාගම දක්වාත්, අනික් පැත්තෙන් මිහමුට දක්වාත්, තවත් පැත්තකින් අවිස්සාවේල්ල දක්වාත්, අපි ක්‍රමානුකූලව සංවර්ධනයක් ඇති කරගෙන යනවා. එහෙම නැතිව, කොළඹ නගරයේ තදබදය මේ විධියටම වැඩි වෙන්න ඉඩ හැර බලා සිටියොත්, තව අවුරුදු 10 ක් යනකොට හෙළවෙන් න බැරි තත්ත්වයක් ඇති වෙයි. මැද කොළඹ දෙවැනි මන්ත්‍රීතුමා කිව්වේ, සම්පූර්ණ ඇත්තයි. ඔය 'මැරීන් බුයිව්' එක දැමීමය කියල ඔය තදබදයෙන් කේරේන්ත හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ පාරවල් ගණනාවක් දැමීමක් බේරේන්ත හම්බ වෙන්නේ නැහැ.

[ආර් ප්‍රේමදාස මහතා]

මේ යූ. ඩී. ඒ. එක ගෙන යන වැඩ පිළි
වෙලු නිසා සිද්ධ වෙන දේ බලන්න.
'වැමස් ග්‍රැනරි' එකෙන්, 'මැනි. මාර්
කට්' එකෙන් ඔක්කෝම ගබඩාවල්
ගෙනි යනවා නගරයෙන් පිටතට, ඔරු
ගොඩවන්නට. තලින් නාත්සෙට නිකම්
හිතන්න පුළුවනි, මොන තරමට නගර
යේ තදබදය අඩු වෙයිද කියා, වැමස්
ග්‍රැනරිය, මැනින් මාර්කට් එක ඔරුගොඩ
වන්නට ගෙන ගියාම. අක්කර විස්සක
විසි පහක විතර ප්‍රදේශයක්. එතකොට
මේ වාර්තාවල මම කියා තිබෙනවා.
ලේකම් කාර්යාල දෙකක් කෝට්ටේ ඉදි
වන බව. මේ ප්‍රදේශයේ තිබෙන හුඟක්
ආණ්ඩුවේ කාර්යාල ඒ ප්‍රදේශයට යනවා.
මේ ඔක්කොම කරන්නේ යූ. ඩී. ඒ.
එකේ වැඩ පිළිවෙලු යටතේ. එතකොට
මම කියන්න කැමතියි, මේ විධියේ තද
බදයක් ඇති වෙන්නේ නැති බව.

ගරු සභාපතිතුමනි, මැද කොප්පි
දෙවන මන්ත්‍රිතුමාට (ජි.ඊ. ඒ. කාදර්
මහතා) කියන්න කැමතියි, ඒ "මැනින්
ඩ්‍රිස්ප්" කියා අපි වෙන් කර ගත් ප්‍රදේ
ශය ගැන. ඒක අපි අත්හරින්නට තීර
ණය කළා. ඇයි ඒක අත් හරින්නට
තීරණය කළේ? එම ඉඩම් හිරකර නිකම්
තබා ගෙන සිටීමේ කිසි තේරුමක් නැහැ.

I would like to explain the circum-
stances to the hon. Member. Unless
we relieve the congestion of this City
we will not be able to preserve this
City. The marine drive alone is not
going to help us. That is why we are
shifting to a Greater Colombo Area.
In regard to the marine drive, the
land proposed for the marine drive
had been street lined for over forty
years. The authorities had neglected
the construction of a road all these
years. The land value has gone up.
It is estimated that it will cost over
Rs. 200 million to construct a road
now with bridges and also to pay
compensation. The necessity for a
new an additional road has to be care-
fully considered. The administrative
functions, and the Parliamentary
Complex being shifted to Kotte, will
gradually reduce the traffic load com-
ing into the City. And, as I said, the
granaries are also going out.

Finally, it is not proposed to build
permanent buildings on the land
reserved for the marine drive.
Temporary car parks, children's parks,
and bicycle parks are expected to be
constructed, and to keep the situation
under review. We are not going just
to give it out for building construc-
tion. We are just wasting that area
and we cannot pay compensation for
this road. Even with the marine
drive, unless you take away certain
administrative buildings out of this
City and commercial buildings like
the granary, you would not be able
to relieve this City of the traffic
problem.

ගරු සභාපතිතුමනි, රාජ්‍ය සේවකයන්ට
හදාපු ගෙවල් ඒ සේවකයන්ට විකුණන්න
යනවාය කියන කතාවක් කොත්මලේ
මන්ත්‍රිතුමා (ආනන්ද දසනායක මහතා)
කීවිව. ඒක වැරදියි. රාජ්‍ය සේවකයෝ ඒ
ඒ දිස්ත්‍රික්කවල පදිංචියට යන්න කැමති
නැහැ, ගෙවල් නැති නිසා. එම නිසා අපි
කීවිව, තමුත් නාත්සෙලාට ගෙවල් හදා
ගන්න බැරි නම් අපි ගෙවල් හදා දෙන්න
නම්, තමුත් ඒකට යන වියදම දෙන්න
ඕනෑය කියා. මොකද? ඒ රාජ්‍ය සේවකයන්
සදහා හදන ගෙවල්වලට වැය කරන්නේ
පොදු ජනතාවට ගෙවල් හැදීම සදහා
තිබෙන මුදල්. දැන් මගේ හිතේ රුපියල්
ලක්ෂ දෙකුත් දහසක පමණ ගෙවල් මම
හදා තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයටත්,
සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, රාජ්‍ය පරිපාලන
අමාත්‍යාංශයටත්, ඒ ඒ ස්ථානවල ගෙවල්
හදා දී තිබෙනවා. දැන් ඒ අමාත්‍යාංශ එම
ගෙවල් සදහා මුදල් දෙන්න ඕනෑ. එවිට
ඒ මුදල්, තමුත් නාත්සෙලාගේ කොට්ඨාශ
වල අවසන් කර නැති ගෙවල් හැදීමටත්
අලුත් ගෙවල් හැදීමටත් යොදන්න පුළු
වනි. ඒ ගෙවල් ලාස්තී කර තිබෙන්නේ
රජයේ සේවකයන්ට විකිණීමට තොවෙයි.
මම ඒ ඇමතිවරුන් සමග සාකච්ඡාවක්
ඇති කර තිබෙනවා, මේ ගෙවල් බාර ගත්
නය කියන්න. ඒ මුදල් නිවස අරමුදලට
දෙන්න ඕනෑ. ඒවා ලක්වැසියන්ට ගෙවල්
හැදීමට තිබෙන මුදල් නිසා.

තංගල්ලේ ගරු මන්ත්‍රිතුමා (ජීනදාස
විරසිංහ මහතා) සම්බන්ධව ප්‍රශ්න කරනු ලබන

කරුණු සඳහන් කළා. ඒ ගැන රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සමග සාකච්ඡා කරන ලෙස මම ඒ ගැන මන්ත්‍රීතුමාට කියන්න කැමතියි. ඒ වෙලේ පළාත් පාලන අමාත්‍යාංශයට අයිති නැහැ. ඒවා අපට පැවරුවොත් ඒ ගැන කල්පනා කර බලන්න අපට පුළුවනි. තංගල්ලේ ගැන මන්ත්‍රීතුමා ඒ කාරණය සඳහන් කළේ, එහි මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සිටින නිසා නොවෙයි. ඒ බව මම දන්නවා. අපේ රාජ්‍ය සේවකයන් ගණනාවක් ඒවායෙහි පදිංචිව සිටිනවා. ඒවා මහා වටිනා වෙලේ නොවෙයි. ඒවා නොබැඳි සම්මේලනය නියෝජන හැඳු වෙලේ.

මානිපායිහි ගැන මන්ත්‍රීතුමා (වී. ධර්ම ලිංගම් මහතා) විවාදය ආරම්භ කරමින් කළ කතාවට මගේ නියෝජ්‍ය ඇමතිතුමා සුදුසු පරිදි පිළිතුරු දුන්න. නැවත මම ඒවා කියන්න ඕනැයි හිතන්නේ නැහැ.

My Deputy Minister answered those questions and I agree with him that we have to start a model village scheme in his area and I have already given orders. I think the hon. Member will have to render assistance.

රූපියල් ලෙලක්ෂයේ මුදල මදි බව මමත් පිළිගන්නවා. නමුත් අපේ අමාත්‍යාංශයෙන් කෙරෙන රාජකාරි ගැන කල්පනා කර බලන විට මීට වැඩි මුදලක් මේ වේලාවේදී දෙන්න අවකාශයක් නැති බව තමුත්තාන්සේලාටත් පේනවා ඇති; තමුත්තාන්සේලාත් පිළිගන්නවා ඇති. මේ සමගම අපේ අමාත්‍යාංශයෙන් ඒ ඒ ප්‍රදේශවල පාලම් හැදීම, පාරවල් හැදීම හා වෙනත් අවශ්‍යතාවනුත් සම්පූර්ණ කරන බව ගැන මන්ත්‍රීවරුන්ට මතක් කරන්න කැමතියි.

නල්ලූර්හි ගැන මන්ත්‍රීතුමා (එම්. සිව සිතම්පරම් මහතා) ටවර්හෝල් රඟහල පදනම ගැන සඳහන් කළා. මහනුවර දිසා ඇමතිතුමන් ඒ ගැන සඳහන් කළා. අපි සියලුදෙනාටම ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවනි. අපේ රජයෙන් අපි ඒ පදනම සඳහා දුන්නේ රූපියල් දස ලක්ෂයක් පමණයි. තවම එයින් ශතයක් වත් වියදම් කර නැති බව මම ආඩම්බරයෙන්

කියන්නේ. මම කර තිබෙන්නේ, ඒ මුදල බැංකුවේ දමා පොලිය ලබා ගැනීමයි. ඒ සමගම මම ප්‍රශංසා මඬයෙන් සඳහන් කරන්න ඕනැ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජේ. රණසිංහ මහතාගේ උනන්දුවත් උද්යෝගය හා පරිත්‍යාගශීලීත්වයත් නිසා අපට විශාල මුදල් සම්භාරයක් ලබා ගන්න පුළුවන් වුණු බව. ටවර්හෝල් රඟහලේ පැරණි ගයක-ගායිකාවන් ඉතාම දුගී, දුප්පත්, අසරණ තත්ත්වයකට පත් වී සිටියා. ඒ අයට අපි දැන් මාසික දීමනාවක් දෙනවා. අපි ඒ අය නොයෙක් සන්දර්ශනවලට ගෙන යනවා. ඒ අයගේ දරුවන්ට රැකියා, ගෙවල් ආදී සියල්ලක්ම ලබා දී තිබෙනවා. අපට හරියට පරිත්‍යාග ලැබෙනවා.

ටවර්හෝල් රඟහල පදනම ගැන ඒ ප්‍රකාශය කරන්න නල්ලූර්හි ගැන මන්ත්‍රීතුමාට අයිතියක් තිබෙනවා. දුටුබ නාට්‍ය පෙන්වීම සඳහා අවකාශ ලබා දීමට අපි ඕනැම වේලාවක ලැස්තියි. එතුමාට තමාගේ ප්‍රකාශය කරන්න අයිතියක් තියෙනවා. යයි මම කියන්නේ ඇයි? අවසාන කාලයේ කාලයේදී ටවර්හෝල් රඟහලේ අයිතිය තිබුණේ දුටුබ මහත්වරුන් තුන්පොලකට. එයින් වැඩි කොටස හිමිව තිබුණේ ගුණරත්නම් මහත්මයාට. මේක ලක්ෂ 45 ක් පමණවටිනා අයතනයක්. ගුණරත්නම් මහත්මයාත් සෙල්ලමුත්තු මහත්මයාත් පේග් මහත්මයාත් මෙහි අයිතිකරුවන්ව සිටියා. “ටවර් ටෝකිස්”, “සිලෝන් නියට්ස්”, “සිනමාස් ලිමිටඩ්”, යන වෙළඳ අයතන ගැන තමුත්තාන්සේ දන්නවා. මේ මහත්වරුන් ශතයක්වත් නොගෙන මේ ආයතනය පරිත්‍යාග කළ බව මම මේ අවස්ථාවේදී ආඩම්බරයෙන් කියන්න ඕනැ. උදාර පරිත්‍යාගයක්. හැම ක්ෂේත්‍රයකම නාට්‍ය කලා ශිල්ප දියුණු කරන්නට අපි උදව් කරනවා. මම ඒකයි එතුමාට ආරාධනා කෙළේ. අපට වැඩි වැඩියෙන් ඒවා දියුණු කර ගන්න ඕනැ.

ඒ වාගේම මේ ටවර්හෝල් රඟහල පදනම පැරණි නාට්‍ය පමණක් නොවෙයි ඉදිරියට ගන්නේ. අලුත් කලාකරුවන්ට විශේෂයෙන් ආධාර උපකාර කරනවා. ෬ම්

[ආර් ප්‍රේමදාස මහතා]

ලහදී නාට්‍ය ශිල්පය පිළිබඳ ප්‍රවීණ උදව්‍ය ඉන්ද්‍රිය ආණ්ඩුවේ ආධාර ඇතිව ඉන්ද්‍රියවෙත ගෙන්වා අපේ තරුණ කලා කරුවන් මාස ගණනක් පුහුණු කළා. මේ වැඩ පිළිවෙල පැන කෙසි තරම් පැහැදිලි තිබෙනවාද කිව්වෙන් මේ ලහදී ආරාධනාවක් ආවා සිටි සහබෝ නාට්‍යය තැයිලත්තය, හොංකොං සහ චීනයේ නගරවලට ගෙනැවිත් ප්‍රදර්ශණය කරන්නය කියා. ඒ සඳහා සියලුම වියදම් ලැබුණා. ගමන් ගාස්තු ඉදුම් ශිටුම් කෑම බීම පමණක් නොවෙයි, ඒ ගිය කලාකරුවන්ට පාරිතෝෂික වශයෙන් වෙනම මුදලකුත් ලැබුණා. කවදාවත් පිට රට නොගිය කලාකරුවන්ට යන්න ලැබුණා. මේ කටයුතු ඒ තරම් උසස් තත්ත්වයකින් ගෙන යන්නට අපට පුළුවන් කම ලැබුණා.

ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ නාට්‍ය කලා ශිල්පය ඉතාමත් දියුණු අන්දමට මුළු ලෝකයේම ව්‍යාප්ත වී තිබෙන ශිල්පයක්. ඒ වගේම ඉස්ලාමය නාට්‍ය තිබෙනවා. කලාකරුවන් සිටිනවා. ඒ කතේන් ආධාරය මේ වටර් රහභල පදනමට අවශ්‍යයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් ඒ වගේම මාත් සමග ඒ පාලක මණ්ඩලයේ ක්‍රියා කරන අධ්‍යක්ෂවරුන්ටත් සියලුම කාර්ය මණ්ඩලයටත් මේ අවස්ථාවේදී මගේ ප්‍රශංසාව හිමි කරන්න කැමතියි.

සහාපතිතුමනි, මැදකොළඹ දෙවන මන්ත්‍රීතුමා (ජබ් ඒ. කාදර් මහතා) කිව්වා, පැල්පත් ප්‍රශ්නය හැක. නමුත් නාන්සේ දන්නවා, මේවා විසදීම අප කාතේන් යුතුකමක් බව. කොසිතරම් පැල්පත් වැසිත්ට ගෙවල් දුන්නත්, ඒ පැත්ත හැපිල මේ පැත්ත බලන විට අලුත් පැල්පත් ගහල. මොකද? නොයෙක් පලුත් පිලිත් නගරයට ඇවිල්ල පැන ගත්තව. බොහොම අමාරු තත්ත්වයක් තිබෙන්නෙ. නමුත් අපි කල්පනා කළේ පොදු පහසුකම් මණ්ඩලය මගින් හඟක් දුරට මේවා අල්ලේඩ් කරන්න

We intend to up grade the slum and shanty areas. As the hon. Second Member for Colombo Central and the Hon. Minister for Parliamentary Affairs said, the Common Amenities Service is rendering very valuable service. I propose to give them more finances to carry on with their work.

මාවනැල්ල ගරු මන්ත්‍රීතුමා, (වන්දනා රණතුංග මහතා) කී කාරණා අපේ සලකිල්ලට හැප්ත කළා. කරුණාකර එතුමා මගේ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහ සකවිජා කර මාවනැල්ලේ සංවර්ධනය සඳහා කටයුතු කරන හැටියට ඉල්ලා සිටිනවා.

විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ කථාවේදී කරුණු කීපයක් සඳහන් කරන්න යෙදුණා, මඩකලපුව නගර සභාව සම්බන්ධයෙන්. අපි ඒ නගර සභාවේ මැතිවරණය පැවැත්වුවොත් තැන්පොළ එතුමා කී විධියට අර සපි සුළං හැම අවස්ථාවේදී ඇති වුණ තත්ත්වයත් ඊට පස්සෙ නගර සභාව ඒ වගකීම භාරගන්න බැරිය කී කාරණයන් උඩයි. නමුත් මම එතුමා තීරණය පිළිගන්නවා. පුළුවන් තරම් ඉක්මණින් එහි මැතිවරණය පැවැත්වීමට විධි විධාන යොදනවා.

ඒ වගේම සංවර්ධන වැඩවලදී ග්‍රාමෝදය මණ්ඩල සහ ප්‍රාදේශීය මණ්ඩලවලින් විශාල ප්‍රයෝජනයක් අත්පත් වෙතැයි. මම පුළුම වරට ඊයේ ග්‍රාමෝදය මණ්ඩල රැස්වීමකට ගියා. ඒ අකුරැස්ස ආසනයේ වික්‍රමගම කියන ස්ථානයේ. ඒ මුළු මණ්ඩලයම මට හමිබ වුණා. ඒ උදව්‍ය මට ඒ ගොල්ලන්ගේ සමීක්ෂණ වාර්තාවක් පෙන්වුවා. ඒ උදව්‍ය කියන්නවා, අපට රජයෙන් මිට පස්සෙ කිසිම දෙයක් වුවමනා නැහැ, අපි සොයාගෙන තිබෙනවා. ගමේ සම්පත්, මේ විධියේ සම්පත් තිබෙනවය කියා. මෙපමණ කාලයක් අපි දැනගෙන සිටියෙ නැහැ, කියා. මා සමග වැවිලි කර්මාන්ත සහ රාජ්‍ය පරිපාලන ඇමතිතුමා වන මොන්ටේගු ජයවික්‍රම ඇමතිතුමන් සිටියා. සුළු ආධාරයයි එතුමාගෙන් ඒ ගොල්ල ඉල්ලුවො. එතුමා ඒක ඉටු කළා. අපට පුළුවන් දැන් අපේ ගමේ වුවමනා

එසාකම් බලාගන්නා නිසා එ උදවිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. එ නිසා ඇත්ත වශයෙන් ග්‍රාමෝදය මණ්ඩල නියම විධියට අපි පාවිච්චි කළෙත් පුද්ගල විධියට ගමේ සාමයන්, සමිතියන් ඇතිවන අතර, එය ගමේ සංවර්ධනයට රැකුලක් වෙනවා.

මතුගම මත්තිතුම, (රේජිනෝල්ඩ් විජේගුණරත්න මහතා) තිච්ච නර රණය සම්පූර්ණයෙන් ඇත්ත. ඒ ඉස්සර තිබුණ වාද හේද ඔක්කොම මේතෙත් තුරන් වෙනවා. සහ පති කෙනෙක් තෝරන්න ගියාම තමුන්නාන්සේ දන්නවා, ඉස්සර කොපමණ අවුල් තත්ත්වයක්ද තිබුණේ නිසා. අද ඒ අවුල නැහැ.

අ. හා. 7.45

ඒ ඔක්කෝටමත් වැදියෙ අපේ නුවර එළියෙ දිසා ඇමතිතුමිය කිච්ච, හොඳ කථා වක්. ඒ ප්‍රදේශයේ පිහිටුවූ ග්‍රාමෝදය මණ්ඩල නිසා ගමත් වතුකරයන් අතර තිබුණු හේදය අඩු වුණය කිච්ච. ඇයි? වතුමල නියෝගව, සමිති සමාගම්, කෝට්ලි සමිතිය නියෝගව; පුහ සාධක සමිතිය නියෝගව. මේ ඔක්කොම එක මණ්ඩලයකට එනව, ග්‍රාම සේවා කොට්ඨාශය තුළ. දැන් ග්‍රාම සංවර්ධන සමිති නියෝගව. ප්‍රති මණ්ඩල නියෝගව. වෙනත් සමිති සමාගම් නියෝගව. ඒ ඔක්කොම සමිති සමාගම්වල නියෝගයො එකට එකතු වෙනව. මම ඉතා මත්ම සතුටට පත් වුණා, නුවරඑළියෙ දිසා ඇමතිතුමියගේ ඒ කථාව අහල, ඒ ප්‍රදේශයේ ඇතිවෙලා නියෝග පරිවර්තනය සම්බන්ධයෙන්. හැම මත්තිවරයෙකුම මේ කටයුතු ගැන උනන්දුවෙන් ක්‍රියා කරන බව මම දන්නවා. ජනවාරි 1 වනදාට ප්‍රදේශය මණ්ඩලත් පත් කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සමීක්ෂණය ජපි හැපි කර ගන්නොත් ඒ ප්‍රදේශ, ඒ ප්‍රදේශ වල සම්පත්වලින්ම දියුණු කර ගන්න ගැන මත්තිවරුන්ට ප්‍රයෝජනවත් වෙයි.

මම විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාට නියෝග කැමතියි, ප්‍රමාදය ඇති වී තිබුණේ විශේෂ සේවා නිලධාරීන් පත් කිරීමේ ප්‍රමාදය නිසා බව. ඒ අය පත් කර අවසාන වුණාම යාපනය දිස්ත්‍රික්කයේ ඒ ප්‍රදේශ වල, මුලතිව්, මන්නාරම, වව්නියා ප්‍රදේශ වල ඒ මණ්ඩල පිහිටුවන බවට

I have also informed him about the ASH schtme that he is referring to. I think they had delayed it because they are giving preference to the Vasanthapuram Model Village. In any case, they have taken note of it, and they will proceed with the work.

The Mannar water supply scheme is under construction, and every month my Secretary holds a progress meeting regarding this scheme. Good progress is made here, and the work will be completed in six months' time. This project is aided by the Netherlands.

Mullaitivu is only in the planning stage. The work on this has not commenced. Aid is being negotiated with the German Government for both Mullaitivu and Vavuniya.

The Kalladi scheme is virtually completed. This is a local authority scheme.

The KKS town scheme is the one which the Leader of the Opposition referred to. This scheme is expected to be completed in six months. This is a UNISEF scheme. I would like him to monitor it, run after it and get it down.

I have already given orders in regard to the toddy tappers' housing scheme. We will give priority to this work. We have given this promise already, and I am grateful to the hon. Member for Kopay for reminding me about this scheme. I agree with you about the role the co-operative movement is playing, and we are all out to help genuine co-operative societies.

In this matter of levying rates and taxes, I would like you to make representations to the Jaffna Municipal Council because I have given them the authority to levy rates and taxes. Because of that, I do not want to intervene and advise them as to what they should do. I think they will definitely give attention to what the hon. Member will tell them. I have no objection if they waive the taxes.

[ආර්. ප්‍රේමදාස මහත]

හැරිස්පත්තුවේ ගැරු දෙවෙනි මන්ත්‍රීතුමා (විජේසිරි මහතා) සඳහන් කළා, මහනුවර නීති විරෝධී ගොඩනැගිලි සම්බන්ධයෙන්. මම ඒ ගැන විකක් හොයා බලන්න ඕනෑ. මම කියන්නට කැමතියි, යූ. ඩී. ඒ. ආයතනයෙන් නම් ඊට අවකාශ දීල නැහැ කියා. ඒ වගේම අන්තම් නිවාස ක්‍රමය මහජනතාව අතර ස්වයංකාරීය දියුණු කිරීමට ඉතාම ප්‍රයෝජනවත් වෙලා තියෙනවාය කියන එතුමාගේ ප්‍රකාශය මම පිළිගන්නව. එතුමා මේ ගැන මීට පෙරත් කීප විටක්ම පාර්ලිමේන්තුවේ සඳහන් කළා.

I have accepted the suggestion made by the hon. Member for Nallur for a land bank in Jaffna. I have asked my Secretary to take the necessary steps.

The sub letting of local government quarters is a big problem. When action is taken, interested parties intervene on behalf of the culprits and try to use their influence. I know that this problem is existing, and we will do our best to solve it.

ගැරු සහාපතිතුමනි, කලවාන ගැරු මන්ත්‍රීතුමා [සරත් මුත්තෙට්ටුවෙගම මහතා] සඳහන් කළ කරුණු ගැනත් මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි, එතුමා බොහොම තදින්ම ලිබර්ටි සකර්ස්, ඒ වගේම බම්බලපිටිය, බුලර්ස් ලේන් අදියෙහි අපි ආදායම් ලබන්නට සෑදූ ගෙවල් විවේචනයට භාජනය කළා. මම කියන්න කැමතියි, දැන් ඒ ගෙවල් ගන්න පොරකනවා. ඒ නිසා අපට ලොකු ප්‍රශ්නයක් විසඳන්නත් පුළුවන් වුණා. මේ නගරයේ ඉඩම් මිල ඉහළ යාම නතර කරන්න පුළුවන් වුණා. මේ මුදල් අපි ආපසු යොදවන්නේ ගම්බද පළාත්වල, නගරබද පළාත්වල අඩු කුලී නිවාස සෑදීමට බව මම මතක් කරන්න කැමතියි. ඒ වගේම එතුමා කීව්වා මේ ගොඩනැගිලි හැදීම හිටි හැටියේ නතර වෙනවා කියා. එහෙම නතර කරන්න වෙනවා, යම් යම් අවශ්‍යතාවයන් නිසා. ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා ගැනීම, ජලාත් සකස් කිරීම ආදී හේතූන් නිසා එහෙම වෙන්න පුළුවන්. මම කියන්න කැමතියි, එතුමාගේ ලොකු ඊෂ්ඨාවක් තිබෙනවා, එතුමාගේ නායකයාට කරන්නට බැරි වුණ වැඩ පිළිවෙලක් මේ අවස්ථාවේදී එක වෙනුවෙන් හත් අවුරුද්දකට

තෘංශය මගින් දැන් කරගෙන යාම රත්දොලුවේ ගෙවල් ගැන එතුමා කීව්වා. රත්දොලුවේ ගෙවල් මිලයට ගන්න ඉල්ලා දැන් පොරකනවා. අන්න ඒ නිසා මම බොහොම කනගාටු වෙනවා, ඒ තරම් කනගාටුදායක අන්දමින් කතා කිරීම ගැන. මම දන්නවා එතුමාගේ ලොකු ඊර්ෂ්‍යාවක් තිබෙනවා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ගැන. මොකද? එතුමන්ලාගේ කාලයට වඩා ලොකු වෙනසක් ඇතිවී තිබෙන බව අපි පෙන්වුවාම ඒ ගැන ලොකු ඊර්ෂ්‍යාවක් ඇතිවී තිබෙනවා. විකේෂයෙන්ම මේ අවා තෘංශය ගැන කලවාන ගැරු මන්ත්‍රීතුමාත්, කොමියුනිස්ට් පක්ෂයත්, හැම නිස්සේම කතා කතා කරන්නේ ලොකු ද්වේශයකිනුයි.

ගැරු සහාපතිතුමනි, මම කියන්න කැමතියි, එතුමන්ලාත් සහභාගි වී සිටි ආණ්ඩුව 1970-77 කාලයේදී ජල සම්පාදනය සඳහා වියදම් කළේ මිලියන් 125යි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 1,250 යි. ඒ හත් අවුරුද්දටම වියදම් කළේ ලක්ෂ 1,250 යි. 1977 සිට 1981 දක්වා මේ හතර අවුරුද්දට අපේ ආණ්ඩුව ජල සම්පාදනය සඳහා වියදම් කළ මුදල මිලියන් 1176 යි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 11,760 ක් වියදම් කර තිබෙනවා, පවිත්‍ර ජලය ලබා දීමට. ගෙවල් සඳහා අවුරුදු හතකට වියදම් කළේ මිලියන් 89 යි; රුපියල් ලක්ෂ 890 යි. අපි අවුරුදු හතරට වියදම් කළා, මිලියන් 2752 ක්; රුපියල් ලක්ෂ 27,520 ක්. We see the difference and the reason for his malice එතුමා හවුසින් ලෝන්ස් ගැන කතා කළා. මම කියන්න කැමතියි, ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් ආණ්ඩුවෙන් අවුරුදු හතරටම නිවාස ණය වශයෙන් දන්නේ මිලියන් 166.3 යි; රුපියල් ලක්ෂ 1,663 යි. අපි කොපමණද? මිලියන් 300.3 යි. ලක්ෂ 3,000 කටත් වැඩිය දී තිබෙනවා. පළාත් පාලනයට ඒ අවුරුදු හතරටම —1970-77 කාලයටම—වියදම් කළේ කීයද? මිලියන් 68.2යි. අපි කීයද? මිලියන් 247 යි. ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ජලා නින්වලට හත් අවුරුද්දකට වියදම් කළේ මිලියන් 15.3 යි. අපි හතර අවුරුද්දකට වියදම් කළා මිලියන් 33.8 ක්. බිල්ඩින් හිපාර්ට් මන්ඩ් එක වෙනුවෙන් හත් අවුරුද්දකට

මිලියන් 485.2 යි. ඒ කියන්නේ සමීච් එකටත් එක්ක සමුළුවටත් එක්ක. අපි වියදම් කර තිබෙනවා මිලියන් 1281.6 ක්.

මන්න ඕකයි ගරු සභාපතිතුමනි, ඔය ඊෂ්ඨාවට පදනම. ඉතින් කල්පනා කලා කොහොටද මඩ ගහන්නෙ කියා. මඩ ගහන්න හොදම තැනක් හොයා ගන්න. බිල්ඩින් මෙටිරියල්ස් කෝපරේෂන් එක. ඇයි, එතැනට මඩ ගැහුවේ? අතීතය මගෙන කියවෙයි කියලා බයට. මම කියන්නම් සභාපතිතුමනි, ඒ අතීතයෙන් බිඳක්.

As against this present performance, the performance of the last Government has to be brought to the knowledge of my Colleagues here.

At the time of our taking office, the BMC had not tabled their accounts in Parliament for the years 1973, 1974, 1975 and 1976. It was left to me to table these accounts, and I have also tabled those for 1977, 1978, 1979 and 1979. The accounts for the year ending 31st December 1980 are also audited and now under print. For all these years, 1977, 1978, 1979 and 1980, the BMC has shown a profit even though in competition with the private sector. When they were running the BMC it was a monopoly. Let us not forget that. Now it is not a monopoly. The BMC has to compete with the private sector. They have to adopt all the private sector tactics and strategy to compete with them. They have to do propoganda; they have to have their propoganda vans. I have asked them to utilize every possible activity to compete with the private sector. The hon. Member was grudging that they have a very big propoganda scheme. They have to have that.

සභාපතිතුමනි, කලවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේවිට්ටෙගම මහතා) කීවා, පුචාරක වෑන් රථය ගැන. මමයි කියා තිබෙන්නේ පුචාරක වෑන් රථයක් තියන්න කියා. අද පුද්ගලික අංශයක් සමග ඒ සංස්ථාව තරඟ කරනවා, නම්, පුද්ගලික අංශය වාගේම පුචාරකක් කරන්න ඕනෑ තමන්ගේ ද්‍රව්‍ය ගැන එළමණක් නොවෙයි, තමන් විකුණන

ද්‍රව්‍ය පමණක් නොවෙයි, දැන් පුචාරක කරන්නේ. මේ රජය යම් යම් ප්‍රදේශවල අනිකුත් ප්‍රදේශවල—කරන සේවාවන් ජනතාවට දැනගන්න අවකාශ සලස්වන්නත් පුචාරක කරනවා. ඒකට බොහොම හිතට අමාරුයි. මම කියා තිබෙනවා, වෑන් රථයෙන් මේ හැම සංවර්ධන වැඩක්ම හැම අංශයක්ම චිත්‍රපටයට අරගෙන ගිහිල්ලා ගමිවලට පෙන්වන්නටය කියා. ඒකේ කිසි වරදක් නැහැ.

ඒ ගරු මන්ත්‍රීතුමා වේදිකාව ගැනත් මතක් කලා. එක වේදිකාවක් නොවෙයි, මා හදවලා තිබෙනවා වේදිකා දෙකක්. කුමක් සදහාද? අපේ ආන පිටිසර ඒ ගම්බද ප්‍රදේශවල, කැලෑ ප්‍රදේශවල ජනතාවට—නගරවලට ඇවිත් සංස්කෘතික සංදර්ශන බලන්නට බැරි ජනතාවට—සියලුම අංශෝපාංගයන්ගෙන් සම්පූර්ණව ටවර් නෝල් පදනමේ කෘතීන් හා චෙනන් නාට්‍ය කෘතීන් සංදර්ශන ආදිය මිනිසුන්ගේ චිත්ත ශක්තිය වැඩිවන ගීත ගායනා රැඳුම් ආදිය පෙන්වන්නටයි, මේ වේදිකා දෙකක් සකස් කර තිබෙන්නේ. ඒ වේදිකාව මට ඔඵව උඩ ගෙනියන්න බැහැ. වැඩක් කැති අය ඉන්නවා නම් කෙමියු නිස්ට් පක්ෂයේ, ඒ අය මට එවනවා නම්, මම ලොරිවලින් අරින්නෙ නැහැ; මට පුළුවන් වැඩ දෙන්න. වේදිකා දෙක ඔටුපේ පටවලා ත්‍රිකුණාමලේට යවන්න පුළුවන්. ත්‍රිකුණාමලේට ලෙරි වලින් යවන්නේ නැතුව මම නැවෙත් ගෙනියන්නද? එහෙම නැතුව, මම ත්‍රිකුණාමලේ උදවියට ඒ වාගේම වෙනත් ආන පිටිසර ප්‍රදේශවල ජනතාවට, ඒ මන්ත්‍රීවරුන්ට මෙහෙම රැඳුමක් එනවා; 'සිරිසඟබෝ' පෙන්වන්න, 'සමුද්‍ර දේවි' පෙන්වන්න, 'ශ්‍රී වික්‍රම' පෙන්වන්න එනවා කිව්වොත්, මොන තරම් වියදමක් කරයිද ඒ ප්‍රදේශවල? සාධාරණ ද ඒක? ඒ නිසා ස්ථාවරව වේදිකා දෙකක් හදා තිබෙනවා. Two mobile stages, platforms. But I cannot take them on my head. I must send them in vans and lorries. මොනවද මේ කලවානේ මන්ත්‍රීතුමා (සරත් මුත්තේවිට්ටෙගම මහතා) කතා

[ஊர். பேரவையின் மொழி]

காண்கிறீர்கள்? உங்களுக்கு கிடைக்காத சில
காரணங்களால் என்னவோ, சில
காரணங்களால் என்னவோ, சில
காரணங்களால் என்னவோ, சில
காரணங்களால் என்னவோ, சில

சபையினர்

(தலைவர்)

(The Chairman)

How much longer will you take?

ஊர். பேரவையின்

(திரு. ஆர். பிரேமதாசு)

(Mr. R. Premadasa)

With the permission of the House
I want five more minutes, Sir.

சபையினர்

(தலைவர்)

(The Chairman)

Does the House agree?

உறுப்பினர்

(அங்கத்தினர்)

(Members)

Aye.

ஊ. க. 8.00

ஊர். பேரவையின் மொழி

(திரு. ஆர். பிரேமதாசு)

(Mr. R. Premadasa)

Do you know that our people have
been starved of entertainment,
reasonable entertainment. They are
entitled to that entertainment. Hon.
Members will testify that when we
go to their areas how appreciative
they are. They come in large
numbers—housewives and children.
They come and learn and
think when we show this
drama about historical events,
of the Portuguese period, the Dutch
period, the English period and how
our people lived during that time, the
harmony that prevailed, the tolerance
that prevailed, the understanding
that prevailed.

Actually, Sir, I must tell you I get
a number of letters every week from
school children, from parents about
what this organization is doing,
praising what they are doing—the
Tower Hall Theatre Foundation and
the Building Materials Corporation
together with the National Housing
Development Authority and the State
Engineering Corporation. They all
work together in my Ministry. All
my departments, my corporations
work together. They co-operate with
each other; they pool their resources,
their men, material and machinery.
That is how we have been able to
make an impact in this country.
Entertainment is very essential. So,
we have to have platforms and those
have to be transported. I am very
sorry that he is grudging all this.

I know who supplied the informa-
tion to my hon. Friend. He was tell-
ing us about the transfers that I had
effected. When I took over, Sir, this
place was a den of Communists but
did not get rid of them. I told the
Chairman, who is one of our very
efficient Chairmen, a very efficient
person, who has brought in private
sector strategy into the State sector
and who has rendered yeoman service
to make this Corporation work
efficiently. I would like hon. Members
to visit this Corporation and see for
yourselves how things are monitored,
how people are working. At a glance
you will be able to say where any
person or vehicle is or where they
are working. All these charts are
available and that is how he has
been able to make this Corporation
very efficient.

Now I would like to reply to what
the hon. Member for Kalawana
(Mr. Sarath Muttetuwegama) raised.
Sir, sometimes you blame some of our
Ministers for not being here. Though
they are busy, I fully agree that
either the Minister concerned or his
Deputy should be here. But what
about the Members who pose ques-
tions and run away? This is sheer
discourtesy to this House. I am very
sorry to say this.

සකස්විණි.

(The Chairman)

There is one hon. Member who has given notice that he would be raising a question today but he is not here.

ආර්. ප්‍රේමදාස මහතා,

(කිලි. මුර. 1910෧෪෦෦)

(Mr. R. Premadasa)

He is missing. Sometimes he might come when I sit down.

Transfers at the BMC are made according to administrative necessities. In fact, in the case pointed out by the hon. Member for Kalawana, the employee who was transferred to Ambalantota was a graduate. He was stagnating at Grade 4 Clerical level in spite of being a graduate and a capable officer. He is now stationed at Ambalantota as District Manager on a salary which is 100 per cent more than what he drew under the previous management. Now, this is a person recruited by the previous government. When they recruited, they recruited not only the husband but even the wife. I will come to that. This is one case like that. They have recruited both the husband and wife. Now this person was so capable that, irrespective of politics, the Chairman and the Board gave him the promotion. He is now stationed at Ambalantota as District Manager on a salary which is 100 per cent more than what he drew under the previous management. He has also been given a Corporation house which he has rejected as Ambalantota is his home town. He was complaining that his wife is in Nuwara-Eliya. Why should the wife be in Nuwara-Eliya then? You will know the secret. I will tell you. However, his wife is in Nuwara-Eliya and continues to be so. We cannot give every possible benefit to just one husband-and-wife team, as there are several cases where both husband and wife have been recruited by the previous regime to the BMC. The management has no place for the wife at Ambalantota.

So, either he must forego his promotion and remain with the wife or if he wants to take up the promotion he must be at Ambalantota where housing is provided for him. It is not fair for the hon. Member to come and accuse the Chairman of discrimination.

I must also mention that the Secretary of the Communist Party trade union at the BMC has also been transferred to his home town in Galle at his own request. He was also given a promotion. The previous Secretary of the CP trade union was also promoted by this Government and on his untimely death last year the management provided a Corporation bus for members of the staff to attend the funeral. This young man's father an aged villager, was left destitute by the death of his son, and I am pleased to say that the Board of Directors of the BMC provided a sum of Rs. 10,000 to the destitute father, for him to continue to lead a life free of worry. They do not come out with these things.

There is another matter the hon. Member referred to, that is, in regard to the supplying of materials from the Building Materials Corporation. The National Housing Development Authority purchases material from the BMC as well as undertakes direct supplies to rural housing schemes. The BMC delivers material to site on a mark-up of 15 per cent where bricks, sand and metal are concerned, but at the normal selling price in the case of other materials. Of this the BMC has to pay two percent as BTT and of the balance 13 per cent, much of it is absorbed in interest payments to banks in case the National Housing Development Authority delays in payment. As the hon. Member mentioned, by making these supplies without a break, the BMC has had to bear the burden of bank liabilities. However, if not for this unbroken supply we could not have kept to our schedules of construction. In any case, at the request of the BMC itself, the NDHA now makes the bulk of its supplies on a direct basis.

[අ.පී. ප්‍රේමදාස මහතා]

The hon. Member also referred to certain cars of the Building Materials Corporation. At the BMC a pool of five cars has been assigned to the Chairman's Secretariat for the staff in this section who monitor all activities of the Corporation for graphical presentation on a day-to-day basis. The Chairman, General Manager, Board Secretary and all Directors of the Corporation use cars from this five-car pool. These cars are also assigned for the use of the Corporation's principals when they visit Sri Lanka. However, any member of the public can hire out any vehicle belonging to the BMC. This fact has been publicised and the BMC is now earning money on vehicle which are in excess of requirements on a day-to-day basis, the allocation being made each day by the Transport Manager of the Corporation. Even other public or private organizations can avail themselves of this facility, and in fact they do so. This is a lesson that other corporations should follow.

Then, about the propaganda van of the Building Materials Corporation. It is correct that the BMC has purchased a TV Propaganda Van for the use of its Advertising Department as this was cheaper than hiring one on an *ad hoc* basis. The van shows films of all development activity, not necessarily confined to my Ministry. It also helps people living in remote villages to have a TV view of their favourite artists and dramas. This expenditure is out of the normal advertising budget of the Corporation which has to earmark an expenditure for publicity since it in competition with the private sector with no monopolies whatsoever.

As against this position, at the time I took over this Corporation, it was in an utter shambles. The way recruitment had taken place, on Ministry instructions, found persons who had not even passed their 'O' Levels working as clerks and

managers whilst a graduate was the watcher. When I took over this was the situation, this was their performance. The hon. Member for Kalawane (Mr. Sarath Muttetuwegama) should have been here to listen to this.

The Finance Department cheque clerk—this is very interesting—did not even know what was meant by the words, "Refer to drawer" when a cheque was returned by the Bank for lack of funds in the account. All that this clerk did was to file such cheques and keep them in his table drawer!

Relatives of most of the Communist Party stalwarts were those recruited to the BMC and I am pleased to state that they are still there and thus able to provide the hon. Member for Kalawana with news tit-bits.

It is not possible to transfer everybody to their home areas since the earlier recruits at the BMC are mostly from the Matara area.

The allegation that a BMC jeep was used to transport material to the Artec Building is false and I am sorry that the hon. Member made use of this opportunity to throw mud at our Chairman. What are the materials one could transport in a jeep for the construction site of a huge building?

The Chairman, Mr. Ajantha Wijesena, is a man of very high character and integrity. As you know Sir, he himself was a person engaged in business. He has a printing establishment, a very reputed one. In fact, he came and took over this organization at my personal request, and he could have made a great fortune if he had remained there and looked after his business. It is true that his establishment which is a limited liability company is moving to a new premises at Maligawatta. The hon. Member tried to cast aspersions about the purchase of that land also, but he did not come out with it. I would have welcomed it, because then I would have had the opportunity of replying him.

Also, he was trying to show that the Chairman had made use of a van, a jeep, to transport building materials. How can you transport building materials in a jeep? However, for that matter, anybody could hire any vehicle belonging to the BMC on payment of the normal charges. He has his own personal vehicles and he can hire them. In case of some items like sanitary ware, the BMC provides delivery services free of charge as a selling aid and anybody who buys these items could avail himself of this selling-plus factor.

Then the hon. Member referred to the "Pera Maga" magazine. Yes, we are printing a magazine for the information of the people, about the activities not only of my Ministry but also about other ministries. The "Pera Maga" journal is a publication of the Ministry of Local Government, Housing and Construction. It is a means by which this Ministry places before the public the manner in which the funds allocated to my Ministry are expended. I feel that the people of this country are entitled to such a monthly report. The journal is managed by the BMC and paid for by all the Corporations and Departments coming under my Ministry. Part of its cost is met by selling the magazine to the public at a price of Rs. 3 per copy. Each month 5,000 copies are printed and over 90 per cent are distributed on a sales basis. In fact, several hundred persons have paid subscriptions on a quarterly, bi-annual and annual basis. The "Pera Maga" journal also features any special performance of employees of my Ministry in order to give encouragement to greater efforts. Thus, the "Pera Maga" journal is not an advertisement, but a monthly report of the activities of not only my Ministry, but of District Ministries and Members of Parliament also.

The hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) referred to applications entertained by the Commissioner for National Housing,

under the Ceiling on Housing Property Law, for divesting of premises vested in the Commissioner under this Law—The hon. Member for Kopy (Mr. A. M. Alalanderam) also did so—Then the hon. Member also referred to the forward payments paid by the tenants after the vesting of such houses. Under the Ceiling on Housing Property Law, there is provision for owners to make applications for the divesting of vested houses under certain circumstances. When a child is born to a person resulting in the increase of entitlement of the number of houses, there is provision under Section II (3) for that person to make an application for the divesting of a house. Therefore, when such an application is made, the Commissioner has to inquire into the application and take a decision. There are certain other instances also under which applications for divesting could be made. If the vesting is erroneous and also if the previous owner and the tenant are agreeable to transfer of the House to the tenant by private treaty, application for divesting could be made under Section 17 (a) of the Ceiling on Housing Property Law. In all these instances, the Commissioner is bound under the law to make a decision, but such decision is taken by the Commissioner after hearing both parties. If special instances are brought to my notice, I will be able to look into them.

ගරු සහසචිතුමනි, අවසාන වශයෙන් මම මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන්ට කියන්නට කැමතියි, අපේ තානායම් සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගන්නට අපට සිදු වුණේ එනම්, පළාත් පාලන ආයතනවලට තානායම්වලින් ලැබෙන ආදායම මදිකිසි අපි අපුන් ක්‍රමයකට ඒ තානායම් පවරා පළාත් පාලන ආයතනවලට ආදායම් වැඩි කර දුන්නා. අපට පෙනුනා, මේ තානායම් විශාල ලෙස මුදල් යොදවා කරන අයට හර දුන්නොත් ඒ තානායම්වලට යන උදවියගෙන් විශාල වශයෙන් මුදල්

[ආර්ථික ප්‍රවේශන]

අය කරන්නට ඉඩ තිබෙන බව. එම නිසා මෙම කියන්නට කැමතියි, තාගනික සංවර්ධන අධිකාරිය ඒ තානායම් ඇත් හැර දී තිබෙන්නේ විශේෂ ක්‍රමයකට බව. විශේෂයෙන් ම විදේශීය සංචාරකයන්ගෙන් වෙනම මිල ගණනුත්, ස්වදේශීය සංචාරකයන්ගෙන් වෙනම මිල ගණනුත් අය නේ. ඒ මිල ගණන් නියම කිරීමේදී විශේෂයෙන් ප්‍රවේශම් වෙනවා, අධික ලාභ ලැබීම වැලැක්වීමට, යම්කිසි විධියකින් මේ පිලිබදව තොරතුරු තිබෙනවා නම්—අසාධාරණ ලාභ ලැබීම් කරනවාය කියා—ඒවා මගේ සැලකිල්ලට යොමු කර වත් හැටියට සියලු දෙනාගෙන්ම මම ඉල්ලා බීව්නවා.

මම කියන්නට කැමතියි, හුඟක් දුරට මේ තානායම් දී තිබෙන්නේ ඒ තානායම්වල වැඩ කළ උදවියටයි. ඒ අය වෙනත් තානායම්වලට වැඩ කර පළ පුරුදුකම් ඇති උදවියයි. එසේ කළේ මේ තානායම්වල උසස් තත්ත්වයක් ඇති කරන්නට වුවමනා නිසයි. සමහර විට සමහර තානායම් ඉතාමත් පහත් තත්වයේ තිබුණු බව තමුන්තාන්සේ පිළිගත්තවා ඇති. එම නිසා මම කියන්නට කැමතියි, මේ තානායම් දීමේදී, අපි හුඟක් දුරට ඒ තානායම්වල සේවය කර තිබෙන ඒවා නඩත්තු කළ අයටම දෙන්නට අපි ක්‍රියා කර තිබෙනවා.

මේ තානායම්වල ගෙවනු ලැබූ රෙපයාර් කිරීම්, විදුලි බල සැපයීම, ඒ වැනිම වෙලිපෝත් පහසුකම් සැපයීම, ගෘහ භාණ්ඩ, රෙදිපිළි සැපයීම, ඒ වැනිම ඒ වැඩ කරන උදවියට පඩි නඩි ගෙවීම ආදිය කලින් කරන්නට සිදු වුණේ පළාත් පාලන ආයතනයටයි.

Expenditure on maintenance, repairs to buildings, electricity, telephone, furniture, linen, salaries of personnel employed, etc., were met by the respective Local Authority from the gross income prior to the take-over by the UDA. අද තත්ත්වය මොකක්ද? Rest House Managers now meet all these expenses. This is not a burden on the local authority. In addition to that, the local authority gets an enhanced income.

Avissawella; gross average monthly income to the local authority was Rs. 12,000. After this new arrangement, Rs. 15,000 monthly for six months from August 1981; thereafter Rs. 20,000, without those burdens.

Ambalangoda; earlier they were getting Rs. 10,000, now Rs. 720,000, rent paid in advance for three years at Rs. 20,000 a month.

Bandarawela; earlier they got Rs. 6,000, now Rs. 7,000 for six months from September 1981, thereafter Rs. 20,000.

Badulla; earlier Rs. 20,000, Rs. 20,000 for six months from September 1981, thereafter Rs. 30,000.

Batticaloa; earlier Rs. 8,000, now Rs. 5,000 for six months from September 1981, thereafter Rs. 10,000.

Balangoda; earlier Rs. 5,000, now Rs. 10,500.

Beruwala; Rs. 2,500, now Rs. 5,000 for six months from September 1981, thereafter Rs. 10,000.

Chilaw; earlier Rs. 8,000, now Rs. 10,000 for six months from September 1981, thereafter Rs. 16,000.

Gampaha; then Rs. 6,500, now Rs. 11,000.

Gampola; earlier Rs. 6,500, now Rs. 6,800 for six months from September 1981, thereafter Rs. 12,000.

Hambantota; earlier Rs. 17,000, now Rs. 17,000 for six months from September 1981, thereafter Rs. 22,000.

Hatton-Dickoya; earlier Rs. 6,000, now Rs. 6,000 for six months from September 1981, thereafter Rs. 10,000.

Haputale; earlier Rs. 8,900, now Rs. 8,900 for six months from September 1981 and thereafter it will be increased.

Horana ; Rs. 4,000, now Rs. 4,000 for six months from September 1981, thereafter Rs. 7,500.

Jaffna ; earlier Rs. 4,600, now Rs. 10,000.

Kalutara ; earlier Rs. 7,000, now Rs. 10,000.

Kurunegala (Old Rest House) ; earlier Rs. 10,000, now Rs. 15,000, for six months from August 1981, after August 1981 Rs. 25,000.

Kurunegala (New Rest House) ; earlier Rs. 20,000, now Rs. 25,000 for six months from August 1981, after August 1981 Rs. 40,000.

Kegalle ; earlier Rs. 6,000. I do not have the other figures.

Kuliyapitiya ; Rs. 3,000. Here also I do not have the other figures.

Matara ; Rs. 18,000 earlier, now Rs. 25,000 for six months from August 1981, thereafter Rs. 36,000.

Matale ; Rs. 12,000, now Rs. 12,500 for six months from September 1981, thereafter Rs. 13,000.

Moratuwa ; earlier Rs. 8,000 now Rs. 13,000.

Nuwara Eliya ; earlier Rs. 25,000, now Rs. 70,000.

We will ensure that the tariff will be a very reasonable one. It is under control by the Urban Development Authority.

මෙසමඟ වේලාවක් මගේ පිලිතුරු කතාවට ඉඩ දීම ගැන මම කමුත්තාන් සේට ස්තුතිවන්ත වෙනවා. සියලුම මන්ත්‍රීවරුන්ගේ කැමැත්තක් ස්තුතිවන්ත වෙමින්, මෑත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්ම කරන මෙන් මම ඉල්ලා සිටිනවා.

“ 90 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරු වර්තන වියදම් සඳහා රු. 1,02,72,000 ක මුදල උප ශීර්ෂයට ඇතුළත් කළ යුතුය ” යන ප්‍රශ්නය විසඳන ලදීත්, සභා සම්මත විය.

90 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරු වර්තන වියදම් උපශීර්ෂයෙහි කොටසක් හැටියට නිවස යුතුයයි නිශේඛ කරන ලදී.

“ තීරණය 90, නිකුත්වීමේ දිනට 1, මීණ්ඩු වැරදුම් සෙවණකරණ උපා 1,02,72,000 අර්ථවේණිකව පෙන්වීමට පිටුපස ” ආදියට අමතරව “ අනුමත වීමට අමතරව ” යනුවෙන් සඳහන් කරන ලදී.

තීරණය 90, නිකුත්වීමේ දිනට 1, මීණ්ඩු වැරදුම් සෙවණ අර්ථවේණිකව පවතින බවට පත් කරන ලදී.

Question, “ That the sum of Rs. 10,272,000, for Head 90, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule ”, put, and agreed to.

Head 90, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන—සාමාන්‍ය පරිපාලන සහ කාර්ය මණ්ඩල සේවා—මුලධන වියදම්, රු. 80,51,00,000 නිකුත්වීමේ දිනට 1.—පොදු නිර්වහන මාර්ගයේ පවතින සේවක සංඛ්‍යාව—මුද්‍රණ සහ පොදු සේවක සංඛ්‍යාව රු. 80,51,00,000

Programme 1.—General Administration and Staff Services—Capital Expenditure, Rs. 805,100,000

“ 90 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම් සඳහා රු. 80,51,00,000 ක මුදල උපශීර්ෂයට ඇතුළත් කළ යුතුය ” යන ප්‍රශ්නය විසඳන ලදීත්, සභා සම්මත විය.

90 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම් උපශීර්ෂයෙහි කොටසක් හැටියට නිවස යුතුයයි නිශේඛ කරන ලදී.

“ තීරණය 90, නිකුත්වීමේ දිනට 1, මුද්‍රණ සහ පොදු සේවක සංඛ්‍යාව උපා 80,51,00,000 අර්ථවේණිකව පෙන්වීමට පිටුපස ” ආදියට අමතරව “ අනුමත වීමට අමතරව ” යනුවෙන් සඳහන් කරන ලදී.

තීරණය 90, නිකුත්වීමේ දිනට 1, මුද්‍රණ සහ පොදු සේවක සංඛ්‍යාව අර්ථවේණිකව පවතින බවට පත් කරන ලදී.

Question, “ That the sum of Rs. 805,100,000, for Head 90, Programme 1, Capital Expenditure be inserted in the Schedule ”, put, and agreed to.

Head 90, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන—පළාත් පාලන සේවා උප ශීර්ෂය මණ්ඩලය සහ පළාත් පාලන සේවා කොමසාරිස් මණ්ඩලය—පුනරු වර්තන වියදම්,

රු. 2,69,000

[ஈர்ட் ஸ்டீடெம் மென்]

நிகழ்ச்சித் திட்டம் 2.—உள்ளூராட்சி சேவை ஆலோசனைச் சபையும் உள்ளூராட்சி சேவை ஒழுக்காற்று சபையும்—மீண்டுவருஞ் செலவு, ரூபா 2,69,000

Programme 2.—Local Government Service Advisory Board and Local Government Service Disciplinary Board—Recurrent Expenditure, Rs. 269,000

“90 வது டீபீசென்சி 2 வது வடிக் கட்டுமானம், புகளும் உபயோக விசேஷம் டீபீசென்சி 2, 2,69,000 க்கு இடம் உட்கட்டுமானம்” என ப்ரீசென்சி விசேஷம் டீபீசென்சி, டீபீசென்சி விசேஷம்.

90 வது டீபீசென்சி 2 வது வடிக் கட்டுமானம், புகளும் உபயோக விசேஷம் டீபீசென்சி 2, 2,69,000 க்கு இடம் உட்கட்டுமானம்” என ப்ரீசென்சி விசேஷம் டீபீசென்சி, டீபீசென்சி விசேஷம்.

“தலைப்பு 90, நிகழ்ச்சித் திட்டம் 2, மீண்டு வருஞ் செலவுக்கான ரூபா 2,69,000 அட்டவணை யிற் சேர்க்கப்படுமா” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 90, நிகழ்ச்சித் திட்டம் 2, மீண்டு வருஞ் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 269,000, for Head 90, Programme 2, Recurrent Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 90, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

3 வது வடிக் கட்டுமானம்—கிராம சேவை மன்றம் மீண்டுவருஞ் செலவு, ரூ. 15,00,000

நிகழ்ச்சித் திட்டம் 3.—தேசிய நீர் வழங்கல், வடிகாற் சபை—மீண்டுவருஞ் செலவு, ரூபா 15,00,000

Programme 3.—National Water Supply & Drainage Board—Recurrent Expenditure, Rs. 1,500,000

“90 வது டீபீசென்சி 3 வது வடிக் கட்டுமானம், புகளும் உபயோக விசேஷம் டீபீசென்சி 3, 15,00,000 க்கு இடம் உட்கட்டுமானம்” என ப்ரீசென்சி விசேஷம் டீபீசென்சி, டீபீசென்சி விசேஷம்.

90 வது டீபீசென்சி 3 வது வடிக் கட்டுமானம், புகளும் உபயோக விசேஷம் டீபீசென்சி 3, 15,00,000 க்கு இடம் உட்கட்டுமானம்” என ப்ரீசென்சி விசேஷம் டீபீசென்சி, டீபீசென்சி விசேஷம்.

“தலைப்பு 90, நிகழ்ச்சித் திட்டம் 3, மீண்டு வருஞ் செலவுக்கான ரூபா 15,00,000 அட்டவணை யிற் சேர்க்கப்படுமா” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 90, நிகழ்ச்சித் திட்டம் 3, மீண்டு வருஞ் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 1,500,000, for Head 90, Programme 3, Recurrent Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 90, Programme 3, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

3 வது வடிக் கட்டுமானம்—கிராம சேவை மன்றம் மீண்டுவருஞ் செலவு, ரூ. 97,92,50,000

நிகழ்ச்சித் திட்டம் 3.—தேசிய நீர் வழங்கல், வடிகாற் சபை—ஆக்கப்பொருட் செலவு, ரூபா 97,92,50,000

Programme 3.—National Water Supply & Drainage Board—Capital Expenditure, Rs. 979,250,000

“90 வது டீபீசென்சி 3 வது வடிக் கட்டுமானம், புகளும் உபயோக விசேஷம் டீபீசென்சி 3, 97,92,50,000 க்கு இடம் உட்கட்டுமானம்” என ப்ரீசென்சி விசேஷம் டீபீசென்சி, டீபீசென்சி விசேஷம்.

90 வது டீபீசென்சி 3 வது வடிக் கட்டுமானம், புகளும் உபயோக விசேஷம் டீபீசென்சி 3, 97,92,50,000 க்கு இடம் உட்கட்டுமானம்” என ப்ரீசென்சி விசேஷம் டீபீசென்சி, டீபீசென்சி விசேஷம்.

“தலைப்பு 90, நிகழ்ச்சித் திட்டம் 3, ஆக்கப் பொருட் செலவுக்கான ரூபா 97,92,50,000 அட்ட வணையிற் சேர்க்கப்படுமா” எனும் வினா விடுக்கப் பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 90, நிகழ்ச்சித் திட்டம் 3, ஆக்கப் பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 979,250,000, for Head 90, Programme 3, Capital Expenditure be inserted in the Schedule”, put, and agreed to.

Head 90, Programme 3, Capital Expenditure, ordered to stand part of the Schedule.

91 வது டீபீசென்சி—பொது சேவை மன்றம்

1 வது வடிக் கட்டுமானம்—பொது சேவை மன்றம் மீண்டுவருஞ் செலவு, ரூ. 29,86,66,000

தலைப்பு 91.—உள்ளூராட்சித் திட்டங்களும் நிகழ்ச்சித் திட்டம் 1.—உள்ளூராட்சிச் சேவைகள்—மீண்டுவருஞ் செலவு, ரூபா 29,86,66,000

HEAD 91.—DEPARTMENT OF LOCAL GOVERNMENT

Programme 1.—Local Government Services—Recurrent Expenditure. Rs. 298,666,000

“91 வது டீபீசென்சி 1 வது வடிக் கட்டுமானம், புகளும் உபயோக விசேஷம் டீபீசென்சி 1, 29,86,66,000 க்கு இடம் உட்கட்டுமானம்” என ப்ரீசென்சி விசேஷம் டீபீசென்சி, டீபீசென்சி விசேஷம்.

91 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරු වර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට නිශ්චය යුතුයයි නියෝග කරන ලදී.

“තலைப்பு 91, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டு வருந்து செலவுக்கான ரூபா 29,86,66,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 91, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டு வருந்து செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 298,666,000, for Head 91, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 91, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන—පළාත් පාලන සේවා— මූලධන වියදම, රු. 6,16,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—உள்ளூராட்சிச் சேவைகள் —ஆக்கப்பொருட் செலவு, ரூபா 6,16,00,000

Programme 1.—Local Government Services—Capital Expenditure, Rs. 61,600,000

“91 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 6,16,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.

91 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට නිශ්චය යුතුයයි නියෝග කරන ලදී.

“தலைப்பு 91, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருட் செலவுக்கான ரூபா 6,16,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 91, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 61,600,000, for Head 91, Programme 1, Capital Expenditure be inserted in the Schedule”, put, and agreed to.

Head 91, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

92 වන ශීර්ෂය—නගර හා ග්‍රාම නිව්මණ දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන—නගර හා ග්‍රාම නිව්මණ කැමිම—පුනරාවර්තන වියදම, රු. 67,58,000

தலைப்பு 92.—நாடு, நகரமைப்புத் திட்டமிடல் துறைக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.—நாடு, நகரமைப்புத் திட்டமிடல் மேம்பாடு—மீண்டு வருந்து செலவு, ரூபா 67,58,000

HEAD 92.—DEPARTMENT OF TOWN AND COUNTRY PLANNING

Programme 1.—Promotion of Town and Country Planning—Recurrent Expenditure, Rs. 6,758,000

“92 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරු වර්තන වියදම සඳහා රු. 67,58,000 ක මුදල උප ලේඛනයට ඇතුළත් කළ යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.

92 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරු වර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට නිශ්චය යුතුයයි නියෝග කරන ලදී.

“தலைப்பு 92, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டு வருந்து செலவுக்கான ரூபா 67,58,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 92, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டு வருந்து செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 6,758,000, for Head 92, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 92, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන—නගර හා ග්‍රාම නිව්මණ කැමිම—මූලධන වියදම, රු. 1,02,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—நாடு, நகரமைப்புத் திட்டமிடல் மேம்பாடு—ஆக்கப்பொருட் செலவு, ரூபா 1,02,00,000

Programme 1.—Promotion of Town and Country Planning—Capital Expenditure, Rs. 10,200,000

“92 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,02,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.

92 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට නිශ්චය යුතුයයි නියෝග කරන ලදී.

“தலைப்பு 92, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருட் செலவுக்கான ரூபா 1,02,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 92, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

[ஈர் லேபிடென் டீபர்]

Question, "That the sum of Rs. 10,200,000, for Head 92, Programme 1, Capital Expenditure be inserted in the Schedule", put, and agreed to.

Head 92, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

92 வது தலைப்பு—பொது நிர்வாகப் பணிகளை மேம்படுத்தும் செலவுகள்

1 வது திட்டம்—பொது நிர்வாகப் பணிகளை மேம்படுத்தும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள், ரூபா 98,98,000

தலைப்பு 92.—உள்ளாட்சிச் சேவைகள் துறைக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிர்வாகப் பணிகளை மேம்படுத்தும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள், ரூபா 98,98,000

HEAD 93.—DEPARTMENT OF LOCAL GOVERNMENT SERVICES

Programme 1.—General Administration and Staff Services—Recurrent Expenditure, Rs. 9,898,000

"93 வது தலைப்பின் 1 வது திட்டம், மீண்டும் மீளும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள்" என பரிசீலனை செய்யப்பட்டுள்ளது.

93 வது தலைப்பின் 1 வது திட்டம், மீண்டும் மீளும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள், ரூபா 98,98,000

தலைப்பு 93, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டும் மீளும் செலவுக்கான ரூபா 98,98,000 அட்டவணை யிற் சேர்க்கப்படுமா" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 92, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டும் மீளும் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 9,898,000, for Head 93, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 93, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வது திட்டம்—பொது நிர்வாகப் பணிகளை மேம்படுத்தும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள், ரூபா 40,000

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிர்வாகப் பணிகளை மேம்படுத்தும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள், ரூபா 40,000

Programme 1.—General Administration and Staff Services—Capital Expenditure, Rs. 40,000

"92 வது தலைப்பின் 1 வது திட்டம், மீண்டும் மீளும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள்" என பரிசீலனை செய்யப்பட்டுள்ளது.

92 வது தலைப்பின் 1 வது திட்டம், மீண்டும் மீளும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள், ரூபா 40,000

தலைப்பு 93, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருள் செலவுக்கான ரூபா 40,000 அட்டவணையிற் சேர்க்கப்படுமா" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 93, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருள் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 40,000, for Head 93, Programme 1, Capital Expenditure be inserted in the Schedule", put, and agreed to.

Head 93, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

94 வது தலைப்பு—தேசிய வீட்டமைப்புத் துறைக்களம்

1 வது திட்டம்—பொது நிர்வாகப் பணிகளை மேம்படுத்தும் செலவுகள், மீண்டும் மீளும் செலவுகள், ரூபா 90,14,000

தலைப்பு 94.—தேசிய வீட்டமைப்புத் துறைக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிர்வாகப் பணிகளை மேம்படுத்தும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள், ரூபா 90,14,000

HEAD 94.—DEPARTMENT OF NATIONAL HOUSING

Programme 1.—General Administration, Promotion of Housing and the Enforcement of the Rent, Protection of Tenants, Ceiling on Housing Property and other Acts—Recurrent Expenditure 9,014,000

"94 வது தலைப்பின் 1 வது திட்டம், மீண்டும் மீளும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள்" என பரிசீலனை செய்யப்பட்டுள்ளது.

94 வது தலைப்பின் 1 வது திட்டம், மீண்டும் மீளும் செலவுகள்—மீண்டும் மீளும் செலவுகள், ரூபா 90,14,000

“தலைப்பு 94, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டு வரூர்ச் செலவுக்கான ரூபா 90,14,000 அட்டவண யிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 94, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டு வரூர்ச் செலவு அட்டவணயின் பகுதியாக இருக்க க் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 9,014,000, for Head 94, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 94, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வன வுடி ஸபனா—ஊரணா பரிபாலனா, திவா ஸபனா, லெகல் ஸபனா, திவா ஸபனா டேபலு டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா திவா ஸபனா திவா ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ரூ. 1,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிர்வாகமும் வீட மையின் மேம்பாடும், வாடகை, வாடகைக் குடியிருப்பாளர், வீடமையுள் சொத்துக் களின் உச்ச வரம்புச் சட்டங்கள், நிறு சட்டங் களின் விளைப்படுத்தலும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 1,00,000

Programme 1.—General Administration, Promotion of Housing and the Enforcement of the Rent, Protection of Tenants, Ceiling on Housing Property and other Acts—Capital Expenditure, Rs. 100,000

“94 வன டிபர்ட்மென் 1 வன வுடி ஸபனா, லெகல் ஸபனா ரூ. 1,00,000 ன லெகல் டிபர்ட்மென் டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ஊரணா ஸபனா.

94 வன டிபர்ட்மென் 1 வன வுடி ஸபனா, லெகல் ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா திவா ஸபனா திவா ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ஊரணா ஸபனா.

“தலைப்பு 94, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருட் செலவுக்கான ரூபா 1,00,000 அட்டவண யிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 94, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருட் செலவு அட்டவணயின் பகுதியாக இருக்க க் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 100,000, for Head 94, Programme 1, Capital Expenditure be inserted in the Schedule”, put, and agreed to.

Head 94, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

95 வன டிபர்ட்மென்—லாடா டிபர்ட்மென் டிபர்ட்மென்

1 வன வுடி ஸபனா—ஊரணா பரிபாலனா ன டிபர்ட்மென் டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ரூ. 1,90,49,000

தலைப்பு 95.—சட்டரூபங்கள் திரைக்களம் நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிர்வாகமும் பதவி யினர் சேவைகளும்—மீண்டுவரூர்ச் செலவு, ரூபா 1,90,49,000

HEAD 95.—DEPARTMENT OF BUILDINGS Programme 1.—General Administration and Staff Services—Recurrent Expenditure, Rs. 19,049, 000

“95 வன டிபர்ட்மென் 1 வன வுடி ஸபனா, லெகல் ஸபனா ரூ. 1,90,49,000 ன லெகல் டிபர்ட்மென் டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ஊரணா ஸபனா.

95 வன டிபர்ட்மென் 1 வன வுடி ஸபனா, லெகல் ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா திவா ஸபனா திவா ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ஊரணா ஸபனா.

“தலைப்பு 95, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டு வரூர்ச் செலவுக்கான ரூபா 1,90,49,000 அட்டவண யிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 95, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டு வரூர்ச் செலவு அட்டவணயின் பகுதியாக இருக்க க் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 19,049, 000, for Head 95, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule”, put, and agreed to.

Head 95, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வன வுடி ஸபனா—ஊரணா பரிபாலனா ன டிபர்ட்மென் டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ரூ. 3,60,000

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிர்வாகமும் பதவி சேவைகளும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 3,60,000

Programme 1.—General Administration and Staff Services—Capital Expenditure, Rs. 360,000

“95 வன டிபர்ட்மென் 1 வன வுடி ஸபனா, லெகல் ஸபனா ரூ. 3,60,000 ன லெகல் டிபர்ட்மென் டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ஊரணா ஸபனா.

95 வன டிபர்ட்மென் 1 வன வுடி ஸபனா, லெகல் ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா திவா ஸபனா திவா ஸபனா டிபர்ட்மென் ஸப டிபர்ட்மென் ஸபனா, ஊரணா ஸபனா.

“தலைப்பு 95, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருட் செலவுக்கான ரூபா 3,60,000 அட்டவண யிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 95, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப் பொருட் செலவு அட்டவணை யின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 360,000, for Head 95, Programme 1, Capital Expenditure be inserted in the Schedule", put, and agreed to.

Head 95, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 வன வடவ வணக—ரகசே நவ வகவகவகிடு ருரீ கிரித வ ஸ் வவர வடவடிசுது கிரிதே—விரவன விசுடி, ரூ. 41,81,58,000

நிகழ்ச்சித் திட்டம் 2.—புதிய அரசாங்கக் கட்டிடங்களின் நிரமாணமும் நிரந்தர இருத்தல் மற்றும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 41,81,58,000

Programme 2.—Construction of New Public Buildings and Permanent Improvements—Capital Expenditure, Rs. 41,81,58,000

"95 வன ருரீவசுகி 2 வன வடவ வணக, விரவன விசுடி வடிவ ரூ. 41,81,58,000 க வுடி ர வரலேவனவ வடிவன வக வுதுன வக வுதுன" வன வுரீவன விவவன வுரீன, வவ வவவ வவ.

95 வன ருரீவசுகி 2 வன வடவ வணக, விரவன விசுடி ர வரலேவனவக வகவவன வவவ வகிவ வகிவ வுதுவகி வகிவவ வகரன ருரீ.

"தலைப்பு 95, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப் பொருட் செலவுக்கான ரூபா 41,81,58,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 95, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப் பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 418,158,000, for Head 95, Programme 2, Capital Expenditure be inserted in the Schedule", put, and agreed to.

Head 95, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

3 வன வடவ வணக—ரகசே வகவகவகிடு வவன வு கிரித—வனகரவரீவன விசுடி, ரூ. 4,42,50,000

நிகழ்ச்சித் திட்டம் 3.—அரசாங்கக் கட்டிடங்களைப் பேணல்—மின்வெளியுச் செலவு, ரூபா 4,42,50,000

Programme 3.—Maintenance of Public Buildings—Recurrent Expenditure, Rs. 44,250,000

"95 வன ருரீவசுகி 3 வன வடவ வணக, வனகர வரீவன விசுடி வடிவ ரூ. 4,42,50,000 க வுடி ர வரலேவனவ வகிவவன வகிவ வுதுன" வன வுரீவன விவவன விவவன வுரீன, வவ வவவ வவ.

95 வன ருரீவசுகி 3 வன வடவ வணக, வனகர வரீவன விசுடி ர வரலேவனவகி வகவவன வகிவவன வகிவ வுதுவகி வகிவவ வகரன ருரீ.

"தலைப்பு 95, நிகழ்ச்சித் திட்டம் 3, மீண்டு வரலுச் செலவுக்கான ரூபா 4,42,50,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 95, நிகழ்ச்சித் திட்டம் 3, மீண்டு வரலுச் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 44,250,000, for Head 95, Programme 3, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 95, Programme 3, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

டி. எ. 8.25 டி, சுரீலேனேதுவ வகுரீவ வரீவன வகரன விவீவ வவவவகுரீவ வுருவனவன" வுரீன விவ.

வகர வவவ வகுரீவ வரீவன வகரவ; வுருவ ருரீவ 1981 வடிவடுவரீ 8 வன வனவருவடி.

டி. ப. 8.25 வகரீக்கு குருவின பரிசீலனை பற்றி அறிவிக்கும் பொருட்டு தலைவர் அங்கிராசனத்திலிருந்து நீங்கினார்.

குருவினது பரிசீலனை அறிவிக்கப்பட்டது; மீண்டும் கூடுவது, செவ்வாய்க்கிழமை, 8 டிசம்பர் 1981.

At 8.25 p.m., the Chairman left the Chair to report progress.

Committee report Progress; to sit again on Tuesday 8th December, 1981.

බිටර නියෝග

கடற்றொழில் கட்டளைச் சட்டம்: ஒழுங்கு

விதிகள்

FISHERIES REGULATIONS

එම. ඩින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Fisheries, I move,

“That the Puttalam Lagoon fishery Regulations 1981, made by the Minister of Fisheries under Section 33 of the Fisheries Ordinance (Chapter 212) and presented on 4th December, 1981, be approved.”

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

බිටර (විදේශ බිටර බෝට්ටු

විධිවන කිරීමේ) පනත නියෝග

கடற்றொழில் (வெளிநாட்டு மீன்பிடி வள்ளங்களை ஒழுங்குபடுத்தல்) சட்டம்: ஒழுங்கு

விதிகள்

FISHERIES (REGULATIONS OF FOREIGN FISHING BOATS) REGULATIONS

එම. ඩින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Fisheries, I move,

“That the Foreign Fishing Boats Regulations 1981, made by the Minister of Fisheries under Section 26 of the Fisheries (Regulation of Foreign Boats) Act, No. 59 of 1979, and published in the Gazette of the Democratic Socialist Republic of Sri Lanka (Extraordinary) No. 157 of 4.9.81 and presented on 4th December, 1981, be approved.”

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

ලංකා විද්‍යාත්මක සහ කාර්මික

පර්යේෂණ ආයතනය:

වාර්ෂික වාර්තාව

இலங்கை அறிவியல், கைத்தொழில் ஆராய்

வக நிறுவகம்: ஆண்டறிக்கை

CEYLON INSTITUTE OF SCIENTIFIC AND INDUSTRIAL RESEARCH: ANNUAL REPORT

එම. ඩින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Industries and Scientific Affairs, I move,

“That in terms of Section 14(3) of the Finance Act, No. 38 of 1971, the Annual Report of the Ceylon Institute of Scientific and Industrial Research, being report incorporating the Auditor-General’s observations for the year ended 31st December, 1979 which was presented on 4th December 1981, be approved.”

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

රෙගු යෝජනා: අපනයන තීරු ගාස්තු

சங்கத் தீர்மானம்: ஏற்றுமதித் தீர்வைகள்

CUSTOMS RESOLUTIONS: EXPORT DUTIES

එම. ඩින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Finance and Planning, I move.

“That this Parliament resolves under Section 10 of the Customs Ordinance (Chapter 235), that, with effect from the date on which this resolution is notified in the Gazette:

Export duties under the Customs Ordinance (Chapter 235), shall be levied and paid on the articles specified in Column 2 of the Schedule hereto at the rates set out in the corresponding entry in Column 3 of that Schedule, and that the duties so demanded and levied shall be in addition to any export duties leviable and payable on any article specified in Column 2 of that Schedule hereto, under any written law other than the Customs Ordinance.

SCHEDULE

Heading No. (1)	Tariff Heading (2)	Rate of duty (3)	S.I.T.O. Revised No. (4)	Unit of quantity (5)
03.02	Fish dried, salted or in brine, smoked fish, whether or not cooked before or during the smoking process—			
	A. Fish dried, salted or in brine :			
	(i) Shark fins and fish maws, proved to the satisfaction of the Principal Collector of Customs to have been imported, processed in Sri Lanka and re-exported	.. Free	.. 035.03	.. kg.
	(ii) Other	.. 5%	.. 035.05	.. kg.
	B. Other	.. 5%	.. 035.03	.. kg.
23.04	Oil-cake and other residues (except dregs) resulting from the extraction of vegetable oils—			
	A. Coconut Poona	.. Rs. 500 per Metric ton	081.37	.. M. Ton
	B. Other	.. Free	.. 081.37	.. M. Ton
57.04	Other vegetable textile fibres raw or processed but not spun : waste of such fibres (including pulled or garnetted rags or ropes)—			
	A. Kital Fibre	.. Free	.. 265.8	.. kgs.
	B. Coir Fibre—Bristle	.. 15% of FOB value	265.9.1	.. kgs.
	C. Coir Fibre—Mattress :			
	(i) Mattress fibre, bales	.. Free	.. 265.9.2	.. kgs.
	(ii) Mattress fibre, twisted	.. Free	.. 265.9.3	.. kgs.
	D. Kapok Fibre prepared for textile spinning	.. Free	.. 265.9.4	.. kgs.
	E. Other	.. Free	.. 265.9.0	.. kgs.

ප්‍රශ්නය විමසන ලදීත්, සහායවීමේ විය.

ඒවා විමසීමටද එහිදී කොටසක් ලබා දෙනු ලැබුවේය.

Question put, and agreed to.

මම. ඩින්සන් වි ජයවර්ධන මහතා

(කි.පු. ආර්. ඩින්සන් වි ජයවර්ධන)

(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Finance and Planning, I move.

"That this Parliament resolves under Section 10 of the Customs Ordinance (Chapter 235), that, with effect from the date on which this resolution is notified in the Gazette :

Export duties under the Customs Ordinance (Chapter 235), shall be levied and paid on the article specified in Column I of the Schedule hereto at the rates set out in the corresponding entry in Column II of that Schedule, and that the duties so demanded and levied shall be in addition to any export duties leviable and payable on any article specified in Column II of that Schedule hereto, under any written law other than the Customs Ordinance.

SCHEDULE

Column I
ArticlesColumn II
Rate:
Rs. c.

09.02—TEA

A. 100% Sri Lanka Tea :

I. Instant Tea	13.50 per kg.
II. Green Tea	8.00 per kg.
III. Tea packed in inner wrapper of paper or aluminium foil—	
(a) With outer wrapper or polythene bag and having a label printed thereon	}
(b) Enclosed in a canister	
(c) Enclosed in a paper board carton	
(d) Enclosed in a wooden box	
(e) Enclosed in a mat basket	

The outer wrapper, canister, carton or outer cover in which the tea packed in an inner wrapper is enclosed shall be marked clearly with the words "Pure Ceylon Tea packed in Sri Lanka (Ceylon)".

The Net weight of tea in a packet shall not exceed 1 kilogramme or the equivalent in pounds thereof.

(i) 500 grammes and below or the equivalent in pounds thereof	6.50 per kg.
(ii) Other	6.50 per kg.

IV. Tea in a Bag of filter paper or filter cloth, containing tea which is prepared for consumption by the immersion of the bag in water.

If the tea bag is enclosed in an outer cover, the words "Pure Ceylon Tea packed in Sri Lanka (Ceylon)" shall be marked clearly on that outer cover. If the tea bags are packed in a carton, the number of bags in the carton and the Net Weight of the tea in each bag shall be stated on the outside of the carton in addition to the words "Pure Ceylon Tea packed in Sri Lanka (Ceylon)."

1.00 per kg.

The Net Weight of tea in a bag shall not exceed 4 (four) grammes or the equivalent in ounces thereof.

Where the Net Weight of tea exceeds 4 (four) grammes, a certificate from the Sri Lanka Tea Board will be required to grant this rate of duty.

V. Tea in Bulk	8.00 per kg.
VI. Tea not elsewhere specified	8.00 per kg.
VII. Tea not weighing more than 3 (three) kilogrammes as baggage of a passenger leaving Sri Lanka	Free

B. Imported foreign tea blended with Sri Lanka Tea—Duty will be payable at the appropriate rates shown above on the content of Sri Lanka Tea in the blend. Packets, canisters, cartons, teabags or other retail containers containing such blended tea shall have the contents of Sri Lanka Tea expressed as a percentage of the total content of tea clearly stated on such retail containers and shall conform to the regulations framed under the Sri Lanka Tea Board Law. No. 14 of 1975.

When blended tea is exported in bulk, the content of Sri Lanka Tea in the blend, expressed as a percentage of the total content of tea, shall be clearly stated on the outside of the tea chest or other form of bulk package.

C. Imported Foreign Tea—If the packets, canisters, cartons, tea bags or other retail containers contain only imported tea, the outer cover of such retail containers shall carry the legend "Imported Tea packed in Sri Lanka (Ceylon)", and shall conform to the regulations framed under the Sri Lanka Tea Board Law, No. 14 of 1975 } Free
 When blended tea exported in bulk contains only imported tea, the chest or any other form of bulk package containing such tea shall carry the words "Imported Tea blended in Sri Lanka (Ceylon)". }

Note.—The Principal Collector of Customs shall have the right, in consultation with the Sri Lanka Tea Board* to reject any tea which in his opinion, will adversely affect the image of Sri Lanka Tea abroad."

புல்தக விசென டீனீ, ஸக ஸலிசெ விச.
 விசு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

கூடா பதன: தியேரெ
 விளையாட்டுகள் சட்டம்: ஓழுங்கு விதிகள்
SPORTS LAW: REGULATION

එම. වින්සන්ට් පෙරේරා මහතා
 (திரு. எம். வின்சன்ற் பெரேரா)
 (Mr. M. Vincent Perera)
 I move,

"That the Regulation made by the Minister of Parliamentary Affairs and Sports under Section 41 of the Sports Law, No. 25 of 1973, and published in the Gazette Extraordinary No. 107/16 of 19.11.81 prestented on 4th December, 1981, be approved."

Five Hundred Thousand (Rs. 2,500,000) as specified in the incorporation order under Section 2 of the said Act published in the Gazette Extraordinary No. 14,796 of April 4, 1968, which was increased to Rupees Fifty Two Million (Rs. 52,000,000) by a resolution on the 5th August, 1975, by now in reased to Rupees Seventy Five Million (Rs. 75,000,000))."

புல்தக விசென டீனீ, ஸக ஸலிசெ விச.
 விசு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

கட்டுவலி
 ஒத்திவைப்பு
ADJOURNMENT

එම. වින්සන්ට් පෙරේරා මහතා
 (திரு. எம். வின்சன்ற் பெரேரா)
 (Mr. M. Vincent Perera)
 I move,
 "That the Parliament do now adjourn."

புல்தக விசென டீனீ, ஸக ஸலிசெ விச.
 விசு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

ரூஸ் கார்த்திக திதித
 ஸ்ஃபா பதன: யேர்வை
 அரசு கைத்தொழில் கூட்டுத்தாபனச் சட்டம்:
 தீர்மானம்

STATE INDUSTRIAL CORPORATIONS ACT: RESOLUTION

එම. වින්සන්ට් පෙරේරා මහතා
 (திரு. எம். வின்சன்ற் பெரேரா)
 (Mr. M. Vincent Perera)

On behalf of the Minister of Lands and Land Development and Minister of Mahaweli Development, I move,

"That in terms of Section 23(2) of the State Industrial Corporations Act, No. 49 of 1957, this Parliament resolves that the Initial Capital of the State Timber Corporation amounting to Rupees Two Million

பார்லிமென்තුடி 30 ஏறுதுடி
 ஈ. ஸ. 8.28 0 1981 நைவூலை 24
 வன தின ஸக, ஸலிசெ விசு, 1981
 டேவூலை 8 வன தினவூலே, ஈ. ஸ.
 9.30 வன நைவூ கல் 6:00.

டி. ப. 8.28 க்கு, பாராளுமன்றம்
 அதனது 1981 நொவம்பர் 24 ஆற்
 தேதிய தீர்மானத்திற்கிணங்க, 1981
 டிசம்பர் 8, செவ்வாய்க்கிழமை 9.30
 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 8.28 P.M. until 9.30 A.M. Tuesday, 8th December, 1981, pursuant to the Resolution of the Parliament of 24th November 1981.

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

WRITTEN ANSWERS TO QUESTIONS

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යා මහාචාර්යවරයා

போரதனைப் பல்கலைக்கழக உயிர் இரசாயனவியற் பேராசிரியர்

PROFESSOR OF BIO-CHEMISTRY, PERADENIYA UNIVERSITY

570/81

එම්. සිවසිඨම්පරම් මහතා (නල්ලූර්)

(திரு. எம். சிவசிதம்பரம்—நல்லூர்)

(Mr. M. Sivasithamparam—Nallur)

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා ගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යා මහාචාර්ය වරයකු තෝරාගැනීම පිණිස 1981 මාර්තු 16 වැනිදා සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලැබුවේද? (ආ) මේ සම්මුඛ පරීක්ෂණයේදී තෝරා ගනු ලැබුවේ කවරකුද? (ඉ) තෝරා ගැනීම කළ මණ්ඩලයේ සාමාජිකයෝ කවරහුද? (ඊ) එක් එක් අපේක්ෂකයාගේ සංකීර්ණ ජීවිත විස්තර එතුමා සභාගත කරනවාද?

பிரதி உயர்மலி அமைச்சரைக் கேட்ட வினா : (அ) போரதனைப் பல்கலைக்கழகத்தில் உயிர் இரசாயனவியற் பேராசிரியர் ஒருவரைத் தெரிவுசெய்யும் பொருட்டு 1981 மார்ச் 16 இல் நேர்முகப் பரீட்சை ஒன்று நிகழ்ந்ததா? (ஆ) இப் பரீட்சையில் தெரிவுசெய்யப்பட்டவர் யார்? (இ) தெரிவுசெய்த சபையின் உறுப்பினர் யார்? (ஈ) ஒவ்வொரு பரீட்சார்த்தியினரும் சரிதக்கூற்றை (curriculum vitae) அவர் சமர்ப்பிப்பாரா?

asked the Deputy Minister of Higher Education: (a) Was an interview held on the 16th of March, 1981, for the selection of a Professor of Bio-Chemistry in the University of Peradeniya? (a) Who was selected at this interview? (c) Who were the members of the body that made the selection? (d) Will he table the curriculum vitae of each of the candidates?

එ. එම්. ආර්. බී. අත්නායක මහතා (නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිතුමා) (திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயகம்—உயர் கல்விப் பிரதி அமைச்சர்)

(Mr. A. M. R. B. Attanayake—Deputy Minister of Higher Education)

(අ) ඔබ්. (ආ) මේ සම්මුඛ පරීක්ෂණයේදී ආචාර්ය පී. ඒ. ජේ. පෙරේරා මහතා තෝරාගනු ලැබීය. (ඉ) තෝරාගැනීම කළ මණ්ඩලය පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත විය : උපකුලපති මහාචාර්ය බී. එල්. පණ්ඩිතරත්න මහතා, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආර්. ජී. පානලේ කිකේ මහතා, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එච්. ඩබ්ලිව්. ඩයස් මහතා, ව්‍යාධි විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය පී. ඊ. තෙත්තකෝන් මහතා, ක්ෂුද්‍ර ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය එස්. එන්. අර්සකුලරත්න මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කරන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජී. ටී. ඩබ්ලිව්. දර මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කරන ලද අචාර්ය එම්. එස්. එම්. ජිප්පාඩි මහතා, විශ්ව විද්‍යාල පාලන සභාවේ සාමාජිකයන් වන ආචාර්ය ඒ. එස්. ඉස්මායිල් හා ආචාර්ය කේ. බී. සංසක්කාර යන මහතන්. (ඊ) ඔබ්. උපලේඛන සභාගත කරමි.

(அ) ஆம். (ஆ) கலாநிதி. பி. ஏ. ஜே. பெரேரா அவர்கள் இந்த நேர்முகப் பரீட்சையின்போது தெரிவு செய்யப்பட்டார். (இ) தெரிவு சபை கீழ்வரும் அங்கத்தவர்களைக் கொண்டுள்ளது : பேராசிரியர்—பி. எல். பண்டிதரத்ன—ஆணைவேந்தர்; பேராசிரியர்—ஆர். ஜி. பானபொக்கே—பிரதானிபதி, மருத்துவப் பிரிவும்; பேராசிரியர்—எச். டபிள்யூ. டயஸ்—பிரதானிபதி, விஞ்ஞானப்பிரிவும்; பேராசிரியர்—ஜி. ஈ. தென்னகோன்—நோய்க்குண ஆய்வுத்துறைத் தலைவர்; பேராசிரியர்—எஸ். என். அரகருலரத்ன—ஆணையிரியல் துறைத் தலைவர்; பேராசிரியர்—ஸ்ரீராம்லி விஜேசந்திர—கொழும்பு பல்கலைக்கழக ஆணைவேந்தர், பல்கலைக்கழக மாணியங்கள் ஆணைக்குழுவினால் நியமிக்கப்பட்டவர்; கலாநிதி. எம். எஸ். எம். ரிபாய்—பல்கலைக்கழக மாணியங்கள் ஆணைக்

[பி. එම්. ආර්. ඩී. අත්තනායක මහතා]
 குழுவினால் நியமனம் செய்யப்பட்டவர்; கலா
 நிதி. எம். எஸ். இஸ்மாயில், கலாநிதி. கே. பி.
 சங்கக்காரா—பல்கலைக் குழு உறுப்பினர்கள்.
 (ஈ) ஆம், அட்டவணைகள் சமர்ப்பிக்கப்பட்டுள்ளன.*

(a) Yes. (b) Dr. P. A. J. Perera was selected at this interview. (c) The Selection Board consisted of the following members:

- Prof. B. L. Panditharatne, Vice Chancellor;
- Prof. R. G. Panabokke, Dean, Faculty of Medicine;
- Prof. H. W. Dias, Dean, Faculty of Science;
- Prof. G. E. Tennekoon, Head, Department of Pathology;
- Prof. S. N. Arsecularatne, Head, Department of Microbiology;
- Prof. Stanley Wijesundera, Vice Chancellor of the University of Colombo, nominee of the University Grants Commission;
- Dr. M. S. M. Refai, nominee of the University Grants Commission;
- Dr. A. S. Ismail and Dr. K. B. Sangakkara, Members of the University Council;

(d) Yes, schedules are tabled.*

பேர்டெனியா විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යා සහකාර කවිකාලාපීයවරයා
 போரதனீப் பல்கலைக்கழக உயிர் இரசாயனவியல் உதவி விரிவுரையாளர்

ASSISTANT LECTURER IN BIOCHEMISTRY,
 PERADENIYA UNIVERSITY

572/81

එම්. සිවසිත්ඵපරම් මහතා
 (திரு. எம். சிவசிதம்பரம்)
 (Mr. M. Sivasithamparam)

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා
 ගෝත් ඇසු ප්‍රශ්නය: (අ) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යා සහකාර කවිකාලාපීය තනතුර සඳහා 1980 ඔක්තෝබර් 22 දිනදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලැබුවේද? (ආ) මේ තනතුර සඳහා තෝරාගනු ලැබුවේ කවරකුද? (ඉ) තෝරා ගැනීම කළ මණ්ඩලයේ සාමා

ජිකයෝ කවරහුද? (ඊ) එක් එක් අපේක්ෂකයාගේ සංකීර්ණ ජීවිත විස්තරයක් එතුමා සහාගත කරන්නේද?

பிரதி உயர்கல்வி அமைச்சரைக் கேட்ட வினா:
 (அ) 1980 ஒக்டோபர் 22 இல் பேராதனீப் பல்கலைக்கழகத்தில் உயிர் இரசாயனவியல் உதவி விரிவுரையாளர் பதவிக்கு தேர்வுகப் பரிட்சையொன்று நடைபெற்றதா? (ஆ) இப் பதவிக்குத் தெரிவு செய்யப்பட்டவர் யார்? (இ) தெரிவு திகழ்த்திய குழு அங்கத்தவர்கள் யார்? (ஈ) ஒவ்வொரு பரிட்சார்த்தியின் தகவலை விபரங்களைச் சபையில் சமர்ப்பிப்பாரா?

asked the Deputy Minister of Higher Education: (a) Was an interview held for the post of Assistant Lecturer in Bio-Chemistry in the University of Peradeniya on the 22nd of October, 1980? (b) Who was selected for this post? (c) Who were the members of the body that did the selection? (d) Will he table the curriculum vitae of each of the candidates?

பி. එම්. ආර්. ඩී. අත්තනායක මහතා
 (திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க)
 (Mr. A. M. R. B. Attanayake)

(අ) ඔව්. (ආ) මේ තනතුර සඳහා ඒ. එල්. ආර්. විජේසිංහ මොහමය හා ජී. සමරවීර මහතා තෝරාගනු ලැබූහ. (ඉ) තෝරාගැනීම කළ මණ්ඩලය පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත විය: උප කුලපති මහාචාර්ය ඩී. එල්. පණ්ඩිත රත්න මහතා, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආර්. ජී. පානබේකේ මහතා, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එච්. ඩබ්ලිව්. ඩයස් මහතා, ක්ෂුද්‍ර ජෛව විද්‍යා අධ්‍යාපන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය එස්. එන්. අර්ඝකුල රත්න මහතා, ජෛව රසායන විද්‍යා අධ්‍යාපන අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය පී. ඒ. ජේ. පෙරේරා, මහතා, විශ්වවිද්‍යාල පාලක සභාවේ සාමාජිකයින් වන ආචාර්ය ඩී. ඩී. ඩර්මසේන සහ අචාර්ය කේ. ඩී. සංඝකීකාර යන මහතන්. (ඊ) ඔව්. උප ලේඛන සහාගත කරමි.*

(அ) ஆம். (ஆ) செல்வி ஜி. எஸ். ஆர். விஜே சிங்காராம், திரு. பி. சமரவிரவும் தெரிவு செய்யப்பட்டுள்ளார்கள். (இ) தெரிவுச் சபை கீழ் வருவோரைக் கொண்டிருந்தது: போரதனீப்

*හැන්සඩ් කාර්යාලයේ ඇත.
 *ஹன்சார்ட் அலுவலகத்தில் வைக்கப்பட்டுள்ளது.
 * Filed in Hansard Office

யர்—பி. எல். பண்டிதரத்ன—துணைவேந்தர் ;
 பேராசிரியர்—ஆர். ஜி. பானபொக்கே—மருத்
 துவத் துறை பீடாதிபதி ; பேராசிரியர்—எச்.
 டபிள்யூ. டயஸ்—விஞ்ஞானத்துறை பீடாதி
 பதி ; பேராசிரியர்—எஸ். என். அரசகூல
 ரத்ன—துண்ணுயிரியல் துறை, தலைவர் ; கலா
 நிதி—பி. ஏ. ஜே. பெரேரா—உயிரியல் இரசா
 யனத்துறை தலைவர் ; கலாநிதி—பி. ம. தர்ம
 சேன, கலாநிதி. கே. பி. சங்கக்கார—பல்கலைக்
 கழகக்குழு உறுப்பினர்கள், (இ) ஆம். அட்ட
 வணிகள் சமர்ப்பிக்கப்பட்டுள்ளன.*

(a) Yes. (b) Miss G. L. R. Wijesinghe and Mr. P. Samaraweera were selected. (c) The Selection Board consisted of :

Prof. B. L. Panditharatne, Vice Chancellor ;

Prof. R. G. Panabokke, Dean, Faculty of Medicine ;
 Prof. H. W. Dias, Dean, Faculty of Science ;

Prof. S. N. Arsecularatne, Head, Department of Microbiology ;

Dr. P. A. J. Perera, Head, Department of Biochemistry ;

Dr. B. D. Dharmasna and Dr. K. B. Sangakkara—Members of the University Council.

(d) Yes, the schedules are tabled.*

* உள் விவரம் கீழ்க்கண்டவாறு.

—ஹன்சார்ட் அலுவலகத்தில் வைக்கப்பட்டுள்ள.

* Filed in Hansard Office.

பரந்தன் ரසாயனிக டிரவ் ஃபர்ம்ஸ் லிமிடெட் : டிரெக்ஷனர்கள் ஃபர் ஃபர்ம்கள்
பிளேன்

பரந்தன் இரசாயனக் கூட்டுத்தாபனம் : இயக்குநர், ஊழியர்

PARANTHAN CHEMICALS CORPORATION : DIRECTORS AND EMPLOYEES

516/81

கா. பி. ரத்னசிங்கம் (கமிஷன்)

(திரு. கா. பொ. இரத்தினம்—ஊர்காவற்றுறை)

(Mr. K. P. Ratnam—Kayts)

கீழ்க்கண்டவாறு விவரம் காட்டி கமிஷன் அலுவலகத்தில் (அ) பரந்தன் இரசாயனக் கூட்டுத்தாபனத்தில் பணியாற்றும் ஊழியர்களைப் பற்றிய பின்வரும் விபரங்களை அவர் கூறுவாரா : (1) நிரந்தரமற்ற ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கை (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கை (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கை ; (ii) நிரந்தர ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கை, (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கை (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கை ; (iii) (1) மாத அடிப்படையில் சம்பளம் அல்லது திரட்டிய சம்பளம் 800 ரூபாய்க்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கை

கமிஷன் அலுவலகத்தில் (அ) பரந்தன் இரசாயனக் கூட்டுத்தாபனத்தில் பணியாற்றும் ஊழியர்களைப் பற்றிய பின்வரும் விபரங்களை அவர் கூறுவாரா : (1) நிரந்தரமற்ற ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கை (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கை (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கை ; (ii) நிரந்தர ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கை, (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கை (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கை ; (iii) (1) மாத அடிப்படையில் சம்பளம் அல்லது திரட்டிய சம்பளம் 800 ரூபாய்க்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கை

[மா. பொ. ஓரன்' தினை மொழி]

பையும் இவர்களில் (2) சிங்கள ஊழியர்களின் எண்ணிக்கை, (3) தமிழ் ஊழியர்களின் எண்ணிக்கை (4) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கை? (ஆ) இந்தக் கூட்டுத்தாபன (i) இயக்குநர்களின் பெயரையும், முகவரியையும் (ii) அவர்கள் ஒவ்வொருவரும் பெறும் ஊதியத்தையும் அவர் கூறுவாரா? (இ) அன்றேல் என்?

asked the Minister of Industries and Scientific Affairs: Will he state—
 (a) the following particulars about the employees in the Paranthan Chemicals Corporation: (i) out of the non-permanent employees the number of (1) Sinhalese (2) Tamils (3) Muslims; (ii) out of the permanent employees the number of (1) Sinhala (2) Tamils (3) Muslims; (iii) (1) the number of employees in receipt of a monthly basic salary or consolidated salary of over Rs. 800 and out of these employees the number of (2) Sinhalese (3) Tamils (4) Muslims? (b) (i) the names and addresses of the Directors of this Corporation; and (ii) the remuneration each receives? (c) If not, why?

மிசீர் கேந்தி மொழி (கட்டுத்தாபன ஹாமிலிங் கம்பெனி)

(திரு. சிறில் மத்திவ)

(Mr. Cyril Mathew—Minister of Industries & Scientific Affairs)

(a) (i) பீரெ நொபென் சேவக க-மொப—

- (1) சி-மொ 242
- (2) தேமெ 77
- (3) (3) இசீரெ 242

(ii) பீரெ சேவக க-மொப

- (1) சி-மொ 47
- (2) தேமெ 392
- (3) இசீரெ 02

(iii) (1) ரூ. 800 டி வரில் மாதிக இலக வுட்பகன் ஹாமிலிங் கம்பெனி வுட்பகன் லொ சேவகமென் க-மொப : 53

- (2) சி-மொ 03
- (3) தேமெ 50
- (4) இசீரெ 242

(b) (i) ஹொமென்சென் ஹாமிலிங் கம்பெனி—

- (1) சி. பி. ஹெ. ஹென்சென் ஹாமிலிங் கம்பெனி ... 'ஹொமென்' ஹென்சென், ஹொமென், ஹொமென்.
- (2) ஹொமென் ஹென். ஹென். பி. ஹென்சென். ஹென்சென் ஹொமென் ... 86, ஹொமென் ஹென்சென், ஹொமென் 3.
- (3) ஹென். சி. பி. ஹென்சென் ஹொமென் ... 21, ஹொமென் ஹொமென், ஹொமென் 8.
- (4) ஹொமென் ஹென். ஹென். பி. ஹொமென் ஹொமென் ... 30/ஹென், ஹொமென் ஹொமென், ஹொமென் ஹொமென்
- (5) ஹென். ஹென்சென்-ஹென் ஹொமென் ... 23/ஹென், ஹொமென் ஹொமென், ஹொமென் 3.
- (6) ஹென். ஹென்சென் ஹொமென் ... ஹொமென் ஹொமென் ஹொமென் ஹொமென், ஹொமென் ஹொமென் ஹொமென் 7.

(ii) ஹென் ஹென் ஹொமென் ஹொமென்—

ஹொ	ஹொமென்	ஹொமென்
(1) சி. பி. ஹெ. ஹென்சென் ஹொமென் ...	ஹொமென்/ஹொமென் ஹொமென்	ஹொமென் ஹொமென் ரூ. 2,500 ஹொமென் ஹொமென் ரூ. 700 ஹொமென் ஹொமென் ஹொமென்
(2) ஹொமென் ஹென். ஹென். பி. ஹென்சென். ஹென்சென் ஹொமென்	ஹொமென்	ஹொமென் ஹொமென் ஹொமென் ஹொமென் ஹொமென் ஹொமென் ஹொமென் ஹொமென்

செ. சி. ஓசூர் மனை	... டீமாண்ட்	... கண்காணிப்பு டீமாண்ட்	... ஒன்றரை லட்சம் ரூ. 100 லட்சம்
(4) மொலிப்டீன் சே. ஷீ. பி. டிரைவரின் மனை	... டீமாண்ட்	... கண்காணிப்பு டீமாண்ட்	... ஒன்றரை லட்சம் ரூ. 100 லட்சம்
(5) ஷீ. மனேசுபிரமணி மனை	... டீமாண்ட்	... கண்காணிப்பு டீமாண்ட்	... ஒன்றரை லட்சம் ரூ. 100 லட்சம்
(6) சி. பீரமன் மனை	... துரித டீமாண்ட் (ஈர்ம கார்டு)	... கண்காணிப்பு டீமாண்ட்	... 500 க்குமே மேலாக ரூ. 250

(ஊ) புகை குறைப்பு.

(அ) (i) திரைப்படம் தயாரிப்பதில் உள்ளனிகளை :

(1) சிங்கனவர்	..	—	இல்லை
(2) தமிழர்	..	—	77
(3) முஸ்லிம்	..	—	இல்லை

(ii) திரைப்பட தயாரிப்பதில் உள்ளனிகளை :

(1) சிங்கனவர்	..	—	47
(2) தமிழர்	..	—	392
(3) முஸ்லிம்	..	—	02

(iii) மாத அடிப்படையில் சம்பளம் அல்லது திரைப்பட சம்பளம் ரூபா 800 க்கு மேல் பெறும் தயாரிப்பதில் உள்ளனிகளை :—83

(1) சிங்கனவர்	..	—	03
(2) தமிழர்	..	—	50
(3) முஸ்லிம்	..	—	இல்லை

(ஆ) (i) இயக்குனர்களின் பெயரும் முகவரியும் :

பெயர் முகவரி

(1) திரு. எம். வை. அபயவர்தன	..	வாசனா, பெரும, மாநகரம், மாநகரம்
(2) பேராசிரியர் என். என். வை. பிள்ளை. பெரேரா	..	86, பாடசாலை ஒழுங்கமை, கொள்ளப்பிட்டி
(3) திரு. என். எச். எஸ். குணதிலகம்	..	இல. 21, பாரக் அவெனியூ, கொள்ளப்பிட்டி
(4) பேராசிரியர் கே. பி. ஆரியரத்தன	..	38, அ, கண்டவக வீதி, நாகர்கோட்டை
(5) திரு. கே. கணேசலிங்கம்	..	23, சார்ன்ஸ் பிளேஸ், கொள்ளப்பிட்டி
(6) திரு. பி. ஜயரத்தன	..	கைத்தொழில் விஞ்ஞான அமைச்சு, பிளவர் வீதி, கொழும்பு 07

(ii) பெறும் ஊதியம் :

பெயர் பதவி ஊதியம்

(1) திரு. எம். வை. அபயவர்தன	..	தலைவர் நிரவாக இயக்குநர்	மாதம் ரூபா 2,500 ; விருந்து பசார்ப்படி மாதம் ரூபா 700; அரசாங்கம் அங்கீகரிக்கின்ற படிக்கள்
(2) பேராசிரியர் கே. கே. வை. பிள்ளை. பெரேரா	..	இயக்குநர்	வருகை தரும் ஒவ்வொரு சபைக் கூட்டத்திற்கும் ரூபா 100
(3) கே. எச். எஸ். குணதிலகம்	..	இயக்குநர்	வருகை தரும் ஒவ்வொரு சபைக் கூட்டத்திற்கும் ரூபா 100

[சென்னை கல்வி கழகம்]

- (4) பேராசிரியர் சி. வி. பி. ஆரியரத்தன .. இயக்குநர் .. வருகை தரும் ஒவ்வொரு சபைக் கூட்டத்திற்கும் ரூபா 100
- (5) திரு. வி. சுணைசலிங்கம் .. இயக்குநர் .. வருகை தரும் ஒவ்வொரு கூட்டத்திற்கும் ரூபா 100
- (6) திரு. பி. ஜயரத்தன .. வேலை செய்யும் மாதாந்தச் சம்பளம் ரூபா 500
இயக்குநர் .. விருந்துபசாரப்படி ரூபா 250 ம் (மாதாந்தம்)

(இ) எழாது

(a) (i) Number of Non-Permanent Employees :—

- (1) Sinhalese .. Nil
(2) Tamils .. 77
(3) Muslims .. Nil

(ii) Number of Permanent Employees :—

- (1) Sinhalese .. 47
(2) Tamils .. 392
(3) Muslims .. 02

(iii) Number of employees in receipt of a monthly basic salary or consolidated salary of over Rs. 800 :— 53

- (1) Sinhalese .. 03
(2) Tamils .. 50
(3) Muslims .. Nil

(b) (i) Names and addresses of the Directors :—

Name	Address
(1) Mr. M. Y. Abeywardena	.. "Vasana", Beragama, Makadura, Matara
(2) Prof. K. K. Y. W. Perera	.. 86, School Lane, Colombo 3
(3) Mr. K. H. S. Gunatillake	.. 21, Park Avenue, Colombo 8
(4) Prof. J. K. P. Ariyaratne	.. 39/A, Kandawatta Road, Nugegoda
(5) Mr. K. Ganeshalingam	.. 23A, Charles Place, Colombo 3
(6) Mr. B. Jayaratne	.. Ministry of Industries and Scientific Affairs Flower Road, Colombo 7

(b) (ii) Remuneration each receives :—

Name	Designation	Remuneration
1. Mr. M. Y. Abeywardena	.. Chairman/Managing Director	Salary Rs. 2,500 p.m. Entertainment allowance Rs. 700 p.m. and Government Approved Allowances
2. Prof. K. K. Y. W. Perera	.. Director	.. Rs. 100 for each Board Meeting attended
3. Mr. K. H. S. Gunatillake	.. Director	.. Rs. 100 for each Board Meeting attended
4. Prof. J. K. P. Ariyaratne	.. Director	.. Rs. 100 for each Board Meeting Attended
5. Mr. K. Ganeshalingam	.. Director	.. Rs. 100 for each Board Meeting attended
6. Mr. B. Jayaratne	.. Working Director (Part-time)	Salary Rs. 500 p.m. Entertainment allowance Rs. 250 p.m.

(c) Does not arise

කන්කසන්තුරේ සීමෙන්ති කම්හල : අධ්‍යක්ෂවරුන් සහ සේවකයන්

காங்கேசன் சீமெந்துத் தொழிற்சாலை : இயக்குநர், ஊழியர்

KANKESAN CEMENT WORKS : DIRECTORS AND EMPLOYEES

517/81

කා. පො. ඉරත්තිනම් මහතා

(திரு. கா. பொ. இரத்தினம்)

(Mr. K. P. Ratnam)

කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) කන්කසන්තුරේ සීමෙන්ති කර්මාන්ත ශාලාවේ සේවකයින් සම්බන්ධයෙන් පහත සඳහන් විස්තර, එනම්—(i) ස්ථිර නොවන සේවකයින් අතරින් (1) සිංහල සේවකයින් සංඛ්‍යාව; (2) දෙමළ සේවකයින් සංඛ්‍යාව; (3) මුස්ලිම් සේවකයින් සංඛ්‍යාව; (ii) ස්ථිර සේවකයින් අතරින්—(1) සිංහල සේවකයින් සංඛ්‍යාව; (2) දෙමළ සේවකයින් සංඛ්‍යාව; (3) මුස්ලිම් සේවකයින් සංඛ්‍යාව; (iii) (1) රු. 800 ට වැඩි මාසික මූලික වැටුපක් හෝ ඒකාබද්ධ වැටුපක් ලබන සේවකයින් සංඛ්‍යාව හා ඒ අය අතුරින්—(2) සිංහල සේවකයින් සංඛ්‍යාව; (3) දෙමළ සේවකයින් සංඛ්‍යාව; (4) මුස්ලිම් සේවකයින් සංඛ්‍යාව (ආ) (i) ලංකා සීමෙන්ති සංයුක්ත මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හා ලිපිනයන්; (ii) ඒ එක් එක් අය ලබන පාරිශ්‍රමිකය; එතුමා සඳහන් කරන්නේද? (ඉ) සඳහන් නොකරන්නේ නම්, ඒ මන්ද?

கைத்தொழில், விஞ்ஞான அலுவலர்கள் அமைச்சரைக் கேட்ட வினா : (அ) காங்கேசன் சீமெந்துத் தொழிற்சாலையில் பணியாற்றும் ஊழியர்களைப் பற்றிய பின்வரும் விபரங்களை அவர் கூறுவாரா : (i) நிரந்தரமற்ற ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கை (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கை (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கை ; (ii) நிரந்தர ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கை, (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கை (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கை ; (iii) (1) மாத அடிப்படைச் சம்பளம் அல்லது நிரட்டிய சம்பளம் 800 ரூபாய்க்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கை இவர்களில் (2) சிங்கள ஊழியர்களின் எண்ணிக்கை (3) தமிழ் ஊழியர்களின் எண்ணிக்கை (4) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கை ? (ஆ) இலங்கைச் சீமெந்துத் கூட்டுத்தாபன (i) இயக்குநர்களின் பெயரையும், முகவரியையும் (ii) அவர்கள் ஒவ்வொருவரும் பெறும் ஊதியத்தையும் அவர் கூறுவாரா ? (இ) அன்றேல் ஏன் ?

asked the Minister of Industries and Scientific Affairs : Will he state—
(a) the following particulars about the employees in the Kankesan Cement Works : (i) out of the non-permanent employees the number of (1) Sinhalese (2) Tamils (3) Muslims ; (ii) out of the permanent employees the number of (1) Sinhalese (2) Tamils (3) Muslims ; (iii) (1) the number of employees in receipt of a monthly basic salary or consolidated salary of over Rs. 800 and out of these employees the number of (2) Sinhalese (3) Tamils (4) Muslims ? (b) (1) the names and addresses of the Directors of the Ceylon Cement Corporation ; and (ii) the remuneration each receives ? (c) If not, why ?

- (iii) (1) மாத அடிப்படையில் சம்பளம் அல்லது திராபடி சம்பளம் ரூபா 800 க்கு மேல் பெறும் ஊழியர்கள் எண்ணிக்கை :—
- | | |
|---------------|----|
| (2) சிங்களவர் | 05 |
| (3) தமிழர் | 79 |
| (4) முஸ்லிம் | 01 |

(ஆ) (ii) இயக்குநர்களின் பெயரும் முகவரியும் :—

பெயர்	முகவரி
(1) திரு. ஏ. டபிள்யூ. சோமரத்ன	997/1, கோட்டை வீதி, வெலிகட, றூரிகிய.
(2) திரு. கே. எஸ். பி. குணவர்தன	171 ஏ, நியு புல்லர்ஸ் வீதி, கொழும்பு 4.
(3) பேராசிரியர் சி. எஸ். வி. ஜயதிலக்க	சி/43, பழைய கலகா வீதி, பேராதனை.
(4) திரு. ஏ. ஏ. டி. எம். எம். அமரதுங்க	இயந்திர அமைப்புக்கலை இலாகா, பேராதனை.
(5) திரு. எம். ஏ. சண்முகம்	இல. 3, புல்லர்ஸ் ஓழுங்கை, கொழும்பு 7.
(6) திரு. பி. ஏ. சில்வா	இல. 4, பகத்தல வீதி, கொழும்பு 7.
(7) திரு. எம். வி. மென்டிஸ்	இல. 83/6, பெப்லியான வீதி, தெலிவலை.

(ii) ஒவ்வொருவரும் பெறும் ஊதியம் :—

பெயர்	பதவி	ஊதியம்
(1) திரு. ஏ. டபிள்யூ. சோமரத்ன	தலைவர் / திரிவாக இயக்குநர்.	மாதாந்தச் சம்பளம் ரூபா 3,000/— விருந்துபசாரம்படி ரூ. 700; அரசாங்கம் அங்கீகரித்துள்ளபடிகள்.
(2) திரு. கே. எஸ். பி. குணவர்தன	இயக்குநர்	ரூ வரூகை தரும் ஒவ்வொரு சபைக் கூட்டத்திற்கும் ரூபா. 100
(3) பேராசிரியர். சி. எஸ். ஜயதிலக.	இயக்குநர்.	"
(4) திரு. ஏ. ஏ. டி. எம். அமரதுங்க	இயக்குநர்	"
(5) திரு. எம். ஏ. சண்முகம்	இயக்குநர்	"
(6) திரு. பி. ஏ. சில்வா	இயக்குநர்	"
(7) திரு. எம். வி. மென்டிஸ்	இயக்குநர்	"

(இ) எழாது.

(a) (i) Number of Non-Permanent Employees :—

(1) Sinhalese	..	03
(2) Tamils	..	230
(3) Muslims	..	Nil

(ii) Number of Permanent Employees :—

(1) Sinhalese	..	143
(2) Tamils	..	1,081
(3) Muslims	..	06

(iii) (1) Number of employees in receipt of a monthly basic salary or Consolidated salary of over Rs. 800

	85
(2) Sinhalese	.. 05
(3) Tamils	.. 79
(3) Muslims	.. 01

(b) (i) Names and addresses of the Directors:—

Name	Address
(1) Mr. A. W. Somaratne	997/1, Kotte Road, Welikada, Rajagiriya
(2) Mr. K. S. P. Gunawardene	171 A/4, New Bullers Road, Colombo 4
(3) Prof. C. L. V. Jayatilleke	C/43, Old Galaha Road, Peradeniya
(4) Mr. A. A. D. M. M. Amaratunga	Faculty of Engineering, Peradeniya
(5) Mr. M. A. Shanmugam	3, Bullers Lane, Colombo 7
(6) Mr. P. A. Silva	4, Bagathale Road, Colombo 7
(7) Mr. M. V. Mendis	83/6, Pepiliyana Road, Dehiwala

(b) (ii) Remuneration each receives—

Name	Designation	Remuneration
1. Mr. A. W. Somaratne	Chairman/Managing Director	Salary Rs. 3,000 per month, entertainment allowances Rs. 700 and Government approved allowances
2. Mr. K. S. P. Gunawardene	Director	Rs. 100 for each Board Meeting attended
3. Prof. C. L. V. Jayatilleke	Director	Rs. 100 for each Board Meeting attended
4. Mr. A.A.D.M.M. Amaratunga	Director	Rs. 100 for each Board Meeting attended
5. Mr. M. A. Shanmugam	Director	Rs. 100 for each Board Meeting attended
6. Mr. P. A. Silva	Director	Rs. 100 for each Board Meeting attended
7. Mr. M. V. Mendis	Director	Rs. 100 for each Board Meeting attended

(c) Does not arise.

නැගෙනහිර කඩදාසි කර්මාන්ත සංයුක්ත මණ්ඩලය : අධ්‍යක්ෂවරුන් සහ සේවකයන්

கிழக்கிலங்கை காசிய ஆலைக் கூட்டுத்தாபனம் : இயக்குநர், ஊழியர்

EASTERN PAPER MILLS CORPORATION : DIRECTORS AND EMPLOYEES

518/81

කා. පො. ඉරත්තිනම් මහතා

(திரு. கா. பொ. இரத்தினம்)

(Mr. K. P. Ratnam)

කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) නැගෙනහිර කඩදාසි කර්මාන්ත ශාලා සංයුක්ත මණ්ඩලයේ සේවකයින් සම්බන්ධයෙන් පහත සඳහන් විස්තර, එනම් (i) ස්ඵර නොවන සේවකයින් අතරින්—(1) සිංහල සේවකයින් සංඛ්‍යාව; (2) දෙමළ සේවකයින් සංඛ්‍යාව; (3) මුස්ලිම් සේවකයින් සංඛ්‍යාව; (ii) ස්ඵර සේවකයින් අතරින්—(1) සිංහල සේවකයින් සංඛ්‍යාව; (2) දෙමළ සේවකයින් සංඛ්‍යාව; (3) මුස්ලිම් සේවකයින් සංඛ්‍යාව; (iii) (1) රු. 800 ට වැඩි මාසික මූලික වැටුපක් හෝ ඒකාබද්ධ වැටුපක් ලබන සේවකයින් සංඛ්‍යාව හා ඒ අය අතුරින්—(2) සිංහල සේවකයින් සංඛ්‍යාව; (3) දෙමළ සේවකයින් සංඛ්‍යාව; (4) මුස්ලිම් සේවකයින් සංඛ්‍යාව; (ආ) (i) සංයුක්ත මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හා ලිපිනයන්; (ii) ඒ එක් එක් අය ලබන පාරිශ්‍රමිකය; එතුමා සඳහන් කරන්නේද? (ඉ) සඳහන් නොකරන්නේ නම්, ඒ මන්ද?

කෙත්තොழில், விஞ்ஞான அலுவல்கள் அமைச்சரைக் கேட்ட வினா : (அ) கிழக்கிலங்கைக் காங்கித ஆலைக் கூட்டுத்தாபனத்தில் பணியாற்றும் ஊழியர்களைப் பற்றிய பின்வரும் விபரங்களை அவர் கூறுவாரா : (i) நிரந்தரமற்ற ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையையும் (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (3) முஸ்லீம் ஊழியர்களின் எண்ணிக்கையையும் ; (ii) நிரந்தர ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையையும் (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (3) முஸ்லீம் ஊழியர்களின் எண்ணிக்கையையும் ; (iii) (1) மாத அடிப்படைச் சம்பளம் அல்லது திரட்டிய சம்பளம் 800 ரூபாவுக்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கையையும், இவர்களில் (2) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையையும் (3) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (4) முஸ்லீம் ஊழியர்களின் எண்ணிக்கையையும் ? (ஆ) இந்தக் கூட்டுத்தாபன (i) இயக்குநர்களின் பெயரையும் முகவரியையும் (ii) அவர்கள் ஒவ்வொருவரும் பெறும் ஊதியத்தையும் அவர் கூறுவாரா ? (இ) அன்றேல், ஏன் ?

asked the Minister of Industries and Scientific Affairs: Will he state—
(a) the following particulars about the employees in the Eastern Paper Mills Corporation: (i) out of the non-permanent employees the number of (1) Sinhalese (2) Tamils (3) Muslims; (ii) out of the permanent employees the number of (1) Sinhalese (2) Tamils (3) Muslims; (iii) (1) the number of employees in receipt of a monthly basic salary or consolidated salary of over Rs. 800 and out of these employees the number (2) Sinhalese (3) Tamils (4) Muslims; (b) (i) the names and addresses of the Directors of this Corporation; and (ii) the remuneration each receives? (c) If not, why?

සිරිල් මැතිව මහතා

(திரு. சிறில் மக்திவ்)

(Mr. Cyril Mathew)

(a) (i) ස්ථිර නොවන සේවක සංඛ්‍යාව :

(1) සිංහල	26
(2) දෙමළ	268
(3) මුස්ලිම්	110

(ii) ස්ථිර සේවක සංඛ්‍යාව :

(1) සිංහල	564
(2) දෙමළ	1,316
(3) මුස්ලිම්	304

(iii) (1) රු. 800 ට වැඩි මාසික මූලික වැටුපක් හෝ ඒකාබද්ධ වැටුපක් ලබන සේවකයින් සංඛ්‍යාව : 170

(1) සිංහල	45
(2) දෙමළ	119
(3) මුස්ලිම්	06

(b) (i) අධ්‍යක්ෂවරුන්ගේ නම හා ලිපිනයන් :

නම	ලිපිනය
(1) වයි. ජී. එච්චඩ් මහතා	... 27, පෝලස් මාවත, නුගේගොඩ
(2) ඩබ්. ඩී. කුලසිංහ මහතා	... 3/1, පාසැල් මාවත, නාවල පාර, රාජගිරිය
(3) ආර්. ටී. එන්. රත්නතුංග මහතා	... වැන් කොමිස්නරි සිස්ටම්, 76, පාක් විදිය, කොළඹ 2
(4) එස්. ජී. ද අල්විස් මහතා	... 161, පරණ නාවල පාර, නාවල
(5) කේ. විජේසිංහ මහතා	... 46, පෙරේරා මාවත, කොළඹ 6
(6) බී. ජී. පේපාලගේ මහතා	... 43, "සිසිල", පැහිරිවත්ත පාර, ගංගොඩවිල
(7) එන්. නානාසක්කාර මහතා	... 59/5, නුවර පාර, කිරිඳිගොඩ

(ii) பன் பன் டீயூசன் பாரிசூதிகை :

பெயர்	தகவல்	பாரிசூதிகை
(1) பி. சி. சிவசுந்தரம்	... டீயூசன்/கல்கெண்டி கார்ட்டர் டீயூசன்	பி. சி. சிவசுந்தரம் ரூ. 3,000, டீயூசன் கார்ட்டர் டீயூசன் ரூ. 700, டீயூசன் கார்ட்டர் டீயூசன் ரூ. 565, டீயூசன் கார்ட்டர் டீயூசன் ரூ. 150, கார்ட்டர் டீயூசன் ரூ. 4,115
(2) டி. சி. சிவசுந்தரம்	... டீயூசன் டீயூசன்	பி. சி. சிவசுந்தரம் ரூ. 1,500, டீயூசன் கார்ட்டர் டீயூசன் ரூ. 500, டீயூசன் கார்ட்டர் டீயூசன் ரூ. 150, கார்ட்டர் டீயூசன் ரூ. 1,850
(3) டி. சி. சிவசுந்தரம்	... டீயூசன் டீயூசன்	... டீயூசன் டீயூசன் டீயூசன் டீயூசன் டீயூசன் டீயூசன் டீயூசன் டீயூசன் டீயூசன்
(4) பி. சி. சிவசுந்தரம்	... டீயூசன்	... டீயூசன்
(5) டி. சி. சிவசுந்தரம்	... டீயூசன்	... டீயூசன்
(6) பி. சி. சிவசுந்தரம்	... டீயூசன்	... டீயூசன்
(7) பி. சி. சிவசுந்தரம்	... டீயூசன்	... டீயூசன்

(ஊ) பண தொழில்.

(அ) (i) நிரந்தரமற்ற ஊழியர்களின் எண்ணிக்கை :

(1) சிங்களவர்	... 26
(2) தமிழர்	... 268
(3) முஸ்லிம்	... 110

(ii) நிரந்தர ஊழியர்களின் எண்ணிக்கை :

(1) சிங்களவர்	... 564
(2) தமிழர்	... 1316
(3) முஸ்லிம்	... 304

(iii) மாத அடிப்படையில் சம்பளம் அல்லது நிரந்தர சம்பளம் ரூபா 800/- க்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கை :

(1) சிங்களவர்	... 45
(2) தமிழர்	... 119
(3) முஸ்லிம்	... 06

(ஆ) (1) இயக்குநர்களின் பெயரும் முகவரியும் :

பெயர்	முகவரி
(1) திரு. வை. ஜி. எட்வட்	... இல. 21, யோசப் வீதி, நுகெகொட.
(2) திரு. யு. டி. குலசிங்க	... இல. 3/1 பாடசாலை ஒழுங்கை, நாவல ரவீந்திராசுரி.
(3) திரு. ஆர். சி. டி. என். சிவசுந்தரம்	... இல. 14, நிமல்கா தோட்டம், கொழும்பு 3.
(4) திரு. எஸ். பி. டி. அல்லை	... இல. 161, பழைய நாமல்வீதி, நாவல.
(5) திரு. வி. விஜேசிங்க	... இல. 46, பெரேரா வீதி, கொழும்பு 6.
(6) திரு. பி. பி. செயாலகே	... இல. 43, சிசில் பங்களிவத்த வீதி, கங்கொடவில்
(7) திரு. எம். நாணயக்கார	... இல. 29/5, கண்டி வீதி, கிரிபத்தொட.

(ii) ආවරණයක් ලෙසින් සේවය කරන :

පෙර	පත්වි	නියමය
(1) නි. ඩී. ඩී. ඒ. ඒ. ඒ.	තේවර් / තීර්වාර් ඔය්කුතර්.	මාතෘතේ සම්පූර්ණ රුපා 3,000 විරුද්ධ ආරාධනා මාතෘතේ සම්පූර්ණ රුපා 700 වේරුපා රුපා 565, මොට්ටාර් වාර්තා පා විප්පතරු රුපා 150 කම්පිකේ කොට්ඨාසය. මොට්ටාර් තොරතුරු රුපා 4,115.
(2) නි. ඩී. ඩී. ඒ. ඒ. ඒ.	වේරු සේවය ඔය්කුතර්.	මාතෘතේ සම්පූර්ණ රුපා 1,500 විරුද්ධ ආරාධනා රුපා 500 (මාතෘතේ) මොට්ටාර් වාර්තා පා විප්පතරු රුපා 150 කම්පිකේ කොට්ඨාසය මොට්ටාර් තොරතුරු රුපා 1,850.
(3) නි. ඩී. ඩී. ඒ. ඒ. ඒ.	ඔය්කුතර්.	වරුකේ තරුණ ඔව්වොරු කුට්ටාර් තරුණ රුපා 100 ඔය්කුතරු රුපා 600.
(4) නි. ඩී. ඩී. ඒ. ඒ. ඒ.	ඔය්කුතර්	ඔය්
(5) නි. ඩී. ඩී. ඒ. ඒ. ඒ.	ඔය්කුතර්.	ඔය්
(6) නි. ඩී. ඩී. ඒ. ඒ. ඒ.	ඔය්කුතර්.	ඔය්
(7) නි. ඩී. ඩී. ඒ. ඒ. ඒ.	ඔය්කුතර්	ඔය්

(iii) සේවක.

(a) (i) Number of non-permanent Employees—

(1) Sinhalese	26
(2) Tamils	268
(3) Muslims	110

(ii) Number of permanent Employees—

(1) Sinhalese	564
(2) Tamils	1,316
(3) Muslims	304

(iii) Number of employees in receipt of monthly basic salary or Consolidated salary of over Rs. 800/—170.

(1) Sinhalese	45
(2) Tamils	119
(3) Muslims	06

(b) (i) Names and address of the directors—

Name	Address
(1) Mr. Y. G. Edward	.. No. 27, Josph Road, Nugegoda
(2) Mr. U. D. Kulasinghe	.. No. 3/1, School Lane, Nawala Re. Rajagiriya
(3) Mr. R. T. W. Ratnatunge	.. No. 14, Nimalka Gardens Colombo 3.
(4) Mr. M. F. P. de Alwis	.. 161, Old Nawala Road, Nawala.
(5) Mr. K. Wijesinghe	.. No. 46, Pereira Lane, Colombo 6.
(6) Mr. B. P. Sepalage	.. No. 43, 'Sisila' Pangiriwatta Road, Gangodawila
(7) Mr. N. Nanayakkara	.. 59/5, Kandy Road, Kiribathgoda.

(b) (ii) Remuneration each receives—

Name	Designation	Remuneration
(1) Mr. Y. G. Edward	Chairman/Managing Director	Salary Rs. 3,000/- p. m. Entertainment allowance Rs. 700/- Other allowances Rs. 565/- Less Rs. 150/- for using car. Total amount payable Rs. 4,115/-.
(2) Mr. U. D. Kulasinghe	Working Director	Salary Rs. 1,500/- p.m. Entertainment allowance Rs. 500/- Less Rs. 150/- for using car. Total amount payable Rs. 1,850/-.
(3) Mr. R. T. W. Ratnatunge	Director	Rs. 100/- for each Board Meeting attended with maximum Rs. 600/-.
(4) Mr. F. C. de Alwis	Director	do.
(5) Mr. K. Wijesinghe	Director	do.
(6) Mr. B. P. Sepalage	Director	do.
(7) Mr. N. Nanayakkara	Director	do.

(c) Does not arise.

புத்தளம் சிமென்ட் கம்பெனி கமிஷன் பிள்ளைத் தொழிலாளர்

புத்தளம் சிமென்ட் தொழிற்சாலை: ஊழியர் விபரம்

PUTTALAM CEMENT WORKS: PARTICULARS OF EMPLOYEES

519/81

க. பி. ரத்னம் என்பவர்

(திரு. கா. பொ. இரத்தினம்)

(Mr. K. P. Ratnam)

கமிஷன் ஊழியர் கமிஷன் பிள்ளைத் தொழிலாளர் அமைச்சரவை அறிவுறுத்தியிருக்கிறது: (அ) புத்தளம் சிமென்ட் கம்பெனி கமிஷன் ஊழியர் விபரம் பற்றிய விவரம் விபரங்களை அவர் கூறுவாரா: (1) நிரந்தரமான ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையையும் (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கையையும்; (ii) நிரந்தர ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையையும் (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கையையும்;

கைத்தொழில், விஞ்ஞான அலுவலர்கள் அமைச்சரைக் கேட்ட வினா: (அ) புத்தளம் சிமென்ட் தொழிற்சாலையில் பணியாற்றும் ஊழியர்களைப் பற்றிய பின்வரும் விபரங்களை அவர் கூறுவாரா: (1) நிரந்தரமான ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையையும் (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கையையும்;

(iii) (1) மாத அடிப்படைச் சம்பளம் அல்லது திரட்டிய சம்பளம் 800 ரூபாவுக்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கையையும், இவர்களில் (2) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையையும் (3) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (4) முஸ்லீம் ஊழியர்களின் எண்ணிக்கையையும் அவர் கூறுவாரா? (ஆ) அன்றேல், ஏன்?

asked the Minister of Industries and Scientific Affairs: Will he state—
(a) the following particulars about the employees in the Puttalam Cement Works: (i) out of the non-employment employees the number of (1) Sinhalese (2) Tamil (3) Muslims; (ii) out of the permanent employees the number of (1) Sinhalese (2) Tamils (3) Muslims; (iii) (1) the number of employees in receipt of a monthly basic salary or consolidated salary of over Rs. 800 and out of these employees the number of (2) Sinhalese (3) Tamils (4) Muslims? (b) If not, why?

සිරිල් මැතිව මහතා

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

(அ) (i) சீர்தர தொழிற்சாலைகளில் :

(1) சிங்கள	572
(2) தேமல	14
(3) இசுலீம்	67

(ii) சீர்தர தொழிற்சாலைகளில் :

(1) சிங்கள	1353
(2) தேமல	63
(3) இசுலீம்	89

(iii) (1) ரூ. 800 வැඩி மாதிக இடிக வுடுபன் லை லீகாநிடிடு வுடுபன் குவன தொகையின் தொகை :

(1) சிங்கள	66
(2) தேமல	13
(3) இசுலீம்	02

(ஆ) தொழிற்சாலை.

(அ) (ii) திரட்டிய சம்பளம் ஊழியர்களின் எண்ணிக்கை :

(1) சிங்களவர்	— 572
(2) தமிழர்	— 14
(3) முஸ்லீம்	— 67

(ii) திரட்டிய ஊழியர்களின் எண்ணிக்கை :

(1) சிங்களவர்	— 1353
(2) தமிழர்	— 63
(3) முஸ்லீம்	— 89

(iii) மாத அடிப்படைச் சம்பளம் அல்லது திரட்டிய சம்பளம் 800 ரூபாவுக்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கை :—81.

(1) சிங்களவர்	— 66
(2) தமிழர்	— 13
(3) முஸ்லீம்	— 02

(ஆ) தொழிற்சாலை.

(a) (i) Number of Non-permanent Employees—

(1) Sinhalese	572
(2) Tamils	14
(3) Muslims	67

(ii) Number of permanent Employees—

(1) Sinhalese	1,353
(2) Tamils	63
(3) Muslims	89

(iii) Number of Employees in receipt of a monthly basic salary or consolidated salary of over Rs. 800/=81

(1) Sinhalese	66
(2) Tamils	13
(3) Muslims	02

(b) Does not arise.

ලංකා තුනීලාලි සංයුක්ත මණ්ඩලය : සේවකයන්
இலங்கை ஒட்டுப்பலகைக் கூட்டுத்தாபனம் : இயக்குநர், ஊழியர்
CEYLON PLYWOOD CORPORATION : DIRECTORS AND EMPLOYEES

520/81

கா. பொ. ஓரன்நினைவி லெகை

(திரு. கா. பொ. இரத்தினம்)

(Mr. K. P. Ratnam)

கார்மாத்நக னா விடயம் கடுமையு பிழிவிடி டும்திவதுமலென் டும்து ப்ரவ்யய : (அ) லங்கா துநி லாலி ஸ்யுக்நக மண்தலலயே ஸேவகயின் ஸலிவந்நியசென் பதந ஸடிதன் விஸ்தர, திவதி—(i) ஸ்திர தலலவந ஸேவகயின் டுநரிந—(1) ஸிஹல ஸேவகயின் ஸவ்வல; (2) டேமல ஸேவகயின் ஸவ்வல; (3) மூஸ்தலி ஸேவகயின் ஸவ்வல; (ii) ஸ்திர ஸேவகயின் டுநரிந—(1) ஸிஹல ஸேவகயின் ஸவ்வல; (2) டேமல ஸேவகயின் ஸவ்வல; (3) மூஸ்தலி ஸேவகயின் ஸவ்வல; (iii) (1) ரூ. 800 வ லுமி மலிக மூலிக லுலிபக னே ஸீகாவிடி வ லுலிபக லவந ஸேவகயின் ஸவ்வல னா ஸீ டய டுநரிந— (2) ஸிஹல ஸேவகயின் ஸவ்வல; (3) டேமல ஸேவகயின் ஸவ்வல; (4) மூஸ்தலி ஸேவகயின் ஸவ்வல; (அ) (i) ஸ்யுக்நக மண்தலலயே டுநரிந்ஸலலுந்நே நதி னா லிபிநயன்; (ii) ஸீ ஸீக் ஸீக் டய லவந ஸாடுமூலிக; திவது ஸடிதன் கர்ந்நேடி? (ஆ) ஸடிதன் தலலகர்ந்நே நதி, ஸீம்தேடி?

கைத்தொழில், விஞ்ஞான அலுவலர்கள் அமைச்சரைக் கேட்ட வினா : (அ) இலங்கை ஒட்டுப் பலகைக் கூட்டுத்தாபனத்தில் பணியாற்றும் ஊழியர்களைப் பற்றிய பின்வரும் விபரங்களை அவர் கூறுவாரா : (i) நிரந்தரமற்ற ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையை (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கையையும்; (ii) நிரந்தர ஊழியர்களில் (1) சிங்கள ஊழியர்களின் எண்ணிக்கையையும் (2) தமிழ் ஊழியர்களின் எண்ணிக்கையையும் (3) முஸ்லிம் ஊழியர்களின் எண்ணிக்கையையும்; (iii) (1) மாத அடிப்படையிலும் சம்பளம் அல்லது திரட்டிய சம்பளம் 800 ரூபாய்க்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கையையும், இவர்களில் (2) சிங்கள ஊழியர்களின் தொகையையும் (3) தமிழ் ஊழியர்களின் தொகையையும் (4) முஸ்லிம் ஊழியர்களின் தொகையையும், (ஆ) இந்தக் கூட்டுத்தாபன (i) இயக்குநர்களின் பெயரையும், முகவரியையும் (ii) அவர்கள் ஒவ்வொருவரும் பெறும் ஊதியத்தையும் அவர் கூறுவாரா? (இ) அன்றேல், ஏன்?

asked the Minister of Industries and Scientific Affairs: Will he state—
(a) the following particulars about the employees in the Ceylon Plywood Corporation: (i) out of the non-permanent employees in the Ceylon Plywood Corporation: (1) Sinhalese (2) Tamils (3) Muslims; (ii) out of the permanent employees

the number of (1) Sinhalese (2) Tamils (3) Muslims; (iii) (1) the number of employees in receipt of a monthly basic salary or consolidated salary of over Rs. 800 and out of these employees the number of (2) Sinhalese (3) Tamils (4) Muslims? (b) (i) the names and addresses of the Directors of this Corporation; and (ii) the remuneration each receives? (c) If not, why?

සිරිල් මැතිවි මහතා
(திரு. சிறீவில் மதற்கிவ்)
(Mr. Cyril Mathew)

(අ) (i) ස්ථිර නොවන සේවක සංඛ්‍යාව :

(1) සිංහල	...	55
(2) දෙමළ	...	01
(3) මුස්ලිම්	...	නැත

(i) ස්ථිර සේවක සංඛ්‍යාව :

(1) සිංහල	...	3,338
(2) දෙමළ	...	30
(3) මුස්ලිම්	...	18

(iii) රු. 800/-ට වැඩි මාසික මූලික වැටුපක් හෝ ඒකාබද්ධ වැටුපක් ලබන සේවකයින් සංඛ්‍යාව 105 :

(1) සිංහල	...	96
(2) දෙමළ	...	07
(3) මුස්ලිම්	...	02

(ආ) (i) අධ්‍යක්ෂවරුන්ගේ නම හා ලිපිනයන් :

නම	ලිපිනය
(1) ඩී. පී. ආර්. රාජපක්ෂ මහතා	... 186, දුම්රියපොළ පාර, නුගේගොඩ
(2) ඇන්. ජී. පුම්මානසිංහ මහතා	... 134, කොටා පාර, කොළඹ 8
(3) කේ. අරඹවෙල මහතා	... 75/15, ගල්පොත්ත පාර, නාවල, රංජනිරිය
(4) එස්. ඩී. එම්. කරුණාරත්න මහතා	... විදුහල්පති නිවාසය, ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාලය, කොළඹ 5
(5) කේ. ගනේෂලිංගම් මහතා	... 23ඒ, ඇල්ප්‍රයි පෙදෙස, කොළඹ 3
(6) ටී. රත්නසභාපති මහතා	... කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශය, 48, ශ්‍රී ජීනරත්න පාර, කොළඹ 2
(7) කේ. ඒ. සිල්වා මහතා	... සඳහිරි ස්ටෝර්ස්, කටුවන

(ii) එක් එක් අය ලබන පාරිශ්‍රමිකය :

නම	තනතුර	පාරිශ්‍රමිකය
(1) ඩී. පී. ආර්. රාජපක්ෂ මහතා	... සභාපති/කළමනාකාර	වැටුප මසකට රු. 3,000/-යි, සංග්‍රහ දීමනා රු. 700/- සහ රජය අනුමත කළ දීමනා
(2) ඇන්. ජී. පුම්මානසිංහ මහතා	... ක්‍රියාකාරී අධ්‍යක්ෂ	... වැටුප මසකට රු. 1,500/- සහ සංග්‍රහ දීමනා රු. 500/-
(3) කේ. අරඹවෙල මහතා	... අධ්‍යක්ෂ/ආරක්ෂක කළමනාකරු	වැටුප මසකට රු. 1,600/-, රජයේ අනුමත දීමනා සහ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකට රු. 100/- බැගින්
(4) එස්. ඩී. ඇම්. කරුණාරත්න මහතා	අධ්‍යක්ෂ	... වැටුප මසකට රු. 1,500/-, සභාගත වන අධ්‍යක්ෂ මණ්ඩල එක් රැස්වීමකට රු. 100/- බැගින්
(5) කේ. ගනේෂලිංගම් මහතා	... එම	... සභාගත වන අධ්‍යක්ෂ මණ්ඩල එක් රැස්වීමකට රු. 100/- බැගින්
(6) ටී. රත්නසභාපති මහතා	... එම	... එම
(7) කේ. ඒ. සිල්වා මහතා	... එම	... එම

(ඉ) පැන නොනගී.

(அ) (i) நிரந்தர மற்ற ஊழியர்களின் எண்ணிக்கை :—

(1) சிங்களவர்	.. 55
(2) தமிழர்	— 01
(3) முஸ்லிம்	— இல்லை

(ii) நிரந்தர ஊழியர்களின் எண்ணிக்கை :—

(1) சிங்களவர்	— 3338
(2) தமிழர்	— 30
(3) முஸ்லிம்	— 18

(iii) மாதாந்த அடிப்படைச் சம்பளம் அல்லது திரட்டிய சம்பளம் ரூபா 800 /— க்கு மேல் பெறும் ஊழியர்களின் எண்ணிக்கை :—105

(1) சிங்களவர்	— 96
(2) தமிழர்	— 07
(3) முஸ்லிம்	— 02

(ஆ) i) இயக்குநர்களின் பெயரும் முகவரியும் :

பெயர்	முகவரி
(1) டாக்டர். பி. ஆர். ராஜபக்ஷ	.. 186, புலையசாலை நிலைய வீதி, நுகெகொட.
(2) திரு. என். ஜி. புவிமனசிக்	.. 134, கொட்டா வீதி, கொழும்பு—8.
(3) திரு. கே. அறம்பவல	.. 75/15, கல்பந்த வீதி, நாலவ—இராசநிய
(4) திரு. எஸ். டி. எம். கருணரத்ன	.. அதிபர் இல்லம், ஸ்ரீ பராக்ரீமபாகு வித்தியாலயம், கொழும்பு—5.
(5) திரு. கே. கணேசலிங்கம்	.. 23 அ, சாறல்ஸ் பிளேஸ், கொழும்பு—3.
(6) திரு. பி. இரத்தினசபாபதி	.. கைத்தொழில் விஞ்ஞான அமைச்சு, 48, ஸ்ரீ ஜினரத்தன வீதி, கொழும்பு—2.
(7) திரு. கே. ஏ. சிலவா	.. சந்திரி ஸ்ரோஸ், கட்டுவன.

(ii) ஒவ்வொருவரும் பெறும் ஊதியம் :

பெயர்	பதவி	ஊதியம்
(1) டாக்டர். பி. ஆர். ராஜபக்ஷ	.. தலைவர் இயக்குநர்	.. நிர்வாக மாதாந்தச் சம்பளம் ரூபா 3,000, மாதாந்த விருந்துசார்படி 700, /— அரசாங்க அங்கீகரித்தவர்கள் பட்டிகள்
(2) திரு. என். ஜி. புவிமனசிக்	.. வேலைசெய்யும் இயக்குநர்	.. மாதாந்தச் சம்பளம் ரூபா 1,500, விருந்துசார்படி ரூபா 500
(3) திரு. கே. அறம்பவல	.. இயக்குநர்	.. மாதாந்தச் சம்பளம் ரூபா 1,600 வருகை தரும் ஒவ்வொரு கூட்டத்திற்கும் ரூபா 100
(4) திரு. எஸ். டி. எம். கருணரத்ன	.. இயக்குநர்	.. மாதாந்தச் சம்பளம் ரூபா 1,500, வருகை தரும் ஒவ்வொரு கூட்டத்திற்கும் ரூபா 100
(5) திரு. வீ. கணேசலிங்கம்	.. இயக்குநர்	.. வருகைத் தரும் ஒவ்வொரு கூட்டத்திற்கும் ரூபா 100
(6) திரு. பி. இரத்தினசபாபதி	.. இயக்குநர்	.. வருகை தரும் ஒவ்வொரு கூட்டத்திற்கும் ரூபா 100
(7) திரு. கே. ஏ. சிலவா	.. இயக்குநர்	.. வருகை தரும் ஒவ்வொரு கூட்டத்திற்கும் ரூபா 100

(இ) எழாது.

(a) (i) Number of non-permanent Employees

(1) Sinhalese	55
(2) Tamils	01
(3) Muslims	Nil

(ii) Number of permanent Employees

(1) Sinhalese	3,338
(2) Tamils	30
(3) Muslims	18

(iii) Number of employees in receipt of monthly basic salary or consolidated salary of over Rs. 800

(1) Sinhalese	96
(2) Tamils	07
(3) Muslims	02

(b) (i) Names and addresses of the Directors.

Name	Address
(1) Mr. D. P. R. Rajapakse	.. 186, Station Road, Nugegoda.
(2) Mr. N. G. Purimanasinghe	.. 134, Cotta Road, Colombo 8.
(3) Mr. K. Arambewela	.. 75/15, Galpotta Road, Nawala, Rajagiriya.
(4) Mr. S. D. M. Karunaratne	.. Principal's Residence, Sri Parakramabahu Vidyalyaya, Colombo 5.
(5) Mr. K. Ganeshalingam	.. 23A, Alfred Place, Colombo 3.
(6) Mr. T. Ratnasabapathy	.. Ministry of Industries, and Scientific Affairs, 48, Sri Jinaratnana Road, Colombo 2.
(7) Mr. K. A. Silva	.. Sandagiri Stores, Katuwana.

(b) (ii) Remuneration each receives—

Name	Designation	Remuneration
(1) Mr. D. P. R. Rajapakse	.. Chairman/Managing Director	Salary Rs. 3,000/- p. m. Entertainment allowance Rs. 700/- and Government approved allowance.
(2) Mr. N. G. Puvhimanasinghe	Managing Director	Salary Rs. 1,500/- p.m. Entertainment allowance Rs. 500/-.
(3) Mr. K. Arambewela	.. Security Managing Director	Salary Rs. 1,600/- p.m. plus Govt. approved Allowance, Rs.100/- for each Board Meeting attended.
(4) Mr. S. D. M. Karunaratne	.. Director	Salary Rs. 1,500/- p.m. Plus Rs. 100/- for each Board Meeting attended.
(5) Mr. K. Ganeshalingam	.. Director	.. Rs. 100/- for each Board Meeting attended.
(6) Mr. T. Ratnasabapathy	.. Director	.. Rs. 100/- for each Board Meeting attended.
(7) Mr. K. A. Silva	.. Director	.. Rs. 100/- for each Board Meeting attended.

(c) Does not arise.

ஊடகப்பிழை கவசகி கமிஸ்ட் ஸேவகையர்
எம்பிலிபிட்டிய காகித ஆலை

EMBILIPITIYA PAPER MILLS EMPLOYEES

521/81

கா. பசா. ஓரந்நிதமி மெனா

(திரு. கா. பொ. இரத்தினம்)

(Mr. K. P. Ratnam)

கர்மாதந வு விடய கடுவது பிடுகடு
ஊதினுவலென் ஊடி பூண்டய:— (அ)
ஊடிபிழை கவசகி கர்மாதந காலவெ
ஸேவகையர் கமிஸ்ட்டிஸென் பகந ஊடு
கன் வீஸ்தர, ப்நை—(i) ஸீபீர நெவந
ஸேவகையர் ஊடு—(1) கிஙல ஸேவக
கிஸ் ஸெவ்வை; (2) ஊடு ஸேவகையர்
ஸெவ்வை; (3) ஊடு ஸேவகையர்
ஸெவ்வை; (ii) ஸீபீர ஸேவகையர் ஊடு
—(1) கிஙல ஸேவகையர் ஸெவ்வை;
(2) ஊடு ஸேவகையர் ஸெவ்வை; (3)
ஊடு ஸேவகையர் ஸெவ்வை; (iii) (1)
ரூ. 800 டு வகி மகி கி ஊடு வடுபகன்
கே ஸீகடுவடு வடுபகன் ஊடு ஸேவகையர்
ஸெவ்வை வு ஸீ ஊடு ஊடு—(2) கிஙல
ஸேவகையர் ஸெவ்வை; (3) ஊடு ஸேவக
கிஸ் ஸெவ்வை; (4) ஊடு ஸேவகையர்
ஸெவ்வை; ப்நை ஊடு கர்ந்நெடு?
(ஊ) ஊடு நெகர்ந்நெடு நை, ஸீ
மன்டு?

கைத்தொழில், விஞ்ஞான அலுவலர்கள்
அமைச்சரைக் கேட்ட வினா: (அ) எம்பிலிப்
பிட்டியா காகித ஆலையில் பணியாற்றும்
ஊழியர்களைப் பற்றிய பின்வரும் விபரங்களை
அவர் கூறுவாரா: (i) நிரந்தரமற்ற ஊழியர்
களில் (1) சிங்கள ஊழியர்களின் எண்
ணிக்கையையும் (2) தமிழ் ஊழியர்களின்
எண்ணிக்கையையும் (3) முஸ்லிம் ஊழியர்
களின் எண்ணிக்கையையும்; (ii) நிரந்தர
ஊழியர்களில் (i) சிங்கள ஊழியர்களின் எண்
ணிக்கையையும் (2) தமிழ் ஊழியர்களின்
எண்ணிக்கையையும் (3) முஸ்லிம் ஊழியர்
களின் எண்ணிக்கையையும்; (iii) (1) மாத
அடிப்படைச் சம்பளம் அல்லது திரட்டிய
சம்பளம் 800 ரூபாவுக்கு மேல்
பெறும் ஊழியர்களின் எண்ணிக்கையையும்
இவர்களில் (2) சிங்கள ஊழியர்களின் எண்
ணிக்கையையும் (3) தமிழ் ஊழியர்களின்
எண்ணிக்கையையும் (4) முஸ்லிம் ஊழியர்
களின் எண்ணிக்கையையும் அவர் கூறுவாரா?
(ஆ) அன்றேல் என்?

asked the Minister of Industries and
Scientific Affairs: Will he state—(a)
the following particulars about the
employees in the Embilipitiya Paper
Mills:— (i) out of the non-perma-
nent employees the number of (i)
Sinhalese (2) Tamils (3) Muslims;
(ii) Out of the permanent employe-
es the number of (1) Sinhalese (2)
Tamils (3) Muslims; (iii) (1) the
number of employees in receipt of a
monthly basic salary or consolidated
salary of over Rs. 800 and out of
these employees the number of (2)
Sinhalese (3) Tamils (4) Muslims?
(b) If not, Why?

கிடுகி ஊடு மெனா

(திரு. கிடுகி மத்திவ்)

(Mr. Cyril Mathew)

(அ) ஸீபீரநெவந ஸேவகை ஸெவ்வை:
(1) கிஙல 1029; (2) ஊடு நை;
(3) ஊடு ஊடு; (ii) ஸீபீர ஸேவகை
ஸெவ்வை: (1) கிஙல 1160; (2) ஊடு
நை; (3) ஊடு 10; (iii) ரூ. 800
வகி மகி கி ஊடு வடுபகன்
கே ஸீகடுவடு வடுபகன் ஊடு ஸேவகையர்
ஸெவ்வை:—60; (1) கிஙல 58; (2)
ஊடு நை; (3) ஊடு 02; (ஊ)
புடு நெகர்ந்நெடு.

(அ) (1) நிரந்தரமற்ற ஊழியர்களின் எண்
ணிக்கை: (1) சிங்களவர்—1029 (2) தமிழர்
—இல்லை. (3) முஸ்லிம்—இல்லை. (ii) நிரந்தர
ஊழியர்களின் எண்ணிக்கை: (1) சிங்களவர்
—1160 (2) தமிழர்—இல்லை. (3) முஸ்லிம்—
10. (iii) மாத அடிப்படைச் சம்பளம் அல்
லது திரட்டிய சம்பளம் ரூபா 800 க்கு மேல்
பெறும் ஊழியர்களின் எண்ணிக்கை: 60. (1)
சிங்களவர்—58, (2) தமிழர்—இல்லை. (3) முஸ்
லிம்—02. (ஆ) ஏழாதா.

(a) (i) Number of Non-Permanent
Employees—(1) Sinhalese 1029 (2)
Tamils Nil (3) Muslims Nil, (ii)
Number of Permanent Employees—
(1) Sinhalese 1160 (2) Tamils Nil (3)
Muslims 10, (iii) Number of employe-
es in receipt of a monthly basic salary
or Consolidated salary over Rs. 800
60. (1) Sinhalese 58 (2) Tamils Nil
(3) Muslims 02, (b) Does not arise.

හැන්සාඩ් නිල වාර්තාව, 23.7.81 සහ

24.7.81

හුණ්සාඩ් அறிக்கை, 23.7.81, 24.7.81

HANSARD of 23.07.81 and 24.07.81, that

522/81

ක. පො. ඉරත්තිනම් මහතා

(திரு. கா. பொ. இரத்தினம்)

(Mr. K. P. Ratnam)

රාජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

(අ) (i) 81.07.23 සහ 81.07.24 දිනවල හැන්සාඩ් නිල වාර්තාව මුද්‍රණය කරන ලද පිටපත් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න; (ii) මෙම පිටපත් දහස් ගණනින් මිලදී ගත්තුවන්නේ නම්; (iii) ඔවුන් මිලදී ගත් පිටපත් සංඛ්‍යාව සහ එම පිටපත් සංඛ්‍යාව සඳහා ගෙවන ලද මුදල කොපමණද යන්නත්; එතුමා සඳහන් කරනවාද? (ආ) තොළසේ නම්, එ මන්ද?

இராஜாங்க அமைச்சரைக் கேட்ட வினா:

(அ) (i) 23.7.81 ஆம் தேதி அஞ்சாட்டு அடிகார அறிக்கையும், 24.7.81 ஆம் தேதி அஞ்சாட்டு அடிகார அறிக்கையும் தனித்தனி எத்தனை பிரதிகள் அச்சிடப்பட்டுள்ளன என்பதையும்; (ii) இந்த இரண்டு அறிக்கைகளையும் ஆயிரக்கணக்கில் வாங்கியவர்களின் பெயர்களையும்; (iii) அவர்கள் வாங்கிய பிரதிகளின் எண்ணிக்கைகளையும், அவற்றுக்கு கொடுக்கப்பட்ட பணத்தையும் அவர் கூறுவாரா? (ஆ) அன்றேல், ஏன்?

asked the Minister of State: (a) Will he state—(i) the respective number of copies of the Official Reports of the HANSARD of 23.07.81 and 24.07.81, that were printed; (ii) the names of persons who bought these in thousands;

(iii) the number of copies they bought and the amount paid for these copies? (b) if not, why?

ආනන්දත්ස්ස ද අල්විස් මහතා (රාජ්‍ය ඇමතිතුමා)

(திரு. ஆனந்ததில்ல த அல்விஸ் இராஜாங்க அமைச்சர்)

(Mr. Anandatissa de Alwis—Minister of State)

(අ) (1) 1981. 07. 23 සහ 1981. 07. 24

යන දිනවල මුද්‍රණය කරන ලද හැන්සාඩ් නිල වාර්තාවෙහි පිටපත් ගණන පිළිවෙලින් 26,000 සහ 25,725 ක් වේ. (ii) ඉහත සඳහන් එක් එක් දිනයන්හි ගරු සිසිල් මැතිව, කට්ඨාන ත හා විද්‍යා කටයුතු ඇමතිතුමා, පිටපත් 20,000 ක් ලබා ගෙන ඇත. (iii) ගරු ඇමතිතුමා ලබාගත් පිටපත් සඳහා මුදල් ගෙවා නැත. (ආ) පැන නොනගී.

(அ) (i) அச்சிடப்பட்ட பிரதிகளின் எண்ணிக்கை: 23.7.81—26,000 பிரதிகள் 24.7.81—25,725 பிரதிகள் (ii) மேற்குறிப்பிட்ட ஒவ்வொரு திகதிய அஞ்சாட்டு அறிக்கைகளிலும் 20,000 பிரதிகளைக் கைத்தொழில் விஞ்ஞான அலுவல்கள் அமைச்சர் திரு. சிவில் மந்தியூ வாங்கினார். (iii) மாண்புமிகு அமைச்சரினால் கொள்வனவு செய்யப்பட்ட பிரதிகளுக்குக் கொடுப்பனவு வழங்கப்படவில்லை. (ஆ) இவ்வினா எழாது.

(a) (i) Copies of HANSARD of 23.07.81—26,000; of 24.07.81—25,725. (ii) Hon. Cyril Mathew, Minister of Industries and Scientific Affairs obtained 20,000 copies on each of the above date. (iii) No payment has been made for the copies obtained by the Hon. Minister. (b) Does not arise.

பாடலிமேன்துவ

பாராளுமன்றம்

PARLIAMENT

1981 டெசம்பர் 8 வது திங்கள்

செவ்வாய்க்கிழமை 8 டிசம்பர் 1981

Tuesday 8th December, 1981

பு. கா. 9.30 வ பாடலிமேன்துவ ௨௩ விட.
கலாநாயகர் [அல்ஹாஜ் எம். ஏ. பாகீர்
மார்கார்] தலைமை வகித்தார்கள்.

பாராளுமன்றம் மு. ப. 9.30 மணிக்குக் கூடியது.
சபாநாயகர் அவர்கள் [அல்ஹாஜ் எம். ஏ. பாகீர்
மார்கார்] தலைமை வகித்தார்கள்.

The Parliament met at 9.30 A.M.
MR. SPEAKER [AL HAJ M. A. BAKEER
MARKAR] in the Chair.

புள்ளிவிடல் பாலிக பிலிதூர்

வினாக்களுக்கு வாய்முல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

கலாநாயகர்,

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 1.

பி. பி. பி. திணை மிசுரி மை
(நிணை மிசுரி மை மிசுரி மை
பி. பி. பி. திணை மிசுரி மை)

(ஜி. எம். எச். எம். நயினா மரிக்கார்—
நிதி, அமைப்புத் திட்டப் பிரதி அமைச்சர்)
(Mr. M. H. M. Naina Marikar—Deputy
Minister of Finance & Planning)

Sir, I want six weeks' time to
answer this Question.

பி. பி. பி. திணை மிசுரி மை
(நிணை மிசுரி மை மிசுரி மை)

(திரு. ஆர். பி. விஜேசிறி—ஹாரிஸ்புத்துவ
இரண்டாம் அங்கத்தவர்)

(Mr. R. P. Wijesiri—Second Harispat-
tuwa)

This is a bad disease.

லக்ஷ்மீன் ஜயகோடி மை (பிணை மிசுரி மை)

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி—அந்தண
கல்ல)

(Mr. Lakshman Jayakody—Attanagalla)

How many months ago did I ask
this Question ?

கலாநாயகர்,

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I do not think there need be any
discussion on this matter.

புள்ளி விடல் மிசுரி மை மிசுரி மை
கலாநாயகர்.

வினாவை மற்றொரு தினத்திற் சமர்ப்பிக்கக்
கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

கலாநாயகர்,

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 2.

பி. பி. பி. திணை மிசுரி மை (பிணை மிசுரி மை
கலாநாயகர் அவர்கள்)

(திரு. எஸ். பி. ஹேரத்—உணவு, கூட்டுறவு
அமைச்சர்)

(Mr. S. B. Herat—Minister of Food &
Co-operatives)

I want two weeks' time to answer
this Question.

லக்ஷ்மீன் ஜயகோடி மை

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

That is very reasonable.

புள்ளி விடல் மிசுரி மை மிசுரி மை
கலாநாயகர்.

வினாவை மற்றொரு தினத்திற்கு சமர்ப்பிக்கக்
கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

ව්‍යවස්ථාපිත සංවිධාන සඳහා කාර්ය ආනයනය

නියුතිස් සட்டமுறை நிறுவனங்களுக்குக் கார் இறக்குமதி

IMPORT OF CARS FOR STATUTORY ORGANIZATIONS

495/81

3. ලේෂමන් ජයකෝඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

වෙළඳ හා නාවුක කටයුතු පිළිබඳ ඇමතිතුමා ගෙන් ඇසූ ප්‍රශ්නය: (අ) නිෂ්පාදනයක් නොවන අංශයේ ව්‍යවස්ථාපිත සංවිධානවල ප්‍රයෝජනය සඳහා රජයේ සැපයීම් දෙපාර්තමේන්තුවට තව තවත් කාර් ලබාගැනීම පිණිස ශීර්ෂය 63 යටතේ ප්‍රතිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට එතුමා බලාපොරොත්තු වන්නේ ද යන්න එතුමා සඳහන් කරන්නේද? (ආ) එසේ නොකරන්නේ නම්, ඒ මන්ද?

வர்த்தக, கப்பற்போக்குவரத்து அமைச்சரைக் கேட்ட வினா: (அ) உற்பத்திக்குறை சாராத நியுதிச்சட்டமுறை நிறுவனங்களின் பாவிப்புக்கென அரசாங்க வழங்கற்றிணைக்களத்திடமிருந்து மேலும் மோட்டார்கள் கார்களைப் பெறுவதற்கு 63 ஆம் தலைப்பின் கீழ்குறைநிரப்பும் மதிப்பீடு ஒன்று கொண்டுவர உள்ளாரோ என்பதைக் கூறுவாரா? (ஆ) இல்லையெல் ஏன்?

asked the Minister of Trade and Shipping: (a) Will he state whether he is to have supplementary estimate under Head 63 to get down more cars from the Department of Government Supplies for the use of statutory organizations in non-productive areas? (b) If not, why?

එම්. එස්. අමරසිරි මහතා (නියෝජ්‍ය හා නාවුක කටයුතු පිළිබඳ ඇමතිතුමා)
(திரு. எம். எஸ். அமரசிரி—வர்த்தக, கப்பற் போக்குவரத்துப் பிரதி அமைச்சர்)
(Mr. M. S. Amarasiri—Deputy Minister of Trade & Shipping)

(a) No. (b) Does not arise.

ලේෂමන් ජයකෝඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Is it correct that you will not ask for any supplementary estimates under Head 63 for this year?

එම්. එස්. අමරසිරි මහතා

(திரு. எம். எஸ். அமரசிரி)
(Mr. M. S. Amarasiri)

The answer is no.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 4.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා)
(திரு. எம். வின்சன்ட் பெரேரா—பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)
(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

On behalf of the Minister of Public Administration and Minister of Plantation Industries, I ask for two weeks' time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

வினாவை மற்றொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

මියගිය ඒ. ඩී. බන්දුසේන මහතා: ගෙවිය යුතු අර්ථසාධක අරමුදල්

காலஞ்சென்ற திரு. ஏ. டி. பந்துசேன: சேமலாப நிதிப் பாக்கிகள்

LATE MR. A. D. BANDUSENA: PROVIDENT FUND DUES

650/81

5. ආචාර්ය ඩබ්ලිව්. දහනායක (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தனுநாயக்க—காலி)
(Dr. W. Dahanayake—Galle)

ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා සහ පුද්ගලික බස් ප්‍රවාහනය පිළිබඳ ඇමති

[அலாபீய விநிலி. டஹானாக]
 தும ஹைன் ஈஊ பூன்யை: 1977 நொவ்ரீ
 லீ 25 வந டீந தீயஸி லீகா லதொஹை
 லீநீஹலே ஈர்நீக நியூக லீ. கீ.
 லீநீடீயை லீகா லீகீ லீஹை ஈரீல
 லீகா ஈரீடீ, லீகா லீகா லீகா லீகா
 லீகா லீகா, கீகா லீகா லீகா லீகா
 லீகா லீகா, லீ. லீ. ஈஹைஹை லீகா
 லீகா லீகா லீகா லீகா?

ஈலாபீய விநிலி. டஹானாக
 (கலாநீதி டபிள்யு. தஹநாயக்க)
 (Dr. W. Dahanayake)
 It is not satisfactory that his
 provident fund number should
 await—

கலாநாயகர் அலாபீய
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)
 He could not follow the question.

போக்குவரத்து அமைச்சரும் போக்குவரத்
 துச் சபைகள் அமைச்சரும், தனியார் பஸ்
 போக்குவரத்து அமைச்சருமானவரைக்
 கேட்ட வினா: 25.11.1977 இல் மரணமடைந்த
 இ. போ. ச. பாதுகாப்பு காவலர் ஏ. டி. பந்து
 சேனவுக்குரிய சேமலாப நிதிப்பாக்கிகள்,
 காலி, கிப்புலான்பிட்டிய, ஹெட்டிகேதரவத்த
 வில் வசிக்கும் இவரது நாயார் நிருமதி பி.
 ஏ. அடாநோனா என்பவருக்கு எப்போது
 கொடுக்கப்படும்?

ஈலாபீய விநிலி. டஹானாக
 (கலாநீதி டபிள்யு. தஹநாயக்க)
 (Dr. W. Dahanayake)
 Does the Minister consider that it
 is a satisfactory excuse not to pay the
 dues of 1977 ?

லீ. லீநீஹை லீகா
 (நீரு. எம். லீநீசன்ஹ் பெரேரா)
 (Mr. M. Vincent Perera)
 Well, action is being taken to
 obtain the particulars.

asked the Minister of Transport and
 Minister for Transport Boards and
 Minister for Private Omnibus Trans-
 port: When will the provident fund
 dues of the late A. D. Bandulasena,
 Security Guard, C.T.B., who died on
 25th November 1977, be paid to his
 mother, Mrs. B. A. Adanona of Hetti-
 gederawatte, Kitulampitiya, Galle ?

விசர்சன சனல் கெட்டிஸன, 1982
 ஒதுக்கீட்டுச் சட்டமூலம், 1982
 APPROPRIATION BILL, 1982
 லீகா லீகா லீகா லீகா லீகா லீகா லீகா
 [லீகா லீகா லீகா 7]
 [கலாநாயகர் அவர்கள் லீகா லீகா]
 குருவில் லீகா லீகா ஆராயப்பெற்றது. [நேர்ச்சி:
 லீகா லீகா]

லீ. லீநீஹை லீகா
 (நீரு. எம். லீநீசன்ஹ் பெரேரா)
 (Mr. M. Vincent Perera)
 I answer on behalf of the Minister
 of Transport and Minister for Trans-
 port Boards and Minister for Private
 Omnibus Transport.

சபாநாயகர் அவர் தலைமைவகித்தார்கள்
 Considered further in Committee.—
 [Progress : 7th December.]
 [MR. SPEAKER in the Chair.]
 155 வந லீகா—லீகா லீகா லீகா
 1 வந லீகா லீகா—லீகா லீகா லீகா லீகா
 லீகா லீகா—லீகா லீகா லீகா லீகா

Details furnished in the question
 are insufficient as the deceased
 employee's last place of work and
 provident fund number are not
 indicated. Action is being taken to
 obtain in these particulars and
 expedite payment of the provident
 fund dues.

தலைப்பு 155.—இராசாங்க அமைச்சர்
 லீகா லீகா லீகா லீகா லீகா லீகா லீகா
 லீகா லீகா—லீகா லீகா லீகா லீகா
 லீகா லீகா—லீகா லீகா லீகா லீகா
 லீகா லீகா லீகா லீகா லீகா லீகா
 HEAD 155.—MINISTER OF STATE
 Programme 1.—General Administration
 and Publicity—Recurrent Expendi-
 ture Rs. 11,716,000

ආර්. සම්පන්දන් මහතා (ත්‍රිකුණ
මය)

(*ත්‍රි. ඉ. සම්පන්දන්*)

(Mr. R. Sampanthan—Trincomalee)

Mr. Chairman, I move,

"That the Programme be reduced by
Rs. 10."

In the first instance I would like to say a few words on behalf of the journalists in this country. I am sure that the Hon. Minister, a very distinguished journalist himself, will do his very best for the journalists in this country who play a rather important and prominent role in the affairs of any country. It has been brought to my notice that journalists are a poorly paid lot, that any journalist starting his career starts with a basic salary of around Rs. 300 and receives a total income, including whatever other allowances and remuneration to which he is entitled, of approximately Rs. 500. I think that some effort should be made to improve the salary structure of journalists to ensure that talented young men and women are encouraged to take to a journalistic career, that they are not discouraged by reason of the fact that the salaries they will receive are poor.

It is also essential that journalists should be independent people, prepared to write and comment freely without being subjected to any form of pressure from any source. If that degree of independence is to be maintained by journalists, I think it is very important that they should not feel financially weak or that they are dependant upon the mercies of other people, that they are feel they are able, with a sense of loyalty and devotion, independently to perform their functions. I would therefore urge the Hon. Minister—I am sure this is a matter very close to his heart—to take action early to ensure that journalists in this country are given a fair deal and that their salary structure is revised adequately.

Journalists, in the performance of their functions, have to travel to many parts of the country, and I am told that at present they do not have any concessions or passes in the matter of travel, that they have to pay for their travel. Considering the nature of their function, I think the Hon. Minister should take steps to ensure that at least free passes are issued to the journalists by the Sri Lanka Central Transport Board and maybe by the Railway Department, to enable them to travel freely and be in a position to cover the various activities that go on all over this country and report such activities freely without being troubled by the fact that they have to meet their own travelling expenses.

I am also informed that there has been a proposal for quite some time to bring into operation a pension scheme in respect of journalists, in order to ensure that journalists who have served for long years in the field of journalism are assured of reasonable financial means for their sustenance when they retire. I am told that though this proposal has been in the air for some time, no steps have yet been taken to bring into being and to implement a pension scheme for the journalists. This is a matter in regard to which the Hon. Minister could probably take action with the various companies that are engaged in the publication of newspapers. The Government itself could make some provision in regard to this matter. I would urge the Hon. Minister to consider seriously the implementation of a pension scheme for the journalists in this country.

I would next, Sir, refer to tourism which is one of the biggest industries in this country today. I believe it is the fourth largest industry in this country today, pushing back the coconut industry to fifth place.

[ආර්. සමපත් දත් මහතා]

Before I make my comments in respect of tourism, Sir, I think it is my duty to convey to the Hon. Minister and to his very amiable Secretary my personal thanks in regard to a matter concerning my own electorate. There was a proposal by the Government to acquire a vast extent of land for tourist development in the Trincomalee Electorate. North of Trincomalee Town. It became a very controversial question, and I thought that if that matter was proceeded with it might adversely affect tourism in Trincomalee. I am very grateful to the Hon. Minister and his Secretary; in particular. They took a very sensible view of the whole question, and they decided that they would not use governmental authority in an extreme or harsh way, that they would negotiate with me as Member of Parliament representing the people of that area. And we have been able to bring about a very satisfactory and acceptable compromise on this question by deciding upon the land that the Government would acquire for the purpose of tourist development, releasing from the proposed acquisition large extents of land which presently constitute villages and are used by the indigenous village folk for agricultural purposes and so on.

I am indeed grateful to the Hon. Minister and to his Secretary for the most courteous and accommodating manner in which they dealt with this rather controversial question, and I am very happy to state that we have resolved this question in a very satisfactory manner. I would only request the Hon. Minister by Gazette notification to take early steps to release from the proposed acquisition proceedings those lands which they have decided not to acquire so that the *status quo ante* is restored in regard to those lands and so that the sword of Damocles will not continue to hang over the heads of a number of people. I am certain the Hon. Minister and his Secretary would take early action in regard to this matter.

In respect of tourist development in general, Mr. Chairman, I wish to frankly state that I am certainly not opposed to tourism, and I am not inclined to agree with those who say that tourism should not be encouraged and that tourism is bad for the country. But, of course, there is more than one aspect to this question. The development of the industry is certainly in the interests of the country. We are in dire need of finance, and tourism would certainly contribute to the growth of capital for the various development activities in this country. That you must accept. We must also be sure that the tourists who come to this country are given a fair deal. They are visitors who come to our country for a holiday. We must take all steps to ensure that they have a decent holiday, that they are not charged exorbitant prices, that they do not feel cheated when they leave this country. I think the Government must take every possible step to ensure that no tourist who comes to this country leaves with the impression that he has been cheated. It has been said in many places that the tourist industry in Sri Lanka is showing an inclination to out-buy itself, that things are becoming too expensive and that sometimes tourists have been cheated. I do not accept this position altogether. I do not say it is wholly true. But perhaps there is some measure of truth in it and we must I think take all steps to ensure that this does not become a too frequent occurrence because if tourists by and large gather the impression that Sri Lanka is a country where they are plundered, then it is certainly going to have a very adverse impact on the tourist industry.

I am aware that from the point of view of the Government, the Ministry of State and the Tourist Board, the implementation of any proposal we may outline in regard to tourism can become a very difficult matter. Nevertheless, I think the Govern-

ment must pay its attention to this matter and take steps to ensure that a man who comes to this country as a tourist is given his money's worth, and that he does not leave this country with a feeling that he has been taken for a ride.

Then, of course, there is the question of moral and cultural values that we hear spoken about so frequently nowadays. There have been a number of articles in the papers in recent times in respect of the erosion of the moral and cultural values of this country by the development of the tourist industry. This too is a matter that should engage our concern. I am not being foolish when I say so. The Government should, in my view, take all steps to ensure that a proper balance is maintained. We have our moral values, we have our cultural values of which the people of this country are proud. Tourism is not a bad thing for this country, it is probably a good thing. For the development of tourism, we must ensure simultaneously as best as we can, may not be absolutely, that our moral and cultural values are not in any way eroded. I think this is very essential. The Government should take steps to ensure that a fair balance is maintained. Then on the question of development of tourism. I think we should be extremely cautious. This is my own personal view. I come from an area where there is a fair measure of tourism. There should not be over-development of tourist activity. I am inclined to think that most tourists from many parts of the world are disinclined to spend holidays in over-crowded resorts. We should take all steps to ensure that our nature and environment are preserved. If there is over-development of tourism and we are only concerned with getting into this country as many tourists as quickly as we can, the tourist industry may not flourish in this country for too long.

The other day, perhaps a few days ago, I read in the papers that His Excellency the President has stated

that we should have in the year 1982, 500,000 tourists and no more, but it would appear from the projections of the Tourist Board that we would exceed that number. I am certainly not expressing the point of view that we have reached saturation point. I am not saying that. I am inclined to state the view that there is more scope for tourists development, but let us be cautious enough to ensure that tourist development in this country is carried on in such a way as to ensure that the industry would flourish in this country for a long period of time.

As I said before, if there is over-development of tourism, and if holiday resorts in Sri Lanka become overcrowded, it is not likely that tourism will flourish in this country for a long period of time. When we deal with tourists, we are dealing with human beings who come to this country for certain reasons. They come for a good holiday in this country and if the resorts are not crowded they can have a peaceful holiday. They like to see this country's heritage, history and enjoy all excellent holiday on our lovely beaches, but they are human beings and if they find that the country is overcrowded with hotels and they cannot enjoy a peaceful holiday on overcrowded beaches, they will probably be reluctant to come. Therefore, I think the Hon. Minister of State should take steps to ensure that we do not kill ourselves in our anxiety. This has happened in many parts of the world, of which the Hon. Minister is aware, and it is I think prudent to guard ourselves against such a possible occurrence in our own country.

Sir, I want to make a special plea on behalf of the flocks of deer that we have within the Fort Frederick in Trincomalee. This has been one of the treasures of Trincomalee. As a little child, I remember, the large flocks of deer within the Fort Frederick, in and around the Koneswaran Temple. As

[ஈ. பி. பி. பி. பி. பி.]

a matter of fact, it is the belief that the presence of the deer, within its precincts, in close proximity to the temple, has some religious significance. But, quite apart from that question, these flocks have been there for a long time. It has been a tremendous tourist attraction and is one of the treasures that we should preserve. About ten to fifteen years ago, I used to take my little children to the Fort Frederick and they used to play with this flocks of deer. But today, the flocks are diminishing. It has become almost extinct. I do not know whether the persons within the Fort Frederick—some of them are service personnel—I am not saying they slaughter them, I do not know whether that is happening. Well, one cannot avoid these things happening, but you must make every effort to prevent it.

இன்து கருணரத்ன மென (நிலேயக் கருணரத்ன)

(திரு. சந்திரா கருணரத்ன—இராசாங்க பிரதி அமைச்சர்)

(Mr. Chandra Karunaratne—Deputy Minister of State)

That we cannot do, but we can hand them over to the Wild Life Department.

ஈ. பி. பி. பி. பி. பி.

(திரு. ஆர். சம்பந்தன்)

(Mr. R. Sampanthan)

Preserve them within the Fort Frederick; that is the point. Entrust them to the Wild Life Department, and take all steps to ensure that they are protected and preserved. I am informed that in recent times the wardens of the Wild Life Department had been authorizing the removal of these deer from within the Fort Frederick to many other parts of the country. I have been wondering whether one of the reasons for the numbers diminishing rapidly has been such removal.

இன்து கருணரத்ன மென

(திரு. சந்திரா கருணரத்ன)

(Mr. Chandra Karunaratne)

I do not think that is correct.

ஈ. பி. பி. பி. பி. பி.

(திரு. ஆர். சம்பந்தன்)

(Mr. R. Sampanthan)

Check on that, please. I would request the Hon. Minister to entrust this deer to the Wild Life Department and kindly take all steps to ensure that they are protected and preserved within the Fort Frederick.

Lastly, there is another matter, which is about our television programmes. I must congratulate the Hon. Minister and his staff for the introduction of television in this country. We see the ITN programmes and I believe the Rupavahini Corporation is due to start its transmissions sometime early next year. I might only appeal to the Hon. Minister to ensure that in the transmission of TV programmes, while of course adequate attention is paid to the aspect of entertainment, sufficient importance is given to educational programmes for adults, youth and children, and that there are sufficient programmes on TV which could contribute to educational development. You might also pay more attention to the dissemination of world news, of news of events the world over.

Sri Lanka is a small country. Many people in this country may not be aware of what is happening in many other parts of the world over in respect of many matters and I think the TV could be an effective instrument through which the people of this country are made more increasingly aware of happenings the world over.

சபைத் தலைவர்

(சபைத் தலைவர்)

(The Chairman)

You can finish at 10 o'clock.

ආර්. සම්පන්දන් මහතා

(திரு. ஆர். சம்பந்தன்)

(Mr. R. Sampanthan)

I am finishing up, Sir.

I am sure the Hon. Minister, in his reply, would give us his own views in regard to what steps the Government is taking in respect of the future development of TV programmes in this country. I would also request the Hon. Minister to kindly bear in mind the few suggestions that I have made, particularly in regard to the development of the tourist industry, the release of lands not meant to be acquired for tourist development in Trincomalee, and the dear within the Fort Frederick area.

Thank you.

ද. ආ. 10.0

ඩී. ඩී. තිලකරත්න මහතා (නියෝජ්‍ය
සාප්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා)

(திரு. டி. ஈ. திலகரத்ன—பாராளுமன்ற
அலுவலகப் விளையாட்டுத் துறைப் பிரதி
அமைச்சர்)

(Mr. D. E. Tillekeratne—Deputy
Minister of Parliamentary Affairs &
Sports)

Mr. Chairman, I agree with the hon. Member for Trincomalee (Mr. R. Sampanthan) on most of the matters he referred to in regard to tourism. I am in the same boat as the hon. Member for Trincomalee. The area which I represent, Ratgama is one of the best hotel resorts in the Island. Sir, you know it as you are also on the coast line.

We must thank the Hon. Minister of State for the correct action he is taking and the correct path he is now following. An acre of land in the beaches in my area in 1970 was sold for Rs. 1,000 and now the price has gone up to about Rs. 20,000. In a good area in Hikkaduwa, you cannot buy an acre of land for less than Rs. 4 to 5 lakhs today. This is ample proof that the tourist industry is flourishing. At the same time, although we have good reports regarding the Tourist Board and the Ministry of

State, being a person who is interested in tourism, especially in hotels, I have to point out that the number of tourists this season—I do not know about the other parts of the country—in the Hikkaduwa area, is less than what it was last year. During in friendly chat I had with the Hon. Minister a week ago, I told him that the tourists are fewer in Hikkaduwa. Although, we expected of most of the hotels to be full, they are not so. Most of the hotels have enough rooms. That is due to the fact that, as the hon. Member for Trincomalee said, our beaches are polluted, some places are polluted, some places are overcrowded and most of the tourists do not care or do not like to come to places especially when they do not get that freedom they desire,

I went last evening to Hikkaduwa. I was there for a couple of hours. I went to the beach, where some of the tourists complained to me that they cannot enjoy their tourist life, or their freedom, in some of the places. Not only in Hikkaduwa but in most of the beaches you get beggars, you get school children, you get small fellows. They just go and harass the tourists. I had a chat with the Hikkaduwa Police yesterday and I told them that this must be stopped. They agreed with me, and I hope they will do it. Otherwise these tourists will never go to the beach. When they go to there some fellow will come with a parcel or something which is not of interest to tourists and pester them to purchase it. Sometimes, just to get rid of the man, they throw a little money and purchase it, not with the idea of taking it home or with any interest in that article, but just to get rid of him. So I am appealing to the Hon. Minister, who has been a pivot in the tourist trade with His Excellency the President when he was the Minister of State and when the Hon. Minister was his Permanent Secretary. He knows tourism from A to Z for the last so many years and I do not

[தி. சீ. திலகரத்ன மொழி]

think there would have been tourism in Sri Lanka if not for these two. They started it at Hikkaduwa, then they continued at Bentota and now it has gone to the Eastern coast. I am appealing to the Hon. Minister, in the same way as the hon. Member for Trincomalee did, that we must clean up the beaches, we must clean up the roads.

I must also thank the Hon. Minister, for taking some action when we had a conference with His Excellency the President and decided to make Hikkaduwa area a holiday hotel resort. The Hon. Prime Minister also agreed that it should be done and that a bypass for traffic should be made, but I think with the control of finances by government, we might get a little late. to do this work. I am appealing to the Hon. Minister of State to take early action to make Hikkaduwa area holiday hotel resort. Then most of these troubles will be over.

I must thank the Deputy Minister of State. He took action with me to appoint between 150-200 tourist guides. This is self-employment. In Sinhalese we call it ස්වයං රැකියා. Each of them makes about Rs. 1,000 to Rs. 2,000 a month. The only problem is that the Police have not recognised their services. So, I am appealing to the Hon. Minister of State, please speak to the Police and ask them to recognise their services. We have given them an identity card, but the Police discard it! If the Police recongise their services we can improve this trade. We can give them uniforms, we can get them quarters. We can provide all those things. I can get the hoteliers to give them more comforts and make them really look like gentlemen. Now most of them go in shorts or torn trousers or sarongs or vertis, but if the Police recognise them I as the member for the area can appeal to the hotels, and the hotel owners will give these guides a fair deal. So that is something where the Hon. Minister of State can help.

I also must thank the Hon. Minister for the timely action taken to stop the Hippi menace. The Hippi menace was terrible in the Hikkaduwa area last year. Now, it has been cut down by about 50 per cent.

வந்தி கர்ணரத்ன மொழி

(திரு. சந்திர கருணரத்ன)

(Mr. Chandra Karunaratne)

They like Arugam Bay.

தி. சீ. திலகரத்ன மொழி

(திரு. டி. எ. திலகரத்ன)

(Mr. D. E. Tillekeratne)

We must send them to Jaffna.

பி. அமிர்தலிங்கம் மொழி

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

If they come to Jaffna they will be reformed.

தி. சீ. திலகரத்ன மொழி

(திரு. டி. எ. திலகரத்ன)

(Mr. D. E. Tillekeratne)

I think that is the best place. Let them move with the terrorists. Now the Hippi menace is less.

I must thank His Excellency the President for the action taken about nudism. Tast year we had a lot of bottomless—

ரா. சம்பந்தன் மொழி

(திரு. ஆர். சம்பந்தன்)

(Mr. R. Sampanthan)

Topless or bottomless?

தி. சீ. திலகரத்ன மொழி

(திரு. டி. எ. திலகரத்ன)

(Mr. D. E. Tillekeratne)

The topless of course vanished about two years ago.

அங்கத்தவர் மொழி

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

How do you know. Have you seen?

ඩී. ඊ. තිලකරත්න මහතා

(*திரு. டி. எ. திலகரத்ன*)

(Mr. D. E. Tillekeratne)

Well, I have seen. I am always at Hikkaduwa.

මන්ත්‍රීවරයෙක්

(*அங்கத்தவர் ஒருவர்*)

(A Member)

You enjoyed ?

ඩී. ඊ. තිලකරත්න මහතා

(*திரு. டி. எ. திலகரத்ன*)

(Mr. D. E. Tillekeratne)

We go there to enjoy. Actually, Sir, it is not a joke. His Excellency and the Minister of State took action to stop that menace. It has now come to bottomless. If you go to any hotel or to the beach, say, early morning or at about 4.30 or 5, you can see so many like that.

වී. එන්. නවරත්නම් මහතා

(*திரு. வி. என். நவரத்தினம்*)

(Mr. V. N. Navaratnam)

Why do you look up ? Why do you not look down ?

ඩී. ඊ. තිලකරත්න මහතා

(*திரு. டி. எ. திலகரத்ன*)

(Mr. D. E. Tillekeratne)

If I want to look down, I will not go there. Whatever it is, Sir, as the hon. Member for Trincomalee said, we must keep our morals high. Some action must be taken about their dress, and I think His Excellency the President is very keen to put a stop to all this.

At several conferences we were very particular to mention that we must preserve the morals of our people.

මන්ත්‍රීවරයෙක්

(*அங்கத்தவர் ஒருவர்*)

(A Member)

To be bottomless !

ඩී. ඊ. තිලකරත්න මහතා

(*திரு. டி. எ. திலகரத்ன*)

(Mr. D. E. Tillekeratne)

If you like, you can come with me. So I must thank the Hon. Minister again for giving the Hikkaduwa area a better break. Many new hotels are now coming up ; and with the help of the Tourist Board, I think in 1982 we will be able to have 250 to 300 more rooms. The most important thing is to see that overcrowding is stopped, fair prices are charged and good food is served in these hotels. In some hotels a plate of soup is about Rs. 25. I do not think it will cost even Rs. 2.50 to prepare that soup but they are charging about Rs. 25. In some small hotels they charge less. The other thing is, we have seen in the Hikkaduwa area that rooms are booked in some of the big tourist hotels, but the tourists have all their meals outside. There are wayside shops and small guest-houses—very small wayside hotels. They go to those places in the morning to buy a plantain and a cup of plain tea, and some tourists smoke a beedi instead of a cigarette the price of which ranges from about 50 cents to a rupee. That is what they have for breakfast. For lunch also they do not spend more than two or three rupees. For dinner, too, it is same thing. If you get statistics or data in regard to food served in the hotels, you will see how far the sales have dropped. Most of the tourist agents now book hotel-rooms without food. In 1982 it will be still worse. So I am appealing to the Hon. Minister to get the Tourist Board and the other officers concerned to go into this matter early. Otherwise, some of these hotels may have to close down. So please take some action.

I do not think I will take your time any further. I must thank the Hon. Minister of State, not only for the improvement of the tourist trade and the tourist industry ; but also for the marvellous improvements he has made in

[ඩී. ඩී. නිකරත්න මහතා]
 whatever has come his way, like tele-
 vision and the Wild Life Department,
 and I hope he will continue to do the
 same and give us a better service next
 year.

Thank you.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

Mr. Chairman, I think, we are very
 lucky in having as Hon. Minister one
 who is a tourist cum journalist cum
 advertiser cum traveller—all in one.

ඩී. එන්. නවරත්නම් මහතා (වචනවි
 වේදි)

(திரு. வி. என். நவரத்தினம்—சாவகச்சேரி)

(Mr. V. N. Navaratnam—Chavakach-

What about wild life ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

Yes, also one who knows about wild
 life.

I will be very brief. Sir, There is
 this problem of BTT being charged
 for advertising in the press. Now, the
 other day, I recollect that the Hon.
 Minister of Lands and Land Develop-
 ment and Minister of Mahaweli
 Development, made certain submis-
 sions to the Hon. Minister of Finance,
 and in doing so him main idea was
 to get the BTT reduced or the duty
 reduced because the cost of beer was
 too high. In the same way, there is
 one request I would like to make
 from the Minister. Please see that the
 BTT on periodicals, books, news-
 papers and advertisements is
 removed. Now, this is something I
 have been clamouring for. You should
 not have the BTT on knowledge. A
 journal is not an ordinary piece of
 paper. There is a lot of knowledge
 that you can gather from a journal
 or newspaper. Therefore, I would
 earnestly request the Hon. Minister
 to take off the BTT from books and

journals them. I think the Govern-
 ment has made a very unfortunate
 decision, namely, that the "Daily
 News" and the "Times" Group alone
 should get Government advertise-
 ments. Newspaper advertising is a
 competitive business. Very recently
 I was told that papers like the
 "Dinakara", "Janadina" and the
 "Aththa" do not get Government
 advertisements. They do not get even
 private advertisements from certain
 establishments. Of late they have
 decided to give Government adver-
 tisements. I am grateful for that. But,
 then, what have they decided about
 the "Sun" Group and the "Island"?
 They have knocked off Government
 advertisements from these two
 papers. I do not know why they
 wanted to do that. I want very earn-
 estly to request the Hon. Minister to
 take up this matter with the Presi-
 dent and see that all papers are given
 Government advertisements. Let each
 paper which is competent get their
 private advertisements. That is their
 business. I would request the Hon.
 Minister to see that this is done
 because it will be very useful not
 have any differentiation between
 there papers. Let every paper get
 their Government advertisements,
 and let those who want to canvass
 and get private advertisements to do
 so. I want the Hon. Minister to see
 that the BTT is no more levied on
 periodicals, books, and so on.

ජීලනව වචන විකක් කියන්න කම
 තිසි, විශේෂයෙන්ම අවන් විදුලි සංස්ථාව
 ගැන. මට මතක හැටියට නොවැඩිබර් 10
 වනදා රූපවහිනි මධ්‍යස්ථානය විවෘත
 කරන කොට ගැන ඇමතිතුමා මෙන්න
 මෙහෙම වචන විකක් කියන්න යෙදුණා.

“ධර්මදේශනා හා වෙනත් ආගමික
 වාඩි සටහන් මගින් ජාතික ගුණවගාව ඇති
 කිරීමට එක පැත්තකින් පරිශ්‍රමය දරනව.
 අනික් පත්තෙන් පහත් පෙලේ කසි
 කබල් බයිලා වලින් විනාශ වෙනවා.”

ඇමතිතුමා, ප්‍රකාශ කළ මිය වචන ඉතා
 මත්ම වැදගත්. ඒ එක්තම වගෙ සනිල්
 ශාන්ත මහත්මයාගේ අවමංග්‍රයයේදී අපේ

ගුවන් විදුලි වැඩ සටහන්වල පරිහානිය ගැන නිලධාරීන්ට දොස් පැවරුව. තව ටික දවසකින්, මේ මාසයේ 16 වනදා අපේ ගුවන් විදුලි සංස්ථාව 56 වන ජන්මෝත්සවය සමරීමට බලාපොරොත්තු වී තිබෙනවා. අර මම කලින් කිව තත්ත්වය ඇති වෙන්නට හේතුවක් තිබෙනවා. මෙයට හේතුවී තිබෙන්නේ මෙම ස්ථානයේ සිටින ගුවන් විදුලි අධ්‍යක්ෂවරුන් සාමාන්‍යයෙන් සම්බන්ධීකරණය වෙලා තිබීම. වෙනත් වෙනත් පුවත්පත් කලා වේදීන්ගේ විවිධාකාර සම්බන්ධීකරණ තිබෙනවා, අයිතිකරුවන් සමග හා සමහර කර්තෘවරුන් සමග. මම හැම එක්කෙනාමය කියන්නේ නැහැ. ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් නම් මොකක් හරි තවත් ඒ වාගේ ජනසංනිවේදන මාධ්‍යයක සම්බන්ධකම් තිබෙනවා නම්, කවි ලියන්න හෝ මොන යම් දෙයක් හරි ලියන්න, ඒ ඇත්තෝ කරන ඉල්ලීම් ඉෂ්ට කරන්න වෙනවා ගුවන් විදුලියෙන්. එම නිසා අපට පෙනී යනවා මේ දෙගොල්ලන්ගේම සම්බන්ධීකරණයක් තිබෙන බව. එයින් සිදු වී තිබෙන්නේ මොකක්ද? මේ තත්ත්වය නිසා, නියම අධ්‍යක්ෂ තනතුරු, නියම සංවිධායක තනතුරු, නිෂ්පාදක තනතුරු, නිවේදක තනතුරු ගැන සලකන්නේ නැතුව, ඒ අයගේ දක්ෂතම් ගැන සලකන්නේ නැතුව, ඒ කටයුතු කරගෙන යන්න සිදු වී තිබීමයි.

අන්න ඒක එක හේතුවක් වී තිබෙන්නේ, අපේ මේ තිබෙන ගුවන් විදුලි වැඩ සටහන්වල පල්ලයන මට්ටමට දැන් බලමු නාට්‍යවල තත්ත්වය ගැන දෙවන සේවයේ ප්‍රචාරය වන නාට්‍ය ගැන කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාම පල්ලයන තත්ත්වයකයි මේ නාට්‍ය තිබෙන්නේ. අර මෙකක්ද වැඩ සටහනක 'සිසි' ද කවිද එතව. මම ඒක අහන්නේ නැහැ, දෙපාර්ශ්මි ඇහැවීමේ. මට මතකයි එම වැඩ සටහන. හන්දියේ ගෙදර. තනිකරම විශේෂඥ වචන ඒකේ පාවිච්චි කරන්නේ. කෙළින්ම කියනවා නම් කුණුහරුප වචනය පාවිච්චි කරන්නේ. අන්න එම නිසා රසිකයන් ගැනත් කල්පනා කර බලන්න ඕනෑ. කිසියම් විද්දනයක් ලබා ගැනීමේ අදහ

සින් අසා ගෙන සිටියත්, රසිකයන් කිසි විටෙකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වාගේ පල්ලයන මට්ටමේ වැඩ සටහන්වලට කන් දෙන්න.

මා දන්නවා සුගතපාල සිල්වා මහතා වැනි උදවිය සිටිය. ඒ ගෙලලන් වෙනස් කරන්න සිද්ධ වුණි. ඒ අය ඉතාම දක්ෂ උදවිය. මේ වාගේ වැඩ සටහන් ප්‍රචාරය වෙන්න කියමද? රාත්‍රි අවේ සිට අටහමාර දක්වා පිත් අවර් එකේ. රසිකත්වයෙන් ඉතාමත් පල්ලයන වැඩ සටහන් ප්‍රචාරය කරනවා. හුඟක් උදවියට, මහාචාර්ය සරත් වන්දු මහත්මයාට තැනක් නැහැ. රංජිත් ධර්මකීර්තිට තැනක් නැහැ. එල්සන් දිවි තුරුගමට අවස්ථාවක් නැහැ. ජනසේන යකුපිටියට අවස්ථාවක් නැහැ. මෙන්න මේවගේ දක්ෂ උදවිය ගන්න. සංගීතය තත්ත්වය ගැන බලමු. සංගීතය ගැන කියන විට, මම දන්නවා, දැන් නව නිර්මාණ කියා කිසි දෙයක් නැහැ. සමහර අවස්ථාවල ඉන්ද්‍රියවේ තිබෙන්නවූ අප්‍රකට රාග තාල සහිත උස්තද් වරුන්ගේ ගීත අපේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කර හරිනවා. ඇත්ත වශයෙන්ම ඒවා බොහොම අදි කාලෙන් එන රාග ඒවා මෙහාට යෙදූ විට කිසිම රස වින්දනයක් සිටින්නේ නැහැ. අන්න ඒ නිසා ඉතාම පහත් පෙළේ ගීත වලට ප්‍රේමලාප ගීත වලට ඉතාම පහත් පෙළේ වචන යොදා ගෙන ගියාට පසුව එතුමා හෙද වැඩක් කෙරුවා.

ප්‍ර. හා. 10.15
අනන්ද නිස්ස ද අල් විස් මහතා (රාජ්‍ය ඇමතිතුමා)
 (හි.රු. ஆனந்தநிஸ்ஸ த அல்விஸ்—இரா சாங்க அமைச்சர்)

(Mr. Anandatissa de Alwis—Minister of State)
 ප්‍රේම ගීත හොද නැද්ද?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (හි.රු. லக்ஷ்மன் ஜயக்கொடி.)
 (Mr. Lakshman Jayakody)
 තරක නැහැ. ඒ වගේත් තිබෙනවා එක් තරා තත්ත්වයක්. මම ඒ සම්බන්ධවත් කියන්නම්. දිළිඳුතත් කියා මහතමියක්

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]
 ගැන ඇමතිතුමා මෙහට ගෙන් නුවා. බොහොම සන්තෝෂයි. නාන් ඇවිත් මෙහි සිටින උදවිය වර්ග කලා. වර්ග කලාට පසුව ඉතාමත්ම විශිෂ්ඨ ගණයේ සිටින උදවිය අනවඑත්ය, විශිෂ්ඨ නොවන උදවිය මේ මේ අයයි කියා ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කලා. එහෙත් මොකක්ද වෙන්හෝ, විවිධ හේතූන් උඩ? එකක් දේශපාලනය. තවත් එක් හේතුවක් මුදල් හදල්. ඔතන සිටියා එක අධ්‍යක්ෂවරයෙක්, මගේම කිව්වටර ඇතියෙක්, තිලක් ගුණරත්න කියා, දවසක් මම එතුමා සමග මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කලා. ඒ සාකච්ඡා වේදී එතුමා කිව්වා, එතුමාගේ ජීවිත කාලය තුළ දී සිවිල් සේවකයෙක් වශයෙන් සේවය කළ ඉතාමත්ම අමාරුම තැන ඔතනයි කියා. ඒ තරමටම බෙලි කැපිලි යටිතල වටු ආදී රටේ නැති දේවල් ඔතන තිබෙනවා. ඔතන ඉන්න පුද්ගලයින්ගේ බෙල්ල කොයි වෙලාවේ ගහල යයිද කියන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. මොකද, එතන ඒ තරම්ම හයානක තැනක්.

ආනන්දනිස ස ද අල්විස් මහතා
 (කි.රු. ආනන්දනිස ස ද අල්විස්)
 (Mr. Anandatissa da Alwis)
 ඒක ඇත්ත.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (කි.රු. ලක්ෂ්මන් ජයකොඩි)
 (Mr. Lakshman Jayakody)

වංචා හඟක් තිබෙනවා. එකක් ඩිස්ක් කැපිල්ලේ වංචාව. මම හිතන්නේ ඔතනට “ඉන්ටර්නල් ඔබ්ට්” එක දමන්න ඕනැ කියලයි.

I hope you will put the internal audit on that. I was told that in the SLBC even if the internal audit goes there to audit they are being prevented from doing their work. They have been even threatened. I was told that people have been found drunk inside that place. Then I thing the Hon. Minister must see to it that he brings the good musicians there. I will give you one instance. There was the case

of Mr. Hemasiri Kemadasa who had been judged the best musician in the country. His Excellency the President had given an award to Mr. Hemasiri Kemadasa. But up to date Mr. Hemasiri Kemadasa has no place in the SLBC. Just imagine the situation. Sri Lanka's best musician has no place in the SLBC. Here we are trying to develop the SLBC along with other aesthetic colleges. We are trying to bring the universities also closer to the SLBC so that we will have quality there in time to come. Mr. Kulatillaka has done a fairly good job. Mr. Ananda Silva has done a good job. All the other people have done a good job. But there is no quality even in music.

ඒ අතරම අර සුනිල් ශාන්තයන්ගේ තැටිය හොරකම් කර තිබෙනවා. එය හරිම පාපයක්. මැරුණු සුනිල් ශාන්තයන්ගේ තැටිය හොරකම් කර සංගීත කවලා.

They have dubbed the music into his words, and ultimately what has happened is that recorded cassettes are sold everywhere in the country, and poor Sunil Santha is not getting anything. I am told—I am very happy about it; I do not know whether it is true or not—that there is a CID inquiry into these activities.

ඊළගට ප්‍රවෘත්ති අංශය. වැරදි ප්‍රවෘත්ති දමනවා කිව්වම අතන්තයි; අප්‍රමාණයි. එමෙන්ම වැරදි ලෙස කියවනවා. මම දන්නේ නැහැ, මොන හේතුවක් උඩද කියා. ඒ ගැන එක ඉල්ලීමක් කරන්න කැමතියි. දක්ෂ අය ඔතන සිටිනවා. පින් අයිති වෙයි මේ ගැන සොයා බලන්න. ප්‍රවෘත්ති සාමාන්‍ය බුලටින් එකක් වශයෙන් ගහලා තිබෙනවා. ඒ බුලටින් එක කියවන්නයි ඕනැ. ඕකට ඇති දේශපාලනයක් නැහැ. ඕක සකස් කලාට පසුව අන්තිමට අධ්‍යක්ෂතුමා තැත්තම් සහාපතිතුමා එය බලා අනුමත කරනවා. ඒක කියවන්නයි ඕනැ. එමෙන්ම ඒක කියවන්නට ඕනැ ඉතාමත්ම හොඳින් කාවදින විධියටයි. එහෙත් එවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ. වචන කියවන විට ඇතැම් වචන ගිලෙනවා. සමහර යට උච්ඡ රණයක්

නැහැ. මේ කටයුත්තට හොඳ උගුරක් තිබෙන්න ඕනෑ. අන්න ඒ නිසා, නැති බැරිකම නිසා, දැන් තමුන් නාන්සේලා පරණ නිවේදනයකින් කැඳවා තිබෙනවා, අවුරුදු 20 ක් 30 ක් පැරණි. ඒ අය නැවත වරක් කැඳවා තිබෙනවා, මෙහි කට යුතු කරන අයගේ අදක්ෂකම නිසා. විනාශයකට රුපියල් හතරයි ගණනක්ද කොහෙද ගෙවන්න බලාපොරොත්තු වී තිබෙනවා. ඒ නිසා ප්‍රචාරක අංශය මීට වඩා ශක්ති සම්පන්න කරන හැටියට මො ඉල්ලා සිටිනවා.

ඊළඟට දෙවෙනි සේවය ගත කියන්න ඕනෑ. දෙවෙනි සේවයේ වෙළඳ කටයුතු ගැන ලොකු උප්පරවැට්ටියක් යනවා. ඕනෑත් නිෂ්පාදකයෝත් සිටිනවා, නිවේදකයෝත් සිටිනවා. නිෂ්පාදකයෙක් නිවේදකයෙක් ඉල්ලා ගන්නට කියක් හෝ අතින් දෙන්නන් ඕනෑ. නැත්නම් ඒක හරියට කෙරෙන්නේ නැහැ. නිවේදකයෝත් දැන්වීම් ඒජන්සි පවත්වා ගෙන යනවා. සමහර අය වෙනත් අයගේ නම් වලින් ඔය දැන්වීම් ඒජන්සි පවත්වා ගෙන යනවා. එම නිසා මො එතුමාට සමන්ත මේක ඉතාමත්ම ඕනෑකමින් කියන්න කැමතියි.

ගුවන් විදුලියෙන්—විශේෂයෙන් දෙ වැනි සේවයෙන්—ඉතාමත් අමිහිරි දේවල් පවා ප්‍රචාරය වෙන්නවා. 'වැඩේ...ත් හරි; මැණිකේ, අද හමිබ වුණා' කියලා මොකක්ද මන්ද එකක්—මැණිකක්ද කොහොද—හමිබ වුණා කියලා ඒ වෙළෙඳ දැන්වීමෙන් ප්‍රචාරය කෙරෙන්නවා. ඇත්ත වශයෙන්ම ඉතාමත් අමිහිරිදායක තත්ත්වයක්, ඕක ඇතුළේ තිබෙන්නේ. අස්ත්තන් රුපි දේවල් ඉදිරිපත් කිරීමට ගුවන් විදුලිය උත්සාහ කරන්න ඕනෑ. හොඳ පරික්ෂකවරු පිරිසක් මේක ඇතුළට යවා වාර්තාවක් සකස් කරවා ගෙන තිබෙනවාය කියා අපිට අරංවියි. එහෙම වාර්තාවක් සකස් වී නැත්නම්, මේ පහත වැටීමෙන් ගුවන් විදුලිය බේරා ගැනීම සඳහා කරුණාකර එවැනි වාර්තාවක් සකස් කරවාගෙන අවශ්‍ය පියවර ගන්නා හැටියට මම ඉල්ලා සිටිනවා.

ප්‍රාදේශීය ගුවන් විදුලි මධ්‍යස්ථාන වලට—රුහුණ සේවයේ සහ රජරට සේවයේත්—තිබෙන්නේ දේශපාලනය නමයි. විරුද්ධ පාර්ශ්වයේ උදවිය එහාට යවනවා, 'සයිබිරියාවට' යවනවාය කියා, ආණ්ඩු පක්ෂයේ උදවියට උසස් තානාන්තර ලබා දෙනවා. ගරු ඇමතිතුමා වූගේම අපිත් පරිපාලන කටයුතු කර තිබෙනවා. අපි දැනුත් ව්‍යාපාරික කටයුතු සම්බන්ධ පරිපාලනයේ යෙදෙන්නවා. එම නිසා පරිපාලනය සම්බන්ධයෙන් අපට තිබෙන අත්දැකීම් අනුව එක දෙයක් කියන්න ඕනෑ. ගුවන් විදුලිය වගේ ආයතනවලට දේශපාලනය රිංගා ගැනීම නිසා ඒවා විනාශ වෙන්නවා. එම ආයතන විනාශ වෙන්නවා සමගම, රජයටත් ඒ විනාශයේ විපාක විදින්න සිදු වෙන්නවා. ඒ විධියට එම ආයතනවලට දේශපාලනය රිංගා ගැනීම නිසා විරුද්ධ පාර්ශ්වයට නම් මොකුත් වෙන්නේ නැති බව අවධාරණයෙන් මතක් කරන්න කැමැතියි.

ගුවන් විදුලියේ, ඇසිය හැකි වැඩ සටහන් හැටියට තිබෙන්නේත් බොහොම විකසි. 'තුම්පන් රටා' අඟන්න හොඳ වැඩ සටහනක්. 'සිතිජය' වැඩ සටහනත් හැම දාම මම අඟනවා. 'රස වින්දන', 'සතියේ සංවාදය', 'සංගීත සන්කල්පනා' ආදියත් හොඳ වැඩ සටහන්. නමුත් බොහොමයක් වැඩ සටහන් හොඳ නැහැ.

කෝ, අපේ හපුතලේ මන්ත්‍රීතුමා (වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා)? ඇමතිතුමාට පුළුවන් ඒ මන්ත්‍රීතුමා වැනි උදවියගෙන් හොඳට ප්‍රයෝජන ගන්න. එවැනි උදවිය ලවා ගුවන් විදුලියේ තත්ත්වය ගැන හොඳ විස්තරාත්මක වාර්තාවක් ලබා ගන්න ඇමතිතුමාට පුළුවනි. මම දීර්ඝ වශයෙන් කථා කරන්න බලාපොරොත්තු වන්නෙ නැහැ. දීර්ඝ වශයෙන් කථා කරන්න පුළුවන් නම් ගුවන් විදුලි සංස්ථාවේ ඇතුළේ තිබෙන සෑම දෙයක් ගැනම—හැම අංශයකම නොවෙයි. ඇතැම් අංශවල—එතුමාට පෙන්වා දෙන්න පුළුවනි.

වා අවශ්‍ය වශයෙන් තවත් එක් දෙයක් ගැන කියන්න කැමැතියි. ගුවන් විදුලියෙන් දැන් අපි ක්‍රමානුකූලව 'ටෙලි

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]
 විෂය' එකට යනවා. ඒ සමනම් ගුවන්
 ගුවන් විදුලියේ තිබෙන ලෙඩේ දැන්
 'ටෙලිවිෂන්' එකටත් බෝ වෙන්න පුළු
 වන් බව- දැනටමත් බෝවේගෙන එන
 වින්තිය-මට පෙනෙන්නවා. 'ටෙලිවිෂන්'
 එකටත් දේශපාලනය ඇතුළු වේගෙන
 එන නිසා ඒ වැඩ සටහනක් පහත් මට
 ටමකට වැරිගෙන එනවා. බෙලි කැපිලින්
 දැන් එතැනට ඇතුළු වේගෙන එනවා. ඒ
 වගේම, අයෝජන වැඩ සටහනක් එනවා.
 මේ තත්ත්වයෙන් මේ අයතන බේරු
 ගැනීමේ ශක්තිය අමතිතුමාට තිබෙන බව
 අපි දන්නවා. එම නිසා එතුමා ඒ සඳහා
 පියවර ගනිවිය කියා අපි විශ්වාස කරනවා.

**හරින්ද්‍ර කොරියා මහතා (නියෝජ්‍ය
 රාජ්‍ය පරිපාලන අමතීතුමා)**

(*திரு. ஹரிந்திரகொறயா—பொது நிர்வாகப் பிரதி அமைச்சர்*)

(Mr. Harindra Corea—Deputy Minister of Public Administration)

Mr. Chairman, the Hon. Minister of State is presiding over a very important period. A technological revolution has taken place, and for the first time in this country he will be able to utilize in this country one of the most advanced technological mass media communication systems.

When we are thinking of the future of television and the effective use of it in schools and so on, we seem to forget to ask ourselves the question how the mass media systems that are already available to the Government, like the Government Film Unit, have been used. For instance, the Government Film Unit has not really tried to inform the people about what is happening in their own districts. We know that there had been tremendous development that has taken place in this country, and on the other side there is a tremendous hunger for—I will not say, entertainment—information through this mass media. During the week-end I was going to attend a meeting, and I saw about 2,000 people gathered at a certain place in a village. I stopped and found out that they were all waiting to see a film on health. I am not saying that all those

2,000 persons were interested in health, but a film was being shown in the evening and they were waiting to see it.

When we are planning for television, all too often we fail to realize that we already have something available. I would like the Hon. Minister to look into this aspect of the functions of the Government Film Unit. There are many school buildings in each electorate or district, and often they are not used after, say, 3.30 p.m. There is nobody there. Those buildings can be used to show films. If a sufficient number of projects are not available in the district kachcheris belonging to the GFU, whatever available can be shared. There should be a programme almost every evening, and a few vans can go out to one electorate to the schools and the Member of Parliament can be kept informed and a programme could be worked out to show documentaries or any other kind of film. The GFU film vans can come to our electorates and with us plan a programme for about half an hour—a film showing the development work that has been taking place.

There are also various training programmes under way, some organized by the Ministry of Youth Affairs, some by other Ministries, for the purpose of giving vocational training. There are plenty of films available on them, and by this means instant teaching can be transferred to the people in regard to certain projects. For example, films depicting training programmes in fisheries, agriculture and so on can be shown.

In regard to television, with TV coming into service next year, I wonder whether any programmes have been planned for the future, whether any committee has been sitting to work out what kind of documentaries, what kind of training programmes—I think for schools they have worked out some kind of programme—have been planned outside those that have been planned for schools.

දු. සා. 10.30

The Hon. Minister is aware of the tremendous amount of talent that is there in this country. I myself have been surprised that even in a small electorate like mine so much talent is available—musicians, artists, dramatists and so on. Our schools have their prize-giving, and the children stage plays at those functions. From what I can judge, the talent is quite good. But this talent has not been harnessed. We, as a people, like entertainment. We like to go for plays. But we do very little to organize them. The SLBC has only a small stage, and very few people can participate there. There are many people all over the country who are talented. So I would like to suggest to the Hon. Minister that he even thinks of having a Presidential Arts Commission and, like the Mahapolas, once the talent is discovered, some kind of method he devised by which these talented people can, in their districts, in their areas, go round and display their talents.

In England this happens very often. Most of the artistes, dramatists and so on go out into the rural areas. It is there that many of them are spotted. It is also necessary to think of professional artists from now on I think the people should be paid for their talents. If the country is to prosper, if any country is to prosper, it naturally veers towards arts and artists and drama as a paying profession. This is one thing which we do not find in this country. Except for the film profession and those who are employed by the SLBC., there are only a few artists who can live by their talents. A great number of people can find employment if they are organized, if they are encouraged, and if the State gives them that kind of aid.

Then I would like to turn to the SLBC. I am not going to come out with any disclosures or anything like that; but I have been told by various people about some of the difficulties that artists have with regard to the SLBC administrative set-up, the way

that they are given time and so forth, and opportunities in the SLBC. A great number of my colleagues have been told, and I too have been told personally by various artists who helped us during the elections and who came for our meetings with great enthusiasm, that they had many difficulties. They worked for us; but some of them have not found opportunities that they thought they would have, after we came into power.

Whatever the hon. Member for Divulapitiya may say, there was a lot of politics in the SLBC during the 19.0 to 1977 period. Many of our people suffered. There were lots of difficulties which they had, and they expected, some of them, a greater opportunity at least when we are in power. I do not deny that a few of them have been helped and lots of injustices have been removed; but certainly a large number of them have felt that irrespective of party politics, certain people in the SLBC power structure bear grudges against them; that they have been cut off or their opportunities have been reduced.

I hope the Hon. Minister will look into this. I do not want to give any names or present any petition to him; but certainly I think he must be aware of some of these persons; and if he asks me I will inform him of some of those persons.

That is all I would like to say, Mr. Chairman, except that the Hon. Minister of State has great opportunity in the next few years to transform the culture and the development activities in this country into something which will benefit our country.

වි. එන්. නවරත්නම් මහතා (වාවාකච්චේරි)

திரு. வி. என். நவரத்தினம்—சாவகச்சேரி)
(Mr. V. N. Navaratnam—Chavakach-
cheri)

Mr. Chairman, the reputation and political integrity of every government is judged generally by the attitude the government adopts

[ම. එන්. කවරත්නම් මහතා]

towards the media, the freedom it gives to the media, the restraint it imposes, and the facilities that are provided.

We know the Hon. Minister in charge of this subject has his own personal views, and is very clear in what the attitude of the Government should be in this matter. Apparently, it is not possible for him to do all that he can to formulate and implement an ideal policy in this matter.

The Hon. Member for Trincomalee who moved the cut spoke about the hardships suffered by the journalists in our country. Anybody walking into the House of Commons would notice that the biggest car that comes into the House would not be one that belongs to a Minister, but, one that belongs to a journalist. They have got a very high income; they live in luxurious flats, and they are able to perform their duties, and at the same time give maximum comfort to the family. The Hon. Minister is already aware of these problems, and he should formulate a scheme and see that the journalists in our country are able to live in comfort. Some of the journalists who cover the proceedings in this House cannot even afford to come by bus. They come walking. Most of them even do not have a proper meal, so that adequate steps should be taken.

The Hon. Minister should see to it that we also show a certain amount of courtesy and respect to visiting journalists, because, if we create a bad impression, if we do not show them the courtesy that they deserve, whatever image the Government may like to build abroad will be shattered. The Hon. Minister is aware that there was a team of journalists who came from the Federal Republic of Germany. A press conference was arranged at the Intercontinental Hotel. Some of the journalists who came were from the most popular newspapers in Germany. At the last moment the press

conference was cancelled, the journalists were treated like pariahs; the lights were switched off and so on. I am sure the Hon. Minister knows what reaction there would have been in Western Europe over the action taken by the Government. I know that the Hon. Minister is not responsible for what happened. But, I think he has at least a duty to make amends, to find out who these journalists are and explain the circumstances under which they were shown such discourtesy.

There was another journalist, from a very popular Asian magazine "India Today", who visited our country recently. He was almost assaulted by State officers, by police officers, in the Ratnapura district and his camera was taken from him. He was kept in custody for eight hours. If the Hon. Minister had read the articles published by him in "India Today" after he returned from this country, he would have known how much the journalist was hurt. There are other journalists from abroad who have been given such discourtesy. The Hon. Minister must give instructions to all officers who deal with such visiting journalists, whether it be the Customs, whether it be the Immigration or whether it be the Police, to treat them with respect and to give them all the facilities they require.

On the subject of tourism, I would like to acquaint the Hon. Minister of some of the views of those foreigners who have visited our country and have gone back to their respective countries. I have had the opportunity of meeting and discussing with a large number of Europeans who had visited our country. I do not want to waste the time of this House by repeating all the good things they have said about the Hon. Minister, the tourist industry, beautiful scenes, night clubs and so on. But it is very useful for the Hon. Minister to know the shortcomings, so that he may be in a position to rectify them. Most of

the shortcomings are not due to any inefficiency or lapses on the part of the departments under the Hon. Minister. But when you want to promote tourism, you have to get the support, co-ordination and help of so many other departments in this country.

Now, most of the people who come to Colombo, probably go to Kandy and get back. But, why do they not go to other places? I will come to that aspect later. The other reasons are that there are no proper roads for them to go. They not want to go to Anuradhapura, Batticaloa or other places. Because the roads are in such bad conditions, how can they ever get out of the city? Of course, going to the North is impossible, because up to Anuradhapura they could go with a little difficulty, but beyond Anuradhapura the roads are so bad, that even if the tourists have heard of the existence of a place called Jaffna, they are unable to reach there. So that the Hon. Minister must look into it and persuade his Colleagues in the Government to provide more funds to make at least the main trunk roads in this country as good as in other parts of the world.

The other problem is that most of the tourists who visit us are also pressed for time and they like to see as much as possible in the shortest possible time. When they come to Colombo, they expect a very good internal air service, but the only person who can go to their help, to their aid, is Upali and I do not know whether the Hon. Minister has ever flown 'Upali' but it is not a very comfortable ride.

ආනන්දතිස්ස ද අල්විස් මහතා

(திரு. ஆனந்ததிஸ்ஸ த அல்விஸ்)

(Mr. Anandatissa de Alwis)

Not at the moment!

වී. එන්. නවරත්නම් මහතා

(திரு வி. என். நவரத்தினம்.)

(Mr. V. N. Navaratnam)

Anyway, although the Upali Air Service—

ආනන්දතිස්ස ද අල්විස් මහතා

(திரு. ஆனந்ததிஸ்ஸ த அல்விஸ்)

(Mr. Anandatissa de Alwis)

A little bumpy nowadays.

වී. එන්. නවරත්නම් මහතා

(திரு. வி. என். நவரத்தினம்.)

(Mr. V. N. Navaratnam)

We are grateful to that organization for whatever is being done. It is the duty of the Hon. Minister to see that there is a proper internal air service. We cannot promote tourism to the fullest unless we provide sufficient facilities for tourists to fly to Trincomalee and back, fly to Batticaloa and come back, fly to Jffna and come back with'n a day or two. If Air Lanka, for some reason or other, is unable to provide this internal air service, the Hon. Minister must create a corporation under his own Ministry and provide reasonably good air planes to cater for the tourists who want to see Sri Lanka within a short period of time.

We commend the Hon. Minister for the tourist pact he had entered into with the Republic of India. There are a large number of tourists now comin? from India and it is being reciprocated. The Hon. Minister will appreciate that most of the people who come are from the southern part of India. The Hon. Minister will also agree that 90 per cent of the tourists who visit this country are not the rich millionaires; they are middle class people who save a little money and want to see the world, and with the little money they have they can only see what is closest to them.

The shortest route by air from India to this country, Mr. Chairman, is Trichy to Jaffna. Now a tourist from India—it is very difficult to come by boat, it takes so many hours—if he comes by air, he has to fly to Katunayaka and then go around the rest of the country. This is a matter which I am sure the Hon. Minister should take up with His

[தி. சி. பி. கலெக்டர் கமிஷன்]

Excellency the President or, if necessary, with other authorities and see that the air service between Trichy and Jaffna is commenced immediately, if Air Lanka, for some reason or other, is unwilling to operate this service. The Hon. Minister could have discussions with the Indian Airlines or even with Upali himself or the Upali Organization—I hope it will be easier for us to speak to him two months from now—and see that there is a proper air service. This is a very important matter. I am sure the Hon. Minister will give prompt attention.

சபாபதி குடி

(தலைவர்)

(The Chairman)

You will have to give a chance to the others to speak.

தி. டி. 10.45

[திரு. வி. என். நவரத்தினம்]

(Mr. V. N. Navaratnam)

With regard to the Broadcasting Corporation, Sir, there is what is called a very popular listeners' time. The most popular listeners' time is between 6.30 in the evening and 9.30 in the night. You normally do not expect the average man to keep awake after that. Whether it be the Tamil, English or Sinhalese medium, there must be a fair distribution of programmes within this period. The Hon. Minister must see to it that no particular programme has a monopoly during this time and, therefore, it is very useful to get the listeners' views on this matter and re-arrange the three-hour programme between 6.30 p.m. and 9.30 p.m. accordingly.

One of the most popular programmes on the SLBC now is "In Parliament Today" which is broadcast in English, Tamil and I presume Sinhalese also. We cannot blame the persons responsible for this programme for having being a little

biased towards the Government, but now they are beginning to be more neutral and I commend them for it. I hope this neutrality will be maintained.

There is another matter which I would like to refer to. That is the television programme. The Hon. Minister will agree that we have had problems regarding the naming of certain places, like "Saru Saru" and "Osu Sala". I am told, the new name for television is to be "Rupavahini". There is an appropriate Tamil word for it. Let us not have an unnecessary controversy over this. After you transliterate 'Rupavahini' into Tamil, I am sure the Hon. Minister will take note of it and see that the Tamil translation for this would be a real Tamil term and not a transliterated one.

சபாபதி குடி

(தலைவர்)

(The Chairman)

What is the appropriate name he is suggesting?

[திரு. வி. என். நவரத்தினம்]

(Mr. V. N. Navaratnam)

I do not know. If the hon. Member for Kayts (Mr. K. P. Ratnam) was here, he would have been able to answer. We will let the Hon. Minister know the name very shortly. If you want to get a more beautiful sounding name—

சபாபதி குடி

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

We will get it from Batticaloa.

[திரு. வி. என். நவரத்தினம்]

(Mr. V. N. Navaratnam)

This question about telecasting the proceedings in Parliament is very important. The people of this country

are getting more interested in what is happening in this House. Televising in Parliament has been the subject of several symposia in the Inter-Parliamentary Union and other forums. The Hon. Minister, in consultation with the Hon. Speaker and the House Committee, must make a decision as to whether a live broadcast or a live television of the proceedings is necessary and useful. One reason why I say this is because at a symposium which I attended, hon. Members objected to proceedings in Parliament being televised. They were of the opinion that when empty seats in the House are seen over television, a number of problems will arise. On the other hand, when Parliament is televised or if there is a live broadcast, there are other advantages. So that the Hon. Minister must, with the approval of the Speaker make certain policy decisions about this matter.

There are many other matters on which I would like to speak. One is about the grievances of the linotype and monotype key-board operators of the Government. I will table this document I have with me I am bringing this matter to the notice of the Hon. Minister so that he may take appropriate action.

Thank you.

රංගනායකි පත්මනාදන් මහත්මිය
(සෞතුවිලී දෙවන)

(திருமதி ரங்கநாயகி பத்மநாதன்—பொத்துவில் இரண்டாம் அங்கத்தவர்)

(Mrs. Ranganayaki Pathmanathan—Second Pottuvil)

Mr. Chairman, I like to place some problems of my electorate before the Hon. Minister of State.

The Pottuvil Electorate abuts on the Yala East National Sanctuary enveloping the famous Kumana Bird Sanctuary. On the whole the southern seaboard landscape affords all the attractions of a tourist paradise, but to preserve the fauna and flora from the side effects of large scale tourism the Minister decided, and quite right-

ly, to impose certain restrictions in this area, namely to ban hotels above 50 rooms. The local population welcome this decision because it would give an opportunity for local small investors to get a share in the spill-over from the boom in the tourist industry, but self-seeking entrepreneurs from far and wide are grazing Crown land to build hotels in this area. I have a fear that the established principles of land alienation may have been violated in the rape of virgin forests for hotel construction which verge on jerry-building. We certainly welcome investors and investments but not to the deprivation or detriment of the local village interests.

The second problem, Sir, this both important and sacred to me. Within the Yala Sanctuary is the ancient Okanda Temple. Hindus from all parts of the Eastern Province trek here to worship Lord Murugan. In 1908, during the time of the then Basnayake, Muhandiram Muthubandara, Ratamahattava, all evidence of the history of the Temple was burnt in a fire. It was rebuilt by Mudalivar Markandu and the present Basnavake J. S. D. M. Punchimatatmaya, along with the Board of Trustees look after the management of this Temple. In Tamil this Temple is called, "உகந்தை மலை" that is, "முருகனால் உகந்து ஏற்றுக்கொள்ளப்பட்ட மலை" which means the favourite abode of Lord Murugan. It is believed that the parts of Lord Murugan's arrow aimed at the evil *Suran* struck and lingered on the Okanda rock. There are 27 natural springs on this rock. During the annual festival of 15 days devotees from the Eastern Province throng this spot by the thousands. Shelter, resting places and other comforts have to be provided for the old, the young, babies in arms and even the disabled who come here to perform their vows. The Board of Trustees have appealed for the grant of 20 acres as the rock occupies an area of

[පැවැත්වූ පත් මතදැන් මහත්මිය]

five acres. In support of their appeal, Sir, I would like to stress, in this part which falls within the sanctuary there are no big trees and jungle. It is also bounded by the sea on one side. Therefore, Sir, I hope and pray that the Hon. Minister will be able to find a solution to this problem and release these 20 acres for this ancient place of worship.

The third and most important problem is the re-settlement of the people of Kumana village which falls within the Yala East National Sanctuary. In the year 1976 private land in this village case to be vested in the State. Therefore it became necessary to shift thirty families to new surroundings. It was admittedly a delicate problem and was approached with due consideration to the feelings and sentiments of the villagers. This is abundantly clear in the words of the Deputy Minister of State, whose observations I would like to quote here:

"To re-settle the villages in a manner not only acceptable but also attractive to them, to provide an infra-structure that will convince them the Government was offering far better conditions than they could have hoped if they stubbornly stayed in a remote and isolated outpost".

But, Sir, such compassion and good intentions of the Government could not be picked up by the officials down the line in charge of the implementation. This is a human problem which could have been handled with more care.

To trace briefly the steps taken as early as July 1978, the decision was taken to shift the villagers to Meyangoda and not to the site fixed earlier because it was water-logged. It was also decided to provide for a sum of Rs. 500,000 in the estimates for 1979. On the strength of this, the target date for re-settlement was expected to be around the middle of 1979, but this decision suffered a change. The Director of Wild Life and the Government Agent decided to shift again to a new area called Udahelawa.

Accordingly on 3rd August 1979, the Deputy Minister laid the foundation stone for this 30 house project. The contract was given to Messrs Seato with the time schedule of three months for completion, but December came and where one expected to see thirty completed houses there was only a jungle scene. The story was that the local officials had changed the location again. This time it was the second site in three places. Even here the contractor was yet in the process of clearing the site. It now dawned on them that there was no source of drinking water. Having already put the cart before the horse, they wrote to the Water Resources Board for a feasibility survey only as late as January 1980. Even by July 1980 investigations for water had not commenced. In the meantime, almost one year after the schedule date for the opening ceremony of the housing scheme, the contractor pleaded escalation of costs and other constraints as reasons for the delay in the construction. Estimates by now have really escalated to Rs. 1.1 million and on SOS was sent to the President's Fund and a sum of Rs. 300,000 was siphoned out. Over two years have passed since that fateful foundation laying ceremony on 3rd August 1979. Today, the only spectacle to be seen at the site is a solitary house—if it may be called one—minus doors and windows, and others in various stages of construction, and perhaps some wild animals straying about the place. Like the last straw that breaks the camel's back, I understand, there is a further escalation of costs, a further revision of estimates, and a further request for funds. This, I believe, after months of inactivity.

Pardon me, Sir, if I have to pose some pertinent question even at this late stage. In any event, these illusive thirty houses taking form they are still suffering from birth pangs. Will it be possible or practicable to re-settle the villagers of Kumana before the restoration of the Udahelawa

tank which will be their only source of livelihood? Even here I learn from the Irrigation Department that this work had to be abandoned earlier in the year 1979 on the protest of the Director of Wild Life. There seems to have been subsequently a change of heart, but all the same the clock was put back by one year.

Mr. Chairman, how long are the villagers of Kumana to wait with their bags packed? Meanwhile they are nursing a grievance that the improvements are not effected in their present abodes. As a temporary measure, I have allocated funds to tide over the waiting period. When will the villagers be led to their promised land? Will most of it appear in the form of the contractor or the Government Agent or the Director of Wild Life?

Thank you.

ප්‍ර. හා. 11

ආර්. පී. විජේසිරි මහතා (හාරිස්පත්තුට දෙවන)

திரு. ஆர். பி. விஜேசிரி—ஹாரிஸ்பத்துவ இரண்டாம் அங்கத்தவர்)

(Mr. R. P. Wijesiri—Second Harispattuwa)

ගරු සභාපතිතුමනි, රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී එම අමාත්‍යාංශයේ සංස්ථා දෙකක් ගැන සැහෙන දුරට විවේචනයක් කරන්නයි, මම බලාපොරොත්තු වන්නෙ. ඒ විවේචනය ආරම්භ කිරීමට මත්තෙන් ගරු රාජ්‍ය ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු කරවන්න අදහස් කරනවා එතුමා විසින් මේ ගරු සභාවේදී කරන ලද ප්‍රකාශයක් එතුමාට සිහිපත් කරවීමේ බලාපොරොත්තුවෙන්. ඒ පුවත්පත් කලාවේදීන් ගැන හොඳ අවබෝධයක් ඇති, ඒ වගේම පුවත්පත් කලාවේදියෙක් හැටියට කටයුතු කළ රාජ්‍ය ඇමතිතුමා මේ සභාවේදීම පුවත්පත් කලාවේදීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම ගැන මතක් කර තිබෙනවා. නමුත් අද වන තුරුම පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් එවැනි විශ්‍රාම

වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වී නැහැ. ඒ නිසා ඉදිරි වර්ෂය තුළදීවත් එවැනි සහනයක් ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලෙස මම එතුමාගෙන් ඉල්ලනවා.

ඒ අතරම මම එතුමාට මතක් කරන්න ඕනෑ, එක්සත් ප්‍රචාන්ති පත්‍ර සමාගම, ටයිම්ස් ඔප් සිලෝන් වැනි ආයතනවල සේවය කරන පුවත්පත් කලාවේදීන්ට ලැබෙන වැටුප ඉතාමත් අඩු වටුපක් බව. මේ වැටුප් ප්‍රශ්නය ආවෘත රජයත් අමතී තුමාත් ඉතාම ලෙහෙසියෙන් බේරෙනවා. වැටුප් ප්‍රශ්නය ආවෘත කියනවා, එය රජයේ ආයතනයක් නොවෙයි, පෞද්ගලික ආයතනයක් කියා. වෙනත් ප්‍රශ්නයක් ආවෘත කියනවා, ඒක පෞද්ගලික ආයතනයක් නොවෙයි, රජයේ ආයතනයක් කියා. ඒ ආයතනවල සේවය කරන කලාවේදීන් මට කියා තිබෙනවා, ඒ අයට ලැබෙන්නේ රු. 300 ක පමණ වැටුපක් කියා. ඒ නිසා මම විශේෂයෙන් ගරු රාජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, ඔවුන්ට සාධාරණ වැටුපක් ලෙවීමට පියවර ගන්නා කියා. මේ පඩි ප්‍රශ්නය නිසා අද දක්ෂ හොඳ පුවත්පත් කලාවේදීන් අයින් වෙනවා. ඒ සමගම මම ඉල්ලා සිටිනවා, පුවත්පත් කලාවේදීන්ට අධාරයක් සහ දිරි ගැන්වීමක් වශයෙන් පුවත්පත් කලාවේදීන් පුහුණු කරන මාර්ගයක්—ක්‍රියා පටිපාටියක්—ඇති කරන්න කියා.

තමුත්තාන්සේට මතක ඇති පුවත්පත් කලාවේදීන්ට ගමනාගමන පහසුකම් සැලසීම වශයෙන් ලංගමින් නැත්නම් මගමින් නිදහස් ගමන් බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පෙරොන්දු වූ බව. තමුත්තාන්සේ කුදුන්නත්, ප්‍රවාහන ඇමතිතුමා විසින් සියයට 10 ක සහනයක් ඒ උදවියට ලබා දී තිබෙනවා. නමුත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එම නිසා මේ අයට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා කියා මම ඇමතිතුමාගෙන් ඉල්ලනවා.

ඊළඟට මම බලාපොරොත්තු වෙනවා, සභාපතිතුමනි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ගැන මා විසින් මේ සභාවේදී අසන ලද ප්‍රශ්නයක් ගැන මතක් කර ඊට

[ආර්. එ. වි.ජයසිංහ මහතා]

පසුව එහි සිදුවන අනික් අනුමිතතා ගැන සඳහන් කිරීමට. තමන් නාන්සේට මතක ඇති මේ අවුරුද්දේ ජූනි මාසේ 11 වෙනිදා මා ආසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අතිතුමා සඳහන් කර තිබෙනවා, ජා ලංකා සමගම සහ ගුවන් විදුලිය අතර අති කරගත් ගිවිසුම සඳහා ගරු රාජ්‍ය ඇමතිතුමාගේ හෝ ගරු මුදල් ඇමතිතුමාගේ හෝ සූර්‍ය අනුමැතිය ලබා නොගත් බව. මේ ව්‍යාපාරය දැන් බංකොලොත් ලබා ඇති අතර සංස්ථාව ඊළඟ බදු වශයෙන් රුපියල් තිස් තුන්දහස් එකසිය විසි එකසිය ගන පණක් හතරක් ගෙවා තිබෙනවා. මෙම මුදලින් තවමත් රුපියල් දසදහස් හයසිය විසි එකසිය ගන පණක් හතරක් ජා ලංකා සමගමෙන් අය කර ගැනීමට ඇති බව එදා ඇමතිතුමා ප්‍රකාශ කළා. අද වනතුරු මේ මුදල අය කරගෙන නැත.

1981 නව වැනි මාසයේ 20 වන දින මම ගරු රාජ්‍ය ඇමතිතුමාගෙන් අසූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් එතුමා ප්‍රකාශ කළා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිටරටින් ගෙන්වා ගත් සුබෝපබෝගී බස් රථ දෙකක් සඳහා රුපියල් දහනව ලක්ෂ හැට දහස් අටසිය හැට එකක් ගෙවා ඇති බව. මෙම බස් රථ දෙක ගෙන්වා ගෙන ඇත්තේ ආසියානු ගුවන් විදුලි සමුළුවට සහනගි වූ විදේශීය නියෝජිතයන්ට ප්‍රවාහණ පහසුකම් සැලසීම සඳහා බවත් එතුමා ප්‍රකාශ කළා. මෙය ගරු ඇමතිතුමාට සපයා තිබෙන වැරදි පිළිතුරක් බව මම මතක් කරන්න ඕනෑ. මේ සමුළුව පැවැත්වුණේ 1980 ජූලි මාසයේදී, බස් රථ දිවයිනට ගෙන්වා ඇත්තේ ඊට මාස හතරකට පසුවයි. එනම්, නොවැම්බර මාසයේදීයි. මෙහි ලා ගුවන් විදුලි සංස්ථාව විසින් නොමගයවා තිබෙන්නේ ඇමතිතුමා පමණක් නොවෙයි, ඒ මගින් මේ ගරු සභාවන් නොමග යවා තිබෙනවා.

මේ සමුළුවට සහනගි වූ නියෝජිතයන් ප්‍රවාහණය කිරීම සඳහා එවකටත් සංස්ථාව සතුව තිබුණු 'රෝසා' බස් සහ පෞද්ගලික සංවර්ධන සමාගමක් — 'මාක් ට්‍රාන්ස්පෝට්ට්'—සතුව තිබුණු බසුන් යොදවා ගෙන තිබෙනවා. ගුවන් විදුලි සංස්ථාව විසින් ගෙන්වන ලද බස් රථ

දෙක වටා විශාල කොමිස් ගැහිල්ලක් තිබුණු නිසා වන්නට ඇති, එම බස් රථ වහාම විකුණන ලෙස රාජ්‍ය ඇමතිතුමා සංස්ථාවට නියෝග කළේ. මේ බස් රථ විකිණීම පිණිස ගුවන් විදුලියෙන් කිසිම අය කිරීමක් නැතිව කළ ප්‍රචාරය හැර, ප්‍රවාහන පත්‍රවල දැනවීම් සඳහා පමණක් රුපියල් හතළිස් හත් දාස් හයසිය හතළිහක් වැය කර තිබෙනවා. නමුත් වැඩිම ඉල්ලුම්කරු හැටියට ඉදිරිපත් වූ තැනැත්තා මේක ඉල්ලා තිබෙන්නේ රුපියල් දොළොස් ලක්ෂයකට. දහනව ලක්ෂයක් වැය කර මේ බස් රථ දෙක ගෙන්වා තිබෙන්නේ, ගේන කාරණයත් ඇමතිතුමාට වසන් කරලයි. මේවා ලංකාවට ඇවිත් තිබෙන්නේ සමුළුව පැවැත්වීමෙන් මාස හතරකට පසුවයි. ගරු ඇමතිතුමාගේ නියෝගයක් අනුව මේ බස් රථ දෙක වෙන්දේසියේ දමන්න නියම කළාට පස්සේ, ගුවන් විදුලියෙන් කළ ප්‍රචාරයේ වියදම එකතු නොකර, පත්තරවලට රුපියල් හතළිස් හත් දහස් හයසිය හතළිහක් වියදම් කර තිබෙනවා. නමුත් බස් රථ දෙකම ඉල්ලුම් කර තිබෙන්නේ දොළොස් ලක්ෂයකට පමණයි. 12 ලක්ෂයක් වටිනා බස් රථදෙක 19 ලක්ෂයකට ගෙන්න තිබෙන බව මෙයින් පෙනී යනවා.

ඊළඟට මම 1981, නව වැනි මාසයේ 10 වැනි දා ගරු රාජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඊට පිළිතුරු දුන් ගරු ඇමතිතුමා, අලුතින් මහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා පිලිබඳ පත් හා ආස්ත මේන්තු පිළියෙළ කිරීම වෙනුවෙන් 'ඩිසයික් ගාස් fපඩ්වි' නමැති පෞද්ගලික සමාගමට රුපියල් හතළිස් දෙලක්ෂ දහ දාහක් ගෙවා ඇති බව පිළිගෙන තිබෙනවා. නමුත් මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී නැහැ. මෙහිදී කළ යුතුව තිබුණේ, ගුවන් විදුලියට නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව පිළිබඳ කලින් අනුමැතිය ලබාගෙන ගෘහ නිර්මාණ ශිල්පීන්ට මේ කාර්යය භාර දීමයි. එසේ කළා නම් මේ රුපියල් හතළිස් දෙලක්ෂය සංස්ථාවට ඉතිරි කර ගන්න තිබුණා. අද නව ගොඩනැගිල්ලක් නබා, රුපියල් හත

දෙලක්ෂය වෙනුවෙන් පොල් අතු මඩුවක්වත් ඉදි කර නැහැ. එපමණක් නොව ගරු රාජ්‍ය ඇමතිතුමා මගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ ගරු සභාව ඉදිරියේ කියා සිටියේ 'ඉපිස් අ පෙන් සිං ප්‍රොජෙක්ට්' කියයි. මම මේ ගැන සොයා බැලුවා, රාජ්‍ය ඇමතිතුමනි. ඒක 'පෙන් සිං ප්‍රොජෙක්ට්' එකක් නම් 1982 ගුවන් විදුලි සංස්ථාවේ 'බජ්ට්' එකේ නැත්නම්, අය වැගේ අඩු වශයෙන් මුදල් ප්‍රතිපාදනයක් වත් තියෙන්න ඔනෑ. එහෙම එකක්වත් නැහැ.

සතු ආයතනවල අළුත් වැඩියාවන්, ඉදි කිරීම් වැනි කටයුතු සියල්ලක්ම කළේ. ඒ අංශය තිබෙද්දී දැන් මේ සිසිසින් ගෘප් f පයිවී එකට දෙනවා, විකාශනාගාර ඉදි කිරීම් වැනි කටයුතු පරීක්ෂා කරන්න. ඒ වෙනුවෙන් අද ගුවන් විදුලි සංස්ථාවට සිද්ධ වෙලා තියෙනව, සිසිසින් ගෘප් f පයිවී එකට විශාල මුදලක් ගෙවන්න.

වන්දා කරුණාරත්න මහතා
(*ශ්‍රී. ජන්ධිරා ජයරත්න*)
(Mr. Chandra Karunaratne)

That is not correct. They are not supervising those.

ආනන්ද තිස්ස ද අල් විස් මහතා
(*ශ්‍රී. ආනන්ද තිස්ස ද අල් විස්*)
(Mr. Anandatissa de Alwis)
තවම පෙන් සිං.

ආර්. පී. විජේසිරි මහතා
(*ශ්‍රී. ආර්. පී. විජේසිරි*)
(Mr. R. P. Wijesiri)

කවදා වෙයිද කියන්න දන්නෙ නැහැ. මේ සිසිසින් ගෘප් f පයිවී එකට තවත් රුපියල් ලක්ෂ 9 ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනව. රුපියල් ලක්ෂ 42 ක් ගෙවා තිබෙනව. පොල් අතු මඩුවක්වත් ඉදි කරල නැහැ. තවත් රුපියල් ලක්ෂ 9 ක් ඒ සමාගමට ගෙවන්නට සිද්ධ වෙලා තියෙනව. මේ කාරණා දන්න ගුවන් විදුලි සංස්ථාවේම ඒ ජන ගිනෙනයි පිරිස මට කියා ගිටියා, මේ වෙනුවෙන් වැය කළ මුදලෙන් මේ සිසිසින් ගෘප් f පයිවී සමාගම මගින් සහ-පතිතුමා කුරුණ හොඳ අංකාර බංගලා වික් හදාගෙන තියෙනව විතරක් නොවෙයි, එතුමාගේ මාතර පොල් හේන බිච් හෝටලයට තවත් කාමර පේළියක් එකතු කරවාගෙන තියෙනව කියල. ඒ තිසා ඒ අයම කියන දේවල් අහන්නෙ නැතුව ගරු රාජ්‍ය ඇමතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා, නැවත වතාවක් පරීක්ෂණයක් පවත්වන්නය කියා.

ඒ විනේම ගුවන් විදුලි සංස්ථාවේ සිවිල් ඉංජිනේරු අංශයක් තියෙනව. ඉංජිනේරු මහත්වරු ඉන්නව. පරීක්ෂක මහත්වරු ඉන්නව. අංග සම්පූර්ණ නිලධාරී මණ්ඩලයක් ඉන්නව. මෙතෙක් කල් මේ ඉංජිනේරු අංශය තමයි, ගුවන් විදුලි සංස්ථාව

ආර්. පී. විජේසිරි මහතා
(*ශ්‍රී. ආර්. පී. විජේසිරි*)
(Mr. R. P. Wijesiri)

'නොච්චි කරෙක්ට්' යයි කීව්වට මොකද, තමුත්තාත්සේ ගිනුම් පරීක්ෂණ වාර්තා එහෙම බැලුවොත් තමුත්තාත්සේට තත්ත්වය මොකක්ද කියල අවබෝධ වෙයි. ඒවා මට ලඟදී ලැබෙයි. මම ඉදිරිපත් කරන්නම්, ඊට ඉස්සරවෙලා ඇමතිතුමා ඒවා ඉදිරිපත් කරනවා නම් යෝග්‍යයි, කියන එකයි, මම මතක් කරන්නෙ.

ඊළඟට මම සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේත් සඳහන් කළ කාරණයක් මතක් කරන්න කැමතියි. රුවන්වැලි මහා සෑය අසල නිවාඩු නිකේතනයක් ඇති කරල තියෙනව. ඒ නිවාඩු නිකේතනයේ රාජ්‍ය ඇමතිතුමාට වත් ගිණිත් ඉන්න බැහැ. උඩු මහලේ එක කාමරයක් තියෙනව, වසුසමීකරණ අරමුණේ ඔක්කොම හයි කරල. පහළ මංදයේ තවත් කාමර 2 ක් තියෙනව. මේක හදල තියෙන්නෙ ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින්ට නිවාඩු ගත කරන්නයි.

වන්දා කරුණාරත්න මහතා
(*ශ්‍රී. ජන්ධිරා ජයරත්න*)
(Mr. Chandra Karunaratne)

සර්කිට් බංග්ලෝ එක නේද?

ආර්. පී. විජේසිරි මහතා

(ශ්‍රී. ඉ. පී. බී. ජී. ජී.)

(Mr. R. P. Wijesiri)

ඔව්. නමුත් ඒ සර්කිට් බංග්ලා එකේ ගුවන් විදුලි සංස්ථාවේ සේවක මහතෙකුට නිවාඩුවක් ගත කරන්න බැහැ. අර ශීත කාමරේට දවසකට රු. 75 ක් අය කරනවලු. අතික් කාමරයකටත් ඒ හා සමාන කිවිටු මුදලක් අය කරනවලු. මේක පාලනය කරන්න හාර දිල තියෙන්නෙ සංස්ථාවේ ඉංජිනේරු මහත්මයෙකුටයි. ඒ මහත් මයාගේ තෝන මහත්තයා තමයි.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

ඒක පාලනය කරන්නෙ ?

ආර්. පී. විජේසිරි මහතා

(ශ්‍රී. ඉ. පී. බී. ජී. ජී.)

(Mr. R. P. Wijesiri)

ඒක භාරව ඉන්නෙ. ඒක පාලනය කරන්නෙ. තමුත්තාත්සේත් ගිහිල්ල වගේයි.

මම කලින් කිව්ව ගුවන් විදුලි සංස්ථාවේ අයට ඒකට යන්න බැහැ කියලා. නමුත් ඒ ස්ථානය, පොත් පත්වල ඇතුල් නොකර සංචාරකයින් නතර කර ගන්න ස්ථානයක් බව මට දැන ගන්නට ලැබී තියෙනව. අපි මහත්සිරි අරත් කාලයක් තිස්සේ ලක්ෂ ගණනක් විශදම් කරලා ශුද්ධ භූමියක් බවට පරිවර්තනය කර ගත් අනුරාධපුරය මේ සර්කිට් බංග්ලාව තිබූ අශුද්ධ භූමියක් වෙලා තියෙන බව මතක් කරන්ට ඕනෑ. එක් කෙනෙකුගේ දෙන්නෙකුගේ ප්‍රයෝජනයටයි, ඒක ඇති කරල තියෙන්නෙ. ඒ වගේම එකක් දන් නුවරඑළියෙන් ඇති කරන්න කටයුතු කරගෙන යනව. කැණකරල ඒ ගැනත් සොයා බලන ලෙස ඇමතිතුමාට විශේෂ යෙන් මතක් කරනවා.

මීට අමතරව, හදිසියේම අනුරාධපුරයේ රජරට සේවය සඳහා ලක්ෂ 5 ක් පමණ වැය කර ඉදි කරන ලද එළිමහන් රංග පීඨයේ කොන්ත්‍රාත්තුව පිළිබඳවත් මම

වචනයක් කියන්ට ඕනෑ. මේක හදිසියේම එහි ගිය අවස්ථාවක සහපතිතුමාට පහළ වූ අළුත් අදහසක් අනුව සුමන 3 ක් ඇතුළත කරල තියෙන වැඩක්. කාර්මික නිලධාරී මහත්මයාට කිව්වලු, වහාම මේකට ඇස්ත මේන්තුවක් හදල දෙන්නය කියා. කාර්මික නිලධාරී මහත්මයාත් සහ පතිතුමාගෙ හොඳ හිතවතෙක්. කාර්මික නිලධාරී මහත්මයා කිව්වලු, “හදිසියේම වහාම දෙන්න බැහැ. පික වෙලාවක් දෙන්න”, කියලා. පැය දෙකක් ඇතුළත ඇස්තමේන්තුවක් සකස් කරලා තිබෙනවා. අස්තමේන්තුව සකස් කරලා—ලක්ෂ දෙක හමාරක තුනක ඇස්තමේන්තුවක් මේක—දෙත් ඩර් කැඳවීමක් කරන්න ඕනෑ. මෙකකද මේ ගැන සහපතිතුමා කර තිබෙන නියෝගය ? අනුරාධපුර නගරයට කාර් එකෙන් ගිහිල්ලා, කවුරුගරි කෙත්තාත්කාරයේ ඉන්නවා නම්, ඇස්තමේන්තුවක් ඉලලා ගෙන එන්නය කිව්වා. එක කොන්ත්‍රාත් කාරයෙක්ම එක අකුරින්ම ඉල්ලුම් පත්‍ර 3 ක්, නම් තුනකින් ඉදිරිපත් කලා. ලියම් තුනක්, වෙන්ඩර් තුනක් ගෙන් වලා බැලුවෙන් තමුත්තාත්සේට ඒක ඔප්පු වෙයි. ඒවා එක අත් අකුරින් තිබෙන්නෙ. මුදලාලිගෙන්, මුදලාලිගෙ සේවකයන් දෙදෙනෙකුගෙන් නම් වලින් ඉල්ලුම් පත්‍ර තුනක් එවා තිබෙනවා. ඒවායේ වෙනස සහ පණහයි. සහ පණහන වෙනස තමයි, මේ ලක්ෂ ගණනෙ වෙන්ඩර්වල තිබෙන්නෙ.

මන්ත්‍රී කැණකරන්න මහතා

(ශ්‍රී. ජ. ජී. ජී. ජී.)

(Mr. Chandra Karunaratne)

සහ පණහයි ?

ආර්. පී. විජේසිරි මහතා

(ශ්‍රී. ඉ. පී. බී. ජී. ජී.)

(Mr. R. P. Wijesiri)

ඔව්. සහ පණහයි. රුපියල් පණහක් වත් නොවෙයි. මේක ඉදිකරගෙන යන කොට තමුත්තාත්සේට තිබුණ ආරාධනා වක්, මේක විවෘත කරන්න එන්නය කියා. කවුමුඩියේ මේක කලා, කඩ වැටුණා. තමුත්තාත්සේ අද වෙනකන්

ඒක විවෘත කරන්න ගියෙත් නැහැ. දැන් ලක්ෂ හතරක පහක පමණ මුදලක් වැය වෙලා තිබෙනවා, මේ වැඩේ කරන්න කියන එක මම තමුත්තාත්සෙවෙම තෙත් කරනවා.

ඒ වගේම තමුත්තාත්සේ දන්නවා ප්‍රධාන කාර්යාලයේ ආපන ශාලාව. ඒ ආපන ශාලාව ඉදිකිරීමට තුන් පැත්තකින් බිත්ති තිබුණු ගොඩනැගිල්ලක එක පැත්තක් බිඳලා එතැන තිබුණු ජරාව යන කාණුවක් එහෙමම තිබෙද්දී මේක සදන්න හාර ගස් හැර ගරුතර කෙනෙක්. මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවා ගරුතර තනතුරක් දරන අධ්‍යක්ෂ වරයෙක් ඔහු තමයි, මේ කොන්ත්‍රාත්තුව හර ගත්තො, ඔහුගේ මිත්‍රයෙකුගෙ නමින්. මේ ගොඩනැගිල්ල කළා. එහෙම කරලා සුමාන දෙකකට පමණ පසුව තද වර්ෂාවක් වැස්සා. වැස්සට පස්සේ නැවත වතාවක් අර සිවිල් ඉංජිනේරු අංශයේ අයට තමයි, සිද්ධ වුණේ එහි වහල අළුත් වැඩියා කැරලා අර ජරාව යන කාණුව වෙනත් පැත්තකට හරවලා සකස් කරන්න. මේවා විශදම් පමණක් ගොවෙයි, නාස්ති. මේවායේ තවත් පැත්තක් තිබෙනවා, සිවිල් ඉංජිනේරු අංශයක් තිබියදී ඒ ගැන නොසලකා මේ වගේ හිතුවත්තර විධියට පුද්ගලික කොන්ත්‍රාත් කරුවන්ට දෙන එක.

පු. හා. 11.15

සභාපතිතුමා

(*தலைவர்*)

(The Chairman)

Order, please ! It is time for the hon. Member to stop.

ආර්. පී. විජේසිරි මහතා

(*திரு. ஆர். பி. விஜேசிரி*)

(Mr. R. P. Wijesiri)

Sir, this is very important. Even the Hon. Minister will allow me.

සභාපතිතුමා

(*தலைவர்*)

(The Chairman)

That is why I gave you 15 minutes.

ආර්. පී. විජේසිරි මහතා

(*திரு. ஆர். பி. விஜேசிரி*)

(Mr. R. P. Wijesiri)

I have taken only five minutes.

සභාපතිතුමා

(*தலைவர்*)

(The Chairman)

You have not looked up the time when you got up.

ආර්. පී. විජේසිරි මහතා

(*திரு. ஆர். பி. விஜேசிரி*)

(Mr. R. P. Wijesiri)

I looked up the time and got up. Sir, how many minutes have I taken ?

සභාපතිතුමා

(*தலைவர்*)

(The Chairman)

You have taken 17 minutes. I will give you another three minutes.

ආර්. පී. විජේසිරි මහතා

(*திரு. ஆர். பி. விஜேசிரி*)

(Mr. R. P. Wijesiri)

Sir, you do not want me to expose these things ?

සභාපතිතුමා

(*தலைவர்*)

(The Chairman)

Every other hon. Member was given five minutes. I have given you seventeen minutes. Please hurry up and finish.

ආර්. පී. විජේසිරි මහතා

(*திரு. ஆர். பி. விஜேசிரி*)

(Mr. R. P. Wijesiri)

ඒ වගේම තවත් ලස්සන එකක් ගරු රාජ්‍ය ඇමතිතුමනි, ඒ ශාලාවේ හුණු ගාම පිණිස, කොන්ත්‍රාත්කරුවකුට කෙත්තුවත් එක දන්නා, මේ සිවිල් ඉංජිනේරු අංශයක් එතැන තිබියදී, තීන්ත, බුරුසු, ඔක්කොම ගුවන් විදුලි සංස්ථාවෙන් දුන්නේ. ඒවට වැය වූ මුදල රුපියල් තුන් දහසයි. වැඩ කුලිය රුපියල් දොළොස් දහසයි.

දවස් දෙක හමාරක් තුන් දෙනා බැගින් හුණු ගා තිබෙනවා. එක් කෙනෙක් ඉඹි මග තිය ගෙන උඩ හුණු ගාවා. එක් කෙනෙක් ඉඹිමග අල්ලාගෙන සිටියා. අනික් එක්කෙනා යට හුණු ගාවා. මේ වැඩේට ඒ තුන් දෙනාට දවස් දෙක හමාරයි ගිහින් තිබෙන්නේ. මේ රුපියල් තුන්දස ගණනේ තිත්ත ගැමට වැඩ කුලිය ලැපියල් දොළොස් දහයි. කරුණා කරලා මේවා ගැන බලන්න. මම බොරු කියනවා නෙවෙයි. ගෙවප වවුචර් අ.නි. මේවා ගැන ජනිත සේවක සංගමයේ සාමාජිකයෝ ජවා පැමිණිලි කර තිබෙනවා. තමන් පැමිණිලි කළාට කිසිම වැඩක් වෙලා නැහැ. මම ඕනෑ නම් මුළු මුදලම කියන්නම්, රු. 12,416 ක් ගෙව තිබෙනවා. සංස්ථාවෙන් තමයි තිත්තයි, බරුසුයි දී තිබෙන්නේ. ඒවායේ වටිනාකම රුපියල් තුන් දහයි, දවස් දෙක හමාරක් තුන් දෙනෙක් වැඩ කරලා තිත්ත ගා තිබෙන්නේ ගොම ගාවා වාගේ. අපේ ගම්බද ගෙවල ගොම ගානවා. අන්න ඒ වාගේ. විදුරුවෙයි, ජනේලයෙයි, හාම තැනම ගාලා. දුන් ගිහත් බලාගත්තැකි. මෙකද, වැඩ කාරයො නොවෙයි ඒක කර තිබෙන්නේ.

චන්ද්‍රා කරුණරත්න මහතා
 (කි.රු. சந்திரா கருணாரத்ன)
 (Mr. Chandra Karunaratne)
 පොඩි ලමයි වගේ ?

ආර්. පී. විජේසිරි මහතා
 (කි.රු. ஆர். பி. விஜேசிரி)
 (Mr. R. P. Wijesiri)

පොඩි ලමයි වගේ. වැඩක් දන්න කෙනෙක් නොවෙයි. වැඩක් දන්න මනුෂ්‍යයෙක් නම් විදුරුවේ ගාන්නෙ නැහැ; ජනේල රෙද්දෙ ගාන්නෙ නැහැ. මේක හම තාතම ගොම තැවරුව වාගේ තවරා තිබෙනවා.

ආනන්දතිස්ස ද අල්විස් මහතා
 (කි.රු. அனந்ததீஸ்ஸ த அல்விஸ்)
 (Mr. Anandatisa de Alwis)
 ජනේල රෙද්දෙන් ගාවා ?

ආර්. පී. විජේසිරි මහතා
 (කි.රු. ஆர். பி. விஜேசிரி)
 (Mr. Ananda Dasanayake)
 ජනේල රෙද්දෙන් ගාලා තිබෙනවා, රාජ්‍ය ආමතිතුමනි.

ගරු සභාපතිතුමනි, මේ විධියට කියනවා නම් හුඟක් දේවල් කියන්නට පුළුවනි. ඉවත් විදුලි සංස්ථාවේ අපහ ගලවට “කැමි රෙජිස්ට්‍රි” එකක් තැනන්නම් මුදල් සටහන් කරන යන්ත්‍රයක් රුපියල් විසි පන් දහසක් පමණ වියදම් කර අරඹෙන තිබෙනවා. සුමාන දෙක තුනකට වැඩිය එක පාවිච්චි කළේ නැහැ. අලුත් වැඩියාව කටය කියා අරඹෙන ගිහින් තිබෙනවා. ඒක පොත්පත්වල ඇතුල් වෙලත් නැහැ. දුන් එය අතුරුදහන් වෙලා. ඒකට මොනවා මුණද කිය දන්නේ නැහැ. ඒක හරව සිටි නිලධාරියන් අතුරුදහන් වෙලා කියලයි අද. අරංවි. ගරු ආමතිතුමා මෙන්න මේවා විශේෂයෙන් කල්පනාවට ගන්නට ඕනෑ.

ඒවාගේම දුන් විශාල වශයෙන් ‘ටෙලෙක්ස්’ යන්ත්‍රයක් සහ ‘පොටෝ ස්ටැට්’ මැෂින් එකක් පැවිච්චි කරනවා. මේවා ‘නිවුස් රුම්’ එකේ තමයි, තිබෙන්නට ඕනෑ. ‘නිවුස් රුම්’ එකේ උදවියට තමයි, මේවා අවශ්‍ය වෙන්නේ. නමුත් මේවා ඔක්කොම සභාපතිතුමාගේ නාමරයේ තබා ගෙන සහ පතිතුමාගේ පුද්ගලික වැඩ කරනවාය කියලයි. අපට අරංවි වී තිබෙන්නේ. මේ ‘ටෙලෙක්ස්’ යන්ත්‍රය ගෙනා දවසේ සිට අද දක්වා ගවන් විදුලි සංස්ථාවේ ප්‍රයෝජනය පිණිස කොයිතරම් පාවිච්චි කර තිබෙනවාද, ජනේලයේ ප්‍රයෝජනයට කොයිතරම් පාවිච්චි කර තිබෙනවාද කියා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෙස කරුණුවෙන් මම ඉල්ලා සිටිනවා. අර ‘පොටෝ ස්ටැට් මැෂින්’ එකක් එහෙමයි. අනික් හම දෙයක්මත් ‘නිවුස් රුම්’ එකේ තබාගන්නට සූදුවක් නම් පායි ඔය දෙයත් ‘නිවුස් රුම්’ එකේ තබන්නට බි ?

සභාපතිතුමා රටින් බැහැරව සිටින අවස්ථාවේ ලේකම්නම වැඩ බලන සභාපති භාවයට ගොස් අධ්‍යක්ෂ ජනරාල් සතු වැඩ කොටසක් සහ පතිතුමා අරඹෙන කටය කරනවාය කියා ජන ලේඛයක් මගින් දැඩි පවරා තිබෙනවා. සභා

පතිගේ වැඩ මේවාය, අධ්‍යක්ෂ ජනරාල්ගේ වැඩ මේවාය කියා බෙදා තිබෙනවා. අධ්‍යක්ෂ ජනරාල් පඩි ගත් නවා; තනතුර තිබෙනවා. වැඩක් නැති නිකමීම නිකම් මනුෂ්‍යයෙක් හැටියටයි, ඉන්නේ, එම නිසා වැඩ බලන සභා පති වනුලේඛයක් මගින් වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්ගේ රාජකාරි මෙන් නම්ව සි කියා නියම කර තිබෙනවා. නමුත් සභාපතිතුමා ආම ගමන්ම මොකක්ද කළේ? ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමකදී, අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදීම, අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් නිකුත් කළ වනුලේඛය කැලිවලට ඉරා විසි කර තිබෙනවා. මෙන් නම් විධියට වැඩ කෙරෙනවා.

මෙපමණක් නොවෙයි, ගරු සහ පති තුමනි, (බාධා කීරීමක්) නමුත් නත්සේ මට තව විතාදියක් දෙකක් දෙසි කියා බලාපෙරෙත්තු වෙනවා. අද ගරු ආමති තුමා (බාධා කීරීමක්)

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தினர் ஒருவர்)
(A Member)
පව !

ආර්. පී. විජේසිරි මහතා,
(திரு. ஆர். பி. விஜேசிரி)
(Mr. R. P. Wijesiri)

අපි ඉතින් කියන්නේ පව නෙවෙන්නම්. නමුත් තාත්සේට මම අද කියන්නට කැමතියි, සංස්ථාවේ සහ පතිතුමා අද විශේෂ උනන්දුවක් දක්වනවා. කෙසේ මණ උනන්දුවක් දක්වනවාද කිව්වෙත් මාසයකට සැතපුම් කීයක්, අවුරුද්දකට සැතපුම් කී දහස් දවලා තිබෙනවාද කියා හරියාකාර කියන්නට මම දන්නේ නැහැ. නමුත් මම ප්‍රශ්නයක් ඇසුවා. ඒ ප්‍රශ්නයට උත්තර දුන්නා. මාස 40 කට ආසන්න කාලයකට සහ පතිතුමා අමුත්තන්ට සංග්‍රහ කිරීම පිණිස එක් ලක්ෂ හැත්තෑ දහසක පමණ මුදලක් වියදම් කර තිබෙනවා. ගරු කෘෂිකර්ම ආමති තුමාට මාසයකට ලැබෙන “එලවන්ස්” එක කියද? රුපියල් එක් දහස් පන්සිය

යයි කේද? මම හිතන්නේ ලේකම් මහත්මයාගෙන් මම දැනගත් හැටියට ගරු අග මානිතුමට හම්බ වෙන්නේත් රුපියල් එක් දහස් පන්සියයයි. නමුත් මේ සංස්ථාවේ සභාපතිතුමට රුපියල් හාර දහසක් පමණ හම්බ වෙනවා. ඒ තරම් “එන්ටර් චේන්ට්මන්ට් එලවන්ස්” එකක් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමට ලැබෙනවා. මෙකද? මම ඇසූ ප්‍රශ්නයට ලබුණු පිළිතුර අනුව මාස 40 කට රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක් පමණ අමුත්තන්ට සංග්‍රහ කිරීම පිණිස වියදම් වූයෙන් දරා තිබෙනවා. ඒ අනුව මාසයකට හර දහසකට වැඩි මුදලක් වැය කර තිබෙනවා. අද තත්ත්වය මෙකක්ද ගරු සභා පතිතුමනි, අද පඩි ගෙවා ගන්නට බැහැ. අද උත්සව අත්තිකාරම් මුදල් ගෙවා ගන්නට බැහැ. බැංකු අධිරාචකින් ගෙන යන්නේ. නමුත් මේ විධියේ වියදම් කර නවා. මේව නවත්වන්නට පියවර ගන්නට ඕනෑය කියන එක විශේෂයෙන්ම මනක් කරන අතර මධ්‍යම තරංග විකාශන ගාරය ගැනත් ටිකක් කියා, මේලව දෙන්න බැරි නම්—

සභාපතිතුමා,
(தலைவர்)
(The Chairman)

මොකක් හරි වෙන පියවරක් ගන්න මිට වැඩිය වේලට දෙන්න බැහැ.

ආර්. පී. විජේසිරි මහතා,
(திரு. ஆர். பி. விஜேசிரி)
(Mr. R. P. Wijesiri)

ගම්පහ ගරු මන්ත්‍රීතුමාගේ කාලයත් ගන්නලු.

මධ්‍යම තරංග විකාශනාගාරයේ 3 වෙනි අදියර සඳහා දැන් විකාශනාගාර 4 ක් ඉදි වෙමින් පවතිනවා. කන්නලේ, රත්න පුරය, අඹේවෙල, මහියංගනය ඒ හතරයි. මේ හතර බටහිර පර්මන් ආධාර වශයෙන් ලැබුණත් එම ආධාර මුදලේ වටිනා කමටත් වඩා දහස් ගණනින් මුදල් නාස්ති වෙනවා. මෙම මධ්‍යස්ථානයේ වැඩ කටයුතු පුනුණුවීමට කාර්ෂීක තිරිත් ගණනාවක්ම පර්මතියට ගියා. මිට

[ආර්. පී. විජේසිරි මහතා]

අමතරව සංස්ථාවේ සමාජිකයන් ඇතුළු තවත් සාහේක පිරිසක්ම ගියා. එහෙත් අද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමටත්, එමගින් කෙමිස් ලබා ගැනීමටත්, සංස්ථාවේ සහ පත්‍රිකා ඇතුළු උසස් නිලධාරීන්ගේ සහ අන්ත විනෝද වාරිකා සඳහන් මෙම මධ්‍යස්ථාන උපයෝගී කර ගෙන තිබෙනවා.

මෙසේ ලැබුණු විකාශණයන්හු සියල්ලක්ම වාගේ අබලත් වි තියෙනවා. රත්න පුරයේ විකාශණයන්හු 3 ම පිලිබදි අ.ත. අමාත්‍යවරයා විකාශණයන්හු සකස් කිරීමට සංස්ථාවේම ඉංජිනේරුවන්, ජර්මන් ඉංජිනේරුවන් කීප වාරයක්ම ගියත් එය තවමත් යථා තත්ත්වයට පත් වි නැහැ. ම ස 3 ක් ම මෙය ක්‍රියා විරහිතව ඇත. මහියංගණයේ විකාශණ ගරයෙන් කරන කටයුත්ත අමාත්‍යවරයා විකාශණ ගාරයෙන්ම කරන්නට තිබුණි. ඒ මගින් සාහේක මුදලක් ඉතිරි කර ගැනීමට තිබුණි. මෙය බටහිර ජර්මනියේ ආධාරයක වුවද අමතර කෙටස් බටහිර ජර්මනියෙන්ම මිලදී ගතයුතු නිමැයමෙයින් ශ්‍රී ලංකාවට වාසියක් නැත. එකටත් ස්මිටරයක වැල්වි 04 ක් ඇත. මෙයින් එකක් පිලිස්සුණු කල එය බටහිර ජර්මනියෙන්ම මිලදී ගැනීමට රුපියල් පනස් දහසක් (රු: 50,000) වායවේ. එහෙත් මෙය විවෘත වෙළෙඳ පොලින් රුපියල් විසිදහසකට (රු 20,000) පමණ මිල දී ගත හැක. මෙම බටහිර ජර්මන් ආධාරයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ අමතර කොටස් ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් වලට විකුණා ගැනීමයි. මේ අමතර කොටස් මිලදී ගන්නා සෑම අවස්ථාවේම එක්තර පුද්ගලයකුට කෙමිස් මුදලක් ලැබේ. මෙම මධ්‍යම තරංග ගිවිසුම නිසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වාර්ෂිකව රුපියල් ලක්ෂ ගණන් පාඩු ලබන අතර එයින් ලැබෙන කොමිස් වලින් බොහෝ අදියරේ ව.ඩ කටයුතු සඳහා පුහුණුවට යැවූ දෙනෙකු දියුණු වෙනවා. මෙම තුන්වැනි අදියරේ ව.ඩ කටයුතු සඳහා පුහුණුවට යැවූ

සමහර කාර්මික නිලධාරීන් පුත්තලම වැනි වෙනත් ස්ථානවලට අනුයුක්ත කර ඇත. ගුවන් විදුලියේ අකාර්යක්ෂම පලනය නිසා වන පාඩු මකා ගැනීමට ගුවන් විදුලි බලපත්‍ර ගාස්තු, මරණ දැන්වීම් ගාස්තු හා වෙනත් දැන්වීම් ගාස්තු විශාල වශයෙන් වැඩි කර තිබෙනවා; මේ සෑම දෙයින්ම ලැබෙන මුදල් සම්භාරය තාක්ෂි කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලිසිසන් නැති ගුවන් විදුලි යන්ත්‍ර ඇල්ලීමට යන්ත්‍ර ගෙන්වා අනුසි බෙරු ප්‍රවර කරනවා.

ඊළඟට හෝටල් සංස්ථාව ගැනත් වචනයක් කියන්නට මිනිත්තු පහක්—

සභාපතිතුමා
(ආචාර්ය)
(The Chairman)

Sorry, I cannot allow you. I have given you 25 minutes.

ආර්. පී. විජේසිරි මහතා
(ශ්‍රී ල. ජ්‍ය. පී. බී. ජේ. සිරිසිල්ලි)
(Mr. R. P. Wijesiri)

Will you permit me to table these things?

සභාපතිතුමා
(ආචාර්ය)
(The Chairman)

You can table, but you cannot speak. Hurry up.

ආර්. පී. විජේසිරි මහතා
(ශ්‍රී ල. ජ්‍ය. පී. බී. ජේ. සිරිසිල්ලි)
(Mr. R. P. Wijesiri)

Hurry up, come!

සභාපතිතුමා
(ආචාර්ය)
(The Chairman)

Order, please! Will the Member sit down? You must know how to behave in this House.

ඊ. එල්. සේනානායක මහතා (කෘෂි කට්ඨික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා)

(ති.රු. ස. எல். சேனாநாயக்க—விவசாய அபிவிருத்தி ஆராய்ச்சி அமைச்சர்)

(Mr. E. L. Senanayake—Minister of Agricultural Development & Research)

Mr. Chairman, Kandy is one place that is visited by nearly 95 per cent of the tourists who visit Sri Lanka. I am very happy to speak on the Votes of the Hon. Minister of State because he has carried out some very effective improvements to promote tourism in this country.

Talking of my home town Kandy, the Queen's Hotel today is under the management of the Oberoi group of hotels, the world famous group of hotels. In Hotel Suisse, across the lake, some very effective improvements are being made. I am not surprised that the Hotels Corporation has been able to declare a dividend of 21 per cent. This by any standards, is a very good profit. The turnover in the Hotels Corporation has increased by 442 per cent. This is a very good sign and the assets have gone up to Rs. 350 million. The Oberoi hotels have come to Kandy and I hope they will introduce some other groups also to come into joint collaboration with the Hotels Corporation.

One thing that is lacking in Kandy is a proper tourist centre. I request the Hon. Minister and the Deputy Minister to look into this aspect. Tourists come to Kandy and they complain that there is no proper Tourist Centre from where they can obtain information. They think that there is only the Dalada Maligawa. Right round Kandy we have some ancient temples in a well preserved state. I can mention a few of them—Lankatilaka, Gadaladeniya, Ambekke Devalaya and Bahirava Kanda. If the tourists are aware of these places of interest, I am sure they would visit these temples. So far you have printed leaflets of places like Polonnaruwa, Anuradha-

pura and the Kandy Dalada Maligawa. You have no literature beyond that. I earnestly request the Hon. Minister to attend to this matter because I meet these people, and their complaint is that there is nothing to do in Kandy after they visit the Dalada Maligawa. Sir, there are a lot of things to see in Kandy. To spend two or three days in Kandy, naturally they must be occupied. Sir, you and I have travelled. We do not like to stay in the hotel's bedroom the whole time. We like to go round and see places.

මන් ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

There are a lot of baby elephants to see!

ඊ. එල්. සේනානායක මහතා

(ති.රු. ස. எல். சேனாநாயக்க)

(Mr. E. L. Senanayake)

Kandy has the largest number of elephants. Sir, on the last occasion also I reminded the Hon. Minister that he must put out tourist pamphlets. It is a shame Sir, when a bus stops near the Kandy Art Council, the tourists are not allowed to get down from the bus. If they do, they are not allowed to get back into the bus. Children, men and women come raising their hands and asking for money. I have seen them trying to snatch hand bags round the lake. Therefore, I suggest that you must have the services of the tourist police in Kandy.

මන් ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

If you are in Kandy, it will not happen.

ඊ. එල්. සේනානායක මහතා

(ති.රු. ස. எல். சேனாநாயக்க)

(Mr. E. L. Senanayake)

You must have a good Tourist Centre and reintroduce the Tourist Police. In preparing these pamphlets

[ඊ. එල්. සේනානායක මහතා]
 and leaflets, I am prepared to help the Hon. Minister. I know my history quite well. I know places of interest. A note describing the importance and the significance of these temples will be very helpful.

The Hotels Corporation has done very well. I hope they would persuade the Oberoi Group to start work on the new building in Kandy. At present it only manages the hotel. Management alone would not suffice. I have also noticed that after the management of the Queen's Hotel was taken over by the Oberoi Group, the prices have gone up.

ආර්. පී. විජේසිරි මහතා,
 (කි.රු. ආර්. ඒ. බිඳුපතිඞ්ඞි)
 (Mr. R. P. Wijesiri)

There is also a move to take over Hotel Suisse.

ඊ. එල්. සේනානායක මහතා,
 (කි.රු. ඒ. එල්. ජෙනානායක)
 (Mr. E. L. Senanayake)

We must not forget that the locals also patronize this hotel. The tourist gets an enhanced rate for his pound and dollar. What about our own people. We must have a tariff for the locals. Otherwise, it is very unfair. Sometimes I see articles in the papers saying that our rates are too high. That is nonsense. In Rome they charged me £72 per day for a room. In London I went to a third class hotel and they charged me £40 for a room. They complain our rates are too high. [Interruption] Yes, £5 for breakfast. What do you get for breakfast. You get bacon and eggs or some fish, toast, butter and marmalade. එවිටරකමයි. බඩ පිරෙන්නේ නෑ හරියට. ගන්න කියද? පවම පහයි. For a meal they charge £10 to £12. What are we charging? We charge give-away rates. Actually we must sit down and analyse to see how much we are gaining on these enhanced rates that we are paying for the pound

sterling. Otherwise, I have a very good impression about the work that is going on. But I have one complaint to make against the Hon. Minister. His Chairman made a big noise and got me to vacate a building that was occupied by the education department at Bahirawa Kanda saying that he was going to start a "මහනුවර සේවය". දැන් අවුරුදු එක හමාරක් වෙනවා, නමුත් මහනුවර සේවය සද්දයක් නෑ. What is happening now? The teachers are blaming me. I earnestly request the Hon. Minister to implement the promise and start this "මහනුවර සේවය" Mahanuwara is a very valuable name. I hope he will start this "මහනුවර සේවය" in 1982.

පී. හා. 11.30

ආර්. ජී. සමරනායක මහතා (බේරුවල දෙවන)

(කි.රු. ආර්. ජී. සමරනායක—පෙරුබානේ මුරණ්දාමු අඞ්ඞුතර)

(Mr. R. G. Samaranayake—Second Beruwala)

ගරු සහාපතිතුමනි, මෙම අමාත්‍යාංශය යටතේ විවෘත ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. මෙම අමාත්‍යාංශය විශේෂයෙන්ම තමුන්නාන්සේගේත් මගේත් ආසනයට බලපාන බව පළමුවෙන්ම මතක් කර දෙන්න ඕනෑ. සංචාරක මණ්ඩලය නිසා විශේෂයෙන්ම බේරුවල ආසනයේ එක් ප්‍රදේශයක් දියුණු වී තිබෙනවා. ඒ දියුණු වීම නිසා සහාපතිතුමාගේත් මගේත් ප්‍රශ්න හුඟක් දුරට නිරාකරනය වී තිබෙනවා. ඒ කියන්නේ රක්ෂාවල් අතින්. ඒ වගේම ප්‍රදේශයේ දියුණුව නිසා එහි වෙනස ජනතාවට නොයෙක් නොයෙක් විධියට ජීවත්වීමට ම ඊය සැලකි තිබෙනවා. මා පළමුවෙන්ම සදහන් කරන්න කැමතියි, සංචාරක ව්‍යාපාරය පවත් ගත්තේ අපේ ගරු ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරයා වශයෙනුත්, අද අපේ රාජ්‍ය ඇමතිතුමා එතුමාගේ ලේකම් වශයෙනුත් කටයුතු කළ කාලයේදීයි. එදා පටන් ගත් මෙම ව්‍යාපාරය දවසින් දවස, මාසයෙන් මාසය, අවුරුද්දෙන් අවුරුද්ද දියුණු වේගෙන්

සඟස් අද මේ රටට විදේශ විනිමය ලබා දෙන මාර්ගවලින් තුන්වැනි ස්ථානයට පත්ව තිබෙනවා. නේ, රබර් හැරෙන විට අද විශාල විදේශ විනිමයක් ලබා දෙන්නේ සංචාරක ව්‍යාපාරයෙනුයි.

ඒ වගේම මා මතක් කරන්න ඕනෑ, මේ රටට විදේශිකයන් ගෙන්වීමේදී විශේෂ යෝජනා පිටරට සමාගම් හතරක් පහක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ සමාගම් සම්බන්ධවත් වචන ස්වල්පයක් කතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කුනි සමාගම, නිකමන් සමාගම, ඒ. ඩී. ඒ. සී. සමාගම, ඒ වගේම ඊරෝ සෙවන් වැනි සමාගම් ඒ කටයුතු කරනවා. ඒ සමාගම්වලට සම්බන්ධ විදේශිකයන් මෙහි ඉදගෙන සංචාරකයින්ගේ ගයිඩ්ස් ල භාවයට කටයුතු කරනවා. ඒ විදේශික ගයිඩ්ස් ල තමයි, මේ රටට පැමිණෙන සංචාරකයින් රට වටේ අරගෙන යන්නේ. අද ලංකාවේ ප්‍රංශ, ජර්මන් ආදී භාෂාවල් කතා කරන්න පුළුවන් තරුණ තරුණියන් කොපමණවත් ඉන්නවා. ඒ නිසා පිට රට ගයිඩ්ස් ලට ඒ කාර්යය කරන්නට ඉඩ නොදී, සංචාරකයින් රට වටේ ගෙන යාම ලංකාවේ තරුණ තරුණියන්ට පවරන මෙන්, ඒ කාර්ය භාරය ලංකාවේ තරුණ තරුණියන්ට කිරීමට අවස්ථාව සලසා දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. මේ ඒප්පික් ටුවරිස්ට් ගයිඩ්ස් ල මේ විධියට සංචාරකයින් අරගෙන යාමට හේතුව තමුත්තාන්සේ දන්නවා ඇති. හැම සාප්පුවකින්ම වගේ, මැණික් සාප්පු වලින් ඒ වගේම රෙදි සාප්පුවලින් සිය යට 15 ටත් 30 ටත් අතර කොමිස් මුදලක් ඒ ටුවරිස්ට් ගයිඩ්ස් ලට ගෙවනවා. ටුවරිස්ට් සීසන් එකේදී මේ ටුවරිස්ට් ගයිඩ්ස් ල දවසකට රුපියල් කෝටි එක හමාරක පමණ මුදලක් ලබාගන්නා බවත් මම දන්නවා. ඒ වගේම ඒ මුදල් කොයි ආකාරයට මේ රටින් පිට වෙනවද කියන එකක් මා නොකිව්වා තමුත්තාන්සේ දන්නවා ඇති. ඒ නිසා ඒ කාරණය කෙරෙහිත් ගරු අමතීතුමාගේ අවධානය යොමු කරවන්න කැමතියි.

ඊළඟට හෝටල් පසැල් සම්බන්ධ වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තමුත්තාන්සේ පසු

ගිය කාලයේදී හෝටල් පසැලක් ඇති කිරීම සඳහා හුඟක් වෙහෙස මහන්සියෙන් කටයුතු කළා. ඒ සඳහා ගොඩනැගිල්ලක් සොයා ගන්න සැහෙන්න මහන්සි වෙන්න සිදු වුණා. හැම තැනම සොයල, සොයල තමුත්තාන්සේ තාවකාලික ගොඩනැගිල්ලක් අරගෙන ඒ පසැල පවත්වාගෙන යනවා. නමුත් ඒ ගොඩනැගිල්ලේ හෝටල් පසැලකට අවශ්‍ය කරන දේවල් නැති නිසා එහි ශිෂ්‍යයින්ට ඉගෙනීමට කරදරයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා මා තමුත්තාන්සේට යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියි. අපේ ශ්‍රාවස්තිය ලඟ දීම හිස්වෙන්න යනවා. පාර්ලිමේන්තුව කෝට්ටේට ගෙන ගිය විට, ශ්‍රාවස්තිය හිස් විය හැකි බැවින් එය හෝටල් පසැලක් සඳහා පැවිවීම් කරන්නට තමුත්තාන්සේ උත්සාහ දරනවා ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

ඊළඟට බෙන්තර ලිහිනියා සර්ජිස් හෝටලය ගැන සඳහන් කරන්න ඕනෑ. දැනට අවුරුදු එක හමාරකට පමණ උඩදී මම, ඕස්ට්‍රේලියන් සමාගමක අය මේ හෝටලයට එක්කරගෙන ගියා. ඒ අය ඒ හෝටලය බදු ගැනීමටයි, ගියේ. අවුරුදු එකහමාරකට පමණ උඩදී ලිහිනියා සර්ජිස් හෝටලය බදු දෙන්නට යනවාය කියා ආරංචියක් තිබුණා. ඒ ආරංචිය උඩ සමාගම් කීපයක්ම ඉදිරිපත් වුණා, ලිහිනියා සර්ජිස් හෝටලය භාර ගන්න. ඒ අවස්ථාවේදී මා එක්ක ගිය ඕස්ට්‍රේලියන් සමාගමට එය ලැබේවිය කියා බලාපොරොත්තු වෙන්න ගිටියා. නමුත් පසුව තමුත්තාන්සේ ඒ අදහස වෙනස් කර ලිහිනියා සර්ජිස් හෝටලය නැවත වරක් හෝටල් සංස්ථාවට භාර දුන් බව අපි දන්නවා. එදා පටන් පාඩුවට දුටුපු ලිහිනියා සර්ජිස් හෝටලය අද ලාභයක් ලබමින් පවත්වාගෙන යන බව අප හොදින් දන්නා කාරණයක්. පසු ගිය කාල සීමාවේදී ලිහිනියා සර්ජිස් හෝටලයෙන් කෝටි හතරහමාරක පමණ ලාභයක් ලැබී තිබෙනවාය කියා සඳහන් වූ වාර්තාවක් අපි දැක්කා. තමුත්තාන්සේගේ පලනය යටතේ මේ සංස්ථාව භාරව දක්ෂ සහායවරයෙක් ඉන්නවා. පාඩුවට

[අ. ඩී. ජී. පෙරකොස මහතා]

දුටු අනෙකුත් සංස්ථාවලටත් මේ විධියේ සහායතිවරුන් පත් කරන්නට පුළුවන් නම් ඒවා ලාභයක් ඇතිව පවත්වාගෙන යන්නට පුළුවන් වන බව මතක් කරමින් මගේ වචන ඒවල්පය මෙයින් අවසාන කරනවා.

ජයීජී ඒ. කාදර් මහතා (මැද කොළඹ දෙවන)

(ඉහුට් ඉරාචිර් ආ. කාතර්—කොලොම්බ මධ්‍යම මහලය)

(Mr. Jabir A. Cader—Second Colombo Central)

Mr. Chairman, I wish to say a few words regarding the tourist trade. We must be thankful to the Hon. Minister for seeing that the BTI was raised only by 5 per cent. We are grateful to him for that.

Further, Sir, we are also aware that the tourist trade is a very high foreign exchange earner. But at the same time, Sir, we must not forget that although our rates are reasonable compared with other countries—

අනන්දතිස්ස ඩී අල්විස් මහතා (තිලු. ඉනන්තතිස්ස න අල්විස්)

(Mr. Anandatissa de Alwis)

We are going to increase them.

ජයීජී ඒ. කාදර් මහතා

(ඉහුට් ඉරාචිර් ආ. කාතර්)

(Mr. Jabir A. Cader)

I admit that. That is due to various taxes which are imposed on the trade. Now, Sir, in Asian countries like Singapore and other places, there are thousands of rooms coming up. As a matter of fact, during my recent trip to Singapore, I was told that another ten thousand rooms have come up; and as the Hon. Prime Minister also knows, in practically every street there are several hotels some adjoining each other. But they never thought of raising the taxes, because that is a flowing business. When there is a flowing business, even in America, the taxes are reduced. But owing to our precarious financial position,

we have no alternative but to agree to the increased rate of 5 per cent as a temporary measure. So that, according the trend, the next year's possibilities are not very encouraging—I must mention it to the Hon. Minister.

The Hon. Minister is a very experienced man in the tourist trade, and his Deputy is as good as him; and he has got a set of people under him, like the Secretary and those who are in the position of chairmen and others who have studied tourism and are able to advise the government on tourism.

Now Sir, we have to be careful in regard to rates. I have got with me now the International Cost of Living Index, and according to that Sri Lanka is charging Rs. 2,640 per room, including service charges and taxes. Sir, when compared with the rates of others, it is still below the average rate. I must say that we must be cautious in what we are doing, as this is not the only place where sun and sand, fun and frolic are available. I must say that there is a very important competitor coming up against Sri Lanka, and that is Kenya. Kenya is having attractions like wild life, wonderful beaches and various other things; and, therefore, we are going to have keen competition. I know of foreign travellers, including European travellers, on whom tourist trade is dependent, who are now going to Kenya and other places. Further Sir, there are more hotel rooms and five star-hotels coming up. Therefore we must be very careful and see that we do not increase our rates.

I would like to mention the increase of rates from 1977 up to 1980. Electricity has gone up by 220.63 per cent, furnace oil by 228.45 per cent, BTF by 196 per cent, water rates by 319 per cent, rates and taxes levied by the municipality by 117 per cent, from borne by the tourist trade, and we are 1977-78 to 1980-81. All this cannot be compelled to pass it on to the customer. That is why we are compelled

to increase our rates. If taxes are not a burden to us we would be the last people to increase rates.

I would like to say that in the Asian region taxes do not go up more than 10 per cent.

I would also like to touch upon another important matter. The hotel industry has to have money in savings because every five or ten years we have to refurbish our hotels. As the Hon. Minister and the hon. Deputy Minister know, Hotel Ceylon Inter-Continental has spent Rs. 30 million on their refurbishing operations. If we do not refurbish we would not be in business. Our collaborators in Holiday Inn have told us that if we do not refurbish they would have to seriously think of pulling out. This five per cent which we have saved was going to refurbish our hotels. The amount accumulated for five to ten years was going to refurbish our hotels and bring them in line with the standard expected. Wherever in the world you go, you will find that refurbishing is one of the essential programmes for a hotel. This would not matter very much in the outstations, but in Colombo there has to be a high standard, and to keep to that standard we have to refurbish, and to do that without having recourse to borrowing we have to use our savings. Now the means of refurbishing is lost,

Another matter I wish to refer to relates to films. May I know whether the subject of films comes under the Hon. Minister of State ?

ආනන්දතිස්ස ද අල්විස් මහතා
(*திரு. ஆனந்ததிஸ்ஸ டி அல்விஸ்*)
(Mr. Anandatissa de Alwis)
No.

ජබර් ඒ. කාදර් මහතා
(*ஜபர் ஜபீர் எ. காதர்*)
(Mr. Jabir A. Cader)

I had a few matters to refer to on films.

I would like the Hon. Minister to kindly look into the matters I have referred to. We know that as long as the Hon. Minister is there our interests will be safeguarded, but the Hon. Minister of Finance looks at the balance-sheet and thinks that we can afford all these burdens. We are having the Rs. 4 million a year reserved in our savings, but that has to be spent in a period of years.

ශ්‍රී. ඩී. 11.45
රූපසේන කරුණාතිලක මහතා (ගාල්ල දිසා ඇමතිතුමා)
(*திரு. ருபசீசன கருணாதிலக்ச—காலி மாவட்ட அமைச்சர்*)
(Mr. Rupasena Karunatileke—District Minister, Galle)

ගරු සහාපතිතුමනි, මා මේ අවස්ථාවේ ගරු රාජ්‍ය ඇමතිතුමාට ස්තූතිවන්ත වෙතවා ශ්‍රී ලංකා බවත් විදුලි සංස්ථාවේ රුහුණ සේවය ආරම්භ කිරීම ගැන. අවුරුදු දෙකකටත් අඩු කාලයක් තුළ රුහුණ සේවය විශාල දියුණුවක් ලබන්නට පුළුවන් වන අන්දමට කටයුතු කිරීම පිළිබඳව මා එතුමාට මගේ විශේෂ ස්තූතිය පුද කරනවා. මා හිතන විධියට රු. 21,25,000 නිපමණ ආදායමක් ලබා ගන්නට පුළුවන් වී තිබෙනවා, රුහුණ සේවයෙන්. එවෙන්ම ඒ ප්‍රදේශයේ හුඟක් උදවියට මවුත්ගේ කලා කුශලතාවයන් වර්ධනය කර ගත්තටත් රුහුණ සේවය උපකාරී වී තිබෙනවා. මට ලැබී තිබෙන කාලය සීමාසහිත නිසා රුහුණ සේවය ගැන ඉතාම කෙසියෙන් කථා කරන්නට සිදු වීම ගැන මම කණගුටු වෙතවා.

රුහුණ සේවයෙන් බලාපොරොත්තු වූයේ එය ගාල්ල මහරහමානම්පායට යන දිස්ත්‍රික්ක තුන වෙනුවෙන් එහි සිටින පිරිසේ යහපත සඳහා යොදවන්නයි. එහෙත් අද එය බදුල්ල, රත්නපුරය, බස්නාහිරවෙල මොනරාගල ආදී ප්‍රදේශවලටත් ව්‍යාප්ත වී තිබෙනවා. ඒ අතරම ගරු රාජ්‍ය ඇමතිතුමාට මා මෙම අවස්ථාවේදී මහත් කරන්න කැමතියි, ගාලු ප්‍රදේශයේ ජනතාවට දවල් කාලය තුළ දී රුහුණ සේවය හරියකාර ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් නැහැ කියා. මා හිතන්නේ ඒ ගැන එතුමාගේ අවධානය යොමු වී කිලෝවොම් 2 ක හෝ 5 ක හෝ විකාශනාගාරයක්

[රූපසේන කරුණාතිලක හෙතා]

ශාල්ලේ ආරම්භ කිරීමට කටයුතු කළොත් දවල් කාලයේ ශාල්ලට එය හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියන එක සැලකිල්ලට ගනිමි කියලයි. එසේ නැත්නම් ශාල්ලේ දැනට තිබෙන විකාශනාගාරය වැඩි දියුණු කරන්නට එතුමා කටයුතු කරනවා නම් එය හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. එසේ වෙනවා නම් ශාල්ලේ ව්‍යාපාරිකයින්ගේ සහයෝගය පමණක් නොවෙයි, ඔවුන්ගෙන් මුදල් උපයා ගැනීමේ මාර්ගයන් මිට වඩා ඇති කර ගන්නට පුළුවන් වෙනවා.

රූහුණු සේවය සම්බන්ධයෙන් අපට ලොකු ප්‍රශ්නයක් වශයෙන් තිබෙන්නේ ප්‍රවාහන ප්‍රශ්නයයි. ඒ ගැනත් එතුමාගේ අවධානය යොමු කර තවත් වැඩිපුර ප්‍රචාරක උපකරණ ලබා දෙන්නට කටයුතු කරනවා ඇත කියා මම බලාපොරොත්තු වෙනවා. මේ අංශය ගැන බලන විට හැම හැම කවිවේදියකම රේඩියෝ පහසුකම් නැත්නම් රේඩියෝ ලීන්ක් එකක් තිබෙන බව තමුන් නාත්සේ දන්නවා. ශාල්ල, මාතර, හම්බන්තොට අදී අපේ දිස්ත්‍රික්කවල තිබෙන ප්‍රශ්නය රූහුණු සේවයත් සමග තිබෙන අපේ සම්බන්ධය අඩුකමයි. ඒ නිසා ගරු රාජ්‍ය ඇමතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා—පුළුවන් ද මම දන්නේ නැහැ—ඒ තිබෙන රේඩියෝ ලීන්ක් එක ප්‍රයෝජනයට ආරගෙන රූහුණු සේවයට සම්බන්ධ කර එයින් ප්‍රයෝජන ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ගැන සොයා බලන්නය කියා.

ඊළඟට සංචාරක ව්‍යාපාරය ගැන මම වචනයක් කපා කරන්නට මිනෑ, මුළු ශාලී දිස්ත්‍රික්කයේම සංචාරක ව්‍යාපාරයට ඉතාම සම්බන්ධ නිසාත්, විශේෂයෙන්ම බෙන්තර ඇල්ලිටිය මා නියෝජනය කරන ආසනය සංචාරක ව්‍යාපාරයට ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක් නිසාත්. මේ සම්බන්ධයෙන් මම සන්නෝෂ වෙනවා, එමෙන්ම ගරු රාජ්‍ය ඇමතිතුමාට මා ස්තූතිවන්ත වෙනවා, මේ අංශයෙන් විශාල දියුණුවක් ඇති කරන්නට අලුත් සහාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් කටයුතු කිරීම ගැන. විශේෂයෙන්ම සංචාරක මණ්ඩලයේත් හෝටල් සංස්ථාවෙන් සහාපතිවරු දෙදෙනා

නම ඉතාමත්ම උනන්දුවෙන් කටයුතු කිරීම ගැන මා විශේෂයෙන්ම ස්තූති වන්න වෙනවා.

මම රාජ්‍ය ඇමතිතුමාගෙන් තවත් කරුණක් ඉල්ලා සිටිනවා. බෙන්තර තිබෙනවා අක්කර 10 ක පමණ මඩ වලුරක්. පුළුවන් නම් එය සංචාරක මණ්ඩලයට පවරා ගෙන, ගොඩකර දියුණු කරන්න කටයුතු කරන හැටියට මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මට කපා කරන්නට තිබෙන කාලය සීමා සහිත නිසා ඒ ගැන විස්තර දෙවනුව සපයන්නට මා බලාපොරොත්තු වෙනවා.

හෝටල් සංස්ථාවෙන් f-ම එකක් ආරම්භ කරන්නට පසුගිය දවසවල කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබා දීමට මම කැමැත්තක් ප්‍රකාශ කළා. මට දැනගන්නට ලැබී තිබෙන අන්දමට 'හෝටල් ඇෂෝසියේෂන්' එක මේ සම්බන්ධයෙන් කටයුතු කර ගෙන යනවා. ගරු සහාපති තුමනි, තමුන් නාත්සේගේ ආසනයේ බේරුවල සිට ලිහිනියා හෝටලය දක්වා විශාල පරිමාණයේ හෝටල් 13 ක් තිබෙනවා. අලුතින් ඉදිකෙරෙන රොබින්සන් හෝටලයත් සමග ඒ ගණන 14 ක් වෙනවා. ඒ නිසා මා රාජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙය දියුණු කරන්නට ඉක්මණින් කටයුතු කරන්නය කියා.

ලිහිනියා හෝටලය ගැනත් වචනයක් කපා කළ යුතුව තිබෙනවා. ඒ ගැනත් ගරු රාජ්‍ය ඇමතිතුමාට මා ප්‍රශංසා කරනවා. එතුමා මේ හෝටලය පටන් ගෙන මුල් අවුරුදු 10 තුළ ලබු වැඩිම ආදායම වූණේ අවුරුද්දකට ලක්ෂ 4 යි. 1979 අවුරුද්දේ ලැබී තිබුණේ ලක්ෂ 3 යි. ඒ නිසා මෙය පිටට දී වෙනත් අංශයකට මෙහි පාලනය භාර දෙන්නට එතුමා තල්පනා කළා. මා හිතන හැටියට ඒ අන්දමට පිටට දීමෙන් අවුරුද්දකට බලාපොරොත්තු වූණේ ලක්ෂ 30 යි. එහෙත් දශ ලක්ෂ 4½ ක ආදායමක් පසුගිය මාස හය තුළදී පමණක් ලැබෙන්නට එතුමා කටයුතු කිරීම පිළිබඳව මා එතුමාට ස්තූතිවන්ත වෙනවා. ගස්තුව වැඩි කළත් එසේ වැඩි කළ ගස්තුවට සරිලන විධියට දශ ලක්ෂ 3 1½ ක් වැය කර හෝටලය නවීකරණය කර උසස් කිරීම පිළිබඳව එතුමාට අපි මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙන්නට මිනෑ.

එමෙන්ම සහාපතිතුමා ගත් උත්සාහය පිළිබඳවත් මා එතුමාටත් ස්තූතිවන්ත වෙතවා.

රත්ගම ගරා මන්ත්‍රී, නියෝජ්‍ය පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා ප්‍රකාශ කලා, හික් කඩුව ප්‍රදේශය පිළිබඳව. රාජ්‍ය ඇමතිතුමා ඒ ගැන සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කර දැන් අලුතින් එය දියුණු කිරීමට නැත්නම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වගේ කොග්ගල හා උණවටුන සමීන්ඩියෙනුත් ඒ අන්දමට කටයුතු කරන්නේය කියා මම විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. අද දකුණු ප්‍රදේශය අරගෙන බැලුවොත් ඉතාමත්ම හොඳ වෙරළක් ඇති ප්‍රදේශයක් තමයි, උණවටුන. අද එය සිලියෙන් දියුණු වේගෙන යනවා. අපේ අවධානය නිසි ලෙස යොමුවුණේ නැත්නම් උණවටුණත්, හික් කඩුව වගේම නරක අතට හැරෙන්නට පුළුවනි. ඒ ගැනත් ඇමතිතුමාගේ අවධානය යොමු කරවන අතර තවත් දෙයක් කියන්න කැමැතියි.

ගාල්ලේ 'හාබර්ඉන්' එකේ තිබෙන්නේ, කාමර 4 යි. ගාලුලේ නගරයේ හෝටලයක් නැති නිසා, ඒ කාමර සංඛ්‍යාව වැඩි කරන හැටියට මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් එය සම්පූර්ණයෙන්ම වසා දමා, වෙනත් ස්ථානයක මහ පරිමාණයේ හෝටලයක් විවෘත කරන හැටියට ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින අතර, මෙතෙක් කෙටි ඇති වැඩ කටයුතු ගැන රාජ්‍ය ඇමතිතුමාට ප්‍රශංසා කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

මෙල්ටන් රණරාජා මහතා (අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා)

(සී.ඊ. බෙල්ලන් ආණ්ඩුකරු—ඊ.කී. ගිරාකි ආණ්ඩුකරු)

(Mr. Shelton Ranaraja—Deputy Minister of Justice)

Sir, I think all of us agree that during the last decade there has been rapid development in the tourist and hotel industries. Hundreds of new hotels—big ones, small ones, guest houses—have been started in this country. But I find that there is a big handicap with regard to service. We had a hotel school in Colombo

It was situated at the Samudra Hotel, Galle Face. Recently I found that this building has been demolished. This hotel school had been there for a number of years, and I must say that it produced very good graduates, trained people. As a result of the demolition of that building, the hotel school is now situated in a small building somewhere in Colombo.

About two years ago the Hon. Minister took steps to open a hotel school and I am aware that they had found a place in Kandy. It is a beautiful place overlooking the lake. It has a 360-degree view, and I think it is a magnificent site for a hotel school. All arrangements had been made to construct a hotel school at this site in Kandy. I know find that the work on this hotel school has stopped. I do not know the reason.

I remember raising this matter last year also when the Votes of the Ministry of State were discussed. We would like the work on this hotel school started as early as possible. So many hotels are opened in this country, and there is a dearth of trained personnel to run these hotels. A hotel cannot be run without the services of good trained personnel. There must be good cooks, bar-keepers, stewards and waiters. They must know the industry. The hotel industry is a specialized one. Therefore, I most earnestly urge the Hon. Minister to start this hotel school in Kandy.

I know that for hundreds of young men the hotel industry is a lucrative profession. Today a graduate of a hotel school can earn between Rs. 4,000 and Rs. 5,000 in a first-class hotel. There are many young men who want to start their career in the hotel industry. I would request the Hon. Minister to start work on this hotel school which he had planned to construct in Kandy, and make it a success.

වත් දා කැමැත්තක් මහතා (කියෝප්පා රාජ්‍ය ඇමතිතුමා)

(සිලු. சந்திர கருணாரத்ன—இராசாங்கப் பிரதி அமைச்சர்)

(Mr. Chandra Karunaratne—Deputy Minister of State)

සාපතිතුමනි, මම මේ අවස්ථාවේදී දීර්ඝ කථාවක් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ මන්ද කීවොත්, අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන දෙපාර්තමේන්තු හා සංස්ථා ගැන, ඒවා විසින් කර තිබෙන වැඩ ගැන දීර්ඝ වශයෙන් කථා කරන්න ගරු ඇමතිතුමා බලාපොරොත්තු වන නිසයි.

රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙනවා; ලංකා සංචාරක මණ්ඩලය, හෝටල් සංස්ථාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, 'ප්‍රින්ටිං කෝපරේෂන්' එක, ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනිය, 'ප්‍රේස් කවුංසිල්' එක, ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව, 'සිපාර්ට් මන්ට් ඔෆ් වයිල්ඩ් ලයිෆ්' කන්සර්වේෂන්' සන්වේද්‍යානය ආදිය. මේ එක-එක දෙපාර්තමේන්තුව තැන්නම් ආයතනය සම්බන්ධයෙන් දීර්ඝ වචනයෙන් නොව කෙටියෙන් යමක් කියන්න මම බලාපොරොත්තු වෙනවා.

ත්‍රිකුණාමලයේ ගරු මන්ත්‍රීතුමා (ආර්. සම්පත්දත් මහතා) සංචාරක මණ්ඩලය ගැනත් කථා කළා. එතුමා කී ඒ සාම දෙයක් ගැන—specially regarding over-pricing in hotels and cheating of tourists—මම එකඟ වෙනවා.

මේ අවස්ථාවේදී මම තවත් දෙයක් කියන්න කැමතියි. මහනුවර පෙරහැර කාලයේදී මම 'ක්වින්ස් හෝටලයේ' නැවතී හිටියා. ඒ එක් අවස්ථාවකදී මම සෝඩා බෝතල 4 ක් ගෙන්වා ගත්තා. ඒ සඳහා රු. 40 ක් අය කර තිබුණා. ඒ වගේම, ගෙන්වා ගත් ලෙමනෝඩ් බෝතල 4ටත් රු. 40 ක් අය කර තිබුණා. ඒවා කාමරයට ගෙනාවා කියා වෙනම රු. 8 ක් අය කර තිබුණා. ඊටත් අමතරව, 'සර්විස් චාජ්ස්' කියා තවත් රු. 8.80 ක් අය කර තිබුණා. ඒ අනුව අර සෝඩා බෝතල 4 ට සහ ලෙමනෝඩ් බෝතල 4 ට රු. 98.80 ක් අය කර තිබුණා.

ත්‍රිකුණාමලයේ ගරු මන්ත්‍රීතුමා, කියෝප්පා පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙක්මත් සඳහන් කළ පරිදි 'ක්වින්ස්' හෝටලයේ ව්‍යාපෘතික කොටස්වලින් 60% ක් පමණ අයිතිය, හෝටල් සංස්ථාවට නැත්නම් රජයට, මේකේ සුළු කොටසක් මටත් තිබෙනව. මම මේ කාරණය ඉදිරිපත් කළාම, මෙය භාරව සිටින නිලධාරියා ඉතාම නරක අන්දමට උත්තරයක් මට එවා තිබුණා. මම ඒක සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මම මේ නිලධාරියාට පෙන්නා දුන්න, මේ විධියට අය කරන්න ගියොත් ඇති වන තත්ත්වය. මම ජර්මනියේ ඉන්න අවස්ථාවේදී ක්වින්ස් හෝටලය ගැන මට නොයෙකුත් ආයතන වලින්, සංචාරකයන්ගෙන් පැමිණිලි ලැබුණා. මේ හෝටලයේ ඉතාම වැඩි අය කිරීම් කරන බව දන්න නිසයි, මම මෙය ලිව්වෙ. නමුත් මට ලජ්ජා වන විධියට ඒ ආයතනය භාරව සිටින නිලධාරියා උත්තරයක් එවා තිබුණා.

I will tell you that a decadent Kandyan chap in charge of that hotel has written a very nasty letter as to why he is making these charges. I think we must take a serious view of this matter.

The next matter that I want to bring to the notice of the Ceylon Tourist Board is about some hotels, especially the big hotels. It is not that their charges are too much, but they adulterate the liquor. A hotel in Sigiriya had adulterated ten bottles of whisky, and this has got into the newspapers. I wish to put this down on record, because all the hotels are ringing me up and saying that this has been done and the newspapers have mentioned Sigiriya. I think the national press will have to correct this news item because a number of hotels in the Sigiriya area are very worried about it. We also have a hotels Corporation hotel there. Therefore, I request that the press correct it and name the people who were involved in this, so that the others will not get involved.

ලංකා සංචාරක මණ්ඩලය, උත්සාහයෙන් වැඩ කටයුතු කර ගෙන යාම නිසා, එහි වැඩ හොඳකාරට කර තිබෙන නිසා, 1981 අවුරුද්දේදී ලංකාවට සංචාරකයන් දෙලක්ෂ හත්තා පන් දහසක් ඇවිත් තිබෙන බව විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.

There has been an increase of 19 per cent over 1980. Tourist receipts in 1981 have gone up to Rs. 1.85 billion, an increase of 40 per cent over the receipts during the same period in 1980. There are 104 hotels in operation with 6,187 rooms. Approval has been given for 20 hotels with 2,769 rooms. Preliminary clearance has been granted for hotels with 5,188 rooms. 28 guest houses have been approved with 207 rooms, paying guest accommodation in 77 private homes containing 119 rooms, 40 homes providing 40 rooms approved under rooms in home schemes, 15 restaurants, 35 shops and various other things. So, I think the Tourist Board has done a good job during the year 1981.

දවල් 12

ඊළඟට පොතු විල් මන්ත්‍රීතුමිය (රංගනායක කීන්මනාදන් මහත්මිය) කුමන ප්‍රදේශයේ පදිංචි ගැමියන් ගැන සඳහන් කළා. අවුරුදු ගණනාවක් තිස්සේ කැලාවේ ජීවත්ව සිටින මේ ගැමියන්, කුමන අභය භූමියෙන් පිට නැඩුව ප්‍රදේශයේ නැවතත් පදිංචි කරවීමට ආණ්ඩුව තීරණය කළා. පොතු විල් මන්ත්‍රීතුමිය දන්නවා ඇති, මේ අය මෙතෙක් ගත කළ ජීවිතය. කිසිම පහසුකමක් නැහැ. එක ඉස්කෝලයක් තිබෙනවා, ඒකේ එක ගුරුවරයෙක් ඉන්නවා. යම් කිසි කෙනෙක් ලෙඩ වුණෙත් බෙහෙත් ගන්න හැතැප්ම විස්සක් පමණ දුර එන්න ඕනෑ. එහෙම නැතිනම් වෙනත් ඕනෑ දෙයකට, තැපැල් කාර්යාලයකට හෝ එන්න ඕනෑ වුණෙත්, මේ අයට සැතපුම් ගණනක් එන්න සිදු වෙනවා. එම නිසා නොයෙකුත් දෙනාගේ අදහස් සලකා බලා තමයි මේ තීරණය ගත්තේ. නමුත් මම පොතු විල් මන්ත්‍රීතුමියටත් සඳහන් කරන්න ඕනෑ, මේ කොන් කොන්ත්‍රාත්තුවේ හැර දුන්නේ, අධ්‍යක්ෂ

තුමාගේ වුවමනාවකටවත්, පෞද්ගලික කොන්ත්‍රාත් කරුවකුටවත් නොවන බව. සියාටෝ කියන සමාගම සැලසුම් ක්‍රියාත් මක කිරීමේ අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයක්. ගරු ජනාධිපතිතුමා හරයෙයි ඒ කාලයේ තිබුණේ. එම නිසා, එම ගරු මන්ත්‍රීතුමියටත් මා සඳහන් කරන්න ඕනෑ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ සියාටෝ සමාගම අතර කිසිම දූෂණයක් ඇතිවී නැති බව. එය මා හොඳාකාරවම දන්නා නිසයි මෙහිදී සඳහන් කරන්නේ.

ගරු සභාපතිතුමනි, අපේ සෑම ආයතනයක් සම්බන්ධයෙන්ම කතා කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැන කතා කරන්න ඕනෑ, බොහෝ දෙනෙක් මේ දෙපාර්තමේන්තුව මගින් කරන වැඩ ගැන දන්නේ නැති නිසා, තමුත්තාත්සෙ දන්නවා, නොයෙකුත් සංවර්ධන වැඩ නිසා අපේ කැලා විශාල වශයෙන් කපා, සංවර්ධන වැඩට දිනපතාම යොදා ගන්නා බව. ඒවායේ සිටින නොයෙකුත් විධියේ වන සත්තු, විශේෂයෙන්ම අලින් වෙනත් පළාත්වලට පිටත් කර යවන්න සිදු වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ අටට පමණ රැස් වෙහෙර ප්‍රදේශයේ, මහවැලියේ කලාවැව ප්‍රදේශයේ සිටින අලින් එකසිය ගණනක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විල්පත්තු ප්‍රදේශට පත්තාදාමීම සඳහා වැඩ කර ගෙන ගියා.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආණන්ද ත්‍යාගාචාර්ය)
(Mr. Ananda Dassanayake)
අලිද? වල් අලිද?

චන්ද්‍රා කරුණාරත්න මහතා
(ශ්‍රී. ජන්තිරා කරුණාරත්න)
(Mr. Chandra Karunaratne)
දෙගොල්ලන්ම. විශේෂයෙන් වල්

අලි.

මේ දෙපාර්තමේන්තුවේ සේවය කරන අය ඉතා අමාරු තත්ත්වයකින් තමන්ගේ රාජකාරිය කරගෙන යන බව මම සඳහන් කරන්න ඕනෑ. මේකේ සිටින කවුදෝ නිම

[මන්දා කරුණාරත්න මහතා]

බාරියෙක්—කවුද කියන්නෙ මම දන්නේ නැහැ—මේ කටයුත්තට පාවිච්චි කරන රත්නියා කවුදෝ විත්තුව පිටුවකු මගත් කිසිම පරීක්ෂණයක් නැතිව ලබා ගන්නවාය කියා මට දැන ගන්න ලැබුණා. මේ බාල ලතිස්සා පාවිච්චි කිරීම නිසා, මෙහි වැඩකරන අය හය දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මේ විධියට බාල රතිස්සා ගන්නේ කවුද, ලබා ගන්නේ කුගෙත්තේද, මේවා පාවිච්චි කරන්නේ මොන විධියටද යන කරුණු සොයා බලන ලෙස මම අධ්‍යක්ෂතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කේ. තුරේසිරත්නම් මහතා (පේදුරා ගුඩුව)

(කි.රු. ජේ. තුරායාත්තිනම—පරුක්කිත් නගර)

(Mr. K. Thurairatnam—Point Pedro) Thunderbolts?

මන්දා කරුණාරත්න මහතා

(කි.රු. ජන්තිරා කරුණාරත්න) (Mr. Chandra Karunaratne)

Yes, Yes නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හොඳ වැඩ කොටසක් කරගෙන යන බව තමුන්නාන්සේලා ඒ ගැන සොයා බැලුවොත් පේනවා ඇති.

සංකඩගල ගරු මන්ත්‍රීතුමා (මෙල්ටන් රණරාජ මහතා), සංචාරක මණ්ඩලය මගින් ඇති කරන්න යන හෝටල් පාඨශාලාව ගැන කරුණු සඳහන් කළා. අවුරුදු ගණනක් තිස්සේ ගරු ඇමතිතුමාත් අනෙක් අයත් දැරූ උත්සාහය නිසා, උනන්දුව නිසා, අපට සැලසුම් කීපයක් ඉදිරිපත් වී තිබෙනවා. පළමුවෙන්ම අපට මේ සඳහා සුදුසු ස්ථානයක් සොයාගැනීම අමාරු වුණා. දැන් ගරු ඇමතිතුමාත් සංචාරක මණ්ඩලයත් විසින් මහනුවර ප්‍රදේශයේ ඉතා හොඳ ස්ථානයක් තෝරාගෙන තිබෙනවා. නමුත් ගිය අවුරුද්දේත් මේ අවුරුද්දේත් මේ සඳහා නිසියාකාර මුදල් වෙන් කරන්න බැරි වුණු නිසා, මේ පාඨශාලාව ආරම්භ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මුදල් ලැබුණු හැටියෙම, ලහදීම එය ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුවේ පිල්ම් යුනිට් එක රජය විසින් කරන වැඩ හරිහැටි ජනතාවට පෙන් කීමට කටයුතු කරන්නේ නැහැයි හලාවත ගරු මන්ත්‍රීතුමා (හරීන්ද්‍ර කොරයා මහතා) කීවා. නමුත් ඒ වැඩ කොටස බාරගෙන සිටින නිලධාරී මහත්මිය එය බොහෝම උනන්දුවෙන් කරගෙන යන බව අපි දන්නවා. විශේෂයෙන්, දකුණට පමණක් නොව, උතුරට පමණක් නොව හැම ප්‍රදේශවලටම ගොස්, මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කොට කටයුතු කරන්නේ අපට මිටත් වඩා හොඳ සේවයක් කරන්නත්, මේ දෙපාර්තමේන්තුව මගින් කරගෙන යන වැඩ ගම්බද පළාත්වලට පවා හරියාකාර පෙන්වන්නත් අපට පුළුවන් වෙනවා ඇති. ඒ නිසා ඒ විධියට කටයුතු කරන ලෙස මම ඒ මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. ඒ මහත්මිය ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. ඇගේ කැලය වැඩි වශයෙන් අමාත්‍යාංශයේ ගත නොකර, පිට පළාත්වලට යන්නේ මීට වැඩි වැඩ කොටසක් අපට කරන්න පුළුවන් වෙයි.

ආනන්ද දසනායක මහතා

(කි.රු. ආනන්ද තණනායක) (Mr. Ananda Dassanayake)

නියෝජ්‍ය ඇමතිතුමාට පුළුවන් නේ, ඒක කරන්න.

මන්දා කරුණාරත්න මහතා

(කි.රු. ජන්තිරා කරුණාරත්න) (Mr. Chandra Karunaratne)

නැහැ, මම ඉල්ලා සිටිනවා; එසේම කරන ලෙස.

ඊළගට, රජයේ මුද්‍රණාලය ගැන සඳහන කරන්න ඕනෑ. මෙය දැන් අවුරුදු ගණනක් තිස්සේ නොයෙක් බාධක ඇතිව කටයුතු කරන ස්ථානයක්. ගරු ඇමතිතුමාත් ලේකම්තුමාත් විශේෂයෙන් මුද්‍රණ ආස්ථාවේ වැඩ කරන සේවකයන් සමග සාකච්ඡා කොට දැන එය ඉතා හොඳින් වැඩ කෙරෙන තැනක් බවට පත් කර තිබෙනවා. දක්ෂ, තරුණ මුද්‍රණාලයාධිපතිවරයෙක් අප විසින් පත්කර තිබෙනවා. එතුමාගේ නියායකත්වය ඇතිව අපේ

රජය බලාපොරොත්තු වන වැඩ කොටස හරියාකාර කරන්න පුළුවනි. නමුත් සමහර අමාත්‍යාංශවලින් ඉල්ලා වැඩ කොටස ඉතා විශාලයි. ම, ලග ඒවා පිළිබඳ සංඛ්‍යා ලේඛන තිබෙනවා. ගිය අවුරුද්දේ නැපල් දෙපාර්තමේන්තුව කර තිබෙන ඉල්ලීමක් මේ.

The have asked for Rs. 80 million worth of telegram forms. The entire amount that is voted for the Government Press is Rs. 95 million. So, I think the Government should take a serious view of this. When they order they should go into the facts and also the statistics and see that they give the proper amount so that the Government Printer will be able to carry out his work according to the amount of money that is allocated to him.

පොතුවිල් ගරු මන්ත්‍රීතුමිය (රංගනායකී පද්මනාදන් මහත්මිය) සඳහන් කළා, ආරුගම්බේ ප්‍රදේශයට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනවාය, ඒ වෙනුවෙන් ඒ ප්‍රදේශයේ හෝටල් පවත්වාගෙන යන අයට සංචාරක මණ්ඩලයෙන් කිසිම උපදෙසක් ලැබෙන්නෙ නැත, ඒ ඒ අයට ඕනෑ හැටියට හෝටල් හදාගෙන යනවාය කියා. සංචාරක මණ්ඩලයට කිසිම බලයක් නැහැ, ඒ ගැන ක්‍රියා කරන්න. ඕනෑ කෙනෙකුට ඒ පළාතේ ඉඩමක් අරගෙන හෝටල් හදන්න පුළුවනි. ඒ සංචාරකයන්ගේ පැමිණීම අනුව ඒ අයට සුදුසු හෝටල ඇති කළොත් මම හිතනවා, මේ ප්‍රශ්නය විසඳාගන්නට පුළුවන් වෙයි කියා. එහි තිබෙන රජයේ ඉඩම් ඕනෑ කෙන්නකුට අරගන්නට පුළුවන් වුණත්, නුසුදුසු අයට රජයේ ඉඩම් විකුණන්නට යනවානම් මන්ත්‍රීතුමියට පුළුවන්, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට කියා ඒවා අවලංගු කරන්න. නමුත් අපට කිසිම බලයක් නැහැ, ඒ හෝටල් ආන අය නවත්වන්න. ජනාධිපති තුමාගේ නියෝගයක් තිබෙනවා, ඒ ප්‍රදේශය දියුණු කරන්න එපාය කියා. එම නිසා යම් යම් අය එහි හෝටල් ඇති කිරීම ගැන සංචාරක මණ්ඩලයට විරුද්ධ වෙන්න බලයක් නැති බව පමණයි. මට කියන්න තිබෙන්නෙ.

අනික් සංස්ථා හා දෙපාර්තමේන්තු ගැන ගරු ඇමතිතුමාගේ කථාවේදී සඳහන් කරනවා ඇති මම අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි, අපේ දෙපාර්තමේන්තුවලත්, අපේ සංස්ථාවලත් හොදාකාර වැඩ කොටසක් කර ගැනීමට අවස්ථාව ලැබුණ බව. අපේ අමාත්‍යාංශයේ දක්ෂ ලේකම් කෙනෙක් ඉන්නවා. ඒ වාගේම ඒ ලේකම් මහතාට සහ යෝග්‍ය දෙමින් හොදට රාජකාරි කරන නිලධාරී මණ්ඩලයේ කීප දෙනෙකුත් සිටින්නවා. ඒ නිසා මේ අවස්ථාවේදී මම ඒ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමින් මගේ චචන ස්වල්පය අවසන් කරනවා.

ආනන්දනිස ස ද අල්විස් මහතා (රාජ්‍ය ඇමතිතුමා)

(*තිරු. ஆனந்தநிஸ்ஸ ச அல்விஸ்—இரா சாங்க அமைச்சர்*)

(Mr. Anandatissa de Alwis—Minister of State)

Mr. Chairman, I am sorry I cannot deal with these subjects as thoroughly as I might have wished to because we have to finish in 20 minutes and I know of no way in which the Ministry's work can be dealt with in this short time. However Sir, the only way I think I can handle this is not to attempt any detailed answer on the Floor of the House to the many important and vital questions that have been raised.

It is necessary that in the Committee stage of the Budget there should be some discussion on details of administration, misdemeanours or otherwise of staff, and also that the record be put straight. But I have to choose between setting the sights a little higher or getting down to the nuts and bolts of small details that might occupy smaller minds.

The general statement I would like to make it that we have been a very lucky Ministry this last year. Everything we have attempted to do has not been accomplished with the great

[අනන්‍යදැනීම් ද අලුතින් මහතා]

expectations we had for them, but we end this year and face this House jointly with the feeling that we have done our best, we wanted to do better but that we have done extremely well.

For example, Sir, for the first time in the history of the Government Press—I do not know whether I ought to say this in the hearing of people in the Treasury—the Government Press has not been compelled to come to this House for a supplementary estimate. This is an achievement worthy of record because, year after year, the estimates of the Government Press have been a farce. Everyone knows it—the Treasury when it approves it, the House when it passes it—that in June or July or September the Minister in charge had to come to this House and ask for almost half the vote as a supplementary estimate. This has been achieved by rationalizing its work, by co-ordinating its activities, by bringing a greater sense of harmony within the work-force, by avoiding waste and by the elimination of certain forms of corruption which afflict certain departments, even though that may be called the Government Press. So, under the young and dynamic management of, probably the youngest printer in Asia, we have been able to make this successful contribution to efficient printing in this country.

If you had brought your mind to bear on the enormous size of the job they undertake, you would have noticed that at the beginning of this debate, they supplied the HANSARD within twenty four hours. You left this House at 8 o'clock and on the following morning by 6 o'clock the HANSARD was on your desk. This is an achievement that the Government Press should take pride in. I think they stretched a little and took a few hours more as the debate went on, but we have difficulties on both sides, of your supplying copy to them in time and their despatching the printed HANSARD from time to time.

Apart from the HANSARD, Sir we also had numerous other projects for the Government during the year. Not once can it be said that a delay in the Government Press delayed an election, not once can it be said that the issue of rice coupons or whatever the Government undertook was delayed by one day because the Government Press could not deliver. The District Council elections, for instance, were held all over the country. Of course, there were some difficulties in Jaffna, I am told, but that had nothing to do with the Government Press. What it had to deliver, it delivered efficiently and well on time, and in the Ministry of State we are extremely proud of our Printer and his staff. I think it is necessary that I, as Minister should share that pride with you and this House.

The State Printing Corporation, for example, is also a lucky place. Those of you who have seen the Chairman knows that he is always full of smiles, and he has brought smiles to his staff. We are very proud of the achievements of this Corporation. Recently the Government of Japan gave a gift of a stationery printing machine. There is a little argument between the very friendly Minister in charge of Industries and myself over whether or not the Chairman ought to be allowed to print exercise books, but regardless of whether we do that or not, we are trying for the first time, through the State Printing Corporation, to export Sri Lanka printing. Already, with the kind of help of my colleague the Hon. Minister of Foreign Affairs we have been able to get quotations, samples, prices prevailing in about 15 different countries including Bangladesh, the Maldives and so on, where exercise books are used, and I hope Panaluwa exercise books printed by Malaya will soon be marketed in countries abroad. We also hope that next year the State Printing Corporation will become a public Company and be able to give shares to its workers, I hope I will have the assistance of hon. Members of the Opposition, especially

the trade union Members. I hope they will give me counsel and advice on how this can best be achieved.

ආනන්ද දසනායක මහතා

(තිரு. ආනන්ද ත්‍යාගාචාර්ය)

(Mr. Ananda Dassanayake)

Shares for whom ?

ආනන්දතිස්ස ද අල්විස් මහතා

(තිரு. ආනන්දතිස්ස ත අල්විස්)

(Mr. Anandatissa de Alwis)

For the employees.

May I move on to certain other aspects of the work of this Ministry.

ආනන්ද දසනායක මහතා

(තිரு. ආනන්ද ත්‍යාගාචාර්ය)

(Mr. Ananda Dassanayake)

Can I clarify something ? I want to find out how you have increased the Votes by 51.6 million rupees for the year in respect of the State Printing Corporation.

ආනන්දතිස්ස ද අල්විස් මහතා

(තිரு. ආනන්දතිස්ස ත අල්විස්)

(Mr. Anandatissa de Alwis)

That is only a token value of the gift that the Government of Japan has given. There is really no money value but it is necessary for purposes of accounting to show the value in the estimates.

To deal with some of the departments and get on to the major topic, I would like to say that the Department of Information has very successfully concluded the year with the visit of Her Majesty the Queen of England. I mention that because they have been commended not only by the Queen's personal staff, but by visiting journalists for not only courtesy. Of course, courtesy comes second nature to people in the Department of a rude employee at any known or a rude employee at any level in the Department of Information, but not only for courtesy. People

can be very courteous and very inefficient ! I can remember a conversation the late Rt. Hon. Sir John Kotalawela had with Rajagopalachari of India when he was Governor-General. Sir John asked him, "In the old days under the British when we used to go through Customs people were so efficient. Now both of us are free and the Customs in your country and ours are very inefficient !" Rajagopalachari had said, "In the old days they were efficient through fear. Now they are inefficient through affection." So, Sir, the charm and manner that might be surfeit is not an indication of efficiency. But we have combined efficiency with courtesy. And what foreign journalists have marvelled at was the enormous difficulties that were faced and overcome by all officials at all levels in the Ministry of State and in the Department of Information.

In regard to the films that are apparently not being seen, I must say that we have produced more films than even I have seen. Twenty-one documentaries were released by the Film Unit and this under very great difficulties because we did not always have the money. As you know every department would wish for the times the money they have and there is never ever enough money for anybody, and in those circumstances they have done extremely well. And now studios are going in for colour-films and the days of black and white are, I think, over. Somebody told me, I think my Secretary, that some people make black and white films only for Sri Lanka, because we are only people still using them. Now the whole world is turning to colour-films. Our colour studios will be ready quite soon, and we will enter a new phase in the production of films in that area.

We have now recalled George Wickremasinghe, who was the former Director of the Film Unit, to be our consultant. New research next year, not necessarily because the elections are due—

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

Are you going to postpone the elections ?

ආනන්දතිස්ස ද අල්විස් මහතා,

(திரு. ஆனந்ததிஸ்ஸ த அல்விஸ்)

(Mr. Anandatissa de Alwis)

The postponement or not of elections ? It is not yet a subject under my charge, but if it becomes one, I shall hasten to inform the hon. Member for Kotmale.

Sir, in regard to the major activity of this Ministry, which lies in the area of tourism, I must confess, Sir, that I feel more than satisfied. I feel very proud of everybody associated with that industry—on the government side and on the private sector side.

If you will throw your mind back to the initiation of this industry, at the time in 1966, nobody had built a new hotel for 150 years. The Galle Face Hotel at that time was 150 years old. We had not been able to train Sri Lankan staff in the management of a uni-complex thing like a big five-star tourist hotel. We did not have the capacity to know what it was, and to operate a whole network of travel agencies. The whole industry was new. From time to time, His Excellency the President and I have been granted accolades for its inception. I must put the record straight, Sir. We could not have done this without the substantial help, guidance, and counsel given to us by an Indian gentleman, Mr. S. N. Chibb. He was very active, lively, and alert in tourism circles everywhere. He was our U. N. consultant and advisor ; and we set about it in a manner in which, I think, all industries should be started and launched. We were not playing the hunches of individual Ministers, however brilliant they might have been, including Mr. J. R. Jayawardene. Tehre was an expert study made of the tourist industry,

then of its impact on countries like Sri Lanka—the easiest and most economical way in which it could be organized ; the areas which should be developed, and when ; what kind, and style of accommodation we should have. So we knew in 1966 what we should be doing in 1972.

It is comforting, Sir, that the first board of our tourism set-up is possibly, in my mind, the finest board that undertook a pioneer industry set up during that time ; and when we debate tourism, when these accolades come to me as Minister, I think it is my duty to refer this House and the country to the great work done by the then Chairman Mr. Cecil de Zoysa and his officials, right down, I think, even to the stenographers of that day. Such dedication is extremely rare. I have seen it in operation, and I am proud to be part of that scheme. That is the harvest we are now enjoying, the work that was done then. There have been slack times in the Tourist Board from time to time. These things happen to most Corporations ; but if you take the good and the bad, and if you take a general assessment of what was done, there is in the Tourist Board a continuing dedication and pride in the development of the industry to which it is totally and completely committed.

We have also seen on many occasions in the Indian Press “Sri Lanka—an example of how tourism ought to be done”, and most tourist writers on the Indian Sub-continent, travel agents who came here, some 200 odd of them last year, constantly tell the Government of India, “Why do you not develop tourism the way Sri Lanka is doing it ?” Now, for a little country like this, I think, that is a supreme compliment. We are not swollen headed about it ; we take a critical view.

I think some people on the Tourist Board and some of my boards think that I am a difficult, irritable, Minister, because constantly I am not

satisfied with what we did yesterday, however marvellous it might be, because I want to forget about that and get on to what should be done the day after tomorrow, and what ought to be done the day after I have a tendency of wanting to be done today. So, this becomes a little difficult for some of them, but they have gone on with this irritable man in all good humour and they have given me very loyal and wonderful assistance.

We also have a philosophy about tourism; we are not greedy for money; we are not trying to hack a tourist for whatever he has to bring here. We have set, this little country, a standard for tourism for the whole world because we are able to adopt a policy that has now been written into the world tourism order, charter. And now every one is beginning to see that if tourism is developed for the money tourists bring and for only that reason, it will destroy itself. It is not that we are philosophical than the order people; it is simply that we think that capitalism has within it seeds of its own destruction and capitalism can only face it by understanding and taking out the weeds that will destroy it if allowed to grow. And the primary weed is the non-recognition of the nobler aspects of the industry to which our minds must be dedicated.

Sir, we are hoping to meet His Excellency the President's target of 500,000 tourists. We are always ahead of the target. It is true that reference was made to Kenya and that Kenya has taken some part of business this year because Kenya devalued its currency and travel agents naturally like to take full advantage of it. But Sri Lanka is rapidly becoming the destination, the tourists destination; people are spending ten to twelve days in this country as against two to three days in Singapore.

සභාපතිතුමා,

(தலைவர் அவர்கள்)

(Mr. Chairman)

Order, please! Does the House agree to give the Hon. Minister a few minutes more?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

Yes.

ආනන්දතිස්ස ද අල්විස් මහතා

(திரு. ஆனந்ததிஸ்ஸ த அல்விஸ்)

(Mr. Anandatissa de Alwis)

I am greatly obliged to the House, Sir, for granting this dispensation. As I was saying, Sir, people spend ten to twelve days in this country as opposed to two to three days in Singapore, because there is magic in this country. I will not go into the raptures of tourism, but may I say that the greatest, the most marvellous, charm of this country are the people including Members of Parliament.

ඒ. අමර්තලිංගම් මහතා,

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

Fine specimen!

ආනන්දතිස්ස ද අල්විස් මහතා

(திரு. ஆனந்ததிஸ்ஸ த அல்விஸ்)

(Mr. Anandatissa de Alwis)

And so, every one who visits this country, all travel agents, travel writers—and the Chairman of the Tourist Board is constantly bringing them into this country, twenty to thirty at a time—they go back enraptured not only by the magnificence of this country, the vegetation, the peace even in the north at most times, but mostly by the grace, the ever-smiling people of this country. And if some of them sometimes sit in the Gallery here they will see particularly on the Opposition Benches such handsome, gracious, people worth coming a long way to see.

[අනන්තකිසිස ද අලමිස් මහතා]

The Hotels Corporation, Sir, took great courage yesterday and ran a full page advertisement. I must congratulate the Hotels Corporation for its sense of awareness of public relations and I want to tell you that most of what they said is true. Sometimes corporations advertise when they are in trouble. Sometimes corporations advertise to distract public attention from their weaknesses. When I saw the headline I thought this was one of those. But I am glad, Sir, that the facts they publish are a compliment to the new phase that the corporation is going through right now.

I think it has been a corporation which has had many trials and tribulations. Unfortunately, it did not have at all times that dynamic leadership it needed because it had to deal with a management with a far-flung empire within the country of so many hotels, hostelrys and so on. And so when the rot set in it was difficult to put it right. It ran at a loss from the date it was started. But two years ago it declared a dividend of 20 per cent and last year 21 per cent.

I think one hon. Member said that, although the dividend had been declared, it had not yet been paid. This corporation has 8,000 shareholders. It is not like sending a few cheques to a few people. In fact, His Excellency complained that he had not got his cheque too. He also has a small token share just because of his affection for the corporation. He and I sold Rs. 2 shares to 8,000 people when we launched this corporation. We did so with Salu Sala as well, which His Excellency and I launched. We sold shares in the market place like selling goods, and the Brokers' Association was very embarrassed. They said, "You should sell shares like this." They said, "You should be dignified." We said, "Damn the dignity; we want small people to know about it," and we advertised in the press in a popular way. I used radio spots also. And

we got these 8,000 shareholders. All of them, fortunately, do not turn up for meetings because otherwise we will have to hold them on Galle Face Green.

Unfortunately, in his great wisdom, the former Minister, Mr. Ilangaratne, bought up all the shares of Salu Sala and made it a 100 per cent government corporation. But in his wisdom Mr. Kalugalla did not do so, and so the Hotels Corporation's share ownership continues. It is a good thing. We want to give an even greater shareholding in the corporations of government to workers particularly and to the people.

I am naturally coming up every day with much more than you hon. Members have cared to say on the Floor of this House about these corporations. When you run a complex organization with large number of persons, you are bound to have uneven execution of policies, uneven understanding of policies, uneven levels of integrity. After all, we are not employing saints and angels. We have many saints and angels—thank be to God! But the other side also sends its minions, as you know, and even God has to contend with the other side.

So within this complex situation we have difficulties, we have robberies, we have cheating, we have all these problems. But that is what administration is for. Otherwise, you set up a corporation and say, "Thank you very much," and go ahead. Daily we have to review, investigate, put right and go on. When a new situation arises we face it as it comes. But taken by and large, publicly I must say—I do not say privately to the chairman and the board; when I meet them I am very much more critical than I am on the Floor of the House—but publicly I must say that the overall achievement against numerous odds has been exemplary, and all of us in the Ministry are very proud of what has been achieved.

Broadcasting seems to have had a beating today. It normally gets a beating, and some of the information that is sometimes supplied is not from the purest springs. As you know, people who supply information against their superiors are not generally motivated by the greatest of human motives. This we must understand. So when the motive is a little sullied, the information also gets a little twisted.

The hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) was saying that the Ruhunu Sevaya is used as a kind of dumping ground for SLFP union members and the UNP people are sent there to control them. But what is the fact? The Director of the Ruhunu Sevaya is the SLFP union secretary, Mr. Hilton Perera. He is the director, the boss—not the underling. In the Raja Rata Sevaya the boss, the director, is Siripala Wyman, president of the SLFP union. So, even if he has vanished to Siberia he is the king. After all, we have heard that it is better to rule in Hell than serve in Heaven. Well, we might have opinions about it if we see either place, but until then we have to go by instincts.

With regard to the programmes “නන්දියෙ ගෙදර” and “මජ්ඣ” I have a note here which says that these are commercial sevas and they have been stopped from 1.1.82. I hope the date is right.

In regard to various things said about our chairman, Mr. Eamon Kariyak. rawana, much of it is because he runs too much. Every morning he runs at the Independence Square. That is because he is a dynamic, active, aggressive person, full of life. Such people always attract vigorous criticism. I have seen a note about this poor man. He is supposed to have bought a bus. He did not, but the board did. The bus was most needed for the job. It was a decision of the board. Chairmen sometimes must use the board for consultation and approval, and when they do and when they are with him why should

we isolate the poor man and ask him alone to explain? After all, he is entitled, as anybody else, to his own private wealth. His ancestral home is in Kurana, Negombo. The Kariyakarawana family is well known there, or shall I say famous in order to be absolutely clear about what I mean, and held with the greatest esteem and respect, and they have their own properties. They do not need some itinerant construction chap to go and redo their ancestral home. Ancestral homes are those in which everybody takes pride.

But you must look at the other sides of broadcasting. What we hear is sometimes what we think. But look at the other side of broadcasting. There is nothing to be ashamed of. The present board it must be said, made a profit in broadcasting in 1981 of Rs. 50 million—revenue, not profit—as against Rs. 22 million in 1977. Now, this did not happen by just sitting there and waiting for it but by selling licences, going after people who have not licensed their radio sets before, increasing revenues in commercial broadcasting, providing new hours of broadcast. All this means a tremendous amount of work. And it has not stopped there. We set up two regional stations. I was impatient to see that they got going quickly. And they have become a catalyst for change both in the South and in the Raja Rata. The hon. Prime Minister told me that on his way back from the Jayawickremapura opening ceremony he was listening with great interest to the broadcasts from the Ruhunu Sevaya and commended it greatly. So many others have spoken to me on the same lines.

Broadcasting reach has been tremendously increased. Over a five-year period of time this expansion of the medium-wave broadcasting was undertaken in this country with Rs. 200 million from the Government of Germany, and all programmes have been planned with great efficiency, and they have kept to the dates that

[ආනන්ද තිස්ස ද අල් විස් මහතා]

had been assigned to them. Consider the Educational Service of the SLBC. You and I have no time to listen to it. It has been exemplary. There have been great tributes paid to the educational broadcasts from the Ministry of Education and from schools all over the country.

Somewhere from 6 o' clock in the morning till about 11 o'clock in the night—on some occasions even later—those transmitters are broadcasting in so many languages every minute of the day. This is sometimes amazing. We take it for granted. It just goes on, and until you tune in you do not know. Right this minute they are entertaining people, they are informing people, they are debating with people, they are having discussions with people. When there is so much of content in broadcasting, there can be one hour of piffle. After all, the profundities that are spoken in this House are not of the same order from the beginning of the day to the end of a Siting. And the pundits in my own old profession, the press, would sit down and write criticisms of television, of broadcasting and so on. It is never done for dog to eat dog, and I will not do it. If we sit down here and analyse day by day, we would also find similar situations when the great Homers nod—not only nod but are sometimes fast asleep! These are to be expected. We are all human beings at work. Sometimes the news-reader comes on duty. He has been probably held up at five different railway-crossings, he has probably had a row with somebody on the previous day, he may be ill.

So uniformity of achievement is something we cannot expect of them. But the job they do, overall, is satisfactory. I welcome hon. Members to come with me and walk right round the studios and see how long it takes to rehearse a programme which is broadcast for just 15 minutes. How long do we spend here when we get up on our feet? How long do we

spend in preparing what we are going to say? I should not enter that dangerous field of trying to assess the degree of devotion to preparation with which we face this House.

Finally, Sir, may I conclude by referring to the revolution in media that is to come next year, namely, television. As you know, this branch of media was forced upon the Minister of State at 24 hours notice when His Excellency the President directed that he takes it over under the Business Acquisition Act, because there were complaints from people that they had bought television sets but were not getting any kind of reception. So we stepped in and, be it said to the great credit of the Engineering Division of the Sri Lanka Broadcasting Corporation, who lent their men, the job the ITN has accomplished is an example of skill, devotion and ability of a totally Sri Lankan staff.

We must be proud of having public officers in our country who can take on these assignments and carry them out with such professional efficiency and great skill. So much so, Sir, there are many people, including Ambassadors from many countries to Sri Lanka, who have often told me that they wish that the television transmissions in their country would be similar to those in Sri Lanka. By that, they mean they would like to have television programmes which the whole family can look at, television where you do not have to shove your little child away because somebody is about to launch upon an exercise in the demonstration of the Kama Sutra.

Here you can safely let your children watch television—television which is trying to keep a balance between education and entertainment. You can have a "Hawai Five-o" and be a gunman for a little while, or you can have your own little fantasy for a little time. You can see "The Incredible Hulk", expand your chest tear your

shirt and enjoy yourself for a little while. Yet at the same time, in the same way we expose millions of our people to informative and educative telecasts that give them a wide knowledge of skills all over the world.

Now, this balance is maintained not by accident. It is maintained by design. In the Ministry of State, we have the assistance of an Advisory Committee which has performed extremely well. Most of them will serve on the new board that 'Rupavahini' will set up. I am coming, Sir, before this House with the Bill. I hope to have the indulgence of the hon. Members to pass it, so that I shall have legal authority to run Rupavahini when it is opened next year by His Excellency the President.

Of course the ITN will continue, but it will be controlled and directed by the main board of Rupavahini. The ITN will have a new habitat. It will go to Wickremasinghapura. This is not a name given by me. That name has been there for some time. There is a hill in Wickremasinghapura which I think, is the highest point in the Colombo region, and you can have an extremely sharp reception over a distance of 35 miles. Rupavahini will bounce off its transmissions from the top of Pidurutalagalla and it will have a reception all over Sri Lanka. We have tried to start Rupavahini with the smallest possible number of employees. The secret of running an institution efficiently is to have less staff than you really need. If you have one person more than the necessary staff, then it becomes inefficient. So we are trying to have the smallest possible number of men running Rupavahini when we start it in 1982.

We also expect to give this whole country an opportunity of seeing on television hon. Members and yourself, Mr. Chairman when we open the new Parliament of Sri Jayawardenapura. We hope, with your permission, to have the entirety of that function

televised. So, you will have more than one great event on that day: the opening of a new Parliament, the return to the capital of your ancestors. The proceedings will be televised to that—

ආනන්දනිස්ස ද අල්විස් මහතා

(திரு. ஆனந்தநிஸ்ஸை த அல்விஸ்)

(Mr. Anandatissa de Alwis)

Don Juan Dharmapala.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

No, before that do not forget Buwaneka Bahu, do not forget Weediya Bandara, Panditha Sri Parakrama Bahu and do not forget Sri Rahula. You always choose those that you would wish to decry, forgetting those noble heroes, those great ones who also lived side by side; it is a pity. I hope in Sri Jayawardenapura you and I will be talking from the same side.

In conclusion Sir, I must confess that I did not deal with Wild Life, because the hon. Deputy Minister spoke of that Department with special affection. The work of that Department has become more and more difficult as the years pass by. The very strong demands of man for land, for agriculture, for living are bringing the department into conflict with MPs, with settlers, with District Ministers, with hoteliers and with everybody. It is not as easy as it was 15, 20 years ago to look after those two small preserves that were given to them in Yala and Wilpattu. But, Sir, the work of that department has to be put at a higher priority than we are often willing to give it, because they are not dealing with animals, they are dealing with us. They are dealing with the environment, they are dealing with fauna, they are dealing with flora and they are also dealing with both in the context of an island's civilization. These have to be preserved:

not because we want the animals, but because we need them. This is part of the balance of nature which is the secret of a country's welfare, the whole process by which we even breathe ultimately, the oxygen that gets into our lungs. So it is not the question of whether an elephant is shot or whether we try to preserve at the expense of man some wild beast that might ultimately be exterminated in course of time. After all, we do not have brontosaurus any more, but we are still living. With regard to the hon. Members of the House, they are doing very well. That is not the point in the whole exercise, it is what nature does with man, wants him to do, which is not to destroy and to change. If he does so, he will destroy himself in the final account. So, I plead for the understanding and goodwill of all sections of the House in the very difficult task the Wild Life Department is undertaking. Mr. Lyn de Alwis is certainly not the most popular person in this country as far as those who resent his actions in some of the jungle areas are concerned. But he could well fold his arms and say, "Take it, take the land, divide it, cultivate it," and he would still be the Director of his Department. But he feels for this, and when we have the good fortune to have officers of that nature, I think we ought to put all the weight of our authority behind them and those others in the Department who sometimes are shot at. A young boy was hacked in the head with an axe the other day, when people went into the Wilpattu forest to take logs for timber. That boy fought and he is in a critical state. Now, he has a permanent disability of speech. They are public officers, they are not Ministers, they are not Presidents, they are not Prime Ministers, they are not Members of Parliament, they are doing an unheralded, unsung job in some remote jungle area.

Let us agree that we express to them that the full weight of our thought is behind them in the noble task to which they are dedicated.

Thank you.

"155 வது தலைப்பில் 1 வது வகைச் செலவு, மீண்டும் உடனடி செலவு ரூ. 1,17,16,000 ன்னுடைய அட்டவணைக்குச் சேர்க்கப்படுமா" என்று வினா கேட்டார். அதற்கு, சர்க்கார் பதிலளித்தது.

155 வது தலைப்பில் 1 வது வகைச் செலவு, மீண்டும் உடனடி செலவு ரூ. 1,17,16,000 அட்டவணைக்குச் சேர்க்கப்படுமா என்று வினா கேட்டார். அதற்கு, சர்க்கார் பதிலளித்தது.

"தலைப்பு 155, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டும் உடனடி செலவு ரூ. 1,17,16,000 அட்டவணைக்குச் சேர்க்கப்படுமா" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 155, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டும் உடனடி செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 11,716,000, for Head 155, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put and agreed to.

Head 155, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வது வகைச் செலவு—மேலதிக அட்டவணை வகைச் செலவு—இருவகைச் செலவு, ரூ. 5,76,00,000

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிர்வாகமும் பிரதானம்—ஆக்கப்பொருட் செலவு, ரூ. 5,76,00,000

Programme 1.—General Administration and Publicity—Capital Expenditure, Rs. 57,600,000

"155 வது தலைப்பில் 1 வது வகைச் செலவு, மீண்டும் உடனடி செலவு ரூ. 5,76,00,000 ன்னுடைய அட்டவணைக்குச் சேர்க்கப்படுமா" என்று வினா கேட்டார். அதற்கு, சர்க்கார் பதிலளித்தது.

155 வது தலைப்பில் 1 வது வகைச் செலவு, மீண்டும் உடனடி செலவு ரூ. 5,76,00,000 அட்டவணைக்குச் சேர்க்கப்படுமா என்று வினா கேட்டார். அதற்கு, சர்க்கார் பதிலளித்தது.

"தலைப்பு 155, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூ. 5,76,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமா" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 155, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 57,600,000, for Head 155, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 155, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 வது வகைச் செலவு—மேலதிக அட்டவணை வகைச் செலவு—இருவகைச் செலவு, ரூ. 5,50,00,000

நிகழ்ச்சித்திட்டம் 2.—சுற்றுலா அறிவிருத்தியும்
மேம்பாடும்—மீண்டுவருந் செலவு, ரூபா
5,50,00,000

Programme 2.—Promotion and Development of Tourism—Recurrent Expenditure, Rs. 55,000,000

“155 வன அட்டவணை 2 வன வடிவ ஊழிய, பூங்கா
வழி விடவும் செலவு ரூ. 5,50,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 5,50,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 5,50,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 5,50,00,000 க் இட

155 வன அட்டவணை 2 வன வடிவ ஊழிய, பூங்கா
வழி விடவும் செலவு ரூ. 5,50,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 5,50,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 5,50,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 5,50,00,000 க் இட

“தலைப்பு 155, நிகழ்ச்சித்திட்டம் 2, மீண்டு
வருந் செலவுக்கான ரூபா 5,50,00,000 அட்டவணை
யிற் சேர்க்கப்படுமா” எனும் வினா விடுக்கப்பட்டு
ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 155, நிகழ்ச்சித்திட்டம் 2, மீண்டு
வருந் செலவு அட்டவணையின் பகுதியாக இருக்க
கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of
Rs. 55,000,000, for Head 155, Programme 2,
Recurrent Expenditure, be inserted in the
Schedule”, put, and agreed to.

Head 155, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 வன வடிவ ஊழிய—சுற்றுலா அறிவிருத்தியும்
மேம்பாடும்—ஆக்கப் பொருட் செலவு, ரூபா
47,00,00,000

நிகழ்ச்சித்திட்டம் 2.—சுற்றுலா அறிவிருத்தியும்
மேம்பாடும்—ஆக்கப் பொருட் செலவு, ரூபா
47,00,00,000

Programme 2.—Promotion and Development of Tourism—Capital Expenditure, Rs. 4,700,000

“155 வன அட்டவணை 2 வன வடிவ ஊழிய, பூங்கா
வழி விடவும் செலவு ரூ. 47,00,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 47,00,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 47,00,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 47,00,00,000 க் இட

155 வன அட்டவணை 2 வன வடிவ ஊழிய, பூங்கா
வழி விடவும் செலவு ரூ. 47,00,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 47,00,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 47,00,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 47,00,00,000 க் இட

“தலைப்பு 155, நிகழ்ச்சித்திட்டம் 2, ஆக்கப்
பொருட் செலவுக்கான ரூபா 47, 00,00,000 அட்ட
வணையிற் சேர்க்கப்படுமா” எனும் வினா விடுக்கப்
பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 155, நிகழ்ச்சித்திட்டம் 2, ஆக்கப்
பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்க
கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of
Rs. 4,700,000, for Head 155, Programme 2,
Capital Expenditure, be inserted in the
Schedule”, put, and agreed to.

Head 155, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

156 வன அட்டவணை—சுற்றுலா அறிவிருத்தியும்
மேம்பாடும்—ஆக்கப் பொருட் செலவு, ரூபா
11,52,49,000

1 வன வடிவ ஊழிய—சுற்றுலா அறிவிருத்தியும்
மேம்பாடும்—ஆக்கப் பொருட் செலவு, ரூபா
11,52,49,000

தலைப்பு 156.—அரசாங்க அச்சுத் திட்டங்களும்
நிகழ்ச்சித்திட்டம் 1.—அச்சு உற்பத்தி—மீண்டு
வருந் செலவு, ரூபா 11,52,49,000

HEAD 156.—DEPARTMENT OF GOVERNMENT PRINTING

Programme 1.—Print Production—Recurrent Expenditure, Rs. 115,249,000

“156 வன அட்டவணை 1 வன வடிவ ஊழிய, பூங்கா
வழி விடவும் செலவு ரூ. 11,52,49,000 க் இட
வழி விடவும் செலவு ரூ. 11,52,49,000 க் இட
வழி விடவும் செலவு ரூ. 11,52,49,000 க் இட
வழி விடவும் செலவு ரூ. 11,52,49,000 க் இட

156 வன அட்டவணை 1 வன வடிவ ஊழிய, பூங்கா
வழி விடவும் செலவு ரூ. 11,52,49,000 க் இட
வழி விடவும் செலவு ரூ. 11,52,49,000 க் இட
வழி விடவும் செலவு ரூ. 11,52,49,000 க் இட
வழி விடவும் செலவு ரூ. 11,52,49,000 க் இட

“தலைப்பு 156, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டு
வருந் செலவுக்கான ரூபா 11,52,49,000 அட்ட
வணையிற் சேர்க்கப்படுமா” எனும் வினா விடுக்கப்
பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 156, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டு
வருந் செலவு அட்டவணையின் பகுதியாக இருக்க
கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of
Rs. 115,249,000, for Head 156, Programme 1,
Recurrent Expenditure, be inserted in the
Schedule”, put, and agreed to.

Head 156, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வன வடிவ ஊழிய—சுற்றுலா அறிவிருத்தியும்
மேம்பாடும்—ஆக்கப் பொருட் செலவு, ரூபா
30,00,000

நிகழ்ச்சித்திட்டம் 1.—அச்சு உற்பத்தி—ஆக்கப்
பொருட் செலவு, ரூபா 30,00,000

Programme 1.—Print Production—Capital Expenditure, Rs. 3,000,000

“156 வன அட்டவணை 1 வன வடிவ ஊழிய, பூங்கா
வழி விடவும் செலவு ரூ. 30,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 30,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 30,00,000 க் இட
வழி விடவும் செலவு ரூ. 30,00,000 க் இட

156 வன ஶீர்பயேகி 1 வன வுடி ஶவனன, இலுடன வுடகு ஸபுலேனனயேகி ஶவனவன ஶுடுவெடு தினிவ ஶுதுவடி தினீயெ ஶரத லுே.

"தலைப்பு 156, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப் பொருட் செலவுக்கான ரூபா 30,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 156, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப் பொருட் செலவு அட்டவணையின் பருதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,000,000, for Head 156, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put and agreed to.

Head 156, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

157 வன ஶீர்பயே—வன ஶன்'வ ஶர்ன' வன ஶுபுரீதலேனீந்து

1 வன வுடி ஶவனன—வன ஶன்'வ வ ஶவன'வலய ஶர்ன'வன—புதரவர்தன வுடகு, ரு. 75,71,000

தலைப்பு 157.—வன ஶுவுராசிகள பாதுகாப்புத் திணைக்களம்

நிகழ்ச்சித்திட்டம் 1.—தாவர, விஸங்கினங்களின் பாதுகாப்பு—மீண்டுவுருள் செலவு, ரூபா 75,71,000

HEAD 157.—DEPARTMENT OF WILD LIFE CONSERVATION

Programme 1.—Conservation of Fauna and Flora—Recurrent Expenditure, Rs. 7,571,000

"157 வன ஶீர்பயேகி 1 வன வுடி ஶவனன, புதரவர்தன வுடகு ஶுடகு, ரு. 75,71,000 ஶ இலுட ஸபுலேனனவடு ஶுதுள ஶகு ஶுதுவ" ஶன பூநவ விலவன லுேன் ஶன ஶலேத வு.

157 வன ஶீர்பயேகி 1 வன வுடி ஶவனன, புதரவர்தன வுடகு ஸபுலேனனவடு ஶவனவன ஶுடுவெடு தினிவ ஶுதுவடி தினீயெ ஶரத லுே.

"தலைப்பு 157, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவுருள் செலவுக்கான ரூபா 75,71,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 157, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவுருள் செலவு அட்டவணையின் பருதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 7,571,000, for Head 157, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 157, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வன வுடி ஶவனன—வன ஶன்'வ வ ஶவன'வலய ஶர்ன'வன—இலுடன வுடகு, ரு. 16,80,000

நிகழ்ச்சித்திட்டம் 1.—தாவர, விஸங்கினங்களின் பாதுகாப்பு—ஆக்கப்பொருட் செலவு, ரூபா 16,80,000

"தலைப்பு 157, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப் பொருட் செலவுக்கான ரூபா 16,80,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Programme 1.—Conservation of Fauna and Flora—Capital Expenditure, Rs. 1,680,000

"157 வன ஶீர்பயேகி 1 வன வுடி ஶவனன, இலுடன வுடகு ஶுடகு, ரு. 16,80,000 ஶ இலுட ஸபுலேனனவடு ஶுதுள ஶகு ஶுதுவ" ஶன பூநவ விலவன லுேன், ஶன ஶலேத வு.

157 வன ஶீர்பயேகி 1 வன வுடி ஶவனன, இலுடன வுடகு ஸபுலேனனவடு ஶவனவன ஶுடுவெடு தினிவ ஶுதுவடி தினீயெ ஶரத லுே.

தலைப்பு 157, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப் பொருட் செலவு அட்டவணையின் பருதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,680,000, for Head 157, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 157, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

158 வன ஶீர்பயே—ஶன்'வரீடனன ஶுபுரீதலேனீந்து

1 வன வுடி ஶவனன—ஶன்'வரீடனன ஶுபு—புதரவர்தன வுடகு, ரு. 52,07,000

தலைப்பு 158.—விஸங்கினக் காட்சிச்சாலைகள் திணைக்களம்

நிகழ்ச்சித்திட்டம் 1.—விஸங்கினக் காட்சிச்சாலைச் சேவைகள்—மீண்டுவுருள் செலவு, ரூபா 52,07,000

HEAD 158.—DEPARTMENT OF ZOOLOGICAL GARDENS

Programme 1.—Zoological Gardens Services—Recurrent Expenditure, Rs. 5,207,000

158 வன ஶீர்பயேகி 1 வன வுடி ஶவனன, புதரவர்தன வுடகு ஶுடகு, ரு. 52,07,000 ஶ இலுட ஸபுலேனனவடு ஶுதுள ஶகு ஶுதுவ" ஶன பூநவ விலவன லுேன் ஶன ஶலேத வு.

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...

... of the ...
 ... of the ...
 ... of the ...



The continuation of Proceedings at District Board for Wednesday
 26th December 1881

...

